

වතුරාරය සහය අවබෝධයට ධර්ම දේශනා

මහලේඛනා

කදානී ක්‍රකායන



නිවහනට හට ගිණ දෙසු සාදහාල් නිවන

පූජ්‍ය කිරබන්ගොඩ කදානීන්ද හිමි

මහමෙවිනා සඳහම් ප්‍රකාශන

නිවන්නව හට ගිමන් - දෙසු සඳහම් නිවන්

ලි.ව. 2550 ක් වූ දුරකු මස

© පුරුෂ කිරුත්ගොඩ කුදාණානන්ද හිමි

සරිගතුක අකුරු සැකසුම,
පිටකවර නිර්මාණය සහ ප්‍රකාශනය

මහමෙවිනා සඳහම් ප්‍රකාශන

මහමෙවිනාව හාවනා අසපුව

වඩුවාව, පොල්ගහවෙල.

දුර / ගැක්ස් : 037 2244602

ඊ මේල් : asapuwa1@sltnet.lk

වෙබ් අඩවි : www.mahamevna.org

www.gautamabuddha.org

මුද්‍රණය

ඉල්ලුම්පන් ඔල්ලෙසෙට් (පුද්.) සමාගම

කටුනායක රුවන්ගොටුපාල,

මිනුවන්ගොඩ පාර, ආධීජම්බලම.

දුර : 011 2254490 / 2254636

දුස්බලසේලපීපහවා හිඩ්බානමහාසමුද්දුපරියන්කා
අට්ටේග මග්ගසලිලා ජීඩ්වචනනදී එරං වහනුති

දැසබලයන් වහන්සේ නවත්ති ගෙයලුය ප්‍රතිතයන් තැන නැගි
අතා වහා තිවන නම් වූ වහා සාහාය ඇව්වන් කොට ඇති
අත්තය ඇක්කාංගික වැනිය නම් වූ සිනිල් දිය දැන්ත් ගෙවි
තුම් ශ්‍රී මුඛ බුද්ධ විවන ගංගාව (ලෝ සතුන්තර සැස් දුකා තිවාලුති)
ගොඩන් කළු ගලාබ්ධා ගේකතා !

(සලායනන සංප්‍රේක්ෂණ ගාර්ය)

හැඳින්වීම

සංසාර දුකට වැටී දුකින් සිරින පිරිසකට කළ යුතු තෙකුම උපකාරය වන්නේ සසර දුකින් මිදුමට උපකාර කිරීම පමණි. ඒ හැර අන් සියලු උපකාරයන් තාචකාලික වූ හිස් දේවල් පමණි. සසර දුකින් මිදුමට ඇති වික ම මග භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට ව්‍යුල ආර්ය අෂ්ධාරික මාර්ගය යි. සීල - සමාධි - ප්‍රජා වශයෙන් දියුණු කර ගත යුතු ඒ ආර්ය අෂ්ධාරික මාර්ගය ජීවිතයට ගලපා ගැනීමට නම් බුදුරජාතාන් වහන්සේ දේශනා කොට ව්‍යුල උතුම් සූතු දේශනා මැනවින් ඉගෙන ගත යුතුය. භාග්‍යවතුන් වහන්සේ විසින් විවිධ අවස්ථාවල දී විවිධ පුද්ගලයන් උදෙසා දේශනා කොට ව්‍යුල උතුම් සූතු දේශනා 10 ක් මේ පොතෙහි ඇතුළත් වේ.

මෙහි ඇතුළත් “මහා ඩම්මසමාදාත” සූතුයෙන් වරිතවත් ජීවිතයක් ඇති කර ගැනීම පිණිස විටිනා උපදෙස් රාජියක් විස්තර වේ. ඒ දිවි පැවතෙන්වීම් අතරන් මෙලෙව දුක් ලැබෙන පර්ලෙවත් දුක් ලැබෙන ජීවිතයන්, මෙලෙව සැප ලැබෙන විහෙන් පර්ලෙව දුක ලැබෙන ජීවිත පැවතෙන්මත් බැහැර කළ යුතු දෙයකි. මෙලෙව දුක් ලැබූනන් පර්ලෙව සැප ලැබෙන, මෙලෙවත් පර්ලෙවත් සැප ලැබෙන දිවි පැවතෙන්වීම් උදාර ජීවිත වේ.

කෙලෙස් නැසු රඟතන් වහන්සේලා හැර කෙලෙස් සහිතව මරණයට පත් වෙන සියලු දෙනා ම දුගතියට යන්නේ ද යන ප්‍රශ්නයට පිළිතුරක් වශයෙන් දේශනා කොට ව්‍යුල “සේෂාදීසේස” සූතුයෙන් මාර්ග එල අවබෝධයෙහි ඇති විටිනාකම පැහැදිලි කර දෙයි. පුද්ගලයන් සසර දුකට වැටෙන්නේ අවිද්‍යාව තිසු ම ය. අවිද්‍යාව දුර කොට විද්‍යාව උපදාවා ගැනීම ගෙන ව්‍යුල “අවිප්ප පහාතු” සූතුය අපේ සංසාර ගැටෙන් පිළිබඳව කියා දෙයි.

ධර්මය කාරා කිරීම සියලු දෙනා සමග කළ නො හැකිය. ධර්මයට කැමතෙනි කෙනා ම දහම් කාරාවට සවන් දෙයි. ධර්මයට අකමති අය සමග දහම් කාරාවට යාමේ දී කොළඹ, ද්‍රව්‍යාෂය, ප්‍රසාදය පළ කරයි. මේ ගෙන කියා දෙන්නේ “දුක්කට්” සූතුයෙනි. භාග්‍යවතුන් වහන්සේ

විසින් ගයා පුද්ගලයේ දී දහසක් පරිල පිරිස උදෙසා ගින්න උපමා කොට දේශනා කොට වදාල “ආදිත්ත පරියාය” සූත්‍රය ඇසීමෙන් ව්‍ය දහසක් පරිල පිරිස උතුම් අරහත්වයට පත්වුති.

යොතම බුද්ධ නාසනයේ විශ්වාසවන්ත අමු සම් ගුවලක් ලෙස ප්‍රසිද්ධියට පත් වූ නකුලමානා හා නකුලපිනා දෙපලගෙන් වයෝව඘ඩ්ධ නකුල පියාණන් අරඹය දේශනා කොට වදාල “නකුලපිතු” සූත්‍රයෙන් කය ලෙඩ වීමේ දී සිත අරක්ෂා කරගන්නා ආකාරය පැහැදිලි කර ගත හැකිය.

බුදුරජාණන් වහන්සේගේ බෝසත් අවධියේ පටන් ජීවිතයේ අකිරමන් සිදුවීම් පිළිබඳවත්, පරිවිච සමුර්භාදය පිළිබඳවත් “අච්චරිය අද්ඩුත” සූත්‍රයෙන් දැන ගත හැකිය. පස්වග මහතුන් අරහත්වයට පත් වූ “අනත්ත ලක්ඛණ” සූත්‍රය පංච උපාදානස්කන්ධයෙහි අනාත්ම බව ඉතාම හොඳුන් පැහැදිලි කර දෙන විටිනා සූත්‍ර දේශනයකි. ඉසේපතන මිගදායේ දී දේශනා කොට වදාල මේ දේශනය නිතර නිතර සිති කළ යුතු දේශනයකි.

කාමාසුව, හවාසුව, අව්‍යුත්පාසුව යහ අසුව ස්ථය කිරීමෙන් ආසවක්ෂය ක්‍රාණාය ලදීම ධර්මාවබේදය සි. ආසුව ස්ථය කිරීම පිතිස අනුගමනය කළ යුතු වැඩ පිළිවෙළ “සඩ්බාසව” සූත්‍රයෙන් ඉතා හොඳුන් පැහැදිලි වේ. සාර්පුත්ත මහරහතන් වහන්සේ දේශනා කොට වදාල ආර්ය සත්‍ය බෙදා දැක්වීම ඇතුළත් “සඩ්ව විහෘණ” සූත්‍රය කියවීමෙන් ආර්ය සත්‍ය සතර පිළිබඳව මනා අවබෝධයක් ලබා ගත හැකිය.

ඉතාමන් ගුද්ධාවෙන් යුක්තව මේ පොත ඔබ අතට පත් කරහ්නේ සංසාර දුකින් නිදහස් වීමට උපකාරයක් වශයෙනි. විබැවින් මේ දේශනා ඉතාම සෑලකිල්ලෙන් යුතුව කියවා ඉගෙන ගෙන ජීවිතයට පුරුදු කරගන්නට උත්සාහ කරන්න. සියලු දෙනාට ම මේ ගොතම බුදු සභුන් දී ම උතුම් වතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට හැකි වේවා!

මබ සැමට තෙරැවන් සරණය!

පෙළුගැසම

1-1.	මෙලෙවටත් පරෙලෙවටත් හොඳම සමාදන් වීම - මහා ධම්මකමාභාන සූත්‍රය	07
2-2.	අංශය ග්‍රාවකයින් හඳුනාගනීම - සේපාදිසේස සූත්‍රය	35
3-3.	අදුරු ලෙවටත් නික්මීමට - ඇවිත්තා පහාණ සූත්‍රය	57
4-4.	කරන්නට දුෂ්කර කරා - දුක්කරා සූත්‍රය	91
5-5.	නිවන්නට හව ගිමත් දෙසු සඳහම් නිවත් - ආදිත්ත පරිගාය සූත්‍රය	110
6-6.	නිරෝගී සිතක රහස - නකුලතිත සූත්‍රය	128
7-7.	සබධේත් ම අසිරීමත්ය එ් සම්බුද සම්දන් - ඇවිෂරය අඩුහැත සූත්‍රය	147
8-8.	මිගුදායේ අදහනැලුතු අමාවසේස - අනත්ත ලක්ඛන සූත්‍රය	183
9-9.	හැම කෙලෙස් භසන්නට දෙසු සඳහම් - සඩ්බාසට සූත්‍රය	195
10-10.	ලෙවට විවර වූ සොදුරුතම දහම - සවිච විහෘෂ සූත්‍රය	229



මෙලොවට පරෙළුවට කොඳම සමාඛ්‍ය වීම

-මහා ධම්මසමාදාන සූත්‍රය-

පුද්ධාච්චන ඒත්තුනි,

අපි දැන් ඉගෙන ගේනේ මඟ්සයිම තිකාය ව අයිති සූත්‍ර දේශනාවක්. මේ දේශනාවේ නම මහා ධම්මසමාදාන සූත්‍රය. මේ දේශනාවන් ඉදිරිපත් කරන කරුණ පාරිම සූත්‍රදර යි. සරල යි. සරල උපමාවලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි ක්වුරුත් හිතපු නැති පැත්තක්. මේ දේශනාව කරන ද්‍රව්‍යවල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත් තුවර ජේතවනාරාමයේ. විදා බුදුරජාණන් වහන්සේ හික්ෂුන් වහන්සේලා අමතලා මෙන්න මේ කාරණය වදාලා.

මගේ පරම පැනුම මෙය යි !

“පින්ටත් මහතෙනි, බොහෝ සෙකින් ම ලේඛයේ ඉහ්න මිනිස්සු මෙන්න මෙවැනි දෙයක් තමයි කැමති. මෙවැනි දෙයක් ඉලක්ක කරගෙනයි ඉන්නේ. හැම තිස්සේ ම කැමති (අහෝ වත අනිටිධි අකන්තා අමනාපා ධම්මා පරජාය) අන්.... අපට දුක් කරදර කම්කටෙටාලු නම් සිද්ධිවෙන්ට විපා! අපේ මේ තියෙන දුක් කරදර කම්කටෙටාලු නැතිවෙලා යන්ට සිහෙ හියල තමයි බොහෝ දෙනෙක් කළුපනා කරන්නේ, හිතන්නේ, පතන්නේ, කැමති වෙන්නේ. (ඉටිධි, කන්තා, මනාපා ධම්මා) අන්... අපට

හොඳ සැප බඩාදෙන දේවල් ම දියුණු කරගන්න තියෙනව නම්, කොයිතරම් හොඳ දී? මේක තමයි කවුරු ගත්තන් කළුපනා කර කර ඉන්නේ.”

බුද රජාත්‍යන් වහන්සේ වදාලු, “ශ්‍රී ව්‍රිනාට මහමෙනි, ඒ උදුවිය ඒ විදිහට කළුපනා කළාට, (කොයි විදිහට දී) ‘අන් අපට දුක් කරදර කම්කටෙලා නම් ව්‍යා. මේ තියෙන කරදර කම්කටෙලා ටික ඉක්මහට ඉවර වෙලා යන්න සිහෝ. සැනසිල්ලේ සැප සේ සුවසේ වාසය කරන්න එයෙන්හින් සිහෝ’ කියල) හිතුවාට, පැතුවාට ඒ අයට දුක් කරදර ම දි තියෙන්නේ. දුක් පිඩා ම ද ධහුල වශයෙන් තියෙන්නේ. වේචා අතිෂ්ධි, අකාන්ත, අමනාප දේවල් නම් වැඩෙනව. නමුත් බොහෝ දෙනෙකට ඉෂ්ධි, කාන්ත, මනාප වූ සැනසිල්ල ඇතිවන කරණු නම් වැයෙන්හින් නැහැ. දුක් කරදර කම්කටෙලා ඇතිවන දේවල් නම් විකතු වෙනව. මොකද මේකට හේතුවා?” කියල. බුදුරජාත්‍යන් වහන්සේ හික්ෂුන් වහන්සේලාගෙන් අසා වදාලු “මහමෙනි, මොකක් ද මේකට හේතුවා?” කියල.

මෙන්න නියම ග්‍රාවකයා....

බලන්න ඒ කාලේ වැඩ හිටපු ස්වාමීන් වහන්සේලා හැම තිස්සේ ම කළුපනා කලේ ගාස්ත ගෞරවය නිසා බුදුරජාත්‍යන් වහන්සේ ගෙන් ම ඒකට උවමනා කරන කාරණය ගන්නයි. අතින් දාන්නේ නඩ. “භාග්‍යවතුන් වහන්සා, මං ඔය ගැන මෙන්න මෙහෙමයි හිතන්නේ” කිය කිය පත්න්සිත කතාවල් නඩ.

ඉතින් බුදුරජාත්‍යන් වහන්සේට අර ස්වාමීන් වහන්සේලා තිය හිටියා, “(හැවං මූලකා තො භත්තේ ධම්මා) භාග්‍යවතුන් වහන්සේ වදාල ධර්මය මුල් කරගෙන තම අපි ඉන්නේ. භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි ධර්මය තියෙන්නේ. (හැවං සෙත්තිකා) අපගේ මේ ධර්මය තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ භායක කරගෙන දි, (හැවං පටිසාරණා) අපගේ මේ ධර්මය තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ පිළිසාරණ කරගෙන දි.”

අන්න බලන්න ග්‍රාවකයා කළුපනා කරපු විදිහ. “සාධු වත හන්තේ හැවන්ත්තං ජ්වල පටිභාතු එතස්ස භාසිතස්ස අන්වේ!” ඉතිං.... ස්වාමීන්, ඔය වදාල කරගෙනා අර්ථය භාග්‍යවත් බුදුරජාත්‍යන් වහන්සේ ම අර්ථ වටහාගෙන අපට වදාරන සේක්වා! විතකොට අපි ඒ විදිහට මතක තබාගන්නම්” කියල අර හික්ෂුන් වහන්සේලා තිවිව. විතකොට බලන්න

හැම තැනක ම ගාස්තුහන් වහන්සේ වැඩ සිටිනව. ධර්මය තියෙනව. ඉටකියා ඉන්නව. නොද ලස්සනට මේවයින් වේක අපිට දකීන්ට ලැබෙනව. දැන් බුදුරජාණන් වහන්සේ ඔන්න පැහැදිලි කරල දෙනවා.

හඳුනාගන්න අශ්‍රාකාවත් පෘත්‍රනය...

“(ඉඩ හික්බලේ අස්සුතව) පුරුෂ්‍රාකාවත් පෘත්‍රනයයේයි. (අරය නම් අදස්සාව) ආර්යන් වහන්සේගා අදුන්නේ නෑ. (අරය දම්මස්ස අකෝවදේ) ආර්ය ධර්මය තෝරැම් ගහ්න දක්ෂ ත් නෑ. (අරය දම්මේ අවිනිතේ) ආර්ය ධර්මයේ හික්මෙන්නේ නෑ. (සජ්පුරුසානම අදස්සාව) සත්පුරුෂ්‍රාකාවන්ට අදුනන්නේ නෑ. (සජ්පුරුසා දම්මස්ස අකෝවදේ) සත්පුරුෂ්‍රාකාව ධර්මයට දක්ෂ නෑ. (සජ්පුරුසා අවිනිතේ) සත්පුරුෂ්‍රාකාව ධර්මයේ හික්මෙන්නේ නෑ.”

කරන්න ඕනෑ දේ දැන්නෙන් නෑ, කරන්න ඕනෑ නැති දේ දැන්නෙන් නෑ...

මේ කියන්න කවුරු ගැන දී අශ්‍රාකාවත් පෘත්‍රනය ගැන. අශ්‍රාකාවත් පෘත්‍රනයට වූහේ මොකක් ද කියල මෙන්න තියෙනව. (සේවත්ත්වා දම්මේ න පානාති) සේවනය කළ යුතු දේවල් දන්නේ නෑ. (අසේවත්ත්වා දම්මේ න පානාති) සේවනය නො කළ යුතු දේ මොනවද කියල දන්නේ නෑ. (හඹිත්ත්වා දම්මේ න පානාති) හඡනය කළ යුතු දේ මොනවද කියල දන්නේ නෑ. (අහඹිත්ත්වා දම්මේ න පානාති) හඡනය නො කළ යුතු දේ මොනවද කියල දන්නේ නෑ.

මෙන්න අශ්‍රාකාවත් පෘත්‍රනය කරන දේ...

සේවනය කළ යුතු දේ නො දැන්නා නිසා, සේවනය නො කළ යුතු දේ නො දැන්නා නිසා, හඡනය කළ යුතු දේ නො දැන්නා නිසා, හඡනය නො කළ යුතු දේ නො දැන්නා නිසා අශ්‍රාකාවත් පෘත්‍රනය මොකද කරන්නේ?

සේවනය නො කළ යුතු දේ සේවනය කරනවා. සේවනය කළ යුතු දේ අතහරිනව. හඡනය කළ යුතු දේ හඡනය කරන්නේ නෑ. හඡනය නො කළ යුතු දේ හඡනය කරනව. වේ නිසා මොකද වෙන්නේ? අර දුක්, කරදර, කම්කටෙලු සියලුළ වැඩිවෙවි යනව මිසක්, අඩුවීමක් නම් නෑ. සැපත, සංතෝසය, සැනකිල්ල, ඉෂේධ, කාන්ත, මනාප දේවල් තිබු නම්, ව්‍යා ඔක්කොම දේවල් නැතිවෙලා යනව.

ධර්මය අභුතත් අගුෂතවත් පසන්ග්‍රන නම්....

බූදුරජාතාන් වහන්සේ පෘථිග්‍රනයාට පාවිච්චී කරනව 'අගුෂතවත් පෘථිග්‍රන' කියල. සාමාන්‍යයෙන් අගුෂතවත් කියන වචනයේ තෝරැම 'නො ඇසු' කියන විත.

දේශවුද්ත පෘථිග්‍රන දු? නැත්තම් ආර්ය ග්‍රාවක දු? පෘථිග්‍රන යි. විතකොට දේශවුද්තට බූදුරජාතාන් වහන්සේ ගේ දර්මය අහන්න භම්බවුනා දු? නැදුදු? අහන්න ලබුන. මතක තඩාගෙන හිටියෙ නැදුදු? මතක තඩාගෙන හිටිය.

හික්ෂණ් වහන්සේලාට කිවිවා, "මගේ ප්‍රගත විභ්න, නිවහ් මග පෙන්නන්නම්..." මතකද ඔබට ඒක. දේශවුද්ත මතක තඩාගෙනත් හිටිය දර්මය. අනුත් වියා ක්‍රිඩා? අගුෂතවත් පෘථිග්‍රනයෙක්. අන්න අගුෂතවත් පෘථිග්‍රනයා ගැන හිතන්න හොඳ අවස්ථාවක් ඒක. වියා දර්මය දැන්නවි, නමුත් ඒ දර්මය කෙරෙහි ග්‍රුද්ධාවට ආවේ නෑ. කළුයාතා මිත්‍රය අලුනගන්න බැරිව ගියා.

නිවනට කෙටි මගක්....

අලුත පැවිදි වුනු හික්ෂණ් වහන්සේලා පත්සියයක් හිටිය දර්මය අභුවට තාම හරියට දර්මය අභුවෙවිව නැති. ගුද්ධාවට විභ්න ව්‍යුපදි කළුයාතා මිත්‍රය අලුනගන්න. දේශවුද්ත අර ස්වාමීන් වහන්සේලාට කතාකරල කිවිවා, "දැන් වැඩකින් නෑ ගුමනු ගොත්මයන් වහන්සේගෙන්. ලාභ සත්කාර වලට අභුවෙලදී ඉන්නේ. සම්පූර්ණයෙන් ම ලාභ සත්කාර පැත්තෙ යන්නේ" අර අලුත පැවිදි වෙවිව ස්වාමීන් වහන්සේලාට යි මේ දැන් කියන්න. ඒගොල්ලන්ට මේක ඇත්ත වගේ. දැන් ක්‍රිඩා ගැන ද මේ දේශවුද්ත හඳුන්වා දෙන්නෙ? බූදුරජාතාන් වහන්සේ ගැන.

දේශවුද්ත කියනව "මේ දර්මය අවබෝධ කරගන්න කෙටි කුම තියෙනව මං ප්‍රග. ඒ කරදෙනු පහ මම කිවිව ගුමනු ගොත්මයන් වහන්සේට. පිළිගත්තේ නෑ." කිවිව. "මහතා වෙවිව අයට ඉක්මනින් දර්මය අවබෝධ කරගන්න නම්, පාංඡකුල සිවුරු විතරක් පාවිච්චී කරගන්න කියන්න කිවිව. ගුමනු ගොත්මයන් වහන්සේ ඒකට කැමති වුහෙන් නෑ. තුන් සිවුරු විතරක් ම පාවිච්චී කරගන්න මං ඉල්ලීමක් කළ. ඒක කළෙන් නෑ. පින්ෂ්ඩානෙන් විතරක් යැපෙන්න කියල නියෝග කරගන්න කිවිව. ඒක කළෙන් නෑ. වස්ක් මුලිකව විතරක් වාසය කරගන්න කිවිව. ඒක කළෙන් නෑ. ව්‍යුවහාසි බැඳුදී විතරක් ව්‍යුවහාසි තුළ්ලා හිටිය.

ල්ක කළුත් නං. ඒ නිසා ගුම්ණ ගොතමයන් පූර ඉදාලා නිවන් දැකින්ට තිතන්න විපා. මං ඔබට පෙන්වා දෙන්නම් කෙරී මාර්ගය.”

පාඩම් නිච්චයට පෘථිග්ධනහාවය නැති වෙන්නේ නෑ...

විය දැන්නව ඉතින් ඇස අනිත්තය, කතා අනිත්තය හි කියන්න. පාඩම් කරල නේ නියෙන්නේ. දේවදත්ත පිරිස වික්කරගෙන ගියා. අර නික්ෂන් වහන්සේලා පන්සිය ම වට වෙලා ධර්මය අනන්න බලාපාරාත්තුවෙන් ඉත්තෙන අන්ධ්‍යාල පෘථිග්ධනයෙකුගෙන්. අශ්‍රීතවත් පෘථිග්ධනයෙකුගෙන්, ආර්ය දුර්භාග්‍ය දැක්කෙ නැති, ආර්යයන් වහන්සේලා හඳුනාගෙත්තු නැති, ආර්ය ධර්මයට අදක්ෂ, සත්පුරාශ ධර්මයට අදක්ෂ, ආර්ය ධර්මයේ නො හික්මෙන, සත්පුරාශ ධර්මයේ නො හික්මෙන. දේවදත්ත බඳ්ද වෙටරයෙන් යුක්තයි. රෝජ්‍යාවෙන් යුක්තයි. ලාමක ඉවිජාවෙන් යුක්තයි. දැන් විය තමා පෙනී නිච්චය අර පිරිස ගැලවුම්කාරය විගේ. අර ස්වාමීන් වහන්සේලා පිරිසන් මේකට අනුවතා.

පෘථිග්ධනයෙකුට අනුවතාන් ඉවරයි....

දැන් බලන්න අපේ නිතේ යෝනිසේ මනසිකරයත් නියෙනව. අයෝනිසේ මනසිකාරයත් නියෙනව. යෝනිසේ මනසිකාරය නියෙන කෙනා වුනත්, අශ්‍රීතවත් පෘථිග්ධනයෙකුට අනුවතාන් අයෝනිසේ මනසිකාරයට වැටෙනව.

බූදුරජාත්‍යන් වහන්සේ සාර්පුන්ත මහරහතන් වහන්සේටය මොග්ගල්ලාන මහරහතන් වහන්සේටය කතා කළා. “සාර්පුන්ත මොග්ගල්ලාන ඇයි බලාගෙන ඉන්නේ? දේවදත්ත අශ්‍රී පැටිදි වුනු නික්ෂන් වහන්සේලා පන්සියක් වික්කන් ගිහින් ඉන්නව. විපතට පත්වෙන්න ඉස්සේල්ල වික්කන් වන්න” කිවිව.

වෙනස අඳුනගන්නේ ආර්ය ග්‍රාවකයෙක් ම විනරයි...

ඉතින් උන්වහන්සේලා ගිහින් ධර්මය දේශනා කරලා වික්කගෙන ආවා. මේකෙන් උන්වා අපට පෘථිග්ධනයාට නොයන විකත් ලේසි නං. එහෙනාම් පෘථිග්ධනයෙක් ව හඳුනගන්නේ කවුද? ආර්ය ග්‍රාවකයෙක්.

ආර්ය ග්‍රාවකයා ආර්ය ග්‍රාවකයාටත් අඳුනගන්නව. පෘථිග්ධනයාට අඳුනගන්නවා. පෘථිග්ධනයාට ආර්ය ග්‍රාවකයා නොයන්නත් බං. පෘථිග්ධනයා නොයන්නත් බං.

දැන් බලන්න ඒ දේවදත්තගේ සිද්ධියෙන් අපට පේනවනේ මේක කොච්චිවර බිරුපතල ද කියලා. පෘතිග්‍රෑෂනයාට අදාළනගන්න තියෙන්නේ ක්‍රියාවලීන්. මොකක්ද ක්‍රියාව? වියා සේවනය කළ යුතු දෙය දින්නේ නෑ. භර්තාය කළ යුතු දෙය දින්නේ නෑ. භර්තාය නො කළ යුතු දෙය දින්නේ නෑ. නො දැන්නා නිසා මේ අනුත්තවත් පෘතිග්‍රෑෂනය මොකද කරන්නේ?

- සේවනය නො කළ යුතු දේ සේවනය කරනවා.
- සේවනය කළ යුතු දේ අනුහරණවා.
- භර්තාය කළ යුතු දේ භර්තාය කරන්නේ නෑ.
- භර්තාය නො කළ යුතු දේ භර්තාය කරනවා.

ව්‍ය නිසා දුක්, කරදර, කම්කටෝලු පීඩාවල ඉවරයක් වෙන්නේ නෑ. අවසානයක් වෙන්නේ නෑ. යහපත සැනසිල්ල ලැබෙන දේවල් ඔක්කොම ටික වියාට අනිම් වෙලා යනව්. අනිෂ්ට්, අකාන්ත, අමහාප දේවල් රැස් වෙනව්. බලන්න විතකොට මේ පෘතිග්‍රෑෂන බව කොසිතරම් අනතුරුදායක ද කියලා.

ඔබ ඒ අනතුරෙන් අන්ත්මිදෙන්න...

විහෙනම් අපි හොඳව තේරුම් ගන්න ඕනෑම අපි පෘතිග්‍රෑෂනයේ නො ව්‍ය ගුත්තවත් ආර්ය ග්‍රාවකයන් බවට පත්වෙන්න. මෙන්න ගුත්තවත් ආර්ය ග්‍රාවකය. “(පූත්‍ර) බෛ හික්බවේ ආර්ය සාවකේ” පින්තත් මහජාති, ගුත්තවත් ආර්ය ග්‍රාවකය (ආර්යානං දුස්සාව්) ආර්යන් වහන්සේලාව අදාළනවා. (ආර්ය දුරුග්‍රාය කියන්නේ එකකි.) (ආර්ය ධම්මස්ස කොළඹේ) ආර්ය ධර්මයට දක්ෂයි. (ආර්ය ධම්මමේ සුවනිනෝ) ආර්ය ධර්මයෙහි හික්මෙනව්. (සජ්පුරුසානං දුස්සාව්) සත්පුරුෂයන් වහන්සේලාව අදාළනවා. (සජ්පුරුස් ධම්මස්ස කොළඹේ) සත්පුරුෂයන්ගේ ධර්මයේ හික්මෙනව්.” මේ ලක්ෂණ තියෙන්නේ ගුත්තවත් ආර්ය ග්‍රාවකයාගේ ධර්මය ගුවනුය කරල යොළිසේ මනසිකාරයේ යෙදෙන කොට මෙයාට ඇතිවෙනව ගුද්ධාව. ගුද්ධාව ඇතිවූ ම අන්න කරුණු වික තේරුම් ගන්නව. මොනවද තේරුම් ගන්න කරුණු?

“(සේවනබෑ ධම්මේ පරානාති) සේවනය කළ යුතු දෙය මේකයි කියලා දැනගන්නවා. (අසේවනබෑ ධම්මේ පරානාති) සේවනය නො කළ යුතු දේ මේකයි කියල දැනගන්නවා. (හැරිතබෑ ධම්මේ පරානාති) භර්තාය කළ යුතු දෙය මේකයි කියල දැනගන්නවා. (අනලිතබෑ ධම්මේ පරානාති) භර්තාය නො කළ යුතු දෙය මේකයි කියල දැනගන්නවා.”

කළපාණ මිතුයන් නිසා ම යි....

දැන් මෙය කාරණාකාරණ දැන්න මහුසේසයනේ. එකට මූල්‍යවනේ මොකක් දා කළපාණ මිතුයන් ඇසුරින් සඳ්ධීරුමය ඉවත්තාය බෙහෙව. ඒ නිසා ම තමයි විය ආර්යයන් වහන්සේලා ව අදුනගන්නේ.

බුදුරජාණන් වහන්සේ වාරකාවේ වැඩින අතරේ රාජීකාලයේ නවාතැන් ගන්න සිනේ වුනා. උන්වහන්සේ කෙළින් ම වැඩිය කුඩාල් හමුවට. ඒ කියන්නේ වපා හඳුන මුදුලාලි කෙනෙකුගේ වපා දාන ගාලාව. ඒ ගාලාව නිස්වෙලා තියෙන කොට සිනේ කෙනෙකුට නවාතැන් දෙනව. බුදුරජාණන් වහන්සේ වැඩිම කරලා කුඩාල්කරුගෙන් අහනව, “පින්වත, මං අද රෝට අර ගාලාව නිවියට කමක් නැදැදු? ” කුඩාල්කරු කියනවා, “පින්වත් ඉමත්තායන් වහන්ස, කමින් ආප තව නික්ෂුවක් ඉන්නව. වියාගෙන් අහල බලන්න. විය කැමති නම් ඉතින් මගෙන් ප්‍රශ්නයක් නෑ” කියල.

බුදුරජාණන් වහන්සේ මේ ගාලාවට වැඩිය. ඇතෙනුමේ වික්කෙනෙක් ඉන්නව. බුදුරජාණන් වහන්සේ අහනව, “පින්වත් නික්ෂුව, මමත් අද රෝට මෙහේ නැවතුනාට කමක් නැදැදු? ” “ආ... කමක් නෑ. සිය ඉඩතියෙන්නේ ඉන්න” කිවිවා.

කුඩාල් හමුල් දී හමු වූ පින්වතා...

බුදුරජාණන් වහන්සේ ගාලාව ඇතුපට ගිහිල්ල පැයුරක් තිබුන පැයුර විලාගෙන වාසිවුනා. වාසිවෙලා ඉතින් භාවනා කරන්න පටන් ගත්තා. අර නික්ෂුවත් පැන්තක ඉදාල භාවනා කරනව. බුදුරජාණන් වහන්සේ භාවනාවෙන් නැගිටෙල සක්මන් කළා. විතකොට අර නික්ෂුවත් නැගිටෙල සක්මන් කරනව පැත්තකින්.

ආයේ බුදුරජාණන් වහන්සේ වාසිවුනා ම බුදුරජාණන් වහන්සේට නිතුනා මෙය හරි තැන්පත්. තමන්ගේ පාඩුවෙ ඉන්න කෙනෙක්. ක්‍රුඩාල නෑ. මං මෙයාගෙන් විස්තර පොඩිඩක් අහන්න සිනේ කියල. බුදුරජාණන් වහන්සේ අහනවා,

“පින්වත් නික්ෂුව, ඔබේ නම මොකක් දා? ”

“මිතුය, මට කියන්නේ ප්‍රක්කුසාති කියලා.”

“පින්වත් නික්ෂුව, ඔබ කවුරුහේ උදෙසා පැවිදි වුන කෙනෙක් දෑ? ”

“මිතුයා, සැට්ටේත් නුවර වැඩ සිරිනවා අරහත් සම්මා සම්බුද්ධ රජාණාන් වහන්සේ නමක්. ගාක්ෂ කුලයෙන් නික්ම්ලා පැවැදි වෙලා වැඩ සිරිනවා ගෞතම කියල. උන්වහන්සේ නිසා පැවැදි වෙවිච කෙනෙක්. මම හර කැමතියි උන්වහන්සේගේ ධර්මයට.”

“පින්වත් නික්ෂ්ව ඔබ ඒ බුදුරජාණාන් වහන්සේට දැකුල තියෙනවද?”

“අනේ නෑ මිතුයා. මං දැකුලා නෑ බුදුරජාණාන් වහන්සේට.”

“පින්වත් නික්ෂ්ව, ඔබට ඒ බුදුරජාණාන් වහන්සේට දැක්කා ම අදුනගන්න පූර්වන් දී?”

“මිතුයා මට අදුනගන්න බෑ.”

‘යෝ ධම්මං පස්සති - සේ මං පස්සති’

විතකොට බුදුරජාණාන් වහන්සේට අවබෝධ වුනා මේ කෙනා මේ පැවැදි වෙලා තියෙන්නේ තමන් වහන්සේ උදෙසා. බුදුරජාණාන් වහන්සේ ව්‍යාපා “පින්වත් නික්ෂ්ව, ඒවිතය ගැන මාත් ඔබට කරුණු රිකක් කියන්නදා?” කියලා. “හොඳයි” කිවිවා.

දැන් කරුවලේ බුදුරජාණාන් වහන්සේ වික පැදුරක වාඩිවෙලා. මෙයා වික පැදුරක වාඩිවෙලා. දැන් ඔන්න කියාදෙනවා බුදුරජාණාන් වහන්සේ ඒවිතය ගැන. ‘මේකේ මම කියල ගන්න දෙයක් නෑ. මගේ කියල ගන්න දෙයක් නෑ. මගේ ආත්මය කියල ගන්න දෙයක් නෙවෙයි තියෙන්නේ. මෙනන තියෙන්නේ බාං ස්වහාවයක්.’ උන්වහන්සේ විස්තර කරගෙන කරගෙන යනකොට මේ ප්‍රක්ෂාතිට අවබෝධ වුනා. අනාගාමී එළයට පත්වුනා. ධර්මය අවබෝධ වෙවිච ගමන් ව්‍යෙළෙම බීම දිගාවෙලා වැඳු වැටුනා.

“අනේ, ස්වාමීන් භාග්‍යවතුන් වහන්ස, මගෙන් වරදක් වුනා. මම දැනගෙන නෙවෙයි මිතුයා කිවිවෙ. මේ වැඩියෙ මගේ ගාස්තාන් වහන්සේ යි” කරුවලේ ම අදුනගත්තා. විතකොට බුදුරජාණාන් වහන්සේට අදුනගත්තා ගමන් ඒ ඇතිවෙන ගෞරවය වළක්වන්න බෑ. දැක්කද ඒ ගෞරවය. ඒක ස්වාහාවක විකක්. බුදුරජාණාන් වහන්සේ මාගේ ගාස්තාන් වහන්සේය කියල ඇතිවය ගෞරවය වළක්වන්න බෑ.

කළපනා මිතුයා අදුනා ගන්නේ ධර්මය දැකීමෙන් ම යි

විතකොට අපට පේනව ධර්මය අවබෝධ කරගැනීමෙන්

කළපනාත්‍ර මිත්‍රයට අදුනගන්නවා. අන්ත දැක්කනේ ගුණවත් ආර්ය ඉළුවකයෙක් වෙවිව ගමන් (අරියාං දස්සාව්) ආර්යයන් වහන්සේ අදුනාගත්තා. සත්පුරුෂයන් වහන්සේලාව අදුනගන්නවා. මොකද හේතුව එකට? ආර්ය ධර්මයට දක්ෂයි. ආර්ය ධර්මයේ හික්මෙනවා. දැන් විය ධර්මය අනුලා බුදුරජාතාන් වහන්සේ කෙරෙනි ගෞරවය ඇති ව්‍යෙන් නැත්තාම් එකේ තෝරුම මොකක්ද? ධර්මය අවබෝධ ව්‍යෙන් නැත කියන කරනු.

ඉර පෑව්වන් කරවලේ නම්...?

කළපනාත්‍ර මිත්‍රය යි, සද්ධිර්ම ගුවනාය යි කියන මේ බාහිර අංග දෙක පිහිටි වෙන හැරී භෞද්‍යට තෝරෙනව ධර්මය අල්ලන කෙනාව. ඉරජායල නැති වික්කෙනා කරවලේ ම නම් කොහොමද පේන්නේ වියාට. වියාට පේන්නේ නැ.

බුදුරජාතාන් වහන්සේ මේ දේශනාවේ පෙන්වා දෙනවා ගුණවත් ආර්ය ඉළුවකය ආර්යයන් හඳුනනවා. සත්පුරුෂයන් හඳුනනව. ආර්ය ධර්මයට දක්ෂයි. සත්පුරුෂ ධර්මයට දක්ෂයි. ආර්ය ධර්මයෙහි සත්පුරුෂ ධර්මයෙහි හික්මෙනව. දැන් මොය දැන්නවා සේවනය කළ යුතු දේ මේකයි කියල. සේවනය නො කළ යුතු දේ මේකයි කියල දැන්නවා. හඳුනය නො කළ යුතු දේ මේකයි කියල දැන්නවා.

දක් අඩුවෙන්නේ මෙන්න මේ නිසයි...

ව්‍ය දැන්න නිසා විය මොකද කරන්නේ?

- සේවනය නො කළ යුතු දේ අතහරනවා
- සේවනය කළ යුතු දේ සේවනය කරනවා.
- හඳුනය නො කළ යුතු දේ හඳුනය කරන්නේ නැ.
- හඳුනය කළ යුතු දේ හඳුනය කරනවා.

විතකොට මොකද වෙන්නේ? සේවනය නො කළ යුතු දේවල් සේවනය නො කරන නිසා, හඳුනය නො කළ යුතු දේවල් හඳුනය නො කරන නිසා දක් කරදර කම්කටෙලු පිඩා ඔක්කොම අඩුවෙලා යනවා. සේවනය කළ යුතු දේ හඳුනය කළ යුතු දේ හඳුනය කරන නිසා සැපය සැනසිල්ල ලගා කරගන්නා වූ කරනු වැඩිවෙලා යනවා.

ଦେଶ ଜମାଦୂନ୍ ଲେଖି ହନର

ରୀତକରି ଛିଦ୍ରପାଣୀଙ୍କ ଲହନ୍ତେବେ ଦେଖିନୁ କରନିଲା, “ତିନ୍ତିଲାଙ୍କ ମହାନେତି, ଦିରମ ଜମାଦିନଙ୍କ ଲେଖି ହତରକୁ ତିଲେଖନିଲା.” ଛିଦ୍ରପାଣୀଙ୍କ ଲହନ୍ତେବେ ଛିଦ୍ର ନୁହନିଲୁ ଦୂରଗେନ ଲେଖି ଦେଖିନୁ କରନ୍ତିଲୁ. ମେହିନ ଲେଖି ହତର.

- වර්තමානයේ දි දක සේ වාසය කරනව.
මරණීන් පස්සේ දක් විපාක විද්‍යානව.
 - වර්තමානයේ දි සැප සේ වාසය කරනව.
මරණීන් පස්සේ දක් විපාක විද්‍යානව.
 - වර්තමානයේ දි දක සේ වාසය කරනව.
මරණීන් පස්සේ සැප විපාක ලැබෙනව.
 - වර්තමානයේ දි සැප සේ වාසය කරනව.
මරණීන් පස්සේ සැප විපාක ලැබෙනව.

මෙතනදී වර්තමානයේ දී කියල කිවිටේ මේ ප්‍රවිතයේ දී කියන වික. ඕක තමයි සමස්ත ලෝකයේ මිනිස්සුන්ගේ ත්‍රියාකාරිත්වය භතරට බෙදාන විෂිනු. බිඳරජාත්‍යන් වහන්සේ මේ වික විකක් විස්තර කරනවා.

କରନ କାଳେ ପାଲି ମେହିର ଯ ମେ କୋ....

“පිහිටුවන් මහතෙනි, මොකඩුද මේ වර්තමානයේ දුක සේ වාසය කරමින්, මරණින් පස්සේ දුක් විපාක විදිනවා කියන්නේ? (තං අවිද්වා) අවිල්පාගතෝ යථාභූතං තප්පතාතාති) මේ පුද්ගලය අවිද්‍යා සහගත පුද්ගලයෙක් වේ කියන්නේ වතුරාපාය සත්‍යය පිළිබඳ මොකත් අවබෝධ වෙවිච් නැති වික්කෙනෙක්. මේ නිසා මෙය පිවිතයේ යථාපාරාය මොකක් ද කියලා දුන්නේ නෑ. විය දුන්නේ නෑ මම මේ මේ දේවල් පුරුදු කිලුත් මට මේ පිවිතයේ දුක්විදින්න වෙනව. මට මරණින් පස්සේ ආයෙමත් ලැබෙන්නෙන් දුක විතර ම ද කියලා විය දුන්නේ නෑ. මේක දුන්නේ නැති නිසා මේ අවිද්‍යා සහගත පුද්ගලය වර්තමානයේ දුක ලැබෙන මරණින් මතුන් දුක්විපාක බඩාදෙන දේවල් සේවනය කරනව. උරු කරන්නේ නෑ.

(වද්ධා විජ්‍යාගතෝ යටුභාතං පරානාති) ආර්ය දැරුණයට පැමිණිවිට කෙනා මේක දැන්නවා. මෙලෙව ජීවිතයේ මේ මේ දේවල් තියෙන්නේ දුක පිණිසයි. මේවා කරගෙන ගියෙන් පරෙලාවත් දුක කියලා අර ඇත්තවත් ආර්ය ගාවකයා දන්නවා. විය දන්නා නිසා, එ්

දේවල් සේවනය කරන්නේ නඩ. එවා දුරකරනව. පළුවෙනි ධර්ම සමාඛ්‍යනය ගැනවත් ආර්ය ග්‍රාවකයා දුර කරනවා. එවා සේවනය නො කරන නිසා ම දුක් කරදර කම්මිකටෝල පීඩා අත්තම් එවා දුරකෙවල ගිහිල්ලා සැපය සැනසිල්ල ආරක්ෂාව ලැබෙන දේ ම තමා හිමිකරගන්නේ.

මතු දුකා ලැබෙනා - දේ නොම කරනා...

ර්පූගර දෙවෙනි ධර්ම සමාඛ්‍යනය. මේ ජීවිතේ සැප සේ වාසය කරනව. මරණ්න් පස්සේ දුක් විපාක විද්‍යා විද්‍යා ඉන්න තියෙනව. ගැනවත් ආර්ය ග්‍රාවකයා මේක දුන්නව. බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන්නේ (විද්‍යා විර්ජාගත්) අවබේදයට පැමිණුවිට ග්‍රාවකයා මේක දුන්නව. ඒ නිසා මේ ජීවිතේ සැප තිබුනට මරණ්න් මත්තේ දුක් විපාක බඩන්ට තියෙන නිසා වියා ඒක සේවනය කරන්නේ නඩ. වියා ඒක අත්හරිනවා. ඒ නිසා ම වියාට දුක් කරදර කම්මිකටෝල යමක් ඇත්තම් ඒත්තම් විස්කරුව මොකක් දා? (ලිවං හේතා හික්ඛාවේ හෝති යථා තං විද්දසුන්) විහෙම තමයි කියනව ජීවිතාවබේදය බ්‍රාහ්මන් කෙනා.

අද දුකා වින්දන් හෙට සැප ලැබෙන නිසා....

ව්‍යෙන් ම තුන්වෙනි ධර්ම සමාඛ්‍යනය මෙලෙට ජීවිතය දුකාසේ වාසය කරනව. නැඟැයි පරලෙව ජීවිතේ සැප බඩාගන්නව. මේක දුන්නව විද්‍යාවට පත්වෙවිට වික්කෙනා. ආර්ය සත්‍යාචාර පැමිණුවිට වික්කෙනා මේ කාරණය දුන්නව. දුන්න නිසා වියා ඒක සේවනය කරනව. අත්හරින්නේ නඩ. මේ ජීවිතේ දුකා තිබුනත් වියා විද්‍යාගෙන ඉන්නව පරලෙට ජීවිතේ සැප බඩාගන්නව. ඒකට හේතුව තමයි වියා ජීවිත අවබේදයෙන් යුත්තයි.

මෙලෙට සැප - පරලෙට සැප...

හතරවෙනි ධර්ම සමාඛ්‍යනය තමයි මෙලෙට ජීවිතයේ දී සැප සේ වාසය කරනවා. පරලෙට ජීවිතයත් සැප විපාක විද්‍යාව. ගැනවත් ආර්ය ග්‍රාවකයා මේකත් ඒ ආකාරයෙන් ම දුන්නව. අවබේදයට පැමිණු කෙනා (විර්ජාගත්) දුන්න නිසා වියා ඒක සේවනය කරනව. අත්හරින්නේ නඩ. ඒ නිසා ම වියාට දුක් කරදර තිබුන නම් ඒ සියල්ල නැඟැවෙලා යනව. සැප සතුට සැනසිල්ල උඩකරගන්නව.

අපි මෙතෙක් වෙලා ඉගෙන ගත්ත ධර්ම ස්ථාන හතර තමයි,

- වර්තමානයේ දී දුක සේ ව්‍යසය කරනව.
- මරණින් පස්සේ දුක් විපාක විද්‍යාත්‍යනව.
- වර්තමානයේ දී සැප සේ ව්‍යසය කරනව.
- මරණින් පස්සේ දුක් විපාක විද්‍යාත්‍යනව.
- වර්තමානයේ දී දුක සේ ව්‍යසය කරනව.
- මරණින් පස්සේ සැප විපාක ලැබෙනව.
- වර්තමානයේ දී සැප සේ ව්‍යසය කරනව.
- මරණින් පස්සේ සැප විපාක ලැබෙනව.

දැන් මේ හතර ම දැන්නේ නෑ අශ්‍රාතටත් පෘත්‍රනය. ඒ නිසා වියා මේ ජීවිතයේ ත් දුක් ලැබෙන පර්‍රලෝච්ච ජීවිතයේත් දුක් ලැබෙන යමක් ඇද්ද, වේක සේවනය කරනව. මේ ජීවිතයේ සැප දෙයක් ඇත් ද එකත් කරනවා. මේ ජීවිතයේ දුක සේ නිරියත් පර්‍රලෝච්ච සැප ලැබෙන දේ තියෙනවා. ව්වා කරන්නේ නෑ. මේ ජීවිතයේ ත් සැප ලැබෙන පර්‍රලෝච්ච ජීවිතයේත් සැප ලැබෙන දේ තියෙනව. ව්වා කරන්නෙත් නෑ. ඇයි ඒය දැන්නේ නැති නිසා.

නමුත් ඔය හතර ගුෂ්තටත් ආර්ය ග්‍රාවකයා දැන්නා නිසා ඔහු මේ ජීවිතයේ දුක් ලැබෙන පර්‍රලෝච්ච දුක් ලැබෙන දේ කරන්නේ නෑ. මේ ජීවිතයේ සැප විද්‍යාගෙන ඉදුල පර්‍රලෝච්ච දුක් ලැබෙන දේත් කරන්නේ නෑ. මේ ජීවිතයේ දුක් විද්‍යා විද්‍යා නිරියත්, පර්‍රලෝච්ච සැප ලැබෙනව නම් වියා ඒ දේ කරනවා. මේ ජීවිතයේ සැප විද්‍යාත්‍යන් පර්‍රලෝච්ච සැප ලැබෙන දේ කරනවා.

1. වර්තමානයේ දී දුක සේ ව්‍යසය කොට, මරණින් මත දුක් විපාක විද්‍යා

දැන් මේක බූද්ධරජාණන්ධ්වහන්සේ විස්තර කරනව. මෙන්න මේකයි තියනව මේ ජීවිතයේ දුක් විද්‍යාත්‍යන් පර්‍රලෝච්ච ජීවිතේ දුක් විද්‍යා.

කෙහෙක් ඉන්නව සතුන් මරණව. ප්‍රාත්‍යාවත කරනව. මත්‍යාෂ්‍ය සාතන කරනව. මේවා කරන්නේ වියා දුක සේ. දැන් අපි දැන්නව තුස්ස්තවාදීන් සමහර අවස්ථාවලදී සාතන වලට කාන්තාවන්ගේ බෝම්බ බැඳුලා පිටත් කරනවා. සතුවින් හිනාවේද යන්නේ? නෑ. ඇතුළු කදුලින් යන්නේ. දුක සේ යන්නේ. රිහිල්ල ප්‍රාත්‍යාවත කරනව. මත්‍යාෂ්‍ය සාතන

කරනව. මොකද විය ගෙවල් වලට වෙලා සැහසිල්ලේ සැප සේ වාසය කරලද? ඕය තියෙන දෙයක් කාලා ඩීලා. නං. කැලැස්වලට ගිහිල්ල මදුරුවේ තම තම දුක සේ ඉන්නේ. දුක සේ ගිහින් තමයි එය මරන්නේ. විතකොට විය ඒ කුළුව කරදීන් දුක සේ වාසය කරනව.

සොරකම දුක සේ කුමටද?

සමහරු ඉන්නව සොරකම් කරනව. ඒ නොරකම නිසා, ඒ හේතුවෙන් විය දුක සේ වාසය කරනව. සමහරු සතුන් මරනව, මිනි මරනව. නොරහි හැංගි හැංගි දුක සේ තමයි මේවා කරන්නේ. ඔන්න අභුවෙලා හිරේ විලෝගුවේ දානව. දූඩුවම් දෙනව. විතකොට විය ප්‍රාත්‍යාගාතය මුල් කරගෙන දුක සේ වාසය කරනව. ඔන්න සොරකම් කරනව. හැංගි හැංගි ගිහිල්ල බයෙන් බයෙන් අමාරුවෙන් ඔන්න සොරකම් කරනව කොහොම හර. මේ සොරකම අභුවෙනව. රේ පස්ස මෙයාව අරන් ගිහින් ගහනව තලනව දූඩුවම් දෙනව. විතකොට මොකද වෙන්නේ? විය දුක සේ ගිහින් සොරකම් කළා. ඒ හේතුවෙන් ම විය දුක් ලුම්නස් විදිනව.

බයෙන් බයෙන් ගිහින් - බයෙන් ම ඉන්නවා...

සමහරු ඉන්නව අනාවාරයේ හැසිරෙනව, බයෙන් බයෙන් හැංගි හැංගි. මේක අභුවෙනව. රේපස්සේ ඒක මුල් කරගෙන විය නොයෙක් දුක් ලුම්නස් වලට භාරනය වෙනව. දුක්විදිනව. ඒ තමයි මේ ජ්‍යෙෂ්ඨේ දුක සේ ජ්‍යෙෂ්ඨ වීම මේ ගොඩි අයිති විශාල පිරිසක් ලෝකේ ඉන්නව.

වවනය වරද්දගෙන නැති ප්‍රශ්න හඳුගන්නවා...

තව සමහරු ඉන්නව බොරු කියනව. දුක සේ ගිහිල්ලා බොරු කියනවා. ඔන්න රේපස්සේ බොරුවෙන් ප්‍රශ්න හටගන්නව. ආයෝ විය ඒකට මැදිවෙලා දුක් විදිනව. සමහරු දුක සේ ගිහිල්ලා කේලාම් කියනව. රේපස්සේ කේලම ඇවිස්සිල ගිහිල්ල මහා දුක් කරදර කමිකටෙලු වලට භාරනය වෙනවා.

සමහරු පරුස් වවන කියනව. රේපස්සේ නැති ප්‍රශ්න හඳුගෙන ගුරිකාල අතපය කඩාගෙන දුක් විදිනවා. විතකොට මේ දුක සේ ජ්‍යෙෂ්ඨ වීම කියන වික වර්තමානයේ නැද්ද? තියෙනවා.

ර්පුගරට තමා අනුත්ගේ දේශීල් දුකෙලා නූල්ලනවා. නූල්ල නූල්ල දුක සේ වාසය කරනවා. රට් පස්සේ මොකද කරන්නේ? අනුත්ගේ දේශීල් උනුලත්නේ නෑ. ර්පුගයාට අයිතිවෙනව. අනේ මේවා මට ගන්න ඇත්ත්නම්... කියල හිත හිතා. වේවා විනාශ කරන්න කළ්පනා කරනවා. දුක සේ වාසය කරනවා, තරහෙන්.

ව් නින්දම වේක මුල්කරගෙන වියා කයින් අකුසල් කරනව. වචනයෙන් අකුසල් කරනව. සිතින් අකුසල් කරනවා. තරහෙන් හටගන්තු අකුසල් වලින් විය තව තවත් දුක් විදිනව.

අපි විතරයි ඉන්න ඕනෑ.....

ර්පුගරට මෙයා මිත්‍යා දුෂ්චීය නිසා දුක සේ වාසය කරනව. මිත්‍යා දුෂ්චීය නිසා දුක් විදිනව. දැන් අපි ගත්තොත් වර්තමාන ලෝකේ ඔය සමහර ආගම් තියෙනවා, ව් ආගම් වල අයගේ අදහස ව් ආගම් වල අය විතරයි ඉන්න ඕනෑ. අනින් අය මැරෙහෙන ඕනෑ. බේම්බ පුපුරුවන්නේ, ඔය විනාශ කරන්නේ.

මේ බලන්න මිත්‍යා දුෂ්චීය නිසා දුක සේ දුක් රස්සේකරනවා. විතකොට මේ ජීවිතය දුක සේ වාසය කරල (කායක්ස හේඛ පරම්මරණු අපාය දුශ්ගතිං විනිපාතිං කිරයං උප්පේර්පති) කය බිඳී මරණින් මතු අපාය දුශ්ගතිය සේ කියන නිරයේ තමයි ගිහින් උපදින්නේ.

ව් ධර්ම සමාඛ්‍යයට කියනව මෙලෙවත් දුක සේ වාසය කරන පරලෙවත් දුක් විජාක විදින ධර්ම සමාඛ්‍යය. අශ්‍රාකවත් පැතැග්ජනය දැන්නේ නෑ වේක. විය වේක සේවනය කරනව. ගැතවත් ආර්ය ග්‍රාවකයා දැන්නව. විය වේක සේවනය කරන්නේ නෑ. අත්හරනව.

2. වර්තමානයේ දී සැප සේ වාසය කොට, මරණින් මත දුක් විජාක විදීම

තව කොටසක් ඉන්නව බොහෝ ම සැප සේ ප්‍රාණාකාන කරනව. සතුන් මරනව. සමහර අම්මලා ඉන්නව, දුරුවෙළ ලැබෙන්න විනකොට මාසේ දෙක වෙනකොට, ඔන්න ගිහින් මරනව. ගිහින් කියපුවා ම කියනව, “අන්න... මට දහුලුහක් දෙන්න, මං මරලා දැන්නම්” කියනවා. මරනව ඉතින්. විතකොට විය වේක කරන්නේ සතුරීන්, සැප සේ. වීහෙම කරලා වේකෙන් ස්ථේරිත් උපයනව. උපයලා සැප සේ වාසය කරනවා. කරන්නේ නැදුද විහෙම්? කරනවා.

පර පණ නැසීම සැප සේ කරන උදෑවිය

සමහරුන්ට කියනව අහවලා මරන්න සිහෙ මං උඩුට ලක්ෂයක් දෙනව. සැප සේ ගිහිල්ල මරනව. ඒ කරල ලක්ෂයක් ගන්නව. සැප සේ ඉන්නව. මනුෂ් සාතන කරල සැප සේ ඉන්නව.

සමහරු ඉන්නව සොරකම් කරල ඕන්න ඉඩම් ගන්නව. පත්තර වල තියෙන්නේ ඔය රට යවනවය කියල. මිනිස්සුත්ගේන් සල්ලේ ගන්නව ලක්ෂ ගණන්. ජපානෙට යවන්නම්, ඉනාලි යවන්නම් කිය කිය. ඒ කරල ඒ සල්ලේ වලින් ඉඩම් ගන්නව. හෝටල් වල ගිහිල්ල කකා බිඛි ඉන්නව. මේ... සොරකම් කරනව සැප සේ වාසයත් කරනව. මෙලෙව ප්‍රිවිතය විය ඒකෙන් තමා සැප විදින්හේ. කොමස් ගන්නව, කොමස් අරන් මොකද කරන්නේ? තටුව ගණන් විශාල බැල්ඩින් ගහනව ලොකු යානවාහන ගන්නව. හෝටල්වල ගිහින් කකා බිඛි ඉන්නව. විදේශ සංචාර වල යනව. ඔක්කොම මේ සොරකම් කරන සල්ලේ කොමස් ගැහැලි වලින් උපයන සල්ලේ. විහෙම නැද්ද ලෝකේ? අන්න බලන්න අදුන් ඒක ලෝකේ තියෙනව.

අනාවාරයේ නැසීරමෙන් සැප සේ වාසය කිරීම...

රීඹගට සමහරු අනාවාරයේ නැසීරනව. හොඳට සල්ලේ හමිඳ කරනව. අනාවාරයේ නැසීරනාට පස්සේ උසස්වීම් ලැබෙනව. සම්මාන පම්බවෙනව. බොහෝම ලොකු සහාවල් වලට කැඳවනවා. ප්‍රධානත්වය දරනව. මහා සංවිධානවල සහාපති වෙනව. අනාවාරයේ නැසීරාලා විය සැප සේ වාසය කරනවා ඒකෙන්. විය අනාවාරයේ නැසීරනවානම් ලෝකේ වට්ටි වික්කන් යනව යාවිවා. සවාරවල ගිහිල්ලා හොඳ හෝටල් වල කකා බිඛි ඉන්නව. දැන් මොකක් ද විය කරන්නේ මේ? අනාවාරයේ නැසීරමෙන් සැප සේ වාසය කරනව. බලන්න අපගේ වූලර්පාත්‍රන් වහන්සේ දැකපු විදින. ඒක තමා දෙවනි ධර්ම සමාඛානය.

බලන්න.... ලෝකේ වැඩි ඔය දෙක තමයි. වැඩින් නෙමෙයි ලෝකයේ තියෙන්නේ ම ඔය පළවෙනි විකයි, දෙවනි විකයි තමා.

බොරු කියන්නේ තැණි ගන්නද?

රීඹගට බොරු කියනව. බොරු කිවිවාම තැණි දෙනව. සැප සේ වාසය කරනව බොරු කියලා. කෙහෙක් කියනව, “දැන් උඩ මේකට නොර සාක්කි දෙන්න සිහෙ. මං උඩුට ලක්ෂ පහක් දෙනව” කියල.

ඉතින් ගිහිල්ල හොර සාක්කි දෙනව. දීල එක පරදුදුවනව. පරදුදුල ඒ ලක්ෂ පහ ගන්නව. විහෙම කරන අය නැදේදී? ඉන්නව. අදත් ඒ මෝකේ විහෙමයි. බලන්න බුදුරජාණන් වහන්සේගේ අවබෝධය.

සැප සේ ඉන්න තම් ඩින විදිහක්....

බොරුවෙන් පීවත් වෙනව. රිටපස්සේ සැප සේ වාසය කරනවා. ඊළගට කේලම් කියනව. මෙතනින් කියන දේ අහගෙන ගිහිල්ලා විතන කියනවා. විතකොට විතනින් සලකනව හොඳු කන්න බොහෝන දීල. සලකලා කියනවා “ආය ඇවිත් කියපං විස්තරේ. ආය දෙන්නම්” කියල. රිට පස්සේ මොකද කරන්නේ? විතනින් අහගෙන ඇවිත් මෙතෙහුට කියනව. මෙතනින් කියක් හර ගන්නව. විහෙම සලකනව.

මේ මෝකේ තව අයට කියනව මෙහෙම, “අරයට ගිහින් පරැප වචනයෙන් බැහුල වරෙන් උමුව දෙන්නම් ගාණක්” කරන්නේ නැදේදී? කරනව. දැන් ඔය පාතාලේ කියන වික විහෙමමනේ තියෙන්නේ.

හිනා වෙවී සතුරින් ඉන්න අය....

ඊළගට නිස් වචන. ඔන්න ගොඩක් මිනිස්සු රැස්කරල කියනව අද මං නිනස්සනව කියල. ඉතින් මිනිස්සු මොකද කරන්නේ? යනව හිනාවේත්න. නිකම් නිනස්සන්හේ නෑ. සල්ලේ විලට. විතකොට විකටි අරන් යන්නේ. ගියාම අරය මොකද කියන්නේ? විහිල කතා කිය කිය නිනස්සනව. සම්පූජ්පලාපයෙන් සැප සේ වාසය කරනව. හොල්මන් කථා කියනව. විහිල කතා කියනව. විතකොට මිනිස්සු සංතෝෂ වැඩිවෙලා සල්ලේ දෙනව. තැනි දෙනව නිනස්සුවා කියල. අන්න මෝකයේ තියෙන දේවල්.

ඊළගට අනුත්ගේ දේවල් දිනා බලුල එවාට ආස කර කර සැප සේ වාසය කරනව. ඊළගට ද්වේෂය නිසා සැප සේ වාසය කරනව. කොහොමද ද්වේෂය නිසා සැප සේ වාසය කරන්නේ? ද්වේෂය මුල් කරගෙන විය ප්‍රාගත්නව. ද්වේෂ සහගතව ඉඳල අනුවෙන්හේ නැති වෙන්න ඉඳල ප්‍රාගත්නව, නින්දා කරනව, කැලුණ පත්තර ගහනව. විහෙම කරල අරය පෙළල සංතෝෂ වෙනව.

දෙයියන්ගේ කිඩමඟන්නනේ....

මිතතා දෘශ්මේයන් සතුව වෙනව. මිතතා දෘශ්මේය නිසා සතුව වෙන අය කොවිචර ඉන්නවද මේ මෝකේ. සැප සේ වාසය කරන අය

“දෙව්‍යන්ට මම කිවිව... කිවිව... කිවිව... දෙයිගෙ ඉතින් දෙයිගන්ගේ කැමෙන්ත කපු” කියල හිතල සතුරින් ඉන්නව. කොවිවර ඉන්නවද වී වගේ අය.

මෙලෙව සැප සේ නිරියට....

ඩුඩු රජාතාන් වහන්සේ වදාලා ව්‍යෝගාල්ලෙව මේ ප්‍රිවිතේ සැප සේ වාසය කරනව. (සේ කායස්ස තේදු පරමිමරණ) නමුත් වී පුද්ගලයා කය බිඳී මරණින් මතු (අපාය දුෂ්ගතින් විතිපාතාන් නිරයා උප්පැජති) අපාය දුර්ගතිය විතිපාත නම් වූ නිරදේ තමා ගිහින් උපදින්නේ.

ලෝකයේ ඉන්නේ ඔය කොටස් දෙක. ලෝකයේ ඉන්නේ අශ්‍රුතවත් පෘත්‍රන පිරිස දී? අශ්‍රුතවත් ආර්ය ග්‍රාවක පිරිස දී? අශ්‍රුතවත් පෘත්‍රනයෙන් ඉන්නේ. ඔය දෙක තමයි ලෝකේ ඉන්නේ.

කොටසක් දුක සේ වාසය කරගෙන දුක් විද විද ඉදාල මැර්ල දුගතියේ යනව. අනිත් අය සැප විදින්න ගිහිල්ලා පංච දුෂ්චරිතයේ දුක අකුසලයේ යෙදී යෙදී ඉදාල මරණින් මත්තේ දුගතියේ යනව. ඔව්වරය ලෝක තියෙන්නේ.

3. වර්තමානයේ දී දුක සේ වාසය කොට, මරණින් මතු සැප විපාක විදීම

ඉතින් බුදුරජාතාන් වහන්සේ වදාලා තව ධර්ම සමාඛ්‍යයක් තියෙනවා. හැබැයි මේ ප්‍රිවිතේ වාසය කරන්ට තියෙන්නේ දුක සේ. පරලොව මරණින් මතු සැප සේ වාසය කරනවා.

වී තමයි කෙනෙක් ඉන්නව සත්ත්ව මරන්නේ නඩ. සතුන් මැර්මෙන් වැලඹි වාසය කරනව. වියන් සතුන් මරන්න හවුල් විනෙශාත් සමහර විට සැප සේ ඉන්ට පුළුවන්. හැබැයි විය වේකට හවුල් වෙන්නේ නඩ. වී නිසා දුක සේ වාසය කරන්න වෙනව. නමුත් පාත්‍රකාතයට හවුල් වෙන්නේ නඩ. අභ්‍යන්තර විය ධර්මය අල්ලන කෙනෙක්.

දකින්නට දුර්ලභ ‘මතුෂනයෝ’....

මින්න සොරකම් තියෙනව ලේසියෙන් සොරකම් කරන්න පුළුවන්. කාත් කවුරුවත් දන්නෙත් නැතිව අත්සනින් විතරක් වියාට ගන්න පුළුවන් ලක්ෂ ගණන් හොරකම් කරල. කාටවත් අනුවෙන්නේ නැති වෙන්න වියාට සොරකම් කරල සැප විදින්න පුළුවන්. නමුත් විය

ල්ක කරන්නේ නඩ. එක නො කර වියා දුක සේ වාසය කරනව. අන්න ඒ පුද්ගලයා දුර්ලභ කෙනෙක්. ගෝසියෙන් කෙනෙකට විහෙම දෙයක් කරන්න බං. දුර්ලභ ගණයේ මනුෂ්‍යයෙක් එක කරන්නේ ගුළත්වත් ආර්ය ගුවකයෙක්.

අනාචාරයේ හැසිරෙන්නේ නඩ. වියා ඒ නිසා දුක් කරදර තියෙනව. හරියට උසස්වීම් දෙන්නේ නඩ. නිවාඩු දෙන්නේ නඩ. ගමන් ධීමන් විශේෂ පහසුකම් මොක්ත් දෙන්නේ නඩ. සූදුසුකම් වලට අනුව උසස් වීම් කිසිවක් දෙන්නේ නඩ. තැනක් ලැබෙන්නේ නඩ. හැම තිස්සේ ම කැපීම් කෙරීම් තමා වියාට තියෙන්නේ. මොකද හේතුව? අනාචාරයේ නො හැසිරීම. නමුත් වියා ඒ දුක් දුක සේ බාරගන්නව. වියාට දුකක් තියෙන්නේ. නමුත් එක විදුගන්නව. නැත්නම් වියාට ගෝසියෙන් පුළුවන් රට සවාර යන්න, කැම බීම, ඉදුම් හිටුම්, හෝටල් ගාස්තු ඕක්කාම දෙනවා, නමුත් වියා එකට යන්නේ නඩ. දුක සේ වාසය කරනව අනාචාරයේ හැසිරෙන්නේ නැතිව.

අරයන් කරනවා, මෙයන් කරනවා, අඟ අජ විතරක්..?

මේක තොරගන්නේ කවුද? ගුත්වත් ආර්ය ගුවකයා. ඇයි? ගුත්වත් ආර්ය ගුවකයාට විතරයි කම්පා නො වී ඉන්ට පුළුවන්. අශ්‍යත්වත් පෘත්‍රනයට බං. කම්පා වෙනව. වික ද්‍රව්‍යක් ඉදියි. දෙකක් ඉදියි. තුන්වෙති ද්‍රව්‍යෙක තව පෘත්‍රනයෙක් ඇවිත් කියනව, “මෝඩ වෙන්න විපා. මේ ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝගන ගනින්. මේ අවස්ථාව අනහරින්ට විපා. ඔය කවුරුත් කරන්නේ. අර අහවලාත් කරන්නේ. මෙයන් කරන්නේ. අරයන් කරන්නේ. උම් මොකද?” කියල අහනව. රීට පස්සේ මොකද වෙන්නේ. අන්න අරයගේ අර හොඳ ගතිය නැතිවෙලා වියා ඒ ගොඩට වැටෙනවා.

මේ අසන්පුරුණ ආණුය නර හයානක විකක්. හොයාගන්ට බං. හොරකමත් විහෙමයි. ඔන්න හොඳට හොරකමක් නො කර ම ඉන්නව මූල්‍ය කාලේ. බයටත් වික්ක. නමුත් අසන්පුරුණයන්ගේ ඇසුර නිසා මොකද වෙන්නේ. “මේවා කවුරුත් කරනව. ඔය ඔව්වර ගණන් ගන්න දෙයක්ද? අසවලත් කරනව. අන්න අසවලත් කරනව. උම් අඟ කියක් හර අරගනින්” කියනව.

“ආ.... විහෙමම් කමක් නඩ” කියල අන්න වියන් වැටෙනව ඒ ගොඩට. රීක කාලයක් යන කොට වියා තමයි එශේ විශාරද වෙන්නේ.

බොරු නො කියන නිසා....

බොරුවත් විහෙමයි. ඔහ්න ඉස්සේල්ලා ම වින්නේ බොරු කියන්න බය අය. පහුවේදී වියත් විහෙම යි.

නමුත් මේ කෙනා විහෙම නොවේ. මෙයා විදෙශ්ගෙන ඉන්නව. සොරකම් කරන්නේ නඩ. සොරකම් නො කිරීම නිසා දුක් විදිනව. සමහර විට මෙයා වැඩි කරන ආයතනයේ පිරිස සොරකම් කරන පිරිසක්. දැන් මෙය නොරකම් කරන්නේ නඩ. අර පිරිස මෙයාට බය යි. ඊට පස්සේ මෙයාට කැපිල්ල දානව. රස්සාවෙන් අස්ස්කරන්න බලනව මෙයාට. මෙයා වෙන වෙන ප්‍රශ්න වලට දානව. මෙයා මාරුකරනවා. ඉන්න තැනින් පහලට දානවා. නමුත් මෙයා අඩි අඩි දුක සේ හර ඒක කරනව. බොරු නො කිම නිසය වියාට සැපක් ලැබෙන්නේ නැත්තේ. නමුත් විය බොරු කිය ලබා ගන්නා සැපට වඩා බොරු නො කිය ලැබෙන දුකට කැමති වෙනව.

කේලමෙනුත් වැළකිලා....

වියාට කේලම් කිවිවොත් නොදුට නොයාගත නැකි ගානක්. හිතගත නැකි, කිවිටු වෙත නැකි. පාටිවලට යත නැකි. තැගි භම්බවෙනවා. ඒ ඔක්කොම පුළුවන් කේලම් කිවිවොත් කිවිටුවෙලා. නමුත් මෙයා කේලුම් කියන්නේ නඩ. මෙයා මෙයාගේ පාඩුවෙ අයිත්වෙලා ඉන්නව. කේලම් නො කියන නිසා මෙයා කොන් වෙනව. නමුත් විය ඒ කොන් වෙලා විදින දුක විදිනව. කේලම් කියල ලබාගන්න දේ ලබාගන්නේ නඩ. දුක සේ වාසය කරනව.

පරැශ වවනයෙන් වලකිනව විය. කවුරුහර ඇවේත් බනිනව මෙයාට. දැන් මෙයාට එක පරැශ වවනයක් කිවිවොත් ඔක්කොම නතර කරන්න පුළුවන්. ඒත් විය මොකන් නො කිය නිහඹව ඉන්නව. දුක සේ වාසය කරනවා.

හිස් වවන ඒපා ම යි....

රේලගට තිස්වවන කිවිව නම් බොහෝ සැප සේ වාසය කරන්ට පුළුවන් අවස්ථාව තියෙනව. උන් කාර්යාලවල විනිල කනා කිය කිය ඉන්නව නම් හර තනක් තියෙනවහේ. හැමතිස්ස ම නිනස්ස තිනස්ස ඉන්නව නම් විය වෙටි තමා පිරිස ඉන්නේ. ඒ මොකවත් නැතිව පාඩුවෙ ඉන්නව කියමුකො බණ පොතක් වත් බලාගෙන විවේක වෙලාවට. අර සම්ප්‍රේලාප කිය කිය ඉන්න අය වියාට උපහාසයට ලක්කරනව,

නින්දුවට ලක්කරනව. මේකෙන් වියාට දුකක් ලැබෙනව. නමුත් විය දුක් විද විද ඉන්නව සම්පත්වලාප ගොඩිට යන්නේ නැතිව. අන්න බලන්න ගුළුවත් ආර්ය ගාවකය.

අනුන්ගේ දෙයට කුමටද ආසා?

ර්පුගට අනුන්ගේ දේවල් වලට වියා ආසා කරන්නේ නං. දුක සේ වාසය කරනව. වියාට තරහ යන අවස්ථාවල් විනව. ඩී අවස්ථාවල දී වියා තරහා නො ගෙහෙ දුක සේ ඉන්නවා.

මට වික ද්‍රව්‍යක් ලියුමක් විවල තිබුන දුර අත පළාතක කෙනෙක් වියාට මහන්තයන් ගහනවලු. මහන්තයාගේ අම්මන් ගහනවලු. මහන්තයාගේ නංගිත් ගහනවලු. වියා රියල තිබුන මට වියා ගෙයක් වැනෙන්න පිටි කොටල ඇති කියල. නමුත් තරහක් නං. තරහකින් තොරව ලිජිය ලියල තිබුන. විනකොට දුක සේ වාසය කරල තියෙනව වියා තරහකින් තොරව.

සිංහලත් මතක නං...

ර්පුගට සම්මා දිරිධියෙන් යුත්තයි. වියා සම්මා දිරිධියෙන් යුත්තව දුක සේ වාසය කරනව. අපි කියමු ඔහුන කෙනෙක් යනව මදි පෙරදි රස්සාවකට. ගියාම වියා තොරැවන් සරණා ගිය වික්කෙනෙක් කියල කට්ටිය දැනගන්නව. දැනගෙන වියාට දීමනා දෙන්නේ නං. නින්දා අපහාස කරනව.

නමුත් තව කෙනෙක් ඉන්නව ලංකාවේ දී තොරැවන් සරණා ගියපූ වික්කෙනෙක්. අන්න වියා සැප විදිම පිතිස සම්මා දිරිධිය අතහරනව. අතහැරල මිවිජා දිරිධිය වැපුදුගන්නව. රික ද්‍රව්‍යකින් ඔහුන මෙකාගේ අදුමන් වෙනස් වෙලා. නොලේමනක් විගේ ඔහුන් ඉන්නව කළපාට ඇදුගෙන, මූණාත් වහගෙන. අනිත් ද්‍රව්‍ය බලන කොට සිංහලත් මතක නං. විහෙම අය ඉන්නවහෙ. විහෙ ඉදුලා මෙහෙ විනකොට ආයෝ විනව සාර්ය ඇදුගෙන. සැපය පිතිස මේ කරන්නේ. විහෙ ගියාම අහනවා “ආ.... උඩ බෙඩුද්ද දී?” “නං.... නං.... මම හ්‍රිස්තියානි” කියනව.

මින දුකක් විදින්න ලැස්තිය

හඳුවයි සමහර ඉන්නව “නං... මම තොරැවන් සරණා ගිය කෙනෙක්” විහෙම කියන අය ඉන්නව දිනෙ දුකක් විදින්න ලැස්ති වෙලා. සැලකිලි සම්මාන මොකුත් හමුබවෙන්නේ නං. දුක සේ ඉන්නව සම්මා

දිරිධිය හේතු කරගෙන. ලංකාවෙත් දැන් දැන් එෂ තත්ව තියෙනව. සමහර තැන් වල උසස්වීම් හමුවෙන්නේ නඩ බෝද්ධ වීම නිසා. ලංකාවෙත් දැන් උදාවෙලා ඒ අවාසනාවන්ත තත්වය. විතකාට සමහර ඉස්කේලවලට ප්‍රමාද දාගෙන්ට බැං බෝද්ධ නිසා. ඉතින් එෂ දෙමුවිපියෙ මිත්‍යදැන්ම් වැළදාගෙන්නව ප්‍රමාදන්ට උගෙන්නල සැප ලබා දෙන්න. මරණින් මත්තේ උගෙනියේ සම්මා දිරිධිය තියෙන කෙනා විහෙම කරන්නේ නඩ. විය දුක සේ වෙන මොකක් හර කරනව. සම්මා දිරිධිය අතහරන්නේ නඩ. විහෙම කරන කෙනා මරණින් මත්තේ සැප විපාක බඛනව. ඒක තමයි මේ ජීවිතයේ දුක සේ වාසය කිරීම. පරලෝච දී සැප විපාක ලැබීම. ඇන් බලන්න වේකත් වික දෙනයි හේද කරන්නේ? බොහෝම සුඩා පිරසයි පරලෝච සැප විපාක බඛන්න.

4. වර්තමානයේ දී සැප සේ වාසය කොට, මරණින් මතු සැප විපාක විදිම

තව කොටසක් ඉන්නව මේ ජීවිතයේ දින්, සැප සේ වාසය කරනව. මරණින් මතු ත් සැප විපාක බඛනව.

විය මේ ජීවිතයේ දී සතුන් මැර්මෙන් වැලකි වාසය කරනව. මේකෙන් විය ලෙඛ සැපක් සතුවක් බඛනව. සතුන් මැර්මෙන් වැලකි වාසය කිරීම නිසා පිරස අතර මෙය ලෙඛ ගෞරවයකට පිළිගැනීමකට ලක්වෙනව. රේඛාට මෙය සොරකම්න් වලකිනව. සොරකම් නො කරන නිසා මෙයන් වික්ක ව්‍යාපාර කරන්න ගණුදෙනු කරන්න පිරස වැඩිවෙනව. ඒ නිසා ම මහා ධෙනවත් කෙනෙක් බවට පත්වෙලා සැප සේ වාසය කරනව.

මනා වර්තයකින් යුතු ජීවිතයක් ගෙවනවා.

රේඛාට මෙය අනාවාරයෙන් වැළකි සිටිනවා. අනාවාරයෙන් වැළකි සිටිම නිසා මෙය ස්වාමියාගේ ගෞරවයට භාජනය වෙනව. දුරුවන්ගේ ගෞරවයට භාජනය වෙනව. ස්වාමිපුරුණෑයක් ඉන්නව අනාවාරයෙන් වැළකිල. ස්වාමි දියණියගේ ගෞරවයට භාජනය වෙනව. දුරුවන්ගේ ගෞරවයට භාජනය වෙනවා. ආයතනයක ඉන්නව ප්‍රධානියක් අනාවාරයෙන් වැළකුණු. අනිත් ආයතන ප්‍රධානීන් කළුපනා කරනව මෙයාට සිහ විකක් කරන්න ප්‍රථමන්කම තියෙද්දී මෙය ඉනාමත් වර්තවත් ජීවිතයක් ගෙවනව. ගෞරවය බඛනව. සැප බඛනව. විය අනාවාරයෙන් වැළකිම නිසා සැප සේ වාසය කරනව. හැඳුසි දුර්ලභය මේ ඇය.

සමාජයේ ගෞරවයට පාතු වෙනවා

ර්ලැගට බොරු නො කීම නිසා සැප සේ වාසය කරනවා. විය බොරු කියන්නේ නෑ. බොහෝ දෙනෙක් කැමතියි වියන් වික්ක ගණුදෙනු කරන්න. එයන් වික්ක කතා බස් කරන්න. වියාගේ උපදෙස් ගන්න. වියාට ආරාධනා කරනව. විය සැපසේ වාසය කරනව බොරු නො කීම නිසා. ඒ වගේ ම කේලාම් නො කීම නිසා සැප සේ වාසය කරනව. ගුණවත්ත්ගේ සමාජයේ විය හරි ප්‍රිය යි. වියාට සලකන්ව නොදුට.

පරැශ විවන කියන්නේ නෑ. ඒ නිසා ම වියාට කිරීම්මත් වෙනව. වියාගේ ගුණය කුවරුත් කරනව. වියාට සලකන්ට පටන් ගන්නව. සැප සේ වාසය කරනව.

හිස් වවන කතා කරන්නේ නෑ. ඒ නිසා වියාට ගෞරවතිය තත්වයකට පත්වෙනව. සැප සේ වාසය කරනව. අනුන්ගේ දේවල් වලට විය ආස කරන්නේ නෑ. ඒ නිසා සැප සේ වාසය කරනව. විය මෙම්බ්‍රිය නොදුට පුරුදු කරනව. ඒ අවෝරි විත්තය නිසා සැප සේ වාසය කරනව. වියාට නොදුට නින්ද යනව. සනිපෙට ඇතැම්බෙරනව. දෙවියන්ට ප්‍රිය යි. මතිසුන්ට ප්‍රිය යි. හඳුනි අනතුරුවලින් විය පුදුම විදිහට වැළැකෙනව. වියාගේ පෙනුමත් පැහැපත්. විය කාටන් ප්‍රියමනාප වෙනව. සැප සේ වාසය කරනව මෙත් සිතින්.

මිසදිවු බවින් අත් මිදි....

සම්මා දුටිධියෙන් යුත්තයි. ඒ නිසා ම විය නොදු පිළිගැනීමකට ඔක්වෙනව. සැපසේ වාසය කරනවා. විය ලෙකෙයේ ගෞරව බිඟුමානයට ඔක්වෙනව. වියාට මතිස්සු උද්‍යුම් කරනව. විය මතිස්සුන්ට උද්‍යුම් කරනව. සැපසේ වාසය කරනව.

ශ්‍රී ලංකා ආර්ය ඉළුවකයා මේ ආකාරයෙන් මේ ජීවිතයේ දී සැප සේ වාසය කරනව. විය මරණීන් මතු පරෘලොව ජීවිතයේත් සැප විපාක ඉගෙනවා.

බූදුරජාණන් වහන්සේට ම පමණයි...

බලන්න අපගේ බූදුරජාණන් වහන්සේගේ විග්‍රහයන්. හර ආශ්‍රිතය මත් දේනා. සම්මා සම්බුද්ධවරයන් වහන්සේලාට මිසක් ලොකේ වෙන කාටවන් මේවා මේ විදිහට කියන්ට බිං.

ඩුලුරපාණාන් වහන්සේ දැන් මේ ධර්ම සමාඛාන හතරට උපමා හතරක් වදාරනවා. මෙන්න ඒ උපමා.

විෂ දාපු තිත්ත ලබු.....

තිත්ත ලබු ගෙඩියක් තියෙනව හලාහල විෂ දාපු. ජීවන් වෙන්ට කැමති, මැරෙන්න අකමැටි සැප කැමති දුක කැමති නැති මතුෂ්‍යයෙක් මෙගෙන්ට විනවා. මෙයාගේ අතට මේක දෙනව. දීලා කියෙනවා,

“ව්‍යුත්‍යා පුරුෂය, මේක හලාහල විෂ දාපු තිත්ත ලබු ගෙඩියක්” කියල මේක පෙන්නල කියෙනව. “මේ බලපන්, හැබැයි නුම්ට කැමති නම් මේක පානය කරන්න පූඩ්‍රින්. හැබැයි මේක පානය කරදී නුම් කිසිසේත් සතුවක් විදින්නේ නඩ. මේ බලාපන් මේකේ පෙනුමේ හැරේ. කැතදි. මේ බලාපන් සුවිද නඩ. ගඳුයි. රස නඩ. හැබැයි නුම් කැමති නම් පානය කරන්න. පානය කළාත් වික්කො නුම් මැරිලා යාවි. විහෙම නැත්නම් මාරාන්තික දුක්වලට පත්වේවි.”

සැමදා දුක්සේ....

අර පූද්දුගලයා මේක අහන්නේ නඩ. මෙය අර විෂ මිශ්‍ර තිත්ත ලබු ගෙඩිය දීය කරල පානය කරනවා. පානය කරල වික්කො විය මැරෙනව. නැත්නම් මාරාන්තික දුකකට පත් වෙනව.

අන්න ඒ වගේ කියෙනව අර පළවෙනි දීම්ම සමාඛානයේ යෙදෙන කෙනා. මොකක් ද ඒ? මේ ජීවිතෙත් දුක සේ වාසය කරන, පරමෝච ජීවිතෙත් දුක් විපාක ලැබෙන වික. වියා පානය කරදී සතුවක් නඩ. සැපක් නඩ. අර තිත්ත ලබුගෙඩියට හලාහල විෂ යොදුල තියෙන්නේ. ඒක පානය කරන්න කිවිවට රසවත් නඩත. මිහිරක් නඩ. හලාහල විෂ කියන්න දරණු විෂක් දාපු දේ.

මාරාන්තික විෂ සහිත සුම්තිර පානය...

ර්පාගුට දෙවැනි වික තමයි මෙලෙට බොහෝම සැප සේ වාසය කරනව. මරණීන් මත්තේ දුක් විපාක විදිනව. ඩුලුරපාණාන් වහන්සේ වදාපා ඒක මේ වගේ දෙයක් කියලා.

හයානක විෂ යොදු ප්‍රතිත බීමක් තියෙනව. බොහෝම රසවත්. ඇතට සුවිද හමනව. බොහෝම පෙනුමයි. බලන්නත් ලක්සනයි. හැබැයි මේ බීමට හලාහල විෂ දාලයි තියෙන්නේ.

මෙතෙන්ට විනවා මනුෂනයෙක්. මැරෙන්ට අකමැති, ඒවත් වෙන්න කැමති, සැපය කැමති දකට අකමැති මෙයාට මේ බීම හාජනය දෙනව. දීලා තියනවා, “ව්‍යුත්‍යා පුරුෂය, මේ බලාපන් මේ ප්‍රතිත බීමක්. නූඩ්‍ර මේක පානය කරදේදී ඉතාම මිනිර රසයක් දැනේවේ. සිත් ඇදගන්නා සුවදක් දැනේවේ. හැබැයි මේක විෂ මිශ්‍ර කරලයි තියෙන්නේ. නූඩ්‍ර මේක පානය කරදේදී රස බව හැඳේව. සුවද හමන බවත් හැඳේව. මේක තොදු පෙනුම තියෙන බවත් හැඳේව. නමත් නූඩ්‍ර මේක පාවිච්චි කළාත් මරණායට පත්වේවි. විහෙම හැන්නම් මාරුන්තික දුක් වේදානා විදුව විදාවා සිටිවි. නූඩ්‍ර කැමති නම් පානය කරන්න.” තියනව.

රසයට, පෙනුමට රුවටේ හලාහල විෂ බොති...

විතකොට ඒළද්දගලයා ඒළ අවවාදය සුලකන්නේ නෑ. වියා වසර වෙනව අරකෙ සුවදට, මිනිර රසයට, පෙනුමට. වියා පානය කරනව. අන්න වියා පානය කරල වික්කො මැරෙනව. නැත්නම් මාරුන්තික විපතකට පත්වෙනව. අන්න ඒ වගේ තමයි කියනව මෙලෙට ඒවිතය සැප සේ වාසය කරනව. පරලෝව නිරයේ.

විහෙම බැඳුන්නම් මේ වගේ දුගයක මං නිතන්නේ ආයෙමත් මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ ඉපදෙනව කියන වික නම් ආශ්වර්ය අද්ඛුත කාරණායක්. ඇයි? මේ දුගයේ තියෙන්නේ තිත්ත ලබායි පැනී බීම සි විතරයි. අනිත් වේවා ගැන කතාවක් නෑ.

පෙනුම අයහපත් - ප්‍රතිථල යහපත්...

රේඛාව තුන්වෙනි වික මෙලෙට ඒවිතය දුක සේ වාසය කරනව. හැබැයි පරලෝව සැප විපාක ලබනව. බුදුරජාණන් වහන්සේ ව්‍යුතා ඒක මෙන්න මේ වගේ.

“පින්වත් මහණෙනි, මේ ගව මුතු වල අරල් දාලා නොයෙක් බෙත් වර්ග දාලා හදපු සුතිමුත්ත තේස්ස්ටේයක් තියෙනව. අරල් බුලු ගෙල්ලේ දාපු තිත්ත පාති දාපු බෙගෙන් සිංහයෙක්. මෙතහට විනව පාණ්ඩු රෝගියෙක්. ඒ පාණ්ඩු රෝගිය ආවට පස්සේ මේ බෙත් පෙන්නල කියනව ‘ව්‍යුත්‍යා පුරුෂය, මේ බෙත බලාපන් මේක බොහෝම වටින ඕංශයෙක්. හැබැයි බලාපන් මේ බෙතේ හැරී. පෙනුම නෑ. ගැඹ විනව ඇතට. කිසිම රසයක් නෑ. නූඩ්‍ර කැමති නම් මේක බොහෝට පුළුවනි. හැබැයි මේක බොහෝ කොට නූඩ්‍ර ආස හිගෙන්නේ නෑ. සිත් ගන්නේ නෑ. මේක පෙනුම ගැනවත්, රසය ගැනවත්, සුවද ගැනවත් නූඩ්‍ර

සිතු පහදින්හේ නඩ. හැබදෙයි නුම් මේක පානය කලාත් ඔය මෙය සුවවෙනව්.

අමාරුවෙන් අමාරුවෙන් හර බිවිවාත් හොඳ වෙනවා

වියා මොකද කරන්නේ? බෙත අයින් කරන්නේ නඩ. දුරට කරන්නේ නඩ. “අන් විපා” කියල අත්හරන්හේ නඩ. “අමාරුවෙන් හර මම මේක බිවිවාත් මං සහිප වෙනව්” කියල වියා අමාරුවෙන් අමාරුවෙන් හර අර බෙත පානය කරනවා.

බෙත පානය කළා ම කාලයක් යනකොට වියා සම්පූර්ණයෙන් ම සුව්‍යත්ව වෙනව්. ඒ වගේ කියනව මෙලෙටාව ජීවිතේ දුක සේ වාසය කරන පරෝලාව ජීවිතයේ සැප විපාක ලබන කෙනා. දැන් මේ අවබෝධය තියෙනව් නම් මනුෂයයින්ට....

සල්ලි තිබිබට අවබෝධය කොහොම දෙන්නද?

සමහරු ඉන්නව වියාල කියනව, “අර බලන්න අනිත් ආගම් වල අයට හොඳටි සල්ලි තියෙනව. අපි මේ සිල් රැකගෙන ඉන්න ගිහිල්ල දුක සේ ඉන්නව” කියල. වියාට මේ ගැන අවබෝධයක් නඩ. වියා දන්නේ නඩ සල්ලි තිබුනට වියාල පානය කරන්නේ හලාහල විෂ මිශ්‍ර පැණි බීම කියල දන්නේ නඩ. ඒක ඉවරුවෙන අවස්ථාව හොයන්න බැංහෙන.

රේලුගට බුදුරජාණන් වහන්සේ විස්තර කරනව මේ ජීවිතෙන් සැප සේ වාසය කරන, පරෝලව ජීවිතයෙත් සැප විපාක ලබන හතරවෙනි ධර්ම සමාඛ්‍යයට උපමාව.

පෙනුමන් හොඳයි - ප්‍රවීත්ලන් හොඳයි

මේ පැණි, ගිතෙල්, වෙබිරු ආදිය විකට ගොදවලා ඉතා ප්‍රතිත වූ ආකාරයේ එෂ්ඨ පානයක් හදුල තියෙනව. මෙතෙන්ට විනව ලේ බඩු යන්ට හැඳිවිව රෝගියෙක්. විතකොට මෙයාට කියනවා, “විම්බා පුරුෂය, මේ ගිතෙල්, මේ පැණි, වෙබිරු ආදිය දමල බොහොම ප්‍රතිත විදිහට හඳුපු දෙයක් මේ. අභටටත් සුවිද විනව. මිහිර රසයෙන් යුත්තයි. මේක කොට්ටිර ලක්සන දී? පානය කරද්දි නුම් හරියට සතුවූ වේවි. ඒ වගේ ම මෙය පානය කලා ම නුම් සහිප වේවි.”

විතකොට විය සතිප වේවි. විතගෙකට විය මොකද කරන්නේ? මේක අහල පානය කරනවා. පානය කරදී විය රසයෙනුත් සතුව වෙනව. පැහැයෙනුත් සතුව වෙනව. සුවදිනුත් සතුව වෙනව. ඒ වගේ තමයි මෙයා මෙලොට ජ්විතේ සතුටින් වාසය කරල පරලොට ජ්විතයේ සැප විපාක ලබනව.

මෙන්න මෙලොටත් පරලොටත් ඉහළ ම සමාඛ්‍යනය....

ඩුදුරජාණුන් වහන්සේ දේශනා කළා, “පින්චර් මහත්ත්වී, මෙලොට ජ්විතයේත් සැප සේ වාසය කරමින් ඉන්නේ. පරලොට ජ්විතයේත් සැප විපාක ලබයි ද, මෙන්න මේ ධර්ම සමාඛ්‍ය හතරන් අඟ ම දේ” කියල.

මේක දූන්නව නම් විය හරියට වලාකුල් පහවෙවිව සරත් කාලෝ, පායන කාලෝ, අහසේ සුද්ධයා නැතිලා අදුරු ලොට ව්‍යුත් කරල බඩුන්නේ යම් සේ ද, අන්න ඒ වගේ කියනව ඒ හතරවෙති ධර්ම සමාඛ්‍යනය.

ව්‍යෙනා මේ ලෝකයේ සියලු ආනන්දමික බ්‍රාහ්මණයින්ගේ සියලු මතවාද මැධ්‍යමෙන බඩුන කෙනෙක් වෙනව. දිප්තිමත් කෙනෙක් වෙනව. ප්‍රහාණ්චර කෙනෙක් වෙනව. මේ හතරවෙති ධර්ම සමාඛ්‍යනය.

කොයිනරම් කියල දූන්නද උපමාට බලන්න. කොයිනරම් ලස්සනදා විතකොට මේක අවබෝධ කරන්න පුළුවන් වෙන්න නුවතු තියෙන කෙනාට, තොටුට ක්‍රේපහාට තියෙන කෙනාට.

හොඳුදෙ දාපු හැන්ද ද? රස බලන දිවක් ද?

ධර්මය ඉගෙන ගන්න සිහෙ ඇර විංඡනේ හැන්ද දැමීම වගේ තෙවෙයි. මුල ඉදෑල කටපාඩම් කරගෙන, නොරි ගහල හරිගස්සගෙන, වේවා ඔක්කොම වවහෙන් වවහෙ ලියාගෙන සහ්යි සමාස වෙන්කරල, ඔක්කම දැන් හදුල තියෙනව. හැබැයි යොනිසේ මහසිකාරය නෑ.

ඉරිසියාට ආවද ඉරිසියාට යටෙනව. තරහ ආවද තරහට යට වෙනව. වෙටරය ආවද වෙටරයට යටෙනව. තෙශ්ධය ආවද තෙශ්ධයට යටෙනව. ප්‍රශ්න ආවම ප්‍රශ්න වලට යටෙනව මිසක් විය ප්‍රශ්න යට කරන්න නෑ. වියාට තොයාගන්න බිජ මේක. විතකොට විය තොඳුදෙ දාපු හැන්ද වගේ.

අපිට වුවමනා කරන්නේ වේක නෙවෙයි. ඒ දැන්න කාරණා විය අර්ථ වශයෙන් අවබෝධ කරගත්ත නම්, අන්න වියා තමයි කියනව වැංජන රසය දැන්න දිවක් වගේ කෙනා. වියාට විතකොට ඒ පොඩි දේ පවා පිවිතේ අවබෝධ කරන්න හේතු වෙනවා.

ඉස්සර මාස් පතා වැඩසටහන් තිබූන ද?

ඩුඩුරජාණාන් වහන්දේ කොහොවත් මාස් පතා වැඩසටහන් කළා කියල අහල තියෙනව දී? නඡ. රහන් වහන්සේලා කොහොවත් මාස් පතා වැඩසටහනක් කළා දී? නඡ. වාරිකාවේ වඩිදු ඒ ගමන් වේක පළාතක මිනිස්සුන්ට ධර්මයක් කියලා දෙනව අහම්බෙන්. ඒ මිනිස්සු ධර්මය ගත්ත පුගුණ කළා. විවිතරයි.

අන්න බලන්න විතකොට යෝනිසේ මනසිකාරයෙන් හේද මේක කරන්න තියෙන්නේ. ඒ නිසා මාස් පතා නෙවෙයි දිනපතා වැඩසටහන් කරල ධර්මය කිවිවත් අයෝනිසේ මනසිකාරයෙන් නම් ඉන්නේ අවබෝධ කරන්න බැං.

හර දේ අදුන ගන්න ඔබ දක්ෂ වෙන්න ඕහො...

ඉතින් මේ නිසා අපි මේක හොඳට තේරැම් ගන්න ඕහො. අපිට බාධා පිනිස පැවතිලා තියෙහේන අදේ මේ වික වික මතිමතාත්තර. දැන් ඔය සමහර කියනවා “අපි මේ පින්කරනවා.... පින්කරනවා.... අපිට ම දි මේ කරදාර ගොඩි. අන්න බලන්න අසවල් අසවල් ඔය සැප සේ වාසය කරනව” කියල. නමුත් ඒ ඔක්කොම නැති වෙලා යනව. වියා මේ දම්ම සමාදාන සූත්‍රය හරියට අහල තිබූන නම් ඒ ප්‍රශ්න ඔක්කොම විසදෙනව.

විතකොට අපිට පේනව කළුනානා මිතුයත්ගේ අසුරන්, සද්ධරීම ලුවනුය කරන්න ඕහො. නැත්ත් නම් දැනගන්න බැංනෙ. යෝනිසේ මනසිකාරයේ යෙදෙන්න ඕහො. නැත්ත් නම් මේක හායන්න බැං. රිට පස්සේ තමන් ම තමන්ගේ සිල්වලන් බැං බැං තමන් ම තමන්ගේ ගුණවලටත් ගරහ ගරහා තමන් දැන්නේ නඡ.

අපට ම මේවා වෙන්නෙ....

“අනේ” අපි මේ හොඳට ඉන්නව. අපිට ම දි මේ වැරදුදු. මටත් තිනෙනව මේවා අනැරාලා බාහ්න” විහෙම කියන ඔය ඕහො තරම් ඉන්නව. විතකොට අපිට පේනව මොකද හේතුව කියල. වියාට

බුදුරජාණන් වහන්සේගේ ගැන අවබෝධයෙන් ම ඇති වුන පැහැදිලික් නඟ.

පින්වතුනි, මේ අවබෝධයෙන් ම පැහැදිලි ඇතිවෙනවා කියන කාරණය නූවනා තියෙන කෙහෙක් ම සි කරන්නේ. මේ ධර්මය කියන වික බුද්ධිමත් මිනිසුන්ගේ බුද්ධිය උරග බලන විස්මිත ගලක් වගේ. හරියට ම අල්ල ගත්තොත් හරි. නූවනාක්කාරය ම සි මේක තේරේම් ගන්නේ.

නූවනා තියෙන කෙනා කවුද? කොහොද ඉන්නේ කියන වික ධර්මය ම තේරේම් අරගෙන වටහා ගන්න ඕනෑම මිනෝ මිසක් වෙන කෙහෙක්ට බිං. බුදුරජාණන් වැඩකිවිය නම් සොයාටි. බුදුරජාණන් වහන්සේ නමකට විතරසි එක විෂය වෙන්නේ. ඉතින් ඒ නිසා ධර්මය ම සි සේවනය කරමින් පුරුදු කරන්න තියෙන්නේ.

පැහැදිලි ලෙස පිරිසිදු ලෙස දෙසු සේක සිර සඳහම්

ඉතින් ඒ නිසා ඔබ බොහෝම සන්නේස වෙන්න වසර 2550 කට කළුන් විභාෂ බුදුරජාණන් වහන්සේගේ ධර්මය... මේවා තේරේන්නේ නැදේදී? මේ තේරේන්නේ. දැන් බලන්න මේක නො තේරේන දෙයක් බවට පත්කරල. ඕච මොනවදු? පරමාර්ථ සත්‍යය කිය කිය පටලෝනව. දැන් බලන්න මේකේ විගෙම නැනෙන. මේක කොට්ටුවර සත්‍යයක් දී කොට්ටුවර පැහැදිලි ද?

ඉතින් ඒ නිසා ඔබ අවබෝධ කරගත්ත ගොතම බුදුරජාණන් වහන්සේගේ ග්‍රාවකයෙක් බවට පත්වෙලා, ආර්යයන් වහන්සේලා ව හඳුනත, සත්පුරුෂයන් වහන්සේලා හඳුනත, ආර්ය වහන්සේලාගේ සත්පුරුෂයන් වහන්සේලාගේ ධර්මයට දැක්ෂ, ආර්ය ධර්මයේ සත්පුරුෂ ධර්මයේ හික්මල, සේවනය කළ යුතු දේ හඳුනාගෙන, සේවනය නො කළ යුතු දේ හඳුනාගෙන, හරනය කළ යුතු දේ හඳුනාගෙන, හරනය නො කළ යුතු දේ හඳුනාගෙන. සේවනය කළ යුතු දේ සේවනය කරමින, සේවනය නො කළ යුතු දේ සේවනය නො කර අත්හරිමත්, හරනය කළ යුතු දේ හරනය කරමිත්, හරනය නො කළ යුතු දේ අත්හරිමත්, ගොතම බුදුරජාණන් වහන්සේගේ ගාසනය තුළ බවාග්නේනා වූ උඛනතර පිවිතාවබෝධය බවාගෙන මේ ගොතම බුද සසුනේ දී ම උතුම් ව්‍යුතර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීමේ පරම දුර්ඝ හාගේ උඛනවේවා!

සාදු! සාදු!! සාදු!!!



ආරය ගුවකයින හඳුනාගතිමු

-සේවීපාදිසේස් ඩීනුයෝ-

අද්ධ්‍යාච්චන පින්තුතැනි,

වෙසක් පුන් සඳ පාය නැගෙන වෙසක් පුන් පොහොළ දිනය අප කියලු දෙනාට ම ඉතාමත් ම වටිනා ම ද්වසක්. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ආරම්භ වුන අපගේ අලුත් අවුරුද්ද තමයි බුද්ධ වර්ෂය. ඉතින් වෙසක් පුන් පොහොළ දිනය රැයේ පසුවුනා. මේ වෙසක් පුන් පොහොළ දිනයේ තමයි සැලුහැවතුන්ගේ අලුත් අවුරුද්ද ආරම්භ වන්නේ. ඉතින් මම මේ පින්වතුන්ට ඉතාම වටිනා ධර්මයක් අපගේ ගාස්තාන් වහන්සේගේ දර්මයක් පහදා දෙන්න ගි බලාපොරාත්තු වන්නේ.

බුද සභුත බැබලෝවා !

පින්වතුති, වෙසක් කාලේ විනවා හැමතැන ම අපිට දකින්න ලැබෙන්නේ බුද සභුත බැබලෝවා ! කියල දැන්වීම් ගහල තියෙනවා. නමුත් බුද සභුත බබලවන කෙහෙක් නෑ. නැම අවුරුද්දේ ම කිරීතක් වශයෙන් අප එවා කරගෙන යනවා. වෙසක් විනකොට ඔන්න මතක් වෙනවා, හොල්මන් කරා ටික. ඔලුබක්කො ටික මතක්වෙනවා. වෙස් මූණු ටික මතක් වෙනවා. මේ වගේ බොලද දේවල් පස්සේ ද්‍රවනවා මිසක් නුවන පාවිචි කරලා අවබෝධයක් කටයුතු කරන්නේ සුළ පිරිසයි. ඊළගට හරිගස්සගන්නවා දැන්සැල්. කැමට අමතරව කිසිදෙයක් නුවනාට ගන්නේ නෑ. ඔබට විතරයි කළුපනා කරලා තියෙන්නේ.

සතර අපායෙන් නිදහස් නො වුන පීටිත...

නමුත් පින්වතුති, කෙලෙස් සහිතව මරණයට පත්වෙන සියලු දෙනා ම මරණයට පත්වත්හේ උළුත් ලෝකයෙන් මිදිලා නොවේයි, තිරිසන් ලෝකයෙන් මිදිලා නොවේයි. තිරයෙන් මිදිලා නොවේයි. ඒ අනතුර ඇතිවයි. මෙහ්න මේ කරාව සැරුපුත් මහරහතන් වහන්සේට ප්‍රකාශ කළාට පස්සේ අනු ආගමික පිරිසක් සාර්ථක්ත හාමුදුරුවේ බුදු රජාත්‍යන් වහන්සේ පැහැව මේ පනිච්චිය අරන් තින්හි කිවිවා, හාග්‍රැවන් බුදුරජාත්‍යන් වහන්ස, මේ අන්‍යාගමික පිරිස මෙහ්න මෙවඟී කතාවක් කියාගෙන යනවා.

හැබැයි පින්වතුති, ඒකෙන් විකක් උළුනවා, විකල හිටපු අන්‍යාගමික පිරිස දැන් ඉන්න උද්ධියට වඩා ටිකක් ගැඹුරුන් පීටිතය ගෙන තිත්ලා තියෙන බව. බුදුරජාත්‍යන් වහන්සේ මේ කාරණයේ දී සාර්ථක්ත හාමුදුරුවන්ට ප්‍රකාශ කළා, පින්වත් සාර්ථක්ත, ඔය බාල වූ අවසක්ත වූ අන්‍යාගමික පිරිස කවුද? ඒ පිරිස කොහොම ද දැන්හේ මේ කෙලෙස් සහිත අය කියලා. ඒ පිරිස කොහොම ද දැන්හේ මේ කෙලෙස් රැනින අය කියලා. ඒ පිරිස කියන්හේ විහෙම සොයන ම්‍යුම්ලක් නැහැ. අහ්න විතනදී පින්වතුති, බුදුරජාත්‍යන් වහන්සේ පෙන්වා දුන්නා කෙලෙස් තියෙද්දී මරණයට පත්වුනත්, සතර අපායෙන් මිදිවිව අය ගෙන.

සම්පූර්ණයෙන් ම නිදහස් රහතන් වහන්සේලා පමණය

දැන් අපි දැන්නවා, රහතන් වහන්සේලා උන්වතන්සේලා පිරිනවන් පානවා. උන්වහන්සේ ලෝකයේ කොහොවන් උපතක් කරා යන්නේ නෑ. ජේතුව නැති වෙවිව නිසා. පරීච්ච සමුප්පාදය අනාවයට ගිය නිසා. හට පැවිචා ජාති හවය නිසා උපදිනවා කියල කියන දේ සිද්ධ වෙන්නේ නෑ. මේ නිසා රහතන් වහන්සේලා සම්පූර්ණයෙන් නිදහස්.

වික් වරක් පමණක් උපදින අනාගාමී උතුමන්...

අනාගාමී උතුමන් වහන්සේලාට යම් ප්‍රමාණයට කෙලෙස් තියෙනවා. උන්වතන්සේලා ප්‍රහාතාය කරන්නේ සිරම්හාගිය සංයෝගන පහ විතරයි. උද්ධිම්හාගිය සංයෝගන තියෙනවා. ඉතින් බුදුරජාත්‍යන් වහන්සේ මෙම දේශනාවේ දී පෙන්වා දෙනවා, අනාගාමී උතුමන් පස් දෙනෙක් ගෙන. බුදුරජාත්‍යන් වහන්සේගේ ග්‍රාවකයෝ. ඒ තමයි,

1. අන්තරා පරිච්චිබඩී

2. උපහවිච පරිනිඩ්බායි
3. අසංඛ්‍යාර පරිනිඩ්බායි
4. සසංඛ්‍යාර පරිනිඩ්බායි
5. උදේධිංසේකෝ අක්තිවිධාමී

බූදුරජාණන් වහන්සේ පෙන්වා දේන්නේ ඒ උතුමන් අකනිටා බඳු ලෙලාව දක්වා ම ගොස් විහිදි පිරිනිවන් පාන බවයි. ඒ කෙලෙස් සහිත අය උපදින අයුරු බූදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. සාර්පුත්ත මේ පස්දෙනාම සතර අපායෙන් මිශ්චිව පස් දෙනෙක්. කෙලෙස් සහිතව සිටියා වුනත්.

මෙලෙවක් වරක් පමණක් පැමිණෙන සකදාගාමී උතුමන්

රීඹගට බූදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා, ඒ වගේ ම සාර්පුත්ත තථාගත ඉළුවකයේ ඉන්නවා, (සිලේ පරුපුරකාරී) සීලය, (සමාධිං මත්තසේකාරී) පමණාට අනුව සමාධිය වඩින, (පඳුක්කාය මත්තසේකාරී) ප්‍රඥාව ඒ අවබෝධයට අනුව ම වැඩි තියෙන. ඒ තමයි සංයෝජන ධර්ම තුනක් ප්‍රහාණය කොට, රාග - ද්වේෂ - මෝහ තුනී කරගත් සකදාගාමී උතුමන් පිරිස. සකදාගාමී ඉළුවකයේ තුළ තව කෙලෙස් තියෙනවා. නමත් ඒ සකදාගාමී ඉළුවක පිරිසන් (සතිං දේව ඉමං ලේක්ං ආගන්ත්වා) වික වරක් පමණක් මේ කාම ලේකයට පැමිණිලා දුක අවසන් කරනවා. ඉතින් ඒ සකදාගාමී පිරිසන් සිටින්නේ තිරයෙන් මිදිලා. තිරිසන් ලේකයෙන් මිදිලා. ප්‍රේත ලේකයෙන් මිදිලා.

සතර අපායෙන් සඳහට ම මිශ්චි සේත්තාපන්න ඉළුවකයින්

රීඹගට බූදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා, සේත්තාපන්න ඉළුවකයින් තුන් නමක් ගැන. වික ඉළුවකයෙක් ඉන්නවා, සේත්තාපන්න වෙවිච, අපි දහන්නවා සේත්තාපන්න වෙනවා කියන්නේ ආර්ය අෂ්ට්‍රාංගික මාර්ගයට පැමිණෙනවා කියන විකයි. සේත් කියන්නේ ආර්ය අෂ්ට්‍රාංගික මාර්ගය. ආපන්න කියන්නේ පැමිණෙනවා. මේ ධර්මය පිළිබඳව යෝනිසේ මහසිකාරය නැති උදවිය කතන්දරයක් කියාගෙන යනවා කතුට ධර්මය වැටෙන නිසා සේත්තාපන්න වෙනවා කියලා. දෙයක් විවැනි බූදුරජාණන් වහන්සේ කාටවත් කොහොදීවත් දේශනා කරලා නැහැර.

හඳුනාගනීම් සේවාපන්න ග්‍රාවකයා...

සේවාපන්න කියන්නේ ආර්ය අෂ්ට්‍රාංගික මාර්ගයට පැමිණෙනවා. ආර්ය අෂ්ට්‍රාංගික මාර්ගයට පැමිණෙන්නේ සම්මා දිවිධියට පැමිණීම තුළින් අන්න ඒ සම්මා දිවිධිය තුළින් ආර්ය අෂ්ට්‍රාංගික මාර්ගයට පැමිණීම නිසා සංයෝජන තුනක් ප්‍රහාණය කරලා තියෙනවා. සක්කාය දිවිධි, විවිතිවා, සීලඩ්බ්‍රහ පරාමාස. ඉතින් මේ සේවාපන්න ග්‍රාවකයා ඒ තම තමාගේ ජ්‍යෙෂ්ඨ තුළ වැඩෙන සමාධිය ප්‍රයුෂාවේ ප්‍රමාණයට උන්වහන්සේලා සීලය සම්පූර්ණ කරන පිරිසයි.

සම්මා දිවිධියේ ප්‍රයුෂාවේ ප්‍රමාණයට වෙනස්කම් අනුව ඒ ග්‍රාවකයා ආත්මනාව හතක් පරම කොට ගෙන ඒ කියන්නේ ආත්මනාව හතක් ඇතුළත දෙව්ලොවත් මිනිස් ලොවත් සරේසරා දුක් අවසන් කරනවා. අන්න ඒ ග්‍රාවකයා සතර අපායෙන් මිදිවිච කෙනෙක්.

සියල්ලෝ ම සතර අපාය ලේක්මවා ගියා...

පින්වතුනි අපි දන්නවා, රහතන් වහන්සේ තමයි සම්පූර්ණයෙන් ම නිකෙලෙක්. සේවාපන්න කෙනාටත් ඉතිරි සංයෝජන තියෙනවා. සංයෝජන හතක් තියෙනවා. සකඩාගාමී කෙනාටත් සංයෝජන හතක් තියෙනවා. ඒකෙන් දෙකක් විතරක් තුනී වෙලා. අනාගාමී කෙනාට සංයෝජන පහක් තියෙනවා. රහතන් වහන්සේට තමයි සංයෝජන නැත්තේ. විතකොට සංයෝජන තිබුනට විඛිද ආකාරයට කෙලෙස් සහිතයි කියා සම්මතයට පැමිණුනාට මේ ග්‍රාවක පිරිස සතර අපායෙන් නිඛුක් වෙවිච පිරිසක්.

ර්පාගට පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මෙතන පැහැදිලිව පෙන්වා දෙන්නේ (ස්ව්‍යංඝ්‍යාගාරයනා) ඒ කියලු දෙනා ම සුගතියේ උපදිනවා. ව්‍යෙනම් පින්වතුනි, බුදුරජන් වහන්සේ මේ දේශනාව තුළින් අපට ඉතා ම පැහැදිලි දෙයක් කියනවා. ඒ තමයි සංසාරගත සත්වයා සතර අපායේ වැවෙන ස්වභාවයෙන් යුක්තයි. නිරෝග යන ස්වභාවයෙන් යුක්තයි. නිර්සන් ලේකයට යන ස්වභාවයෙන් යුක්තයි. ප්‍රේත ලේක වල උපදින ස්වභාවයෙන් යුක්තයි.

ව්‍යෙනම් ඒ ස්වභාවයෙන් යුක්ත නැත්තම් සත්වයේ, බුදුරජාණන් වහන්සේ මෙතනදී විශ්වරාවී කරනවා මහමෙනි, මේ මේ පිරිසත් ඉහත පෙන්වා දුන් ග්‍රාවක පිරිසට අමතරව සතර අපායෙන් මිදිලා කියා. බුදුරජාණන් වහන්සේ සතර අපායෙන් මිදානා කියා,

මේ සූත්‍රයේ දී පැහැදිලිව පෙන්වා දුන්නේ සේවාන්, සක්‍රාගාමී සහ අනාගාමී පිරිස. රහතන් වහන්සේ ගැන කතාකරන්නේ නඩ. මේකේ තියන්නේ කෙමෙස් තියෙන උතුමන් ගැන. රහතන් වහන්සේ ජ්‍යෙෂ්ඨ හවයන්ගෙන මිදුන උත්තමයන් වහන්සේ නමක්.

සක්විති රජ ව්‍යුහත්...

ඉතින් පිහ්වතුති, බුද්ධපාණාන් වහන්සේගේගේ ධර්මය, උන්වහන්සේ පැහැදිලිව ම උපමාවකින් පෙන්වා දීලා තියෙනවා මෙන්න මේ විදිහට.

මහණුති, සක්විති රජ්පුරුදෙවා, අපි දුන්නවා සක්විති රජ වෙන්න බෑ තිකෙලෙස් කෙනෙකුට. සක්විති රජ්පුරුවෙටත් තියෙනවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ. ඒත් පෘථිග්රහ කෙනෙක්. බුද්ධපාණාන් වහන්සේ වදාලා වකුවර්ති රාජ්‍යය කරලා, ඒකේ විපාක හැරියට දිව්‍ය ලෝක ඉපදිලා නමුත් වියා පෘථිග්රහ කෙනෙක් වශයෙන් නම්, සිරින්නේ දිව්‍ය ලෝකයෙන් ව්‍යතවෙලා තිරයේ යන්න පුළුවන්. තිරසන් යෝගීයේ යන්න පුළුවන්. ප්‍රේත ලෝකයෙන් යන්න පුළුවන්. සතර අපායේ යන්න පුළුවන් කියලා විස්තර කරනවා.

ඒත් සේවාපන්න ග්‍රාවකයා නම් සතර අපායේ යන්නේ නඩ

අන්න ඒ දේශනාවේ දී බුද්ධපාණාන් වහන්සේ පැහැදිලි කළ මහණුති ඒ ව්‍යුහට මේ විදා වේල අමාරුදෙවන් හොයාගෙන අනුහට කරමිත් සිරින තාරාගත ග්‍රාවකයා පෘථිග්රහ භාවයෙන් මිදුවිව ආර්ය ග්‍රාවකයා වියාගේ මරණයෙන් මත්තේ සුගතියේ උපදිනවා නමුත් ඒ සුගතියෙන් ව්‍යතවෙලා තිරයේ යන්නේ නඩ. තිරසන් ලෝකයේ යන්නේ නඩ. ප්‍රේත ලෝකයේ යන්නේ නඩ. අපායේ යන්නේ නඩ.

මේ කරුණු විශින් පිහ්වතුති අපාර පැහැදිලිව ජේනවා සාමාන්‍ය සත්වයා එහෙම නම් තිරයේ යනසුලායි. ප්‍රේත ලෝකයේ උපදින සුළුයි. අපායේ උපදින සුළුයි. මේ අවබෝධය කාගෙද? බුද්ධපාණාන් වහන්සේගේ අවබෝධය මතක තියාගන්න. වෙන කෙනෙක් කිවා නම් කියන්න තිබුණා. “හා හා... ඔය අපි බිජකරහ්න කියන කතාවක්” කියලා. නමුත් බුද්ධපාණාන් වහන්සේට ඒ පාතියේ ආකාවන් නඩ. බුද්ධපාණාන් වහන්සේ අරහත්. තිකෙලෙස් හඳුම්බලක් තිබුණු උත්තමයෙක්. සම්මා සම්බුද්‍ය කෙනෙක්. උන්වහන්සේ පිරිස් පිරිවරාගෙන සතුවූ ව්‍යන කෙනෙක් හොවයි. ලාභ සත්කාර කිරීති ප්‍රජාසා විශින් උද්දාමයට පත්වුන

කෙනෙක් නොවේයි. පාන සත්කාර කීර්ති ප්‍රගංසා වලින් මත්වුන කෙනෙක් නොවේයි. උන්වහන්සේ වී සියල්ල අතහැරපු කෙනෙක්. නොලැමි කොළයක වතුර බිජ්ද රඳාපවතින්හේ නෑ වගේ. උන්වහන්සේගේ සිතේ ඔය කිසිවක් යෙදෙන්හේ නෑ. මහුණා වර්ගය කෙරෙහි පතල මහා කරුණාවෙන් ම ගි, මේ ඇත්ත තෙපූදරව් කළේ.

පෘතිග්‍රීතන පිටිතය අනතුරු සහිත ම සි...

ඉතින් බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා මේ පෘතිග්‍රීතන පිටිතය අනතුරුදායකයි කියලා. ඇන් අපට ඒක පැහැදිලිව ම කළුපනා කරලා තෝරැමි ගන්න පුළුවන් විකක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ බොඳ්ධයෝ යැයි කියාගෙන්නා මිතකා දැඩ්ටිකයෝ රාජියක් සිටින්හේ මේ රටේ. කතා කළාට පස්සේ අපිත් හොඳ බොඳ්ධයෝ කිය කියා මිතකා දැඩ්ටික පස්සේ ම දුවන්නා වූ පිරිසක් සිටින මේ රටේ මරණයට පත් වුනාට පස්සේ පෙරේන ගොටු තියෙනවා.

මේ පෙරේන ගොටු තිබුමෙන් විකක් පැහැදිලි වෙනවා. මරණයට පත්වෙන වික්කෙනා සුගතීයේ යනවා කියලා පිටත් වෙලා ඉන්න අයගේ කිසිම පිළිගැනීමක් නෑ. පිටත් වෙලා ඉන්න අයගේ පිළිගැනීමක් තිබුනා නම්, වී මැරැණා අය සුගතීයේ යනවා කියලා කවථාවත් ම පෙරේනගොටු තියන්හේ නෑ. වෙහෙම නම් අපට ජේනවා වී මැරදිව වික්කෙනා පිටත් ව ඉඳිඳී තිසරණය තුළ නොවේ ඉඳල තියන්හේ.

ග්‍රද්ධා මානුයක් වත් තියෙනව නම්...

බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ බුදු මුවින් දේශනා කොට වදාලා. අගග්දේපම සුතුයේ දී, යම් කිසි කෙනෙක් තමන් වහන්සේ ගෙන ග්‍රද්ධා මානුයක්, ප්‍රේම මානුයක් ඇති කරගත්තොත් සුගතීයේ යනවා කියලා. අඩුගානේ විබඳ ආක්‍ර්‍මයක් වත් තිබුලා නෑ. ඊළගට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම් කිසි කෙනෙක් මේ සඳ්ධරීමය අවබෝධ කරලා, ධම්මානුසාරී වෙනවා නම්, වෙහෙම නැත්තාම් සඳ්ධානුසාර වෙනවා නම්, වී සියලු දෙනා ම ස්වර්ගගාමී වෙනවා කියලා. වී සියලු දෙනා ම ධර්මය අවබෝධ කරනවා කියලා.

විබඳ පිළිගැනීමක් වත් තිබුලා නෑ. තිකම් මූතිවිෂාවට සරණ ගියපු ජනතාවට අර ඉරණාම විතරයි තියෙන්හේ. මරණයන් මත්තේ පෙරේන ගොටු තියෙන ඉරණාම විතරයි තියෙන්හේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය නියම විදිහාට අවබෝධ කළා නම්, තෝරැමි ගත්තා

නම්, අන්ත ඒ කෙනා බුදුරජාතාන් වහන්සේගේ ධර්මයට තමන්ගේ හිත විවෘත කරගන්නවා.

අශ්‍රූතවත් පෙන්වනාගේ විස්තරේ...

පින්වතුති, බුදුරජාතාන් වහන්සේ පෙන්වන්න කෙනා ගැන මෙන්න මේ විදිහට විස්තර කරලා තියෙනවා. අශ්‍රූතවත් පෙන්වනාය නිරන්තරයෙන් ම ධර්මංශුවතාය නො ලැබුණු වික්කෙනෙක්. (අරියත් අද්‍යස්සාවී) ආර්ය දුර්ගනය නො ලැබුණු කෙනෙක්. (අරියධිමස්ස අකෝවදේ) ආර්ය ධර්මයෙහි අදක්ෂය. (අරියධිමමේ අවනිතේ) ආර්ය ධර්මයෙහි හික්මෙන්නේ නැති කෙනෙක්.

ආර්ය ධර්මය තමයි වතුරාර්ය සත්‍යය ධර්මය. වතුරාර්ය සත්‍යය ධර්මයෙහි හික්මෙන කෙනා, ඉතුත්වත් ආර්ය ගුවකය, වතුරාර්ය සත්‍යය ධර්මයෙහි අදක්ෂ වික්කෙනා, වතුරාර්ය සත්‍යය ධර්මයෙහි හික්මෙන්නේ නැති වික්කෙනා, අශ්‍රූතවත් පෙන්වන්න කෙනා ගැන විස්තර කරන බුදුරජාතාන් වහන්සේ "මහත්තා මේ අශ්‍රූතවත් පෙන්වනාය සිනෑම සංස්කාරයක් සැප වශයෙන් ගන්න පුළුවන් වික්කෙනෙක්. ඩිනෑම සංස්කාරයක් ආත්ම වශයෙන් ගන්න පුළුවන් වික්කෙනෙක්. ආත්මය කියලා කියන්නේ තමන්ට සිහෙ හැරියට යමක් පවත්වන්න පුළුවන් කියලා ගන්න දාජ්ටිය ක් ගන්න කෙනෙක්. සිනෑම වෙළාවක මව මැරය හැකි කෙනෙක්. සිනෑම වෙළාවක පියා මරන්න පුළුවන් වික්කෙනෙක්. සිනෑම වෙළාවක රහතනුන් මරන්න පුළුවන් කෙනෙක්. සිනෑම වෙළාවක බුදුරජාතාන් වහන්සේගේ උර්ස සොලවන්න පුළුවන් කෙනෙක්. සිනෑම වෙළාවක පෙන්වන් සැප හේදය කරන්න පුළුවන් කෙනෙක්. සිනෑම වෙළාවක ආගම වෙනස්කරන්න පුළුවන් වික්කෙනෙක්.

පෙන්වන්න දේශය ඉක්මවා ගිය...

විතකොට යම්කිසි කෙනෙක් තමනුන් පෙන්වන්න පෙන්වන්නයි, පෙන්වන්නයි කියල කියනවා නම්, හඳුන්වාගෙන යනවා නම්, මතක තියාගන්න අන්ත වියාත් ඉන්හේ ඒ ගෞධී කියලා. විතකොට විඛු වික්කෙනෙකුට පුළුවන් ද බුද්ධ ගාසනය හඳුනාගන්න. විඛු කෙනෙකුට පුළුවන් ද බුද්ධ ගාසනය දියුණුවට පත්කරන්න. විඛු කෙනෙකුට පුළුවන් ද බුද්ධ ගාසනය ප්‍රයෝගනයක් ගන්න.

තමන් හැම තිස්සේ ම තමන් ගැන හඳුන්වා දෙන්නේ තමන් පෙන්වන්නයෙක් හැරියට නම් පෙන්වන්නයාගෙන් අපට ඇති එලය කිම?

පෘතිගේපනය අපට කුමකට දී? පෘතිගේපනයන්ගේ ධර්මය කුමකට දී? අයි පෘතිගේපනය වෙන්නේ (අස්සුතවා පුවුර්පනේ) අශ්‍රේතවත් කෙනෙක්.

පොදුගලික කථාවලින් අපට වැඩක් නැත...

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා, සම්මා දිටිධිය ඇතිවන්නේ, කරඟු දෙකක් මත. මිත්‍ය දූෂ්චරිය ඇති වන්නේත් කරඟු දෙකක් මත. සම්මා දිටිධිය ඇතිවෙන කරඟු දෙක තමයි, යෝනිසේ මහසිකාරය යි, සද්ධර්ම ගුවනුය යි. හැඳවයි ඒ සද්ධර්මග්‍රුවනුය තුළ තියෙන්න සිහෙන් පෘතිගේපනයගේ පොදුගලික කතන්දර නොවෙයි. වික වික්කෙනාගේ පොදුගලික දූෂ්චරි නොවෙයි.

(සයং আঙীকুড়েছাম সহশিকত্বে) පට්ටේන්නි) ස්වකිය කුළුතායෙන් සාක්ෂාත් කොට වදාරුන්නා වූ ධර්මය. අන්න ඒ ධර්මය යි ගුවනුය කරන්න සිහෙ සද්ධර්ම ගුවනුය හැරියට. ඔය වික වික්කෙනා කියන කිඩිකරන්දර නොවෙයි. ඒ සද්ධර්මය පවතින්නේ මතක තියාගන්න, දීඝලිකාය, මල්කියිම තිකාය, සංයුත්ත තිකාය, අංග්‍රේනර තිකාය, බුද්ධිකාය, ආදි තිකාය ගුන්ට වල ඒ ශ්‍රී සද්ධර්මය පවතිනවා. ඒ සද්ධර්මයේ සඳහන් දේ ම යි බුද්ධ ව්‍යවහාර ඒක තමයි. සද්ධර්මය ඒ උතුම් ධර්මය ගුවනුය කරලා, ඒ ධර්මයට අනුකූලව ම කළේපනා කරන වික්කෙනාට තමයි, නුවනු මෙහෙයුවන වික්කෙනාට තමයි සම්මා දිටිධිය ඇතිවන්නේ.

මෙන්න මිනා දූෂ්චරි ඇති වෙන හැරී...

පිහ්වතුනි, ඒ වගේ ම යි මිවිජ දිටිධිය ඇතිවන්නෙන්. අයෝනිසේ මහසිකාරයන් අස්ස්ධර්ම ගුවනුයන් තිසයි. අධ්‍යර්මය තමයි පෘති කාලයක් තිස්සේ අසන්නට ලැබුනේ. පින් මදි, අපට පාරමිතා සිහෙ, අපිට ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය සිහෙ,

පිහ්වතුනි බුදුරජාණන් වහන්සේ වර්ෂ 45 ක් මලුල්ලේ ධර්මය දේශනා කොට වදාලා, කිසිම කෙනෙකුට කියලා නෑ බොහෝම කණාගාටුයි, ඔයාට මට බණ කියන්න විදිහක් නෑ, මොකද ඔයාට පාරමිතා නෑ. බොහෝම කණාගාටුයි ඔයාට ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය නෑ. ඒ තිසා ඔයාට ධර්මය දේශනා කරන්න විදිහක් නෑ. පස්සේ කාලෙක බලන්නම්. වෙහෙම කාටවත් දේශනා කරල තියෙනව දී? අන්න ඒ ධර්මය ඇසුවට පස්සේ මොකද වෙන්නේ?

දුෂ්චිත මහසකට ධර්මය අවබෝධ කළ හැකි දී?

පිහිටුවනි, අපේ වෙනවා. බුද්ධිය දූෂණාය වුනාට පස්සේසේ වියාට මේ ධර්මය තේරේන්නේ නෑ. ධර්මය කියන්න හඳුන කොට වාද කරන්න විනවා. රණ්ඩු කරන්න විනවා. ඒක කොහොම දී? මේක කොහොම දී? අරක කොහොමදී? කියලා බුදු රජාණන් වහන්සේගේ ධර්මය කළේපනා කරන කොනා විහෙම නොවේ. බොහොම නුවතින් හිතනවා.

දැන් මම උදාහරණයක් කියන්නම්. බුද්ධ කාලේ වැඩිහිටිය ජම්බුක කියලා රජනත් වහන්සේ නමක්. උන්වහන්සේ තමන් වහන්සේ ගත කරපු ජීවිතය ගැන අරහත්වයට පත්වුනාට පස්සේසේ ප්‍රකාශ කළු. ඒ විස්තරය රේර් ගාලුවල තියෙනවා. ඉතින් උන්වහන්සේ කියනවා, මම අවුරුදු පහස් පහක් මුලුල්ලේ ඇදුම් නැතිව, මුළු ඇගේ ම හැමදුම මැරි ගාගන්නවා. ඒක තමයි තපස. තති කකුලෙන් තිටෙගෙන ඉන්නවා. ඔංච්ල්ලාවක් වලගේ බැඳුලා, ඒක උඩ කකුලක් තියාගෙන අනෙත් කකුලෙන් තිටෙගෙන ඉන්නවා.

රුපගුර මොකද කලේ? හයියෙන් කට අදාළ, උඩට මිනිස්සුන්ට කියනවා, මම මේ නුපා බොහොම කියලා. ඉතින් මිනිස්සු අහනවා, අයසි ඉතින් ඔබ වහන්සේ තති කකුලෙන් ඉන්නේ? මට මේ කකුල් දෙක ම ධීම තියන්න බැඟැ. මොකද, මගේ ගාණය මේ පොලුවට ඔරෝත්තු දෙන්නේ නෑ. ඒ නිසයි මම මේ තති කකුලෙන් ඉන්නේ. මිනිස්සුන්ට ව රු වැට්ටුවේ නැදුදු? විතකොට මොයා, මිනිස්සුන්ට රුවැට්ටුවා. මිනිස්සු රික මොකද කලේ? බාහිර පෙනුමට කයි කතන්දර වලට රුවටෙන ජනතාවනේ ඉන්නේ. ඉතින් මේ පිරිස මොකද කලේ? දානෙ හදාගෙන පෝළුමේ යනවා.

තනා කොළ අග්‍රිස්සෙන් වැළඳ දානය...

“අහේ ස්වාමීන්, මේ දානෙ බත් හැන්දක් අපෙන් වළදුන්න්” කියලා. ඉතින් මේ ජම්බුක ආජිවක මොකද කරන්නේ? තනා කොළ ගහක් අරන් හිට අර දානෙ වල ගාවලා දිවේ ගා ගන්නවා. ගාගෙන කියනවා, “ආ.... උම්මට පිත්. දැන් අරන් පලයල්ලා.”

රිට පස්සේ මොකද කරන්නේ, රාත්‍රි කාලයට පොදු වැසිකිලියට ගිහිල්ලා, ඒ වැසිකිලියේ තියෙන අසුවී අනුහන කරනවා. මෙබදු ආකාරයේ ජීවිතයක් අවුරුදු පහස් පහක් ගෙවිවා. අන්තිමේට ම බුදුරජාණන් වහන්සේ ව මුණාගැනීලා තිසරණයේ පිහිටා උන්වහන්සේ බුද්ධ ගාසනයට ඇතුළු වෙලා, සීල සමාධි ප්‍රයු වඩා කෙලෙස් ප්‍රහාණය කරලා අරහත් බවට පත්වුනා.

පාරමිතා පුරාගෙන ගියා ද?

කේ පාරමිතා? බුදුරජාණන් වහන්සේ කිසිම කෙහෙකුට දේශනා කරලා නැහැර, සිහෝ කෙහෙකුට බුදුවෙන්න පුළුවන්. සිහෝ කෙහෙක් මේ මං වගේ පාරමී පුරාගෙන ගියෙන් විහෙම සිහෝ කෙහෙකුට බුද්ධිත්වයට පත්වෙන්න පුළුවන්.

මේ සමාජ සේවය කිරීම තමයි පාරමී කියලා ඔය ධර්මයක් වගේ තමයි බුදුරජාණන් වහන්සේ කිසිම කෙහෙකුට දේශනා කරලා නැහැර. බුදුරජාණන් වහන්සේ පැහැදිලිව ම දේශනා කරලා තියෙනවා, මෙන්න මෙහෙම. “මහතෝති මේ සංසාර ගමන මම මොහොතක්වත් වර්ණනා කරන්නේ නැහැර.” ඇයි පිහ්වතුති, විහෙම වදාලේ? මතක තියාගන්න දැන් අපට තේරුනේ මේ ආර්ය ග්‍රාවකයන්ගේ සංසාර ගමන අඩුවෙලා අඩුවෙලා යන හැර. සේතාපත්න්න ග්‍රාවකය ආත්ම හතකින් මේ ගමන අවසන් කරනවා.

පසත්ත්තන පිචිනයේ සබඡ අනතුර දුටුවා ද?

පසත්ත්තනයන් හාරියට නම් මේ සංසාරයේ යන්න තියෙන්නේ සක්කාය දිවිධියෙන් යුත්ත්ව. යන්න තියෙන්නේ තිරයෙන් මිදිලා නැතිව, තිරිසන් ලේකයෙන් මිදිලා නැතිව, ප්‍රේත ලේකයෙන් මිදිලා නැතිව, අපායන් මිදිලා නැති ගමනක් තමයි මේ යන්න තියෙන්නේ. යම්කිසි කෙහෙකුට කවුරා හරි කිවිවාත්, “විහෙම නෑ... අපි සංසාරයේ යමු අනාගතයේ පහල වෙන මෙමත් බුද්ධ ගාසනයේ ඉපදි වික ම ධර්ම මත්ත්ච්චයක ද නිවන් දකිමු” කිය.

මෙක බුදුරජාණන් වහන්සේගේ ධර්මය ද? ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නොවෙයි. මේ වික වික්කෙනාගේ පොදුගලික මත. ව්‍යුද විකක් පිළිඳාරගෙන යම් කෙහෙක් ඒ අනුව ගියෙන් ඒ කෙනාට යන්න තියෙන්නේ කොහොම ද? සතර අපායන් මිදිවිව ගමනක් ද? සතර අපායට වැවෙන ගමනක් ද? සතර අපායට වැවෙන ගමනක්.

සම්මා දිවිධිය කියන්නේ මේකයි...

සතර අපායට වැවෙන ගමනක් ගමනක් කරන පසත්ත්තන කෙනා මෙලොට ප්‍රවත්තන්නේ ආධිකාත්මික දියුණුවක් ඇතිව නොවේ. ආධිකාත්මික දියුණුව සැලසෙන්නේ වතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වීමෙනි. සම්මා දිවිධිය ගැන විස්තර කළේ, (දක්වා කෘත්‍යාත්මක, (දක්වා

සමුද්‍රයේ කුළුණු, දුක නට ගැනීම යනු ආර්ය සතනයක් බවට තමන් තුළ ඇති කුළුණුය (දුක්බ නිරෝධ කුළුණු) දුක නැගැනීම ආර්ය සතනයක් බවට තමන් තුළ ඇති කුළුණුය (දුක්බ නිරෝධ ගාමනී පටිප්‍රා කුළුණු) දුක නිරෝධ වීමේ ප්‍රතිප්‍රාව කියන්නේ මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සි කියලා තමන් තුළ ඇතිකර ගත් කුළුණුය.

සතනය කුළුණුය ලබන්න නම්,

සද්ධිර්ම ගුවනාය සි, ගෝනිසේෂ් මහසිකාරයේ උපකාරයෙන් අන්න ඒ කුළුණුය තියෙනවා නම්, වියාට තියෙනවා සතන කුළුණුය. ඊපගර ඇති කරගන්න පුළුවන් කාතන කුළුණුය. ඒ තමයි දුක වනාහි අවබෝධ කළ යුතුයි. පිරිසිද දැක්ක යුතුයි. දුක්බ සමුදාය දුකේ හටගැනීම වනාහි ප්‍රහාණුය කළ යුතුයි. දුක්බ නිරෝධය දුක් නැතිවීම වනාහි සාක්ෂාත් කළ යුතුයි. දුක්බ නිරෝධ ගාමනී ප්‍රතිප්‍රාව දුක් නැතිවන්නා වූ ප්‍රතිප්‍රාව සිල, සමාධි, ප්‍රජා වශයෙන් වැඩිය යුතුයි කියන මේ කාතන කුළුණුය අන්න අර සතන කුළුණුය ඇතිකරගත්ත වික්කෙනා ඊට පස්සේ දුක අවබෝධ වුනා නම්, අන්න කුළුණුය සමුදාය ප්‍රහාණුය වුනා නම්, ප්‍රහාණුය වෙවිව බවට තියෙන කුළුණුය කාත කුළුණුය, නිරෝධය සාක්ෂාත් කළ නම්, සාක්ෂාත් කළ බවට තියෙන කුළුණුය කාත: කුළුණුය.

සිල - සමාධි - ප්‍රජාව වඩුම්න්...

මේ සතන කුළුණු, කාතන කුළුණුය, කාත: කුළුණුය යන මේ තිපරිවාටිය ද්වාදාසාකාරය ධම්ම වක්කපවත්තාන සූත්‍රයේ දී අපගේ ගාස්තාන් වහන්සේ ඉතාමත් පැහැදිලි ලෙස ඒ ගැන පෙන්වා දුන්නා. අන්න ඒ ආකාරයට බුද්ධිමය වශයෙන් යම්කිසි කෙහෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය කර පැමිණානවා නම්, ඊට පස්සේ ඒ කෙනා ගැන තියෙන්නේ කොහොමද? (සිල්සු පරුපුරකාර හෝති) සිලය පුරහවා. (සමාධිස්ම් මත්තසේකාර හෝති.) සමාධිය පමණුට වඩනවා. (පණ්ඩකුද මත්තසේකාර හෝති.) ප්‍රජාවත් වඩනවා. ප්‍රජාව කියන්නේ ආර්ය සතනය අවබෝධ වීම සි.

පෘථිග්පන ප්‍රවිත්තයෙන් නිදහස් වෙන්න කැමති නම්..

අන්න ව්‍යබුද ආකාරයෙන් බරුම කුළුණුයක් ඇතිව මේ බුද්ධ ගාසනය තුළ පෘථිග්පන භාවයෙන් නිදහස් වෙන්න යම්කිසි කෙහෙක් කැමති නම්, අන්න ඒ කෙනාට සි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තියෙන්නේ.

ලේ අවබෝධය නැත්තම් මතක තිය ගත්ත පින්වතුති යත්ත තියෙන්නේ, සතර අපායේ වැට් වැට් යන ගමනක්. සක්කාය දිරිධියට බැඳුව්ව ගමනක්. පරිවිච සමූහ්පාදය අවබෝධ තොවිච ගමනක්. අදුරේ අතපතගාගෙන යන ගමනක් මිසක් තුවනුස පහළ කරගෙන ප්‍රජාලේකය ලබාගෙන යන ගමනක් තොවෙයි.

සංඛීකවට ම අවබෝධය ලබා දෙන ධර්මය...

ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමයි අපව මේ තරම් තිරවුල් කරන්නේ. මේ ගාසනය තුළ පින්වතුති, අපට පුළුවන් වෙන්න ඕනෑ, අශ්‍රීතවත් පෘථිග්පනයන් වෙන්න නැතිව ගැනවත් ආර්ය ග්‍රාවකයන් වෙන්න. අවබෝධයෙන් යුත්තව තොරැවන් සරණ තියා නම් විය ගැනවත් ආර්ය ග්‍රාවකයා.

අත්ත විතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා. ගැනවත් ආර්ය ග්‍රාවකයා දත්තවා ධර්මය කියන්නේ මොකක් ද කියල. ගැනවත් ආර්ය ග්‍රාවකයා දත්තවා මාර්ග එල ලාභ ග්‍රාවකයේ කියන්නේ කවුද කියලා. අත්ත ඒ ගැනවත් ආර්ය ග්‍රාවක පිරිස රවවිටන්න බං. ඒ ගැනවත් ආර්ය ග්‍රාවක පිරිස තවත් කෙහෙකුට මුලා කරවන්න බං. ඒ ගැනවත් ආර්ය ග්‍රාවක පිරිස මේ බුද්ධ ගාසනයේ නිවන් දකින පිරිසයි. අත්ත ඒ පිරිසටයි මේ වෙසක් පොනේ දිනය නියම වෙසක් පුන් පොනේ ද්‍රව්‍යක් වන්නේ.

මේ උතුම් අවස්ථාව අනිම් කරගන්න එපා!

මොකද ඒ කෙනා තමයි රිකෙන් රික, සතර අපායෙන් මද මද තමන්ගේ ප්‍රේචිතය දියුණුව කරා ගෙනියන්නේ. අත්ත ව්‍යුහ ආකාරයේ දියුණුවක් කරා තමන්ගේ ප්‍රේචිතය ගෙනියන්ත පුළුවන්කමක් තියෙදේ අපි දීර්ඝ ගමනකට සැරසෙනවා නම්, පින්වතුති මේ තිසරණයේ පිහිටුපු අපි කරන්නේ මේ උතුම් අවස්ථාව අනිම් කරගන්න එකයි.

බුදුරජාණන් වහන්සේ වලාලේ (බණෝ වේමා උපරීජණාම) මේ ක්ෂේත්‍රය මේ උතුම් මොනාත අතපසු වෙන්න දෙන්න එපා. මේ මිනිස් ලෝකය ලැබිච වෙලාවේ, මිනිස් ප්‍රේචිතය ලැබිච වෙලාවේ, කළුපනා කරන්න ගක්තිය ලැබිච වෙලාවේ, වනුරාර්ය වනුරාර්ය සත්‍යය ධර්මය ලැබිච වෙලාවේ, අවබෝධ කරන්න කළුපනා කරන්න තියෙන්නේ. මිත්‍යාද්‍යේරික පිරිස් කියයි “යන්... යන්.... යන්....” මෙත්ත් බුද්ධ ගාසනය මුණුගැහෙන්න පුළුවනි. විකම ධර්ම මණ්ඩපයකින් වනුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරමු” කියලා.

මම බුදු වෙනකම් ඔයා ලුන්හ...

ධර්මය පිළිබඳව හෝ බුදුරජාණන් වහන්සේ වදාල දේශනාවන් පවා නො සලකා තමයි මෙබඳ ප්‍රකාශ කරන්නේ. තව පිරිසක් කියයි “මම බුදුවෙනවා, විතකොට අවබෝධ කරන්හ ලස්සේ වෙන්හ” කියලු. බුද්ධ දර්මය අල්ප මාත්‍රයක් නො සලකා හරිමින් තමයි, විබඳ ප්‍රකාශන කරන්නේ.

බුදුරජාණන් වහන්සේ දේශනා කලේ කුමක් ද කියලා නියම විදිහර බුදුරජාණන් වහන්සේගේ දර්මය තුළින් සලකා බැඳුවා නම් කවදාවත් මෙබඳ දෙයක් සිද්ධ වෙන්නේ නඩ.

සරණ ගියේ මිත්‍ය දෘශ්ටිය යි

පින්වත්ති මේ රටේ, මේ බොඳ්ධයි කියා ගන්නා වැඩිපිරිසක් මිත්‍ය දෘශ්ටිකයි. ඒ නිසා මේ පිරිස බොහෝ විට සරණ යන්නේ සූහ නැකැට්, සූහ නිමිත්, කේන්දර, ගුහ අපල, මේවා තමයි මේ අය සරණ යන්නේ. රුලුගට ලැග්න. මේ විකක්වත් බුදුරජාණන් වහන්සේගේ දේශනා නොවෙයි. ඒ විකක්වත් බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ දේවල් නොවෙයි.

හිස් කඩලේ අනාවදකිය...

මම උඩාහරණයක් කියන්නම්. බුදුරජාණන් වහන්සේගේ දර්මය නුවතුවේ කෙනා ගන්න හැරී. වංශීස කියලා බාහ්මණ්‍යයක් නිවියා. මේ බාහ්මණ්‍යය බුදුරජාණන් වහන්සේ ප්‍රගට ඇවේල්ලා කිවිවා “ස්වාමිනි, මට පුත්වති, යම් කිසි කෙනෙක් මැරැණුට පස්සේ වියාගේ පරෙලුව පිටිතය ගැන කියන්න. හැබැයි ඒකට මට හිස්කඩලක් ඕනෑ” කිවිවා.

ඉතින් බුදුරජාණන් වහන්සේ හිස්ෂ්වකට කිවිවා අන්න අර හිස්කඩල ගෙනල්ල දෙන්න මෙයාට කියලා. ඉතින් ලග හිටිය වෙනත් කෙනෙක් ගෙනල්ල දුන්නා. මෙය මේකට මහ්තරයක් කියලා තවිචු කළා. තවිචු කරා කියනවා ස්වාමිනි මෙන්න මෙයා අසවල් තැන උපන්නා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒක හරි කියලා.

රිට පස්සේ බුදුරජාණන් වහන්සේට කිවිවා “මට ඕන කෙනෙක්ගේ හිස්කඩලකට තරිවූකරු මට කියන්න පුත්වත් ඉපදිවිච තැන කියන්න” කියල කිවිවා. රිට පස්සේ බුදුරජාණන් වහන්සේ හිස්ෂ්න් වහන්සේ නමකට කිවිවා “අන්න අර හිස්කඩල ගෙනල්ල මෙන්න

මෙතනින් තියන්න” කියලා. ඒ හිස්කබල ගෙනත් තැබුවා. “වංගීස කියන්න බලන්න මේ හිස්කබල අයිති කොහොද උපන්නේ කියලා.” වංගීස මේ හිස්කබලට තරුවු කරනවා තරුවු කරනවා ඉපදුන තැන හොයාගන්න බෑ.

ඉපදුනු තැන හොයාගන්න බෑ...

මේ වංගීස බූජ්මණුයා කළබල ව්‍යුනා. කළබල වෙලා කියනවා “ස්වාමීන්, මේක නම් නර පුදුම වැඩක්. මෙවිවර කාලෙකට මට මේ ගාස්තුය බොරු වුහේ නැ. නමුත් ඔබ වහන්සේ ඉදිරියේ මගේ ගාස්තුයේ වටිනාකමක් නැති දෙයක් බවට පත්වුනා. නො වටිනා දෙයක් බවට පත්වුනා. දැන් මම මේ හිස්කබලට කොවිවර ගැනුවත් ඉපදිවිච තැන හොයන්න බෑ.”

බුදුරජාත්‍යන් වහන්සේ ව්‍යුලා “බූජ්මණුය, මේ හිස්කබල රහනත් වහන්සේ නමකගේ.” නුපදින ධර්මයෙන් තමයි මෙහෙම වුහේ. “මේ සංසාරයෙන් විතෙර කරන ධර්මයක් නේද මේ? අන් විහෙනම් මටත් මේ ධර්මය කොවිවර හොඳ දා?” බුදුරජාත්‍යන් වහන්සේ කිවා “එයා ඕවා අතාර්ථන. ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්න” කියලා. ඉතින් ඒ කොහොද ධර්මයට පැමිණිලා, ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරලා, වංගීස රහතන් වහන්සේ නමක් බවට පත්වුනා.

මේ දහමට සම කළ භැකි කිසිවක් ලොව නැති...

රීට පස්සේ බලන්න ඒ වංගීස රහත් වුනාට පස්සේ නැත්තම් ඒ වංගීස පැවේදි වුනාට පස්සේ දායක පිරිස් හිස්කබල් අරගෙන උන්වහන්සේ පස්සෙන් ගියා දා? අනේ මේ අපේ වික්කෙනා උපන්නේ කොහොද කියලා පොඩිඩක් බලනවා ද කිය කියා හිස් කබල් අරගෙන උන්වහන්සේ පස්සෙන් දිවිවා දා? නැ. ඒ මොක දා? ඒ බුදුරජාත්‍යන් වහන්සේ ගේ ධර්මය හා සමාන ධර්මයක් ලෝකයේ වෙන කොහොවත් නැති බව සරණා කියපු ගුවකයා හොඳින් ම දැන්නවා.

රීපුගර ඒ වංගීස ස්වාමීන් වහන්සේ විහෙම කවුරැන් වටකරගන්නෙන් නැ. රීට වඩා වටිනා ධර්මයක් මේ තරාගත ශ්‍රී සද්ධිරෝග. බුදුරජාත්‍යන් වහන්සේගේ ධර්මයෙන් සත්වය සතර අපායෙන් මුදවිලා සංසාර ගමනින් විතෙර කරවනවා. ඒ ධර්මය හා සමාන ධර්මයක් ලෝකයේ නැ.

එෂ්න්... මේකෙත් අඟත්තක් තියෙනවා නේද?

ඉතින් දැන් කළේපනා කරන්න තියෙන්නේ පින්වතුනි, ඇත්තට ම ද අපි මේ ධර්මය සරණ ගියේ. ඇත්තට ම ද අපි බුදුරජාතාන් වහන්සේ සරණ ගියේ. ඇත්තට ම ද අපි ඒ ධර්මයේ, ගුවක පිරිසක් සරණ ගියේ. විහෙම සරණ ගියාහම් අපිට වෙන වෙන මිත්තා දූෂ්ච්‍ර තියෙන්න විදිහක් නෑ. “හා... හා... විහෙම කොහොමද” කියලා. “එෂ්න් ඇත්තක් තියෙනවා නෑ. කාලයක් තිස්සේ කරගෙන ආව දේවල් හේදු?” ඔහොම කතා කරන්නේ නෑ.

තිසරණයේ පිහිටිපු අය සම්පූර්ණයෙන් ම බුදුරජාතාන් වහන්සේගේ ධර්මය පිළිගත්තාවා පමණක් හෙවයි, වෙන දෙයක් සරණ යන්නේත් නෑ. බුදුරජාතාන් වහන්සේ සරණ ගියා නම්, වෙන දෙයක් සරණ යන්නේ නෑ. බුදුරජාතාන් වහන්සේ වැළැල ධර්මය සරණ ගියා නම්, වෙන දෙයක් සරණ යන්නේ නෑ. බුදුරජාතාන් වහන්සේගේ ගුවක සස පිරිස සරණ ගියා නම්, වෙන ගුවක පිරිසක් සරණ යන්නේ නෑ. අන්න ඒ කෙනා මෙලොව ජීවිත තුළ ආධ්‍යාත්මක දියුණුවක් කරා යන විස්කෙනෙක්.

ඡිහි අයට මොන භාවනා දු?

අන්න ඒ කෙනා ගැන තියෙන්නේ වියා මරණයට පත්වුනාට පස්සේ ගිතෙල් කළයක් වතුරට වැටුනා වගේ. මැරිහාපනයකට ගිතෙල් බුලා තියෙදේ ඒක වතුරට වැටුනාත් විහෙම වළං කටු රික සියල්ල ම වතුර යටට යනවා. ගිතෙල් ඔක්කොම උඩි විනවා. අන්න ඒ වගේ ධර්මය අවබෝධ කළ කෙනා නමුත් ධර්මාවබෝධ කරන්න ජනතාව ලෙස්ති වෙනකොට “විපා... විපා...” කියලා. ඡිහි අයට මොකට ද ඕවා. ඡිහි අයට මොන භාවනා දු? ඡිහි අයට මොන වතුරායේ සත්‍ය ධර්මය දු? ඡිහි අයට මොන පරිවිච සම්ප්‍රාද ධර්මය ද කියලා, අන්න මිත්තා දූෂ්ච්‍ර පිරිස් මේ ධර්මයෙන් වළක්වනවා.

විතකොට මොකද වෙන්නේ, යම්කිසි විදිහක්න් මේවා පිළිගත්තට පස්සේ ආයෙමත් සංසාරය නැමැති මහා සාගරයට වැටෙනවා. පෘතිග්‍රාමනාවයෙන් තමයි ආයෙමත් මැරෙන්න වෙන්නේ. පෘතිග්‍රාමනාවයෙන් මැරෙන වික්කොනාගේ ජීවිතය අනතුරුදායකයි. පෘතිග්‍රාමනාවයෙන් මැරෙන වික්කොනාගේ පර්ලොව ජීවිතය ගැන ස්විරව ම කියන්න බං අපට.

සුවදායක මරණයක්...?

අපි කිවිවේ ගම්ධිසි කෙනෙක් ඉන්නවා පැවත්ග්‍රහනහාවයෙන්. වියා හොඳට සනීපෙට කාලා බිලා ඉන්න වෙලාවට මැරැණු කියමු. මේ ධර්මය ගැන ගැවුරු දැනුමක් නැති අය අවබෝධයක් නැති අය කියයි “ආ... අර විදිහට මටත් මැරෙන්න ඇන්නම් කොවිචර හොඳ ද” කියලා. කොවිචර අගේ ද කියලා. නමුත් ඒ කෙනා මැරිලා උපන්හේ නිරයේ නම්? ඒ කෙනා මැරිලා උපන්හේ තිරිසන් ලෝකයේ නම්? ඒ කෙනා උපන්හේ පෙරේත ලොකේ නම්? ඒක හොඳ මරණයක් ද?

පින්වතුනි, පුද්ගලයා මැරෙන ආකාරය දිහා බිමලා, උපන් තැන හොයන්න බිං. අපි තිහමු කෙනෙක් ලෙඩ දුක් හැඳිලා බොහෝකළේ දුක් විද්‍යා මරණයට පත්වුනා කියලා. හැඳැයි වියා තිසරණයේ පිහිටුපූ ආර්ය ගුවකයෙක් නම්, පැත්ග්‍රහනහාවයෙන් මිදිවිට කෙනෙක් නම්, අන්න ඒ ආර්ය ගුවකයා මරණයෙන් මත්තේ සුගතියේ යන්හේ. මේකට සාමාන්‍ය ජනතාව කියයි මේක නම් අපා දුක් ඇති මරණයක්. මේ දුක් විදිල්ල නම් මට ලැබෙන්න විපා කියලා. මේ කතාවල් ඔක්කොම තියෙන්හේ ජීවිතය පිළිබඳ අර පළුල් අවබෝධය නැති තිස සි.

මරණින් අනතුරුව අවසාන කටයුතු සිදු කිරීම...

මේ තිසා මොකද කරන්නේ මේ කය සාර වශයෙන් අරගෙන මරණයට පත් වුනාට පස්සේ පැයට ගන්න බ්ලන්හේ පාංශුකුලය. ඕන්න වික වික හාමුදුරුවරු ගෙන්වනවා, කියව ගන්න පුරාපේරුව. රිට පස්සේ මොකද කරන්නේ දුන්හෙ ම නෑ දුවස් හතක් යහකොට පෙරේත ගොටුව තියෙනවා. නමුත් මැරිචිට වෙලාවට ගුණ ගායනා කරනවා, අසවල් කෙනෙක්.... අසවල් කෙනෙක්.... සත්පුරුෂ දානපති, දානසාගර කියලා වර්ණනා කරා ඉවර වෙලා ද්‍රව්‍ය නැගේදී පෙරේත ගොටුව දෙනවා. මෙබදු ආකාරයේ මිත්තා වැඩපිළිවෙලක් තමයි මේ රැවේ තියෙන්හේ. ඉතින් මෙබදු මිත්තා වැඩපිළිවෙලක් අපි දිගට ම පවත්වාගෙන තියෙන් අපට මේ ධර්මයෙන් ප්‍රයෝගන ගන්න බැරුවනවා.

දුරකථන කුමට ද සැලකිලි?

විතිසා පින්වතුනි, මේ පාංශ කුලය කියන්නේ මතක තියාගන්න මේක මහ සරුවට ගන්න විපා. නම්බුකාර දෙයක් තොටෙයි. බුදුරජාණන් වහන්සේ මහානාම ගාක්න කුමාරායට ව්‍යුල් “මහානාම, මැරැණුට පස්සේ මේ ගැරීරා බල්මෙ බල්මු කිස්වත් කිමක් නෑ. මැරැණුට පස්සේ

මේ ගේරයට පත්‍රවෙතා ගහළ කියන් කමක් නෑ. මැරැණුට පස්සේ මේ ගේරය දැපු තැන ම කුතු වෙලා ගියන් කමක් නෑ. මේකේ වැදගත්කම තියෙන්නේ ඉදෑධාවෙන් දියුතු කරන ලද, සීලයෙන් දියුතු කරන ලද, ධර්ම ඇුනයෙන් දියුතු කරන ලද, තාක්‍ර සම්පත්තියෙන් දියුතු කරන ලද, වතුරාර්ය සත්‍ය ධර්මය දියුතු කරන ලද සිතක් තිබුණා නම් අත්ත ඒ කෙනා සි සුගතිය කරා යන්නේ.

විහෙමනම් මතක තියා ගන්න පින්වතුනි, ඔය ජයට පාංශ කුලය දෙනව කියල කියන්නේ පෘතර්පන හාවයේ ම ලක්ෂණයක් තමයි. වෙන විකක් ඩිනෙ නෑ. ඒ නිසා ජීවිතයට ඩිනෙ කරන්නේ මැරැණුට පස්සේ ව්‍යෙක වැඩික් නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ (අපවිද්ධ තබ අසේ වරද්ධ) වැඩිකට නැති දර කඩික් නම්, මේක රෝර පස්සේ පරම්පරා කරාව සි, අසවල් සහාවෙන් කරාව සි, අසවල් සහාවෙන් කරාව සි කියල ඔය කරා කියන්නේ දර කඩිකට. විහෙම විකක් නෑ.

කොළවරක් තොපෙනෙන සංසාරයේ...

මේක බුදුරජාණන් වහන්සේ ගේ ධර්මයේ පැහැදිලිව විස්තර කරන්නේ සංසාර ගමනක් ගැන. කොට්ඨාස දීර්ඝ ගමනක් ද මේ ගමන් කරලා තියෙන්නේ කියලා උන්වහන්සේ පැහැදිලිව ම පෙන්වා දෙනවා.

වික තැනක දී “පින්වත් මහතෙනි” කියල ලෙඛ කන්දක් පෙන්නුවා. පෙන්නලා කිවිවා, “මේ කන්ද දිනා බිලන්න. මේ කන්දේ තියෙන ඕක්කාම පස් රීක අරගෙන වෙරල් ගෙඩි තරම් ගුලී කරලා වෙන් කරලා විහෙම ‘මේ මගේ මේ ජීවිතයේ අම්මා... මේ මගේ ගිය ජීවිතයේ අම්මා... රිට ඉස්සර ජීවිතයේ අම්මා... මේ රිටත් ඉස්සර ජීවිතයේ අම්මා’ කියලා සංසාරයේ මූණාගැහුණු මවිවරු අවසන් වුනේ නෑ. මේ වෙරල් ගෙඩි තරමට ගුලී කරපු කන්ද අවසන් වෙලා යනවා.”

මේ ධර්මය තියෙන්නේ එනෙර වෙන්නට සි...

විහෙනම් අපට පේනවා අපි මේ කි වතාවක් මැරැණු ජනතාව දා? කි වතාවක් උපත් ජනතාව දා? විහෙනම් මේ උපතත් මරණයත් අතර ගතකරන සුළු කාල පරිවිශේදය අපට වැදගත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ධර්මය නැවැයට ගැනීමෙන් මිසක් වෙන දෙයක් හැරියට ගැනීම තොවෙයි.

බුදුරජාණන් වහන්සේ වදාලේ කුල්ලපම් හික්ංචෑවේ ධම්මං දේසිස්සාම්. නිත්තරණන්ට්ටාය තො ගහනත්ටාය) “පින්වත් මහතොති, මා ඔබට මේ ධර්මය දේශනා කරන්නේ පහුරක් වශයෙන් ගැනීමට සි. ගුහනාය කර ගැනීමට නොවෙයි. විනෝරවන්නයි” මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි මේ ජීවිතයේ දී අත්වින්දාත් අන්න ඒ කෙනා තමයි බුද්ධි ගාසනයේ ප්‍රයෝගනය ගත් කෙනා වන්නේ. අන්න ඒ කෙනාට තමයි මේ ගාසනය වින්නේ.

මේ බුද්ධ ගාසනයේ ප්‍රයෝගනය කාට ද?

අපි නිතමු පිරිසක් කළේපනා කරගෙන ඉන්නවා කියලා මෙත් බුදුරජාණන් වහන්සේගේ කාලයේ පෘථිග්රහන හාවයෙන් මිලදෙන්න බලන් ඉන්නවා කියලා. මෙත් බුදුරජාණන් වහන්සේගේ කාලයේ ආර්ය සත්‍යය අවබෝධ කරන්න නිතන් ඉන්නවා කියලා. ඒ අයට මේ ධර්මය වැන්නේ නෑ. වෙහෙනම් ඒ අය සරත් යන්නේ මූත්‍රවිවාවට. ඒ ඇත්තන් මූල්‍ය හඳවුනින් ම තිසරනා සරත් යනවා නොවෙයි. අන්න ඒ ගෞල්ලේ මේ බුද්ධ ගාසනය ආරක්ෂා කරන්නේ නෑ. තව පිරිසක් කළේපනා කරනවා මහායාන ආගමේ තමන් බුදු වෙනවා කියලා. අන්න වියාටත් මේ ධර්මයෙන් වැඩින් නෑ. ඒ පිරිස මේ ධර්මය සරත් යන්නේ නෑ. තමන් වතුරාර්ය සත්‍යය තනියම අවබෝධ කරනවා කියලා කළේපනා කරපු පිරිස මේ ශ්‍රී සඳ්ධර්මය තුළින් මේ ශ්‍රී සඳ්ධර්මයෙන් ප්‍රයෝගනය ගත්නේ කවුදා මේ බුද්ධ ගාසනය තුළ ම දුතින් මිලදෙන්නට කැමති කෙනයි.

පින්වතුන්, බුදුරජාණන් වහන්සේගෙන් අසුවා ලුද්ධාව දැකිය යුත්තේ කොහොද කියල. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා ලුද්ධාව දැකිය යුත්තේ සේතාපත්ති අංග තුළයි නියලා. මොනවද මේ සේතාපත්ති අංග? සේතාපත්ති අංග හතරක් තියෙනවා.

- බුදුරජාණන් වහන්සේ කෙරෙනි ඇති නො සෙල්වෙන ප්‍රසාදය
- ශ්‍රී සඳ්ධර්මය කෙරෙනි ඇති නො සෙල්වෙන ප්‍රසාදය
- ආර්ය මහා සංකුරත්නය කෙරෙනි ඇති නො සෙල්වෙන ප්‍රසාදය
- ආර්යකාන්ත ගිලය

ආර්ය සත්‍යය හතරක්...

බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ තමයි, දුක ගැන (දුක්ඛ ආර්ය සත්‍යය), දුක්සේ හටගැනීම ගැන (දුක්ඛ සමුදාය ආර්ය සත්‍යය), මේ

සසර දුකින් මිදීම ගැන (දුක්ක නිරෝධ ආර්ය සත්‍යය), සසර දුකින් මිදෙන මාර්ගය ගැන (දුක්ක නිරෝධ ගාමණී පටිපඳු ආර්ය සත්‍යය) කරා කරන්නේ.

බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ ග්‍රාවිකාවක් හිටියා සූප්පියා කියලා උපාසිකාවක්. ඒ කියන්නේ තරුණා කාන්තාවක්. ඒ තමයි සිවල් මහරහත් වහන්සේගේ මව. සිවල් කුමාරයා ඉපදෙන්නට පෙර බොහෝ කාලයක් මවි කුසේ සිටියා කියලා ධර්මයේ සඳහන් වෙනවා. උදාන පාලියේ සඳහන් වෙනවා අවරුදු හතයි, මාස හතයි, ද්‍රව්‍ය හතක් මවි කුසේ හිටියා කියලා. මම හිතන්නේ මේ ලේක ඉතිහාසයේ ම මවිකුසක දුරුවෙක් හිටපු වැඩිම කාලය තමයි මේක. මේ අම්මා සේෂ්තාපන්න වෙවිව කෙනෙක්.

මාගේ ස්වාමී වූ බුදු රජාණන් වහන්සේ....

මේ අම්මා කියනවා තීරුන්තරයෙන් ම, "වේකාන්තරයෙන් ම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ දුකින් මිදුනු සේක. මේ දුකින් මිදුනා වූ ධර්මය පවසන යේක. වේකාන්තරයෙන් ම ඒ ආර්ය මහා සරගරුවනත් මේ දුකින් මිදෙන මාර්ගයට පිළිපන් සේක." මේ ආකාරයට කියනවා. (සූප්පාත්‍ය ව්‍ය තිබිබාණා) අනේ නිවන ම සි වේකාන්ත සැප කියලා අඩනවා රිදෙන කොට.

අන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ ගාසනයේ හිටිය සේෂ්තාපන්න ග්‍රාවිකාවක් දේවාල ගානේ දිවිවේ නඡ; සෙන් කවි හදුගන්න දුවන්න පටන් ගත්තේ නඡ; නැකැත් කේන්දර බලන්න දුවන්න පටන් ගත්තේ නඡ; කොඩි වල නයි ඇඳලා, කපුලෝ ඇඳලා ව්‍යුල්මන්න පටන් ගත්තේ නඡ. අන්න බලන්න කොට්ටිවර දියුණු මානසික තත්ත්වයක් තිබුනද කියලු.

මෙන්න දියුණු මානසිකත්වය...

අත්න ඒ දියුණු මානසික තත්ත්වය තමයි අපට සිනේ කරන්නේ. අත්න ඒ දියුණු මානසික තත්ත්වය තියෙන්නේ ගුද්ධාවේ. ඒ ගුද්ධාව තමයි සේෂ්තාපත්ති අංග වල තියෙන්නේ. සාමාන්‍ය ජනතාවට අපි ගුද්ධාවන්ත පින්වතුනි කිවිවට, ඇති ගුද්ධාවක් නඡ. අභුවෙවිව වෙළාවට බුදුරජාණන් වහන්සේට බිජිවා. ඒ ධර්මය තිවිලද කියල අභනවා. මොන මාර්ග එල ද කියලා අභනවා. සතර අපාය ඕවා කොහොද තියෙන්නේ කියලා අභනවා. ඕවා ඔක්කොම මෙහෙ තියෙන්නේ කියලා

කියනවා. දිව්‍ය ලේඛක, ප්‍රේත ලේඛක, අපාය මේ ඔක්කොම තියෙන්නේ මෙහේ කියල කියනවා. ඉතින් විබඳ ආකාරයේ මිතතා දූෂ්ච්‍රීක ජනතාවක් තමයි පොදු වශයෙන් ඉන්නේ.

මලකඩ ඉවත් කරන්නට කාලයයි....

ඉතින් අපි දැන් කළුපනා කරන්න යිනේ ඔය විදිහට නම් නොවේයි. අපිට මේ ලැබේලා තියෙන්නේ දුර්ලන අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙන්නේ කියාවට අනුව එලය ලැබෙනවා කියල. ඉතින් අපි ධාර්මිකව දිවි ගෙවම්න්, යහපත් කියාවල නියුලෙම්න්, වැරදි-අඩුජාඩු වලින් මිදී, අපේ මේ ජ්‍යෙෂ්ඨය රිකෙන් රික දියුණු කර ගෙනියන්න යිනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මලකඩ බැඳුවිව හාජනයක් රික රික අනුල්ලව අනුල්ලව පිරිසිදු කරනවා වගේ මේ වරදේ බැඳිලා නොමග යන හිත රික රික පුරුදු කරල යහපත් මාර්ගයට ගන්න කියලා.

පසුනැවිලා හරයන්නේ නෑ...

ඉතින් පින්වතුනි, අන්න ඒ ආකාරයට අපට ගුද්ධාව තියෙනවා නම්, අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මය විශ්වාස නම්, ඒ ආර්ය මහා සංස රත්නය විශ්වාස නම්, අන්න ඒවා තමයි විශේෂයෙන් ම යිනේ. දැන් බලන්න, මම ප්‍රකාශ කළා පම්බුක රහත් වහන්සේගේ විස්තරය. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇති කර්ම කර්ම එල පිළිබඳ විස්තර දැනගත්තට පසුවත් ඉතින් වියා දක් විද විද හිටියා නම්, “අන් මම මිනිස්සු යවැට්ටෙවා හේදා මම මේ මිනිස්සුහෝ වංචා කළා හේදා ඇප්පා! මගේ ඇතින් සිදු වූ කර්ම වල මහත” කිය කිය හිටියා නම්, මෙයාට කව්‍යවත් බං ධර්මය අවබෝධ කරන්න. ඒ කෙනා සම්පූර්ණයෙන් ම වියාගේ ඇතින් සිවිල් වැරදුවිව එක අනාර්ථ දාලා, ධර්මය විශ්වාස කරගෙන ධර්මයේ හැසිරෙන්න පටන්ගත්තා. ඒ වෙලාවේ ඉදාලා ප්‍රතිවල තියෙනවා. අන්න ඒ වගේ අයට යි මේ ධර්මයේ ප්‍රයෝගන තියෙන්නේ.

ධර්මයේ ම හැසිරෙන්න...

මේ ධර්මය ඔබන් මහාකාට ඉගෙන ගන්න. බුදුරජාණන් වහන්සේගේ දේශනාව ම ඉගෙන ගන්න. අන්න ඒ ධර්මය ම පුරුදු කරන්න. ඒ ධර්මය අනුගමනය කරන්න. තිසරතා සරතා ගියාට පස්සේ වෙන දෙයක් ගෙන කළුපනා කරන්න විපා. තිසරතා සරතා ගියාට පස්සේ

කල්පනා කරන්න තියෙන්නේ බුද්ධරජාතාන් වහන්සේගේ ධර්මයට වඩා ගැළීම්ද දෙයක් ලෝකයේ නෑ කියලා.

ඒකත් නොදු දේවල් - මේකත් නොදු දේවල්

දැන් ඉන්න මිත්‍ය දූෂ්චරික පිරිස විහෙම නෙවෙයි කරා කරන්නේ. දැන් තමාට මොකක් හරි මිත්‍ය දූෂ්චරිකක් සිහා නම්, මේකත් නොදු දේවල් තියෙනවා, අපි මේ නොදු දේවල් විතරක් ගන්නවා. අපි අතිත් දේවල් අතරලා දැනවා. ඒකත් නොදු දේවල් තියෙනවා. මේකත් නොදු දේවල් තියෙනවා. අරකේ කරා කරන්නේත් බුද්ධාගම. මේකත් නොදු දේවල් තියෙනවා. මේකත් කතාකරන්නේත් බුද්ධාගම. කන්න අවශ්‍ය ව්‍යුහාට පස්සේ කඩරගොයත් තලගොය කියල මරණවා වගේ වැඩික් තමයි දැන් කරගෙන යන්නේ. ඔය වැඩි කරන කම් මේ රටේ බුද්ධ ගාසනය පිරිහිගෙන යනවා මිසක් බුද්ධ ගාසනය දියුණු කරන්න නම් බැහැ.

මෙන්න බුද්ධ ගාසනය...

මේ ශ්‍රී සඳ්ධර්මය තියෙන්නේ වතුරාජය සත්‍යය අවබෝධයට ම දේ. බුද්ධරජාතාන් වහන්සේ පෙන්වා දිලා තියෙන්නේ, (සංඝ්‍යාපනය අකරණ) සියලු පවි නො කිරීමත්, (කුසුලස්ස උපසම්ප්‍රදා) කුසල් දහම් වල සිත පිහිටීමත්. මේ කියන්නේ මොකද්ද? සත්ත්‍යස් බෝධි පාක්ෂික ධර්ම. ඒ සත්ත්‍යස් බෝධිපාක්ෂික ධර්ම දියුණු කර ගැනීම තමයි කුසලස්ස උපසම්ප්‍රදා කියන්නේ. (සංඝ්‍යාපනය අකරණ) හිත පිරිසිදු කරගැනීම. (රේතං බුද්ධාජසනය) මේ තමයි බුද්ධ ගාසනය.

සතර අපායේ යන්න අකමැති නම්...

මේ බුද්ධ ගාසනයන් අපේ පිළිත වලට ප්‍රයෝගන ගන්න ඉතාම වටිනා දේශනයක් වන සේපාදිස්ස සූත්‍රය අද අපි ඉගෙන ගත්තේ. අංගුත්තර නිකායේ නව වන නිපාතයේ. පැහැදිලිව ම බුද්ධරජාතාන් වහන්සේ දේශනා කළා සතර අපායේන් මිශ්‍රණ පිරිස ගැන.

මේ පින්වතුන් සැප කැමති නම්, දුක පිළිකුල් කරනවා නම්, සසරේ වැට් වැට් ඇවිද ඇවිද යනවාට අකමැති නම්, සතර අපායේ වැට් වැට් යනවාට අකමැති නම්, බුද්ධරජාතාන් වහන්සේගේ ගාසනයට පැමිණ තිසරණයේ පිහිටනවා. බුද්ධරජාතාන් වහන්සේ සරණ යනවා. ශ්‍රී සඳ්ධර්මය සරණ යනවා. ආර්ය මහා සංස රත්තය සරණ යනවා. සීල - සමාධි - ප්‍රයු විඛන මාරුගයට පැමිණෙනවා. රිකෙන් ටික විකෙන්

රික තමාගේ දුර්වලකම් අතහැර අතහැර නිවන් මගට බැස ගන්නවා. අන්න ඒ ජීවිතය තමයි අපි ඇතිකරගන්න යිනො.

පෘථිග්‍රෑෂනභාවයේ අනතුර වටහාගන්න...

ඉතින් ඒ ජීවිතය අපි ඇතිකරගන්න නම්, අපි මේ පෘථිග්‍රෑෂනභාවයේ අනතුර දැකින්නට යිනො. පෘථිග්‍රෑෂනයේ හැරියට අපි තාම පෘථිග්‍රෑෂන නේ, අපි තාම පෘථිග්‍රෑෂනයි හේද, අපි තාම මාර්ග එම බල බල නෑ හේද කියල ඔහොම කියන්න විපා. ව්ක නින්දිත ආක්‍රේෂයක්. ව්ක ලැංඡා නැති වචනයක්. ව්කේ කිසිම ගොරවයක් නෑ. නම්බුවක් නෑ. නින්දාවක් මිසක්. වෙහෙනම් කතා කරනවා නම්.

තමන් ගැන තදුන්වලා දෙන්න තියෙන්නේ මෙන්න මෙහෙම. අපි ගුෂේතවත් ආර්ය ගුවකයේ වෙන්න කැමති අය. අපි තෙරැවන් සරණ ගියපු ගුවකයේ. අපි පිළිසරණ යන්නේ බුදුරජාණන් වහන්සේ විතරයි. බුදුරජාණන් වහන්සේ ධර්මයේ තියෙන ආර්ය අධ්‍යාපනික මාර්ගයේ තමයි අපි ගමන් කරන්නේ. අපි සරණ යන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුවක පිරස. අපිට වෙන ක්වුරුත් යිනො නෑ. මෙන්න මේ විභූහට කතා කරන්න. බුදුරජාණන් වහන්සේ සරණ ගිය ගුවක පිරස අන්න එබැඳු ආකාරයට පත්වෙශිත පිරසක්.

සඳාකාලික සභාස්‍යම අන්විදින්න...

දැනටත් මේ රටේ සිරිනවා බොඳේද යැයි කියාගත් පිරසක්. නමුත් බහුතරයක් මිතකා දැඟීමිකයි. බහුතරයක් මේ මොකන් දන්නෙන නෑ. ව් තිසා සියලු දෙනා ම කළුපනා කළ යුත්තේ මේ ධර්මය අවබෝධ කරගැනීමටයි. ඉතින් පින්වතුන් අප අධිජ්‍යාන කර ගන්න යිනො අපේ ජීවිත වලට ආධ්‍යාත්මක ගුණ ධර්ම විකතු කරගෙන, බුදුරජාණන් වහන්සේ සරණ ගිය සැබැම ගුවකයෙක් වෙනවා කියල. අපත් මේ වතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා කියල අධිජ්‍යානයක් ඇති කරගන්න. පැමුදෙනාට ම මේ ගොතම බුද්ධ ගාසනයේ දී ම පෘථිග්‍රෑෂනභාවයෙන් අත්මිදිල, සක්කාය දිරිධියෙන් අත්මිදිල, මේ අවිදා අන්ධකාරයෙන් අත්මිදිල මේ වතුරාර්ය සත්‍ය ධර්මයේ ආලෝකය බඩන්නට හැම දෙනාට ම හේතු වාසනා වේවා.

සාදු! සාදු! සාදු!!



අදුරු ලොව්න නිකම්මට

-අවිජ්‍යා පහාතා සුදුනුය-

පුද්ධාච්චන පිත්වත්ති,

අද අපි ඉගෙන ගන්නේ සංයුත්ත තිකායේ හතර වෙති කොටසට අයිති දේශනාවක්. මේක මතක තියාගන්න බොහෝම ලේසියි. මේ දේශනාවේ තම අවිද්‍යාව දුරු තිරිම ගෙන ව්‍යාප දෙසුම. ඒ තියන්නේ මේ දේශනාවේ තම 'අවිජ්‍යා පහාතා සුදුනුය'. මේ දේශනාව අපිට ගෙයික් වටිනවා. මොකද අපි තුළත් මේ අවිද්‍යාව තියෙන නිසා සැවැන් තුවර පේත්තනාරාමයේ දී මේ දේශනාව ව්‍යාලේ.

වික්තරා නික්ෂ්වක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි වහන්දා කරල වාසිවෙලා මේ කාරණාව වීමසුවා. ඒ නික්ෂ්ව බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා, "ස්වාමීන්, භාග්‍යවතුන් වහන්ස, කෙහෙකුට අවිද්‍යාව දුරු වෙන්නේ, විද්‍යාව පහල වෙන්න කොයි විදිහට පීවිතය දැකින කොට ද, කොයි විදිහට පීවිතය දැනගන්න කොට ද?" මොකක් ද අහඹ පූජ්‍යය, කෙහෙකුට තමන්ගේ පීවිතේ තුළ තියෙන අවිද්‍යාව දුරුවෙලා යන්නේ කොයි ආකාරයෙන් මේ පීවිතේ අවබෝධ කරන කොට ද, කොයි ආකාරයෙන් මේ පීවිතේ දැකින කොට ද කියලයි ඇහුවේ.

මෙන්න කරන්න තියෙන දේ...

ඉතින් මේකේද බුදුරජාණන් වහන්සේ වදාලා, "නික්ෂ්ව මෙවිවරය මේකේ කරන්න තියෙන්නේ. මොකක් ද?

1. අසස අනිතය වශයෙන් අවබෝධ කරන කොට, අසස අනිතය වශයෙන් දැකින කොට අවද්‍යාව දුරු වෙනවා. විද්‍යාව උපදීනවා.
2. අසසට පෙනෙන රුප අනිතය වශයෙන් අවබෝධ කරන කොට, ඒ රුප අනිතය වශයෙන් දැකින කොට අවද්‍යාව දුරුවෙනවා. විද්‍යාව උපදීනවා.
3. අසස් ඇතිවන වික්ද්‍යාත්‍යාය අනිතය වශයෙන් අවබෝධ කරන කොට අනිතය වශයෙන් දැකින කොට අවද්‍යාව දුරු වෙනවා. විද්‍යාව උපදීනවා.
4. අසස දි, රුප දි, වික්ද්‍යාත්‍යාය දි එකත වීම අසස් ස්පර්ශය අනිතය වශයෙන් අවබෝධ කරන කොට අසස් ස්පර්ශය අනිතය වශයෙන් දකිදේ, අවද්‍යාව දුරුවෙලා යනවා. විද්‍යාව පහළ වෙනවා).
5. රේගට අසස් ස්පර්ශයෙන් හටගන්නව නම්, යමිකිසි සැපක් වේවා, දුකක් වේවා, උපේක්ෂාවක් වේවා, අත්න ඒ අසස් ඇතිවන විද්‍යා අනිතය වශයෙන් අවබෝධ කරන කොට අනිතය වශයෙන් දැකින කොට අවද්‍යාව දුරුවෙනවා. විද්‍යාව පහළ වෙනවා.”

හරිම සරල ක්‍රමයක්...

ක්‍රමය සරල නැදුදේ? ඔව්වරයි තියෙන්නේ. ආයතන හයට ම බුදුරජාතාන් වහන්සේ ඔය විදිහට ව්‍යාපා. විතකොට මෙවැනි සරල ක්‍රමයක් තියෙදේදී අපට මේ කර යන්න බැරි අපි මේ ඒවින් ගැන කළුපනා කරන පිළිවෙළේ තියෙන අපැහැදිලි කම නිසා. අපි මේ ඒවින් ගෙන්දේ ගන්න බුදුරජාතාන් වහන්සේ පෙන්වා ව්‍යාප ක්‍රමීට කළුපනා කරන්න ගන්නොත් අපට මේක විවිධ අමාරු වෙන්නේ නැ. බුදුරජාතාන් වහන්සේ දැන් මේක පෙන්නුවේ මොකක් දේ?

1. අසස අනිතය වශයෙන් බලන්න.
 2. කණ අනිතය වශයෙන් බලන්න.
 3. නාසය අනිතය වශයෙන් බලන්න.
 4. දිව අනිතය වශයෙන් බලන්න.
 5. කය අනිතය වශයෙන් බලන්න.
 6. මහස අනිතය වශයෙන් බලන්න.
1. අපැහැට පේන රුප අනිතය වශයෙන් බලන්න.

2. කතුට ඇඟෙන ගබඳ අනිතය වගයෙන් බලන්න.
3. නාසයට දැනෙන ගද සූචිත අනිතය වගයෙන් බලන්න.
4. දිවට දැනෙන රස අනිතය වගයෙන් බලන්න.
5. කයට දැනෙන පහස අනිතය වගයෙන් බලන්න.
6. මනසට සිතෙන අරමුණු අනිතය වගයෙන් බලන්න.

1. ඇසේ වික්ද්‍යාත්‍යාලය අනිතය වගයෙන් බලන්න.
2. කතේ වික්ද්‍යාත්‍යාලය අනිතය වගයෙන් බලන්න.
3. නාසයේ වික්ද්‍යාත්‍යාලය අනිතය වගයෙන් බලන්න.
4. දිවේ වික්ද්‍යාත්‍යාලය අනිතය වගයෙන් බලන්න.
5. කයේ වික්ද්‍යාත්‍යාලය අනිතය වගයෙන් බලන්න.
6. මනසේ වික්ද්‍යාත්‍යාලය අනිතය වගයෙන් බලන්න.

1. ඇසේ ස්පර්ශය අනිතය වගයෙන් බලන්න.
2. කතේ ස්පර්ශය අනිතය වගයෙන් බලන්න.
3. නාසයේ ස්පර්ශය අනිතය වගයෙන් බලන්න.
4. දිවේ ස්පර්ශය අනිතය වගයෙන් බලන්න.
5. කයේ ස්පර්ශය අනිතය වගයෙන් බලන්න.
6. මනසේ ස්පර්ශය අනිතය වගයෙන් බලන්න.

විදීම් ගැනන් අනිතය විදීහට බලන්න...

ර්පුගට බුදුරජාතාන් වහන්සේ ව්‍යාපා,

1. ඇසේ ස්පර්ශයෙන් හට ගන්නට නම් යම් සැප, දක්, උපේක්ෂා විදීම් එවා අනිතය වගයෙන් බලන්න.
2. කතේ ස්පර්ශයෙන් හට ගන්නට නම් යම් සැප, දක්, උපේක්ෂා විදීම් එවා අනිතය වගයෙන් බලන්න.
3. නාසයේ ස්පර්ශයෙන් හට ගන්නට නම් යම් සැප, දක්, උපේක්ෂා විදීම් එවා අනිතය වගයෙන් බලන්න.
4. දිවේ ස්පර්ශයෙන් හට ගන්නට නම් යම් සැප, දක්, උපේක්ෂා විදීම් එවා අනිතය වගයෙන් බලන්න.
5. කයේ ස්පර්ශයෙන් හට ගන්නට නම් යම් සැප, දක්, උපේක්ෂා විදීම් එවා අනිතය වගයෙන් බලන්න.
6. මනසේ ස්පර්ශයෙන් හට ගන්නට නම් යම් සැප, දක්, උපේක්ෂා විදීම් එවා අනිතය වගයෙන් බලන්න.

ඇවිවරයි මේකේ තියෙන කුමය. බුද්ධ දේශනාව විතැනීන් අවසන්. වීතකොට අපට පැහැදිලිව ජේන්ට බුදුරජාතාන් වහන්සේ

ඉදිරිපත් කරන්නේ සංකීර්ණ තුමයක් නොවෙයි. විහෙනම් බොහෝම සරල විකක් ඉදිරිපත් කරන්නේ. නමුත් අපිට ඒ සරල බවට ප්‍රවේශ වෙන්න අමාරදයි. ඇයි අපි ගොඩනගාගෙන ඉන්නේ සංකීර්ණ විකක්. මේ අනිත්‍ය වශයෙන් බලන්න නම් වියා බලන්න සිහෙ කොහොන් දී තමාගෙන්.

අවබෝධ කර ගැනීම පිණිසයි. ගුහණාය කර ගැනීමට නොවේ.

විහෙනම් බූදුරජාණන් වහන්සේගේ ධර්මය මේ ලෞකයේ වික ම වික දේකට ගෙවන්න ප්‍රවේශනි. ඒ කුමකට දී තමාට පමණ යි මේ ධර්මය ගෙවන්නේ. තමාට මේ ධර්මය ගෙවා බලන තුරු මේ ධර්මයෙන් ප්‍රයෝගනයක් ගන්න බං. තමාට මේ ධර්මය ගැලපුවාට් විතරයි, මේ ධර්මයේ ප්‍රයෝගන ගන්න ප්‍රවේශන්. ඉතින් ඒක බූදුරජාණන් වහන්සේගේ දේශනා වල පැහැදිලිව ම සඳහන් වෙනවා.

බූදුරජාණන් වහන්සේ වදාලා ඔබට මතක ඇති “පින්වත් මහතෙනි, මේ ධර්මය මම ඔබට ඩියා දෙන්නේ, කුලුපම් ටෝ සික්ච්චෙ, ධම්මං දේසිස්සාම නිත්තරන්වාය නො ගෙහනත්වාය” පහුරක් වශේ පාවිච්ච කරන්නයි. විතෙර වීම පිණිස මිසක් ගුහණාය කරගැනීම පිණිස නොවෙයි.” විහෙම නම් මේ ධර්මය පවති තියෙන්සේ විතෙර වීමට පාවිච්ච කරන්නයි. ගුහණාය කරගැනීමට නොවෙයි.

මේ ධර්මයට සම්බන්ධ වෙන අපි අන්න ඒ පැහැදිලි ඉලක්කය තුළ රැදී සිටින තාක් අපිට මේ ධර්මය කරා යන්න ප්‍රවේශන්. අපි මේ ඉලක්කයෙන් බැහැර වූහොත්, අපි කාටවත් ම මේ ධර්මය දියුණු කරගන්න බැරැව යනවා. බූදුරජාණන් වහන්සේ ගේ ධර්මය අපේ ජ්විත තුළින් ම අපි ගෙව ගෙව බලන්න සිහෙ. බාහිර අයගේ ජ්විතයට අපි බලෙන් ගෙවවන්න ගියෙන් සමහරවිට ඒගොලුවා තරහ වෙයි. අපට කරන්න තිබෙන්නේ තමන්ගේ ජ්විතයට ගෙවන වික.

(නො) ගැලපීම.

නමත් මේ රටේ තිබෙනව බූදුරජාණන් වහන්සේගේ ධර්මය ගෙවන්න ප්‍රරුදුවෙවා තමන්ට නොක්ට දී විද්‍යාවට. විද්‍යාවට ගෙවන්න ප්‍රරුදුවෙවා තියෙනව. තමන්ට නොවෙයි. කුමය හර දී වැරදි දී? සම්පූර්ණයෙන් ම වැරදියි.

පිහිටුවෙනි, අපි ඉස්කේද් වල ගියා. ඉගෙන ගත්තා. විහාග ලිවිවා. ඔය සුද්ධීන්ගේ පොත් කියෙවිවා. වේද්‍යාව ඉගෙනගත්තා. කවතුවත් අපි ඒවා ඉගෙන ගත්තා කියලා සරණ යන්න ඕනෑම නෑ. අපි සරණ යන්නේ මොකක් දී? බුදුරජාණන් වහන්සේගේ ධර්මය යි.

දැන් බලන්න අපි දත්තවා මේ රටේ අන්තර්මි වලට අපේ බොද්ධ ජනතාව අභුවෙනව කියල අපට දැනගෙන්න ලැබෙනව. ඒ අභුවෙන්නේ මිනිස්සු බුද්ධීමත් තිසා දී? මෝඩ තිසා දී? විහෙමනම් මේ මෝඩකම පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. ඔන්න බලන්න කාලාම සූත්‍රය.

ලේසියෙන් රවටිවන්න බැර ආය....

කාලාම කියල තිබුන නියමි ගමක්. ඒකේ මිනිස්සුන්ව හැඳින්නෙවිවෙන් කාලාම කියන නම්න්. ඒ ගමේ මිනිස්සු මේ ලංකාවේ බොද්ධයා වාගේ රවටිවන්න පුලුවන් පාතියක් නෙවෙයි. ඒ ගමේ මිනිස්සු බොහෝම ක්‍රාණවන්ත පිරිසක් බව තේරෙනව.

බුදුරජාණන් වහන්සේ ඒ ගමට වැඩිම කපා. වැඩිම කරපු වෙලාවේ ඒ මිනිස්සු රැස්වුනා. රැස්වෙලා බුදුරජාණන් වහන්සේව මුණාගැහෙන්න ගිහිල්ලා උන්වහන්සේ කෙරෙහි යම්කිසි විශ්වාසයක් ඇති වෙන්න ඇති මේ ගොල්ලන්ට. ඉතින් මේ ප්‍රශ්න ගොමුකපා. කිවිවා, “ස්වාමි, භාග්‍යවතුන් වහන්ස, මේ ගමට විනවා එක එක ආගම් වල මිනිස්සු. අවේල්ලා අපට තැති බේර්ග දීලා හිට කියනවා මේක තමයි ඇත්ත. අනෙක් ඒවා බොරු. ආ... විහෙම ද කියලා අපිත් අහනවා. ඒ ආය ගියාට පස්සේ වෙන ආගමික කණ්ඩායමක් විනවා. ඇවේල්ලා කියනවා අර කියාපු එක බොරු. මේක තමයි ඇත්ත. ඒ ගොල්ලෙ ගියාට පස්සේ තව කණ්ඩායමක් විනවා. අවේල්ලා කියනවා අර දෙගොල්ලෙ ම කියාපු එක බොරු. මේක තමයි ඇත්ත කියලා. භාග්‍යවතුන් වහන්ස, අපි ඒ වික්වත් පිළිගන්නේ නෑ. අපිට සැකයක් ඇතිවූනා කවුද ඇත්ත කියන්නේ, කවුද බොරු කියන්නේ කියලා.” මේ ගැන අපි බොහෝම සැක කරනවයි කිවිවා, මේ ගොල්ලන් ප්‍රකාශ කරන දේවල් පිළිබඳව.

බඩන් බුද්ධීමත් ද?

මිනිස්සු බුද්ධීමත් ද නැදුද්? අන්න බුද්ධීමත් මිනිස්සු. වර්තමානේ ලේකේ මිනිස්සු ඉස්සර විශ්වා නෙවෙයි බුද්ධීමත් කිය කියා ඒවාට ඒක මොන බොරු ද කියල තේරෙනව ඒ කාලාම සූත්‍රය කියවන කොට. බුද්ධීමත් මිනිස්සු අන්න ඒ ආය යි. මේ කාලේ වකරන් කැල්ලක් දීලා

කියනවා අරක බොරු, මේක ඇත්ත. විතකොට විය පිළිගත්තේ මොකක් දිනා බලල ද? වකරම දිනා බලලා. විතකොට කුමය හරි ද? විතකොට අපිට පේනවනේ මේ මිනිස්සු බුද්ධිමත් වෙලා නැතෙන.

මෙන්න සැක කරන්න ඕනෑම තැන...

බුදුරජාණන් වහන්සේට කියා සිටියා, “ස්වාමීන්, භාග්‍යවතුන් වහන්ස, අපිට හරි සැක යි මේ ගැන. කවුද ඇත්ත කියන්නේ, කවුද බොරු කියන්නේ කියල” බුදුරජාණන් වහන්සේ වදාලා, “කාලාමයෙන්, හරියට ම හරි කිවිවා. සැක කළ යුතු තැන ම යි මේ සැක කලේ. ඔය වික වික්කෙනා කියාගෙන ආවට ඕව පිළිගත්ත විපා. (ම) තක්ක හේතු) තර්කයට ගැලපුනා කියල පිළිගත්ත විපා. (ම) තය හේතු) නායට ගැලපුනා කියල පිළිගත්ත සිහෙ නැ. (ම) අනුස්සවේනා) ඒ වික වික්කෙනා කියාගෙන ආවා කියල පිළිගත්ත විපා. (ම) දිවිධි හිංක්ඩානක්බන්ති) මතවාද වශයෙන් ගැලපුනා කියලා පිළිගත්ත විපා. (ම) බඩිහරුපතාය) බලාගෙන කියා ම මේකත් හරිනේ කියලා පිළිගත්ත විපා. (ම) ඉතිකිරාය) මේ විදිහට මේ විදිහට කියාගෙන ගියෙක්හම් මේක ගෝරෙනව කියල පිළිගත්තන් විපා. (ම) පිටක සම්පූලන්ති) මේවා අපේ පොන්වල තියෙන්නේ මෙහෙමය කිවිවට පිළිගත්ත විපා. මේක කියන්නා වූ වික්කෙනා මහා පිළිගත්ත වික්කෙනෙක්. ඒ නිසා අපි පිළිගත්ත සිහෙ කියල වශෙම පිළිගත්ත සිහෙ නැ. මේ අපේ ගුරුවරය යි මේ කියන්නේ කියලා වශෙම පිළිගත්ත සිහෙ නැ” කියනව.

නිදහසේ හිතන්න...

බුදුරජාණන් වහන්සේ වදාලා, “කාලාමයෙන්, ඔබ ම ගෝරුම් ගත්ත නිදහස් පුද්ගලයෙක් හැරියට මෙන්න මේක. ඔබ නුවතින් විමසන්න මේක. කාලාමයෙන්, කොහොම ද ඔබ ඒ තීරණයට වින්නේ. මේ ලෝහය ඇතිවේම වියාටත් අනුත්වත් යහපත පිණිස ද අයහපත පිණිස ද පවතින්නේ කියල. ඉතින් කාලාමයෙන් කළුපනා කරල පිළිතුරු දෙන්න.” කියලා කිවිවා.

දැන් ඔබෙන් අභ්‍යන්තරයේ ඔබ කළුපනා කරල මොකක් ද දෙන උත්තරේ. අයහපත පිණිස. කොහොම ද ඔබ ඒ තීරණයට වින්නේ. ලෝහය මුද්‍රාකරගෙන මිනිස්සු ප්‍රාණකාතය කරනව. සොරකම් කරනවා. වැරදි කාම සේවනයේ යෙදෙනවා. මත්පැන් පානය කරනව. බොරු කියනව. කේලාම කියනවා. පරැඹ වවන කියනවා. නිස් වවන කියනවා. වංචික ලෙස අධ්‍යාපිකව සඳුනු හමුවකරනවා. මේ ඔහුගෙව ම ජේත්ති

මොකක් දී? අහන්තරයේ තියෙන ලෝහය. විහෙනම් ලෝහය කියන්නේ අහිත පිණිස, දුක් පිණිස පවතින විකක්.

බුදුරජාණන් වහන්සේ වදාලා, ඒක ඒ විදිහට බලනව මිසක්, මේ වික වික්කෙනා කිවිවට බලන්න විපා. තර්කට ගැලපුනා කියලා බලන්න විපා. බලන්න යහපත අයහපත සිද්ධිවන ආකාරය.

හිතේ ඇතිවෙන ද්වේෂය යහපත පිණිස ද?

ර්ලයට බුදුරජාණන් වහන්සේ අහනව කාලාමයන්ගෙන්, “කාලාමයන්, කෙනෙකුගේ සිතක ඇතිවෙන ද්වේෂය යහපත පිණිස ද, පවතින්නේ අයහපත පිණිස ද පවතින්නේ” කියල හිතන්න කියනව. අහන්ව විහෙම තුවනින් විමසන කොට අපට තේරෙනව මේ ද්වේෂය නිසා මතිස්සු මති මරනව, හොරකම් කරනවා, වැරදි කාමසේවනයේ යෙදෙනවා, බොර කියනවා, කේලාම් කියනවා, පරැශ ව්‍යවන කියනවා, හිස් ව්‍යවන කියනවා, අධාරමික ජීවිත ගත කරනවා, මේ ඔක්කොම ඇතිවෙන්නේ මොකන් ද? හිතක ඇතිවෙන ද්වේෂයෙන්.

විතකොට හිතක ඇතිවෙන ලෝහය, ද්වේෂය හිතසුව පිණිස ද පවතින්නේ, අහිත පිණිස ද? අහිත පිණිස ද පවතින්නේ.

ර්ලයට බුදුරජාණන් වහන්සේ වදාලා විමසල බලන්න, “මේ හිතේ ඇතිවෙන මෝහය අහිත පිණිස ද පවතින්නේ, හිත සුව පිණිස ද” කියලා. විතකොට විමසල බලන්න තමන්ට හෙ ඉඩ දෙන්නේ. තමන් තුවනින් විමසන කොට තමන් බුද්ධිමත් තම තමන් අවබෝධ කරගන්නවා මේ ලෝහය්, මේ ද්වේෂය්, මේ මෝහය් අහිත පිණිස, දුක් පිණිස පවතිනව මිසක්, යහපත පිණිස පවතින්නේ නඟ.

හිතසුව පිණිස පවතින දේවල්....

ර්ලයට බුදුරජාණන් වහන්සේ අහනවා, “කෙනෙකුගේ හිතේ ඇතිවෙනවා නම් ලෝහ නැතිකම, ඒක හටගන්නේ හිතසුව පිණිස ද, අහිත පිණිස ද” කියලා. හිත සුව පිණිස. අයසි ඒ වෙනුවෙන් විය ප්‍රාණකානය කරන්නේ නඟ. සොරකම් කරන්නේ නඟ. වැරදි කාම සේවනයේ යෙදෙන්නේ නඟ. මත්පැන් බොන්න පවත් ගන්නේ නඟ. බොර කේලාම් කියන්නේ නඟ. මේ මොකක්වත් නැති හිඳුහක් ජීවිතයක් විය ගෙවනවා.

ර්ලයට අහනව “කෙනෙකුගේ හිතේ ද්වේෂය නැත්නම්, ඒක හිත සුව පිණිස ද? අහිත පිණිස ද?” ඉතින් කාලාම වාසින් කිවිවා “ස්වාමී, හිතසුව පිණිස ද” කියලා.

“කෙහෙකුගේ මෝහය නැත්තම් නිතසුව පිණිස දී, අහිත පිණිස දී?” “නිතසුව පිණිස දී” විහෙම නම් කාලාමයෙහි, ඔහ්න ඔය විදිහට බලන්න. මේ වික වික්කෙනා කියාගෙන ආචා කියලා බලන්න විපා. මේ තර්කයට ගැලපුනා කියලා බලන්න විපා. න්‍යායට ගැලපුනා කියලා බලන්න විපා. පොත් වලින් ආචා කියලා බලන්න විපා. බලාගෙන ගියාම මේකන් හර තේ අරකත් හර්හෙ කියලා බලන්න විපා. මේ කියන්නා වූ කෙනා සඟලකිය යුතු කෙහෙක් හෙවෙද කියලා බලන්න විපා. බලන්න නිදහසේ මේක ගෙවා තමාට විතකොට තමා ම දැනගන්නවා මේ ධර්මය” කියල.

බුද්ධිමත්ත්ගේ තෝරාගැනීම...

ඩුදුරජාත්‍යන් වහන්සේ වදාලු තත්ත්වයන් වහන්සේ මෙන්න මේ ලේඛන, ද්‍රේවීඡ, මෝහ නැති කිර්මය ධර්මය දේශනා කරන්නේ. අලෝහ, අලෝසි, අලෝහ ඇතිකර ගැනීමය ධර්මය දේශනා කරන්නේ. ව්‍යිවරය කිවිවේ කාලාමවර තෙරැවන් සරණා ගියා.

විතකොට අපිට පැහැදිලිව ජේනවා බුද්ධිමත් මනුෂයා මේ ධර්මය තෝරාගන්නේ බුද්ධිමත් පිළිවෙළකට දී. බුද්ධි නින වික්කෙනාට තහඩු කිස්ලේක්, සඩන් කිස්ලේක් දුන්නහ ම වියා ඕහැ ධර්මයක් තෝරා ගන්නවා. විතකොට අපිට පැහැදිලිව ජේනවා අහ්න විහෙම ධර්මයක් තෝරා ගත්තට පස්සේ අහ්න ඒ ධර්මය මා කිවිව ඒක ගෙවන්නේ විද්‍යාවට හෙවෙයි. ඒක ගෙවන්නේ ආර්ථික විද්‍යාවට හෙවෙයි. සමාජ විද්‍යාවට හෙවෙයි. සංගීතයට හෙවෙයි. ගතිතයට හෙවෙයි. භූගෝළයට හෙවෙයි. ඒක ගෙවන්නේ මොක්ද දී? තමාට.

සිතිය පිහිටුවන්න පුළුවන් නම්....

තමාට ගෙවන්න නම් තමා තුළ පිහිටුවන්න ඕහැ විශේෂ දෙයක් තියෙනව්. ඒකට කියන්නේ සිතිය. තමන් තුළ සිතිය පිහිටුවල තමයි තමන්ට මේ ධර්මය ගෙවන්න තියෙන්නේ. තමන් තුළ සිතිය පිහිටුව ගන්නේ නැතිව මේ ධර්මය ගෙවන්න බෑ.

දැන් අපි ඉගෙන ගත්ත අවිජිත පහාතා සූත්‍රයේ දී ඇස අහිත වශයෙන් අවබෝධ කරන්න ඕහැ කියල, කතු අහිතය වශයෙන් අවබෝධ කරන්න ඕහැ කියල, මේවා අහිතය වශයෙන් අවබෝධ කිරීම ඉඩේ සිද්ධිවෙන විකක් හෙවෙයි. මෙය තමා විසින් ඉතාමත් කළුපනාකාරීව සිතිය පිහිටුවීමෙන් තමන්ගේ කය ගැන, තමන්ගේ සිත ගැන, විද්‍යා ගැන, මේ හැම දෙයක් ගැන ම සිතිය පිහිටුවීමෙන් ම තෝරුම් ගන්න දේවල්.

විතකොට පින්වතුති, අපට තිබෙන දුෂ්කරතාවය සිහිය පිහිටුවාගන්න තියෙන අමාරුව. සිහිය පිහිටුවාගන්න උපකාර වෙන තව දෙයක් තියෙනවා. ඒක නැතිවීමෙන් වෙන්නේ. සිහිය පිහිටුවා ගන්න උවමනය ධර්මයේ පෙන්නලා තියෙන විදිහට කළුපනා කිරීම. ඒකට කියන්නේ යෝනිසේ මනසිකාරය. අන්න විහෙම කළුපනා කිරීමෙන් විතරම යි මේ සිහිය පිහිටුවා ගන්න උවමනා කරන විදිහට මේ නිත සකස් කර ගන්න පුලුවන් වෙන්නේ. විතකොට යෝනිසේ මනසිකාරයේ යෙදෙන්නේ නැත්තම් කෙනෙක් වියාට සිහිය පිහිටුවා ගන්න බෑ.

සිහිය වගේ ම විරයන් ඕනෑ.

සිහිය පිහිටුවා ගන්නේ නැති කෙනෙක් වියාගේ මනසේ ස්වභාවය විය කවදාවත් දකින්නේ නඩ. වියාගේ කළුපනාවේ හරි වැරු දේද දකින්නේ නඩ. වියාට තේර්ටමේ ගන්න බෑ. විහෙමනම් වියාට තේර්ටමීගැනීම පිනිස විය කළ යුත්තේ සිහිය පිහිටුවා ගැනීම යි. සිහිය පිහිටුවා ගන්න යෝනිසේ මනසිකාර ඕනෑ නැඟැයි ඒක තිබුනත් විරය නැත්තම් බෑ. විහෙම නම් මේ බුදුරජාණන් වහනස්සේගේ ධර්මයේ අපිට ඕනෑ ලොකු විරයක් ඕනෑ.

දැන් පින්වතුති, අපි මේ ජීවත් වෙන්නේ නිවන් අවබෝධ කරන්න බාධක කරුණු ගොඩක් වික්ක යි. ඒකට උපකාරක කරුණුත් වික්ක නෙමෙයි, අපි ජීවත් වෙන්නේ බාධක කරුණුත් වික්කයි. ප්‍රයුව උපදාවන්න බාධක කරුණුත් වික්ක යි අපි ජීවත් වෙන්නේ. සිහිය නුවතු දුරටත කරන කරුණුත් වික්ක.

ඉස්සර වාගේ ම නිත විමසන්නේ....

විකක් තමයි මේ අපි ජීවත් වෙන්නේ රඡප, ගබ්ද, ගන්ධ, රස, පහස කියන මේවට ආසාවත් යුත්තවයි. ඒවට ආස කළා ම නිතේ ස්වභාවය මොකක් දා ආසාකරන දේ පස්සේ ම නිත ඇඳිලා යන වික. නොදුට බලන්න නිතල දැන් අපි යමකට ආසා කළුවත් ඒ ආසා කරපූ අරමුණු විසින් අපිව ගිලුගන්නව. රෝපස්සේ අපේ නිතට විකම මතක් වෙනවා. ඒක ම මතක් වෙනව.

අපි කියමු ඔන්න අපි මල් පැලුයක් නිටවාගන්න කළුපනා කළා කියලා. රෝ පස්සේ අපි පාරට ගියන් ඒ පාතිය මල් ගහක් දැක්කොාත් “ආ... මේක තමයි මම අර නොය නොය නිරිය මල් පැලෝ” විහෙම කළුපනා කරනව මොකද අපි ඒකට කියන්නේ. කාමවිෂන්දය. මේ වගේ ආස කරන දේට ම නිතට යනව මිසක් නිතට සිහිය නඩ අපිට. විතන

තියෙන්නේ මිච්ච සති. සම්මා සතියට වින්න බං. විතකොට ඒක අපේ හිතේ ගොඩනැගිල තියෙන බාධාවක්. ඒ බාධාව හඳුනාගන්න පූජ්‍යවන් වෙන්නේ සිහිය දියුණු කිරීමෙන් ම යි.

ඡිඛ් ද්වේෂය පිළිගන්නව දෑ?

රීඹග වික අපේ හිතේ ඇතිවෙන ගැටීම, තරහ, අමනාපය, ද්වේෂය. මෙන්න මේ ද්වේෂයත්, තරහත්, ගැටීමත්, අමනාපයත් අපේ හිතට ආවා ම ඒක ක්‍රියාත්මක වෙන්නේන් හිටරණායක් හැටියට යි. නිටරණාය කියල කියන්නේ විත්ත දියුණුවට අපගේ බාධාවක් හැටියට පූජ්‍යව දියුණු කර ගැටීමට බාධාවක් හැටියට අපේ නුවනු දුරටත කරන දෙයක් හැටියට යි විය ක්‍රියාත්මක වෙන්නේ.

ද්වේෂයක් කෙනෙකුගේ හිතේ ඇතිවූනොත්, අපේ හිතේ ස්වභාවය තමයි, මේ ද්වේෂ සහගත අරමුණක් ආවහම ඒ අරමුණ හිතින් පිළිගන්න වික. පිළිඳාගෙන අපි මොකද කරන්නේ, රිට පස්සේස් රිට අනුකූලව වික වර්ධනය වන ආකාරයට කළුපනා කරනවා. ඒකට මොකද්ද කියන්නේ. අයෝනියෝ මනසිකාරයේ යෙදෙනව. අයෝනිසේ මනසිකාරයේ යෙදෙන්න යෙදෙන්න අපි අපේ සම්පූර්ණ ලේඛය තුළ මේ ද්වේෂය හැදෙන්න පටන් ගන්නව. විතකොට අපට පූජ්‍යවන් ද සිහිය පිහිටුවන්න. බං. අපට පූජ්‍යවන් ද නුවනු පිහිටුවන්න. බං. අපට පූජ්‍යවන් ද විරය පිහිටුවන්න. බං. මේ විකක්වන් කරගත්න බාරි තත්වෙකට අපි පත්වෙනවා අර නිටරණාය නිසා. විතකොට මේවා අපේ හිතේ බාධක කරනු හැටියට තියෙනවා.

ක්ෂණික අනහරිම - ගෙන දෙයි සහනය

දැන් සමහර ආය නම් ඉන්නව තරහක් ඇතිවෙන කරුණාක් ආවාම ස්ක්‍රෑනයෙන් විය ඒක අනහරු ලුනවා. ඒක වියාගේ වාසනාව. විතකොට වියාගේ හිත තියෙන්න වියාගේ හිතේ ඇතිවෙන ද්වේෂ සහගත අරමුණ මොකක් වගේ ද විතකොට. ජලයේ ඇඳපු ඉරක් වගේ. ඒක වික පාරට ම නැතිවෙලා යනවා. විහෙම ආයත් ඉන්නවා.

සමහර කෙනෙකුගේ හිතට ද්වේෂය ආවාම ඒක යලි වියාට මතක් වෙනවා. මතක් වෙන්න මතක් වෙන්න විය ඒක ආදීනව දකින්නේ නං. විය ඒක අල්ල ගන්නවා. ඒක හිතේ පිහිටුව ගන්නවා. ඒ අනුව කළුපනා කරනවා. විතකොට මොකද වෙන්නේ? ඒ ද්වේෂය ප්‍රහාණාය වෙන්නේ නං. හැබැයි විය පහුවෙනකොට ආදීනව සලකන්න පෙළුමෙනවා. ආදීනව සලකලා බැහැර කරනවා. ඒකට ටිකක් කළ යන නිසා ඒක විල්ලේ ඇඳපු ඉරක් වගේ.

දේවේෂය ආදරෙන් වැළඳගන්නා අය..

සමහර කෙනෙකුගේ හිතේ දේවේෂය විනව. වියාට මතක් වෙනව. මතක් වෙනකාට ඒ දේවේෂය වැළඳ ගන්නව. විය දැඩි ලෙස ඒකේ සිහිටුවා ගන්නවා. විය ඒකට අනුව ම කළුපනා කරනවා. විය ඒක ප්‍රහාණය කරන්න දැන්නේ නෑ. විය ආදීනව සිහි කරන්නේ නෑ. විය හිතට අභිවෙන දේවේෂය අහිත පිතිස, දුක් පිතිස පවතිනව හේද, විතකාට ව්‍යඩ දේවේෂයක් දැන් මගේ හිතේ හට අරන් තියෙනව, මම ඒක බැහැර කරන්න සිහෙ කියල හිතන්න ගේරෙන්හේ නෑ වියාට. විය ඒ දේවේෂය ම පිහිටව පිහිටව ඉන්නව හරියට ගල් කෙටුව ඉරක් වශේ.

බාධාව හඳුනාගන්න සිහෙ...

විතකාට බලන්න අපේ පිච්චය තුළ අපේ හිතේ ස්වහාවය ඔය ආකාරයට හැඳිලා තියෙනවා. විතකාට මේවා මැඩගෙන සිහෙ අපි සිහිය දියුතු කරන්න. නැතුව නිකම් සිහියෙන් ඉන්න සිහියෙන් ඉන්න තිව්වට හරියන්නේ නෑ. දැන් අපිට හරි ලේසිය සිහියෙන් ඉන්න, සිහියෙන් ඉන්න කියලා කියන්න. නමුත් ඒක කරන වික්කෙනා තමයි මේ හිතේ ස්වහාවය ඒ තමාට උවමනා කරන ආකාරට හෙවයි හැදෙන්නේ. තමාට සිහෙ නැති අකාරයට ම යි හැදෙන්නේ. ඒ කියන්නේ තමන්ට උවමනා අකාරයට හඳුගන්න අමාරදය. ධර්ම මාරුගයේ දී ගොඩාක් ම කෙනෙකුට බාධා පිතිස පවතිනවා. සමාධියටයි, ප්‍රජාවටයි ගොඩාක් බාධා පිතිස පවතිනවා.

සරල පිච්චයක් හිමිකර ගන්නොත්...

සමහර කෙනෙක් ඉන්නවා, බොහෝම සරලව, ගෙදුර දොර අහිත් දේවල් ඔක්කොම අමතක කරලා සරල පිච්චයකට පත්වෙන්න ප්‍රභ්‍රවන්. ව්‍යාපාර කටයුතු ඔක්කොම කරගෙන සරල වෙලා ඉන්න අය ඉන්නවා. විතකාට තරහ නැති කරගන්න ප්‍රභ්‍රවන් අය ඉන්නවා. ඒ කියන්හේ ඒක ගණන් ගන්හේ නැතිව හිතිත් අන්තරිනවා.

ර්ටත් වඩා බාධා පිතිස පවතින කරත්තු දෙකක් මම දකිනවා. මේ සිහිය පිහිටුවා ගන්න බාධා තියෙන විකක් තමයි නිදිමත, අලස බව. විතකාට ඒක ප්‍රබල සාධකයක් හැරියට අපේ පිච්ච වල ක්‍රියාත්මක වෙනවා. භාවනා කරන්නේ නැතිව අපිට වෙන සිහෙ විකක් කරන්න ප්‍රභ්‍රවන් හේද? වාසිවෙලා භාවනා කරන වික ඇරෙන්න අනෙක් සිහෙ විකක් කරන්න අපට ලේසිය. අරකට අපේ හිත යොමු වෙන්නේ නෑ.

මෙහෙම ප්‍රශ්නය විසඳුගන්න නම් බේ..

ඒකට ජිත යොමු වෙන්හේ ඉක්මනීන් ම පංච නීවරණ සංයිදෙන කෙනා. ඉක්මනීන් ම පංච නීවරණ සංයිදෙන කෙනා ඉක්මනීන් ම භාවහාවට යොමු වෙනවා. ඒ පිරිස බිජය ඉහ්නේ. වැඩි පිරිසක් ඉහ්නේ ඉක්මනීන් පංච නීවරණ සංයිදෙන්හේ නැති අය. අන්න ඒ කෙනා උත්සාහය, විරිය, යෝගිසේ මනසිකාරය ආදිය තුළින් ම දි මේ ප්‍රශ්නය විසඳුගන්න යිනො. මේ ප්‍රශ්නය දුවලා විසඳුන්න බේ. භාවහා කරන ආසන මාරු කරල විසඳුන්න බේ. භාවහා පන්ති මාරුකරලා විසඳුන්න බේ. භාවහා කරන කුරිය මාරු කරලා මේ ප්‍රශ්නය විසඳුන්න බේ. ආරණ්‍යයෙන් ආරණ්‍යයට මාරු වෙලා විසඳුන්න බේ. වෙහෙම විසඳෙනවා නම් ඉක්සේල්ලා ම විසඳුන්නේ මට. වෙහෙම විසඳෙන්න නෑ.

නුවතින් කළුපනා කළුපන් නම් විසඳුගන්න පුළුවන්...

වේක විසඳෙන්න කොහොමද? නුවතින් කළුපනා කරලම දි නුවතින් තේරුම් අරගෙනහම දි. මෙතන තොද නැ කියලු වෙන තැනකට තියා කියලු විසඳෙන්නේ නෑ. ප්‍රශ්න වෙහෙම්ම ම දි. දිවිවා කියලු විසඳෙන්න නෑ. විසඳෙන්න සිහිය පිහිටුවලා ම දි. නුවතු පිහිටුවලා ම දි. ඉතින් වේක තේරුම් ගන්න කම් ම විය දුවනවා. වේක තමයි හැරී. අපට නිතෙනව මෙතන තිරියට හරි නෑ. මෙහෙ දේශගුණේ බලපාල වෙන්න ඇති. විතන භාවහා කරන කොට හරියන්නේ නෑ. කසම හරි නැතිව ඇති. ඔන්න වෙන තැනකට යනවා.

අපි කවූවත් අපේ මූලික ප්‍රශ්න භැඳුනාගන්නේ හඳුන්ව අපි බාහිර හේතු තමයි දකින්හේ විත්ත දියුණුවට බාධක හැරියට. වේකදී අපි නුවතින් විමසල ම තේරුම් ගන්න යිනො.

මම තිවිවා ප්‍රධාන බාධක දෙකක් මම දකිනවා මෙම නීවරණයන්ගෙන්. විකක් තමයි නිදිමත - අලස බව. අනෙක් වික නිතේ විසිරීම. මෙන්න මේවා කවූවත් දුවල බේරෙන්න පුළුවන් දේවල් හෝ ස්ථාන වෙනස් කරල බේරෙන්න පුළුවන් දේවල් හරි නොවෙයි. තමන්ට නිතාමතා තමන්ම ඉවසගෙන තමන් ම නුවතින් කළුපනා කර කර තමන් නැගී සිටින්න යිනො දෙයක්.

හිත හඳුව තියෙන්නේ අපිට ඕනෑ විදිහට නොවෙයි...

දැන් බලන්න අපේ හිත සකස් වෙලා තියෙන්නේ සිහිය දියුණු කරන්න අනුබල ලැබෙන්න නොවෙයි. වෙහෙම් සිහිය දියුණු කරන්න

අමාරු වෙන්න යි. මේ ලේඛයේ සියලු දෙනා ම සිහිය දියුණුකරගෙන තියෙන්නේ මහන්සියෙන්, අමාරුවෙන්, උත්සාහයෙන්. ඉඩේ සිහිය දියුණු වෙවිව කෙනෙක් මට හම්බවෙලා නෑ. ඉඩේ සිහිය දියුණු වෙනවා නම්, බුදුරජාතාන් වහන්සේ දේශනා කරයි ද මෙහෙම.

මේ සටනින් පැරදුම නොව මරණාය වේවා !

වික්තරා ලක්සන වනාන්තරයක දී බුදු රජාතාන් වහන්සේ ව්‍යාපා, “පින්වත් මහත්තානි, මම කැමතියි මේ ආරණ්‍යයේ මෙන්න මෙවැනි හික්ෂුන් ඉන්නවා නම්. පළගක් බැඳුගෙන වාචිවෙලා, අධිෂ්ෂාහයක් ඇතිකරගෙන ඉන්නවා මාගේ ග්‍රෑටයේ මස්, රේ වියැලේවා. සම් නහර ඇට ඉතුරු වේවා. මම මේ ධර්මය අවබෝධ කරන තුරුවට නැගිටින්නේ නෑ කියල වීරය ගන්න අයට මම කැමතියි”

විතකොට බලන්න, අප මේ උචින් පල්ලෙන් අතාගාලා අපි අපේන් වැඩි කරගෙන, ජාමේ ඩේරගෙන මේක කරගන්න හඳුවට විහෙම විකක් නෑ. මේක තියෙන්න උත්සාහයෙන් සිහිය පිහිටුවල. උත්සාහයෙන් සිහිය පිහිටුවනවා කියන්නේ මේකයි. මොකද සිහිය පිහිටුවනවා කියන වික ඉඩේ පිහිටින්න නෑ. උත්සාහයෙන් පිහිටින්නේ. හැබැයි එකැදි වියාට පූඩ්වන්කම තියෙන්න ඕනෑ, නොදුට නුවතින් විමසන්න. නුවතින් විමසන්න පූඩ්වන්කම තියෙන උත්සාහයෙන් යුක්තව සිහිය පිහිටුවන්න කළුපනා කරන වික්කෙනා තමයි රික රික ඔන්න කය කෙරෙහි සිහිය පිහිටුව ගන්නවා. ඉරුයා පවත්වන කොට සිහිය පිහිටුවා ගන්නවා. හැම දේකට ම ඕනෑ සිහිය යි.

සිහිය නැත්නම්... කිසි දෙයක් බිජ...

දැන් අපි ගත්තොත් සිල් රකින්න සිහිය ඕනෑ දා නැද්ද? සිහිය ඕනෑ. සිහිය ඇතිවෙන්න ඉන්දිය සංවර්ය තියෙන්න ඕනෑ. ඉන්දිය සංවර්ය නැතිව සිහිය පිහිටුවන්න බෑ. මම උතුහරණයක් කියන්නම්, අපි කියමු ඔන්න ගෙදරක ශිතකරණයක් තියෙනව්. මෙයා පුරදු වෙලා ඉන්නවා, හවසට ආපු ගමන් ම මේක ඇටුල මොනවද තියෙන්නේ කියල බලම අරගෙන කටු දාගන්න.

දැන් මෙයාට පෝය දුවසක් ආවා. සාමාන්‍යයෙන් පෝය දුවසට උදේ සිල් ගත්තා. හවස සිල් පවාරණාය කළා. පවාරණාය කරගෙන ඔන්න ගෙදර ගියා. ගෙදර වෙනඳු වගේ ම ගියා. මල්ල වීසි කළා පැන්තකට. ඇතුළට ගියා. ශිතකරණය ඇරියා. බැලුවා මොනවද

තියෙන්නේ කියලු. දැගත්තා කටු. දැන් අපි කියමු විය කළුපනා කළු ද්‍රව්‍යක්, නෑ... මම අද ද්‍රව්‍යසේ සිලයක් රකිනවා කියලු. විය සිල් සමාදන් වෙලා විනකොට විකාල තෝපනය ඕක්ෂා පදායත් විය සමාදන් වෙලා. කෙලින් ම යනව ගෙදර. දැන් වියාට අර පරණ පුරුදේද විනවා. දැන් කවුද මෙයාට සිනිපත් කරල දෙන්නේ දැන් ඔය සිල් සමාදන් වෙලා ඉහ්නේ කියල. සිනිය පිහිටින්න සිනො ඉන්දේය සංවරයන් වික්ක. විනකොට ගි මතක් වෙන්නේ ආ... මම අද සිල් අරගෙන නො ඉන්නේ. විය ඒක විශේම්ම ම අතහැරුලා දූනවා. විනකොට ඒක වියාගේ වීර්යක් නොවේය දී?

විනකොට බලන්න වියට සිනිය තිබුනේ නැත්තම්, කටු දාගෙන පපල තිල්ලට පස්සේ මතක් වෙනව ආ... සිල් අරන්නේ තියෙන්නේ කියලු. වෙන දේවල් මම මේ කියන්නේ. විහෙම නම් බලන්න සිනිය නැත්තම් අපිට වරදින්න තියෙන අවස්ථාවල් වැඩිය. මගේ පොදුගැලීක ජ්විතය තුළ මට මානසික කළුපනාවල් වැරදිලා තියෙනවා නම්, මගේ ව්‍යවනය වැරදිලා තියෙනවා නම්, මගේ ක්‍රිය වැරදිලා තියෙනවා නම් ඒ හැම වෙලාවෙම සිනිය නැති වෙලාවක්. ඔබේ කොහොමද කියන්න. සිනිය තිබුව කිසීම වෙලාවක වැරදිලා නෑ.

අකුසලයෙන් හිත මුදුව ගන්න.

හොඳට සිනිය පිහිටුවාගෙන ඉන්න වෙලාවක පිතට ඇතිවෙනව නම් අකුසලයක් ඒක ඒ වෙලාව ම ප්‍රහාණාය කරන්න පුළුවන්. හොඳට සිනිය පිහිටුවාගෙන ඉන්න වෙලාවක ව්‍යවනය වරදින්න යනව නම් ව්‍යවනය වලක්වන්න පුළුවන්. කියෙන් වළක්වන්න පුළුවන්. සිනිය නැති වෙලාවක නම් බෑ. ඔබත් බලන්න, ඔබේ අත්දැකීමත් ඒක ම තේද කියලු.

විනකොට බලන්න විහෙම නම් මේ සිනිය පුදුම විදිහට අපට අපේ ජ්විතයේ දී උපකාර කරනවා. විහෙමනම් අපි මේ නූත්තින් සලක සලකා සිනිය පිහිටුව පිහිටුවා වීරය පිහිටුවම්න් යන්න තියෙන්නේ. විහෙම නම් මේක ගොඩනගන්න තියෙන්නේ. විහෙම නම් මේක ගොඩනගන්න තියෙන්නේ.

මුළු ලෙළාව ම වසා ගත් අවිද්‍යා අන්ධකාරය...

අවිද්‍යාව කියල කියන්නේ ඇසක, කත්ත, නාසය, දිව්, කය, මනස, රෘප, ගැඩි, ගන්ධි, රස, පාහස, අරමුණු, ඇසේ වික්ද්‍යාත්‍යාණාය, කතේ වික්ද්‍යාත්‍යාණාය, නාසයේ වික්ද්‍යාත්‍යාණාය, දිවේ වික්ද්‍යාත්‍යාණාය, කයේ වික්ද්‍යාත්‍යාණාය, මනයේ වික්ද්‍යාත්‍යාණාය, ඇසේ ස්පර්ශය, කතේ ස්පර්ශය,

නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය, ඇසේ ස්පර්ශයෙන් හටගන්නා විදිම, කතේ ස්පර්ශයෙන් හටගන්නා විදිම, නාසයේ ස්පර්ශයෙන් හටගන්නා විදිම, දිවේ ස්පර්ශයෙන් හටගන්නා විදිම, කයේ ස්පර්ශයෙන් හටගන්නා විදිම, මනසේ ස්පර්ශයෙන් හටගන්නා විදිම දුකක් බව දැන්නේ නඩ. සික තමයි අවිද්‍යාව. මේක අයිති දුකට බව, මේවා අනිතා බව දැන්නේ නැති වික තමයි අවිද්‍යාව. ඒ නිසා විය ඒ කෙරෙහි ඇල් වාසය කරනවා, ඒ නිසය ඒක ආයේ ආයෙම්හේ හටගන්නේ.

සංසාරෙන් අපි සමුගෙන්නා දා - ඒ මෙනත් අපි එකට යෝ

මේක බාහිර කෙනෙක් තුළ බලෙන් ගොඩනගන්න යන්න විපා. බාහිර කෙනෙක් තුළ බලෙන් ගොඩනගන්නත් බං. ඒ නිසා කවුරුණ් පිතන්න විපා, අපේ අම්මා, අපේ හාම්හේ, අපේ ප්‍රමයි, අපේ ආවිච්චි, සිය, මුත්තා ඔක්කොම විකට සතිපටිධානය වඩාගෙන යන්. වෙයි දැ විහෙම වෙන්නේ නඩ. සමහර විට ප්‍රවුලෙ වික්කෙනයි ඉතින් ඒ වගේ මේකත්. ඉතින් මේක බොහෝම හොඳුරු සිහිය පිහිටුවන්න දැක්ෂ වික්කෙනා විතරය මේක දියුණු කරගෙන යන්නේ. විතකොට මෙය සිහිය පිහිටුවාගෙන විය අවිද්‍යාව ප්‍රහාණාය කිරීම පිණිස තුවතු හසුරෝහාව. කොහොමද තුවතු හසුරුවන්නේ?

අවිද්‍යාව කියන වික. දැන්නවා තේදී අවිද්‍යාව කියල කියන්නේ දැන් අපි මේ ඇස, කතා, නාසය, දිව, කය, නිත ගැන මේ කරා කරන්නේ. දැන් මේ අනිතා වශයෙන් විය ඒක දැන්නේ නඩ. විය ඒ කෙරෙහි තියෙන ඇල්ම නිරද්දි වූනාත් විය දුකෙන් නිදහස් වෙනවා. විය ඒක දැන්නේ නඩ. ඒක ඉඩ් සිද්ධාවෙන්නේ නඩ.

මෙන්න ඒකට යන්න ඕහො පාර...

ඒකට උවමනා මාර්ගයක් තියෙනව වඩින්න. ඒ තමයි ආර්ය අඡ්ධාංගික මාර්ගය. ඒ නිසා මෙයා සම්මා දුටිධියට වන්න ඕහො. ඇවිල්ලා රේට පස්සේ විය වචනය සංවර කරගෙන, කය සංවර කරගෙන, පිටිත පැවැත්ම යහපත් කරගෙන, සිහිය පිහිටුවාගෙන, වීරය ඇතුව මාර්ගය සකස් කරගන්න ඕහො. විය ඒක දැන්නේ නැත්නම් ඒකට කියනවා අවිද්‍යාව කියලා. විතකොට ඒ කාරණාය සම්පූර්ණයෙන් ම දුරටතෙ හර පැහැදිලි අවබෝධයක් වනවා, අනිතා වශයෙන් වඩින්න පටන් ගත්තහම්.

මම නම් දැන් ඩොඳට ම කළකිරුලයි ඉන්නේ...

විතකොට අනිතස වශයෙන් මේ ජීවිතේ දැකින්න කළුපනා කිරීම, මේක මෙහෙම විකක්. දැන් අපි ගත්තොත් අනිතස වශයෙන් ජීවිතේ ගැන කළුපනා කරන කෙනෙක්. ඔබට තිනෝන්න පුළුවනි, ඒක මහා මුද්‍රේන්තුවක් වෙන්න ඇති. මොකද ඒ හැම තිස්සේ ම අනිතස යි... අනිතස යි... අනිතසය යි... කිය කිය තිරියොත් හෙම මොකක්ද මේ ජීවිතේ දැකින්න තියෙන්න කියල. මෙහෙම කියන ඇය ඉන්නවහේ.

ලොවේ ඇති සුන්දරත්වය දැකින්න...

හමුත් බලමු රහතන් වහන්සේලා ගැන. ඔබ උරේ උරේ ගාලා පොත බලන්න ඇති. වික රහතන් වහන්සේ නමක් කියනවා මං මේ ගංගාව ලැයට ආවට පස්සේ මං ග තෙර දිඟා බලාගෙන ඉන්නවි. ග ඉවුරට පිළිවිත ලස්සන මල් සූපරින් සෙලවෙනවා. ඒ මල් පෙති ග ඉවුරට වැටෙද්දී හර ලස්සනයි. මං විතන වාචිවෙලා හාවනා කරනවා. විශෙම කියන්නේ මේ අනිතස වඩා. තිවන් අවබෝධ කරපු ඇය මේ.

වික රහතන් වහන්සේ නමක් කියනව මේ වහන්තරේ ඉන්නව ලස්සන කුරුල්ලෙලා පාතියක් මොනාරු කියල. මේ කුරුල්ලන් ගේ පිළි කළමු හර ලස්සනයි. බෙල්ල තිල් පාටයි. මේ ලස්සන කුරුල්ලෙලා පාන්දර නැතිවෙලා මිතිර හඩින් නාද කරද්දී මං ගල්ලෙන් ඉදෙනෙන වාචිවෙලා ඒ හඩට ඇහැරිලා මං තිත විකාර කරගෙන ඉන්නවා.

තව රහතන් වහන්සේ නමක් කියනවා, මේ වැස්ස ගලා ගෙන යන්නේ “ගල ගල” කියන හඩින්. මේ වෙලාවට ඇත්තු කුකුළුව නාද කරනව. වනාන්තරේ තුදෙකළාවට කුටියක ඉන්න මගේ තිත තිකම්ම කායානුපස්සනාවට විකාර වෙනව. මේ බලන්න තිත වඩුපු ඇය.

අනිතසය දැක්කම එයා කරන්නේ...

විශෙමනම් මේ ධර්මය අවබෝධ කරනවා කියන්නේ මේ ජීවිතේ පිළිබඳ තිත්ත වෙලා විය තිකං අමුණ වෙලා කරකුටිවිං ගැහිලා යන වික්කෙනක් නෙවෙයි. මේක ජීවිතේ ධර්මය අවබෝධ කරනව. මොකක් ද විතකොට? වියා සතුරින් ඉන්නව අනිතස දේ අනිතස වශයෙන් පේනකොට වියා කැමතියි ඒකට නො ඇලි ඉන්න. අනිතස දේ අනිතස වශයෙන් පේනකොට, දුක් වශයෙන් පේන කොට, අනාත්ම වශයෙන් පේනකොට වියා කැමතියි ඒකට නො ඇලි ඉන්න. විතකොට අපි තේරුම් ගන්න සිනේ බොහෝ දෙනෙක් තිතාගෙන ඉන්නේ අනිතස වශයෙන්

මෙක දියතු කරන්න ගියෙන් පෑවිත් විපා වෙයි. වැඩ කරගන්න බැරදව යයි. මෙකුත් කරගන්න බැරදව යයි. කඩාකප්පල් වෙයි. විහෙම නම් ඉස්සේසේල්ලා ම පෑවිත් කඩාකප්පල් වෙන්න සිහෙ බුදුරජාණන් වහන්සේගේ. විහෙමහම් ඉස්සේසේල්ලා ම වගකීම් අත්හරන්න සිහෙ බුදුරජාණන් වහන්සේ. විහෙමහම් බුදුරජාණන් වහන්සේ තමයි මෙක වදයක් ඩියලා අනහරන්න සිහෙ. උන්වහන්සේ පෑවිතය පිළිබඳ පර්පූර්තා අවබෝධයකින් හිටිය නිසා උන්වහන්සේ තරම් මං හිතන්හේ වෙන කවුරුවත් වගකීම් දුරුවා කියලු. විවිධ වගකීම් පිළිගත්තා කියලු. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෑවිත් දිනා බලපු විදිහ උන්වහන්සේ බලන්න මේ පෑවිතය අවබෝධ කරපු කෙනෙක් නේ.

මෙන්න වගකීම් දරපු භැටී....

වික්තරා නික්ෂණියක් නිරියා කුමාර කාශ්ප රහනන් වහන්සේගේ අම්මා. විතුමිය විවාහ වෙලා හිටියෙ. දුර සම්පතක් ලැබෙන්න මවිභාසේ නියෙදී වියා දැනගෙන හිටියේ නඩ, නික්ෂණියක් වුනා. දැන් ටික ටික මේ මාතාවගේ මවිකුස මෝරා වින කොට මේ නික්ෂණියගේ ප්‍රශ්න විසඳුන්න උන්හේ කාට දැ දේවදැන්තර. දේවදැන්ත පැයට වික්තරා නික්ෂණියක් වික්කගෙන ගියා. “හා.. යෝ යෝ දේවදැන්ත ගාටට. විය දෙයි නියම විසඳුම්.” ගියා “ආ... උඩ පටන්ගත්ත නේද? පලයන් යන්න කියලු” විලෙවිවා.

අඩ අඩ ගිහින් බුදුරජාණන් වහන්සේට කිවිවා. බුදුරජාණන් වහන්සේ “හා.. පොඩිබික් ඉහන්න” කියලු විගාකාව කැඳෙවිවා. “විගාකා... මෙන්න මේ නික්ෂණියගේ මේ කතන්දරේ සම්පූර්ණයෙන් ම තොගල බලල මට කරුණු කියන්න” කිවිවා. විසාකා ඕක්කොම විස්තරේ අහල කිවිවා, “ස්වාමීන්, මේ නික්ෂණිය ඉතා ම සිල්වත් කෙනෙක්. මෙක මේ කැඩින් වෙවිව සිද්ධියක්” කිවිවා. “ආ... විහෙම නම්, නික්ෂණී ආරාමයේ තියල පෝෂණාය කරන්න” කිවිවා. දුරුවා ඉපදුනා. ඒ දුරුවා තමයි, කුමාර කස්සප. විතකොට මේ කුමාර කස්සප පොඩි කාලේ හර පුරතල්. දැන් මවි නික්ෂණිය මොකද කලේ දුර සෙනෙහසින් හිටිය මිසක් අනිතය දේ කියන කාරණාය සිහි කලේ නඩ.

අවිද්‍යාව අවබෝධ කරගන්න ද්‍රව්‍යට....

ද්‍රව්‍යක් මේ පුංචි පුතා කුමාර කස්සප ස්වාමීන් වහන්සේ කල්පනා කළා, අම්ම නම් ධර්මය අල්ලන්නේ නඩ. අම්මා අල්ලන්නේ මාව. ආ... දැන් මම අම්මට දහම් කරුණාක් උග්‍රහ්වහන්න සිහෙ කියල

කළුපනා කපා. මේ වුටි ස්වාමීන් වහන්සේ පිත්ත්බ්‍රාතෙ වඩින කොට මේ මැවි නික්ෂ්මිය දැක්ක මේක. පැගට ගිහිල්ලා මෙහෙම අල්ලන්න හඳුවා. “අම්මා කාවද මේ අල්ලන්න හඳුන්නේ. යන්න යන්න” කිවිවා. අම්මාගේ තිත ගොඳට ම තැලුනා. අහේ මගේ ප්‍රතා මට මෙහෙමද සළකන්නේ විහෙනම් වේක අනිත්‍යය යි. ඔන්න නිතර වැඩුනා. රෝ පස්සේ ඒ නික්ෂ්මිය මේක සිතිකරන්න පටන් ගත්තා. අවිද්‍යාව දුරු වුනා. විද්‍යාව පහළ වුනා. අපේ ජීවිත වල මේ අපි දුක් විදුන්නේ ඔය කරුණා අවබෝධ තොටිවි නිසා. අපේ ජීවිතයෙන් සිය කරුණා අවබෝධ කරගත්ත ද්‍රව්‍යට අපිත් ඒ වගේ ලෝකය දිනා බලනවා.

විහෙම නම් අපේ මේ ජීවිතයට මේ අනිත්‍යය අවබෝධ කර ගැනීම අපි සාමාන්‍ය ජීවිතයේ සිහි කිරීමේ දී අපි තේරේම් ගන්න ඕනෑම මේ අසැ, කණා, නාසය, දිවි, කය, මහස, අනිත්‍ය දෙයක් ය කියල අපි තමා තුළට සිතිය පිහිටුවා ගන්න ඕනෑම. අපිට වෙලා තියෙන්නේ රෝ හාන්පසින් ම වෙනස් විකක්.

මගෙන් තොර ලොවක් නැත...

බූදුරජාණාන් වහන්සේ දේශනා කරනවා, පැවිද්දේක් වුනත් කළුපනා කපෙළාත්,

මමේව කත මකුද්දකු - ගිහි පැඩිඡිනා උහෙළ්
මමේව අතිවස අස්සු - කිවිවා කිවිවේසු කිස්ම්වි
ඉතිබාලුස්ස සංකර්පෝ - ඉවිජා මානො ව වඩිඩිති

නික්ෂ්මවක් කළුපනා කපෙළාත් මම ම දි මේ ඔක්කොම කරන්න ඕනෑම. මම ම දි මේ සික්කොම කරන්න ඕනෑම. මම ම දි මේකේ ප්‍රධානිය වෙන්න ඕනෑම. ගිහි පැවිදි කවුරැන් මේක මගෙන් අහල දි කරන්න ඕනෑම කියලා. ලාමක ඉවිජා මාන්නයක් විතරයි වියාට වැඩින්න කියලා.

ඉලක්කය ප්‍රධානියා වීම ද?

විතකොට බලන්න නික්ෂ්මවකටත් හානියක් වේක. විහෙමනම් අපි කළුපනා කළ යුතුයි මේ ධර්ම මාර්ගයේ දී යම් යම් කරුණු පිළිබඳව අපි කටයුතු කරදේදී වුනත් අපේ ඉලක්කයක් තියෙන්න ඕනෑම. මොකක්ද ඉලක්කය, තැනක ප්‍රධානියා වීම හරි, ර්පාගට පිරිසක ප්‍රධානියා වීම හරි බලවතා වීම හරි නොවෙයි, අපේ ඉලක්කෙක වෙන්න ඕනෑම මේ ලැබිවිත අවස්ථාවේ සිතිය පිහිටුවාගෙන ධර්මය අවබෝධ කර ගැනීල්ල. මෙන්න මේ ඉලක්කය සපුරාගන්න කළුපනා කරන කෙනා දැඟමෙන්

දුශීමේ හරි ඒ ඉලක්කේ කරා යනවා. විහෙනම් අපි හොඳට ඒ නුවතු පාවිච්චි කරන්න සිනේ. මේ නිවන් මග ගමන් කරන්න සූදානම් වෙන කෙහෙක්.

මම කිවිවා අපට ගොඩාක් විට අපහසු වෙලා තියෙන්නේ සිහිය දියුණු කිරීම. සිහිය දියුණු කරලා අපි හැමතිස්සෙම බලන්න සිනේ මේ ඇස අනිත්‍යය යි. ඇසි ඇස අනිත්‍යය? ඇසි හැඳිලා තියෙන්නේ නාම රුප විඳින්. නාම රුප ප්‍රවීතය සළායතනං. සතර මහා ධාතුන්ගෙන් හටගන්න දෙයක්, ස්පර්ශය, විදීම, සංයුතා, වේතනා, මහසිකාර ආදි දේවල් විඳින් හැඳිවිව දෙයක් මේ ඇසි. කතුන් විහෙම හැඳිවිව විකක්. නාසයත් විහෙම හැඳිවිව විකක්. දිවත් විහෙම හැඳිවිව විකක්. කයත් විහෙම හැඳිවිව විකක්.

පිටස්තරයෙක් දිහා බලනවා වගේ බලන්න..

ඇස නම් අපට විහෙම හැඳිවිව විකක් බව තේරේම් ගන්න නිකම් පුරුවන් වගේ. කතුන් විහෙමයි. නාසයත් විහෙමයි. දිවත් ඒ වගේ පේනවා. කයත් පේනවා. හැබැයි හිත... අපි හිත වැළඳගෙන ඉන්නවා මම කියලා. අපි හිත වැළඳගෙන ඉන්නවා මගේ පැවතීම කියලා. මේ හිසා ම මේ හිත. අනිත්‍ය වශයෙන් බලන්න අපට තේරේන්න නෑ.

හිත දිහා බලන්න සිනේ පිටස්තරයෙක් දිහා බලනවා වගේයි. පිටස්තරයෙක් දිහා බලන්නේ යම් ආකාරයකින් ද පිටස්තර කැබේන බිඳෙන දෙයක් දිහා බලන්නේ යම් ආකාරයකින් ද, අන්න ඒ වගේ හිත දිහා බලන්න සිනේ. අන්න විතකොට තමයි තේරේම් ගන්න

බුදුරජාතාන් වහන්සේ පෙන්වා දුන්නනේ මේ හිතේ ස්වභාවය. (එත්දැන) එත්දැන කියන්නේ වහා සැලෙනවා. සිනෙම සුළු කරුණුක දී මේ හිතේ ස්වභාවය මොකක් ද වහා සැලෙන වික. වහා සැලෙන කොට හිත තමන් පිටස්තරයෙක් වගේ හිත දිහා බලන්න සිනේ. ආ.... මේ හිත මෙහෙම වෙන්නේ. මම මෙහෙම වහනවා කියන්න නැතිව මේ ස්වභාවය මේකයි කියලා යම්කයි දේකින් සිත සැලෙන කොට අන්න ව්‍යතනදී තමයි අපට ව්‍යවමනා නිදහස්ව සිහිය පිහිටුවල සිත දිහා බලන්න. මේ හිත සැලෙන ස්වභාවයෙන් යුත්තයි.

වතුරෙන් ගොඩාන්තු මාලුවෙක් වගේ...

(වපලු) මේ හිත වංචිකයි. වපලයි. වපල සි කියන්නේ අපට උවමනා කරනව මේ හිත යහපත් මගේ හසුරුවන්න. අපට සිනේ

ආකාරයට නෙමෙයි තිත ක්‍රියාත්මක වෙන්නේ. මේ තිත වපල යි. (දුරක්ඛ) අමාරුවෙන් රැකගන්න ඕනෑ. (දුන්තිවාරයා) වරදීන් මුදුවා ගන්න තියෙන්නේ අමාරුවෙන්. විතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ තිතේ ස්වභාවය තමයි,

“වාරපෝච්ච එල් බිත්තේ - ඩිකමෝබන උඩිභතේ”

විතකොට මේ මහන්සේ ස්වභාවය වතුරෙන් ගොඩගත්ත මාලුවෙක් ගොඩඩීමෙන් තිබිධ වගයි කියලා. විතකොට ගොඩඩීම ඉන්න මාලුවාගේ ස්වභාවය මොකක් දී? විභාට මෙහාට දැඟල දැඟල ඉන්න වික. මෙන්න මේ වගයි කියනව මේ තිත. (පරිව්ත්ද තිදු විත්තා) මේ තිත නොයෙක් ආකාරයට කැලුණි කැලුණි තියෙන්නේ. ඒ නිසා මේ තිතේ සකස්වෙන දේවල් අපි බැහැර කරන්න ඕනෑ. ඒ නිසා මේ තිතේ සකස්වෙන දේවල් අපි බැහැර කරන්න ඕනෑ.

විතකොට මේ ඇහැත් අනිත්ත වශයෙන් බලන්න ඕනෑ. කණත් අනිත්ත වශයෙන් බලන්න ඕනෑ. නාසයත් අනිත්ත වශයෙන් බලන්න ඕනෑ. දිවත් අනිත්ත වශයෙන් බලන්න ඕනෑ. කයත් අනිත්ත වශයෙන් බලන්න ඕනෑ. සිතත් අනිත්ත වශයෙන් බලන්න ඕනෑ.

අදහට ඒශන රුපත් අනිත්ත වශයෙන් බලන්න ඕනෑ. අපට අමාරු දේවල් මේවා. ඇහැට ඒශන රුප අපි අනිත්ත වශයෙන් බලන්න පෙළුණිලා නෑ. අපි සිතිය පිළිටුවන්න ඕනෑ ඉතින් මේවා අනිත්ත දේවල් කියලා. කණට ඇහෙන ගධිඳ අනිත්ත වශයෙන් බලන්න ඕනෑ. අනිත්ත භෞදුට තිබිධ නම් කව්‍යාවත් ඒක මුල්කරගෙන අපි අමුතු දෙයක් තිතේ හඳු ගන්නේ නෑ.

පොඩි දෙයක් වූනත් අයි...

මට මතක විදිහට සොළු මහරහතන් වහන්සේ වික්තරා අවස්ථාවක දේශනා කළා, “නාග්‍යවත් බුදුරජාණන් වහන්ස, මේ ස්විතය අවබෝධ කරපු නැති වික්කෙනාට, ප්‍රංශී දෙයක් ඇස් හමුවට පැමිණුනත්, ඒ අරමුණ විසින් වියාට යට කරනවා. ලොකු දෙයක් ගැන කවර කරා ද කියලා. ප්‍රංශී දෙයක් කණට වැටුනත් වියාට වේදනා අයිවෙන ඒ පොඩි දේ විසින් වියාට යට කරනවා. ලොකු දෙයක් ගැන කවර කරා ද කියලා. පොඩි දෙයක් නාසයට දැනුනත් ඒ අරමුණ විසින් වියාට යටකරනවා. ලොකු දෙයක් ගැන කවර කරා ද ඒ පොඩි පහසක් වියාගේ කයට වැටුනත් ඒ අරමුණ විසින් වියාට යට කරනවා. ලොකු දෙයක් ගැන කවර කරා ද? ඒකට මිශ්‍ර වෙනවා.”

නෙමුම් කොළයේ නො රැඳු බිම වැවෙන දිය බිඳක් වන්න..

වී කියන්නේ දැන් අපි අපේ ජීවිතයේ අපි සිහිය පිහිටුවාගෙන අනිතය වශයෙන් දැකින්නේ නැත්තම් අපේ නිනේ ස්වභාවය මොකක් ද? ගන්න අරමුණුත් වික්ක විකතු වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා මේ ධර්මය අවබෝධ කරන වික්කෙනාගේ ස්වභාවය. අවබෝධ කරපු වික්කෙනාගේ ස්වභාවය මොකක් ද? ධර්මය අවබෝධ කරපු වික්කෙනාගේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙන්නේ,

“රඳවින්දු යට්ටාපි පොක්බරේ
පදමං වාර යට්ටා න ලිජ්පති
ලේවං මූති නො ව්‍යිජ්පති
යදිදී දිවිධි සූතං මූතේසුව”

(රඳවින්දු යට්ටාපි පොක්බරේ) නෙමුම් කොළයක වැරේවිව වතුර ධිංදුවක් වශයෙන් පැවත්තා ඇත්තා නිජ්පති) නෙමුම්ක ගැවිවිව වතුර ධිංදුවක් වශයෙන් (ලේවං මූති නො ව්‍යිජ්පති) වී වශේ තමයි මූතිවරයා. (යදිදී දිවිධි සූතං මූතේසුව) ඇතැම දැකින රැපෙ ගැන, කතාට ඇතෙන ගෙඩිදේ ගැන, නාසයට දැනෙන ගැඟ සුවඳ ගැන, දිවට දැනෙන රසය ගැන, කයට දැනෙන පහස ගැන, මනසට සිතෙන අරමුණු ගැන පිහිටන්නේ නඡ නිනේ.

ලොකු දෙයක් ආවත් යට වෙන්නේ නඡ..

වීක සේෂ්නා භාමුදුරුවා වදාලා. “අයේ හමුවට ලොකු දෙයක් පැමිණුනත් විය දැකින්නේ අනිතය විතරයි. කතාට කොවිවර බලපතල වීවා අන්න ලැබුනත් වීක වී කතා ඔස්සේ ජීවිතයට උරා ගන්නේ නඡ. වීක අනිතය වශයෙන් දැකළා විතනම ඉවර වෙනවා. නාසයට ලොකු දෙයක් ගැඟ සුවඳක් දැනුනත් වීක අනිතය වශයෙන් දැනගෙන විතනම ඉවර වෙනවා. දිවට ලොකු රසයක් දැනුනත් වීක අනිතය වශයෙන් දැකළා විතනම ඉවර වෙනවා.

බුදුරජාණන් වහන්සේ වික්තරා තැනක දේශනා කපා නොදුට සිහිය පිහිටුවාගෙන, හොඳට වීරිය ඇතිව, හොඳට විදුරුණාවෙන් කල්පනා කරන සික්ෂුවක් ප්‍රතිත රස මසවුලෙන් යුතු ඇල් භාලේ බිතක් පිණ්ඩාවෙට ලැබිලා වැලුදුවා කියලා වී රසය විසින් වියාව යට කරන්නේ නඡ කියල.

අද කලොත් අද දිනුම් !

විතකොට අපට පැහැදිලිව ජේනවා හැමතිස්සේ ම අපි මේ අරමුණු වලට යට වෙවි යට වෙවි අපි ඉඳල තියෙන්හේ. අරමුණු වලට යට වෙවි යට වෙවි අපි මේ පිවිතය ගෙවිල තියෙන්හේ. පින්වතුනි, කවදද අපි මේක ජය ගන්හේ. අපි ජය ගන්නේ සිහිය දියුණු කරපු ද්‍රව්‍යට. වීරය දියුණු කරපු ද්‍රව්‍යට. තුවත් දියුණු කරපු ද්‍රව්‍යට. අපි කළුප කෝට් ගාණක් ගෙවිවට පස්සේ හම් මේක කරන්නේ අපි තුළට විදාට තමයි මේක ජයගන්හේ. අද හම් මේක කරන්නේ අපි අද තමයි ජයගන්හේ.

මේ නිසා අපි භෞදුට තේරෑම් ගන්න සිහෙ මේ පිවිතයේ සිහිය පිහිටුවා ගැනීමේ වගකීම කවුද බාර ගන්න ඉන්හේ. තමා විසින් බාරගන්න සිහෙ. මේකට මම කිවිවහෙ බාදක කරැණු කිපයක්. ඔබට මතක ද ඒවා? ආසාව, තරහ, තිදීමත - අලසකම, සින් විසිරිම, සැකය.

මේ සිතන් හමා යන සැබූ සුළුගක් වාගේ...

අපට බලපාලා තියෙනවා තිනේ විසිරෙන ගතිය. මේ තිනේ කළඩල ගතිය ආවාම ගොඩක් දෙනෙකුට ඒක කරගන්ව බිං. අපි ගත්තෙන් ඔබට මතක ඇති ඔන්න අනුරාධපුරයේ අපේ වැඩසටහන වෙලාවේ සියා කෙනෙක් තිරියා වැස්සේ තෙම් තෙම්. ඒ සියා සිත කළඩල කරගන්නේ නැතිව, ඔහේ තිරියා ධර්මයට සවන් දිඳී. ප්‍රතෙක් අවිල්ලා ඇද්දා, ඒ සියාගේ අතින්. "සියා යන්, තෙමෙනව හේදා?" කියා. ඒ සියා කියනවා, "ආ.... දැන් ද උමුව තෙමෙනව මතක් වුනේ. මම අර කුණුර කෙටුවෙ කාලයක් තිස්සේ තෙම් තෙම්. ඒ කාල උමුව මාව ඇද්ද ද කුණුරෙන්. මම තෙම් තෙම් හරි මේක අහනව." කිවිවා. අන්න ඒ සියා කළඩල නෑ.

හැමදාම මූණ දෙන්න වෙන දේවල්....

කළඩල වෙවිව කෙනා ඉස්පාසුවක් නැතුව ද්‍රව්‍යනව මිසක් මේ ධර්මය සිහිය පිහිටුවා ගන්න කළුපනා කරන්නේ නෑ. ඉතින් ඒ නිසා අපි කළුපනා කරන්න සිහෙ වැස්ස්සත් පැවිච්ච් සිවා හැමදාම ලෝකේ තියෙන දේවල්. අපිට හැමදාම ඒවට මූණදෙන්න සිද්ධ වෙනවා. නමුත් සිහිය පිහිටුවනවදී කියන කාරණා ඉගෙන ගැනීල්ල හැමදාම කවුරුවත් උගන්වන්නේ නෑ. ඒ නිසා ඒක තමයි දුර්ලභ දේ. දුර්ලභ දේ ලැබුනාම මූන්න තැන මොකක් වුනන් කමත් නෑ, අපි මේක තිතට ගත්න සිහෙ.

පිහිටුවෙනි, අපි මේ යන සංසාර ගමනේ දී අපි තොදට සිහිය පිහිටුවාගෙන මේක තුවනින් බලන්නට ඕනෑ. අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් බලන්න පුරුදු වෙන්න ඕනෑ. අනිත්‍ය වික මම ඔබට තව කරදෙනාක් කියන්නම්. රහසක්... මොකක් දා ඔබ මේ නිත දියුණු කරන කාරණය අඩංගු ගහන්න යන්න විභා. ඔබ මේ සිහිය පිහිටුවින වික හැමෝට ම “බලාපන්, දැන් මම උම්මලා වශේ නොවෙයි තොදට සිහිය පිහිටුවාගෙනයි ඉන්නේ” කියලා කියන්න යන්න විභා. මම තොදට අනිත්‍ය වශයෙන් මේක විමසල බලනවා. මට තොදට අනිත්‍ය වශයෙන් ප්‍රකටව පේනවා කියන්න යන්න විභා. රහසක් වශයෙන් තබාගන්න. ඒක තමන්ගේ හඳු සාක්ෂිය විතරක් දැඟත්තාම ඇති. ඒක ලෝකට කියන්න යන්න ඕනෑ නැ.

ගුණධර්ම තියෙන්නේ දියුණු කරගන්න මිසක් ලෝකට පෙන්නන්න නොවෙයි...

වේ මොකද මම විහෙම කිවිවේ, අපි ලෝකට කිය කිය යනව කියමු. “මින්න උම්මල වශේ නොමෙයි මං තොදට සිහියෙන් ඉන්නේ. ආ.... මට විහෙම වරදින්නේ නැ. මං ඔක්කොම අනිත්‍ය වශයෙන් බල බල ඉන්නේ” කියලා අපි පුරුසාරම් දොඩවනව කියමු. අපි වේ නිත විශ්වාස කරල තේද වේක කියන්නේ. අන්තිමට මේ නිත අපේ ප්‍රමාද දේශයකින් නො මග ගිනිල්ලා අපි වැටෙන තැන අපිට ම තොයෙන්න බිං. ව්‍යකාව අර කට්ටිය ම අපිට ඔව්වම් කරන්න ගන්නව “ආං මහලොකුවට කිවිව. දැන් කොළඹ්?” වෙන්න බැර දා තොදම වැඩි තමයි ඒකේදී විත්ත දියුණුව අන්තර් කටයුත්තක් බවට පත් කර ගන්න ඕනෑ. මොකද ජේතුව තමන්ගේ නිත දියුණු උනානම් තමන්ගේ තියෙන ගුණධර්ම වලින් ලෝකට පිහිටක් වෙනවා ම යි.

අපි දියුණුයි කියලා ලෝකට පෙන්නුවා කියලා ලෝකට අමුණ සෙතක් ඒකෙන් වෙන්න නැ. අපි ඇත්තට ම දියුණු වූනාත් ඒකෙන් අපටත් පිහිටක් තියෙනවා. අපි ඇසුරු කරන අයට පිහිටකුත් තියෙනව. ඔක්කොට ම පිහිටක් තියෙනවා. අපි ඇත්තට ම දියුණු නො වේ දියුණු වූනා කියලා කියාගෙන ගිය කියලා පිහිටක් තියෙනව දා? ඒ තිසා මේ ධර්ම මාර්ගය තියෙන්නේ තහිකරම තුදෙකලා දියුණුවක්.

තමන්ව භූවා දක්වන්නේ මොකන් නැති අය...

දැන් බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ සමහර රහනන් වහන්සේලා ඉදාලා තියෙනවා කාටවිත් ම බිං රහනන් වහන්සේ නමක්

කියලා දැන්ගත්ත. කවුරුවත් ම දත්තෙන නෑ. යම් යම් සිදුවීම් වලදී තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙ මහතොති, අන්න අර හික්ෂුව මෙන්න මේ ආකාරයට හිත දියුණු කරලා තියෙනවා කියලා. විතකොටදි සියලු දෙනා දත්තේ. විතකොට අපිට පේනවා යාලුවෙන් වික්ක අසුරු කළා කියලා විහෙම කියෙනෙන යත්තෙන නෑ.

දැන් රහතන් වහන්සේලා - රහතන් වහන්සේලා අතරවත් විහෙම විත්ත දියුණුව ගෙන කරා කරලා නෑ. කරා කරලා තියෙන්නේ ධර්මය ගෙන යි. මම මෙන්න මෙහෙම වඩාගෙන ගියා ධර්මය. විතකොට මට සමාධියක් ආවා. විතකොට මම මෙන්න මෙහෙම මෙහෙම විදුරශනාව වඩාගෙන ගියා. විතකොට මට පුදුව. දැන් මම නිදහස්. අයියෝ ඔබලාට තවම බැරවුනානේ කියල විහෙම විකක් නෑ මේකේ. මේකේ තියෙන්නේ ඒක තනිකර ම අන්තර්තර කටයුත්තක්. ඒක අන්තර්තර දියුණුවක්.

භුද්ධකළා විවේකයේදී තනිවෙමුද රිකක්....

විහෙම විත්ත අන්තරයෙන් මේක ගත්තහම තියෙන වාසිය තමයි තමන් භුද්ධකළා වෙන හැම මොහොතක ම තමන්ට සිහියෙන් ඉන්න පුත්වත්. ඒක ලෝකට කියන්න සිහෙන නෑ. තමන් භුද්ධකළා වන හැම මොහොතේ ම සිහියෙන් ඉන්නව.

බලන්න කළුපනා කරලා මේ ලෝකේ මිනිස්සු දනය නිසා කොවිවර නො මග යනව දී? රෘපය නිසා කොවිවර නො මග යනව දී? කටහඩ නිසා කොවිවර නො මග යනව දී? දැන උගත්තම නිසා කොවිවර නො මග යනව දී? බුදුරජාණන් වහන්සේට කොවිවර ලක්සන රෘපයක් තිබිඩ දී? නො මග ගියේ නැහෙන. ඒ තරම් මානසික දියුණුවක් කාටවත් තිබුනේ නෑ. ව්‍යුවර මානසික බලයක් කාටවත් තිබුනේ නෑ. නමුත් බුදුරජාණන් වහන්සේ ලෝකේ දිනා කළුපනා කරපු පිළිවෙළ අපිට තවම කිරීටුකරන්න බිං. ව්‍යුවරට ම ඒක නිදහස්.

බජ්නත් විකයි - ප්‍රශ්නසා කළන් එකයි..

වික්තරා දච්සක රජගහ තුවර ඉදාලා නාලන්දාව දක්වා බුදුරජාණන් වහන්සේ හික්ෂු සංස්යා පිරිවරාගෙන වධිනවා. වධින කොට ගුරුන්නාන්සේ යි. ගෝලය යි - ගුරුන්නාන්සේත් තාපසයෙක්, ගෝලයත් තාපසයෙක්. විතකොට තාපස ගුරුන්නාන්සේ බුදුරජාණන් වහන්සේට යි, හික්ෂු සංස්යාට යි බනිතවා හොඳට ම. ඒ ගෝල්ලොත් ඒ වික්කම යනවා. ගෝලය මොකද කරන්නේ ප්‍රශ්නසා කරනවා. ඔහුන් රාජී

නවාතනේ ගන්න සිද්ධ වුනා. රාජී නවාතනේ ගත්තු වෙලාවෙත් බහිනවා. ගෝලයා රෝත් ප්‍රංස්‍යා කරනවා. මේ දෙන්නා පහුව්දා පිටත්වෙලා ගියා.

බුදුරජාතාන් වහන්සේ මොක්වත් කිවිවෙ නඩ. වියාට හික්ෂාන් වහන්සේලා මොක්ත් කිවිවෙත් නඩ. සඳුදු නැතිව හිටියා. තියාට පස්සේස් බුදුරජාතාන් වහන්සේ අහනවා, “මහත්තා, අර ගුරුන්නාන්සේ බැන්නතේ. මේ ගැන අපි බාරගන්න ඕනෑන නඩ. අපි බලන්න ඕනෑන බැනපු කරුණු අපි පළ තියෙනව ද කියලා. බලනකාට තේරේනවා ඒ බැනපු කරුණු විකක්වත් අපි පළ නඩ. ඒ නිසා අපිට අදාල විකක් නෙමෙයි විය කිය තිය ඉදාලා තියෙන්නේ. ඒ නිසා ඒකේදී අපි නිදහස්. ඒක අපිට වැඩක් නඩ. විතකාට ප්‍රංස්‍යා කරපු වික්කෙනා ඒ ප්‍රංස්‍යා කළේ අපේ තියෙන කරුණු වලට ද කියල බලන්න. බලනකාට තේරේනවා මේ කිවිවේ අපි තුළ තියෙන කරුණු ගැන ම තමයි. විය ප්‍රංස්‍යා කළත්, නැතත් ඒ ප්‍රංස්‍යාවේ අමුණ දෙයක් නඩ කියල ඒකත් අතහරින්න” කිවිවා.

සංඛ්‍යා හික්මතීම කියන්නේ මේකට යි.

බලන්න විතකාට බුදුරජාතාන් වහන්සේ මේ ග්‍රාවකයින් හික්මත්වල තියෙන පිළිවෙල. විහෙම කරන්න බිං මේ ඇස, කණා, නාසය, දිව, කය, මනස අනිත්‍ය වශයෙන් නො වැඩු කෙනෙකුට, මේ රැප, ශබ්ද, ගන්ධි, රස, පහස, අරමුණු අනිත්‍ය වශයෙන් අවබෝධ නො කළ කෙනෙකුට විහෙම කරන්න බිං. ඒක කරන්න පූජ්‍යවන් අනිත්‍ය වශයෙන් අවබෝධ කළ කෙනෙකුට ම යි.

ඒ නිසා පින්වතුති, අනිත්‍ය වශයෙන් තුවන්න් විමසන්න පටන් ගන්නා කොට, ආරම්භයේ දී අපි වචනයෙන් සිහි කරනවා අනිත්‍යය යි, අනිත්‍යය යි, අනිත්‍යය යි කියලා. නමුත් ඒ වගේ ම විය පස්සේස් තුවන්න් විමසන්න ඕනෑන. දැන් සිහිය පිහිටුවාගෙන නම් ඉන්නේ අනිත්‍යය යි අනිත්‍යය යි අනිත්‍යය යි අනිත්‍යය යි කියලා මෙනෙහි කරන දේ අනිත්‍ය වෙනවා මෙයාට ජේනවා. ජේන අවස්ථාවල් විනවා. විතකාට විය තුවන්න් විමසන්නා “මේ කාරණය මේ මේ කරුණු නිසා අනිත්‍ය වෙලා ගියා. විහෙම නම් මෙකෙ මම කියලා හිතාගන්තට මගේ කියලා හිතාගන්තට තමාට ඕනෑ විදිහට පවත්වන්න ඕනෑ කියලා හිතාගන්තට විහෙම විකක් මෙකෙ කරන්න බිං” කියලා.

කය ගැන කෙනෙක් ඉක්මනට තිවැරදි වෙනවා. භැංඩායි සිත ගැන තිවැරදි වෙන්නේ නඩ. මොකද හිත ගැන අපි නම් තිස්සෙම

හිතාගෙන ඉන්නේ මම කියල ම යි. ඉතින් ඒ නිසා මේකට අපිට ලොකු වීරියක්, ලොකු නුවණාක්, ලොකු සිහියක් සිනෝ.

හැම වෙලාවේ ම නුවණින් විමසන්න...

ඛුදුරජාතාන් වහන්සේ දේශනා කරල තියෙන්නේ ඒකයි, සිහිය දියුණු කර කර අපි හොඳට නුවණින් විමසන්ත පටන් ගන්න සිනෝ. මොකද කළුපනා කරල බැලුවෙන් හෙම අපේ ජ්‍යෙතවල යම් දියුණුවක් වුටිටක් හර ලැබිලා තියෙනව නම් දැඟමෙකින් හර වෙහෙම ලැබෙන්නේ නුවණින් විමසීම නිසා. වෙන කරුණාක් නිසා නෙවෙයි. නුවණින් විමසීම නිසා නම්, අපිට ලැබෙන්නේ ඒ නුවණින් විමසපු වෙලාවේ අපි සිහියෙන් හිටි වෙලාවක්. අපි වීරය පවත්වපු වෙලාවක්. අපේ හිටේ ගුද්ධාව තිබිවිට වෙලාවක්. වෙහෙම නම් අපි හැමතිස්සෙම වීරය පවත්වනවා නම්, හැම නිස්සේ ම සිහිය පවත්වනවා නම්, අපි ඉරියව් ගැන, කන බොන වෙලාවට, අදින පළදින වෙලාවට, ඒ වගේ ම වැසිකිලි කැසිකිලි කරන වෙලාවට හැම නිස්සේ ම සිහිය පවත්වන්න අපි කළුපනා කරනවා නම් අපිට හැම නිස්සේ ම ජ්‍යෙතාවයේදියට අවස්ථාවක් සකස් වෙනවා.

නව කොච්චිවර කළේ කළුදාන්න ද?

නමත් ඒක අපි කළුදානවා නම් බං මට කරන්න බං. මට මේ වෙලාවක් නැනේ. මට කොහොද විවේකයක්. මට කොහොද මේකට අවස්ථාවක් කිය කියා අපි මගඇරියාට අපිට උවමනා නම්, අවස්ථාව සිනෝ තරම් තියෙනව. අපි කවුරු හර කෙනෙක් කිවිවෙන් හෙම හර කෑම, බිම, ඉදුම්, හිටුම් සමග සිංගප්පූරුවට රිකට් විකක් දෙනව සතියකට. කවුද යන්න කැමති කිවිවෙන් විවේකය සිනෝ තරම් තියෙනවා. මේක අපේ හිටේ අදහසට නිකම් ම ගැලපිලා යන්නේ නැ. මේක අපි උවමනාවෙන් ම බලෙන් ම ගෙප ගන්න සිනෝ. කාලයක් ගියාට පස්සේ තමයි වික වික මේක හිටේ පිහිටන්නේ. ඒ නිසයි විකපාරටම කෙනෙක් මේ ධර්මයට ඇදිලා යන්නේ නැත්තේ.

බුද් සභුන බැබලෝවා !

හබැයි නුවණ තියෙන වික්කෙනා මේ ධර්මය තේරැම් ගන්න කළුපනා කරනවා. ඒ නිසා පිහුවනුති, අපි කළුපනා කරන්න සිනෝ මේ අවස්ථාවේ ප්‍රයෝගනය ගන්න තියෙන විකම කුමය සිහිය පිහිටුවා ගැනීල්ල.

ඩුලරජාතාන් වහන්සේගෙන් කෙහෙක් අභුවා, “නාග්‍යවත් ඩුලරජාතාන් වහන්ස, මේ ගාසනය බොහෝ කාලයක් පවතින්න හේතු වන්නේ මොකක් ද” කියලා. ඩුලරජාතාන් වහන්සේ වඩාලා, “මේ ගාසනය බොහෝ කාලයක් පවතින්නට හේතු වන්නේ මාගේ ශ්‍රාවකයන් සිහියෙන් සිටීම.”

විතකොට සිහියෙන් ඉන්නවා කියලා කියන්නේ, කය ගැන සිහියෙන් ඉන්නව නම්, විදිම් ගැන සිහියෙන් ඉන්නව නම්, හිත ගැන සිහියෙන් ඉන්නව නම්, මේ ආයතන වල පංචාදානස්කන්ද ආදින් ගැන සිහියෙන් ඉන්නව නම්, වූද්ධ ගාසනය පවතිනව. විහෙම නම් අපිට මේ ඩුලසුන දියුණු කරන්න තියෙන වික ම දේ මොකක් ද? සිහියෙන් ඉන්න අපි පුරුදු වෙන වික.

ධර්මය ජීවිතයට ගෙවා ගන්න...

මොකද අපි සිහියෙන් ඉන්න ඉන්න තමයි මේ ධර්ම කරුණු වල ප්‍රයෝගනය තියෙන්නේ. ධර්ම කරුණු ජීවිතයට ගෙවා ගන්න පුළුවන් වෙන්නේ විහෙමයි. හැබැයි ධර්මය මතක තියෙන්න ඕනෑ. ධර්මය මතක නැතිනම් සිහිය පිහිටුවාගන්න එන් බං. වැඩුනට පස්සේ නැගිහිටින්න බං ධර්මය මතක නැත්නම්. ධර්මය මතක තියෙනව නම් දහම් පාදයක් මතක තියෙනව නම් ‘අ... ඩුලරජාතාන් වහන්සේ මේ විදිනට පෙන්වා වඩාලා’ කියල සිහියට නාගාගෙන ඊට පස්සේ ඊට අනුකූලව කළුපනා කරල වියා සිහිය දියුණු කරනව. ආයෙමත් විතන්ට විනව. ඒකයි ඩුලරජාතාන් වහන්සේ වඩාලෙ මේ ධර්මය උච්චමය කියල. මේ ධර්මය අහල මතක තියාගන්න ඕනෑ. දරාගන්න ඕනෑ. විතකොට තමයි ආය ආය මෙහෙති කරන්න පුළුවන් වෙන්නේ.

දැන් ඔබ දහන්වා ඒ ධර්මය පොඩිඩ පොඩිඩ තර් උච්චමනා කරන කාරණාවල් මතකෙට ගන්න ඕනෑ. ඒ මතකෙට ගත්තාම තමයි, ඒක සම්පූර්ණයෙන් ම අපේ ජීවිතයේ සිහිය පිණිස උපකාර වෙන්නේ. විහෙම නැත්නම් ධර්ම කාරණා මතකයට ගන්න බැරනම්, අපි වැට්ටිව වෙලාවක, අපේ හිත නො මග ගිය වෙලාවක අපිට නැගි හිටින්න බං.

අපි කියමු අපිට මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙලා අපි බලාපොරොත්තු වේවිව නැති විදිහේ ප්‍රශ්නයක් ඇතිවෙලා අපට බලවත් කම්පාවක් ආවා, පිඩාවක් ආව, හිනේ දුකට කරුණක් යෙදුනා. දැන් අපිට කියහේන කෙහෙක් නඩ. අපිට බලන්න පොත පතකුත් ගැන පාත නඩ. අහන්න බණා පරියකුත් නඩ. විතකොට පිහිට මොකක් ද? තමන්ට

දරීම කාරණාවක් මතක තිබුණා නම්, අන්න ඒ මතක තිබිවේ දැනම් කරුණා තමයි පිහිට වෙන්නේ. ඒ නිසා මේ දර්මය මතක තබා ගෙන සිරීම කියල තියන්නේ ජීවිතයට පුදුම විදිහට පිහිට වෙන විකක්.

බාහිර අයගෙන් උපකාරයක් බලාපොරොත්තු වෙන්න විජා.

මොකද අපි බාහිර කෙනෙකුගේ උපකාරයක් භාම තිස්සේම බලාපොරොත්තුවෙන් සිරියාට ඒ උපකාර නො ලැබෙන අවස්ථා අපර සිනෝ තරම් තියෙනවා. ඒ වෙළුවට අපට පිහිට වෙන්නේ අපේ හිත තුළ ගොඩනගිවිව වික. ඒ නිසා අපි භාමතිස්ස ම කළේපනා කරන්න සිනෝ බාහිර කෙනෙක් ඇත්තේ විල්ලේලා මේක දියුණු කරන්න නොවෙයි. විහෙනම්? තමා තුළ සිතිය පිහිටුවාගෙන මේක දියුණු කරන විකයි.

තමා තුළ සිතිය පිහිටුවාගෙන දියුණු කරන දේ ඇතිකර ගත්තොත් මට උනත් ඉස්සර තිබූහේ නෑ ඒ හැකියාව. මම මුල් කාමෙ හිතුවේ ඕය දර්මය කියාදෙන ස්වාමීන් වහන්සේලා අසුරු කළා ම හිතුවේ විහෙමයි. ඒ නිසා මම ඒ ස්වාමීන් වහන්සේලාගෙන් වෙන් වෙන්න කැමති වුනේ නෑ. මම හිතුවේ ඒ ස්වාමීන් වහන්සේලා උග්‍ර ඉන්න ම සිනෝ ධර්මය අල්ල ගන්න කියලා. පස්සේ පස්සේ මට තේරේම් ගිය නෑ... නෑ... මේක තියෙන්නේ විහෙම නොමෙයි. තමන් ට සිනෝ තමන් විසින් ම ඇතිකර ගන්න දැනම් ඇනුම. මේ සිතියෙන් පිහිටුවා බලන විකයි. ව්‍යාච තමයි තමන් මේක තියම විදිහට අල්ලන්නේ කියල. මේ ධර්මය විහෙම විකක් තියෙන්නේ.

කළනා මිතුරන් සමග නිති අසුර දා

හැබැයි මේකේදී කළනානා මිතුයා අසුරු කරන්න සිනෝ. ධර්මය ඉවත්තාය කරන්න සිනෝ, ධර්ම සාකච්ඡා කරන්න සිනෝ. ධර්මයේ හැසිරීම කියන වික තුදෙකාලාව දියුණු කරගන්න සිනෝ. හැබැයි ඒ දියුණුකර ගන්නකම් ම කළනානා මිතුයා කියන කෙනා නිරන්තරයෙන් ම උවමහයි.

ඩුඩුරජානාන් වහන්සේගේ දේශනාවක තියෙනවා පැවැති වෙවිව ස්වාමීන් වහන්සේලාට පවා ධර්ම කරුණු, විතය කරුණු විසඳුගන්න තේරේන්නේ නැත්තාම්, වියා තේරේම් ගන්න තුරාවට දිවි ඇති තෙක් ම වැඩිහිටි ගුරුවරට ගාව ඉන්න සිනෝ කියලා. විතකාට අපිට ඒකෙන් පැහැදිලිව ජේනවා, කළනානා මිතු ආශ්‍ය ව්‍යවමනයි. නමුත් ව්‍යවමනා කරන්නේ තමන් ස්වාධීනව මේක ගොඩ නගා ගැනීමට ය.

තමා තුළීන් දකින නිසා ඕපනයික වෙයි සඳහම්...

විතින් ඒ නිසා ඒ අවස්ථාව අපි නොදුට හඳුනාගන්න සිහෙ. මේ ධර්මය දියුණු කරන්න මේක ගෙධිනගාගන්න අවස්ථාව අපි නොදුට හඳුනාගෙන අපි මේ සිහිය දියුණු කරන අවස්ථාව ලබාගන්න සිහෙ. ඒක තමයි, ඕපනයික කියන්නේ. “තමා තුළීන් දකින නිසා ඕපනයික වෙයි සඳහම්”

ඉතින් විහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපි තුළ සිහිය පිහිටුව පිහිටුව තේරේමි ගන්න කල්පනා කළා ම තමයි ඇත්තර ම මේ ධර්මය අපි අවබෝධ කරන්නේ. ඒ නිසා විහෙම නම් මේ ධර්මයේ සැබඳ ම සාක්ෂිකරුවා විය යුත්තේ කවුද? තමා ම ඩි. හඳුනායි ඒ සාක්ෂිකරුවා තමා වෙනව මිස අනුත්ව කියල අනුත්ගෙන් ගන්න විපා ප්‍රශ්නයා.

අං තට්ටුවක් පැලුදුගන්න ආස ද?

අපි කියනව කියමු තව කෙනෙකුට ‘මෙහෙමයි මට මෙවිවර මෙවිවර සමාධිය වැඩුන’ කියල. ‘අං... විහෙමනම් ඔයා උපන් සේවාන් වෙන්න ඇති’. අර ප්‍රකාශය අහගන්න හෝ ඒක කියන්නේ. ‘මම මෙහෙම කළා. මම මෙහෙම කළා. මට මෙහෙම මෙහෙම සමාධිය දියුණු වුනා. මම නූත්තින් විමසගෙන යනකොට මේක නිකං වෙලා ගියා. අවබෝධ වෙන්න පටන් ගත්තා.’ ‘අං... විහෙම නම් ඔයාට අසවල් සැකුණාය ලැබිලා වෙන්න ඇති.’ විතකොට ඒ කියන්තේ වියා මොක්ට ද? අර අරක අහගන්න. රීට පස්සේ ඔවුන්හ හම්බවුනා. පාගත්තා. ගියා. වැඩක් නඡ.

මෙන්න ධර්ම මාර්ගය දියුණු කරන අයගේ හැටි...

විහෙම තෙමෙයි මේක කරන්න සිහෙ. වික්තරා අවස්ථාවක තියෙනව උග්ග සිටුවතුමා ගැන. බුදුරජාණන් වහන්සේ උග්ග සිටුවතුමාගේ ගුණ වශයක් කියනවා. උග්ග සිටුවතුමා මේ වගේ මේ වගේ ගුණවලින් යුත්තයි කියල. ඉතින් හික්ෂුන් වහන්සේලා ඒ හත්තාවක උග්ග සිටුවතුමා හම්බවෙලා කියනවා, “බුදුරජාණන් වහන්සේ ඔබ ගැන ගෙධාක් ප්‍රශ්නය කළා.” “අහෝ ස්වාමීති, විතන කවුරුත් නිටය ද?” “කවුරුත් නිටය නඡ” කියනව. “විහෙමනම් කමක් නඡ” විතකොට හික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ මුණ ගැනුනා. අපි විතමට ප්‍රශ්නය කළා. බුදුරජාණන් වහන්සේ ඔබ ගැන මෙහෙම මෙහෙම කියනව සි කියලා. විතකොට වියා අහනව,

‘ස්වාමීන් විතන කවුරුවත් හිටිය ද’ කියල. ‘කවුරුත් හිටියෙය නෑ’ කියල කිවිව ම ‘විහෙනම් කමක් නෑ’ කියනවා.” විතකොට බුදුරජාණන් වහන්සේ වදාපු “අ.... විහෙනම් ඒකත් ර්ලග ගුණේ හැටියට පිළිගන්න” කියල. අහන් ධර්ම මාර්ගය දියුණු කරන ආකාරය. විතකොට ඒ විදිහට තමයි මේ ධර්ම මාර්ගය දියුණු කරන්න තියෙන්නේ.

ඡිබට රහස්‍ය කියන්නම්...

මේක හරි ම ලස්සින විකක්. ඒක රහස්‍ය නෙමෙයි. රහස කියන්නේ ඒක නෙවෙයි. රහස කියන්නේ අපි හවනා කළා කමටහන් ගත්තා. කමටහන අරගෙන අපි ඒක කියන්නෙ නෑ. ඒක කමටහන දෙන වික්කෙනා විතරයි ඒක අහන්නේ. වෙන කෙනෙකුට ඒක අහන්න තහනම්. ඒක රහස් බණා. මේක විහෙම නෙමෙයි අපි විෂ්පිට ධර්මය ක්‍රාකරනව. ධර්මය සාකච්ඡා කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ සමාධිය විස්තර කරල තියෙන්නේ මෙහෙමයි කියල අපි විස්තර වශයෙන් කියනවා. බුදුරජාණන් වහන්සේ පූජාව විස්තර කරල තියෙන්නේ මෙහෙමයි කියල අපි කියනවා. දැන් අපි මේ විස්තරය විෂ්පිට කියන්නේ. මේ සික්කොම අවිද්‍යාව ප්‍රහාණය කිරීමට විද්‍යාව උපදාවා ගැනීමට වඩින්න සිනෝ.

අපි ප්‍රාර්ථනා කළුවත් අනේ අපේ අවිද්‍යාව දුරුවේවා. විද්‍යාව පහල බේවා. කිස් දුවසක සිදු වෙයි දී? ඒක හරියට අපි අදුරක ඉන්නව විෂ්පියක් දැල්වන්නේ නැතිව විෂ්පිය පත පතා. අපි අදුරක ඉන්නව විෂ්පියක් දැල්වන්නේ නැතිව, අදුර දුරුවේවා කිය කියා. නමුත් අපි හිතා මතා විෂ්පියක් ඇතිකර ගන්නෙන් අදුර ඉවරයි. ඒ වගේ මේ ධර්මය මාර්ගය දියුණු කිරීමේ දී අපි හිතා මතා සිහිය දියුණු කරන්න කළුපනා කරන්න සිනෝ.

සැකකයෙන් පිර ලොවක් බව නිතර සිතන්න..

ර්ලග වික තමයි සිහිය දියුණු කරන කෙනෙකුට උපකාර වෙනව සකමන් කරන කොට සිහියෙන් ඇවේදින වික. බොහෝ ගෙවල් දොරවල් වල සක්මන් මල් නෑ නෙවා. සමහර ගෙවල් වල සාමෙ තියෙනව ලෙකවට. ඒවායේ පූලවන් සක්මන් කරන්න ටිකක් පුරුද වෙන්න. ගෙදර කරිටියට ධර්ම යොහනය තොදට තියෙනව නම්, ගුද්ධාව තියෙනව නම්, බණා භාවනා කරන්න වෙළාව සකස් කරගෙන තියෙනව නම්, මූල් ගෙදර ම කරිටියට බාධාවක් නෑ. විහෙම නැත්තම් මේක රහස්‍ය තමයි කරන්න වෙන්න. ඇසි බඩු වික වුටිවක් විහාව මෙහාට කරලා විකක්

සක්මන් කරන්න පටන් ගත්තොත් හෝ ගේ මලද්දෙ පමණි බය වෙනවා. “ආ... අම්ම ගිහිල්ලා ආවා කියයි, අම්ම පටන් ගත්ත කියයි” හිතන්හේ මේ සහිප නැතිවෙලා තමයි කියල.

ඒ තරම් ම සැකෙන් බලන්නේ. ඒ තරම් ම විවිධවිජාවෙන් බලන්නේ. ඉද්ධාවෙන් බලනවට වඩා තියෙන්නේ විවිධවිජාව ම සි. ඒ නිසා අපි හොඳට තෝරැම් ගන්න යිනො, විවිධවිජාව කියන්නේ මොක්ක දී? සැකය. ඒ කියන්නේ සක්කාය දිවිධිය වගේ ම සංයෝජනයක්. සංයෝජනයක් කියන්නේ බැඳුලා තියෙනවා.

සුදු හරක යි - කළු හරක යි...

දැන් සංයෝජනයේ උපමාව මොකක් දී? පෙන්නල දෙන්නේ සුදු හරකයි, කළු හරකගෙයි උපමාවනේ. සුදු හරකයි කළු හරයකයි ගැටුගතලා තියෙනවි ලතුවකින්. විතකොට සුදු හරක යනව හඳුයෙන්. විතකොට කළු හරකාට යන්න වෙනවා. මොකද ඒ බැඳුලා තියෙන්නේ ලතුවකින්. කළු හරකා යනව හඳුයෙන්. විතකොට සුදු හරකාට යන්න වෙනවා. මොකද ඒ ලතුවෙන් බැඳුලා තියෙන නිසා. විතකොට පිරින් පේන්නේ කළු හරකා සුදු හරකට අදැගෙන යනව වගේ. සුදු හරකා කළු හරකාට අදැගෙන යනව වගේ. නමුත් ඒ දෙන්නම අදැගෙන යන්නේ කශේෂීත්තියෙන්. කශේෂීත්තියෙන් දෙන්න දෙපැත්තර යනව විභාගයේයි.

වේගේ විවිධවිජාව කියලා කියන්නේ කශේෂීත්තිව වඩා බැඳුව්ව එකක්. සැකය කියන්නේ ඒ වගේ විකක්. අපි හොඳට දැනගන්න යිනේ මේවා තීවරණ හැටියටත් තියෙනවා, සංයෝජන හැටියටත් තියෙනවා. මේ නිතේ තියෙනවා. විතකොට මේවා නැතිවෙන ආකාරයට සිහිය පිහිටුවාගෙන, තුවනා දියුණු කරගෙන ධර්ම සූත්‍රය දියුණු කරගෙන ගමන් කරන්න තියෙන්නේ.

ඡබවන් ප්‍රාථමික සිහිය දියුණු කරන්න...

මට ගේරුලා තියෙනවා මෙන්න මෙහෙම විකක්. කෙහෙකුට තුවනින් විමස විමස කළුපනා කරන කෙහෙකුට විශ්මේත අවබෝධය (පටිච්ච සමුර්පාදය) පොත, අපේ බුදු සම්බුද්ධ තවම වැඩවෙශේනි (සුත්ත නිපාතය) පොත, රීලුගට ඒ අමා නිවන් දුටු රහනන් වහන්සේලා (රේර රේර ගාරා) පොත නිරන්තරයෙන් පරිශ්වලනය කරනව නම් වියාට සැහෙන දුරකට සිහිය දියුණු කරන්නත්, තුවනා දියුණු කරන්නත් ප්‍රාථමිකන්.

දහම් දැනුම දියුණු කරගන්න පසුබට වෙන්න එපා...

රේපගට බුදුරජාත්‍යන් වහන්සේගේ සූත්‍ර දේශනා බොහෝමයක් ම උපකාර වෙනවා. මොකද අපි නිරජ්තරයෙන් ම ඒ ධර්මයේ උපකාර ගන්න යිනේ. මට තොදට මතකයි මට ධර්මයුහය තොදට වැඩුහෙ කොහොදිද කියල. මම සමහර ආරණ්‍ය වල ඉත්තකාට මගේ කුටිය තියෙන්නේ පාතුය යි, සිවුර දෙක යි, වතුර විකයි විතරයි. විහෙ ප්‍රස්ථකාල තියෙනවා පොත් තියෙන. මම ඒ පොතක් අරගෙන විනවා. අරගෙන ඇවේල්ලා භාවනා කරගනිමින් බොහෝම නිදහසේ මම මේ පොත කියනවා. කියවලා මේ කරුණු මම සටහන් පොතක් තියාගෙන තිරියා, මම ඒකේ තමයි සටහන් කරගන්නේ. අවශ්‍ය දේවල් සටහන් කරලා ඒ සටහන් කරගත්තු දේවල් ආය ආය බලනවා. බලල ඒ පොත සතියක් විතර තියාගෙන ඉඳල තොදට කියවල තමයි ඒ පොත් වහන්සේ ගිහිල්ලා තියල වෙන පොත් වහන්සේ නමක් අරන් විනවා.

විබුද විධිපිළිවෙළක් මම කාලයක් කරපු නිස යි මට යම්කිසි ධර්මයුහයක් වැඩුහෙ. ඔබ වුනත් යම්කිසි ධර්මයුහයක් බ්‍රාහ්මණ පිතිසි, නිවැරදි ස්මරණායක්, දහම් දැනුමක් ලබාගැනීම පිතිසි ඒ වගේ යම්කිසි වැඩ පිළිවෙළක් කරන්න යිනේ.

අරකන් ඕනෑ - මේකන් ඕනෑ....

මේ කටයුතු කරන අතර, පත්තරත් බල බල, රේඛීත් බල බල, ධර්මයේ හැසිරෙහ්න කළේපහා කලෙනාත් කාලය මඟි. මට තේරෙන හැරියට නම් කාලය තොදට ම මඟි. ඉත්තක් තොද ම දේ තමයි පත්තරයක් බලන්න අතිවාර්යයෙන් ම සිද්ධ වෙනව නම් විනාසි පහකින් ඉවර කරන්න. විනාසි පහකින් මාතෘකා වික බැලුවා පත්තරේ අයින් කළා. පත්තරේ ඉවරයි විතකාට. විහෙම භැවිත පත්තරේ මුල ඉඳල බලල අහවල් අව්‍යු කන්තොරුවේ ප්‍රසිද්ධ කරන ලදී කියන තැනට ම කියවන්න ලෙස්ති වුනොත් විහෙම ඉවරයි. විහෙම කියවන ආය ඉත්තව. අපි දන්න ආය හිටිය. වැඩක් නෑ කරන්න, පත්තරේ මුල ඉඳල අය ප්‍රවුවේ ඒ කැල්ල වෙනකම් ම කියනව. අපරාදු සම්ප්‍රදාපලාප. ඒ නිසා ඒක විනාසි පහන් ඉවර කරන්න යිනේ.

විනාසි පහෙන් ඉවර කරන්න...

රෘපවාහිනී බලන ඒවා අතිවාර්යයෙන් ම බලන්න යිනේ නම්, විනාසි පහන් ඉවර කරන්න යිනේ. ඉවර කරලා විවේකය ලබාගන්න

මිනේ මේ ධර්මයානය ලබාගන්න. අන්න වියා තමයි දැනම් දැනුම ඇති කර ගන්නේ.

මේක මතක නියාගන්න, මේකදී තමන්ගේ දක්ෂතාවය පුදුම විදිහට බලපානවා. මේ ධර්මය දියුණු කරගන්න. තමන්ගේ උත්සාහය පුදුම විදිහට බලපානව. තමන්ගේ නුවතු පුදුම විදිහට බලපානව. තමන්ගේ පින පුදුම විදිහට බලපානව. පින හොයන්න බැර නිසා ඒක අතහරින්න. අතිත් ඒවා තේරෙන දේශ්වල් වික. පින් ප්‍රමාණය හොයන්න බිජ. මට පින් තියෙනව ද, නැදෑද කියන කාරණය හොයන්න බිජ.

මොකද නිවන් අවබෝධ කරන්න, විනයධර හික්ෂණීන් අතර අගතැන් ලැබන්න පින තිබුණා පට්ටාවාරා පිස්සියක් වගේ ඇඟම් නැතිව පාරෙ දුවගෙන තියපු වික්කෙනෙක්. ඒ නිසා පින හොයන්න බිජ. නමුත් පින බලපානව. අපිට විකපාරට ම සිහිය පිහිටන්නේ නැ කියල අපිට සමාධියක් ඇතිවෙන්නේ නැ කියල යෝනිසේ මහසිකාරයේ යෙදෙන්න අමාරදී කියල පින නැ කියන මතයට ආවොත් අපි මෝඩ සි.

පින නැ කියල නම් නිතන්න ව්‍යා...

පින නැ නෙමෙයි, අපි ඒකදී කරන්න තියෙන්හේ අපි සිහිය පිහිටුවාගන්න තුරු මේක අතහරින්නේ නැ කියල නිතන වික. අපි පින නැ කියල අතහැරයාත් ගෙම අපි මේ ලෝකේ මහ ම මහ මැරී මිනිස්සුන්ගේ ගානර අයිති වෙනව. ඒ නිසා අපි හොඳට තේරෙම් ගන්න ඕනෑම මේ ධර්ම මාර්ගයේ දී බාහිර මිනිස්සුන්ගෙන් පින අහන්න හොඳ නැ. රේරෙන්නේ නැ. පින හොයන්නත් බිජ. පින දකින්න තුමේකුත් නැ. ඒ නිසා අපි මේ ධර්ම මාර්ගයේ දී පින කියන්හේ පුදුම විකක්.

අන්, ඔයා ඇපල් මලක් වගේ නෙමෙයි, වැස්ස කාලෙට උතුරන අසුව් වෘතක් වගේ....

අපි දන්නවහෙ මුගලන් හාමුදරුවන් ව වසග කරගන්න ඇවිත් විමලාට වෙවිව දේ. විමලා කියන වෙසගන ආවනේ මුගලන් හාමුදරුවා වැඩකිරීදේ දාගර නැවුම් දාගෙන. මුගලන් හාමුදරුවේ අනුව “ආ.... මේ මොකද මේ? ඒයි ගෙතියේ, ඒයි මෝඩ, ඔය දන්නවද මේ ගෙරෙ හැරී. මේ ගෙරෙ වැස්ස කාලෙට උතුරපු අසුව් වෘතක් වගේයි” කිවිවා. තුවතු පිහිටුවපු අය අන්න ඒ විදිහට බලනවා කියලා කිවිවා. අහනව “ඇ මෝඩයේ, උම් භදන්නේ ආකාසයේ විතු අදින්න දු?” මෙහෙම අහන කොට අර විමලා කළුපනා කළා. කම්පා වූහේ නැ. සැලුහෙ නැ. විමලා හරි වීඩිතර කාන්තාවක්. කෙලින් ම කරා කළා, “මේ සමාජයේ මෝඩ මිනිස්ස ස්ථී ගෙරෙට විසග වෙන්නේ මඩ වූහේ ලැඹින් හරක් වගෙයි.

නමුත් නමුත්වහන්සේ මහා වීර පුරුෂයෙක්. කොහොමද මේක ලැබුහේ?" කියල ඇතුවා. ධර්මය කිවිවා.

විමලාවත් පින පැසුනා...

බලන්න විමලා කියෙන් ගතිකාවක් වුනාට මනස කොහොමද කියලා. විමලා හොයුපු දේ තමයි විතන තිබුහේ. මොකද ජේ? විමලා දැන්හෙත් නෑ විමලා විමුක්තිය කර යන මනසක් තිබුන කෙහෙක් කියලා. විමලා කළේපනා කළා මමත් මේ මොකද්ද ඇගක් විකුණා යන විශේ තේරේම. මමත් මේ වශේ කෙහෙක් වෙන්න ඕනෑ. කෙලින්ම ගිය බූදුරජාණන් වහන්සේ පැහර. ගිතීන් කිවිවා. ස්වාමීනි මට මුණිවරියක් වශේ තිකෙලෙක් සිතකින් ජ්‍යෙෂ්ඨ වෙන්න ඕනෑ කියලා. හොඳයි කියලා මහනා කළා. රහත් නික්ෂණයක් විනා.

පසුනැච්චේලි විම අතහරන්න - කළ යුතු දේ කරන්න...

විතකොට බලන්න මේ හිත දියුණු කරපු ආකාරය. වෙන කෙහෙක් වශේ ගෝනිසේ මනසිකාරය නැත්තම්, නොංඡල් හිතක් නම් මහනා වෙලා කළේපනා කරද ඇදියා මම කරපු දෙයක්. මම ඒ කාලේ ඉතින් දැන්හෙත් නැතිව අර උත්තමයන් වහන්සේට ගැන කරපු දෙයක් පිළිපා..." කියල. විහෙනම් මහසින් වැට් වැට් පිස්සු හඳුගන්නවා. දැක්කද ජය ගන්න නැරඹ. මෙන්න මේ තිනේ තියෙන අනියෝග ජයගන්න ව්‍යවමනා විරියවන්ත හිතක් ඕනෑ. විරියවන්න හිතක් තියෙන කෙනා තමයි මේක ජයගන්නේ. වී නිසා බූදුරජාණන් වහන්සේගේ ධර්මය අල්ලන්නේ අන්න විහෙම වික්නෙනා.

මමත් මේ බුද සසුනෙ නිවන් සූව ලබන්නම්....

විහෙනම් අපේ කුසලතා මේ ධර්මය අවබෝධ කරගන්න බලපාන්නේ නැදේද? සම්පූර්ණයෙන් ම බලපානව. වී නිසා පින්වතුන්ට මේ ධර්මය අවබෝධ කර ගන්න දුර්ලත අවස්ථාවක් ලැබේලා තියෙනවා. වී දුර්ලත අවස්ථාවේ අපේ තුස්ම ටික යන්න ඉස්සරවෙලා හොඳට සිහිය පිහිටුවා ගන්න, හොඳට තුවනා පිහිටුවා ගන්න. හොඳට විත්ත දෙරිය ඇතිකරගන්න. තමන් තමන්ගේ අහසන්තරය පිහිටුවා ගන්න මේක කොහොම හරි කරගන්නව කියල. මේක කියන්න ඕනෑ නෑ. වී නිසා හැම කෙහෙකුට ම මේ ගොනම බුද සසුනේ දීම උතුම් වතුරාර්ය සත්‍යය ධර්මය වහා වහා අවබෝධ වේවා!

සාදු! සාදු!! සාදු!!



කරනව දුෂ්කර කතා

-දුක්කලා සූත්‍රය-

පුද්ධාච්ච පිශ්ච්ච,

මේ වෙළාවේ අපි ඉගෙන ගන්නේ අංගුන්තර නිකායේ පස්වෙනි නිපාතයට අයිති දේශනාවක්. මේ දේශනාව වඳාරන කාලයේ භාග්‍යවතුන් වහන්සේ වැඩිසිරියේ සැවක් තුවර ජේතවනාරමයේ. මේ දේශනාවේ නම “දුක්කලා සූත්‍රය” දුක්කලා කියන්නේ කථා කරන්න දුෂ්කරයි, කතා කරන්න අපහසුයි කියන අර්ථයෙන්.

බඳුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා, “මහතෝති, පුද්ගලයින් පස් දෙනෙක් ඉහ්නවා, ඒ අය සමඟ ඒ ඒ කථා කරන්න දුෂ්කරයි” ඒ පුද්ගලයන් පස් දෙනා ගැන උන්වහන්සේ විස්තර කරනවා. ඒ වගේ ම (දුක්කලා) කථා කරන්න පහසු පුද්ගලයින් පස් දෙනෙකු ගැනන් විස්තර වෙනවා.

මෙන්න ඒ කථා කරන්න දුෂ්කර පස් දෙනා ...

භාග්‍යවතුන් වහන්සේ මේ කථා කරන්න දුෂ්කර පුද්ගලයින් පස් දෙනා ගැන විස්තර කරනවා මෙන්න මෙහෙම.

- (අස්සද්ධස්ස හික්බෙ, සද්ධ කථා දුක්කලා) ගුද්ධාව නැති කෙනෙක් වික්ක ගුද්ධාව ගැන කථා කරන වික දුෂ්කරයි. ඒක දුක්කලාවක්.

- (දුස්සීලස්ස සීල කරා දුක්කරා) දුස්සීල කෙහෙක් වික්ක සීලය ගැන කරා කරන වික දුෂ්කරයි. ඒක දුක්කරාවක්.
- (අප්පස්සූතස්ස බාහුසට්ටි සීල දුක්කරා) අල්පගුෂේ, බෑරුම සුළුණායක් නැති කෙහෙක් වික්ක විස්තර ඇතිව දහම් කරණු කරා කරන වික දුෂ්කරයි. ඒක දුක්කරාවක්.
- (මධ්‍යමරියස්ස වාග කරා දුක්කරා) මසුරු අය වික්ක තත්ත්‍ය ගැන කරා කරන වික දුෂ්කරයි. ඒක දුක්කරාවක්.
- (දුර්පක්ෂූණදස්ස පක්ෂූණ කරා දුක්කරා) පුද්‍යාව නැති කෙහෙක් වික්ක පුද්‍යාව ගැන කරා කරන වික දුෂ්කරයි. ඒක දුක්කරාවක්.

මේ කාරණා පහ ඕනෑම කාලයක, බුද්ධ කාලයෙන්, මේ කාලයෙන් දකින්න ලැබෙනවා. හැම කාලයකට ම පොදුයි.

ශ්‍රද්ධාව ගැන කරා කරන්න ඇයි මෙව්වර බය?

“(තස්මා ව හික්බලේ, අස්සද්ධිස්ස සද්ධා කරා දුක්කරා?!) පින්වත් මහතෙනි, කවර කරණුක් නිසා ද ඉද්ධාව නැති කෙහෙක් සමග ඉද්ධා කරාව දුෂ්කර? (අස්සද්ධියේ හික්බලේ, සද්ධා කරාය ක්විප්ලමානාය අනිසර්ථකි) අඹුද්ධාවන්ත කෙනා සමග ඉද්ධාව ගැන කරා කළ ම, ඒ කෙනා (කුරේපති) කිපෙනවා, (ව්‍යාපර්ථකි) තරහා ගත්නවා, (පතිත්වියකි) රීට විරැද්ධාව නැගී සිටිනවා, (කොපක්ෂූව දෝසංච අප්පවිවයං පාතුකරෝති) කෝපයන්, ද්වේෂයන්, නො සතුවත්, පහළ කරනවා. මක් නිසා ද, (නි හි සො හික්බලේ සද්ධිස්සම්පදා අත්තනි න සම්පස්සනි) තමන් තුළ ඒ ඉද්ධා සම්පත්තිය දකින්නේ නැ. (න ව ලහති තමන් හිඛනං පිතිපාමුර්ණ ඒ කෙනාට ඉද්ධාව ගැන කරා කරන වෙලාවේ සතුවක් උපදින්නේ නැ. (තස්මා අස්සද්ධිස්ස සද්ධා කරා දුක්කරා) විම නිසා ඉද්ධාව නැති කෙහෙක් ට ඉද්ධා කරාව දුෂ්කරයි.”

මොකක් ද මේ ඉද්ධා කරාව...

අපි ගෞතම බුදුරජාණන් වහන්සේ ගැන ගුණ ඩියනවා. මේ කරණු නිසා බුදුරජාණන් වහන්සේ ‘අරහං’ වහ සේක. ‘සම්මූහද්ධා’ වහ සේක. ‘විරේපවරණ සම්පන්න’ වහ සේක. ‘සුළුගත’ වහ සේක. ‘ලේඛකව්ද’ වහ සේක. ‘අනුත්තරෝ’ පුරිසඳම්ම සාරථී’ වහ සේක. ‘සත්වී දේව මතුස්සාන්’ වහ සේක. ‘බුද්ධ’ වහ සේක. ‘හැඳවා’ වහ සේක.

වේ වගේ ම ධර්මයේ ගුණත් කියනවා. මේ ධර්මය මනා කොට දේශනා කරන ලද 'ස්වාක්ෂ්ඨාත' ධර්මයක්. මේ කරැණු නිසා මේ ධර්මය 'සන්දිවිධික' යි. 'අකාලික' යි. 'ඩීහිපස්සික' යි. 'මිපහසික' යි. 'ප්‍රවිත්තං වෙදිනාඩිබෝ වික්ද්‍යානි' තුවනුයේ අයට මේ ධර්මය අවබෝධ කරගන්න පූජාවන්.

මේ විදිහට මේ ගුණ අපි ගුද්ධාවෙන් කියනවා. ඒ වගේ ම මේ මාර්ගවල ලාභී ග්‍රාවක සංස්කරත්තයේ ගුණත් කියනවා. භාග්‍යවතුන් වහන්සේ ගේ ග්‍රාවක සංස්කායා 'සුපරිපත්ති' යි. 'උප්‍රපරිපත්ති' යි. 'ක්‍රායපරිපත්ති' යි. 'සාම්ප්‍රපරිපත්ති' යි කියල.

ගුද්ධාවේ පිහිටුව නැති කෙනෙක් ඉදිරියේ බුදුරජනාත් වහන්සේ ගේ ගුණ කිවිවොත් විය ඒ දේ බොහෝම නොදැකී කියල අනුමෝදන් වෙන්නේ නඩ. සමාදන් වෙන්නේ නඩ. අනේ නවත්තගන්න කියල ඒක ප්‍රතික්ෂේප කරනවා. ගුද්ධාව නැති කෙනාට ජේන්නේ අඩුපාඩා විතරයි.

ගුද්ධාව නැති කෙනාට ගුද්ධාව ගැන කියන කොට දාරාගන්න බඩ. වියාට කේත්ති යනවා. විය කුඩාත වෙලා හතුරෙක් වගේ නැගී සිටිනවා. දොස් කියනවා. ඉත් පස්සේ විතන ඇතිවෙන්නේ රණ්ඩුවක් විතරයි. ඇතැම් විට ඔබ මේ වගේ සිද්ධි වලට මුහුණ දීලා ඇති. භාග්‍යවතුන් වහන්සේ ප්‍රවමාන කාලයේදීත් මේ වගේ සිද්ධි ඇති වෙලා තියෙනවා.

මගේ සම්බුද්ධ සම්ඳුන්ගෙන් - වෙන් වේ වාසය නො කරමි

ඛෙකුද්ධාති කියල බුජ්මනා පින්වතියක් හිටිය. නැම වෙලාවේ ම විය අතින් කියවුනේ 'නමෝ බුද්ධාය' කියල. ඛෙකුද්ධාති බුජ්මනායාට මේක ඇඟෙන කොට කේත්ති ගිහින් දොස් කියනවා. ඒකට හේතුව ගුද්ධාව නැති කෙනාට ගුද්ධා සම්පත්තිය නඩ. දැන් මිතතා දැඩ්දි දුරන අය ඉදිරියේ අපි බුදුරජනාත් වහන්සේගේ ගුණ කිවිවොත් ඒ කෙනා කැමති වෙන්නේ නඩ. විය ඒ දේ ඇඟුවත් අහන්නේ අපහසුවෙන්. විත්ත පිඩාවෙන්. අහන දේ යටපත් කරල වෙනත් දෙයක් කියන්න උත්සාහ කරනවා. ඒකට හේතුවත් ගුද්ධා සම්පත්තිය නැති බව. මේ ගුද්ධාව කියන්න සම්පත්තියක්. ගුද්ධාව කියන්න තමන්ට ලැබිලා තියෙන ධනයක්, වස්තුවක්, ලාභයක්.

ගුද්ධාව තියෙන කෙනාට ගුද්ධාව ගැන කියදේ ඇති වෙන්නේ ප්‍රීතියක්. ධර්මය ප්‍රහේදී, කියවිදේ වියාට ඇති වෙන්නේ ප්‍රමුදිත බවක්. ඒකට හේතුව ගුද්ධාව.

භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලයේ රහතන් වහන්සේ නමක් වුන අක්දේශා කොත්ත්ධික්දා ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පැයට පැමිණිලා, සිරපතුල් යුග සිඟ ගහිමින්, සිරපා පිරිමදිමින් වදාලා, “ස්වාමීන්, මම අක්දේශාකොත්ත්ධික්දා, මම අක්දේශාකොත්ත්ධික්දා” කියල. මේකෙන් ප්‍රකට කරන්නේ ගුද්ධාව.

ඒ වගේ ම පිංතිය කියන බූහ්මණ්‍යාගෙන් බාවරි කියන බූහ්මණ්‍යා අහනවා. “පින්වත් පිංතිය, ඔබ කියනවා ඒ ගොතුම බුදුරජාණන් වහන්සේ ගෙන් වෙන්ව වාසය කරන්නේ නඩ කියලා”

පින්වත් වූ පිංතිය බඩ - මොහොතක් හෝ එතුමන්ගෙන් වෙන් වී කළු ගෙවන්නේ කිම්?
 ඒ ගොතුමයාණ් ලෙව - උතුම් පැණුවතාණ් තම
 කාලයකට අයිති තොමැති - මෙහිදී ම අත් දකින්ට හඳුනී
 සඳහම් පවතුවා නම් - ලෙවේ සිටින යම් කෙනෙකුන්
 ගෙවා දුමු හැම තත්ත්වා - කෙලෙස් උවදුරුත් තැති කළ
 ඒ බුදු සම්ඳුණන් නම් - උත්තහන්සේ ගැන උපමා හැති නම්,

ඒ බාවරි තව්‍යා අහනවා, උත්තහන්සේගෙන් වෙන් වෙලා ඉන්හෙ මොකද කියල. ඒ වෙලාවේ පිංතිය මේ විදිහට උත්තර දෙනවා.

කාලයකට අයිති තොවන - මෙහිදී ම අත් දකින්නට හඳුනී
 සඳහම් පවතුලු මං - ලෙවේ සිටිව ද කිසිවෙක්
 ගෙවා දුමු හැම තත්ත්වා - කෙලෙස් උවදුරුත් තැති කළ
 ඒ බුදු සම්ඳුණන් ගැන - පවසන්නට හැත උපමා
 පින්වත් බමුණාණෙහි මම
 ඒ බුදු සම්ඳුන්ව දකිම් - තිතරම මාගේ මහයින්
 ඒ බුදු සම්ඳුන්ව දකිම් - තිතරම මාගේ දැසින්
 තොපමා වී මා වසමින් - දිව රු දෙක්නිම වෙහෙසි
 රු කළ ගෙවමින් ඉන්නේ - ඒ උත්තමයන් හට වදුමින්
 මාගේ සම්බුදු සම්ඳුන්ගෙන් - වෙන් වී වාසය නො කරමි.

**මුළු ලෙව ම නඩි වුනත් එක ම හදුවතක්
 අභා ඔබේ නාමයෙන්...**

මේක තමයි ගුද්ධාවට පැමිණි කෙනායේ ලක්ෂණය. නමුත්
 ගුද්ධාවට පැමිණුන විකයි අපහසු. ගිහි, පැවේදී දෙ කොටසට ම.
 ධර්ම කරැණු කළ පමණින් ම ඒ කෙනායේ ගුද්ධාව ප්‍රකට වෙන්හෙ

න. ගුද්ධාව තියෙන කෙනා හැම වෙළාවේ ම ඉන්නේ තෙරුවන් පැත්තේ. ගුද්ධාව තියෙන කෙනා හොඳින් ම කෘත ගුණ දින්න කෙනෙක්.

පුරාණයේ ඉසිදේත්ත තමන්ගේ ගුද්ධාව ගැන මෙහෙම කිවිවා. මූලී පෙළුම්කය ම වික පැත්තක උනත්, බුදුරජාණන් වහන්සේ වික පැත්තක නම්, වියා අන්න ඒ පැත්තේ කියලා. හැබැයි ගුද්ධාව නැති කෙනාට වික දුක්කඩාවක්. වික ගැලුපෙන්නේ න. වීකට හේතුව ගුද්ධා සම්පත්තිය තමන් තුළ දැකින්නට නැති වීම සි.

නමත් ගුද්ධාවන්ත කෙනාට නම් ගුද්ධා කරා ඇතෙන කොට කනට මිහිරයි.

සඹුදුහැති කතා - නැසෙන නිසා...

මට මතකයි මම 1994 නිමාලයට ගිය. විතන ස්ථිකේෂ් වල ප්‍රංශී කුරියක නවාතන් අරගෙන හිටිය. ඒ ඉක්මනින් ම ධර්මය අවබෝධ කරගන්න කියල නො දැනුවත්කම නිසා ගිය ගමනක්. විහැදි මට හැමදාම ඇතෙනවා, “ඛපන්”. ඒ කියන්නේ දෙවියන් ගැන කියවෙන ප්‍රශ්නයේත් ගායනා. වික දුවසක් මගේ තිතට විකාරාරා ම නිතුණා “මට ඇතෙන්නේ නැතෙ බුද්ධා සරණං ග්‍රෑෂ්ම කියන වවන ටික. මම බැරවෙලාවත් මැරැදෙනාත් මට බුද්ධා සරණං ග්‍රෑෂ්ම කියන වවන ඇතෙන තැනක උපදිත්ත ලැබේයි ද” කියල. නො තේරෙන නිසා මම ඒ විදිහට නිතුවා. ඒක ඇතිවෙන්නේ ගුද්ධාවන්තයාට. ගුද්ධාව නැති කෙනාට විහෙම තිතෙන්නේ න. හරයට දේවදත්ත, කෝකාලික වගේ. දේවදත්ත බුදුරජාණන් වහන්සේගේ අවවාද පොඩිඩක්වත් ගණන් ගත්තේ න. ලාභය විතරයි බැවුමේ. ගුද්ධාව තියෙන කෙනාට ගුද්ධා කරා සුකරා. නැති කෙනාට දුක්කරා.

සඹුදුහැති කරා අසම්න් - දෙසවන ද තුවු කරවම්න් සභාහෙන්න බුද් තිම් ලැගින් - දහම ද අවබෝධ කරම්න්

ගුද්ධාව ඇති පිරිසක් වික්ක කරා කරහන්න ලැබීම අඟේ ඒවිතයට ලැබෙන ලෙසු ම ලාභය. විවෘත මනසක් තියෙනව නම්, අවංක නම්, සාපු ගුණයකින් යුත්ත නම්, වියා සමග හොඳින් කරා බස් කරහන්න ප්‍රශ්නයි. අන්න ඒ වගේ අය උදෙසා තමයි බුදුවරු පහල වෙන්නේ. වියත් වික්ක ධර්ම කරාවේ යෙදෙන වෙළාවේ වියාට ගුද්ධාව ඇතිවෙනවා. (සද්ධා ජාත්‍යා උපසංකමති) ගුද්ධාව ඇති වුනාට පස්සේ විය ධර්මය හොයාගෙන යනවා.

අපි තේරුම් ගත යුතුයි, මේ ඉදෑධාව නැති කම පීවිතයකට මහා දිලිඳ කමක්. මහා අවාසනාවක්, මහා අලාභයක්, මහා නො ලබාගැනීමක් කියලා.

බරුම කථාවේ යෙදෙන කොට ත් විශේෂයි. ද්‍රව්‍යක් මම වික පුද්ගලයෙකු සමඟ බරුමයට ප්‍රශනයා කළා. වියා ඒකට විරද්ධි වුනා. “ ඔබ මොකද ඔය තරම් පැහැදෙන්නේ, ආනන්ද හාමුදුරුවන්ට වැරදුනා ද කවුද දැන්නේ ” කියල. දැන් ප්‍රකට කරන්නේ අනුදෑධාව. මම වැඩි ගාතුක් නැතුව කිවා, “ ආනන්ද හාමුදුරුවන්ට නොමෙයි විශේෂම වැරදිලා තියෙන්නේ බුදුරජානාන් වහන්සේට යි, මොකද උන්වහන්සේ තමයි මතක තබා ගැනීමේ හැකියාව අතින් අගුස්ථානයේ ආනන්ද හාමුදුරුවන් ව තිබිබේ ” කියල. ඉතින් ඔය වගේ කියමන් කියන්නේ ඉදෑධාව නැතිකමෙන්. ඒ වගේ අයට බරුමය කියන කොට නිතර අල්ලන්නේ නෑ.

පොනෙන් වින්න විජා - එනව නම් අවබෝධයෙන්...

ද්‍රව්‍යක් වික ස්වාමීන් වහන්සේ නමක් ඇවේදින් කිවා, “මම කැලේ ඉන්නේ, මට විදුරුණාව ගැන ගැටළු ටිකක් තියෙනවා, ඒවා අහගන්න. ඔබවහන්සේ මොකද ඒ ගැන කියන්නේ ” මම කිවිවා, “සංයුත්ත නිකායේ තුන් වැති කොටසේ පංච උපාඛනස්කන්දය විදුරුණා කරන හැරී තියෙනවා. සංයුත්ත නිකාය හතරවැනි කොටසේ සළායතන සංයුත්තයේ ආයතන වශයෙන් විදුරුණා කරන හැරී තියෙනවා, සංයුත්ත නිකායේ අනිසමය සංයුත්තයේ පරිවිච සමූප්‍රාදය විදුරුණා කරන හැරී තියෙනවා, තවත් සිහෙ නම් අනිසමය සංයුත්තයේ දාතු සංයුත්තයේ විදුරුණාව තියෙනවා. ඔන්න ඔව්වරය මම දැන්නේ ”

අර ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා, “නෑ... නෑ... මම විශේෂ නොවෙයි ඇපුවෙ ” කියලා. මම කිවිවා “මම ඔයට වැඩිය දෙයක් දැන්නේ නෑ. ඔබවහන්සේට ලොකු වැරදිමක් වෙලා ” කියලා. උන්වහන්සේ කියනවා, “නෑ... නෑ... මට වැරදිමක් වෙලා නෑ ” මම ආයෙමත් කිවිවා, “වැරදිමක් වෙලා තියෙනවා නම්, මේ පොත් කියවන්න. විතකොට හර යයි. මම වෙන මොකන් කියන්නේ නෑ ” කියල.

මේ වගේ අය සමඟ අපට බරුම කථාව කරගන්න බෑ. ඉදෑධාව නෑ. ඉදෑධාව නැති නිසා ම යි මම අර වගේ උත්තර දෙන්නේ. අපේ වචනය අරගෙන පටලවේල්ලක් හදාගන්නයි වන්න. සමහර අය කියනවා, “පොනෙන් වින්න විජා, අවබෝධයෙන් කථා කරන්න ” ඒකටත් හේතුව බරුම කථාවට ඉදෑධාව පිහුවා ගන්න බැරිකම.

අදාළය මහා සංස්කරණය ගැන ත් විහෙම යි. ඒ ගැන කට්‍යා කරන්න ගත්තා ම දොස් කියන්න පටන් ගන්නවා. හිත පහදවා ගන්නේ නය.

කෝපි කාලේ වගේ බැහෙ දැන්...

රීජයට බුදුරජාත්‍යන්වහන්සේ පෙන්වා දෙනවා, දුස්සීල කෙනා කැමති නය සීලය ගැන කට්‍යා කරන්න. අනිත් අය සීලයේ පිහිටිවට කැමති නය. වියා සමග සීලය ගැන කට්‍යා කළුන් ඒ කට්‍යා කරන කෙනා සමග තරඟා වෙනවා, කිපෙනවා. හතුරේක් වගේ නැගිසිරිනවා. දුස්සීල කෙනා අගය කරන්නේ, දුස්සීල කම ම යි. වියා කියනවා, “දැන් කාලේ සිද් රැකාල මේ දේවල් කරන්න බඩා.” ඔබ අනුලා ඇති මේ වගේ විවෘත ඔහාම කරන්න බඩා. ඔහාම කරලා හරියන්නේ නය. දැන් ලෝකේ වෙනස් වෙලා. අලුත් ලෝකේට හරියන විදිහට ඉන්න සිනේ.

සං.යු: දුස්සීලයන්ගෙන් ප්‍රවේශම් වන්න!

සිද්වතෙක් තමයි නැම වෙලාවක ම සිද්වතෙක්ට අනුග්‍රහ කරන්නේ. උපකාර කරන්නේ. දුස්සීල කෙනා සිද්වතුන්ට උපකාර කරන්නේත් නය. සිද්වතුන් බිජිකරන්න අවශ්‍යතාවයකුත් නය. දුස්සීල කෙනා කැමති අනිත් අය දුස්සීල වෙනවා දුකින්නයි. මත්පැන් බොන පිරිසක් ලගුව, නො බොන කෙනෙක් ගියෙන් අර පිරිස කැමති අර කෙනාන් අර තත්වයට පත්වෙනවට යි. බලහන්කාරයෙන් හරි මත්පැන් රිකක් පොවන්නයි උත්සාහ කරන්නේ. සතුන් මරණ කෙනා කැමති සතුන් මරණවට යි.

මම අහල තියෙනවා, ඉස්සර විභ්ලේ දැල අදින වෙලාවට බලන් ඉන්න දෙන්නේ නය. නිකම් ඉන්න දෙන්නේ නය. බලෙන් හරි විකතු කරගන්නවා. අනාවාරයේ හැසිරෙන කෙනත් විහෙමයි. තවකෙනෙක් ඒ දෙසින් වැලකිලා සිද්වත්ව ඉන්නවට කැමති නය. වියා කැමති ඒකට පොපුව ගන්නයි. බොරු කියන කෙනා කැමති බොරු කියනවට. කේලාම් කියන කෙනා කැමති කේලාම් කියනවට. එරැණ විවෘත කියන කෙනා කැමති එරැණ විවෘත කියනවට. හිස් විවෘත කියන කෙනා කැමති හිස්වන කියනවට.

මහමුහුදෙන් කුණු ගොඩට ගහනවා

හොඳුන් හිතන්න ගුද්ධාවට පැමිණුන ගමන් ගුද්ධාවන්ත අය විකතු වෙනවා. අගුද්ධාවන්ත අය අයිත් වෙනවා. සීලයට පැමිණුන

ගමන් වික්කො තමන් තනි වෙනවා. විහෙම නැත්තම් සීලවන්ත පිරිසක් විකතු වෙනවා. අර පරණා අය ආගුණට නැතිවේලා යනවා.

දුස්සීල කෙනා ඉදිරියේ සීලය ගැන කථා කපුවත් අර දුස්සීල කෙනා කෝප වෙනවා. කේත්ති ගන්නවා, නො සතුව ත්, අකමතේත්ත ත්, ප්‍රකාශ කරනවා. දුස්සීල බව කියන්නේ ජ්‍යෙෂ්ඨයට මහා අවාසනාවක්, පාඩුවක්, අලාභයක්.

වික වාගේ අපි දෙන්නා...

දුස්සීල කෙනා කැමති සීල්වත් කෙනා සීල්වත් කෙනෙක් හැරියට ඉත්තවට තෙවෙයි. විය උන්සාහ කරන්නේ සීල්වතාත් පුළුවත් නම්, දුස්සීලයි කියලා සම්මත කරන්නයි. ගුණ දකින්න කැමති නෑ. කථාවක් හරි හදනවා, ඒක තමයි දුස්සීල කෙනාගේ ලක්ෂණය.

සීල්වතුන් අසුරු - සැමදා සූචිය ගෙන දේ

සීල්වතා මිට වඩා වෙනයි. විය නිතන්හේ දුස්සීල කෙනෙක් දැක්කොත්, අනේ මේ කෙනා සීල්වත් වෙනව නම් කොයිතරම් හොඳ දී?" මෙයා යහපතේ හැසිරෙනවා නම් කියලා කැමති වෙනවා. භාග්‍යවතුන් වහන්සේ ලගුව ආවා හොර, නගර ශේෂිනියන්, මංකාල්ල කන ඇය මිනිමරුවේ. ඇවිනිහ් උන්වහන්සේ පුරු පැවිදු වෙනවා. ඉන් පස්සේ ප්‍රාතිමෝක්ෂ සංවර ශීලයෙන් සංවර වෙලා, ධර්ම මාර්ගයේ හැසිරාලා නිවන් අවබේද කරනවා. දුස්සීල කෙනා සීල්වත් වෙනවා, සීල්වතුන්ගේ ඇසුරට පැමිණිල. දුස්සීල කෙනෙක් දුස්සීල කෙනෙක්ගේ ඇසුරට ඇවිත් කවදාවත් සීල්වත් වෙන්හේ නෑ. විය කැමති දුස්සීල ගොඩී ම ඉන්නයි. සීලාදී ගුණධර්ම ගැන කථා කරලා සතුව වෙන්න ගොමෙයි. අනිත් අයගේ දුස්සීලකම් තුව දැක්ම දක්වලා "අසවල මෙහෙමයි" කියලා, ඇසු දුටු විදිහට බොරුවක් හරි ගොතනවා. ඒ වගේ තමයි දුස්සීල කෙනා සතුව වෙන්හේ.

සීල්වත් කෙනා විහෙම කරන්නේ නෑ. සීල්වත් කෙනා සීල් ය කගෙන තමන්ගේ පාඩුව නිශ්චඛඩිව තමන්ගේ ගමන යනවා. ඒ නිසා සීල කථාව දුස්සීල කෙනාට අපහසු සි. විරැද්ධි සි. සීලයට කැමති නැහැ. වියාට ම ගැලුපෙන ඇය හොයාගන්න සි කැමති. ඒක හරියට බාං බාං සංසන්දහය වෙනවා වගේ. හොඳට හොඳ විකතු වෙනවා. අසුව් වලට අසුව් විකතු වෙනවා. සූචිදාට සූචිදා විකතු වෙනවා. දුගදාට දුගදා විකතු වෙනවා.

දුකීල් අයගේ සිල් කොයින් ද?

සිල්වතා සීලයට කැමති වෙන්න හේතුව වියා ගාව සීල සම්පත්තිය දකින්න තියෙනව. දුස්සීල කෙනාගේ සිල සම්පත්තියක් දකින්නේ නඩ. සීල සම්පත්තිය නැති නිසා සීල කථාව ඇඟෙන කොට කේන්ති යනවා. ඒ තුළින් තෘප්තියක්, සතුවක්, ප්‍රිතියක් ලබන්නේ නඩ. ඒක තමයි දුස්සීල කෙනාගේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ ජ්‍යෙෂ්ඨ කාලයේ ද විංචි මානවිකාව විවිධ නින්දා කරන්න දුස්සීල අය. සිල්වත් අය අතින් විහෙම වෙන්නේ නඩ.

දහම නො දත් අය සිටින තුරා

බහුණුතා බව ගැන නො හැකිය කථා

අල්පුණුතා දහම් දැනුම නැති කෙනෙන් වික්ක බහුණුතා බව ගැන කථා “බාහුස්විව කථා” දුක්කථාව වෙනව. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේවා කියලා කථා කළුත් දහම් දැනුම නැති කෙනෙක් වික්ක, වියාට කේන්ති යනවා. ඒ වගේ අය කියනවා “මිවිටර ඉගෙන ගන්න සිනෝ නඩ. විකන් විකන් ගානේ අවබෝධ කරගෙන නෙමෙයි ධර්මය අවබෝධ කලේ. වික ගාජාවක පදායක් තිබුණෙන් ඇති. ධර්මය ඉගෙන ගන්න සිනෝ නඩ. භාවනා කරගෙන යනකොට ඉඩේ අවබෝධ වෙනවා” ඔය විදිහට වියා පුලුවන් තරම් ඒකට විරැඳ්ධි කථා කරනවා. ඒකට හේතුව වියාට කේන්ති යනවා. ලොස් කියන්න පටන් ගන්නවා.

හුද්ධ දේශනා ඒ විදිහට කථා කරන්න දෙන්නේ නඩ. ධර්ම යූහය නැති නිසා පින්මානයෙන් පෙළෙනවා. අන්න ඒ නිසා තව කෙනෙක් තමන් ඉදිරියේ ධර්මය කතා කරනවාට කැමති නඩ. වියා, තමහ්ව සින සිනෝ විදිහට අර්ථ කියන්න ගන්නවා. ඒකෙහි අපිට අදාන ගන්න පුලුවන් මෙය බහුණුතා කෙනෙක් නොවෙයි කියල නිකම් ම නිකම් කතාවක් විතරය කියලා. නමත් පැය ගණන් කියන්න පුලුවන්. නමත් දහම් කරනු හර රිකඟ තියෙන්නේ. අන්න ඒ කෙනා බහුණුතා බව ගැන කියන කොට කිපෙනවා. තමන් තුළ ඉතෙන සම්පදා ධර්ම කූහාණ තුළින් ඇති කරගත්ත ඉතෙන සම්පත්තිය නඩ. විම නිසා වියාට දහම් කථාව තුළින් පුලුවන් ප්‍රමෝදයක්, සතුවක් ලබන්නේ නඩ. වියා කැමති තමන් ව පුවා දක්වන්න. දහම් දැනුම තියෙන පිරිසක් ඉදිරියේ වචනවලින් ජය ගන්න හඳුනවා. විහෙම බැර වෙන කොට හතුරෙක් වගේ නැගී සිරිනවා. නැති නිටලා ප්‍රකට කරනවා අල්පුණුතා බව. විම නිසා (බාහුස්විව කථා දුක්කථා) අල්පුණුතා කෙනාට බහුණුතා කථාව දුක්කථාවක්.

මසුරු මල නැරඹා - දැන් දෙන්න සැමඟ

මේපුගට භාග්‍යවතුන් වහන්සේ වදාලා, (මධ්‍යමරුයෝග වාග කඩා දුක්කටට්) මසුරු කෙනා සමග තනාග කරාව දුෂ්කර යි. ඒ කෙනා අනුමෙදුන් වෙන්හෙවත් නෑ. මසුරු කෙනා දෙයේ කියනවා, “පිස්සුදා, වැඩික් නැතිව වියදම් කරනවා, තොර දැන්දෙනවා වගේ දැන්දෙනවා” කියල. අනුන්ට තමන් යමක් දෙන්හෙත් නෑ. දීම අනුමෙදුන් වෙන්හෙත් නෑ. දැන් දෙන කෙහෙක්ට දැන් දෙන්න දෙන්හෙත් නෑ. දැන් දෙන වික හෙලා දැකිනවා.

නමුත් දැන අය ඉන්නවා, හරිම පුදුම විදිහට. දෙසැරයක් හිතන්හේ නැතිව අතහරන අය ඉන්නවා. දීම ගෙන සතුවූ වෙන්හේ දෙන කෙහෙක් විතරයි. මසුරු කෙනාට සතුවූ වෙන්න පුළුවන් කමක් නෑ. විය දහ්නේ රටටිටගෙන කඩාන්න, දැන් දෙනවා කියල. මසුරු කෙනා වික්ක දැන්දීම ගෙන කරා කරන්න ගියපුහම වියාර බොහෝම කේන්ති යනවා.

අනේ මෙහෙම තණ්ඩාවක්...

අර ඉල්ලීස ජාතකයේ ඉල්ලීස සිටානාන්ට කැවුම් කන්න ඕනෑම වුනා. මෙයා උන් කළුපනා කරනවා, කැවුම් කන්නත් ඕනෑම, කැවුම් කන්න විදිහක් නෑ. හැඳුවාත් මාලිගාවේ සියලු දෙනාට ම දෙන්න සිද්ධ වෙනවා. මේ සිටුතුමා කැවුම් ගෙන හිතලා මෙඩ වුනා. සිටු දේවිය බොහෝම අමාරුවෙන් ඇඟුවා,

“අනේ ස්වාමිති, කියන්න මොකක් දී?” සිටුතුමා කියනවා, “ආසාවක් තියෙනවා, කියන්න විදිහක් නෑ” කියල. සිටු දේවිය යන්තම්න් අහන කොට අහන කොට කිවිවා. “මට කැවුමක් කන්න අසයයි” කියල. සිටු දේවිය උත්තර දුන්නා, “අනේ, සුළු දෙයක් නේ. මම ඕනෑම නම් ජනපදයට ම කැවුම් හඳුන්නම්” ඒ වෙළාවේ සිටුතුමා කියනවා, “ජනපදයට ම කැවුම් මොනව කරන්න දී?” ඉන්පස්ස අහනවා, “ජනපදයට ම නෙමෙයි, විහෙනම් අපි විදිය දෙපස අයටත් වික්ක කැවුම් හඳුම්” කියල. “විදිය දෙපස අයට මොනව කරන්න දී?” කිවිවා. “විහෙනම් විදිය දෙපස අයට ඕනෑම නෑ, මාලිගාවේ සියලු දෙනාට ?” “මාලිගාවේ සියලු දෙනාට කැවුම් මොනව කරන්නට දී?” “විහෙම නම් ඔබතුමාටත්, මටත්” සිටුතුමා කියනවා, “මුබට මොනව කරන්න දී?” දේවිය අන්තිමෙදි කියනවා, “විහෙම නම් ඔබතුමාට විතරක් කැවුමක් හඳු දෙප්නම්” කියල.

ඉඩ ප්‍රතෙකු පිළු සිගා වැස්ථිය මූන් දෙන්නට වේ යැයි සැක සිතාලා....

ඉන්පස්සේ ලසස්ති කරගන්න කිවිවා පිටි ටිකක් වෙන්න. මේවා ලසස්ති කරගෙන මාලිගාවේ යටි මහලේ ඉදෑන් උඩුමහලට විනකම් තොරවල් වැනුවා. කැවුම් හදුන්න උඩුමහලේ ලසස්ති කරගත්තා. ඒ වෙලාවේ විනත ජනෙල් ඇරුලා තිබුණේ. බලනකාට මූගලන් මහ රහතන් වහන්සේ වැඩිම කරලා අහසේ වැඩි ඉන්නවා, ඉන්පස්සේ ඉල්ලීන සිටුනුම් කිවිවා.

“මෙහෙ මොනවත් දෙන්න නඩ. තියෙන තැනකට යන්න” කියල. රහතන් වහන්සේ උත්තර දුන්නා, “මේ විදිහට තියෙන තැනකට තමයි ආවේ. ඒ නිසා මම මෙනහ ම ඉන්නම්” කියල. ඉත්ත් මේ විදිහට ස්වාමීන් වහන්සේව යවන්න උත්සාහ කරලා මෙහෙම හිතුවා. මේ ඉමත්තාය කැම ආසාවන් ම ඉන්නවා කියලා, ප්‍රංශී කැවුමක් දිලා පිටත් කරනවා කියල තිතලා සිටුනුම් ම හැන්දේ අගට පිටි ටිකක් අරගෙන තාව්චියට ඇමිමා. කැවුම විශාල වුනා. ඉන්පස්සේ හිතුවා මේක දෙන්න බං. ඒක අයින් කරලා ඊළුර වික. ඉස්සර වෙලා කැවුමට වඩා පිටි පොඩිඩික් ඇමිමා, ඒක රිතන් වඩා ලොකු වුනා. මේ විදිහට පොඩි කැවුමක් හදුන්න උත්සාහ කරන කොට පිටි ටික ඉවර වුනා.

ඉන්පස්සේ කළුපනා කළු මේවිසින් පොඩි ම කැවු ම දිලා යවා ගමු කියලා තිතන කොට ම මේ කැවුම ඔක්කොම විකක් වුනා. මෙහෙම දෙන්න බං අඩුම් කියලා සිටුනුම යි, සිටුදේවිය යි, කැවුම කඩාගන්න දෙපැත්තර අදින්න ගත්තා. මෙහෙම කරන කොට කැවුම ගැන තියෙන තත්තාව නැතිව ගිය. අන්න ඒ වෙලාවේ තමයි අතහැරයේ. මේ වගේ අය අදත් ඉන්නවා. ඒ අයට තත්තාව නැතුව යන්නේ ඒ දේ පාව්චිවි කරන්න බැර වෙනකාට. පුළුවන් වෙන කොට දෙන්නේ නඩ.

මෙන්න නියම තකාගය...

ඒ මසුරු කෙනාට තකාගය ගැන කට්ටව දුක්කට්ටාවක්. ඒක අහන්නවත් කැමති නඩ. භාග්‍යවතුන් වහන්සේ වදාලා ගිහි කළ උන්වහන්සේ වැඩ හිරිය මාලිගාව ගැන. අනිත් මාලිගාවල සේවකයන්ට දෙන්නේ කාඩ් හොඳ යි, නිවුඩු භාලෙ බිතු යි. විසින් තේරෙනවා බොහෝ තැන්වල තිබිලා තියෙන්නේ මසුරු පිළිවෙතක්. නමුත් සුදොවුන් රජතුමාගේ මාලිගාවේ සේවකයින්ට දුන්නේ ඇල්හාලෙ බිතුයි, රසට

ලයපු මසුදි. වියින් තේරේතවා සුද්ධ්‍යෝධ්‍යාධින රජතුමා ලොළ නැතිව හිටිය කෙනෙක් කියල. විතනට ගැලපෙන්නේ තතාග කරාව. මසුරු කෙනාට තතාග සම්ප්‍රදාව නෑ.

අපට යම්කිසි දෙයක් තව කෙනෙකුගේ යහපත උදෙසා අතහර්න්න පුලුවන් නම් ඒත තමයි තතාග සම්පත්තිය. තතාග සම්පත්තිය තමන් තුළ නැත්තාම් විය ගාව මසුරුබවයි දකින්න ලැබෙන්නේ. මසුරු කෙනා මසුරු බව අදුන ගන්නේ පිරිමහනවා කියලා. සමහර තැන්වල අතට තමයි සිති දෙන්නේ. සිති බේශතලේ තමන් ලග තියාගෙන. පස් දෙනෙක් ඉන්නවා නම්, හන්දෙන් ටික ටික බෙදාලා බේශතලේ අරන් තියාගන්නවා. මසුරු කෙනා සතුව වෙන්නේ තමන් පූජ ගොඩ ගැහෙනවා දකින කොට. තමන්ගෙන් ඒ දේවල් ඇත් වෙලා හිස්වෙනවා දකින්න කැමති නෑ. මේ මසුරුකම කියන්නේ පිටිතයට මහා විශාල භාතියක්, මහා ආචාර්යනාවක්.

නමුත් ලොළ නැති කෙනා ගොඩින් දැන් දීම ගැන කරා කරනවා. සතුව වෙනවා. අනුමෝදන් වෙනවා, දන් දෙන්න කියලා දන් දෙන අයට ප්‍රයෝගා කරනවා. කවුරු හරි දන් දුන්නා කියල ආරංඩ් වුනොත්, ඒක අනුමෝදන් වෙනවා. මසුරු කෙනාට දන් දුන්නා කියලා ආරංඩ් වුනොත් දෙස් කියනවා, “මය විදිහට දීලා, තමන්ට මොකද වෙන්නේ. තමන්ට විකතු කරගත්ත දේ හේ ඉනුරු වෙන්නේ” කියල.

නුවණුන්නා සහ නුවණු නැත්තා...

මිළගට දුෂ්පායුයාට (පණ්ඩා කටා දුක්කටා) ප්‍රයාව රහිත කෙනාට, ප්‍රයාව ගැන කරා කිරීම දුෂ්කරයි. ප්‍රයා රහිත කෙනෙගේ ලක්ෂණය තමයි, විය හැම හිස්ස ම හිතන්නේ හිතසය යි කියල. අපි අනිතසය යි කියල කිවෙනාත් වියාට කේන්ති යනවා. දෙස් කියනවා. අනිතසය ගැන කතා කලාත් විය අවල් හදනවා. හිතසය යි කිවෙනාත් දුෂ්පායු කෙනාට සතුවයි. දුක ගැන කරා කලාත් වියාට තරහා යනවා. අනිත් අයට කියනවා, “අරයා පූජ යන්න විපා, දුක ගැන කියනවා” කියල. අනාත්මය ගැන කිවාමත් විය කැමති නෑ.

හේතු-ව්‍ය රහිත කෙනා කැමති ගෙවල් දෙරවල්, වතුපිටි, විගා ගැන, දේශපාලනය ගැන, යුද්ධ ගැන, නම් නිශ්චයන් ගැන, ත්‍රිකාල ගැන ඇති තරම් කරා කරන්න ප්‍රාථමිකයි. නමුත් බැරවීමක්න් වත් කියවුනාත් “අසේ අනිතසය යි, කතා අනිතසය යි” කියල, හෙමින් ම මග අරනවා. තමන්ට ඇතුළත නෑ වෙශේ ඉන්නවා. හේතුව අනිතසය කියන කාරණය තේරේම් ගන්න නම් ප්‍රයාව තියෙන්නේ ම ඕනෑ. නුවණින්

බලන්න වියාට ගෙක්තියක් නෑ. වියා මග හරිනවා. මෙහෙම කියනවා. “අපට විපා. අපි වින්නම් බැරි වුනා ම, විතකම් සිවා අපින් විකක් කරා කරන්න විපා” කියල.

දැන් අනිත්‍ය භාවනාව කරන කොට බොහෝ ආය ලොස් කියනවා. මේ අනිත්‍ය ගැන කරා කරලා ප්‍රවීත අවුල් වෙනවා. අසුහය කරලා ප්‍රශ්න ඇතිවෙයි. මේකට හේතුව දුෂ්ප්‍රායු කෙනාට ප්‍රෘතු කරා දුක්කරා. වියා අන්න කැමති මේවා ගැන නොමෙයි. සතුරින් ඉන්න වික ගැන. කාලා බිලා ඉන්න හැරි. මේක දුෂ්ප්‍රායු කෙනාගේ ලක්ෂණය.

නමුත් අනිත්‍ය ගැන කරා කලුත්, දුක ගැන, අනාත්මය ගැන කතා කලුත් හේතු-ථාල ගැන, ආර්ය සත්‍ය ගැන, කරා කරන්න ගන්න වෙලාවේ දි හතුරෝක් වගේ නැති සිටිනවා. විකට වික කරනවා. සම්පූර්ණ අප්‍රසාදය පල කරනවා.

මම දැන් හර කළකිරීමෙන් නො ඉන්නේ.

ප්‍රෘතුව ගැන පෙන්නලා දීලා තියෙන්නේ, (අරියාය නිඩ්බේධිකාය සමන්තාගනේ දදයත්ව ගාමණි පක්දුකා) ඇතිවීම, නැතිවීම ගැන අවබෝධ කරන ප්‍රෘතුව.

කළකිරීම කියන වචනය සිංහලෙන් කිවිවාට, නිඩ්බේධික කියන වචනයට සම්පූර්ණ අර්ථය තේරේම් යන්නේ නෑ. කළකිරීම කියලා සාමාන්‍යයෙන් යොදුන්නේ පවු අර්ථයකට. අපි කියනවා, “මම දැන් හර කළකිරීමෙන් ඉන්නේ” අපි වියින් අදහස් කරන්නේ විපාවීමක්, පිඩාවක්. නමත් නිඩ්බේධික කියන්නේ, රීට වඩා ගැඹුරු අර්ථයක් අවබෝධය තුළ යට්ටුරිය දැකිමෙන් නො ඇඳු සිටින මට්ටමට ප්‍රෘතුව දියුණු වීම වගේ. රීට ගැලපෙන සිංහල වචනයක් නෑ. අපි ඒ කළකිරීම කියන වචනය යොදාන කොට ප්‍රෘතුව රැන්ත කෙනා අන්න ඒකත් සමග ගැටෙනවා.

“අනේ අපිට කළකිරීන්න තිනේ නෑ දැන් ම” කියනවා, වියාට ඒ වචනේ අර්ථය ගන්න බැං. අනිත්‍ය යි, දුක යි, අනාත්ම යි කියලා ජිතන්න ජිතන්න ඇතිවෙන්නේ අවබෝධයක් තුළ නො ඇඳුමක්. විනිසා වියාට ඇතිවෙන්නේ උපේක්ෂාවක්. වියාට ඒ වෙලාවේ වැඩෙන්නේ බොජ්කිංගයක්. කළකිරීම කියන්නේ බොජ්කිංගයක් නොවෙයි. බොජ්කිංග කියන්නේ සත්, ඔම්විය, විරිය, පිති, පස්සද්ධි, සමාධි, උපේක්ඩා. ඔන්න ඔතන තමයි නිඩ්බේධය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ අවබෝධයක් තුළින් නො ඇඳු සිටින මට්ටමට

යථාර්ථය දැකිනවා. ඔන්න ඔය මට්ටමට වින්නේ ප්‍රජාවන්තයෙක් පමණායි.

අයයි මේ තරම් හිතට අමාරු?

බුද්ධ දේශනාවල සඳහන්ව තිබෙනවා සතර අපාය ගැන, මේ විදිහට සත්තු වෙලා මැරුම් කද්දී, ගෘෂ්ම ගෙහගිය ලේ සතර මහා සාගරයේ ජල කදුට වැඩියි කියලා. දුක්දොම්නස් ගැන කයේ ස්වභාවය ගැන විස්තර වෙනවා, නමුත් ඒ දේ යථාර්ථයෙක් කියල මෙක තේරුම් නො ගේත්ත කෙනාට මේවා ඇතෙද්දී පහර විදිනවා. හිතට අමාරුයි.

සමහර ආය අභිජ්‍ය කියනවා. “ස්වාමීන් වහන්ස, සිවා කියවන කොට විපා වෙනවා” ඒ කියන්නේ වියාට ගැටීමක් ඇතිවෙනවා. නමුත් අවබෝධයෙක් ඇති වෙන්නේ මේ විදිහටයි. බුද්ධ කාලයේ දී සේතාපන්න, සකලාගාමී, අනාගාමී වෙව්ව ආය හිටියා. විශාකා උපසිකාව, අනේ පිළු සිවුමා, බිම්බිසාර රජතුමා. ඒ ආය අවබෝධයෙන් හිටියේ. අවබෝධයට ආප්‍ර නැති දූෂ්පායු කෙනාට ප්‍රජාව ගැන කරා කලා ම කිපෙනවා. ව්‍යතුරාය සත්‍යයට දොස් කියනවා. ඒකට හේතුව තමා තුළ ප්‍රජා සම්පත්තිය දැකින්න නෑ.

මෙන්න තවත් පස් දෙනෙක්...

නැවත බුදුරජාත්‍යන් වහන්සේ ව්‍යුරුත්‍යා, තවත් ප්‍රදේශගලයන් පස් දෙනෙක් ඉන්නවා. ඒ පස්දෙනා රිට හාත් පසීන් ම වෙනස්.

- (**සැද්ධස්ස හික්බවේ, සැද්ධාක්රා සුකරා**) ගුද්ධාව තියෙන කෙනෙක් වික්ක ගුද්ධාව ගැන කරා කරන වික පහසුයි.
- (**සිලුවතේ සිලු කරා සුකරා**) සිලුවත් කෙනෙක් වික්ක සිලය ගැන කරා කරන්න පහසුයි.
- (**බහුස්සුතස්ස බාහුස්විච කරා සුකරා**) බහුගුෂේ කෙනෙක් වික්ක බහුගුෂේ කරාව පහසුයි.
- (**වාගවතේ වාග කරා සුකරා**) තත්ත්වයන්ත කෙනා වික්ක තත්ත්වය ගැන කරා කරන වික පහසුයි.
- (**පණ්ඩ්ජාවතේ පණ්ඩ්ජා කරා සුකරා**) ප්‍රජාවන්ත කෙනාට ප්‍රජාව ගැන කරා කරන වික පහසුයි.

එන්න අපි ගුද්ධාව ගැන කරා කරමු...

උන්වහන්සේ විස්තර කරනවා “මහත්තා, ගුද්ධාවන්ත කෙනාට ගුද්ධා කරාව පහසුයි කියන්නේ මේ ගැන කරා කරන කොට කිපෙන්හෙ නඩ. ගැවෙන්නේ නඩ. තරහා ගන්නේ නඩ. භතුරෝක් විශේ නඩගි කිවින්නේ නඩ. කොළයන්, නො සතුවත් පහල කරන්නේ නඩ. ඒකට හේතුව තමන් තුළ ගුද්ධා සම්පත්තිය තිබෙනවා දකිනවා. විය ප්‍රශ්නයා කරනවා, “ ඒක නරි ලාභයක්, විය බුදු රජාණාන් වහන්සේ ගැන පැහැදිලු” කියල.

ගුද්ධාවන්ත කෙනාට ගුද්ධාව ගැන කරා ඇතෙන කොට නරි ම ප්‍රීතියක් ඇතිවෙනවා. බුදුරජාණාන් වහන්සේගේ බුදුගුණ අහල, දහම් ගුණ අහල, භාග්‍යවතුන් වහන්සේගේ ගුවක සංස්‍යා ගැන අහල මහා සතුවක්, ප්‍රීතියක් බෙදනවා. ඒකට හේතුව තමන් ලග ගුද්ධා සම්පත්තිය තියෙන වික.

සඟුහැ සිත් ඇති අයගේ - දහම් මග නැතැ මැකුණේ

(ගුද්ධාජාතේ උපසංකමති) ගුද්ධාව තියෙන කෙනා තමයි ධර්ම මාර්ගයේ ගමන් කරන්නේ. ගුද්ධාව ඇතිවුනා ම තියෙන ලාභය තමයි, ගුද්ධාව ඇති කරගන්න උදාව් කළ කෙනා නිතර මතක් කරනවා. වියාට විරද්ධාව යන්නේ නඩ. දැන් බුදුරජාණාන් වහන්සේට විරද්ධාව කවුරු නරි යමක් කිවොත් විය ඒක නිවැරදි කරනවා.

“මය විදිහට කරන්න විපා, පවි රැස් වෙනවා.” නමුත් ගුද්ධා රහිත කෙනා නිවැරදි කරන්නේ නඩ. විය ඒකට තවත් මොහවා නරි කියනවා. ගුද්ධාවන්ත කෙනා මේට භාත්පසින් ම වෙනස්. විය කැමති තව කෙනෙකුගේ යහපත ම දි. බැඳුවොත් බැලන්නේ ගුණයක් ම දි. සාර්පත්ත මහ රහනත් වහන්සේ තමන් වහන්සේට ධර්මය ලබා දුන් අස්ස්සේ මහ රහනත් වහන්සේට සිහිකරපු හැරී සුත්ත නිපාතයේ ‘සුහාසින සූත්‍රයේ’ මෙහෙම සඳහන් වෙනවා.

සත්‍ය නම් සඛෙවින් ම - අමා සැප දෙන වදනකි

සත්‍ය සඳහනකි ලොව - පවතින දහමකි

සත්‍යය හා අර්ථයේ - පහිට මූතිවරු

නිරතුරුව ඒ දෙයම පැවතු

සැනසීම පිරිගිය - නිවන් සුව ලබා දෙන

බසක් පවසන් ද මූතිවරු

හැම දුක් නිමා කරන - ඒ වවන බුදු සම්බුද්ධාගේ

සඛෙවින් ම ලොවේ ඇති අති උතුම් විවන වේ.

මේ ධර්මය ගැන වියාට ගුද්ධාව ඇති වෙන්හේ නිරායාසයෙන් ම දි. ඒ වගේ ම තියෙනවා ‘ධීම්මනාවා සූත්‍රයේ’ දහම් නැව ගැන.

සූත්‍රයින දහම් පද - කියාදී පිච්චයේ සාරය
දහම් දැනුම්න් යුතු කෙනා - බෛදි හරවත් සමවත
යමෙක් සැහැයිව වසම්න් - පමාවත් නම්
නො වැකි ඔහු තුළ - දැනුමත් තුවණත්
නැතුවත් මූ කෙනෙක් ලොවේ - ඉගෙන ගති නම් සඳහම්
සක් දෙවිද්‍රව පුදන ලෙසේ - හේ සඳහම් ගුරුත් පුදයි

ධර්මය කියා දුන්න නම් යම් කෙනෙක් අන්න ඒ අය වියාව පුදනවා, ගෞරව කරනවා, සතු දෙවියන්ට වගේ. ඔහ්න සිකිය ධර්මය අවබෝධ වෙන කෙනාගේ ලක්ෂණය.

බොහෝ දහම් දැනුම්න් යුතු - පිදුම් බැහැ ගුරුවරය
පහන් සිතින් යුතුව ඔහුට - මතු කර දෙය සද්ධර්මය
නො පමා වී කෙනෙක් වඩඳු - දහම් ගුරුත් ඇසුරු කලෙන්
හොඳින් සවන් යුග යොමු කොට - සිර සඳහම් ඇන ගතිම්න්
තුවණාති හේ පිළිපෑදිනා - වට අසනා දහම් අනුව
වහ වැටහෙන සියුම් නැතුළි - කෙනෙක් බවට හේ පත් වේ

ධර්මය අවබෝධ වෙන්හේ ධර්මය අවබෝධ කරන කෙනාව ගෞරව කලෙන් විතරයි. අපට බොහෝම පැහැදිලිය යම් කෙනෙකුට ගුද්ධාව ඇති වෙනවා නම්, වියාට උපකාර කරප කෙනාට කෙලෙනි ගුණ සාලකලා අවසන් කරන්න බැර බව.

සිල්වත් කෙනා කවුද?

ම්පූගට තියෙනවා (සිල්වතේ සිල කරා සූකරා) සිල්වත් කෙනා වික්ක සීලය ගැන කරා කරන්න ප්‍රථමන්. විය බොහෝම කැමතිය ඒකට. හේතුව තමයි ඒ පුද්ගලය තුළ සිල සම්පත්තිය තියෙනවා. සිල සම්පත්තිය තියෙන කෙනා, සීලය නිසා තමාව භ්‍රවාදක්වන්නෙන් නැ. අනුන්ව හෙලා දකින්නෙන් නැ. නමුත් දිස්සිල කෙනා සීලයකිසා තමා භ්‍රවා දක්වම්න් සිල්වත් උපවියට ගරහනවා. නමුත් සිල්වත් කෙනා තමන්ගේ සීලය ආරක්ෂා කරගෙන පාඩුවේ ඉන්නවා.

දහම් පිළිසඳුරේ යෙදෙන්න දැනුම ඇති අයෙකු සමග

ම්පූගට බහුජාත කෙනා, බහුජාත කරා ඇගෙන කොට බොහෝම සන්නේෂ් වෙනවා. ඒකට හේතුව තමා තුළ ‘සූත සම්පත්’

නිබීම. ව්‍යුත නිසා තමන් බොහෝම කැමතියි. ධර්ම ආශ්චාදය ලැබෙන නිසා ගුද්ධාවන්ත, සිලවන්ත, බහුශ්‍රාත කෙහෙක් වික්ක ඩින තරම් කාඩා කරන්න පුලුවන් අර්ථා හටගන්නේ නැතිව. ගුද්ධාව නැත්නම්, ශිලය නැත්නම්, බහුශ්‍රාත බව ආදිය නැත්නම් විතන අර්ථා හටගන්නවා.

තකාගවන්තයාව හඳුනාගේන්න.

ඉත්ප්පිකේස් (වාගවතේ වාග කතා සුකථා) තකාගවන්ත කෙහෙකුට පරිතකාගය ගැන ඇගෙනකොට බොහෝම සතුවූයි. අත්හරින කෙනාට අත් හැරීම ගැන ඇගෙන කොට හරිම සංතෝෂයි. අපිට නොදින් තේර්චී ගන්න පුලුවන් මේ අත්හරින කෙනා. භාග්‍යවතුන් වහන්සේ ගේ කාලයේ ධර්මය කථා කරන කොට, තිනි ජිවිතය අත හරිනවා. අතහැරලා වියාට ඉතිරි වෙන්න කෙලෙස් විතරයි. අවසානයේ දී විය කෙලෙස් අතහරිනවා, කෙලෙස් වල ආදිනව අවබෝධ කරලා.

තකාගවන්ත කෙහෙක්ට තකාග කථාව සුදුසුයි. ව්‍යෙම නැති කෙනෙක්ට කාවහර පොඩිඩික් දුන්නොත් හැම නැතන ම කියන්න ඩිනේ. නම ලියන්න ඩිනේ. කියන්න ඩිනේ. නැත්නම් වියාගේ තිතට හරි නැ. නම කිවේ නැත්නම්, ආයෙමත් දෙන්නෙන් නැ. නමුත් තකාගවන්ත කෙනාට ව්‍යෙම නො වෙයි. නම කියන නො කියන වික ප්‍රශ්නයක් නො වෙයි. විය වේකෙන් අතිරේක දෙයක් බලාපොරොත්තු වෙන්න නැ. තකාගවන්තයා තකාගය ගැන කථා ඇගෙන කොට බොහෝම සතුවේ, ප්‍රිතියක් ඇතිවෙනවා. මමත් මේ විදිහේ තකාගවන්ත කෙහෙක්නේ කියලා.

මේ ධර්මය තියෙන්නේ කාට දී?

එ් වගේ ම දී ප්‍රයුවන්තයාට ප්‍රයුව කථා සුකථා. ඒක ඉතා පහසුවෙන් කරන්න පුලුවන්. ජිවිතාවබේදය කරන කෙහෙක් අනිතතය ගැන කථා කලාත්, නොදින් ඇඟුම්කම් දීලා ඉත්නවා. දුක ගැන කථා කලාත්, අනාත්මය තමා තුළ විස්‍යයේ පැවැත්වීමක් නොමෙයි, හේතු එම දුනුමක් මේ තියෙන්න කියල කථා කරන කොට නොදින් ඇඟුම්කම් දෙනවා. ඒක තමයි වියාගේ ස්වභාවය. ප්‍රයුව තියෙන කෙනා ප්‍රයුව දියුණු කරන්න කැමතියි.

භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මය තියෙන්නේ ප්‍රයුවන්ත කෙනාට මිසක් දුෂ්ප්‍රාය කෙනාට නො වෙයි. මෙතනදී ප්‍රයුව කියන්නේ පාඩ්මි තිරීම විතරක් නොවෙයි. තමන්ව අවබෝධ කරන කෙනා මේ ධර්මය සිපනයික නිසා තමන් තුළට පමණුවාගෙන දී අවබෝධ කරන්නේ. බාහිරය පෙන්නන්න නොවෙයි. අනිතත දේ අනිතත හැටියට දැකළා, දුක්

දේ දුක් හැටියට, අනාත්ම දේ අනාත්ම හැටියට දැකිනවා.

වික තැනකදී බ්‍රාහ්මණයෙක් ඇටින් අහනවා “හාග්‍රවතුන් වහන්ස, මේ ධර්මය ස්වාධ්‍යාත සි, සන්දේශීක සි, අකාලික සි, ඩේපස්සික සි, ඕපනයික සි, ප්‍රවිත්තං වේදිතබෑබෝ වික්ද්‍යාති කියනවා”. මේකේ තේරුම මොකක් ද කියල. උන්වහන්සේ කියලා දෙනවා,

“පින්වත් බ්‍රාහ්මණය, කෙහෙක් තමන් තුළ ලෝහය හට ගන්නවා නම්, ලෝහය තමා තුළ හට ගෙන තියෙනවා දැකිනවා නම්, ද්වේෂය හටගන්නවා නම්, ද්වේෂය හට අරගෙන තියෙන බව දැකිනවා නම්, මෝහය හටගන්නවා නම්, මෝහය හටඅරගෙන තියෙන බව දැකිනවා නම්, ව්‍යපමණකින් ම මේ ධර්මය ස්වාධ්‍යාත සි, සන්දේශීක සි, අකාලික සි, ඩේපස්සික සි, ඕපනයික සි, ප්‍රවිත්තං වේදිතබෑබෝ වික්ද්‍යාති වෙනවා”.

ධරුම මනසිකාරය කිරීමෙන්, උපන් ලෝහය ප්‍රහාණය වුනා නම්, උපන් ද්වේෂය ප්‍රහාණය වුනා නම්, උපන් මෝහය ප්‍රහාණය වුනා නම්, ඒ බව දැකිනවා නම්, ව්‍යපමණකින් ම මේ ධර්මය ස්වාධ්‍යාත සි, සන්දේශීක සි, අකාලික සි, ඩේපස්සික සි, ඕපනයික සි, ප්‍රවිත්තං වේදිතබෑබෝ වික්ද්‍යාති වෙනවා.”

ප්‍රවිත්තං වේදිතබෑ වික්ද්‍යාති වෙසි සඳහම්

මේ ධර්මය දැකින්න තියෙන්නේ තමාගේ තීගේ ඇතිවෙන පිරිසිදු අපිරිසිදු බව අවබෝධයෙන් ම සි. අනුත් තුළින් නෙවෙයි, තමන් විසින් තමන්ගේ ජ්වේනය දිනා බලුල සි. ඒ කොටස කරන්නේ ප්‍රයුවන්ත කෙහෙක් විතරයි. තමන්ගේ ජ්වේනය තුළින් බලනවා කියන වික පහසුවෙන් කෙහෙක් කරන්නේ නඩ. ඒක කරන්න ප්‍රයුවන්ත කෙනා.

අපි නොදින් මතක තබා ගත යුතුයි, ධර්මය තුළින් විස්තර කරන්නේ තමා තමන්ට පිළිසරණ කර ගන්නයි. ඒක තම තමන්ම සි කරගන්න තියෙන්නේ. සංසාරේ අපි බැරිවෙලවත් තිරයේ, තිරසන් යෝගීයෙයේ, ප්‍රේත ලෝකයේ උපන්නොත් මීලග ජ්වේනයේ වැරදුනොත් තමන් ම සි කරගහන්න ඕනෑම. යාල මිත්‍රයේ නඩ. කළඹාණ මිත්‍රයාත් නඩ. ඉඩකඩම් දේපලත් නඩ. වතුපිරි ත් නඩ. පිරිස ත් නඩ. කවුරැවත් නඩ. තමන්ට තමාවත් නඩ. ඒ අනතුරෙන් මිදෙන්න පුරුවන් වික ම අවස්ථාව තමයි මේ ලැබේලා තියෙන්නේ. මේ අවස්ථාවේ තමන් තමන්ව රු කගත්තොත් ඒකයි තමන්ට තියෙන ලෙකු ම රැකවරණය.

වාසනාව අවාසනාව තීරණය ඔබේ අන්...

හොඳුන් මතකයට ගන්න මේ ධර්මය ඉගෙන ගන්නේ තමාගේ ගැලවීම පිනිස යි කියල. තමාව රැකගන්න අවබෝද්‍යයට අවා නම්, අන්න ඒ අය විතරයි මාර්ග එල බෙහිනේ. ඒක හොඳුන් ම පැහැදිලි යි. ඒ නිසා ඒ දුර්ලන පුජාව තමා තුළ පිහිටවා තිබූහොත් ඒක තමන්ගේ ම වාසනාව. විහෙම නැත්තම් ඒක තමන්ගේ ම අවාසනාව.

ලේ වාසනාව දියුණු කරගන්න අපිගාව තියෙන්න ඕනෑ ඉද්ධා, සීල, ගැන, වාග, පක්කුනා. මේ පහ තමයි සේඛ බල. මෙන්න මේවා ඇතිකරගන්නයි මේ කියලා දෙන්නේ. ඒ සේඛ බල තියෙන කෙනා සමග මේ දේවල් කථා කරන්න පුරුවන්.

ආර්ය අෂ්ඨාංගික මාර්ගයට බැසැගන්ත කෙනෙක්, වියා සත්පුරුෂයෙක්, කෘතගුණ දැන්න කෙනෙක්, ගොතම බුදුරජාණන් වහන්සේගේ ගාවකයෙක්. මේ දුක්කඩා සූතුයේ විස්තර වෙන්නේ සේඛ බල ගැන. ඉද්ධා, සීල, ගැන, වාග, පක්කුනා තමන් ගාව තියෙනවා නම්, ඒ ගැන තමන් දැන්නවා නම්, තමන් ඒ බව දැකිනවා නම්, මේ ධර්මයේ හැසිරෙන්න. බාහිර සාක්ෂි ඕනෑ නඩ. බාහිර සාක්ෂි වලින් ධර්මය අවබෝධ කරන්න බං. බාහිර අයට අපි කවුද කියලා අවබෝධ කරන්න බං. කරන්න පුරුවන් කමකුත් නඩ. තමාට ඒ තමන් ගැන අවබෝධ කරගන්න තියෙන්නේ.

වම නිසා ධර්ම මාර්ග දියුණු කරගන්න, ඉද්ධා, සීල, ගැන, පක්කුනා තියන පංව සේඛ බල දියුණු කරගෙන මේ ගොතම බුදු සහුන් දී ම උතුම් වතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමේ උතුම් දුර්ලන හාග්‍යය උතාවේවා !

සාදු! සාදු !! සාදු !!!



නිවහනට හව ගිමන දෙශු කදහම් නිවහ

-ආදිත්ත පරියාය ස්ම්බුද්ධය-

මුද්‍රණාලා පිළිච්චා,

ශේතම බූදුරජාණන් වහන්සේගේ ධර්ම සේවාව ඇසල පුන් පොනේ දිනකයි ආරම්භ වුනේ. උන්වහන්සේ දේශනා කරපු ධර්මය කොටස් නවයකින් යුක්තයි. ඒ කොටස් නවයට කියනවා ‘නවාංග ගාස්තා ගාසනය’ කියලා. මම ඔබට විය කෙරියෙන් හඳුන්වන්නම්, බොහෝ දෙනෙක් විය දැන්නේ නැති නිසා.

නවාංග ගෘස්තා ගාසනය...

උන්වහන්සේගේ ප්‍රධාන දේශනා කියල්ලට ම කියනවා ‘සුත්‍ර’ කියලා. ඒ සුත්‍ර කියන කොටස් ගාලා ආදිය නෑ. ධර්ම කරුණු විස්තර කෙරෙනවා. ඊපගට සමහර දේශනා තියෙනවා උන්වහන්සේ ධර්මය දේශනා කරලා දේශනා කරපු ධර්මය භකුල්වා ගාලාවකින් ප්‍රකාශ කෙරෙනවා. විතකොට දේශනාවකුදී, ගාලාව සි දෙක ම තියෙනවා. අන්න ඒකට කියනාව ‘ගෙයේය’ කියලා. ඊපගට බූදුරජාණන් වහන්සේ යම් යම් ධර්ම කරුණු මාත්‍රකා අරගෙන විස්තර කරගෙන යනවා. ඒකට කියනවා ‘වෙයේකරණ’ කියලා. දැන් දුම්සක් පැවතුම් සුත්‍ර දේශනාව වෙයේකරණ සුත්‍ර දේශනාවක්. ඒකේ අන්තිමට තියෙනවා, “ඉමස්මින්ච්ච් පහ වෙයේකරණය්ම් හඳුන්රමානේ ආයස්මනේ කොන්ඩින්ඩුස්ස විරරං එතමලං” ආදි වශයෙන් මේ වෙයේකරණය වදුරන කළේහ කියලා.

සමහර අවස්ථාවල දී උන්වහන්සේ දේශනාවක් කරන්නේ නෑ. යම් යම් සිද්ධියක් උනාම උන්වහන්සේ ගාලාවක් ව්‍යුරුරාලා නිශ්ච්යිල වෙනව. විතකාට දේශනාව බවට පත්වෙන්නේ ඒ 'ගාලා'. ධම්ම පදය වගේ අපට හමුබවෙන්නේ ජ්‍යෙ. සමහර අවස්ථාවලදී උන්වහන්සේ ප්‍රසාද සංවේග ඇති වෙනකාට දැන් අපේ කටින් පිට වෙන්නේ "අසියෝ, අම්මෝ, අහේ, අපොයි" කියලා. ඒ වගේ බුදුරජාණන් වහන්සේට ප්‍රසාද සංවේග ඇති ව්‍යාහා ම උන්වහන්සේගේ හදවන් ඇති හැරීම ගාලාවිඳු පිටවෙනවා. ඩ්වාට කියනවා 'උදුන' කියලා. ඒවන් ධර්මය ම දේ. සමහර දහම් කරණු උන්වහන්සේ තහවුරු කරලා ප්‍රකාශ කරනවා. මේක මෙහෙම වෙනව නම්, මේක මෙහෙම වෙනව නම් කියලා. ඒකට කියනවා 'ඉතිවුත්තක' කියල.

ර්පාගුට උන්වහන්සේගේ පිටිතේ ආපස්සට බලලා ඇතින පිටිත තොරතුරු උන්වහන්සේ හෙලිදරවී කරනවා. ඩ්වාට කියනවා 'ඡ්‍යාතක'. බුදුවරයන්ට විෂය වන ආශ්චරිය, අද්භූත දේවල් කියනවා. ඩ්වා හෙලිකරනවා. ඩ්වා 'අද්භූත ධම්ම' ර්පාගුට සමහර දේශනා තියෙනවා ප්‍රශ්නය අහන කොට උත්තර දෙනවා. ඩ්වාට කියනවා 'වේදුල්ල' කියලා. විතකාට බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය ඒ ඒ ගෙරින්ට අනුව තමයි භවාංග ගාස්තා ගාසනය වෙන්නේ. ඉතින් අවුරුදු 45 ක් මුළුල්ලේ බුදුරජාණන් වහන්සේ දේශනා කලේ වතුරාරය සත්‍ය ධර්මය. දැනට ඉතින් 18,000 ක වගේ දේශනා ප්‍රමාණයක් අපට වාසනාවට ලැබේලා තියෙනවා.

අති විශේෂ දේශනාවක්...

මහමෙවනාව මගින් ක්‍රියාත්මක කරපු වැඩසටහන් මගින් සැදුළුනැවතුන්ට විකින් වික සූත්‍ර දේශනා ගුවනුය කරන්න ලැබෙනවා. අද මම සිංහ ගුරුන්වහන්සේ ක්‍රියාත්මකින් අහන්න ලැබෙන විකක්. මේ දේශනාව නිතර අහන්න ලැබෙන්නේ හැ. හැබියි මිහිද මහරහතන් වහන්සේ ලංකාවට වැඩිම කරලා සිංහ මතකයි අරිධි ඇමතියා ප්‍රධාන සිංහල පිරිසක් පැවිදි කළා. විතකාට ඒ පැවිදි කරපු පැවිදි ස්වාමීන් වහන්සේලාට ඉස්සෙල්ලා ම කරපු දේශනාව. අපි දැන් මිහිද මහරහතන් වහන්සේගේ ඒ දේශනාවල් අපි කටා කරන්නේ නැතහේ. හැම නිස්සේම අපි අර 'ව්‍යුහත්වී පෘශ්පම සූත්‍රය' ගැන කටා කරමින් යනවා ඇර, ඉතුරු දේශනා ගැන වගක් නැතුව ඉන්නවා. දැන් මේ නියෙන්නේ ලංකාවේ ස්වාමීන් වහන්සේලාට මිහිද මහරහතන් වහන්සේ පැවිදි කරලා නිට පළවෙනිව කළ ඒ දේශනාව.

අපි මග එලු ලැබිය යුත්තේ ඇයි?

ඩුදුරජාණන් වහන්සේ මේ දේශනාව කම්ලන් ම දේශනා කළේ. මේ සූත්‍ර දේශනාවේ නම 'ආදිත්ත පරියාය සූත්‍රය'. මේ දේශනාවේ විශාල ගැඹුරු කාරණාවක් විස්තර කෙරෙනවා. මේ ප්‍රවිත්ත තුළ තීඩින බරපතල ප්‍රශ්නයක් විස්තර කරනවා. විස්තරය තුළ තීඩින බරපතල ප්‍රශ්නයක් විස්තර කරනවා. ආදිත්ත පරියාය සූත්‍ර දේශනාවෙන්. මේ සූත්‍ර දේශනාව ඔබට ඉගෙන ගනිදිදී තේරේවි ඇයි අපි මගපිළ ලැබිය යුත්තේ හිය. ආස්ථා අෂ්ධාරික මාරුගය අනුගමනය කළ යුත්තේ ඇයි කියලා හොඳට තේරෙන දේශනාවක් මේ ආදිත්ත පරියාය සූත්‍රය.

ගිනි ගැනීම ගැන කියාවෙන ධර්මයක්....

ආදිත්ත කියන්නේ ගිනිගන්නවා. ගිනි ඇව්ලුනාම ආදිත්ත කියලා කියනවා. ඩුදුරජාණන් වහන්සේ ව්‍යුත්, "පින්වත් මහතෙන්, මම ධර්මයක් දේශනා කරන්නම්, මේක ගිනි ඇව්ලීමක් ගැන." මොකක්ද මේ ගිනි ඇව්ලීම කියන්නා වූ ධර්මය. ඩුදුරජාණන් වහන්සේ ව්‍යුත්,

"පින්වත් මහතෙන්, ඇඟහෙන් රුපයක් දැකළා, ඒ රුපය මතක තියාගෙන ඒ රුපයේ නීමිත් අරගෙන ඒ රුපය කෙරෙන් ආශ්චිතායෙන් ගැලී ඊට අනුකූලව වික්ද්‍යාත්‍යාචනය පවත්වනවාට වඩා හොඳයි ගිනිගන්තු රත්වෙවිව යකඩ පතුරකින් ඇඟහැ අනුල්ලගන්න වික. මොකද හේතුව ඇඟහෙන් රුපයක් බලලා රාග සහිතව වික්ද්‍යාත්‍යාචනය පැවැත්වූවෙන්, (තස්මීක්ද්‍යාවේ සමයේ කාලෝකරෙෂය) ඒ වගේ වෙළාවක පුද්ගලයෙක් මැරෙනවා නම් (ඩිහ මේතං විප්පති) මෙන්න මේක සිද්ධවෙනවා, විස්තෝ විය නිරයේ උපදිනවා. වික්කේ තිරිසන් ලේඛයේ උපදිනවා"

වසග වූ සිතක උරුමය...

විතකොට බලන්න මේ වික්ද්‍යාත්‍යාචනයේ ත්‍රියාකාරීත්වය අපට ජේන්න නෑ. දැන් අපි මේ බාහිර ලේඛයට වසග වෙලා ඉන්නවා. අපිට මේ ගාසතික කර්තව්‍යයේ බරපතලකම ජේන්න නෑ. ඩුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයේ අපි විනාකම හඳුනාගන්නේ නැතුව.

විලාසිතාවක් වූ භාවනාව...

අපිට සමහර විට නිතෙන්න පුළුවන් හරි වැඩික්නේ මේ, තරුණියා මහනා වෙනවා. හරි වැඩික්නේ භාවනාව විලාසිතාවක් වෙලා. හරි වැඩික්නේ ඔක්කොම මහනා වූනොත් මොකද වෙන්නේ. ඔක්කොම

මහනා ව්‍යෙනාත් දුක ඉවරයිනේ. ඉතින් භරි වැඩක්නේ මේ හාටනා කරන්න පටන් අරන්නේ.

මේක කියන්නේ බුද්ධ දේශනාව ගැන අවබෝධයක් නැතිකමට. දැන් බලන්න මේ දේශනාවට තියෙන විශේෂත්වය. දැන් බලන්න අපේ තිත යම්කිසි රැපයක් දැක්කට පස්සේ අපි කියමු සරාගි ව්‍යනා කියලා. සරාගි තිතක් අපිට ඇතිව්‍යා, අපේ තිත ඒකට බැඳෙනවා දී? නැද්ද? අපේ විශ්ද්‍යාත්‍යා රිට බැඳිලා ක්‍රියාත්මක වෙනවා දී? නැද්ද? බුදුරජාත්‍යන් වහන්සේ ව්‍යාපා ඒ වගේ වෙළාවක මැරැණෙන් නිරයේ යනවා. ඒ වගේ වෙළාවක මැරැණෙන් තිරසන් ලෝකයේ උපදිනවා.

අභයන හඩට බැඳෙනාත්...

ර්ලයට බුදුරජාත්‍යන් වහන්සේ ව්‍යාපා, "මහතෙනි, කතින් ගබිද අහනවා. ඒ කතින් අහන ගබිදයේ දී, අහන්නා වූ ගබිදය මුළු කරගෙන රාග සිතිතව ඒකේ ආශ්චර්යයක් පතාගෙන රුඩා ගන්න නිතාගෙන විශ්ද්‍යාත්‍යා පවත්වනවා තම්, පින්වත් මහතෙනි, රිට වඩා නොදුයි භාත්පස ඇව්‍යාගත්තු ගිහිදුල් සහිත තියුණු යකඩ උලක් කත්ත් අතුල්ලන වික."

ඒ වගේ කතෙන් ගබිදයක් අහලා ඒ ගබිදයට රාගයක් ඇතිවේලා ඒ ගබිදයට ඇතිවේලා රාගය පවත්වන්න ගියෙන් ඒ බැඳිවිව විශ්ද්‍යාත්‍යායෙන් යුත්ත වෙළාවක මැරැණෙන් මේ ගත් දෙකෙන් වික උපදිනවා කියනවා. වික්කො නිරයේ යනවා. වෙනම නැත්තම් තිරසන් අපායේ උපදිනවා. දැන් බලන්න මේ ධර්මයට ආප් නැති කෙනෙකුට මේ අනතුර නැද්ද? මේ ධර්මයට ආප් නැති අයට මේ අනතුර තියෙනවා.

සුවදට ආසා හිතෙනවා...

ර්ලයට බුදුරජාත්‍යන් වහන්සේ ව්‍යාපා, "පින්වත් මහතෙනි, නාසයෙන් ගදු සුවද ආසානය කරනවා. නාසයෙන් ගදු සුවද ආසාත්‍ය කරද්දී මේ සුවදට හෝ ගදට ඇතිවෙනවා රාගය හෝ ගැටීම. ඇතිව්‍යාට පස්සේ ඒ පුද්ගලයාගේ විශ්ද්‍යාත්‍යා ක්‍රියාත්මක වෙනවා, නාසයෙන් දැනගත්තු ගද සුවද අනුව." ඉතින් ඒකෙද බුදුරජාත්‍යන් වහන්සේ ව්‍යාපා, (නිමත්තස්සාද ගෙතින වා හික්ඛාවේ විශ්ද්‍යාත්‍යා) ඒ නිමත්තේ ආශ්චර්යයට මුසපත් වෙළා විශ්ද්‍යාත්‍යා පවතිද්දී ඒ වගේ වෙළාවක මැරැණෙන් නිරයේ උපදිනවා. වෙනමත් නැත්තම් තිරසන් අපායේ උපදිනවා.

බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහතෙනි, රට වඩා හොඳයි හාත්පස ගිහිගත්ත රත්වෙවිච නියනකින් නහය අතුල්ල ගන්න වික. නහයට දැනෙන සුවදෙ ආශ්චර්යා ගිපුවෙලා වික්ද්‍යාත්‍යාය පවත්වනවාට වඩා රත්වෙච්ච, ගිහිගත්තු නියනකින් නහය අතුල්ලන වික හොඳයි කියනවා.

රස නහර පිනා යයි - අම් ද අපායට යයි

ර්ලගට බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහතෙනි, මේ දිවට රස දැනෙනවා. දිවට රස දැනුහනට පස්සේසේ ඒ රසයට ගිපුවෙලා මේ වික්ද්‍යාත්‍යාය පවත්වන්න ගියෙත් රසයට ගිපුවෙලා වික්ද්‍යාත්‍යාය පවත්වනවාට වඩා හොඳයි රත්වෙච්ච ගිහිගත්තු දැලී පිහියක් අරගෙන මේ දිව අතුල්ල ගන්න වික. මොකද හේතුව, ඒ දිවට දැනෙන රසයට ඇඟිල්ව වික්ද්‍යාත්‍යායෙන් යුතුව වාසය කරන්න ගියෙත් වියා නිරයේ උපදිනවා, විහෙමත් නැත්තම් තීරසන් අපායේ උපදිනවා.

ර්ලගට බුදුරජාණන් වහන්සේ වදාලා, "පින්වත් මහතෙනි, කයට පහස ලැබෙනවා. කයට ලැබෙන්නා වූ පහසේ ඇති ආශ්චර්යා ගිපුවෙලා වික්ද්‍යාත්‍යාය පවත්වනවාට වඩා හාත්පස රත්වෙච්ච ගිහිගත්තු සැතකින් මේ ගැරුරය රහිනවා නම්, ගැහැලාදානවා නම් රිට වඩා හොඳයි කියනවා. ආශ්චර්යා ගිපුවෙච්ච වික්ද්‍යාත්‍යායක් පවත්වනවාට වඩා. ආශ්චර්යා ගිපුවෙච්ච වික්ද්‍යාත්‍යායක් පැවැත්වීම හේතුවෙන් ඒ මොහොතේ වියා මැරැණුන් ඒ මොහොතේ වියා නිරයේ උපදිනවා. විහෙමත් නැත්තම් තීරසන් අපායේ උපදිනවා.

නින්දට රුවවෙන්න එපා!

ර්ලගට බුදුරජාණන් වහන්සේ වදාලා. "පින්වත් මහතෙනි, ඇහැරගෙන ඉන්න වෙලාවේ අකුසල් දේවල් කල්පනා කර කර ඉන්නවට වඩා, අසමගිය ඇතිවෙන දේවල්, බිඳෙන දේවල්, පිරසේ සමගිය කඩාකප්පල් වෙන දේවල් අකුසල් කල්පනා කර කර ඉන්නවට වඩා නිදාගන්න වික හොඳයි" මේක් කියනවා (සොත්තං බේ පනාතං හික්බවේ ජිවිතං වදුම්) "පින්වත් මහතෙනි, නින්ද කියලා කියන්හේ ජිවිතයේ එම රහිත බව. (මොනහං ජීවිතානං වදුම්) නින්ද කියලා කියන්හේ ජිවිතයේ මුලා වෙවිච බව. නමුත් ඒක හොඳයි කියනවා ඇහැරගෙන අකුසල විතර්ක කර කර ඉන්නවට වඩා.

මෙහේ ගැටුවෙන් බේරෙන්න...

දැන් පින්වතුනි, ඔබට තේරෙනවා ඇති බුදුරජාත්‍යන් වහන්සේගේ මේ දේශනාවෙන් ආයතන කය ම සම්බන්ධ යි. ඇස ගැන කරා කළු. උපගර කතු ගැන කරා කළු. නාසය ගැන කරා කළු. දිව ගැන කරා කළු. කය ගැන කරා කළු. මහක ගැන කරා කළු. මේ අනතුර තියෙන්නේ අශ්‍රාතවත් පෑට්ට්පනයාට යි. අශ්‍රාතවත් පෑට්ට්පනයා මේ අනතුර දුන්නේ නෑ. ගුතවත් ආර්ය ගුවකය රීට වෙනස්. ගුතවත් ආර්ය ගුවකයේක් බවට පත්වෙනවා ගුද්ධාවට පැමිණිමෙන්. ගුද්ධාවට පැමිණුනවා ගෞතම බුදුරජාත්‍යන් වහන්සේට සරණ යාමෙන්. උපගර ශ්‍රී සඳ්ධර්මය සරණ යාමෙන්. ගුද්ධානුසාර වෙවිව කෙනා ධම්මානුසාර වෙනවා. ධම්මානුසාර වෙනකාට අනිතන දේ අනිතන වශයෙන් බලනවා.

අනතුරෙන් අන්මැදෙන්නට නම්...

මේ ධර්ම මාර්ගයට පැමිණිවිව කෙනාට මේ අනතුර නෑ. මේ බලන්න, (තතු හික්බවේ, ගුතවා අර්ය සාවකේ ඉතිපටිසංවික්බති) “පින්වත් මහණානි, මේ කාරණය ගැන ගුතෙන්න් ආර්ය ගුවකය මේ විදිහටයි කළුපනා කරන්නේ කියනවා. කොහොම ද? (දින්තති නාවතත්තාය අයෝ සලාකාය අදිතතාය, සම්විජ්‍රිතාය, සම්ප්‍රේරාය, සපේරි භාතාය, වක්බූ ඉන්දියාය සම්විලිදේදිං) මේ ඇහේ ගිනි ගත්ත යකඩි පතුරකින් මේ ඇහැ ගුරනාට විඩා මට මේ දේ කරන්න පුලුවත්. මොකක් ද? (ඉති වක්බූ අනිවිවා) මේ ඇස අනිතනය යි. (රුපා අනිවිවා) රැප අනිතනය යි. (වක්බූ වික්ද්‍යාත්‍යං අනිවිවා) ඇයෙක් වික්ද්‍යාත්‍යං අනිතනය යි. (වක්බූ සම්විස්සේක් අනිවිවා) ඇයෙක් ස්පර්ශය අනිතනය යි. (යම්පිදං වක්බූසම්විස්ස පාවිත්‍ය උප්පර්තනි වෙදියිතං සුඩං වා දුක්ඛං වා අදුක්ඛම සුක්ඛංවාප අනිවිවා) ඇයෙක් ස්පර්ශයෙන් හටගන්නා වූ යම් සැප විදිමක්, දුක් විදිමක්, උපේක්ෂාවක් ඇදේද වියන් අනිතනය යි. අන්න ඒ විදිහට කළුපනා කරන කෙනාට අර වික්ද්‍යාත්‍යංයේ නිමිත්තේ ආශ්‍රාදයට ගිපුවෙලා පවතින්නේ නැතුව යනවා.

අපායෙන් නිදහස් වෙන්නේ මෙහෙම යි.

දැන් බලන්න මේ තුමයෙන් තමයි අපායෙන් ගැලවෙන්න තියෙන්නේ. වෙනකාට අපිට පැහැදිලිව ජේනවා අපිට මේ අපායෙන් නිදහස් කරනවා කියන වික දුකෙන් අපිට බේරෙන්නවා කියන වික බාහිර කෙනෙක් විසින් කරන දෙයක් නෙමෙයි. ඒක කරන්න තියෙන්නේ කවුද? තමා ම ය. අපායේ උපත කර ගෙනියනවා කියන විකත් බාහිර

කෙනෙක් කරන දෙයක් නොවෙයි. තමා නො දුන්නාකම නිසා මේ වික්ද්‍යාත්මකයේ ක්‍රියාකාරීත්වය ඒ විදිහට ම යන්න දෙනවා. විතකොට තමයි මෙන්න මේක සිද්ධ වෙන්නේ.

බූදුරජාණන් වහන්සේ වලාපා, ඇඟෙන් රුපයක් දැකළා, ඒ රුපයේ ආශ්‍රාදායට ගිපුවෙලා වික්ද්‍යාත්මකය පැවත්තුවෙත් මොකද වෙන්නේ. ඒ වෙළාවේ මැරැණුන් නිරයේ හෝ නිරිසන් යෝනියේ උපදිනවා කියනවා. නිරයේ හෝ නිරිසන් යෝනියේ උපතකට එර ඉතෙකටත් ආර්ය ග්‍රාවකයා දී? අශ්‍රාතෙකටත් පෘතුග්‍රනයා දී? බලන්න මේ භාගානක ඉර්ණාමක් කරා යනවා අශ්‍රාතෙකටත් පෘතුග්‍රනයා. බූදුරජාණන් වහන්සේගේ ග්‍රාවකයේ බවට අපි පත්වෙන්නේ අශ්‍රාතෙකටත් පෘතුග්‍රනයේ වෙලා ඉන්නට නොවෙයි. අපි මේ ග්‍රාවකහාවයට පත්වෙන්නේ ඉතෙකටත් ආර්ය ග්‍රාවකයින් බවට පත්වෙන්නයි.

දැන් බලන්න අශ්‍රාතෙකටත් පෘතුග්‍රනයාට තමයි බූදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. රේට වඩා හොඳයි කියනවා මොකක් දී? ඇඟෙන් රුපය දැකළා ආශ්‍රාදායේ ඇලිලා වික්ද්‍යාත්මකය පවත්වනවාට වඩා හොඳයි කියනවා රත්වෙවිව යකඩ පතුරකින් ඇඟෙ අතුල්ල ගන්න වික. ඉතෙකටත් ආර්ය ග්‍රාවකයා විහෙම නොවෙයි කියනවා, විකේදී බලන්නේ කොහොම දී? ඇස අනිත්‍යය යි.

මෙන්න ඇඟක් යථා තත්ත්වය...

ඇස අනිත්‍යය යි දී? ඔව්. අනිත්‍යය කියන ඇඟක් ලක්ෂණ මොනවා දී? ඇස වයසට යනවා. ඇස ලෙඩි වෙනවා. ඇස ජරාවට පත්වෙලා මැර්ලා යනවා. අනිත්‍ය දේශකට ද වෙන්නේ නිත්‍ය දේශකට ද විහෙම වෙන්නේ. විහෙනම නම් ඇස අනිත්‍යය යි.

ඇසට පෙනෙන රුප අතර ඔබට දකින්නට ලැබෙනවා ද නිත්‍ය වූ රුප. නැ. අපිට දකින්නට ලැබෙන්නේ අනිත්‍ය වූ රුපයක් ම යි. වෙනස් වෙන රුපයක් ම යි. නැසීයන රුපයක් ම යි. තමාගේ විස්තරයට පවත්වන්න බැර රුපයක් ම යි. විතකොට විය අවබෝධ කරගන්නවා, ඇසත් අනිත්‍යය යි, ඇසට පෙනෙන රුපත් අනිත්‍යය යි කියලා.

ඇඟෙ වික්ද්‍යාත්මකය කියලා කියන්නේ දැන් අපි ඇඟෙ යොමුකරන කොට යම්කිසි පැත්තකට ඒ යොමුකරන්නේ මනසිකාරයෙන්. මොකන්ද අපි විහෙනම් යොමුකරන්හේ? මනසිකාරයෙන්. මනසිකාරය කියන වික අයිති නාමයකට. මනසිකාරය යොමු කළා ම මේ රුපයේ ජායාව ඇඟෙට වැවෙනකොට ම ඇඟෙ හටගන්නවා, වික්ද්‍යාත්මකය.

විතකොට මොකද වෙන්නේ? අහයි, වික්ද්‍යාත්‍යාචාරුය යි විකතු වෙනවා. විකතුවෙලා මේ සිද්ධිය සිද්ධ වෙනවා. ඇගලෙන හෝ ගැටෙන වික සිද්ධ වෙන්නේ. ඒ විකතු වීමට කියනවා ස්පර්ශය. විහෙම නම් මේ සිදුවීම දකින්න නම් අපි තමා තුළ තමයි සිහිය පිහිටුවන්න සිහෙ.

මොහොතින් මොහොත වෙනස් වෙන...

තමා තුළ සිහිය පිහිටුවලා ඇහෙන් රැස බලදේදී ආශ්ච්වාදයේ ගැලීවිට වික්ද්‍යාත්‍යාචාරුය කියාන්මක වෙන හැරි තේරෙන්න පටන් ගන්නවා. බුදුරජණා වහන්සේ ව්‍යාපා විතකොට ඒ අහයි, රැසයයි, වික්ද්‍යාත්‍යාචාරුය යි විකතුවීමේ ස්පර්ශය නිත්‍ය ද, අනිත්‍ය ද? අනිත්‍යයි.

දැන් මේ පැන්ත බලමා මේ රැසප් පෙනිලා අනිත් රැසප් බලනකොට මේ ඇඟැන්ත් අනිත්‍යයි. රැසප්ත් අනිත්‍ය වෙලා. වික්ද්‍යාත්‍යාචාරුයන් අනිත්‍ය වෙලා. ස්පර්ශයන් අනිත්‍ය වෙලා. විදීමන් අනිත්‍ය වෙලා. මොහොතින් මොහොත වෙනස් වෙලා යනවා.

විතකොට ගුරුත්වන් ආර්ය ග්‍රාවකය ඒක තමයි බලන්නේ. ඇහෙන් රැසයක් දැක්කා ම ආශ්ච්වාදයකට ගිපුවෙලා ඉන්නේ හැ ගුරුත්වන් ආර්ය ග්‍රාවකය. විය බලන්නේ මේ සිද්ධියේ තියෙන අනිත්‍ය බව. මේ සිද්ධියේ තියෙන ඇඟැන්ත තත්ත්වය. බලදේදී විය දකිනවා ඇඟැන්ත අනිත්‍යය යි. රැසප් අනිත්‍යය යි. ඇහෙළි වික්ද්‍යාත්‍යාචාරුයන් අනිත්‍යය යි. ස්පර්ශයන් අනිත්‍යය යි. විදීමන් අනිත්‍යය යි. විදීම කියන්නේ ඇඟැන්ත රැසයක් දකිදේදී ඇඟැයි රැසය යි වික්ද්‍යාත්‍යාචාරුය යි විකතු වෙනවා. ඒ විකතු වෙනකොට අපි ගත්තොත් ඒ ස්පර්ශයයේ තියෙන්නේ සැප විදීමක් විදිහට නම් අපිට සැප විදීමක් දැනෙනවා. විතකොට ඒ සැප විදීම දැනෙන්නා වූ ස්පර්ශය නැති වෙවිව ගමන් විදීමට මොකද වෙන්නේ. නැතිවෙලා යනවා. විතකොට ස්පර්ශය ඇතිවෙන්නේ දුක් විදීමකට නම් දුක් විදීම ඇතිකරවන දෙයක් නම් ස්පර්ශයයේ තියෙන්නේ අපිට දැනෙන්නේ මොකද ද? දුක් විදීම දැනෙන්නේ මොකද ද? දුක් විදීම දැනෙනවා. ඊළගට දුක් විදීම දැනෙනවා.

විදින දේ හරයට ම අඛන්තන්න...

අපි ගත්තොත් දැන් මෙහෙම විකක්. ඔන්න අපි කුණු වෙවිව සතෙකුගේ මළ සිරුරක් හෝ කුමක් තරි විකක් දකුණු පැන්තට ඔලුම හරෝල බලනකොට තියෙනවා. ඔන්න ඇහයි, රැසයයි, වික්ද්‍යාත්‍යාචාරුයයි විකතු වුනා. විතකොට අපිට ඇතිවෙන්නේ සැප විදීමක් ද, දුක් විදීමක් ද? අපි අනිත් පැන්ත බලනකොට ලය්සන මල් ගොඩික් තියෙනවා.

සුවිද භමනවා. එතකොට මොහොතින් ඒ දෙක වෙනස් වෙන්නේ නැදීද අපිට. මොහොතින් ස්පර්ශය වෙනස් වෙනවා. මොහොතින් විදිම වෙනස් වෙනවා. මොකදී මොහොතින් ඇතැත් වෙනස් වුනා. රැසපත් වෙනස් වුනා. වික්ද්‍යාත්‍යාණයන් වෙනස් වුනා. මේ වගේ හැම මොහොතක ම වෙනස් වීම තියෙනවා. ඉතින් ඉතෙවත් ආර්ය ග්‍රාවකය මේක නුවනින් විමසනවා.

ඊළගට බූදුරජාණන් වහන්සේ ව්‍යාපා, “පින්වත් මහතෙත්, ඉතෙවත් ආර්ය ග්‍රාවකය මෙහෙමය නිතන්නේ. කොහොම ද සිහිකරන්නේ? ගිනිගත්ත යකඩ උලකින් කණ අතුල්ලන සිනෝ නඩ. වය සිහිකරනවා. කණත් අනිත්‍යය යි. ගබ්දයත් අනිත්‍යය යි. වික්ද්‍යාත්‍යාණයත් අනිත්‍යය යි. කණේ ස්පර්ශයත් අනිත්‍යය යි. කණේ ස්පර්ශයෙන් හටගන්න සැප වේවා, දුක් වේවා, උපේක්ෂා වේවා යම් කිස විදිමක් හටගන්නව ද වියත් අනිත්‍යයයි කියලා ඉතෙවත් ආර්ය ග්‍රාවකය නුවනින් විමසනවා. ඉතෙවත් ආර්ය ග්‍රාවකය ඔය විදිහට නුවනින් විමසදී අර නිමිත්ත ආගුයේ පවතින වික්ද්‍යාත්‍යය වෙනස් වෙලා යනවා.

සියල්ලෝ ම සුගතියේ....

ඔබ දහනවා බූදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා, යමෙකට සඳ්ධානුසාරී නම් යමෙක් ධම්මානුසාරී නම් ඒ ගොල්ලා සතර අපායේ යනවා දී? නඩ. (සඩ්බේ තේ සැග්ගපරායනේ) හැම දෙනෙක් ම ස්වර්ග පරායන වෙනවා කියන්නේ හැම දෙනා ම සුගතියේ උපදිනවා. යමෙක් සේතාපත්ත වූනාත් අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ඇතිකර ගත්තොත් විය ගෙන බූදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ කොහොම ද? සතර අපායෙන් සඳහට ම නිදහස් වෙවිව වික්ද්‍යාත්‍ය මාර්ගවල ලාංඡන්ගේ ආර්ය අෂ්ධාරුක මාර්ගයට බැසැගත්ත කෙනෙකුගේ වික්ද්‍යාත්‍ය විදිහට අනතුරුදායක විදිහට සකස් වෙන්න නඩ.

නාසය තුළින් අනිත්‍යය මතුකර ගනිමු...

ඊළගට බූදුරජාණන් වහන්සේ දේශනා කරනවා, තියුණු ආයුධයකින් තියුණු නියනකින් නහය අතුල්ල ගන්න වික පැන්තකින් තියන්න. ඉතෙවත් ආර්ය ග්‍රාවකය කළේපනා කරනවා නහයත් අනිත්‍යය යි, ගඳ සුවිද්‍යත් අනිත්‍යය යි. නාසයේ වික්ද්‍යාත්‍යත් අනිත්‍යය යි. නාසයේ ස්පර්ශයේ අනිත්‍යය යි. නාසයේ ස්පර්ශයෙහේ හට ගත්තා වි

යම් සැපක් වේවා, දුකක් වේවා, උපේක්ෂාවක් වේවා මේ විදීමත් අනිත්‍යය යි.

දැන් බලන්න මේ ගුත්‍රවත් ආර්ය ග්‍රාවකයා විමසන්නේ කුමක් ගෙන දී? අනිත්‍යය යි කියන කාරණාව ගෙන. විතකොට වියා තමාගේ පිවිතයේ අනිත්‍යය යි බලනවා. බාහිර අනිත්‍යය යි බලනවා. මේ විදීහට නුවනින් බලද්දී බලද්දී ගුත්‍රවත් ආර්ය ග්‍රාවකයා මේ අනිත්‍ය ලෝකයේ මේ අනිත්‍ය වීම වලක්වන්න පුළුවන් දෙශක් තෙමෙයි, මේ අනිත්‍ය වීම කෙරෙහි ඒ තුළ ම ඇට්‍රලා වැඩික් නෑ. ගැට්‍රලා වැඩික් නෑ. මේ කෙරෙහි අපේක්ෂාවන් සේක්ක කරලා වැඩික් නෑ. විහෙනම් නියම විදීහට අනිත්‍ය අවබෝධ වෙන වික්කෙනාට ඇතිවෙන්නේ මොකක් දී? දරා ගැනීමේ ගක්නිය.

අට ලෝ දහමට නොවේ කම්පා...

දැන් ඔබ දන්නවා අනිත්‍යය සම්පූර්ණයෙන් ම අවබෝධ කරපු වික්කෙනාට කියන්නේ රහන් වහන්සේ කියලා. අනිත්‍ය සම්පූර්ණයෙන් ම අවබෝධ කළුත් රහන් වහන්සේට කියනවා නමක් තාදී කියලා. තාදී කියන්නේ අප්ධිලෝක ධර්මයට කම්පා නැති. අප්ධි ලෝක ධර්මය කියන්නේ මොකක් දී? ලභ, අලභ, යස, අයස, තින්දු, ප්‍රශංසා, සැප, දුක. මේකට තමයි සියලු ලෝක සත්වයා කම්පා වෙවේ ඉන්නේ. කෙහෙකුට වික්කේ ලාභයක් ලැබුනාම ලාභය අනියස වියා කම්පා වෙනවා. තොමග යනවා. ලභ සත්කාර, කිරීති, ප්‍රශංසා ඔරෝත්තු දෙන්නේ නෑ. වීකට කම්පා වෙවේ ඉන්නවා.

සූප ව්‍යංජන සහිත ඇඟ්‍රේනාල් බනවත් ඔව්වම්...

ඩුදුරජාතාන් වහන්සේගේ ගුවකයන් කොයිතරම් වෙනස් ද කියලා ඔබට මතක ඇති එක අවස්ථාවක වේරළඟ කියන ගමේ වස් වැසුවා. ඩුදුරජාතාන් වහන්සේයි, රහන් වහන්සේලා යි වාරකාවේ වැඩ්දී වේරළඟ කියන ගමේ බූහ්මණායා ආරාධනා කළා ඒ ගමේ වස් වසන්න. ඒත් වියාට අමතක වනා. රීට පස්සේ මොකද වුන් වස් වසපු කාලේ දානෙ නෑ. වැනි කාලේ අණ්ට වෙළඳමේ යන පිරසක් විතන තිටියා. මොකද වුන් මේ ස්වාමීන් වහන්සේලාට යව හාල් දුන්නා. විතනහ්ට තමා පිණ්ධිපාත් වැඩියේ. වැස්ස කාලේ ඒගාල්ලාත් විතන තමයි තිටියේ. ස්වාමීන් වහන්සේලා වැඩියා යව හාල් මිටක් පාත්තරේට දානවා. ඉතින් ඒක අරගෙන ඇවිල්ලා වතුරේ පෙගෙන්න දාලා අමුරනවා. රීට පස්සේ පොඩි වංගේධිවල දාලා කොටනවා. රහන් වහන්සේලා කොටලා පොඩි ගුලියක් වළඳනවා.

ආනන්ද හාමුදුරදෙච්චෙන් බුදුරජාණන් වහන්සේ අහනවා, මේල් ගැටෙන ගබ්දයක් ඇඟහන්හේ මොකක් ද කියලා. ස්වාමීන්, හාග්‍යවතුන් වහන්සේ, හික්ෂුන් වහන්සේලා යට හාල් අඩුරලා වප්පානවා. බුදුරජාණන් වහන්සේ වඳාලා “සාදු! සාදු! ආනන්ද, මේ තු පූතුයේ දුෂ්කර දේ පිය ගන්නවා.” ඒ කියන්නේ යට හාල් අඩුරලා වප්පානවා. ප්‍රතුත් නෑ. අඩුරලා වප්පාන්හේ දුකෙන් ද? අමතු සතුවකින් ද? විහෙනම් ආර්ය ග්‍රාවකයින් ලාභයට කම්පා වෙන්හෙත් නෑ. අලාභයට කම්පා වෙන්හෙත් නෑ. බුදුරජාණන් වහන්සේ වඳාලා අනාගතයේ දී දැනගත්තොත් රහතන් වහන්සේලා මේ වගෙයි වැප්පාවේ කියලා අනාගතයේ උදාවිය සුප ව්‍යාංජන සහිත ඇල්හාලේ බිතටත් ඔව්වම් කරාවී.

ඇය මේ ලෝකයේ මනුෂ්‍යයා ආහාරයට කම්පා නොවී ඉන්හේ කුමක් අවබෝධ වීමෙන් ද? අනිතය අවබෝධ වීමෙන්. සමහරැන්ට ප්‍රඹංසා ලැබෙන කොට ආපු ගමන මතක නෑ. ඒ කිරීති ප්‍රඹංසා වික්ක වෙන වෙන පාරවල් හඳු ගන්නවා. වෙන වෙන ගමන් හඳු ගන්නවා. කිරීති, ප්‍රඹංසා ව්‍යටු රුවටෙනවා. රුවටු තමන් ඉහළීන් සලකනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ ජේනවා ඒ කිරීති, ප්‍රඹංසාන් අනිතයය යි. සමහරැ නින්දා අපකිරීති විනකොට කම්පා කරනවා. ඒවාන් අනිතයය යි.

මෙවැ ප්‍රතාන් බේරාගන්න....

බුදුරජාණන් වහන්සේ රජගහ තුවර වැඩුණ්න කාලේ සාරපුත්ත මහරහතන් වහන්සේ, මොගේගල්ලාන මහරහතන් වහන්සේ සම්බන්ධ වුනා. විතකොට උන්වහන්සේලාගේ ගිහෘ පිරිස් මහනා වෙන්න ගත්තා. මහනා වෙන්න ගත්තා ම ධර්මයට විරැද්ද පිරිසට මේක ඔරෝස්තු දුන්හේ නෑ. ඊට පස්සේසේ මිත්‍ය දාම්බික පිරිස් මොකක්ද කරන්න ගත්තේ. නින්දා අපහාස කරන්න ගත්තා. “අඟතොශේ මා මහා සමණ්‍ය - මගධානං ගිරඩිරං - සංපේෂයකා නයෙත්වාන කිංසුධානී නයිස්සුත්ති” මේ කදු වප්පාලේ මහා ගුලමණයන් වහන්සේ ඇවිල්ලා ඉන්නවා. දැන් සංඡයගේ පිරිසත් අරගෙන ගියා. දැන් ඉතින් කවුරු නම් ඇන්න යාවී ද?

නින්දා අපහාස කරන්න ගත්තා හික්ෂුන් වහන්සේලා පිඩුසියා වධින කොට. බුදුරජාණන් වහන්සේට ගිහිල්ල කිවිවා “ස්වාමීන්, හර වැඩිනේ. පිඩු සියා වධින්න විදිහක් නෑ. පිඩු සියා වඩිද්ද මිනිස්සු බහිනවා. මේ තරුණා ප්‍රමාද වික්කගෙන ගිහිල්ල මහනා කරනවා කියලා.”

කරණු දැන්න අයට කවර කරා ද?

ඩුදුරජාතාන් වහන්සේ වදාලා මේ ගාරාව දෙන්න කියල පිළිතුර විදිහට. මොකක් දා? "(නයත්ති වේ මහා වීරා - සද්ධම්මෙන තථාගතා - ධම්මෙන නය මානානං - කායවශකේ විජානතා) මහා වීර වූ තථාගතයන් වහන්සේලා සද්ධර්මයෙන් ඔහ්කොම කැඳවා ගන්නේ. (ධම්මෙන නය මානානං) ධර්මයෙන් කැඳවා ගතිදේ, (කාවුසොයා විජානතා) කරණු දැන්න අයට කවර කරා දා? මේ උත්තරෙන් නිශ්ච්චබිඳ වුනා සියලු දෙනා ම.

විතකොට ප්‍රසට උෂ්නවා අවලෝ දහමෙන් කම්පා නොවී ඉන්නේ කුමක් අවබෝධ වීම නිසා දා? අනිත්‍ය අවබෝධයෙන් තමයි ඒක වෙන්නේ.

ඩුදුරජාතාන් වහන්සේ විස්තර කරනවා "මහතෙන්, මේ කයට පහසු ලැබුහට පස්සේ ඒ පහසට ගිෂ්ෂෙවිව වික්ද්‍යාතාය පවත්වනවාට වඩා තියුණු වූ සැතකින් මේ කය රැහැලා දාන වික නොදැයි. නමුත් ගුත්තවත් ආරිය ගුවකා තිතනවා ඒක විහෙම නොවුනාවේ. ඒක වැඩික් නඩ. ඒකාන්තයෙන් ම මේ කයත් අනිත්‍යය යි. පහසත් අනිත්‍යය යි. කයේ වික්ද්‍යාතායත් අනිත්‍යය යි. කයේ ස්පර්ශයත් අනිත්‍යය යි. කයේ ස්පර්ශයෙන් හටගන්නවා නම් සැපක් වේවා, දුකක් වේවා, උපේක්ෂාවක් වේවා, යම් විදිහම් ඒකත් අනිත්‍යය යි කියලා නුවනින් වීමසන්න කියනවා. නුවනින් මෙහෙති කරන්න කියනවා.

නින ගෙන මෙහෙම නිතන්න..

ර්පුගරට ඩුදුරජාතාන් වහන්සේ වදාලා, නිදාගන්න වික පැත්තකින් තියන්න. ගුත්තවත් ආරිය ගුවකා කළුපනා කරනවා, මම මෙකම යි තිතන්නේ. (මනේ අනිවිවෝ) මනසත් අනිත්‍යය යි. (ධම්මා අනිවිවා) මනසට සිතෙන අරමුණු අනිත්‍යය යි. (මනේ වික්ද්‍යාතාව් අනිවිවා) මනසේ වික්ද්‍යාතායත් අනිත්‍යය යි. (මනේ සම්විස්සේ අනිවිවෝ) මනසේ ස්පර්ශයත් අනිත්‍යය යි. මනසේ ස්පර්ශයෙන් උපදිනවා නම් සැපක් නො දුකක් නො උපේක්ෂා වේදනාවක් ඒකත් අනිත්‍යය යි. අන්න ඒ විදිහට කියනවා ආරිය ගුවකා වීමසන්නේ.

දැන් බලන්න පෘථිග්‍රනයාගේදී, ආරිය ගුවකාගේදී වෙනස්. පෘථිග්‍රනයා රැසයට මුසපත් වෙනවා, විතනින් විහා දෙයක් කරන්න දැන්න නඩ. කතෙන් අහන ගබ්දයට මුසපත් වෙනවා, නාසයට දැනෙන ගද සුවදට මුසපත් වෙනවා, දුවට දැනෙන රැසයට මුසපත් වෙනවා. කයට දැනෙන පහසට මුසපත් වෙනවා. පෘථිග්‍රනයාට ඒක ඉක්මවා යන්න බඩ. විතකොට මොකද වෙන්නේ. දැන් මෙයාගේ වික්ද්‍යාතාය තියෙන්නේ අර මුසපත් වෙවිව අරමුණු තුළ තමයි තියෙන්නේ.

විතකොට බුදුරජාතාන් වහන්සේ වදාලා ඒ වික්‍රේකුතාතායෙන් කරන්න තියෙන්නේ කරුණු දෙකයි කියනවා. වික්‍රේ තිරයේ උපත කරා යනවා. නැතිනම් තිරසන් යෝනියේ උපත කරා යනවා.

ක්ෂණික කේෂය සින යට කරන හැරී....

විගෙනම් පින්වතුනි, දැන් වුට්ටිවක් හිතන්න. අපි සංසාරේ ගත කරපු ජිවිත වලදී ඇත්ති වෙවිව අය, සහෝදර දෙම්විපියෝ වෙවිව අය කොයිතරම් නම් තිරයේ ඇද්දේ? කොයිතරම් නම් පිරිසක් තිරසන් අපායේ ඇද්දේ? අපි දැන්නේ නඩ. අපිට පේන්නේ මේ ලෝක් විතරන්. අපි දැන්නේ මේ ලෝක් විතරයි. අපි දැන් මැරෙන කොට අපේ පුද්ගලික ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් ම ඉවරයි. අපිට දැන් හිතාමතා යමක් මෙහෙම වෙන්න ඕනෑ, මෙහෙම කරන්න ඕනෑ, මේවා අතාරන්න ඕනෑ කියල කරන්න පුලුවන්. නමුත් මේ විදිනට කරන්න පුලුවන් කරමක් නඩ, මරණාසන්න වෙනහොකට. විතකොට කරන්න පුලුවන් හැඳිවිව දේට මුහුණා දෙන වික විතරයි. ඒක මේ වගේ විකක්. ඔන්න දැන් අපි ගමු කෙනෙකට අධික කේෂයක් වනවා. ඒ කේෂය විසින් වියාව යට කරනවා ද, නැද්දේ? ඒ වෙළාවට විය අනුන් කියන දේ අහන්නේ නඩ. දෙන අවවාදය හිතාගන්න බිං. ර්පාගරට තමන් ගන්න හඳුන තීරණයේ බරපතලකම තේරෙන්නේ නඩ. තිතිවිව වික කරනවා. මේ ජිවත් වෙළා ඉදිද්දී විරිය පවත්වන්න පුලුවන්කම තියෙද්දී, නුවතින් කළුපනා කරන්න පුලුවන්කම තියෙද්දී, මනස විවිච කේෂයෙන් මුසපත් වෙනවා නම් මරණාසන්නයේ දී අපේ ම ක්‍රියාවක් මතුවෙලා, ඒ ක්‍රියාව විසින් අපිට යටපත් කරගන්තොත්.

සෙවනුවළේලන් වැසි යන මිනිසා...

බුදුරජාතාන් වහන්සේ පෙන්වලා දෙනවා ඒක මෙහෙමයි වෙන්නේ කියලා. ඔන්න කෙනෙක් ඉන්නවා ගේක පිළිකන්නේ වාඩිවෙලා. විතකොට ඉර වික පැත්තකින් බැහැගෙන යනවා. ඉර බැහැගෙන යනකොට ගෙයි හෙවත්තාල්ල අර පිළිකන්නේ වාඩිවෙලා ඉන්න වික්‍රේකාව වහ ගන්නවා. අන්න ඒ වගේ කියනවා අපි කරන්නා වූ කර්මය අපිට වහගන්න වික. විතකොට මේකෙන් ගැලවෙන්න පුලුවන්කම තියෙන්නේ ගුළුවත් ආර්ය ගුවකාට පමණ යි.

බොහො දෙනෙක් හිතන්නේ මෙහෙමයි මට ප්‍රශ්නයක් නඩ ඕක. මම විසඳුගැන්නම් ඕක. ඕක මට පිතෙන තරම් බරපතල විකක් තොමෙයි.

මට ඡික විසඳුගෙන්න පුළුවන්. නමුත් ඡික විසඳුගෙන්න පුළුවන් කිය කිය මොකද වෙන්නේ පුමාදී වෙනවා දී? පුමාදී වෙනවා දී? පුමාදී වෙනවා. අන්තිමට ධර්ම මනසිකාරයේ තිතින්න බැර විදිහට, ර්පාතට සිහිය පිහිටුවාගෙන්න බැර විදිහට, විරෝ පිහිටුවා ගෙන්න බැරවිදිහට, සිත සකස් වෙවිට වෙලාවට මෙකාට කරන්න කිසිම දෙයක් නෑ.

සිහි තුවනා තියෙන වෙලාවේ මේක කරන්න ඕනෑ...

විහෙම නම් දැන් තමයි, අපිට සිහිය තුවනා තියෙන වෙලාවේ තමයි අපි මේවා පුරුදු කරන්න තියෙන්නේ. දියුණු කරන්න තියෙන්නේ. පින්වතුනි, විහෙම නම් නොදුට මතක තියාගන්න ගෞතම බුදුරජාණන් වහන්සේ අපිට මේ ධර්මය දේශනා කලේ කොවිචර පැහැදිලිව ද කියන වික අපිට පෙන්නුවා ආදිත්ත පරියාය සූතුයේ දී. ගැනවත් ආර්ය ණාවකයාට තිතන්න කිවිවා මේ ආයතන හය ගැන. කොහොමද තිතන්නේ,

අය අනිතඟය යි. රුපය අනිතඟය යි. අයසේ වික්ද්‍යාලුණය අනිතඟය යි. ස්පර්ශය අනිතඟය යි. ස්පර්ශයෙන් හටගන්නා විදීම අනිතඟය යි.

කතු අනිතඟය යි. ගබඩය අනිතඟය යි. කතේ වික්ද්‍යාලුණය අනිතඟය යි. කතේ ස්පර්ශය අනිතඟය යි. ස්පර්ශයෙන් හටගන්නා විදීම අනිතඟය යි.

නාසය අනිතඟය යි. ගද සුවද අනිතඟය යි. නාසයේ වික්ද්‍යාලුණය අනිතඟය යි. නාසයේ ස්පර්ශය අනිතඟය යි. ස්පර්ශයෙන් හටගන්නා විදීම අනිතඟය යි.

දිව අනිතඟය යි. රුසය අනිතඟය යි. දිවේ වික්ද්‍යාලුණය අනිතඟය යි. දිවේ ස්පර්ශය අනිතඟය යි. ස්පර්ශයෙන් හටගන්නා විදීම අනිතඟය යි.

කය අනිතඟය යි. පහස අනිතඟය යි. කයේ වික්ද්‍යාලුණය අනිතඟය යි. කයේ ස්පර්ශය අනිතඟය යි. ස්පර්ශයෙන් හටගන්නා විදීම අනිතඟය යි.

මතස අනිතඟය යි. අරමුණු අනිතඟය යි. මතසේ වික්ද්‍යාලුණය අනිතඟය යි. මතසේ ස්පර්ශය අනිතඟය යි. ස්පර්ශයෙන් හටගන්නා විදීම අනිතඟය යි.

මෙහෙම දැය්කේකාත්....

මිය රික හරියට කලුපාත් මෙන්න බලන්න වෙන දේ. දැන් ඔය අතිතය විමසද්දී විමසද්දී වැඩිහින්නේ ආර්ය අෂ්ධාංගික මාර්ගය යි. අයි මේක කරන්නේ ගුළුවත් ආර්ය ගුවකයෙක් නේ ගුළුවත් ආර්ය ගුවකය සීලය දැන්නේ නැද්ද? ගුළුවත් ආර්ය ගුවකය සීලය විභින්නේ මාර්ග අංගයක් විදිහට. සමාධිය විභින්නේ මාර්ග අංගයක් විදිහට. ප්‍රයාව විභින්නේ ව්‍යුරුර්ය සත්‍යය අවබෝධ කරගන්න ම යි.

හඹික ම කළකිරීම ඇතිවෙනවා...

වේ තිසා මොකද වෙන්නේ? මේක තියෙනවා (ප්‍රේච් පස්සිං හික්බවේ සූත්‍රවා අර්ය සාවකේ) ගුළුවත් ආර්ය ගුවකය ඔය විදිහට නුවනින් බලද්දී,

ඇස කෙරෙන කළකිරීනවා. රැප ගැන කළකිරීනවා. වික්දුක්‍රාණිය ගැන කළකිරීනවා. ස්පර්ශය ගැන කළකිරීනවා. වේදනාව ගැන කළකිරීනවා. මොකක් ගැන ද කළකිරීනේ? දුක ගැන දි කළකිරීනේ.

කතු ගැන කළකිරීනවා. ගබ්ද ගැන කළකිරීනවා. කතේ වික්දුක්‍රාණිය ගැන කළකිරීනවා. කතේ ස්පර්ශය ගැන කළකිරීනවා. කතේ ස්පර්ශයෙන් ඇති වෙන වේදනාව ගැන කළකිරීනවා. මොකක් ගැන ද කළකිරීනේ? දුක ගැන දි කළකිරීනේ.

භාසය ගැන කළකිරීනවා. ගද සුවද ගැන කළකිරීනවා. භාසයේ වික්දුක්‍රාණිය ගැන කළකිරීනවා. භාසයේ ස්පර්ශය ගැන කළකිරීනවා. භාසයේ ස්පර්ශයෙන් ඇති වෙන වේදනාව ගැන කළකිරීනවා. මොකක් ගැන ද කළකිරීනේ? දුක ගැන දි කළකිරීනේ.

දිව ගැන කළකිරීනවා. රස ගැන කළකිරීනවා. දිවේ වික්දුක්‍රාණිය ගැන කළකිරීනවා. දිවේ ස්පර්ශය ගැන කළකිරීනවා. දිවේ ස්පර්ශයෙන් ඇති වෙන වේදනාව ගැන කළකිරීනවා. මොකක් ගැන ද කළකිරීනේ? දුක ගැන දි කළකිරීනේ.

කය ගැන කළකිරීනවා. පහස ගැන කළකිරීනවා. කයේ වික්දුක්‍රාණිය ගැන කළකිරීනවා. කයේ ස්පර්ශය ගැන කළකිරීනවා. කයේ ස්පර්ශයෙන් ඇති වෙන වේදනාව ගැන කළකිරීනවා. මොකක් ගැන ද කළකිරීනේ? දුක ගැන දි කළකිරීනේ.

මනස ගැන කළකිරීනවා. අරමුණු ගැන කළකිරීනවා. මනසේ වික්ද්‍යාකානුය ගැන කළකිරීනවා. මනසේ ස්පර්ශය ගැන කළකිරීනවා. මනසේ ස්පර්ශයෙන් ඇති වෙන වෛද්‍යතාව ගැන කළකිරීනවා. මොකක් ගැන ද කළකිරූතේ? දුක ගැන දි කළකිරූතේ.

නො ඇලෙන සිත දුකින් නිදහස්...

දුක හටගන්න තේතු වෙවිව දේ නැතිවෙනවා. මොකක්ද ඒයි? තත්ත්වාව. මේකේ නියෙනවා කළකිරීනා ම මොකක්ද වෙන්නේ (නිබ්ඩ්ඩං විර්ප්ල්ති) කළකිරීනා ම ඇලෙන්නේ නැතිව යනවා. මතක තියාගන්න අපි මේ ඒවා කෙරෙහි ඇලුලා ඉන්නවා නම් ඇලුලා ඉන්නේ ඒ කෙරෙහි කළකිරී නැති නිස දි. කළකිරීනා නම් ඇලෙන්නේ නෑ. අපි කළකිරීනා නම් ඇසට ඇලෙන්නේ නෑ. කණට ඇලෙන්නේ නෑ. අපි කළකිරීනා නම් නාසයට ඇලෙන්නේ නෑ. දිවට ඇලෙන්නේ නෑ. කයට ඇලෙන්නේ නෑ. මනසට ඇලෙන්නේ නෑ. මනසර ඇලෙන්නේ නෑ.

(නිබ්ඩ්ඩං විර්ප්ල්ති, විරාග විමුව්වති) ඇලෙන්නේ නැතිවුනාට පස්සේ වියා ඒ ඇල්ලෙන් බිජැර වෙන කොට වියා රික රික නිදහස් වෙනවා. වියා විහෙනම් නිදහස් වෙනවා ඇසෙන්, කතේන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසෙන් නිදහස් වෙනවා. රැප, ගබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු වලින් නිදහස් වෙනවා, ඇසේ වික්ද්‍යාකානුයෙන්, කතේ වික්ද්‍යාකානුයෙන්, නාසයේ වික්ද්‍යාකානුයෙන්, දිවේ වික්ද්‍යාකානුයෙන්, කයේ වික්ද්‍යාකානුයෙන්, මනසේ වික්ද්‍යාකානුයෙන් නිදහස් වෙනවා. ඇසේ ස්පර්ශයෙන්, කතේ ස්පර්ශයෙන්, නාසයේ ස්පර්ශයෙන්, දිවේ ස්පර්ශයෙන්, කයේ ස්පර්ශයෙන්, මනසේ ස්පර්ශයෙන් නිදහස් වෙනවා.

ඇසේ ස්පර්ශයෙන් හට ගන්නා විදිමෙන් නිදහස් වෙනවා. කතේ ස්පර්ශයෙන් හටගන්නා විදිමෙන් නිදහස් වෙනවා. නාසයේ ස්පර්ශයෙන් හටගන්නා විදිමෙන් නිදහස් වෙනවා. දිවේ ස්පර්ශයෙන් හටගන්නා විදිමෙන් නිදහස් වෙනවා. කයේ ස්පර්ශයෙන් හටගන්නා විදිමෙන් නිදහස් වෙනවා. මනසේ ස්පර්ශයෙන් හටගන්නා විදිමෙන් නිදහස් වෙනවා. බඳීම් රහිත වෙනවා. අහස වගේ වෙනවා. නිදහස් වෙනවා. (විමුත්තස්ම් විමුත්තමිති කුණුණ හෝති) නිදහස් වුනා නම් නිදහස් වුනා කියල අවබෝධය ඇතිවෙනවා. ඒක තමයි අරහත්වය.

මේ ප්‍රචිනයේ අත්දුකිය හැකි ධර්මයක්...

බුදුරජාතාන් වහන්සේ පෙන්වා දෙනවා. විහෙම කෙනාට මේ නිවන් මග ඒ ප්‍රචිනය තුළ ම සම්පූර්ණ වුනා කියලා. ආර්ය අෂ්දාංගක

මාර්ගය සම්පූර්ණ වුනා කියලා දැනගන්නවා. දැන් මේ කඩා කරන ධර්මය මේ ජීවිතයේද අපිට යන්තම් වත් අත්දැකින්න බැර විකක්ද? පුළුවන්. මේ ජීවිතයේද යන්තම් හර අත්දැක්කොත් විය සඳ්ධානුසාර වෙනවා. යන්තම් හර රීට වඩා ගැහුරුන් අත්දැක්කොත් විය ධම්මානුසාර වෙනවා. විය යථාර්ථවදීට අත්දැක්කොත් සකඩාම් වෙනවා. තවත් ගැහුරුට අත්දැක්කොත් අනාගම් වෙනවා. පර්පූර්ණ වශයෙන් ම අත්දුටුවාත් අරඟන්වයට පත්වෙනවා.

නිරයේ ගිහින් ගෝක කරන්න ඉඩනියන්න එපා...

අහ්න අපට ජේනවා කරන්න තියෙන්නේ මොකක්ද? මාර්ගයක් පුරදු කිරීමක්, මාර්ගයක් ගමන් කිරීමක් නැතිහම් අපිට මේ බුද්ධ ගාසයත් අපි අත්න් මග ඇර්ලා යයි. බුදුරජාණන් වහන්සේ වදාලේ (බණ්ටේමා උපජේගා බණතිය සෝච්චන් ති තිරයම්පි සමජ්පිතය) මේ ලැබේවිට ස්ථතා සම්පත්තිය මග ඇරෙන්න දෙන්න විපා. මේ ස්ථතා සම්පත්තිය මග ඇරේවිට අය තිරයේ ඉපදිලා ගෝක කරනවා. අහේ අපි බුදුවරයේගේ ගාසනවල ඉපදිලා තික්ඡහ් තිටියා කියලා. ඇයි තිරයේ ඉපදුනා ම ජේනවන් අපි කොහොන්ද ආවේ, මොනවද කලේ කියලා. අහිම් වූන් මොනවද කියලා. ඔක්කොම ජේනවා. “අහේ අපිට මේ ඔක්කොම නැතිවූනාතේ” කියලා. “මේ ගාසනයට ඇතුළු වූනා නේද? තිසරනායට පැමිණිය නේද? ධර්මයේ හැසිරුනා නේද? ගොතම බුදුරජාණන් වහන්සේව අත්සරලා අපි කොහොද ගියේ” කියලා පස්සේ පසුතැවෙන්න වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මය දිනා බලනකොට අපිට මේ ධර්මය කර යන්න පුළුවන්.

වහෙමනම් මේ අපේ වික්ද්‍යාත්‍යාය ඇඟෙන් රුප දැකළා ආශ්වාදයට ගිෂ්වෙලා පවත්වන්න තොද නං. කමෙන් වික්ද්‍යාත්‍යාය, භාසයේ වික්ද්‍යාත්‍යාය, දිවේ වික්ද්‍යාත්‍යාය, කයේ වික්ද්‍යාත්‍යාය, මතසේ වික්ද්‍යාත්‍යාය, අරමුණු ආශ්වාදයේ ගිෂ්වෙලා පවත්වනවා වෙනුවට අපි මොනවද කරන්න තියෙන්නේ. යථාර්ථය අවබෝධ කරගන්න වික දි. ඉතින් ඒ නිසා අපි කවුරුතේ කල්පනා කරන්න සිනේ යථාර්ථය අවබෝධ කරගන්නා වික දි.

බුදුරජාණන් වහන්සේ දේශනා කලේ සූත්‍ර පහ ද?

මේ ආදිත්ත පරියාය සූත්‍රය නොදුට ගේරම් අරගෙන මතක තියාගන්න සිනේ. මොකද බොහෝ දෙනෙක් නිතාගෙන ඉන්නේ

බූදුරජාණන් වහන්සේ අවුරදු 450 දේශනා කරල තියෙන්නේ සූත්‍ර පහක් විතරයි කියලා. කරණිය මෙත්ත සූත්‍රය යි, රතන සූත්‍රය යි, මහා මංගල සූත්‍රය යි, සිගාලෝවාද සූත්‍රය යි, වසම සූත්‍රය යි වෙන මුකුත් නඩ. මිහිද භාමුදුරදෑවෙ ලංකාවට ඇව්වූලා දේශනා කලේ වුල්ලනත්වීපදේම සූත්‍රය විතරයි. ඒක මිහිද භාමුදුරදෑවන්ගේ විකක් කියලයි නිතාගෙන ඉහ්නේ. ඒක කාගේ විකක් ද? බූදුරජාණන් වහන්සේ දේශනා කරපු විකක්. ඔය පොඩිඩි විතරයි මිනිස්සු දුන්නේ.

මිසදිවුවන් ගෙන් ප්‍රවේශම් වෙමු...

මේ බූද්ධ දේශනා අපි නොදුට ඉගෙන ගන්න ඉගෙන ගන්න තමයි අපිට ස්වාධීන වෙලා මේ වික වික්කෙනාගේ කසිකතන්දරවලට භසුවෙන්නේ නැතිව, කේන්දරවලට අභුවෙන්නේ නැතිව, නැකැන් වලට අභුවෙන්නේ නැතිව, මින් දෘශ්ඨීවලට අභුවෙන්නේ නැතුව, අපි පැහැදිලිව ම තිසරණයේ පිහිටා ස්වාධීනව නැගී සිරින්න පුළුවන් වෙනවා. උතුම් වූ වතුරාර්ය සත්‍යය තුළ රැඳී සිරින්න පුළුවන් වෙනවා. අටලෝ දහමට කම්පා නොවී, ඡ්‍යවිතයක් ගොඩ නො ගන්න පුළුවන් වෙනවා). මේ සිරුල දේ කරන්න පුළුවන් වෙන්නේ පිටස්තර ගාසනයක නොවෙයි. විහෙනම් ගොතම බූදුරජාණන් වහන්සේගේ ගාසනයේ දී ම යි. විහෙනම් අපි කවුරුත් අදිවන් කර ගනිමු, මේ ගොතම බූදුරජාණන් වහන්සේගේ මේ බූදු සසුන තුළ ම ගොතම බූදුරජාණන් වහන්සේගේ සැබඳ ග්‍රාවක දරුවන් බවට පත්වෙලා උතුම් වතුරාර්ය සත්‍යය දිරීමය අවබෝධ කරගන්නවා කියලා.

සාදු! සාදු!! සාදු!!!



නිරෝගී සිතක රහස

-ආකුලපින් ස්මූය-

පුද්ධාච්චන පිත්වතුනි,

අද ඉගෙනගන්න ලැබේන්නේ සංයුත්ත නිකායේ තිබුලපිතු කියන දේශනාව. මේ දේශනාවේ නම නකුලපිතු. පිතු කියන්නේ තාත්තා. නකුල පියාගේ දේශනය. වියාට තමයි බුදුරජාණන් වහන්සේ වේ දේශනාව කලේ.

පිත්වතුනි, බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් අහන්න ලැබීම පුංචි පිනක් නොමෙයි. දුර්ලන ම පිනක් අපට මතුවෙලා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවල් මේ ලෝකයේ කළුතුරකින් අහන්න ලැබේන දේවල්. වේ කියන්නේ සාමාජික ලෝකයේ කවථාවත් ම නො ඇල්ල ගැන කතා කරන්නේ නෑ. කතා කරන්නේ ඇල්ල ගැන. අතහැරිම ගැන නොවෙයි, අල්ල ගැනීම ගැන. නිවන ගැන නොමෙයි කතා කරන්නේ, පැවැත්මක් ගැන තමයි කතා කරන්නේ. නැවැත්මක් ගැන නොවෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ නමක් තමයි කළුතුරකින් ලෝකයට පහළ වෙලා මේ නිවන ගැන කියල දෙන්නේ. මේ ධර්මය නැතිවෙවිව කාලෙක මේ බණ පද මොකුන් නෑ. මේ ලෝකට අහන්න නම්බුවෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය දහ අට දහසකට ආසන්න දේශනාවල් තියෙනවා. ඉතින් අපට වේවා ඉගෙන ගෙන බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කලේ කුමක් ද කියල පැහැදිලිව තේරැමි ගන්න අපට වාසනාව තියෙනවා.

දැනම නො දැන රජකම කුමට ද?

ධර්මය නැති කාලයක, දහම්සොඩ කියල වික රජකෙනෙක් හිටියා. ඒ රේප්පරුවන්ට ආරංචි විනා මෙහෙන මෙහෙම. “බුදුරජාතාන් වහන්සේලා කියල කොටසක් පහළ වෙලා තියෙනවලු. ඒ බුදුරජාතාන් වහන්සේලා දර්මයක් කියල විකක් දේශනා කරල තියෙනවලු. මොකක් ද ඒ දර්මයා?”

ඉහ්න ඒ වෙනකාට ලේකේ කවුරුත් ම දුන්නේ නඟ මේ මොකක් ද කියල. ඇත් මේක අහගන්න, මේ දර්මය අහගන්න දහම්සොඩ රේප්පරුවන්ට ආසාවක් ඇතිවුනා. හමෙතෙන ම අඛඛෙර පතුරුවා හැරිය බණ පදායක් දුන්න කෙනෙක් කියල දෙන්වා කියල. කවුරුත් නඟ. රට පස්සේ පතුරුවා හැරිය බණ පදායක් කියල දුන්නොත් මම මේ රාජ්‍යය ම වියාට දෙනවා. බණ පදායක් කියල දුන්න කවුරුහරි සිටිත්වා කියල. කවුරුත් නඟ. විතකාට බණ පදායක් කියල රජකම ගන්නවත් බණ පදායක් දුන්න කෙනෙක් නඟ.

රට පස්සේ දහම්සොඩ රේප්පරුවා මොකද කලේ, රජකම අතහැරියා. අත්හැරල කළුපනා කළා බණ පදායක් අහන්න නැති රජකම මොකට ද කියල. අතහැරල මහා විනාන්තරේකට ගිහිල්ල විනාන්තරේ අවිදුගෙන යනවා.

ධර්මය වෙනුවෙන් පිවිතය දෙන්න වුනත් සූජානම්....

ගතු දෙවිය දැක්ක මේ ආශ්වර්යවත් පුද්ගලයෙ. කවුද ඒ? බේසනාතාන් වහන්සේ. මේ ආශ්වර්යවත් පුද්ගලයෙක්. මෙතුමාට යම්කිසි පිහිටික් වෙන්න ඕනෑ කියල, ඒ කාලෝ දිව්‍ය ලේකයේ තිබුන කළුන් බුද්ධ ගාසන වලින් ඉගෙන ගත්තු වික බණ පදායක්. ඉතින් කළුපනා කළා මේ බණ පදාය මෙයාට උගන්වන්න ඕනෑ කියල.

දිවසක් වියා ආව යක්ෂයෙකුගේ වේෂයෙන්. පාරේ යනකාට මේ දහම්සොඩ රජතුමා අවා. ඉතින් ඇතුවා “කොහොද මේ යන්නේ” කියල. “මම මේ දර්මය තොයාගෙන යන්නේ, බුදුරජාතාන් වහන්සේලාගේ බණ පදායක් සොයාගෙන යනවා.” ඉතින් අර යකා කිවිවා “මං දුන්නව” කියල. කියපු ගමන් දහම්සොඩ රජතුමා කිවිවා “අනේ විහෙනම් කියල දෙන්න ඒක” “බඩ... බඩ... මට බඩගිනියි” කිවිවා. රට පස්සේ කිවිවා “ඉතින් මම මොකද කරන්න ඕනෑ” “මං ඉස්සෙල්ලා උඩුව කනව” කිවිවා. රට පස්සේ කිවිව “මාව කනව නම් මං කොහොමද බණ අහන්නේ.”

ඊට පස්සේ ඒ යක්ෂය කිවිවා “විහෙම බැ. විහෙනම් උම් නැගපත් අර කන්ද උබිට.” දහම්සොඩ රෝපුරුවන්ට කිවිවා. “මං පල්ලෙහා ඉන්න. උම් කන්ද මුදුනෙන් පතින වෙළාවට මම බණ පදේ කියන්නම්, උම් ඒක අහගෙන ම මගේ කටට පැනපත්” කිවිවා. කැමති වුනා. ඊට පස්සේ මොකද වුනේ, කන්ද උබිට නැග්ගා. පතින කොට ගකු දෙවිය දිව්‍ය වේශයෙන් මෙයට අල්ල ගත්තා. අල්ලගෙන වාසි කරල අර බණ පදේ කියල දුන්නා.

බුද්ධ වචනයට ගරහන්න නම් එපා....!

මේකෙන් අපිට ජේනව විඛුද කාලයක් මේ ලෝකවල විනව. ඒක අයේකරල දෙන්නේ කවුදා ඒ විදිහට ධර්මය අතුරදෙහන් කරල දාන්නේ කවුදා මේ මිනිස්සු රික ම විකතු වෙලා. බුදුරජාණන් වහන්සේ ගේ ගාසනය අතුරදෙහන් කරල දානව ඒ තිනි පැවිදී කොටස් රික විකතු වෙලා. “ඒ බණ ඕනෑම නෑ; ඒ ධර්මය ඉගෙන ගැනීම ඕනෑම ඕනෑම නෑ; සිව තේරේන්නේ නෑ; අපිට සිව ගැමුරුයි; ඉතින් ඒ නිසා අපිට මේ විදිනෙදා පීවිතයේ පීවත් වෙන ආකාරය ඉගෙන ගත්තහම ඇති” කියල අර වූදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය භැඳුළුවට ලක් කරල ගරහල පැත්තකට දානව. අපිට ලොකික පීවිතය ඉගෙන ගත්තහම ඇති කියල. අන්න ඒ පිරිස තමයි ගාසනය විනාශ කරහන්නේ.

ප්‍රතිඵල නො ලැබෙන්නේ මාර්ගය විකෘති වීම නිස දි...

විතකොට දැන් මේ පිහිටුන් තේරේම ගන්න, මිනිද මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරල උන්වහන්සේ කළුපනා කළා නම්, දැන් මේ මං ලංකාවට ඇවේල්ල, මේවා පුරුදු කරල මේ මිනිස්සු ගෙවල් දෙළඹල් අතහැරල දැයි. නාවනා කරන්න පටන් ගනියි. මහතු වෙන්න පටන් ගනියි. විතකොට මේ පවුල් අවුල් වෙනවා නේද කියල. විහෙම කළුපනා කළා නම් අර රහතන් වහන්සේලා ගේ යුගයක් බිජිවෙද දැඩිවෙන්නේ නෑ.

දැන් අන්න ඒ විදිහට රහතන් වහන්සේ බිජිවෙන්නේ නැත්තේ මොකද? අන්න ඒ ආකල්පයේ තියෙන වැරදේද නිසා. ඒ මොකද දැන් ඒකේ තේරේම තමයි, ආර්ය අම්ධියාතික මාර්ගය අනුගමනය කරන පිරිස් නෑ කියන වික. ආර්ය අම්ධායික මාර්ගය අනුගමනය කරන පිරිස් ඉන්නවා නම්, රහතන් වහන්සේලා ඕනෑම තරම් බිජිවෙනවා කියන වික. විතකොට අපිට පැහැදිලිව ම ජේනවා, ධර්මය මාර්ගය විකෘති වීම තමයි මේ ගාසනයේ විනාශයට ජේනවා.

ආර්ය අෂේධාරික මාර්ගය අනුගමනය කළුත් ගාසනය බබලනවා...

හාටිනාව ගැන කියන කොට කියාගෙන යනවා “මිහොම කරගෙන යන්න. දැන් අවබෝධ වෙයි” කියල. විහෙම නම් ඉස්සේසේල් ම අවබෝධ වෙන්නේ හිමාලේ ඉන්න තාපසවරුන්ට. ඇයි එී? ඩේගාල්ලේ පුදුම විදිනට ඒ වෙනුවෙන් කැපවෙලා ඉන්නව. නමුත් මම දැන්නවා ඒ ගොල්ලන්ට කිසීම අවබෝධයක් නෑ. වියාලා ඉහ්මේ කිසීම අවබෝධයකින් නො වෙයි.

විහෙනම් බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් ම පිරිසිඳුව පැහැදිලිව අපිට දැකගන්න ලැබිය යුතුයි. ඒ පිරිසිඳුව පැහැදිලිව බඩා ගන්නා වූ ධර්මය දුර්ලභ විකක්. ඒක හැමදුම අහන්න ලැබෙන්නේ නැති විකක්. හැමතැනම අහන්න ලැබෙන්නේ නැති විකක්. අන්න ඒ ධර්මය තමන්ගේ පිවිතයට වික වික ගන්න දක්ෂ, නිහතමානී පුද්ගලය මේ ගාසනයට කෙමෙන් කෙමෙන් ඇතුළු වෙනවා නම්, ඒ කියන්නේ ආර්ය අෂේධාරික මාර්ගයට කෙමෙන් කෙමෙන් ඇතුළු වෙනවා නම්, ආර්ය අෂේධාරික මාර්ගය පුරුණන්වයට පත්වුනොත් ගාසනය බබලනවා. ආර්ය අෂේධාරික මාර්ගය නැත්නම් ගාසනයක් නෑ. විතකොට බලන්න, බුදුරජාණන් වහන්සේ නමකගේ ආකල්පය මේ දේශනාවෙන් නොදුට තේරුම් ගන්න පුළුවන්.

ඡරාවෙන් දුකට පත්වෙලා කළේ ගෙවන්නේ...

බුදුරජාණන් වහන්සේ ඒ ද්විස්වල වැඩ සිටියෙ හශේර කියලා ජනපදයක් තිබුන, අන්න ඒකේ සූංස්මාර්ගිර කියල නගරයක් තිබුන. ඒ නගරය ආසන්නයේ තිබුනා වනාන්තරයක්. ඒ වනාන්තරයේ නම සේසකළා වනය. ඒ වනාන්තරයේ තමයි ගොඩාක් රහන් වහන්සේලා වැඩ සිටියේ.

ඉතින් ඒ කාලේ ඒ ගමේ හිටියා නකුල කියල පවුලක්. නකුලමාතා (නකුල අම්මා), නකුලමා (නකුල තාත්ත්ව) කියල පවුලක් හිටිය. මේකෙන් ඒ පියා ලෙඩ වුනා. වයසට ගිහින් ලෙඩ වෙලා අසනීප වෙලා. ඉතින් මේ පියා ද්විසක් අමාරුවෙන්, අමාරුවෙන් හැරමි ගගන හිමිව හිමිව ගියා කොහොට ද? සේසකළා වනයට, බුදුරජාණන් වහන්සේව බැහැදුකින්න.

බුදුරජාණන් වහන්සේ බැහැදුකළා කියනවා, “අන් ස්වාමීන්, මම දැන් හරිම වයසයි. මහඹයි. මම දැන් ඉන්නේ නැම්සේම ලෙඩ

දුතින්. මේ අසනීපය නිසා ම, මේ ලෙඩි දුක් නිසා ම මට බුදුරජාණන් වහන්සේ ව දැකගත්ත ලැබෙන්නේ නෑ. ඒ වගේ ම බුදුරජාණන් වහන්සේගේ ග්‍රාවක සංකරත්තනය දැක ගත්ත ලැබෙන්නෙත් නෑ. මට හැම තිස්සෙ ම ලෙඩි දුක් හැදෙන නිසා” කියල. ඉතින් වැදළ කියනව “භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, මට අවවාද කරන සේක්වා. භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, මට අනුගාසනා කරන සේක්වා. ඒක මට බොහෝ කාලයක් හිත සුව පිණිස පවතීවි. අනේ භාග්‍යවතුන් වහන්ස, මට අවවාදයක් කරඟන, අනුගාසනාවක් කරඟන, මට ගොඩාක් යහපත පිණිස පවතීවි.”

බිත්තර කටුවක් ය මේ (සොයුරු) ගරුරය...

විහෙම කිවිවම බුදුරජාණන් වහන්සේ කියනව, “පින්වත් ගෙනපතිය, ඔය ඔය කිවිවේ ඇත්තක් ම යි. (ආතුරෝ තයා ගහපති කායෝ) මේ ගැරුරය ලෙඩි වෙන විකක් ම යි. (අන්ධිභූතෝ පරයේනද්ධේයෝ) බිත්තර කටුවකින් වහල වැයෙද මේ ගැරුරය තියෙන්නේ.” දැන් බිත්තර කටුව කියන්නේ ඉක්මනට බැදෙන විකක් හේ දා ඉක්මනට තුවාල වෙන විකක්. අන්ත බිත්තර කටුවකින් වහපු ගැරුරයක් මේ තියෙන්නේ. “ශේ නිසා පින්වත, යමෙක් මේ කය පරිහරණය කරමින් මොහොතක් හෝ නීරෝගිකම ගැන උදුම් අනන්වා නම් (කිමක්කුදුනු බාලයා) මෝගිකම මිසක් වෙන මොකක් දා (නස්මාතින තේ ගහපති, ත්වං සික්ඩිතඩිඛිඛ මේ සහෝ) මගේ ගැරුරය ලෙඩි වෙදුදු (විත්තං අනාතුරං හවස්සතිති) මං හිත ලෙඩි කරගන්නේ නෑ.” වින්න විහෙම පුරුදු වෙන්න කියනවා.

කයන් එක්ක ම ලෙඩි වෙඩි ද ඔබේ හිත ත්...

කොහොමුද පුරුදු වෙන්න කියන්නේ. ගැරුරය ලෙඩි වෙදුදු සිත ලෙඩි කරගන්නේ නෑ. අන්ත විහෙම පුරුදු වෙන්න කියනවා. අපිට වගේ. අපිට ගැරුර ලෙඩි වූනාට හිත ලෙඩි වෙන්නේ නෑ හේදා? ඒක තමයි, ගැරුර මෙහෙන් ගැස්සෙන කොට හිත ලෙඩි වෙලා ඉවරයි. කාමානයයෙන් මේ ගැරුරය ලෙඩි වීම නිසා ඒ වික්ක ම හිත ලෙඩි වීමෙන් තමයි අද්භූත විසඳුම් හොයන්න යන්නේ අපි.

මෙහෙම බෙහෙත් හොයලා හරියනව ද?

ගැරුර ලෙඩි වෙන කොට ම ඔන්න කේන්දරේ ගත්තව අතට. දුවන්න පටන් ගත්තව. මේ මොකද? ඒ ගැරුර පිළිබුව අවබෝධයක්

නං. ජීවිතය ගැන අවබෝධයක් නං. ඔහ්න රේට පස්සේ බාර වෙනවා පොල් පැවැල්කට. රේට පස්සේ අගල් හතරේ තහවු වලින් කපපු මිතිස්සු, රැසපෙට රැසපයක් බාර වෙනවා. රේට පස්සේ හරක් පැටවි නිදහස් කරන්න. වික හරක් පැටියෙකුට දෙන සළුම් වලින් මුස්මිම් මිතිහෙකුට පුළුවන් හරක් පැටවි දෙන්නෙක් ගන්න. විතකොට ඒ තුමේ පුරුදු වෙනවා.

නමුත් දෙන්නේ නං තමන් මොකක් ද කරන්නේ කියලවත්. ඔහ්න රේට පස්සේ බලාපොරාත්තු වෙනව හාමුදුරු නමක් වඩුම්මගෙන පිරිත් රිකක් කියන්න. ඒත් ජීවිතය ගැන අහන්න නොමෙයි. ඒ නිසා පටන් ගන්න තැන ඉදාල ඉවර වෙනකම් ම තියෙන්නේ මුලුව විතරයි. අවබෝධයක් නං. ඉතින් ගිහින් මොකද කරන්නේ පිරිත් රිකක් කියල “නැහැ දැන් ඉතින් සතිප වෙයි” කියල ඒ නිතත් හදාල ආයෝමන් අර රැවටිල්ලට ම හරුයස්සල කියල වෙනවා මිසක් කයේ ඇත්ත හෝ සිතේ ඇත්ත ගැන කතා කරන්නේ නං. මේ නිසා මොකද වෙන්නේ. කය ලෙඩ වෙන කෙනාගේ කය ලෙඩ වෙන්න ඉස්සර වෙලා සිත ලෙඩ වෙලා ඉවරයි.

මුලා වූ දිවිය අභ්‍රරෙන් අභ්‍රරට ම ...

රේට පස්සේ මොකද කියන්නේ. ඇත්ත කියන්නේ නං. “සතිප වෙයි සතිප වෙයි” කිය කියා වියා මැරෙනකම් රවටිවනව අතගගා. රේට පස්සේ මොකද වෙන්නේ, ඒ රැවටිල්ලෙන් ම යි වියා මැරිලා යන්නේ. “මේ සත්ත්‍ය හේදා? මේ මැරිලා යන ජීවිතයක් හේදා? මං මේකෙදි මේ නිත දියුණුව කර ගෙන යන්න සිනේ මේවා අතහැරල” කියන මගේට වියාට වෙන්න දෙන්නේ නං.

අපේක්ෂා සහිත මරණය - ගෙන දෙයි සැමට අසහනය

රේට පස්සේ මොකද වෙන්නේ? විය ලෙඩ වූ විනාට පස්සේ විය වටේ ඉන්න අය ඒ රෝගිය දිහා බලාගෙන ඉතින් ඕහින් අධින්න ගන්නවා. විතකොට විය කෙරෙහි තියෙනව ලොකු ඇල්මක්. “අහේ, මට මේගොල්ලා ඔක්කොම දාල යන්න වෙයි හේදා? මම ගියාට පස්සේ මට රේට පස්සේ මොකද වෙන්නේ?” බැඳීමෙන් ඉන්නවා. විතකොට විය මැරෙන්නේ අපේක්ෂා සහිතව ද, අපේක්ෂා රහිතව ද අපේක්ෂා සහිතව මැරිල ගිහින් පෙරෙනයෙක් වෙලා ගෙදරට විනවා. රේට පස්සේ බහින්න ගන්නව “මේකා මලා. මැරිලත් අපට සැනසිල්ලක් නං” කියල. මේ වගේ වැඩපිළුවෙලක් තමයි මේ සාමාන්‍යයෙන් අපේ රටේ තියෙන්නේ.

සංසාරේ අපි ආපු හැටි මතක ද?

නමුත් වෙන්න ඕනෑම දේ ඒක නොවෙයි. වෙන්න ඕනෑම දේ තමයි ඇත්ත කතා කරන වික. මෙහෙම විකක් ජ්‍යෙෂ්ඨයේ තියෙනවා. අපි මේ අල්තින් ම මැරෝන හදුනව දී? කෝරී සංඛ්‍යාත වාර්යක් මැරිල. අපි සක්විත රජ වෙලා ඉදාල මැරැණු තැන්වල මිනිස්සු ස්ථූප බිඳින්නත් ඇති. අපි බල්ලෙ බල්ලේ වෙලා ඉදාල මැරැණු කාලවල මිනිස්සු පැත්තකට විසිකරල පාන්න ඇති. අපි මාල්වෙලා සිටි කාලවල මළකුණු විහෙම ම දිරුල යටත යන්න ඇති. කොට්ඨාස වෙලා තියෙනව ද විහෙම.

ලෙඩි වුනත් මේ කය - නොවේ මගේ හිත ලෙඩි...

ඉතින් ඒ නිසා මේ ජ්‍යෙෂ්ඨයේ දී ලෙඩි වෙද්දී, යම් කිසි කෙනෙකට පුළුවන් නම්, ලෙඩි වෙන ජ්‍යෙෂ්ඨය ලෙඩි වුනා, හිත ලෙඩි කරගන්නේ නැතුව මම අවබෝධය කර යනවා කියල. අන්න වියාවය බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය. ගුජ්ත විදිහට ලෙඩි සහිප කරගන්න ලෙස්ති වෙන අයට නම් මේ ධර්මය හරියන්නේ නං. ඇයි ඒගොල්ලෙ කටදාවත් ඇත්ත මුණ දෙන්න බයයි. ඒ නිසා ඇත්තට මුහුණ දෙන්න කැමැති අයටය මේ ධර්මය තියෙන්නේ.

ඉතින් නකුල පියා ට අර විදිහට කිවිවට පස්සේ මේක ඇත්ත. මේ ගරීර තියෙන්න බිත්තර කටවුකින් වහපු විකක් වගේ. මේ වගේ ගරීරයක් පරිහරණය කරමින් නිරෝගිකම ගැහ උදාම් අනුමත්, ඒක මෝකම මිසක් වෙන මොකක් දී? ඒ නිසා පියා පුරුදු වෙන්න, ගරීරය ලෙඩි වුනාට කමත් නැහැර, සිත ලෙඩි කරගන්නේ නං කියල ඔයා පුරුදු වෙන්න කියල බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්න.

දහම් පිළිසඳුරේ අකිරය මුහුණිනු ත් පෙන්නේ...

ඉතින් මේ නකුල පියාට හරි සතුවුයි. ඒ උපදේශයෙන් හරි ප්‍රීතියට පත්වෙලා බුදුරජාණන් වහන්සේ ව වන්දනා කරල, ඊට පස්සේ පිටත් වුනා. ඊට චිනා වැඩ සිටියා සාරපුත්ත හාමුදුරුවෙට්. සැරුශුත් හාමුදුරුවන් ව බලන්න පිටත් වුනා. ඉතින් මෙය හරි සතුවෙන් හිනා වෙවී සැරුශුත් හාමුදුරුවෙ පැගට ගියා.

සැරුශුත් හාමුදුරුවෙ කියනවා, “අ... උපාසක උන්නැහෙන්, අද බොහෝම උස්සනයි. අද බොහෝම හිනාවකින් ඔන්න විනවා. බුදුරජාණන් වහන්සේගෙන් වටිනා ධර්ම කතාවක් අහගත්ත ගේදා?” කියල ඇතුළුව.

අමෘතයෙන් අනිමේක ලැබූ උපාසකතුමා...

ඉතින් උපාසක උන්නතෙහේ නිහාවෙටි කියනවා, “ස්වාමීන්, බුදුරජාතාන් වහන්සේ අද මට අමෘතයෙන් අනිමේකයක් කළු.” බලන්න ඒ බණ පදේශට වියා දෙන ගෞරවය. අපි මේ බණ පදයක් කිවිවම කොහොම ද? ඔහුන් වැඩි. අරක කොහොම ද? මේක කොහොම ද? කියල අපිටත් සැර දානවා. දැන් දැක්කනේ ග්‍රාවකයෙකුගේ ලක්ෂණය. මේකේ කියනවා “ස්වාමීන්, මම බුදුරජාතාන් වහන්සේගේ ධර්මය නැමැති අමෘතයෙන් අනිමේක ලැබූවා” කියල. අර වූට බණ පදය අහල කොට්ටිර නම් සතුවක් බලබ ද? දැන් බලන්න ඒ උපාසක උන්නතෙහේ ඒ බණ පදේ අහල එහෙම සතුවක් ලැබූවා නම්, අපි බුද්ධ දේශනා කියක් අහල තියෙනව ද? අන්න බලන්න වෙතස්.

ඉතින් අහනව සාර්පුත්ත භාමුදුරුටටෝ “කොහොමද ඒ අනිමේක ලැබූවා?” කියල. “ස්වාමීන්, මම බුදුරජාතාන් වහන්සේට මෙන්න මෙහෙම කිවිව. මම දැන් වයස යි. හරිම අසනීපෙන් ඉත්තෙනේ. දැන් මං ලෙඩා දුකා. මට නිතරම බුදුරජාතාන් වහන්සේට හරි නික්ෂ සංස්යාව හරි බැහැ දැකින්න වින්න ලැබෙන්නේ නැහැ තෙව. ඉතින් අමාරුටෙවන් මං මේ ඉහ්තේ කියල කිවිව. විතකොට බුදුරජාතාන් වහන්සේ විවුතා, ‘පින්වත් උපාසකය, මේ ගැරුරය කියන්නේ රෝගී වෙලා යන විකක්. මේ ගැරුරය කියන්නේ බිත්තරයක් වගේ’ විකක්. ඉතින් මෙවැනි ගැරුරයක් පරිහරණය කරමින් කවුරුගතර නිරෝගීකම ගැන උදුම් අහනව නම්, ඒක මේවිකමක්. ඒ නිසා පින්වත් උපාසක උන්නතෙහේ, මෙන්න මේ විදිහට පුරුදු වෙන්න. කොහොම ද, ලෙඩා වෙලා යන ගැරුරය ලෙඩා වෙලා තියාවේ. ඒත් සිත විතරක් ලෙඩා කරගන්නේ නෑ කියල නිතන්න.’ ස්වාමීන්, මම ඔහුන් ඔහොමයි අමෘතයෙන් අනිමේක ලැබූවා” කියල කිවිව.

නිරෝගී නිතක් ඇති කරගන්නේ කොහොම ද?

විතකොට සාර්පුත්ත භාමුදුරුටටෝ අහනවා, “ඉතින් උපාසක උන්නතෙහේ, ඔයා කල්පනා කලේ නැදේද අහන්න භාග්‍යවතුන් වහන්සේගෙන් ‘ස්වාමීන්, ලෙඩා වුන කයක් ඇති, කය ලෙඩාවෙන කොට ම සිත ලෙඩා වෙන්න කොහොම ද?’ කියල ඇතුළුව නැදේද?” කියල. “අනේ ස්වාමීන්, මට ඒක අහගන්න බැරුව තියා” කියල කිවිව.

“අනේ ස්වාමීන්, මං ඔහු දුරක ඉදාළ වින්නම්, ඔහු තෝරුම මට කියාදෙන්න” කියල කිවිව. විතකොට කියනව “෋පාසක උන්නතෙහේ, ඒක නොදුට අහගන්න” කියල.

මොකක් ද ලෙසේ? ආ... මෙන්න බේතා.

සාමාන්‍යයෙන් දැන් කාලෙනම් අපි අහන්නේ කොහොම දී? "ඒමොකක් ද ලෙසේ? සිකට තොදයි අර කැද වික. අර බේත් තොදයි. අත්න අර ඉස්පිරිතාවේ ඉහන්ව අසවල් බෙද්තර මහත්තාය." මේවා තේද අපි දැන් කතා කලුත් කතා කරන්නේ. සිකට අසවල් කැද බොහෝඩ් අසවල් ලෙසේ නැදුණු වික්කකෙනා කියල අපි විහෙම කතා කරන්ව මිසක් කවදාවත් ඒ කතාව අවබෝධයක් කර ගෙනියන්හේ නය.

මෙන්න පසන්ගේනයන්ගේ ලේකය ...

මෙක කියනවා, "ගෘහපතිය, ඔහු අහගන්න කියනවා තොදට. මෙන්න මෙහෙමද කය ලෙඩ වෙනකාට සිත ලෙඩ වෙන්නේ."

උපාසක උන්නැහේ, පෘත්ගේන අය ලේකේ ඉහන්ව. ඔහු පෘත්ගේන අය කවද කියල තෝරනව. (ඉඩ ගහපති) උපාසක උන්නැහේ, (අස්සුතව පුරුෂ්ගේන්) සද්ධීධර්මය පිළිබඳ පැහැදිලි දැනීම නැති, අවබෝධයක් නැති, ධර්ම මාර්ගයට නො පැමිණුන කෙනා, පෘත්ගේන කෙනා, (අරියාතං අදස්සාවී) ආර්ය දෑරුණය නො ලැබූ කෙනා, (අරියධම්මස අකෝච්චලු) ආර්ය ධර්මයට අදක්ෂ කෙනා, ඒ කියන්නේ විය ආර්ය ධර්මය තෝරැමි ගන්නේ නය. ආර්ය ධර්මයට අදක්ෂ, ඊළගට (අරියධම්මේ අවිනිතේ) ආර්ය ධර්මයේ තික්මෙන්නේ නය, පුහුණුවෙන්නේ නය.

සිත ලෙඩ වෙන රහස මෙන්න...

අත්න ඒ විදිහට විය ඉන්න නිසා (රුපං අත්තනේ) සම්බුද්ධසාහි තමා කියල බලනව රුපය දිනා. ඔහු කය ගෙඩ වෙන කොට සිත ලෙඩ වෙන රහස. දැන් වියාට ආර්ය ධර්මයක් නය; සත්පුරුෂ ධර්මයක් නය; ආර්ය ධර්මයක නික්මිලා නය; ආර්ය ධර්මයක් තෝරැමි ගන්න දක්ෂ නය; සත්පුරුෂ ධර්මයක් තෝරැමි ගන්න දක්ෂ නය. විතකාට මොකද වෙන්නේ. රුපය බලනව ආත්මයක් කියල. තමන්ගේ වසරය පවත්වන්න පුලුවන් දෙයක් විදිහට තමයි රුපය දිනා බලන්නේ.

තමන් කියල රුපයක් ආත්මයක් තියෙනව කියල ඊළගට බලනව. (රුපවත්තංවා අත්තාතං) රුපයෙන් තමයි තමාව හැඳිල තියෙන්නේ. සතර මහා ධාතුන්ගෙන් හටගන් රුපයෙන් තමයි තමා කියල දෙයක් හැඳිල තියෙන්නේ. ඒකෙන් ඊළගට තිතනවා (අත්තතිව)

රූපං) තමා තුළ තමයි රූපය කියෙන්නේ. ඊලගට හිතනවා (රූපස්මීවා අත්තානං) රූපය තුළ තමයි තමා ඉන්නේ. මේ මොකක් ද මේ කියන්නේ. සක්කාය දිවිධිය.

ආහෙයු!... කිම ද මේ රූපයට ව්‍යෝ...?

විතකොට සක්කාය දිවිධියන් වික්ක තමයි මිනිස්සුහ්ගේ කය යි, වවනය යි දෙක ම ලෙඩි වෙන්නේ. ඒ කියන්නේ කය ලෙඩි වෙනකොට සිත ලෙඩි කරගන්නේ මොකන් ඉන්න නිසා දී? සක්කාය දිවිධියන් ඉන්න නිස යි.

ඊළගට මොකද කරන්නේ (අහං රූපං රූපන්ති පරුශුවිධිවිධියේ තේතේ) දැන් මෙය කළුපනා කරනවු මේ ගැරුරය කියල මතක් කරන්නේ නඩ. වියා හිතන්නේ ගැරුරය තමයි මල, මේ රූපය මගේ. විහෙම හිතාගෙන ඉන්න රූපය වෙනස් වෙනවා, ලෙඩි වෙනවා, ලෙඩි වෙලා වෙනස් වෙලා යනවා. වෙනස් වෙන කොට මොකද වෙන්නේ. වියා අඩින්න ගන්නවා. වැළපෙන්න ගන්නවා. “අනේ මගේ රූපයට මොකද මේ වුහෙන්?” කියල. විතකොට ඒක වියාගේ අවබෝධයක් නොවේයි.

වියා රූපය දිනා බැඳුවෙ සක්කාය දිවිධිය තුළින්. වියා වෙනස් වෙන විකක් කියල දැක්කේ නඩ. ඒ නිසා මොකද වෙන්නේ. ඒ රූපය වෙනස් වෙන කොට වියා අඩින්න ගන්නවා, ගොශක කරන්න ගන්නවා, වැළපෙන්න ගන්නවා, තැති ගන්නවා, කේන්දුරේ අරගෙන දුවනවා, බෝධි ප්‍රජා කරන්න දුවනවා, සෙන් කවී කියන්න දුවනවා, ප්‍රජා වට්ටි අරගෙන දුවනවා. මේ දුවන්නේ මොකක් බේරගන්න දී? වෙනස් වෙන ගැරුරය වෙනස් නො වී තියාගන්න. ඒ මොකද? ඒ මම කියන ආක්ල්පයෙන් බලන්න පුරුදු වෙවිව නිසා.

ඇයි මේ තරම් වේදනා...

ඊළගට වියා බලනවා ගැරුරය විතරක් නොවේයි, වේදනා). විදිම් (අත්තනේ සමනුපස්සනි) විදිම් ගැනත් හිතනව. විදිම් කියන්නේ සැප, දක්, උපේක්ෂා විදිම්. විදිම් තමයි තමා. විතකොට හිතනව තමා විදිම් වලින් තමයි හටගත්තේ කියල. ඊලගට හිතනව විදිම තුළ තමයි තමා ඉන්න කියල. අන්න සක්කාය දිවිධියේ ඊලග භතර. සක්කාය දිවිධියේ ආකාර කියක් තියෙනවා දී? විස්සක් තියෙනවා. ඒ විසි ආකාර සක්කාය දිවිධිය ප්‍රහාණය වුනොත් අන්න වියා තමයි සේතාපන්ත කෙනා.

විතකොට විදිම් ගැන රුවටිලා මුලාවෙලා ඉන්නේ. විය මොනවද කරන්නේ? විදිම මම කියල ගන්නව. මගේ කියල ගන්නව. විතකොට මේ විදිම මම කියල ගත්තට මේ විදිම වෙනස් වෙලා යනවා, අතිතස වෙලා යනවා, නැතිවෙලා යනවා. විතකොට මොකද වෙන්නේ? “මට ඉස්සර සැප ලැබුනා. දැන් මට ඒ සැප නැතෝ” කියල දුක් වෙන්න පටන් ගන්නවා.

ර්ට පස්සේ මොකද වෙන්නේ? කය ලෙඩි වෙන කොට සිත ලෙඩි වෙනවා. ඇයි කය රුදෙනව තේ. වේදනා ආවාම රුදෙනවා, කැ ගහනවා “මේ විදිම් ගන්න කවුරුත් නැද්දේ” කියල. ඔය අතේ පයේ වේදනාවල් වලට රෝහලට ගිය ම කැ ගහන තාලෙ දන්නව ඇතිනේ. බෙහෙත් කරන අය ඉන්නවනේ. කොයිතරම් කැගහනව ද මේ විදිමක් ආවා ම. කය ලෙඩි වෙන කොට සිත ලෙඩි වෙන්න හේතුවක් නිසා. මොකක් ද හේතුව? සක්කාය දුටියිය නිස දී ඒක වෙලා තියෙන්නේ.

හඳුනාගත්තොත් මබ මා...

ර්ලැගට සාරපුත්ත හාමුදුරුවෙටා අර උපාසක උන්නතැගේට කියනවා, ඒ වගේ ම අණුනෙවත් පෘතුග්රහය සංඡුව තමා කියල ගන්නව. සංඡුව කිවිවේ අදනා ගැනීම. තමන් කියල ගන්නව. තමන් හඳුල තියෙන්න හඳුනා ගැනීම් වලින්. තමන් ඉන්න හඳුනා ගැනීම තුළ. හඳුනා ගැනීම තියෙන්න තමන් තුළ. ඔන්න ඔය විදිහට ගන්නව.

විය ර්ට පස්සේ හිතනවා, “මේ හඳුනා ගැනීම මම, මගේ” ඔන්න ඒවා ඕක්කොම වෙනස් වෙලා යනවා. වෙනස් වෙලා යනකොට මොකද වෙන්නේ, අඩන්න ගන්නවා, වළපෙන්න ගන්නවා. ඔන්න කාලෙකට අපිට හොඳට කොත්ත්බි තියෙනවා. ලෙඩික් දුකක් හඳුල මොකද වෙන්නේ. කොත්ත්බි යනව. අර ගිය කොත්ත්බි ගැන හිත හිතා අනේ මගේ කොත්ත්බිට දැන් වෙවිට දේ කියල ඔන්න අඩන්න ගන්නව. විතකොට විය ගෙෂක කරන්න හඳුනාගත්ත දේ තුළ වෙනස් වීම නො දකින නිස දී. ඒකට හේතුව තමයි සක්කාය දුටියිය.

ආදරණිය ‘වේතනා’ ද වෙනස් වෙයි...

ර්ලැගට සංස්කාර (වේතනා). වේතනාත්මක ක්‍රියාවල් සිද්ධ වෙන කොට දැන් විය හිතනව වේතනාව කියන්න තමන්. වෙහෙම නැත්තම් හිතනව තමාව හඳුල තියෙන්න වේතනා වලින්. නැත්තම් හිතනවා තමා ඉන්න වේතනා තුළ. නැත්තම් වේතනාවල් තියෙන්න තමා තුළ. වෙහෙම හිතාගෙන හිටියට අපි හිතාගෙන ඉන්න ආකාරයට වේතනා

වැඩ කරන්නේ නැහැද. විතකොට මොකද වෙන්නේ මේ කළුපනාවල් වලට, වේතනා වලට. එවා ඕක්කොම ලෙඩි වෙනවා. කරගන්න බැරදීව යනවා.

අපි කියමු ඇවේදගන්න ඕනෑම වියාට. නමුත් ඇවේද ගන්න බං. වියාට කිසෘත් කිසෘත් ඕනෑම. නමුත් කිසෘත් කිසෘත් බං. කතා කරන්න ඕනෑම. කතා කරන්න බං. විහෙම වෙන කොට මොකද වෙන්නේ, අඩහන් පටන් ගන්නවා. වැලපෙන්න පටන් ගන්නවා, “මම ඕනෑම විදිහට කර කර තිබේ. දැන් ඒ කිසි දෙයක් කරන්න බැහැ” කියල. විතකොට විහෙම කරන්නේ වියාට කිසිම අවබෝධයක් ඒ ගැන නැති නිස යි.

වික්ද්‍යාත්‍යාචාර්යවත් වියා රැවවෙනවා...

ර්පගරට වික්ද්‍යාත්‍යාචාර්ය තමා කියල ගන්නවා. ඒ කියන්නේ ඇහේ ඇතිවෙනව වික්ද්‍යාත්‍යාචාර්ය, දැනීම. කණෝන් ඇතිවෙනව දැනීම. නාසයෙන් ඇතිවෙනව දැනීම, දිවෙන් ඇතිවෙනව දැනීම, කයෙන් ඇතිවෙනව දැනීම, මනසින් ඇතිවෙනව දැනීම. ඒක තමා කියල ගන්නවා. විහෙම නැත්නම් මේ වික්ද්‍යාත්‍යාචාර්යෙන් තමයි තමා භැඳීල තියෙන්නේ කියල ගන්නවා. ර්පගරට තිතනවා වික්ද්‍යාත්‍යාචාර්ය තුළ තමයි, තමන් ඉන්නේ කියල. මේ විදිහට කළුපනා කරන නිසා වියා තිතනවා වික්ද්‍යාත්‍යාචාර්ය මම කියල. වික්ද්‍යාත්‍යාචාර්ය මගේ කියල.

වියා මේ වික්ද්‍යාත්‍යාචාර්ය වෙනස් වෙනවා කියල, නැසිල වෙනසිල යනකොට වියා ගේක කරන්න ගන්නවා. වැලපෙන්න ගන්නවා. අන්න විහෙමයි කියනව කය ලෙඩි වෙන කොට සිත ලෙඩි වෙන්නේ.

රෝග නිධානය - සක්කාය දීටිය ය

විහෙම නම් මේ ලෝකේ යම්කිසි කෙනෙකගේ කය ලෙඩ වෙනකොට ම සිත න් ලෙඩ වෙනවා නම් ඒක සිද්ධිවෙන්නේ වික දෙයක් තුළින්. මොකක් තුළින් දි සක්කාය දීටියිය තුළින්. දැන් අපිට වූනත් කය ලෙඩ වෙන කොට සිත ලෙඩ වෙනව නම් ඒක සක්කාය දීටියිය තුළින් වෙන විකක්.

විහෙම නම් සක්කාය දීටියිය අපි නැති කර ගන්නොත් කය ලෙඩ වෙන කොට ම සිත ලෙඩ නො වී ඉන්න පුලුවන්කම ලැබෙනවා.

ලෙඩ දක් වලින් අන්මිදෙන්නට නම්...

එන්න සාරපුත්ත හාමුදුරුවෙ කියල දෙනව, “පින්වත් උපාසකය, ඕන්න දැන් අහගන්න කය ලෙඩ වේද්දි සිත ලෙඩ නො වී

ඉන්නේ කොහොම ද කියල” දැන් තේරුම් ගන්න මේක කරන්න පුළුවන් ගුත්තෙවත් ආර්ය ගුවකය ට විතරයි. අන්න කය ලෙඩි වෙන කොට සිත ලෙඩි නො වී තියා ගන්න පුළුවන් ගුත්තෙවත් ආර්ය ගුවකයට පමණ යි.

ගුත්තෙවත් ආර්ය ගුවකයාගේ දැක්ෂණ මොනවා දී? (අරුයාණ දස්සාව්) ආර්ය දරුණුනය තියෙනව. (අරුයයම්මිලස්ස කොළඳේ) ආර්ය ධර්මයට දැක්ෂයි. (අරුයයම්මිලෝ සුවිනිතෝ) ආර්ය ධර්මයේ නික්මෙනවා. අනන් ගුත්තෙවත් ආර්ය ගුවකය. දැන් අපේ රටේ වැඩිපුර ඉන්නේ ගුත්තෙවත් ආර්ය ගුවකයෝ දී? අශ්‍රුත්තෙවත් පෘත්තග්‍රහයෝ දී? අශ්‍රුත්තෙවත් පෘත්තග්‍රහයෝ.

දැන් අප දැන්නවහේ අපි පොඩිඩක් අසුළ හාවනාව කිවිවා ම අශ්‍රුත්තෙවත් පෘත්තග්‍රහය කළබුල වෙනවා. වී ඇයි තමා හැරියට සලකල සක්කාය දිවියිය පිහිටිල. නමත් පෘත්තයැදිලිව ම ගුත්තෙවත් ආර්ය ගුවකය වේක වී ආකාරයෙන් ම තේරුම් ගන්නව. ආර්ය ගුවකය වී ආකාරයෙන් ම තේරුම් ගන්නව කයේ ස්වභාවය මේක යි, නිතේ ස්වභාවය මේක යි, වැනසිලා යන ස්වභාවය මේක යි කියල. අශ්‍රුත්තෙවත් පෘත්තග්‍රහය තේරුම් ගන්නේ නඡ. කළබුල වෙනවා. බය වෙනවා, විපා ඔය ධර්මය කියල ගරහනවි.

කයේ තිබෙන අභ්‍යන්තර ගැන ම - පවතිවා නිතර සිහිය

සාරපුත්ත හාමුදුරුවා පෙන්වලා දෙනවා, කය ලෙඩි වෙන කොට ගුත්තෙවත් ආර්ය ගුවකය සිත ලෙඩි නො වී තියාගන්නේ කුවුදා? ගුත්තෙවත් ආර්ය ගුවකය. අන්න විහෙනම් අපට ත් හොඳුයි වේක. මොකද අපේ කය ත් ලෙඩි වෙන කයක් නේදා? අපේ කයත් රෝගී තත්ත්වයට පත්වෙන, නොයෙක් ලෙඩි රෝග වලට හාරුනය වන කයක්. අපිට කිසිම ද්‍රව්‍යක බැහැ මේ කය කොයිතරම් මහන්සි ගත්තත් ලෙඩි නො වී තියාගන්න. ජරාවට පත් නො වී තියා ගන්න බැහැ. ජරාවට පත්වෙනවා ම යි. මරණයට පත් වෙනවා ම යි.

උපන්නා නම් යම් කොහොක් මෙලෙවේ...

මේවා අපිට හම්බ වෙන්න කවද්දා? අපි ඉපදෙන කොට ම යි. අපි මිට මොලොවගෙන ආවෙ සඳහන් ගැටෙයක් නොවයි. ජරා මරණ අතින් අරගෙනයි. විහෙනම් ආයේ ආයේ උපදිනතාක් ම ජරා මරණ වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ම යි. වේක වලක්වන්න මේ ලෝක ධාතුවේ කොහොක් නඡ.

වේ කියන්නේ ඉපදිම නැතිකරල, ඉපදිනු නැති ද්‍රව්‍යට ගැටෙලුව ඉවරයි. විතකම් ම මේ ප්‍රශ්නෙට අපිට මූහුණු දෙන්න වෙනවා.

එදා මෙදා තුර සංසාරේ අපි ආව ගමනේ දී...

බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙනව සූත්‍ර දේශනා වල “මහතෙනි, තුම්බාගේ ගරීර වලින් මේ සංසාරදී ගලා තිය ලේ, සතර මහා සාගරයට වඩා වැඩියි” දැන් බලන්න අපිට සික තේරම් ගන්න ගුද්ධාව සිහෙ තේදා ගුද්ධාව හැති අශ්‍රාතෙවත් පෘතුග්‍රහයෙක් මේක අභුව නම් අහය ඔය මොකක් ද කියල. අන්න ගුද්ධාව සිහෙ කියන්නේ එකයි. අපි තේරම් ගන්නව බුදුරජාණන් වහන්සේට කුඩානා තියෙනව කියල. “ප්‍රබිඩ්ධ නිවාසාභ්‍යස්සති කුඩානා, වූතුපාත කුඩානා”. වේ කුඩානාවල පිහිටුව යි උන්වහන්සේ මේ ලෝකේ දිහා බලන්නේ.

ඉතින් උන්වහන්සේ වික තැනක කියනවා, “මහතෙනි, මේ සංසාර විල්වා, කුකුමො වෙලා ඉන්දුදේදී, තුම්බාගේ ගරීර වලින් ගලා තිය ලේ සතර මහා සාගරයට වැඩියි. එක හරියට තේරම් ගන්න පුළුවනි, පරිවිච සමුප්පාදය තේරෙන කොට. මේ ක්‍රියාව තමයි සිද්ධ වෙලා තියෙන්නේ. වේ නිසා තමයි මේ දීර්ඝ සංසාරේ යන්නේ කියල.

රැජයේ සංඛීක තත්ත්වය නුවණින් අවබෝධ කරන්න

විතකොට සාරුප්‍රත්ත හාමුදුරුවෙටා පෙන්වලා දෙනවා මේ ලෙඩි වෙන ගරීරය, ලෙඩි නො වේ තියාගන්න නම් ගරීරය ලෙඩි වෙද්දී සිත ලෙඩි නො වේ තියාගන්න නම්, විය කුවරු විය යුතුයි ද? ගුළුවත් ආර්ය ග්‍රාවකයෙක් විය යුතුයි. ගුළුවත් ආර්ය ග්‍රාවකයා තමයි, ආර්ය දැඟනය ලබනවා, ආර්ය ධර්මය තේරම් ගන්න දක්ෂ යි, ආර්ය ධර්මයේ හික්මෙනවා. අන්න වියා මොකද කරන්නේ.

(න රැජය අත්තනේ සමනුපස්සති) රැජය තමා වශයෙන් ගන්න දෙයක් මේ රැජය තුළ නැ කියල විය දැන්නවා. ඇයි වේ ධර්මය තුළ හික්මෙන නිසා. කොහොම ද වික දැනගන්නේ. අන්න විය දැනගත්ත නම් මේ රැජය කියන්නේ සතර මහා ණුතුයන්ගෙන් හටගත්ත දේවල් මිසක් තමා නොවෙයි. අන්න දක්ක ද විය ධර්මයෙන් ගත්ත වික. ඊලගට විය ගන්නේ නැ මේ රැජයන්ගෙන් තමන් හැඳිල තියෙනව කියල. විය දැන්නවා මේ රැජය සතර මහා බාතුන්ගෙන් හැඳුන දෙයක්. සතර මහා බාතුන්ගෙන් හැඳුනු දෙයක් තුළ විනෙම විකක් නැ.

ර්ලුගට වියා ගන්නේ නැ (න් අත්තනි වා රුපෙ) තමා කියල දෙයක් රුපයෙහි ගන්නේ නැ. මොකද වියා තමා කියල දෙයක් රුපයෙහේ දකින්නේ නැ. ර්ලුගට රුපය තුළ (න් රුපස්මීං වා අත්තාභා) රුපය තුළ තමා කියල දෙයක් තියෙනවා කියල දකින්නේත් නැ.

කිසිදු හරයක් නො දකින පෙණා පිබකි මෙය...

වියා දකින්නේ සතර මහා ධාතුන්ගෙන් නට ගත් රුප නයි වෙනසි යන දෙයක්. සතර මහා ධාතුන්ගෙන් නටගත්ත රුප විතරයි. අත්තන විතකොට බූදුරජාණන් වහන්සේ පෙන්වල දෙනවා රුපය මොකක් වගේ දෑ? (ලේන පින්ඩුපම් රුපෙ) පෙණා ගුලියක් වගෙයි කියනව මේ පිවිතේ. දැන් අපිත් පෙණා ගුලියක් වගේ දැක්ක නම් මේ පිවිතේ අපේ ගැටුව විසදෙන්න පටන් ගන්නව නේදෑ? අපට පේන්නේ නැන් පෙණා ගුලියක් වගේ නේදෑ? අපිත පේන්නේ කොහොම දෑ? තවම අපට පේන්නේ රුපය මම. පෙණා ගුලියක් වගේ දැක්ක ද්‍රව්‍යය අත්ත අපි විරාඩි වෙනවා.

දුටුවා ද ඔබන් බුද වර්ධන්ගේ දහමේ ඉලක්කය...

දැන් මේකේ කියනව ර්ලුගට මේ රුපපෙ සතර මහා ධාතුන්ගෙන් නටගත් විකක්. දැන් ඔහ්න බලන්න මේ දුර්ගහයට වින්නේ අසුහාදී වධින වික්කෙනා නේදෑ? ඔය ධාතු මහනිකාරය වධින වික්කෙනයි මේකේ අත්ත දකින්නේ. අත්ත වියා දකිනව වෙනයි වෙන රුපයේ වෙනයි වෙන කොට වියාට පුළුවන් රුපය ලෙඩ වේද්දී සිත ලෙ කරගන්නේ නැතිව ඉන්න.

අත්ත බලන්න බූදුරජාණන් වහන්සේ ගේ ඉලක්කය. ලෙඩ වෙවිව කෙනාට අත ගාගා රවටිට රවටිට ඉන්න වික නෙමෙයි. සාමාන්‍යයෙන් ලෙඩ වෙලා රවටිටලා අතගා ඉන්න තාක් කල් වියාට ඉන්න තියෙන්නේ රවටිල්ලෙයි. සක්කාය දිවිධිය ම යි. අවසාන මොහොතේදී වත් නිදහස් වෙලා ඉන්න ලැබෙන්නේ නැ.

“මියා බය නැතිව ඉන්න. මියාට සනීප වෙයි, ඔය උස්සනට ඉන්නේ” කියල මොකද කරන්නේ. ආය අතගා වියාට රවටිටන තාක් කල් වියා සක්කාය දිවිධියට යනව මිසක් බූදුරජාණන් වහන්සේ නමක ගේ ධර්මයෙන් තිසි ම පුයෝජනයක් නැතිව තමයි මරණයට පත්වෙන්නේ. විතකොට බලන්න සක්කාය දිවිධිය කියන්නේ කොයි තරම් අනතුරුදායක දෑ? සක්කාය දිවිධිය නැත්තම් කොයිතරම් වාසියක් දෑ? කය ලෙඩ වෙන කොට සිත ලෙඩ වෙ වී සිටන්න පුළුවන් නම්, වියාට කොට්ඨර දියුණුවක් කර යන්න පුළුවන් දෑ?

විසිර යා දෙන් බොල් වී මිටක් සේ ...

වික ද්‍රව්‍යක් රහතන් වහන්සේ නමක් ඉහ්න කොට, ඒ රහතන් වහන්සේගේ ඇඟට ස්ථාපයෙක් වැටුනා. ඒ කියන්නේ ස්ථාපයෙක් දූෂ්‍ර කරල. විනකොට ඒ රහතන් වහන්සේ අනෙක් ස්වාමීන් වහන්සේගේලාට කියනවා, “මේ ගෝරු බොල් වී මිටක් වගේ විසිරලා යන විකක්. මාව ඔහ්න ඔය අරන් ගිහිල්ල පිරිපස්ස තියෙන බංකුව උඩින් දාන්න” කියල. බලන්න බොල් වී මිටක් විසිරලා යනවා වගේ කියනවා මේ ගෝරු. ඉතින් පිරිපස්ස බංකුව උඩින් තිබුණා. පිරිතිවන් පෑවා. අන්න බලන්න අවබෝධය තියෙන කෙනාගේ පිවිතය කොයි තරම් සාර්ථක දී?

අවබෝධ කළුන් වේදනාව - එය ලෙඛ දුක් වල නිමාව

දැන් වේදනාව තමා හැරියට ගත්තාන් ඇත්ත ම දි මේක අපට විසඳුන්න බං. දැන් අපි දැන්නවනේ අර හික්ෂාන් වහන්සේ නමක් උල හිදෙවිවනේ තේදී අර හාරකමකට අනුවෙලා උල හිදෙවිවේ. විනකොට එය වේදනාවක් තුළ තෙමෙක් ද තිරියේ. වේදනාවක් තුළ. බුදුරජානාන් වහන්සේ විතෙන්ට ස්ක්‍රේඩියෙන් වැඩිම කරලා. මේ පාඨ උපාඩන ස්කන්ධය අතාරන්න කිවිව.

දැන් වේදනාව මම කියල දැක්ක භම අතාරන්න පුළුවන් දී බඟන්. ඒ විදීම ජේතුවක් නිසා හටගෙන්තු එලයක් හැරියට දැක්ක නිස දි ඒක අතැරියේ. අන්න විහෙනම් අපට පැහැදිලිව ජේනවා අවබෝධයකට පැමිණිලා මිසක් මතුෂ්‍යයෙක් පුර්තු ගාන්තියකට යන්නේ නඩ වෙන කුමයක්. විනකොට විදීම තමා වශයෙන් ගන්නේ නඩ්නේ නඩ්නේ ඇයි? එය ගේරුම් ගන්නවා විදීම හටගන්නේ ස්ථාප්‍රාග ප්‍රත්‍යයෙන්.

වී නිසා විදීම ගැන හතර ආකාරයට ම රැවටෙන්නේ නඩ. විදීම තමා කියල ගන්නෙනත් නඩ. තමා හැදිල තියෙන්න විදීමෙන් කියල ගන්නෙන් නඩ. තමා තුළ විදීම තියෙනවා කියල ගන්නෙන් නඩ. විදීම තුළ තමන් ඉන්නව කියල ගන්නෙන් නඩ. මොකද ස්ථාප්‍රාග ප්‍රත්‍යයෙන් නම් විදීම හටගන්නේ ස්ථාප්‍රාග නඩ්වීමෙන් විදීම නඩ් වෙනවා.

‘එස්ස පවිච්‍යා වේදනා’

විහෙනම් වේදනා විනකොට ගෝරයේ, එය දැක්න්නේ එස්ස පවිච්‍යා වේදනා. සක්කාය දිවිධියේ පිහිටුපු වික්කෙනා එස්ස පවිච්‍යා

වේදනා නෙවෙයි. “අයියෝ මට දුනවේ, රිදෙනවේ” කිය කිය අඩ අඩා වැලපි වැලපි ඉන්නවා. මං දුන්නව වික පිළිකා රෝගියෙක් හිටියා, බොහෝ ඇත. ඇය රිදෙන කොට, වේදනාව විනකොට යටිගිරියෙන් කැගහනව වියා. ඇහෙනව හැතැප්ම හාගයක් විතර. වියා තේර්මි අරගෙන තිටිය නම් මේක ස්පර්ශයෙන් ඇති වෙත විකක් කියලා විනෙම වෙන්නේ නස.

ඒක කියල දෙන්න කෙනෙක් නස. ඇයි වියාව අත ගා තුරත්ල් කරනවහෙ. ඇත්ත පෙන්නන්නේ නැතිව. මොකද හේතුව? ඒ තරම් ම මේ සමාජය ධර්මයට බය යි. ධර්මය කතා කරන්නේ නස. ධර්මයට විරැද්ධි මානසිකත්වයෙන් ඒක වෙන්නේ. විතකොට ධර්මය අවබෝධ කරගත්තොත් වියාට පූඩ්වන් වේදනාව අවබෝධ කර ගන්න.

මෙතුර, නො රැවවෙන්න මෙය නම් මිරුවකි

රීලගට සංඛ්‍යාව. සංඛ්‍යාව ගැනත් ඉතෙකත් ආර්ය තුවකයා රැවටිලා නස. ඉතෙකත් ආර්ය තුවකයා දුන්නව සංඛ්‍යාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ. විහෙනම් සංඛ්‍යාව තමා කියල ගන්න කාරණයක් නස. සංඛ්‍යාවෙන් තමා හැඳිල තියෙනව කියල ගන්න කාරණයක් නස. තමා තුළ සංඛ්‍යාව තියෙනවා කියල ගන්න කාරණයක් නස. සංඛ්‍යාව තුළ තමන් ඉන්නව කියල ගන්න කාරණයක් නස. ස්පර්ශ ප්‍රත්‍යයෙන් නම් සංඛ්‍යාව ඇති වන්නේ ස්පර්ශය තිරැද්ධි වීමෙන් සංඛ්‍යාව නැති වෙලා යනවා.

බලන් කඩතුරා හර වේනනා

රීලගට සංස්කාර. ඒකත් වෙනෙමයි. ඉතෙකත් ආර්ය තුවකයා දුන්නවා, ස්පර්ශය ප්‍රත්‍යයෙන් වේතනාව ඇති වන්නේ. ස්පර්ශය නැති වීමෙන් වේතනාව නැතිවෙනවා. විහෙනම් විය ගන්නේ නස වේතනාව තමා කියල. රීලගට වේතනාවෙන් තමා හැඳිල තියෙන්න කියල. වේතනාව තුළ තමන් ඉන්නව කියල ගන්නෙන් නස. තමන් තුළ වේතනාව තියෙනව කියල ගන්නෙන් නස. ඒ නිසා වේතනාව වෙනස් වේද්දී විය දුන්නව මේ ස්පර්ශය වෙනස් වීමෙන් තමයි වෙනස් වෙනස් වෙන්න කියල.

මායාව නිරෑවන් කොට...

රීලගට වික්ද්‍යාත්මකය. වික්ද්‍යාත්මකයට මුලා වෙන්නේ නස ආර්ය තුවකයා. වික්ද්‍යාත්මකයට මුලා වුනහම තමයි ඔය කියන්නේ වික්ද්‍යාත්මකය මරණීන් මත්තේ යනවා. ඔය ආකාසයේ පාවෙනව. වික්ද්‍යාත්මකය විහාර

රිංගනව, මෙහාට රිංගනව කියල කියන්නේ වික්ද්‍යාත්‍යාණය මොකක් ද කියල දැන්නේ නැති නිසා.

ඒ නිසා විය වික්ද්‍යාත්‍යාණය වික්කො තමා කියල ගන්නවා. විහෙම නැත්නම් වික්ද්‍යාත්‍යාණයෙන් තමයි තමන් හට අරන් නියෙන්නේ. දැන් විහෙම මොකත් නෑ. ශ්‍රීතවත් ආර්ය ශ්‍රාවකයා නාම රුප නිසා වික්ද්‍යාත්‍යාණය අධිවෙශනවා කියල දැන්නවා. නාම රුප දැන්නව නේදැ? වේදනා, සංඝා, වේතනා, එස්ස, මහසිකාර කියන පහ තමයි නාම. සතර මහා භූතයින්ගෙන් හටගන්තු දේ තමයි රුප. මෙන්න මේ නාම රුපයන්ගේ ක්‍රියාකාරිත්වයේ ප්‍රතිච්චායක් හැරියට තමයි වික්ද්‍යාත්‍යාණය නියෙන්නේ. ඒ නාම රුප නැති වී යාමෙන් වික්ද්‍යාත්‍යාණය නැති වී යනවා. නාම රුප වෙනස් වීමෙන් වික්ද්‍යාත්‍යාණය වෙනස් වෙනවා. මේ දැරුණය අවබෝධ කරගන්න කෙනා කය ලෙඩි වෙද්දී සිත ලෙඩි නො වී සිටින්නේ විහෙමයි.

ඩුඩ සම්ඳ නැති ලොවක් මට එපා...

දැන් බලන්න බුදුරජාතාන් වහන්සේගේ ධර්මයෙන් තොරව ඕය අවබෝධය ලබාගන්න මේ ලෝකයේ වෙන තුමයක් නියෙනව දැ? අදාන් නෑ. රියෝ තිබුනෙන් නෑ. හෙටත් නෑ. යමෙක් කය ලෙඩි වෙද්දී සිත ලෙඩි නොවී ඉන්නව නම්, අවබෝධයක් තුළින් සිත ලෙඩි නොවී ඉන්නව නම්, වියා අතිවාර්යයෙන් ම බුදුරජාතාන් වහන්සේගේ ධර්මය ම පුරාදු කරන්න සිනො. ඒ ධර්මය ම තේරුම් ගන්න දක්ෂ වෙන්න සිනො. (අර්යයිම්මස කොළඳ) ඒ ආර්ය ධර්මයට දක්ෂ වෙන්න සිනො. ආර්ය ධර්මය තුළ හික්මෙන්න සිනො.

විතකොට බලන්න බුදුරජාතාන් වහන්සේ අපට දීල නියෙන්නේ සූල් පැවු දේවල් දැ? ලෙඩි වෙන ඡීවිතයක් තුළ ලෙඩි නො වෙන මහසක් අපිට දීල නියෙනවා. ර්පාතට අස්ථිර ලෝකයක් තුළ ස්ථිර දෙයක් බුදුරජාතාන් වහන්සේ විතරයි දීල නියෙන්නේ. වරදින ලෝකය තුළ නො වරදින දෙයක්, ආර්ය අෂ්ට්‍යාංගික මාර්ගය බුදුරජාතාන් වහන්සේ විතරයි දීල නියෙන්නේ. මැරෙන ලෝකය තුළ අමරණීය ධර්මයක් බුදු රජාතාන් වහන්සේ විතරයි දීල නියෙන්නේ. උන්වහන්සේගෙන් ලැබිල නියෙන දේවල් අපට වවනයෙන් විස්තර කරන්න බැං. අපට එවා වවනයෙන් විර්තානා කරන්න බැං.

බුදුරජාතාන් වහන්සේ දීල නියෙන දේවල් දක් විදින ඡීවිතයක් තුළ සැප සොම්නස ලබා ගන්න හැරි උන්වහන්සේ තමයි කියල දීල

තියෙන්නේ. දුකෙන් සැප කරා යන්න, ලෙඩ රෝග වල තියෙන ඒවිතයෙන් අපර අමර වෙන්න, වෙනස් වෙන ලෝකය තුළ වෙනස් නො වී ඉන්න අස්ථිර ලෝකය තුළ ස්ථිර වෙන්න, තාවකාලික ලෝකය සඳාකාලික කරගන්න කටුද පෙන්නල තියෙන්නේ. වෙන කටුරුවන් නොවේ, බුදුරජාණන් වහන්සේ පමණය.

සඳාකාලික වූ සුවය සොයා යන්න ඔබ ත්...

වහෙනම් තේරුම් ගන්න අපේ බුදුරජාණන් වහන්සේ අපට දීල තියෙන්නේ පුංචි දේවල් නොවේයි. ලෝක කාවචන් ම දෙන්න බැර දේවල්. අපේ දෙමෙවිපියන්ට පුළුවන් වුනා ද අපට දෙන්න එවා. ලෙඩ වෙන අපට ලෙඩ නො වන දෙයක් දෙන්න පුළුවන් වුනා ද? ජරාවෙන අපට ජරා නො වන දෙයක් දෙන්න පුළුවන් වුනා ද? මැරෙන අපට අමරණීය දෙයක් දෙන්න පුළුවන් වුනා ද? අස්ථිර අපට ස්ථිර දෙයක් දෙන්න පුළුවන් වුනා ද? දුක් වීදින අපට දුක් නො වීදින දෙයක් දෙන්න පුළුවන් වුනා ද? ඒ ඔක්කොම දීල තියෙන්නේ බුදුරජාණන් වහන්සේ විතරයි.

වහෙමතම් බලන්න අපිට දැන් මේ දේශනාව අභනකාට තේරෙනව ඇති, බුදුරජාණන් වහන්සේ ධර්මයට පැමිණුන බුද්ධීමත් ග්‍රාවකයා ඒ ධර්මය අවබෝධ කරගෙන මේ සංසාර ගමන අවසන් කරන මාවතට පැමිණෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිර්වාණය කියන්නේ මන්දිරයක් නම්, ඒ මන්දිරයේ තොරටුව තමයි සම්මා දිවිධිය. සම්මා දිවිධියෙන් තමයි යන්න තියෙන්නේ ඇතුළට. වෙන කුමයක් නෑ. ඒ සම්මා දිවිධියට ආව නම් සක්කාය දිවිධිය නැතිවෙලා යනව. ආර්ය සත්‍යය අවබෝධ කරගන්නවනේ. ඉතින් වහෙම නම් ඒ බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය අපට ත් වනා වනා අවබෝධ වේවා!

ඡායු! ඡායු!! ඡායු!!!



කැබෑවින් ම අක්‍රිමතය

ශ්‍රී සම්බුද්ධ සම්ඳුන්

-අච්චිප්පේරිය ඇද්දේහුන සුළුනාය-

පුද්ධාච්චන පින්තුණුවි,

සසරේ අභිජනන ආප්‍ර, ඉපිද ඉපිද මැරෙමින් ආප්‍ර මේ ගමනේ දී මේ ලැබූ මනුෂන ජීවිතය ලොකු වාසනාවක් උරුම කර ගත්තු විකක්. ඒ වාසනාව තමයි අපට ගොතම බුදුරජාණන් වහන්සේ ගැන අසා දැනගෙන උන්වහන්සේ ගැන විත්ත ප්‍රසාදය ඇතිකර ගත්ත පුළුවන් වුනා.

බුදුරජාණන් වහන්සේ වලාපා වික්තරා අවස්ථාවක දී, දිව්‍ය තෝකයේ දෙවිවරු ආයුෂ ඉවර වෙලා වූත වෙන්න ලංචුවා ම ඒ දෙවිවරු ඇඳුගෙන ඉන්න දිව්‍ය සලු පිළි කිළුවු වෙනවා, මල් මාලා පරවෙනවා. ඇගෙන් දහැයි ගලනවා. දිව්‍ය සැපයේ හිත පිහිටින්නේ නඩ. විතකොට අතින් දෙවිවරු දැන්නවා දැන් මේ දෙවියා වූත වෙන්නයි යන්නේ. මේ දෙවිවරු මෙයාට වටකර ගත්තවා වට කරගෙන කියනවා, “දෙවිය, දැන් ඔබ වූත වෙන්න ප්‍රගයි. ඔබ දැන් යන්න ස්වර්ගයට.” විතකොට දෙවියන් ස්වර්ගය කියලා සැලකුවා මිනිස් ලේකය. ඊට පස්සේ දෙවිවරු කියනවා ඔබ ස්වර්ගයට ගිහින් උතුම් ම ලාභය ලබන්න. බුදුරජාණන් වහන්සේ තෝරා දෙනවා ඒක,

උතුම් ම ලාභය ගුද්ධා ලාභය යි

“පින්තුත් මහතොනි, දෙවියන් උතුම් ම ලාභය කියල සලකන්නේ මනුෂන ලේකයට ආවට පස්සේ ඒ මිනිස් ලේකයේ උපන් මිනිසා

ඩුදුරජාතාන් වහන්සේ කෙරෙහි බලවත් විත්ත ප්‍රසාදයක් ඇති කරගන්නවා නම්, ශ්‍රද්ධාව ඇති කරගන්නවා නම්, අන්න ඒ ශ්‍රද්ධා ලාභය තමයි උතුම් ම ලාභය”

ර්ලයට ඒ දෙවිච්‍රා කියනවා, “ඔබ ඒ උතුම් ම ලාභය බඟාගෙන ඒ උතුම් ම ලාභය තුළ ස්ථාවර වෙලා ඉන්න. මේ ලෝකයේ කිසි දෙවියෙකුට, මාරයෙකුට, බූහ්මයෙකුට, කුමණ බූහ්මණයෙකුට වෙනස් කරන්න බැර විදිහට ඔබ ඒ ශ්‍රද්ධාව තුළ පිහිටන්න, ස්ථීරව පිහිටන්න.” විතකාට ඒ ශ්‍රද්ධාව තුළ ස්ථීරව පිහිටනා කියන්නේ සේවාත් විම. ඔන්න ඔය කරැණු වික තමයි, වුත වෙන්න ලං වුන දෙවියන්ට දෙවිච්‍රා කියන්නේ.

දැන් අපිට ලැබේලා තියෙන දේවල්...

දෙවියන් විසින් ස්ථාවරය යැයි වර්ණනා කරන ලද මිනිස් ලෝකයේ දැන් අපි ඉන්නවා. දෙවියන් විසින් ලාභයක් ය කියල වර්ණනා කරන ලද ශ්‍රද්ධාවට දැන් අපි පැමිණිලා ඉන්නවා. ඒ ශ්‍රද්ධාව තුළ ස්ථාවර වෙන්න කියන කරැණුව තුවනාටි අය පැමිණිලා ඉන්නවා. පින්වත්නි, ඒ ශ්‍රද්ධාවේ ස්ථාවර වෙනවා කියන්නේ බුදුරජාතාන් වහන්සේ කෙරෙහි, ධර්මය කෙරෙහි, සංස්කෘති කෙරෙහි ඇති විවිධිවිජාව නැතිවෙලා. අවබෝධයෙන් ම විත්ත ප්‍රසාදය ඇතිවෙලා. මේ ධර්මය තුළ යම්කිසි කෙනෙක් සේවාන් වුනොත් වියාගේ පිවිතේ දුක් වලින් සියට අනු නවය යි දැනම අනු නවයක් ම ඉවරයි. වෙනම හිතන්න කාරණාවක් තියෙනවා. ද්‍රව්‍යක් බුදුරජාතාන් වහන්සේ මූල්‍ය පැට තරමේ ප්‍රම්වි ගල් කැට හතක් පේළුයට තිබිබා. පේළුයට තියලා විශාල දැවැන්ත හිමාල පර්වත රාජය ගෙන බුදුරජාතාන් වහන්සේ අහනවා,

සේවාන් වුනොත් විදින්න තියෙන්නේ මෙවිවරයි...

“පින්වත් මහණාති, මේ මූල ඇට තරමේ ගල් කැට හත වගේ කි ගුණයක් මේ මහා විශාල හිමාල පර්වතය විශාල ද? කි ගුණයක් ලොක ද?” හික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා “අනේ ස්ථාමිනී භාග්‍යවතුන් වහන්ස, අපට නම් මේක කොයිතරම් විශාල ද කියලා ප්‍රමාණ කරලා කියන්න බැඡැ” කිවිවා. බුදුරජාතාන් වහන්සේ ව්‍යාපාර, “ යම්කිසි කෙනෙක් සේවාපන්න වුනොත්, විය අවසන් කරපු දුක මේ මහා පර්වතය වගේයි. වියාට විද්‍වත්න තියෙන දුක මේ මූල ඇට හත තරමේ ගල් කැට හත වගේයි.”

විතකොට සියයට ගණනීන් බලුවෙන් විහෙම සේතාපත්න වූන කෙනෙකට විද්‍යුත්න තියෙන දුක, සියයට විකක් වත් නැති තරම්. විතකොට බලන්න විබුදු දෙයක් මේ ඉපදි ඉපදි මැයෙරමින් වූන ගමනේ දී අපිට ලබා ගන්න ඇත්නම්, ඒක අනෙක් සියලු දේවල් වලට වඩා අපේ ආරක්ෂාව පිනිස, අපේ රැකවරණය පිනිස අපට පිළිසරණ පිනිස හේතු වෙන්නේ නැදේද? හේතු වෙනවා. මෙයින් අපට පැහැදිලිව පෙනෙනවා මේ ලෝකයේ අනෙක් මොනවා කළත් ස්ථිරව විසඳුම තියෙන්නේ මාරුග එම ලක්මෙන් විතරයි. වූන කිසිම වෙළාවක අපට ස්ථිර විසඳුමක් කරා යන්න ලැබෙන්නේ නෑ.

මේ නිසා අපට ඒ සඳහා යන්න තියෙන දුර්ලභ මගක් පැඳුනා. ඒ තමයි ගොනම බුදුරජාණන් වහන්සේ ව්‍යාපෘති දේශනාවල් අනන්න ලැබෙනවා.

නවාංග ගාස්තා ගාසනය කියන්නේ....

පින්වතුනි, ඒ බුදුරජාණන් වහන්සේ ගැන අපි දැන ගන්නේ බුද්ධ දේශනා ව්‍යුත්. බුදුරජාණන් වහන්සේ වැඩි සිටිද්දී මේ දේශනාවල් කොටස් නවයකට පසක් වෙළා, ගොනු වෙළා තිබුණු. ඒ කොටස නවයට කියන්නේ නවාංග ගාස්තා ගාසනය කියල. ඒ තමයි සුත්ත, ගෙයේ, වෙශ්‍යකරණ, ගාට්, උඩුත, ඉතිවුත්තක, ජාතක, අද්ඛත ධම්ම, වේදුල්ල. ඉතින් මේවායින් දැන් අපි මේ නවාංග ගාස්තා ගාසනයට අයිති දේවල් කරා කරනවා.

සුත්ත කිවිවේ සූත්‍ර දේශනා. ගෙයේ කියන්නේ ගාට් සහිත දේශනා. වෙශ්‍යකරණ කියන්නේ ගාට් නැති දේශනා. ගාට් වලට අයත් වෙන්නේ ගාට් ව්‍යුත් ම කළ දේශනා. උඩුත කියන්නේ ප්‍රසාද සංවේග අවස්ථාවල් වලදී බුදු මුවින් නිරායාසයෙන් ම තිකුත් වන ධර්මයන්. ජාතක කියන්නේ උන්වහන්සේගේ පෙර ජ්විතය ගැන සඳහන් තොරතුරු. අද්ඛත ධම්ම කියන්නේ බුදුවරුන්ට අඩුල වූ ආශ්වර්ය අද්ඛත දේවල්. වේදුල්ල කියන්නේ ප්‍රශ්නෝත්තර ධර්ම සාකච්ඡා. මේවායින් තමයි, ඒ ධර්මය සමන්විත වෙළා තියෙන්නේ.

පුදම සහගත දේවල්...

ඉතින් මේවායේ අවධානය ගොමු නොවුනු කාරණයක් ගැන මතක් කරන්න මම කළුපනා කළා. ඒ තමයි අද්ඛත ධම්ම - ආශ්වර්ය අද්ඛත කරැතු. බුදු රජාණන් වහන්සේගේ ජ්විතය හරි ආශ්වර්ය යි.

අද්දුත යි. පුදුම සහගත යි. පිහිට්තේ, මේ ලෝකයේ පුදුම සහගත දේවල් කියක් තියෙනව දී? අපෙන් අනන්න ඉස්සර වෙලා, පුදුම සහගත දේවල් භතක් ලු, අටක් ලු, පුදුම සහගත දේවල්. වීන්තු දැන් තාප්පයක් බැහැදු. එකේ පුදුම සහගත දෙයක් තියෙනව දී? ගමන් ගෙ තියලා ගෞඩාගන්න බැර මොකක් දී? ඕහි මොකක් ද තියෙන පුදුම සහගත දේ?

පුදුම සහගත දේ තමයි මේ නඩ කළුපයේ, මේ යුගයේ දෙනිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුතු බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ විම.

මෙන්න ඒ ආශ්වර්ය අද්දුත කරණු...

ඉතින් උන්වහන්සේ ආශ්වර්ය අද්දුත කාරණා ගැන උන්වහන්සේ ම දේශනා කරනවා. “ආශ්වර්ය අද්දුත ධම්ම සූත්‍රයේ”. මල්කාධි නිකාය 3 කොටයේ තමයි ඒ දේශනාව සඳහන් වෙන්නේ. නික්ෂ්‍යන් වහන්සේලා විකතු වෙලා කතා වෙනවා,

“අයුෂ්මතුනි, මේ බුද රජාණන් වහන්සේලාගේ ස්වභාවය භරුම ආශ්වර්ය යි, මහා සාද්ධිමත්. පුදුම සහගතයි. අද ඉන්න මේ කිසිවෙක් නො දැන්නා කාලයේ වැඩි තලාවෙන් වැසි ගිය අතිනයේ බුද රජාණන් වහන්සේලා ගැන මතු කර කර අතේ බුද රජාණන් වහන්සේ දේශනා කලා නොවැ. කවුරැන් දන්නේ නැති අසිරිමත් දේවල්.” මෙක අහගෙන තිටපු අනන්ද භාමුදුරුවෙනා කියනවා,

“(ආච්චරිය) වේව ආවුසේ, තථාගතා ආච්චරියයිම සමන්නාගතා ව. අඩුතා වේව ආවුසේ තථාගතා අඩුතායිම සමන්නාගතා වාති) ආයුෂ්මත්තින්, තථාගතයන් වහන්සේලා ආශ්වර්ය යි, ආශ්වර්ය ධර්මයන්ගෙන් යුත්තයි. අද්දුත යි, අද්දුත ධර්මයන්ගෙන් යුත්තයි” ඉතින් මේ සිද්ධිය බුද රජාණන් වහන්සේට දැනගන්නට ලැබුණු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “ආනන්ද ඔබ ආශ්වර්ය අද්දුත කාරණා අහලා තියෙනවා තේද, තථාගතයන් වහන්සේ ගෙනු?” “විසේය, ස්වාමීනි. මම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් තමයි ඒවා අහලා තියෙන්නේ.

පෙරමේ පුරා බෝසන් පුතු තුකින පුරෙන් බස...

මම අහලා තියෙනවා බෝසතාණන් වහන්සේ තුකිත දිව්‍ය ලෝකයේ ඉපදුනෙන් මහා කොට සිති නුවතින් ම යි කියලා. තුකිත

දිව්‍ය ලේකයේ වැඩ සිටියෙන් මනා සිහිනුවනින් ම යි කියලා. තුසින දිව්‍ය ලේකයේ ආයුෂ ඇති තාක් ඉදාලා ඒ තුසින දිව්‍ය ලේකෙන් ව්‍යත වුහෙන් මනා කොට සිහි නුවනින් ම යුත්තව ව්‍යත වෙලා අර මැණියන්ගේ මහාමා දේශීයගේ කුසේ පිළිසිද ගත්තේත් සිහි නුවනින් ම යි. ආශ්වර්ය අද්ඩුත කාරණා පුදුම විදිහට ඒකරායේ වෙලා තියෙනවා, බුදුරජාණාන් වහන්සේගේ ප්‍රවිතය වටා. ඒ මැණියන් දිනා බැලුවා, ඒ මැණියන්ට ආයුෂ තියෙන්න සිහෙ බොසතාණාන් වහන්සේ පිළිසිදගත්තාට පස්සේ මාස දහය යි, ද්‍රව්‍ය හතක්. ඒවා සික්කොම ගාහට විකුණ වෙලා විෂ්න සිහෙ.

මූල ලෙව ම කම්පා වුනා...

බොහෝම සිහිනුවනින් යුතුව බොසතාණාන් වහන්සේ ඒ මහමායා දේශීයගේ කුසේ පිළිසිදගත්තා. ඒ පිළිසිද ගත්ත වෙලාවේ මේ ලේකයේ මේ මහපොලව කම්පා වුනා. සහාන්දකාරයෙන් පිරි ලේකාන්තරක නරකයේ පවා විෂිය විහිදිලා තියා. ආශ්වර්ය නැද්ද? සැබැවෙන් ම ආශ්වර්ය යි.

වේ මව් කුසේ පිළිසිද ගත්ත ද්‍රව්‍ය ඉදාලා ප්‍රකාන්තයෙන් ම බොසත් මාතාව පන්සිල් රැකින කෙනෙක්. විතුමියගේ අතින් සතෙක් මැරෙන්නේ නඩ. සොරකමක් කරන්නේ නඩ. වැරදි කාම සේවනයක් තබා පුරුෂයෙකු කෙරෙහි රාග සිතක් වත් හට අරගෙන නඩ. බොරු කියවෙන්නේ නඩ. මත් පැන් මත්දුව්‍ය අභ්‍යන්තරයෙන් ගන්නේ නඩ. ප්‍රකාන්තයෙන් ම සීලවන්තයි. ආශ්වර්ය අද්ඩුත දේවල් මේ.

මහමායා බිසොවුන් කුස ද්‍රස මසක් ම වැස...

විතකොට රේඛ වික තමයි, මේ බොසත් මාතාවගේ කුසේ දරුවා වැඩෙද්දී, ඒ අම්මා දරු සුරතල් බලන්නේ දරුවා මව කුසේ සිටිද්දීම යි. මව් කුසේ ඉන්න දරුවත් වික්ක මේ අම්මා කාලා කරනවා. මේ අම්මත් වික්ක දරුවා කාලා බස් කරනවා. දරුව ව පේනවා. අම්මා දරු සුරතල් බැලුවේ දරුවා මව් කුසේ සිටිද්දී, ආශ්වර්ය යි.

බොසත් මාතාව තුළන් ආශ්වර්ය මතුවෙනවා...

විතකොට බලන්න, මේ බොසත් මාතාව තුළන් ආශ්වර්ය ඇතිවුනා. ඒ ලුම්බිනි සළ්වනයට ගියපු ද්‍රව්‍ය සාල වහෙළුහායේ සිර නරඹුම්න් මේ අම්මා ඇවේදගෙන යද්දී මේ අම්මට තේරෙනා අමුත්තක්. මේ අම්මා තිරියේ සල් ගසක් පෑග. මේ අම්මට සල් අත්තක් අල්ලාගන්න

මිනේ වුනා. ඒ අම්මා අත ඉස්සුවා සල් අත්තකට. අත උස මදී. මොකද වුනේ? අත්ත පාත් වුනා. ආණ්ච්චර්ය නැද්දේ? විවිධ තමයි ආණ්ච්චර්ය.

සිහින් දිය දහරකින් බෝසත්තුන් භාජාවුනා...

ඒ වෙළාවේ බෝසත් මාතාව සල් අත්ත පාත්වෙලා අල්ල ගෙන හිටගෙන ඉදිදේ බෝසත්තුන්හ් වහන්සේ මිනිස් ලොවට බිත්වුනා. ඒ මොනාගෙන් මහ පාලුව කම්පා වුනා. ලෝකය පුරා දෙවියන්ගේ දේවානුනාවය ඉස්මවා රිය ආලෝකයක් පැතිරි රිය. ඒ සැණුනින් ම මේ දෙපැන්තේන් දිය දහරා දෙකක් අහසට පැනහැරීගා. උල්පතක් ඇති වුනා. වික පැත්තකින් අහසට වතුර පාර විදිනවා. රස්නේ උල්පතක්, රස්නේ වතුර. ඒ රස්නේ වතුරෙන් මේ අම්ම දී, ප්‍රත දී නැවෙනවා. මේ උල්පත් දෙක තිබිලා තියෙනවා පින්වතුනි අවුරදු දහසක්. විතකාට “**හියුණ සියන්**” තියන සංචාරක නික්ෂුව සි.ව. 5 වැනි සියවසේ ලුම්බිනියට යැදි ඒ උල්පත් දෙක තිබිලා තියෙනවා. මුරින්ම මහා ඉත්මයා තමයි උන්වහන්සේට අතට ගත්තේ. ඊට පස්සේ සතර වරම් දෙවිවරු අම්මාගේ අතට බෝසත් ප්‍රතා දුන්නා.

වැඩියා සත් පියුම් මතින් මහා පුදුම ලෙස...

අම්මා දුරුවා අතට ගන්න කොට දුරුවා අතින් උස්සලා බිම හිටගත්තා. හිටගෙන මොකද කළේ? උතුරු දිගාවට පියවර හතක් ඇවිදුගෙන රිය. පියවර නතක් ඇවිදුගෙන තිහින් අහස දෙසට ඇරිල්ල දිගු කරලා ගාරාවක් ප්‍රකාශ කළා.

“අග්‍රේ හමස්ම ලෝකස්ස
පෙටියේ හමස්ම ලෝකස්ස
සෙටියේ හමස්ම ලෝකස්ස
ආයමන්තිමා ජාති නත්තේ දැනි ප්‍රතිඵලෝති”

මේ වගේ මහා ගාමිනිර වූ ප්‍රකාශයක් මේ දුරුවා කළා. මෙක දැනුනේ මේ ලෝකයට විතරක් නොවෙයි පින්වතුනි, රජතුමාට සම්බන්ධ රජ මාලිගාවට යන වින සාම් වරයෙක් නිරියා, අසිත කියලා. විදා මේ අසිත නිරියේ දහවල් කාලයේ ගත කරඟාන තිහින් තවිතිසා දිවිස ලෝකයට. දැන් බලන්න ඒ කාලයේ මිනිස්සුන්ගේ තත්ත්වය විතකාට. අසිත සාම්වර්ය දහවල් කාලය විවේකයෙන් ගත කරන්න හිතාගෙන ගිහින් තිබුනේ තවිතිසා දිවිස ලෝකයට.

දිවා විවේකය ගත කරන්නේ තවිතිසාවේ...

තවිතිසා දිවිස ලෝකයට ගිහිල්ලා විවේකයෙන් ඉන්න කොට මහා ප්‍රීති ශේෂාවක් ඇහෙනවා. බැලීන්නම් දෙවිවරු දිවිස සල් වීනාට

මෙහාට කරකවමින්, විසිල් ගසමින් පීති ශේෂා කර කර, නට නටා පීති උත්සවයක්. මේ අසිත සාම්බරයා ඒ දෙව්වරු ලැගට ගිහිල්ලා කියනවා, “පින්වත් දෙව්වරුනි, හර පුදුමයි. මේ තරම් කළකට මා දැකලා නෑ, සුර-අසුර යුද්ධේන් අසුරයන් පරදාවා සුරයන් ජය ගත්ත දිනේදිවත් මා දැකලා නෑ මෙවැනි ලොමු දැනගැනීවෙන ආකාරයේ පීති උත්සවයක්. මොකක් ද මේකට හේතුව්?”

අර දෙව්වරු වික හඩින් කිරී ගහලා කියනවා, “පින්වත මේ ලේකයේ උත්ම ම මැණික, මේ තුන් ලේකය දිනිනා දානම් ඇස, ලේකයේ මහා අනර්ස මනුෂය රත්නය අන්න කපිලවිස්තුවේ ලුම්ඩිනි සල් වනයේ පහළ වුනා. ඒ උත්වහන්සේ මේ මහා හඳු කළේපයේ ලේකය විළිය කරන මහා බේස්තානාන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා වතුරාරු සත්‍යය ධර්මය නම් වූ ධර්ම වතුරා ලේකය පුරා පතුරුවා හරිනවා” කියලා හඩි නගලා කිවිවා. අසිත තාපසය හරිම පීතියට පත්වෙලා දිව්‍ය ලේකයෙන් නික්ම්ලා සැණෙකන් මනුෂය ලේකයට ආවා.

දෙනිස් මහ පුරස ලකුණින් යුතු බේසන් බිලිඳ කුමරා...

අැවිල්ලා කෙමින් ම ගියා රාජ මාලිගයට. “රජතුමන්, පුත්රවෙනක් ලැබුණා කියලා ආරංචියි. මමන් කැමතියි ඒ දර සිගිත්තාව බැහැදුකින්න.” “හොඳයි, ස්වාමීනි” කියලා රජ්පුරුවේ අරගෙන ආවා බේස්තානාන් වහන්සේ. බේසන් කිරිකැරියා අරගෙන ආවා. අරගෙන අවිල්ලා පෙන්නන කොට මේ පොඩි දුරටුවේ කකුල් ගිහිල්ලා යැඳිලා හිටියා අර අසිත සාම්බරයාගේ ජට්ටාවේ. සාම්බරයා මේක හොඳ නිමිත්තක් කියල කළේපනා කරලා, “රජතුමන්, මගේ දැකට දෙන්න සිය දර සිගිත්තා” කියල සාමින් වහන්සේගේ දැකට ගත්තා රහ්වන් පාරින් බඩුන නිල්වන් පාට ඇස් ඇති දර සිගිත්තා.

විකින් වික බැඳුවා, මහා පුරස ලක්ෂණ ජේනවා. නිල් පාට ලොක ඇස් ඇති දර සිගිත්තෙක්. කිති කැවිවා, ප්‍රං්ඩි කට ඇරාලා සිනාසුනා. උඩු ඇන්දෙ දත් විස්සයි. යටි ඇන්දෙ දත් විස්සයි. (විසනි විසනි සේන සුදුන්නේ) වුටිර සිරිපතුල් බැඳුවා අතට අරගෙන. රෝස පාට සිරිපතුල් (වක්ක වරංකිත රත්න සුපාදේ) සක් ලකුණින් යුතු සිරිපා යුග. ප්‍රං්ඩි ඇගිලි බැඳුවා, ප්‍රං්ඩි දිග ඇගිලි. ර්පාගට බැලන කොට බැලන කොට ජේන්න ගත්තා ටික ටික මහා පුරුෂ ලක්ෂණ. දර සිගිත්තා දිනා බැලා පීතියෙන් හිනාවුවා. දර සිගිත්තා රජ්පුරුවන්ගේ අතට දුන්නා. ර්ට පස්සේ අඩන්න ගත්තා.

රුපීපුරුදෙල් ඇඟුවා, “සම්බුද්ධි, ඇයි ඔබවහන්සේ හිතා වුතේ, ඇයි ඔබවහන්සේ ඇඩුවේ?” “රජතුමනි, මට මේ බුදු කෙහෙක් පහළ වෙලා වතුරාදය සත්‍යය ධර්මය නම් වූ බර්ම වතුය පවත්වද්ද දැකින්න වාසනාව නෑ. මං විතකොට මරුලා. මං ඒ ගැන තමයි ඇඩුවේ” බලන්න කොයිතරම් ආශ්චර්යපතනක දා?

කුමක් ද සඛැර ම ප්‍රශ්නය...

ල් සිද්ධාර්ථ කුමාරයා අවුරුදු 29 දී මේ මනුෂය ලෝකයේ කිසි කෙහෙක් පිතහන්න නැති විදිහට ප්‍රවිත් ගැන තිතලා ඉවරයි. ඒ ගැන තේරේම් අරගෙනහන් ඉවරයි. කාටවත් අවබෝධ හො වුන දේ මනුෂයාගේ ප්‍රශ්න මොකක් ද කියලා අවබෝධ කරගෙනහන් ඉවරයි. ඒ තමයි උපන් සත්වයා ලෙඩ වෙනවා, ජරුවට පත්වෙනවා, මැරෙනවා, කො මේකට විසඳුම්? අවුරුදු 29 දී අනිතික්මන් කළා.

ඡන්නට කථා කළා. “ඡන්න අපි දැන් යන්න සිනේ, මේ ලෝක සත්වයාගේ විමුක්තිය උදෙසා. මට මේ මාලිගාවෙන් අවසර අරගෙන යන්න නෑ. මෙහෙම හරි මම යන්න සිනේ. දිවා රු දෙකේ ම නම තොරටුවක ම තොරටු පාලයේ රැකවල් ලා ගෙන ඉන්නවා.” විදා රාත්‍රියේ තොරටුපාලයේ හොඳට ම නිඳි. ආශ්චර්ය පිටෙ නැගලා යන කොට ආශ්චර්යාගේ කුර පොලුවේ විදිනවා ගෙඩිය ඇභෙන්නේ නෑ. ආශ්චර්ය නැද්දා? ආශ්චර්ය යි.

ඒ හැම තොරටුවක් ම වහලා තිබුණේ. විදා යන කොට තොරටු ඇරාලා. අන්තිමේදි උන්වහන්සේ අනොමා ගෙනෙන් විතෙර වෙලා නිහි බන්ධන ඉවත් කරලා ගුම්ණායන් වහන්සේ නමක් බවට පත් වුනා. කාගෙවත් විසඳුමක් නෑ. විසඳුමක් හොයාගන්න තමන් ම වෙහෙස මහන්සි වුනා. දුෂ්කර ත්‍රියා කළා.

නිවන සොයා විදිනා දක කවුරුදු දැන්නේ...

අපි නම් වැඩිම වුනොත් කෘම නැතිව ඉදිසි දවක් පහක්, සතියක් රෝ පස්සේ අපිව කවුරුහරි වික්කරගෙන යන්න සිනේ. නැත්නම් අපිට ඇවේදගෙන යන්න බිජ. නමුත් බෝසතාණාන් වහන්සේ විහෙම දා? අවුරුදු 6 ක් දුෂ්කර ත්‍රියා කළා. කොවිචර ග්‍රීරය කොටුව වුනා ද කියන්නේ, බඩ අත්‍යාද්ද කොඳ ඇට ජේලිය අතට අනුවෙනවා. ඇයි දෙක යටට ගිලුනා පිං පතුලක තියෙන වතුර ටිකක් වගේ. මේ නිස් කඩල සම්පූර්ණයෙන් ම වේලුලා ගියා. වේලිවිව ගස් ලබු ගෙධියක් වගේ.

ගේරගේ මත්‍යේ කුණු වෙලා අතට ආවා අතගැදීමි. අපේ වාසනාවට ලෝකයේ වාසනාවට බෝසතාතාන් වහන්සේ ගේ අන්තිම ආන්ත්‍රහාවය නිසා පිටිත අන්තාවක් සිද්ධ වුනේ නඩ. එකත් ආශ්වර්ය නැදුදා? ආශ්වර්ය යි.

බෝසතාන් බුද වුනේ - මේ වෙසක් පොහො දිනේ...

වෙසක් පුත් පොහො ද්‍රව්‍යක් ආවා. උන්වහන්සේ කාටත් සොයා ගන්න බැරි දෙයක් සොයා ගත්තා, ඒ තමයි මේ අසස, කත්, නාසය, දිව, කය, මනස තියෙන කම් දුක තියෙනවා. මේකෙන් නිදහස් වෙන්න ඕහො. නිදහස් වෙන්න බං. නිදහස් වෙන්න දෙන්නේ නඩ කෙහෙක්. සේනා සහිත මාරුයා. විහෙම කෙහෙක් ඉත්තා බව සොයා ගත්තා. අවබෝධ කරගත්තා. වියන් වික්ක කතා බස් කළා. හඳුනා ගත්තා. වෙසක් පුත් පොහො ද්‍රව්‍යක් ඒ සේනා සහිත මාරුයාව පරාජයට පත් කළා. මේක ආශ්වර්ය දෙයක් නෙමෙයි දැ කොතරම් ම ආශ්වර්ය යි ද කියන්නේ උන්වහන්සේ සම්මා සම්බුද්ධිත්වයට පත් වනු බා, සම්මා සම්බුද්ධිත්වයට පත් වුනේ යම් රැක්ෂයක් සෙවනේ ද, ඒ රැක්ෂයට පවා බෝධිය බවට පත් වුනා. ඒ රැක්ෂය පවා බෝධි රැක්ෂය යන නම ලැබූනා. රීට පස්සේ ඒ බෝධි රැක්ෂය පවා ආශ්වර්ය නැදුදා? ආශ්වර්ය තියෙනවා.

සිර මහා බෝ සම්ඳුන් වැඩ සිරිනා මේ පින් බිම...

මිනිද මහරහතන් වහන්සේ පත්‍රිවිධියක් යැවිවා සංස්මීත්තා හික්ෂණියන් වික්ක ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ගාබාවකු ත් වඩම්මවත්න කියලා. ධර්මාණෝක රජතුමා තම දියනීයට කිවිවා, “පින්වන් හික්ෂණිය, අදියන්විය පත්‍රිවිධියක් විවා තියෙනවා, ලංකාවට විභින්න කියලා.” “පිය රජනුමති, මම යන්නම්” කිවිවා. මොශ්ග්‍රැප්පත්ත තිස්ස මහ රහතන් වහන්සේ මුත්‍රගැහෙන්න ගියා. ගිහින් කිවිවා. “ස්වාමිති, ශ්‍රී මහා බෝධින් වහන්සේගෙන් ගාබාවක් විවන්න කියනවා, බෝධි ගාබාවක් කොහොම ද යවන්නේ?”

රථ්පුරුවෝ රහ් තහඩුවකින් පාතුයක් නිම කළා. නිම කරලා දූෂිෂ්ව ශ්‍රී මහා බෝධින් වහන්සේ යට ඒ පාතුයට පස් බාලා සකස් කළා. රහතන් වහන්සේලා වැඩ සිරියා. ලංකා තලයේ බුද්ධ ගාසනය පිහිටනවා කියලා ප්‍රකාශයක් අපි අහල තියෙනවා. මේ නිසා මේ දක්ෂිණ ගාබාව සංදුෂ්ථ බලයෙහේ කැපිලා පිහිටාවා කියලා. ඒ දක්ෂිණ ගාබාව සංදුෂ්ථ බලයෙහේ කැපිලා ඒ පාතුයේ පිහිටාවා. රීට පස්සේ ඒ දක්ෂිණ

ගාඛාව පාතුය සමග අහසර පැන නැගේගා. වලාකුලකින් වැහිලා ගියා, ද්‍රව්‍ය හතක්. ස්තූති පූජා පැවැත්වීවා. හත් වෙති ද්‍රව්‍යේ ඒ බෝධීන් වහන්සේ පාතුය සමග පහලට වඩිද්දී මුල් ඇදාලා. අන්න ඒ බෝධීන් වහන්සේ තවමත් අනුරාධපුර උඩිමල්වේ ජ්‍වලානව වැඩි සිටිනවා. ආශ්චර්ය නැද්දේ? ආශ්චර්ය යි.

දැන්ත බාතුන් වහන්සේගේ ආශ්චර්යය...

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. ඒ හැම අස්ථියක් ම දැවිලා ගියා. දැවිලා ගිය අස්ථි අතර ඉතුරු වුනා අස්ථි. ජ්‍වාට අපි කියනවා බාතුන් වහන්සේලා කියලා. දැන්ත බාතුන් වහන්සේ කළුගු රට සැඳුනැවන් බොද්ධියින් ඒ දැන්ත බාතුන් වහන්සේ නමක් වහන්දානා කර කර ගුන්නාවා. වික මිත්‍ය දාෂ්ඨීක රජ කෙනෙක් නින්දා අපහාස කරන්න ගත්තා, මේ පිරිස විකුවෙලා ඇටෙකට විඳිනවා, අරන් වරෙන් කිවිවා, ඔය දත් ඇටෙ මම කුඩා කරලා පෙන්වන්න. දැන්ත බාතුන් වහන්සේ වැඩිමිමුවා. මේ රැඹුරුවේ මොකද කලේ, ලොකු කුලු ගෙවියක් අතට ගත්තා. කිනිහිර මත දැන්ත බාතුන් වහන්සේ තිබිබා. “අදින් පස්සේ උම්මා මේ ඇටෙට වැදුලා ඉටරසි” කියලා අර කුලු ගෙවිය උස්සලා ගැහැවේවා. අර දැන්ත බාතුන් වහන්සේ ආලාහනයේ දී දැවුනු ඇටෙවලට අයිති දැන්ත බාතුන් වහන්සේ, අර කිනිහිර ඇතුළු බැස්සා.

රැඹුරුවේ කුඩා ගෙවිය විසි කපා. මවිල් කෙලින් වුනා. බ්‍රැඩය ගලන්න ගත්තා. මොකක් ද මේ ආශ්චර්යය? රිට පස්සේ මල් සුවිද දුම් පූජා කරා. කිනිහිර ඇතුළට ගිලා බැස්ස දැන්ත බාතුන් වහන්සේ යළින් අහසර පැන නැංගා. රැස් විනිදුවුම් වැඩි සිටියා. අන්න ඒ දැන්ත බාතුන් වහන්සේ වැඩි ඉන්නෙන් ලංකාවේ. ආශ්චර්ය නැද්දේ? ආශ්චර්ය යි.

සන් සමුදුර කැඹුලුහන් නො කැඹුලුහන බුද පිළිම...

මෙන නාගයේන් මෙවැනි ආශ්චර්ය දේව්ල් දෙකක් වුනා. විකක් තමයි මහා සාගර රාජ පෙළ මේ යකිඩ කදුන් පෙරල ගෙන, රේම් ඒම් අඩුරිවාගෙන පෙරල් පෙරල් යනවා. මේ රාජ පෙළ ගිහිල්ලා මූහුදට ආපසු යනකාට ගෙවල් දොරවල් බඩු මුට්ටු තිබිවිට තැනක් නොයාගෙන්න නැ. නමුත් ඔය අතලේ මේ පාර අයිනේ තිව්වලා තිබුණා පොඩි පොඩි මැටි බුද පිළිම වහන්සේලා විහෙම්ම ම වැඩි සිටිනවා. මට ඉස්සර තිතුනේ නැ මේ බුද පිළිම වල මෙවැනි ආශ්චර්යයක් තියෙනවා කියලා. පස්සේ අපර හිතන්න පැනක් ව්‍යවහ වුනා. මොකද ඒ? ආශ්චර්ය අද්දුත දේව්ල් ගෙන අදේ අවබෝධය මද කම.

ඩුල රස් විහිදේ රට ම එලිය කළ...

විතකොට ඔය වගේ ම පැගදි දෙයක් වුනා. ඒ තමයි ඩුල පිළිම විලින් රස් විහිදානා. සමහරට කිවිවා ඒක නිකහ් රස් කියලා. පිළිමේ 'ඩුල' වෙන්නත්, රස් විතරක් නිකහ් 'රස්' වෙන්නත් විදිහක් නැතෙන්. මට මේක ආරංඩ් වෙද්දී මම ලංකාවේ නිටියේ නැ.

මට ආරංඩ් වෙද්දී මම කිවිවා, "බොහෝම හොඳ යි මේක. නමුත් ඩුල රජාතාන් වහන්සේව දැකින්න තියෙන්නේ ධර්මයෙන් ම යි. හැබැසි ධර්මයෙන් දැකින්න බැරවෙශ්ව අයට හිත පහදුවා ගන්න අවස්ථාවක් ලබුණා." මං කළුපනා කළා මේ ගැන විස්තර වශයෙන්. මේක මාර බලයක් වත් ද? මං බලුවා නැ.. නැ.. අදය ඒ? මාර බලවේගයක් ඩුල කෙනෙක් කෙරෙහි හිත පහදුවන්න දෙයක් වෙන්නේ නැ. මාර බලවේග හැම තිස්සේ ම තියෙන්නේ ඒ ඉද්ධාව විනාශ කිරීමට මිසක් ඉද්ධාව උපදුවන්න නෙවෙයි. වෙනෙම නම් මේක මාර බලවේගයක් නෙවෙයි.

දේවානුහාවය ඉක්මවා ගිය ඩුද්ධානුහාවය....

මේක දේවානුහාවයක් ද? නැ... නැ... දෙවියන්ගේ දේවානුහාවය ඉක්මවා ගියපු දෙයක්. බෝසතාතාන් වහන්සේ ගේ පැවිතරයේ දී ත් සිදු වෙලා තියෙනවා. මවි කුසේ දරුවා ඉපදෙද්දී, දරුවා බිජිවෙද්දී. ඒ නිසා මේක දේවානුහාවයක් නෙවෙයි. මේක ඩුද්ධානුහාවය ම යි. නමුත් මේක හිතන්න වාසනාව තිබුණා අයට, ඉද්ධාවට වින්න වාසනාව තිබුණා අයට ඒක ගාටුවක් නැ. ඉද්ධාවේ පිහිටුන්න බැරවෙශ්ව වික්කෙනා හැම තිස්සේම අතිත් වික්කෙනා කියනකම් බලන් ඉන්නවා, ඉද්ධාවේ පිහිටුවන්න. වෙනෙම නැදේද? අසවලා කියන දේ අනුව තමයි අපි මේක තිරණය කරන්නේ කියනවා. හැම තිස්සේම වික්කො මම කියන කම් බලාගෙන ඉන්නවා, නැතිනම් වෙන කෙනෙක් කියන විකක් ගැන බලාගෙන ඉන්නවා. ඉද්ධාව කියන වික වෙනෙම විකක් නෙවෙයි. ඒක තමන්ගේ විකක්. ඒක අනුන්ගේ විකක් නෙවෙයි.

වේ පැගට ආපු වාසනාවට පයින් ගහපු අයත් හිටියා. ඒ වෙලාවේ ඕනුදුරජාතාන් වහන්සේ ගැන කළුපනා කරලා ඩුල ගුණ ගැන හිත හිතා සතුවූ වෙනන තිබුණා අවස්ථාව බොහෝ දෙනෙක් අහිම් කරගත්තා. කරන්න දෙයක් නම්. මම නම් අහිම් කරගත්තෙ නැ. මගෙන් ඇඟුව ම මම කිවිවා, මම හරයට සතුවූ වුනා. බොහෝම හොඳයි, මම අනුමෝදන් වෙනවා කියලා.

විතකොට මම හිටියේ ලංකාවේ නොවෙයි. මා වටා හිටපු බොඳුද්ධ සංඛ්‍යාවේතුන්ට මම කිවිවා, බොහෝම සතුවූ වෙන්න කියලා. මේක ආශ්‍රේයක් කිවිවා. විතකොට මෙහෙම හිත පහදවාගන්න පුලුවන් වික්‍රීතියා හිත පහදවාගන්නවා. නවාංග ගාස්තැස ගාස්තනයේ තියෙන මේ ආශ්‍රේය අද්ඩුත ධෙළම ගැන කාටවත් මතක් වුතේ නඟ, මතක් වුතා නම්, කිසි ද්‍රව්‍යක වීකෙදී සිතේ මොහොතාකට හර අපහැදිමක් ඇති වෙන්න නඟ.

සඳා මට දැනේවා බුදු සුවද මේ බිමේ...

මම කිවිවා විතකොට කෙනෙකට කවුරු හර මට කියනවා නම් තමුන්නාන්සේ සරණ ඕය ගාස්තැසන් වහන්සේ නාමයෙන් තමයි, අපි මේ මැරි ගුලිය තියල තියෙන්නේ, රීට පස්සේ එක තවදුරටත් මැරි ගුලියක් නොවෙයි. ගාස්තැසන් වහන්සේගේ නාමයෙන් වෙන් කරපු පුරුණ වස්තුවක්. වෙනෙම වෙන්නේ නැදුදු භාඥර බලන්න හිතලා.

දැන් බුදුරජාත්‍යන් වහන්සේ නාමයෙන් තමයි ඕය බුදු පිළිම වෙන් කරලා තියෙන්නේ. ඉතින් මිනිස්සු අරංං, සම්මා සම්බුද්ධ ආදී ගුණ කිය කිය වදිනවා. බුදු පිළිම වැමත් බුදුරජාත්‍යන් වහන්සේට දැකින්න බඳු. නමුත් ගුණ සිහි කරනවා හේ ද විය. ඒ ගුණ සිහිකරන දේට අපි අපහාස කළුත් අපි ගැරහෙවිවොත් විතන තියෙන්නේ අපේ ගුද්ධාව පිළිබඳ ගැටුවක්.

පැහැදුම් ගුද්ධාවකට පැමිණිය යුතුයි

කෙනෙක් හිතන්නේ අපි ප්‍රයුෂාවන්ත වුතොත් ඇති. ගුද්ධාවන්ත වෙන්න සිහෙ නඟ කියලා. වෙනෙම නඟ ගුද්ධාව කියන්නේ මේඛ කමක් නොවෙයි. ගුද්ධාව කියන්නේ සේතාපත්ති අංගයක්. සේතාපත්තා වෙවිව කෙනෙක් තුළ පිළිටන දෙයක්. අර දෙවිටරු කතාවුහේ මනුෂ්‍ය ලේඛෙට වින්න. ගුද්ධා ලාභය බෙන්න.

වැරුණු ගුද්ධාව...

ගුද්ධාව වෙන්කරලා පෙන්වනවා, ගුද්ධා දෙකක්. මොකද්ද ඒ ගුද්ධා දෙක? අමුලිකා ගුද්ධාව, ආකාරවත් ගුද්ධාව. අමුලිකා ගුද්ධාව කියන්නේ කවුරු හර කෙනෙක් කියනකම් බලාගෙන ඉන්න විකක්. ආකාරවත් ගුද්ධාව කියන්නේ තමන්ගේ අවබෝධයෙන් ම ඇතිවින විකක්. අන්න ඒ ආකාරවත් ගුද්ධාවට පැමිණුන කෙනා අතිවාර්යයෙන් ම ප්‍රයුෂාවට යනවා. ඒ නිසා නුවතින් කළේපනා කර කර සතුවූ වෙන්න

මිනේ. ඒ නිසා බුදු රජාණන් වහන්සේගේ ධර්මය ගැන කරා කරදීදී, දැන් ඔය මම බලහිර රටවල ගියා ම සුද්ධේෂාත් වික්ක කරාකරන්න ලැබෙනවා. අහේ, ඒ කටුරුවත් මේ විද්‍යාව සරණ ගිහිල්ලා නඩ. දැන් මම ශිස්ටේලියාවට ගිහිල්ලා තියෙනවා, විංගලන්තයට ගිහිල්ලා තියෙනවා, කැනඩාවට ගියා. ඔය සුද්ධේෂාත් වික්ක අපි කරා කරනවා. විහෙම විකක් නඩ. මේ ඉලෙක්ට්‍රෝන, නිශ්චල්‍යෝන, හඳුවූපන් සරණ ගිහිල්ලා නඩ. එවා සරණ ගිහිල්ලා තියෙන්නේ මෙහේ, ලංකාවේ අය. ඒ මොකද ජේත්තුව්? ගටන්වීපින මානසිකත්වය. මේ ගටන්වීපින මානසිකත්වය විසින් අපට දිලා තියෙනවා මේ ලෝකයේ සියලුම අවබෝධ, තීරණ සියල්ල ම ගන්න පුරුවන් බලහිර රටවල මිනිස්සුන්ට යි කියන වික.

දැන් බලන්න ඔය විද්‍යා විෂය හදාරන ප්‍රමය විහෙම. ඒ ප්‍රමය නිකම් ඇඟිල්ලා ගිහිල්ලන් තියෙන්නේ විද්‍යාවට. සරණ ගිහිල්ලනේ තියෙන්නේ. ඇය මේ ගටන්වීපින මානසිකත්වය. ඒකයි ජේත්තුව. ඒ රටවල මිනිස්සුන්ට ඒ විද්‍යාහේ මානසිකත්වයක් නඩ. ඒ මිනිස්සු ගණන් ගන්නේ නඩ එක. තඡිකට ගණන් ගන්නේ නඩ ඒ විද්‍යාව. ඒ රටවල මිනිස්සු බලාගෙන ඉන්නේ විශේෂ දෙයක් වෙනකම් තෝරැම් ගන්න. මෙහේ තමයි ඔය සික්කාම තියෙන්නේ. ඒකට ජේත්තුව තමයි ඒ රටවලට අයට රිළුග පරික්ෂණයේ දී ඒවා වෙනස් කරන්න වෙනවනේ.

මෙන්න ඒ වැරදුනු තැන...

අපට වැරදුනේ අර සයන්ස් කියන වචනය අපි පරිවර්තනය කරපු විදිහ යි. සයන්ස් කියන වචනයට අපි දිපු සිංහල වචනය මොකක් දී විද්‍යාව. අන්න වැරදිවිව තැන. සයන්ස් කියන වචනයට දෙන්න තිබුණේ එක නොවයි. ‘අසම්පුර්ණ පර්ක්ෂණය’ කියලා. දැන් අපි විද්‍යාව ගැන පර්ක්ෂණ කළා මෙවිටර කළේ. දැන් අපි පර්ක්ෂණ කරලා ඉවරයි. ආයෙන් අපට කරන්න පර්ක්ෂණයක් නැහැ කියලා කටුරුවත් කියනව දී ඇ කියන වික රිළුග පර්මිපරාවට වින්නේ සැකෙන් විකක්. ඒක විහෙම යන විකක්. අවිතිඥ්වීතයි. ඒ විගේ විකක්.

සැබෑ විද්‍යාව හඳුනාගන්න...

අම්බටිට සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ අම්බටිට මානවකායාට විද්‍යාව හඳුන්වා දෙනවා. විපිළා වරණ දෙකෙන් මෙන්න විද්‍යාව කියලා විද්‍යාව ගැන හඳුන්වා දෙනවා, “අම්බටිටය, තාරාගතයන් වහන්සේ මේ සර්වයන්ගේ අතිත ජීවිත කළේප ගණන් ආපස්සට බලනවා, කළේප ගණන් ආපස්සට විමස විමස බලනවා, ඒ බලන සුදාණායට කියනවා

පුබිබේතිවසානුස්සති සැලුණය. ඒක පළවෙනි විද්‍යාව. ඊළගට තත්ත්ත්වයන් වහන්සේගේ දෙවෙනි විද්‍යාව මේ සත්වයන් කර්මානුරූපව වුත වෙන ආකාරයත්, කර්මානුරූපව උපදින ආකාරයත් අවබෝධයෙන් ම දැකිනවා. මේක වුතුපථාත සැලුණය. දෙවෙනි විද්‍යාව. තත්ත්ත්වයන් වහන්සේගේ තුන්වෙනි විද්‍යාව තත්ත්ත්වයන් වහන්සේ තම තුළ හටගත්තා වූ, කාමානුව, හාවානුව, අවිච්ඡානුව මේ සියලු කෙලෙසුන් සම්පූර්ණයෙන් ම ක්ෂේර කරලා දාලා ප්‍රෘත්‍යාව උපදාවා ගන්නවා. ඒක ආසවක්ඩය සැලුණය. ඒක තමයි තුන්වෙනි විද්‍යාව.” ඊළගට බුදුරජාණන් වහන්සේ විසින් වදාපා මේ විද්‍යාවට වඩා ග්‍රුෂ්ඨය වූ, ප්‍රතීත වූ විද්‍යාවක් ලෙට නැත යියලා. අන්න විද්‍යාව. විහෙම නම් විද්‍යාවල් තියෙන්තේ විකයි. ඒ බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරගන්නා රුද විද්‍යාව සි.

පරික්ෂණ - නිරික්ෂණ හා අවබෝධය

අන්න විද්‍යාව යියන වචනය ගැලපෙනවා. මොකද? ඒකේ පරික්ෂණයක් තියෙනවා, නිරික්ෂණයක් තියෙනවා, නිගමනයක් නඩ. අවබෝධයක් තියෙනවා. ඔන්න වෙනස. නිගමනය යියලා යියන්හේ තර්කානුකුලව ගොඩනගන්නා වූ තිශ්විත අදහසක්. හැඩැයි ඒ නිගමනය සැක සහිත විකයි. ඊළග පාර වෙනස් වෙන විකයි. ඒක විද්‍යාවේ තියෙන්හේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්හේ නිගමනයක් නෙවෙයි, අවබෝධයක්. ඒ අවබෝධය සාක්ෂාත් කරන විකයි. විතකාර මේක තමයි නියම විද්‍යාව. මේ විද්‍යාවට සමාන කරන්න පුළුවන් විද්‍යාවක් ලෝකයේ නඩ. ඉතින් මේ ගැන නේ තිත පහදාවා ගන්න තියෙන්හේ.

බුද ගුණ නො දැකින ගුණ මකුවෝ....

පින්වතුති, බුදුරජාණන් වහන්සේගේ මේ ආශ්වර්ය අද්ඛාත දේවල් ගැන අමි තිතනවට වඩා බුද්ධානුහාවය තියෙනවා. හැඩැයි මේක තේරැම් ගන්න බැර අය බුදුරජාණන් වහන්සේගේ කාලෙන් තිරිය. බුදුරජාණන් වහන්සේගේ කාලෙන් තිරිය, බුදුරජාණන් වහන්සේ කටුද යියලා හඳුනාගන්න බැර වුන අය.

මොකද නේතුව? මේ බුද රජාණන් වහන්සේට අදුරගන්න, මේ ධර්මය අදුරගන්න මේ මාර්ගය දියුණු කරන්හේ සත්පූරුෂයෙක් නේ. යෝතිසේ මනසිකාරය කරන්න ඕනෑම නේ. නුවතින් මෙහෙති කරන්න ඕනෑම.

මම හොඳට තේරැම් අරන් තියෙනවා කරුණු තුනක් විකට තියෙනවා. යෝතිසේ මනසිකාරය, සත්පූරුෂකම, කෙලෙකි ගුණ මේ තුන

තියෙන්නේ විකර. යමෙක් තුළ යෝගීයෙක් මහසිකාරය තියෙනවා නම් විය සත්පුරුෂයෙක්. යමෙක් තුළ සත්පුරුෂයකම තියෙනවා නම් විය කෙලෙහි ගුණ දැන්නවා. යමෙක් කෙලෙහි ගුණ දැන්නවා නම්, විය සත්පුරුෂයෙක්. සත්පුරුෂයෙක් නම් යෝගීයෙක් මහසිකාරයේ යෙදෙන කෙනෙක්. මේ තුන වෙන් කරන්න බං. මේ තුන විකර තියෙන්නේ.

බුදුරජාතාන් වහන්සේගේ කාලයේ හිටියා බුදුරජාතාන් වහන්සේ කවුද කියලා අදාළගත්ත බැර වුන අය. උන්වහන්සේට උපස්ථාන කළා, පිටිපස්සෙන් ගියා, අපි මේ පසුතැවෙනවා අපිට මේ උන්වහන්සේට දැක ගන්න බැරවුනා නෙව. බුද මුව්න් බණා පදයක් අහගත්ත බැරවුනා නෙව. උන්වහන්සේ පසුපසින් මොහොතකට හර යන්න බැරවුනා නෙව කියලා. බුදුරජාතාන් වහන්සේ පිටිපස්සෙන් ම ගියා උන්වහන්සේපාඨ මහනා වෙවිව වික්කෙනෙක්. සුනක්බත්ත. බුදුරජාතාන් වහන්සේට උපස්ථාන කළා.

පස්සෙන් ගියන් වැඩක් නැඟැර...

සුනක්බත්ත බුදුරජාතාන් වහන්සේගේ පිටුපසින් යන ගමන් මේ පැහැදිලික් නෑ. පිටුපස්සෙන් යන කොට පේනවා ග්‍රෑතලාවක නිරුවත් තාපසයෙක් ඉන්නවා වාස්තිවෙලා. දැන් ඒ පැත්ත බ්ලාගෙන බෙල්ල ඇතු කරගෙන “අන්න රහතන් වහන්සේලා, අන්න රහතන් වහන්සේලා”. දැක්කන් පිටිපස්සෙන් ද මේ යන්නේ. බුදුරජාතාන් වහන්සේ දැක්ක මේ හිස් පුද්ගලයාගේ මේ සිතුවිල්ල. බුදුරජාතාන් වහන්සේ නැවතුනා. සුනක්බත්ත දිහා බැලුවා. “සුනක්බත්ත ඔබත් මේ සිවුරක් පොරවිගෙන ඉමණ ගාක්ෂ පුත්‍ර වූ හික්ෂුවක් හැරියට ලේඛය ඉදිරියේ පෙනී ඉන්නවා නේදී?” “ඇයියි ස්වාමීති, විහෙම කිවිවේ?” “ඇයියි ඔබ දැන් සිතුවනේ අර පුද්ගලයාව දැකළා අන්න රහතන් වහන්සේලා”. විතකොට මේ සුනක්බත්ත අහනවා, “මිධ්‍යවහන්සේ අනුත්ගේ අරහත්වයට ඉරිසියා දී?” දැන් බලන්න බුදුරජාතාන් වහන්සේට අදුරගෙන තියෙන හැරී. බුදුරජාතාන් වහන්සේ කියනවා “හිස් පුරුෂයෙක්, මට මේ කාගේත් අරහත්වයකට ඉරිසියා කරන්න උවමනාවක් නෑ. නමුත් ඔය කොළක්බත්තිය කියන තාපසයාට වෙන දේ. තව දවස් හතදි ඔය පුද්ගලයා පිටත් වෙන්නේ. හත්වෙන් දවස් කාලා වැඩිවෙලා ඉස්මුරුදත්තා හැඳිලා මැරෙනවා. මැරෙනට පස්සේ බෝහත්තම්බක කියල සොහොනක් තියෙනවා. ඒකට විතරය මේ පුද්ගලයාගේ මල සිරේ ඇදගෙන යන්න පුත්වන් වෙන්නේ. මොය මැරෙලා ගිහිල්ල උපදින්නේ නිරයේ. පුත්වන්නම් විදාට මළම්නියට තරිවූ කරලා අහන්න, මළම්නිය උත්තර දෙයි” කිවිවා.

අසාරේ සාරමතිනෝ - සාරේ වාසාර දැස්සිනෝ...

බලන්න මේ බුද්ධානුහාටය තේරැනෝ නැති අය හිටියා එෂ්‍ය කාලයේ. ඉතින් මොකද කලේ පිටිපස්සෙන් මෙයා නිශ්චඩිල්ව කරඟාගෙන යනවා. දැන් මේ යන්නේ පැහැදිලා තොටෙයි. දැන් පිටිපස්සෙන් ගිහිල්ලා තොම්තිට පැන්නා. පැනලා ගියා කේරුක්ඛත්තිය ව තොයාගෙන. කොරක්ඛත්තියට තොයාගෙන බොහෝම ගරු සරු ඇතිව ලතින් වාසි ව්‍යුහ. වාසි වෙලා කිවිවා, “මං මේ තමුන්නාන්සේව තොයාගෙන ආවේ වැදුගන් කාරණාටයක් කියන්න” “මොකක් දී?” කියලා ඇතුවා. “තමුන්නාන්සේ පරිස්සමෙන් කන බොහු වේවා කන්න බොහුන සිහෙ” කියලා කිවිවා. “අදයේ?” කියලා ඇතුවා. “තමුන්නාන්සේ ගැහ අනාවකියක් කිවිවා, ගුම්තා ගොතුමයන් වහන්සේ. ඒක වෙන්න දෙන්න ව්‍යාපා. ඒක බොරු කරන්න සිහෙ” කිවිවා. “ඒ මොකක දී?” කියලා ඇතුවා.

“තමුන්නාන්සේ තව දුවස් හතෙන් කාලා වැඩ්වෙලා ඉස්මූරුදත්තේ හදිලා මැරෙනවා කිවිවා. වෙන්න දෙන්න නම් ව්‍යා” කිවිවා. විතකොට කේරුක්ඛත්තිය “විහෙමනම් හරි, මම බලා ගන්නම්” කිවිවා. විතකොට කේරුක්ඛත්තිය තිරණා කළා, තොකා ඉන්න. ඉතින් තොකා ඉන්නවා. හත්වෙනි දුවස ආවා. මිනිස්සු ප්‍රතිත හෝජන හඳුගෙන ඇවිල්ලා අර කේරුක්ඛත්ති ඉස්සරහා තියලා කිවිවා, “අද නම්, තමුන්නාන්සේ බිංදුවක් හරි මේකෙන් ව එලදෙන්න සිහෙ” කියලා. කේරුක්ඛත්තිය දිවේ ඇවා, රිකක් රහයි. කළුපනා කළා, කොහොමත් මැරෙන විකේ කාල මැරෙනහම මොකද කියලා.

මළ මිනියන් කථා කළා...

රීට පස්සේ තොදට කිවා. කාලා කාලා වැඩ්වෙලා ඉස්මූරුදත්තාව හදිලා මළු. මැරෙනට පස්සේ වෙන කොහොවෙන් ගෙනියන්න බංධිරන්ත්තම්බක කියන සොහොන පැත්තිට විතරයි අරගෙන යන්න පුළුවන්. ගිහිල්ලා කොහොත් දැමිමා. දැන් හැන්දැවේ සුනක්ඛත්ත හොරෙන් ගියා. කොහොට ද ගියේ? සොහොනට. මළමිනියට තටුවු කළා. “කේරුක්ඛත්තිය, කොහොද උපන්සේ?” මළමිනිය නැගිටිවා. නැගිටිලා කිවිවා “මම අසවල් නිරයේ උපන්නා” කියල ආයෙමත් වැටුණා. ඒත් මේ කොහොට තේරෙන්නේ නෑ බුද කෙහෙකුගේ ආණ්ටරයය. සිවුරු පිටින් වෙන ආගමකට ගියා. විකල විසේ නම් මෙකල කවර කථා දී?

බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දිත් විහෙම තත්වයක් තිබුනා. බුදුරජාණන් වහන්සේ ප්‍රතිඵල් ප්‍රතිඵල් ප්‍රතිඵල් ප්‍රතිඵල් ප්‍රතිඵල්

වහන්සේ අදුරගත්ත බැර අය. අසත් පුරුෂයට අදුරගත්ත බැං. මතක තියාගත්ත සිහෙ අපි යෝනිසේ මහසීකාරයේ තො යෙදෙන තාක් ලෝකේත්තර සම්මා දිවිධියට වින්න බැං. ඒ තාක් අපට අනතුරක් තියෙනවා. ලෝකේත්තර සම්මා දිවිධියට පත් වූනහම අනතුරක් නැ.

නිවනට කෙටි මගක්....

දැන් තොදුට බලන්න අර දේවදත්ත කරපු වැඩේ. බුදුරජාණන් වහන්සේගේ ගාසනය කෙරෙහි පැහැදිලි හිටපු පන්සීය නමක් වසග කර ගත්තනේ. විතකොට හැම තිස්සේම දේවදත්තත් පෙනී සිරියා, මහුණයන්ගේ විමුක්තිය වෙනුවෙන් කියලා. ඒ පෙනී හිටියේ බොරුවට. මහුණයෙකුට විමුක්තියක් දෙන්න වියාට සිහෙ කමක් නැ. වියාට සිහෙ කම තියෙන්නේ පිරිස තමුන්ගේ පැත්තට අරගෙන බුදුරජාණන් වහන්සේට පහර ගතන්න. රට පස්සේ අර පන්සීය නම අරගෙන රජගහ නූවර රුදුනේ නැ. ඇතට ගිය. කොහොර ද ගියේ? ගය ශීර්ෂයට ගිය. විතන ඉලලා කිලෝ මිටිර පහනක් විතර දුර ශිෂ්ට්ලා.

දැන් ඒ පන්සීය නම තොදුට බණා අහගෙන ඉන්නවා. බණා කියනවා දේවදත්ත. දැන් මේ පිරිස අහගෙන ඉන්නවා. හැබැයි මේ පිරිසට මාර්ගලු ලැබේමේ වාසනාට තියෙනවා. වැරදුතේ කවුරු කියන්නෙත් බණා තොට කියලා හිතපු වික. රට පස්සේ දැන් මේගාල්ලෝ වාඩි වෙලා අහගෙන ඉන්නවා දේවදත්තගේ බණා. දැන් දේවදත්ත දහ අතේ පොරාන්ද දෙනවා දේවදත්තගේ මාර්ගය තමයි හර. දේවදත්ත කියපු විදිහට කලාත් තමයි නිවන් දකින්න පුලුවන් වෙන්නේ. හැබැයි මේ පිරිසට හැබැකටට ම නිවන් දකින්න පුළුවන් පිරිසක්.

ඒ මහාකරුණා ග්‍රුය නිසා බේරණු පිවිත...

බුදුරජාණන් වහන්සේ මේ අනතුර දැක්කා. දැකුලා සරුඟුත් මුගලන් මහරහතන් වහන්සේලාට කරා කරුල කිවිවා, "සාරපුත්ත, මොග්ගල්ලාන, අර පන්සීය නම විනාශ වෙන්න ඉස්සර වෙලා ඉක්මනට ගිහිල්ලා බේරුගත්ත" කියලා. ඇය දේවදත්තගේ ඉලක්කය මොකක් ද? මේ ස්වාමීන් වහන්සේලාගේ තිනේ තියෙන ගුද්ධාට හැතිකරුලා, බුදුරජාණන් වහන්සේට විරැද්ධාට මෙහෙය වන්න. නමුත් එගට අඩුගෙනගෙන කියන්නේ බණා.

ඇත වඩිනවා දැක්කා සාරපුත්ත, මොග්ගල්ලාන. දැකපු ගමන් නිම් නිම් නැති සනුවක් ඇතිවුනා. ප්‍රිතියෙන් කි ගහලා කිවිවා. "අන්න

ශ්‍රමතුයෙන්, බලවී, අන්න සාරපුත්ත මොග්ගල්ලානයන් ඉමතු ගෙෂතමෙයන් අතහැරලා මා කරා පැමිණෙන අයුරු. බලවී මහත්තේ, තව රික දිනකින් අසු මහා ග්‍රාවකයන් ම මා කරා පැමිණෙන අයුරු” කිවිවා.

මාන්නය කියන්නේ මිනිස්සූන් නැති කරන දෙයක්...

විතකොට මේ දේවදුත්ත හිතාගෙන ඉන්න දේ නෙමෙයි. තිනේ තියෙන අසන්පුරුෂකමක මහත. රෝ පස්සේ ඔන්න සාරයුත් මුගලන් මහ රහතන් වහන්සේලා වැඩියා. “ආ... වඩින්න වඩින්න, සාරපුත්ත” කියලා දකුණු පසින් හිදුවා ගත්තා. දකුණුත් සවී. මොග්ගල්ලාන මේ පැන්නේ වැඩ ඉන්න. වමන් සවී. දැක්කගෙන් මේ මාන්නය කියන විත, මනුෂනයාට කොයිතරම් හානිකරනවා දී? මේ ලාභ සත්කාර තිකා උපන්න මාන්නය නිසාහේ මේ ඉස්මුරුත්තාව හැඳුණේ. රෝ පස්සේ මොකද වුහෙන්?

“මේ සාරපුත්ත, මගේ පිට ස්ව්ල්පයක් ගිලන් වෙල, මම ටිකක් සැතපෙනවා.” දැන් මෙයා රගපාන්නේ කවුරා විදිහට දී? බුදුරජාණන් වහන්සේ විදිහට. ඉතින් මේ වගේ රෝගී අය හැම කාලෙක ම ඉන්නවානේ. ඉතින් භාහ්සි වුනා. හොඳව ම නින්දුව වැටුනා.

සාරපුත්ත මහරහතන් වහන්සේ ධර්මය කියනවා, අන්න බලන්න ධර්මය. සාරපුත්ත මහ රහතන් වහන්සේ ධර්මය කියනවා. අර ස්වාමීන් වහන්සේලා අහගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඉදෑධාව පිහිටියා. ධර්මය කෙරෙහි ඉදෑධාව පිහිටියා. ආර්ය මහා සංසරත්නය කෙරෙහි ඉදෑධාව පිහිටියා. සේතාපත්ති අංග පිහිටියා. සේතාන් වුනා අර පන්සිය නම ම.

රෝ පස්සේ සාරපුත්ත මහරහතන් වහන්සේ කිවිවා, “ආයුම්මත්ති, අපි දැන් පිටත් වෙනවා” සාරපුත්ත මහරහතන් වහන්සේයි, මොග්ගල්ලාන මහරහතන් වහන්සේයි පිටත් වෙනකොට අර පන්සිය නමත රුදිලා ඉන්න බිජ. ඇයි වේ? තෙරැවන් කෙරෙහි මුල් බැස ගත් ඉදෑධාවකට පැමිණිලා ඉවරයි. අදුරාගත්තා මේ අපි නිටියේ අසන්පුරුෂයෙකු පැත. අසන්පුරුෂයෙකුට හේතුතු වෙල නිටියේ වැරදි කුමයකට. පන්සිය නම ම ආපසු ගියා.

කුණු සමග ඒකතු වුනු කුණු

කොකාලික අවේල්ලා බැඳුවා. කො නිශ්චඩියි. පේන්න නැ පිරිස. සඳ්ද බඳ්ද මොකවත් නිං. කො මේගොල්ලෝ කියලා. කොකාලික

ආවා බලන්න. කවුරුතේ නං. අභත යනවා, සාර්පුත්ත - මොග්ගල්ලාන මහරහතත් වහන්සේලා. අර පන්සිය නමත් අභත වයිනවා පෙළනවා.

දේවදුන්තට කඩා කඩා. නිදි. හෙල්ලුවා නිදි. වැලුම්වෙන් ඇන්නා පසුවට “නැගිටපිය” කියලා. නැගිටවා ඇස් පිහළාලා බැලුවා. කවුරුතේ නං. කොළ කියලා ඇහැවෙච් මගේ සාර පිරිස. අන්න ගියා කිවිවා. විතකොට ම ග්‍රේ වමහෙ දැමීමා. අන්න වැරදුනා. විතන ඉදාලා මරණයට පත්වෙනකම් ම ගෙධි වුනා. බලන්න මේ ධර්මය අල්ලන්න බැරවුනා ම වෙන දේවල්.

මේ නිසා පිත්වත්ති, බුදු රජාතාන් වහන්සේගේ ධර්මය කර යන වික සත්පුරුෂයෙක් කරන විකක්. යෝතිසේ මහකිකාරය තියෙන කෙනෙක් කරන විකක්. කෙලෙනිගුණ දුන්නා කෙනෙකුගේ විෂයක් ගෞතම බුදුරජාතාන් වහන්සේගේ ධර්මය.

හේතු එලදාම වීමසම...

ඉතින් ඒ බුදුරජාතාන් වහන්සේලා මේ ධර්ම මාර්ගයට පැමිණෙන්න උපකාර කරගන්න විකක් තමයි, ‘සම්මර්ශන දැනුණය’. සම්මර්ශන දැනුණය තියන්නේ හේතු එල ධර්මයන් තුවත්තින් විමස විමස බැඳීම. ඒ සැම බුදු රජාතාන් වහන්සේ තමකට ම ඒ සම්මර්ශන දැනුණයට උපකාර් වන්නේ ඒ කුලීන් ඇති කර ගන්න විදාහම. ඒ තමයි ප්‍රබැඩි නිවාසානුස්සකි දැනුණය තුළින් බලදේදී තමයි කෙපවරක් නැති සසර ගමනක්නේ මේ යන්න තියෙන්නේ කියල පෙන්නේ. කෙපවරක් නං මේ සංසාර ගමන ආපු විදිහ. ඊට පස්සේ වූප්‍රපාත දැනුණය පහළ වුනා ම පේනවා මේ සත්වයෝ ඔක්කොම උපදිනවා, කර්මානුරුපැව විත වෙනවා. මේකෙත් කෙපවරක් නං.

අත්න විතෙකොට ඇතිවෙනවා, මේ මොකද මේ වුනේ (කිවිව් වතාය ලේකේ ආපන්තෙය්), අහො මේ ලේක සත්වයා දුකට වැරිලා ඉන්නේ; (ජාති ව) උපදින්නේ ද වේ; (පිරිති ව) දිරහ්නේ ද වේ; (මියති ව) මිය යන්නේ ද වේ; (වවති ව) වුත්තින්නේ ද වේ; (උප්පේෂති ව) යැලි යලින් උපදින්නේ ද වේ; (අප්ප පත්‍රිමස්ස දුක්ඛස්ස හඳුනාති රඟ මරණස්ස) නමත් මේ ලේක සත්වයාට මේ පරා මරණ දෙකෙන් අත්මදීමක් ගැන දැනුමක් නං. දුන්නේ නං. (කුදාස්සූ ක්‍රම ඉමස්ස දුක්ඛස්ස නිස්සරණ පකුදුකුදාස්සති) කවිර දාක නම් මේ පරා මරණ දුකින් නිදහස් වීමක් මේ සත්වයන් හට ලැබේව දී? ඔන්න සම්මර්ශන දැනුණය තුළින් ඇතිවෙන, පහලවෙන හැරීම.

කුමක් ඇති කළේහි ද මේ ජරා මරණ ඇතිවෙන්නේ?

රෝට පස්සේ නුවනින් විමස වීමසා බලනවා, (කිස්මිං සති ජරා මරණා හෝති) (කිං පැව්චා ජරා මරණාදී) මේ ජරා මරණ ඇති වන්නේ කුමක් ඇති කළේහි ද? කුමක් ප්‍රතාසයෙන් ද? විහෙනම් පින්වතුන්, අපට් ඒ විදිහම යි වෙන්නේ. ජරා මරණ ඇතිවහ්නේ කුමක් හේතුවෙන් ද කියලා නුවනින් විමසන්න නම් අපට අවබෝධයක් තියෙන්න සිනේ ජරා මරණ ගැන. ජරා මරණ ගැන අවබෝධයක් ඇති වුනොත් තමයි මේ යැලි යැලි ජරාවට පත් වීම ගැන, යැලි යැලිත් මරණයට පත්වීම ගැන අකමැති වෙන්නේ.

විසඳුගන්න ජරාව...

ජරාව කියලා ඩිඩු රජාත්‍යන් වහන්සේ තේරුලා දෙනවා, (ජරා) වයසට ගාම, (පිර්ණාතා) ගොදුට ම ජරාවට පත් වීම, (බණ්ඩිව්ච්චා) දත් ආදිය කැඩ් ගාම, (පැලුව්ච්චා) කෙස් ආදිය පැඩියාම, (වලුව්ච්චා) හම රැලි වැරීම, (ආයුතේ සංඛාතී) ආයුෂය පිරිති ගාම, (ඉන්දියාන් පර්පාකේ) ඉන්දුයන් මෝරු ගාම. මෙක අපි මූහුණ දීලා තියෙන ප්‍රශ්නයක් නොවේද ද? අපි මූහුණ දීලා තියෙන, අපට බේරෙන්න බැරි, කම කුමයෙන් අපේ පීටිත ජරාව කරා යනවා. අපට විකෙන් බේරෙන්න බැරි.

මරණයන් තේරුම් ගන්න...

ර්පුගට මරණය. (ය) තේසං තේසං සත්තාන් තම්හා තම්හා සත්ත තිකාය) ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව නිකායන්ගෙන් (එකි) වුත වෙනව, (වවනා) වුත වෙන ස්වභාවයන් යුත්තයි, (අත්තරඳුනා) අතරදහන් වෙනවා, (හේදේ) බිඳී යනවා, (ඛන්ධාන් හේදේ) පංච උපාදානස්කන්දය බිඳී යනවා, (කළේබරස්ස තික්බේලෝ) මෙන ගිරුරය බැහැර කරනවා, (ප්‍රවිතින්දුයස්ස ප්‍රවිෂ්දේ) පීටිතය නැමැති ඉන්දුය සිඳී යනවා, මෙක තමයි මරණය.

මේ දෙකට ම අපි මූහුණ දීලා නැද්දේද? මේ දෙකට අපි විතරද මූහුණ දීලා තියෙන්නේ. ලෝකයේ සිරින්නා වූ සියලුම සත්වයන් මූහුණ දීලා තියෙනවා. විතකොට මෙකෙන් අපිට බේරෙන්න පිළිවෙළක්, මෙක අවබෝධ කරගැනීමෙන් විතරයි ගන්න පුළුවන්. අපි මේ ලෝකෙන් ඉල්ලා සිරිනවා කියමු, “අනේ, අපිට ජරා මරණ වලින් නිදහස් කරල දෙන්න” කියල. පුළුවන් ද කාටවත් ඒක කරන්න. බං.

එක ග්‍රහයෙක් නො කිය ම මාරුවෙලා...

ඉස්සිර නම් අපි ඉල්ලා සිටියා නවග්‍රහයින්ගේ. දැන් එකත් කරන්න බැං. දැන් අට ග්‍රහයින්ගේ ඉල්ලන්න වෙලා තියෙන්නේ. අර කළින් එකත් දැන් භරියට ම තෝරාගන්න බැං. දැන් නවයෙන් වික්කෙහෙක් අයින් වුනා තෙවා.

බූදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ජරා මරණ අවබෝධ කරන නැට්‍ර. මෙක තේතු නිසා භට්‍රත්තු දෙයක්. කුමකින් ද මේ ජරා මරණ භට්‍රත්තේ? ඉපදිම නිසා. තොද සිහියෙන් නුවතින් තේරුම් ගත්තොත් අපිට ජරා මරණ ඇතිවෙනවා, උපදින තාක් ම. ඉතින් බූදුරජාණන් වහන්සේ වුලාලා, (ජාතිය) බේ සති ප්‍රවීතය ජරා මරණං හෝ(ති) ඉපදිම ඇති කළුති ජරා මරණ ඇති වේ. (ජාති ප්‍රවීතය) ජරා මරණං) ඉපදිම තේතුවෙන් ජරා මරණ ඇති වේ.

ඉපදිම ඇත්තාම් යම් තැනක

විතකොට උපදින විධි භතරක් තියෙනවා. බිත්තර අස්සේ උපදිනවා. දැන් අපි ගතිමු බිත්තර අස්සේ යමෙක් උපදි ද එකා බඩා ගත්තේ මොකක් ද? ජරා මරණ නෙමෙයි ද? ජරා මරණ තමයි බඩා ගත්තේ. (පළුමුජව) මවිකුසකින් යමෙක් උපදි ද එකා ගත්තේත් ජරා මරණ ම යි. (සංස්කේෂුප) මදුරැවන්, කිටයන්, පත්‍රවන් ආදිය උපදිනවා. ඒ ගෞල්ලෝ බඩාගත්තෙන් ජරා මරණ ම යි. සිපපාතිකව උපදිනවා, දෙවියන් - නිරිසතුන් - ප්‍රෝතයන් ආදි සතුන්. ඒ අය බඩා ගත්තෙන් ජරා මරණ ම යි.

විහෙනම් මොන විදිහට උපන්තත් ජරා මරණ කරා ම යි යන්න තියෙන්නේ. මෙන්න මෙක අවබෝධ වුනොත් අපිට ජරා මරණ ගැන කළකිරෙනවා, ඉපදිම ගැනත් කළකිරෙනවා. බූදුරජාණන් වහන්සේ දේශනා කළා ඉපදිම ගැන කළුපනා කිරීමේදී අපිට මේ බාහිර ලෙස්කයෙන් ඉල්ලව “අනේ උපදින්න විපා” කියල බධින් පුළුවන් ද? බැං. “අනේ අපිව අසවල් තැන උපදිනවා දෙන්න” කියල බධින් පුළුවන් ද? බැං. ප්‍රාර්ථනා කරලා බධින්තත් බැං. එක සිද්ධ වෙන්නේ තේතුවක් නිසා. මේ තේතුව හැදෙනකම් ම විලය නැමති දේ හැදෙනවා.

අවබෝධයෙන් ම විසඳ ගත යුතු ඉපදිම...

හැබැයි මේ තේතු විල විල තියෙන ස්වභාවයක් අපි අතිවාර්යයෙන් ම අවබෝධ කරගතන් සිනො. මොකක් ද? තේතුව සකස්

වන තුරු එලුය සකස් වෙන ස්වභාවයක් අදේළු, හේතුව නිරදේද වන විට එලුය නිරදේද වන ස්වභාවයකින් යුතු තයි. ඔහුන ඔය අවබෝධයට තමයි අපි යන්න ඕනෑ.

විතකොට බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා අපට දේශනා කරන ධර්මයේ විස්තර කරනවා මේ ඉපදීම, අන්ධරව උපන්තන්, රෘතුරව උපන්තත්, සංස්දුරව උපන්තත්, ඩිපලාතිකව උපන්තත්, මේක ඉඩේ වෙන විකකත් නොවේයි. මේක තමන්ගේ කැමැත්තට වෙන විකකත් නොවේයි. මේක බාහිර කෙනෙකුගේ අනිමතය පරිදි වෙන විකකත් නොවේයි. මේක සිද්ධි වෙන්නේ හේතුවක් නිසා. කුමක් ද හේතුව?

ඉපදුනේ අයි?

(හමේ බේ සති ජාති හේති) (හම පවිචා ජාති) හටය අයි කළේ ඉපදීම වේ. හටය හේතු කරගෙන උපදී. විහෙනම් මේ ලෝකේ ඉපදීම කියලා දෙයක් අයි වෙන්නේ හටය නිසා. උත් බුදුරජාණන් වහන්සේ ඉපදීම විස්තර කර දෙන්නේ (ය) තේසං තේසං සත්තාන් තමනි තමනි සත්ත නිකායේ) ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව නිකායෙහි (ජාති) යම් ඉපදීමක් අදේළු, (සඳුජාති) විශේෂ ඉපදීමක් අදේළු, (මික්කන්ති) මව් කුසක බැස ගැනීමක් අදේළු, (අතිනිඩිත්ති) විශේෂයෙන් ඉපදීමක් අදේළු, (ඛන්ධාන් පාතුහාලේ) පංච උපාදාන ස්කන්ධයන්ගේ පහළ වීමක් අදේළු, (ආයතනාන් පරිලාභේ) අයි, කත්, නාසය, දිව, කය, මනස යන ආයතන්ගේ ප්‍රතිලාභයක් අදේළු, මේක තමයි ඉපදීම. විතකොට ලෝකයේ ඉපදීම කියල විකක් දකින්න නියෙන්නේ හටය නිසා.

මෙන්න ඒ හටය...

ආනන්ද හාමුදුරුවෙශ් අභුවා බුදුරජාණන් වහන්සේගෙන්, “ස්වාමීනි හායාවතුන් වහන්සා, හටය හටය කියලා කියනවා. (කිත්තාවතානු බේ හත්තේ හමේ හේති) ස්වාමීනි, මේ හටය අයි වෙන්නේ කටර කරුණු මත දී?” ලස්සනට විස්තර කරනවා මේ හටය කියන වටනය. හොඳට නිවැරදි කරගන්න ඕනෑ. පිහුවතුනි, විතන ඉදාල සම්පූර්ණයෙන් ම නිවැරදි වෙනවා. මේක අංගුත්තර නිකායේ තුන්වෙනි නිපාතයේ මේ හම සූඟා නියෙන්නේ. හර ලස්සනට විස්තර කරනවා බුදු රජාණන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ අහනවා, “(කාම බාතු වේපක්කඟුණු ආනන්ද, කම්මිමං නාහවිස්ස අපිනුවේ කාම හමේ පක්කඟුයෙතාති)

ආනන්දය, කාම බාතුවේ විපාක පිතිස කර්මයක් සකස් වෙන්නේ නැගේනම, කාම හවයක් තියෙනවා දී? ” “(නො හේතු නැත්තේ) නැගැ ස්වාමීනි” කාම බාතුවේ විපාක පිතිස කර්ම සකස් වීමෙන් තමයි කාම හවය. රෝ පස්සේ බුද රජාත්‍යාල් වහන්සේ ඒක තව විස්තර කරනවා විතනින් නවත්වන්න නෑ. “(ඉති බේ ආනන්ද කම්මං බෙත්තා) මේ ආනන්ද කර්මය කුමුරදි. (විඛ්යාත්‍යාල් ඩිජ්) විඛ්යාත්‍යාලායයයි පැලුවෙන දෙය. (තණ්හා සින්නේ) තණ්හාව තමයි වතුර. (අව්‍යේපා නීවරණාත් සත්තානා තණ්හා සයුදුයේප්තානා) අව්‍යාභාවෙන් වැසි ගිය, තණ්හාවේ බැඳු ගිය සත්වයින්ගේ (හින බාතුය විඛ්යාත්‍යාල් පතිචිත්‍යා) හින බාතුවේ තමයි විඛ්යාත්‍යාලාය පිහිටියේ. (හින බාතුය පත්තනා පතිචිත්‍යා) හින බාතුවේ තමයි ප්‍රාථ්‍රනාව පිහිටියේ. (ල්වං බේ ආයතිං ප්‍රනඩ්බ්ලාහි නිඩ්බ්ත්ති හේති) ඒ ආකාරයටයි ආයෙමත් හවයක් හැටියට උපදින්නේ” කියනවා.

පැලුවනොත් සංසාරෙට...

දැන් අපට පැහැදිලිව දේනාවා මේ හවය කියන වවනය අපි මේ නිකම් ම නිකම් අහලා ඉවර කළ යුතු විකක් නෙවෙයි. ඒක සම්පූර්ණයෙන් ම උපතක් සම්බන්ධයෙන් සියලු දේ සකස් කරන්නේ හවය විසින්. හවය ඇති කළුති තමයි ඉපදිමක් තියෙන්නේ.

දැන් අපි ගත්තොත් ඒ දේනාවේ තියෙනවා (කම්මං බෙත්තා) කර්මය තමයි කුමුර. (විඛ්යාත්‍යාල් ඩිජ්) විඛ්යාත්‍යාලාය තමයි ඩිජය. පැලුවෙන දේ. (තණ්හා සින්නේ) තණ්හාව තමයි වතුර. දැන් හිතලා බලන්න අපි පොලොවේ වලක් හැරුවා. බීජයක් ඒ වලට දැමීමා. පස් වලින් වැහැවේවා. දැන් පොලට තියෙනවා. ඩිජය තියෙනවා. දැන් පැලුවෙන දේට අනිවාර්යයෙන් ම තම දෙයක් සිනේ. වතුර දානවා. විතකොට මොකද වෙන්නේ, පොලොව තෙත් වෙනවා. ඩිජය තෙත් වෙනවා. අර වතුරෙන් තෙත් වෙන බීජය පෙශෙනවා. පෙශෙනට පස්සේ බීජය රීක රීක අර පොලොවට මුල් අදිනවා. රෝ පස්සේ වේ මුල් ඔස්සේ පාවිච් සාරය ඇදුලා ගන්නවා. අර තෙත නිසා. රෝ පස්සේ බීජය වැඩෙන්න ගන්නවා.

බිත්තර කට්ට අනුලේ ගෙවුන අපේ පීවිතය...

මෙන්න මේ විදිහයි ඇපේ පීවිතත්. (අව්‍යේපා) නීවරණානා අව්‍යාභාවෙන් වැහිලා තියෙන්නේ අපි සම්පූර්ණයෙන් ම. අව්‍යාභාවෙන් වැහෙනවා කියන්නේ සුලුපට වැහිල්ලක් නෙමෙයි. බිත්තර කටුවක් වගේ. දැන් බිත්තරේ ව්‍යුලෙයට ආප් කොටසක් හැනේ. බිත්තරය සම්පූර්ණයෙන් ම කුවෙන් වැහිලෙන් තියෙන්නේ. දැන් බිත්තරේ අනුලේ තියෙන්නේ

ගොරෝසු දෙයක් නෙවෙයි. ඇතුළු තියෙන මොලොක් දේට පුළුවන් ද කුවු බිඳුගෙන ව්‍යියට වින්න. බිං. විතකොට ඩිත්තර කුවු බිඳුගෙන ව්‍යියට වින්න නම් මොකක් ද කරන්න සිනෝ. ඒ ඩිත්තරය උණුසුම් කර කර, කිකිල රකිනවා. රකින කොට ඒ ඩිත්තරය ඇතුළු මොකද වෙන්හේ? අර මොලොක් දෙයින් ටික ටික සතා හැදෙනවා. අන්තිමේ ද ඒ ඩිත්තර කුවු ඇතුළු ඒ සතා භෞද්‍යට මෝරනවා. මේරුවට පස්සේ අවස්ථාවක් විනවා තවදුරටත් ඩිත්තරය ඇතුළු ඉන්න බැරු. විතකොට ඒ සතා ම ඩිත්තර කරිට බිඳුගෙන ව්‍යියට විනවා.

ඒ වගේ තමයි අපේ අවබෝධය. විතකොට අපි සමඟ විද්‍රෝහනා තුළින්, ආර්ය අභ්‍යාංගික මාර්ගය තුළින්, සත්තිස් බෝධිපාක්ෂික ධර්ම පුණුණ කිරීමෙන් තවදුරටත් අවදුනුවට ඉඩක් නැතිව යනවා. අන්න විහෙමයි මේක වෙන්නේ.

කිර්මය සකස් වෙන හැරී...

විතකොට මේ අවදුනුවෙන් වැසුණු, තන්හාවෙන් බැඳුණු සත්වයන් තුළ තමයි මේ තීන ධාතුවේ - කාම ධාතුවේ වික්ද්‍යාත්‍යාණය පිහිටියා ම, පැතුම පිහිටියා ම, වේතනාව පිහිටියා ම, විපාක පිණිස කර්ම සකස් වෙනවා. මනුෂය ලෝකයේ විපාක පිණිස කර්ම සකස් වෙලා තිබුණු. විතකොට කාම හවයේ හෙමෙයි ද අපි උපන්හේ? කාම හවයේ උපන්හේ. සමහරයේයේ විපාක විඩිහින් කර්ම සකස් වෙනවා අරුප හවයේ. අරුප ධාතුවේ විපාක විද්‍යාන්න කර්ම සකස් වුණා ම අරුප හවයක් හටගන්නවා. විතකොට උපදින්හේ අරුප ලෝකයේ. රුප ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වුනා ම උපදින්හේ රුප ලෝකයේ.

විහෙනම් අපට ජේනවා උපදින්හේ කුමකට අනුව දෑ? හවයට අනුව. හවය ජේනවෙන් උපදින්හේ. බලන්න ඕලුරජාණාස් විහෙන්සේ මේ නිරවුල් කරන දේවල් අපි හරියට පැහැදිලිව තේරුම් ගන්ත ද්‍රව්‍යට තමයි, අපි අවබෝධ කරන්නේ.

දැන් මේ හවය නිත්ත දෙයක් ද? අනිත්ත දෙයක් ද? අනිත්ත දෙයක්. හේතුන්ගෙන් හටගත්ත දෙයක් ද? හේතුන්ගෙන් හටගත්ත දෙයක් ද? හේතුන්ගෙන් තොරව හටගත්ත දෙයක්. මොකක් ද මේ හවය හට ගන්න හේතුවූන කාරණාව?

අයි මේ හවයක් හැඳනේ?

(ලපාඩාන පච්චා හලෝ) (ලපාඩානේ බෝ සති හලෝ හොති)

ලපාදාන ඇති කළේහ හවය ඇත. උපාදාන හේතුවෙන් හවය ඇතිවේ. මොකක් ද මේ උපාදාන? උපාදාන කියක් තියෙනවා ද? හතරක් තියෙනවා. කාම උපාදාන, දිවිධි උපාදාන, සිල්බිඛත උපාදාන, අත්තවාද උපාදාන.

ලස්සන දේව ශිකුවරයෝ කැමති

කාම උපාදාන කිවිවේ කාමයන්ට ඇති බැඳීම. මේ බැඳීම කියන්නේ සුළු පළව විකක් නෙමෙයි. තිරවෙලා, ගැට ගැනීලා, සම්පූර්ණයෙන් ම ඒකට ඇදිලා ගිහිල්ලා ඉන්නේ. මොකක්ද මෙහන කාමය කියන්නේ? (ඉටිධි කන්තා මනාප පිය රුපා කාමුප සංඝිතා රජනීය වක්කු වික්කේදෙයේ රුපා) ඇතින් දකින රුප තියෙනවා, ඉත්තේ - කාඟන් - මනාප - කාමෝපසංඝිත පිය ස්වරුපයේ - කෙමෙස් හටගන්න. අන්න ඒ රුපයට තමයි විය බැඳෙන්න. දැන් අපි ඒවාට තමයි ආසා කරන්නේ. ඒ ආසා කරන දේට තමයි තිත බැඳීලා යන්නේ. ඒ වගේ පිය මනාප ගෙඩි වලට බැඳීලා යනවා. පිය මනාප සුව්ද වලට බැඳීලා යනවා. පිය මනාප ස්පර්ශයට බැඳීලා යනවා. පිය මනාප විෂ්පර්ශයට බැඳීලා යනවා. ඒවා තමයි, කාම උපාදාන.

දිවිධි උපාදාන කියන්නේ නොයෙකුත් දෘශ්මේ වලට බැඳීලා යාම. සිල්බිඛත උපාදාන කියන්නේ නොයෙකුත් සීල වුතෙ වලට බැඳීලා යාම. අත්තවාද උපාදාන කියන්නේ මම ය, මගේ ය, මගේ ආත්මය ය කියන හැරිමට බැඳීලා යාම. කාම උපාදාන සම්පූර්ණයෙන් ම ප්‍රහාණය වෙන්නේ අනාගාමී වීමේ දී. දිවිධි උපාදාන, සිල්බිඛත උපාදාන සේතාපන්න වීමේ දී සම්පූර්ණයෙන් ම ප්‍රහාණය වෙනවා. අත්තවාද උපාදාන ප්‍රහාණය වෙනවා අරහත්වයේ දී. ව්‍යාකොට උපාදාන හතර ම නිරැද්ද වුනොත් (උපාදාන තිරෝධ හට තිරෝධී) උපාදාන තිරැද්ද නම් හටයක් නෑ. හටය තිරැද්දයි. හටය තිරැද්ද නම් උපදිහ්න සකස් වෙන්න දෙයක් නෑ. උපදින්නේ නෑ. උපදින්න දෙයක් නැත්තම් ජරා - මරණ දෙකක් කොයින් ද?

ඉතින් අපි මේ තිසා තොදින් මේක අවබෝධ කරගන්න යිනො. මේක තමයි මෙහන සිද්ධ වෙන රටාට කියලා. ඊළාගට බුදුරජාණන් වහන්සේ පෙන්වල දෙනවා, උපාදාන ඉඩි හටගන්නේ හැනැ. ඒකත් අත්තන වූ දෙයක්. හේතුන් තිසා හටගන්න දෙයක්. හේතු තිරැද්ද වීමෙන් නිරැද්ද වෙලා යන දෙයක්. මොකක්ද උපාදාන හට ගැනීමෙති හේතුව. තත්ත්වාව.

තව එකසැරයක් - ඔබ දැකගන්නට ඇත්තාම්...

ඇතින් රූප දැකින කොට රූප කෙරෙහි තත්ත්ව ඇති වෙනවා. කතින් ගබ්ද අහන කොට ඒ ගබ්ද කෙරෙහි ආසාව ඇති වෙනවා. නාසයෝන් ගද සුවිද විදින කොට ඒ ගද සුවිද කෙරෙහි ආසාව ඇති වෙනවා. දිවෙන් රස බලදේදී ඒ රස කෙරෙහි ආසාව ඇති වෙනවා. කයින් පහස බඩුදේ ඒ පහස කෙරෙහි ආසාව ඇතිවෙනවා. මනසින් අරමුණු බඩුදේ ඒ කෙරෙහි ආසාව ඇති වෙනවා.

දැන් ඔන්න අපි පාරෙ යනවා කියමු. පාරේ යනකොට ලස්සන කෙනෙක් ඉස්සරහට විනවා. අපි මේ තිතන්නේ ගහක් ගලක් දැක්කා වගේ දී නෑ. වියා දැක්ක ගමන් අපේ තිතට වින්නේ මොකක් දී? “හා.... ලස්සන” ඔන්න තිතට විනවා. දැන් අපිට සිහිය නෑ. අපි දැකින්නේ මොකක් දී? වියාගේ ලස්සන. දැන් අපි ගහක් ගලක් දැක්කා වගේ ඔහේ යනව දී? නෑ. අපි ඒක දැක්කේ ඇහෙන්. ඇස් දෙකෙන් දැකුෂ රූපයට ආසාවක් ඇතිවුනා. විතකොට රූපය අරමුණු වුන් මොයේට දී ඇස් දෙකට. ඇස් දෙක මිස්සේ තමයි අපි මේ රූපය අරමුණු කරගන්නේ. දැන් අපි කෙලිහ් බිලාගෙන යේදී ඒ දැකුෂ පුද්ගලය ඉස්සරට භාමිබවුනා. අපි යනකොට වියාව පහුවෙනවා. ඊට පස්සේ ඔවුවට මොකද වෙන්නේ? අපේ ඔවුව හැරවෙනවා. ඇයි? ඇස් තියෙන පැත්තට ඔවුව. විතකොට ඇස් දෙකන් අපි හරවන්නේ මේ. විතකොට ඔවුව හැරවෙනවා. වෙනුම හේද වෙන්නේ. ඇයි අපි ඇස් දෙක හරවන්නේ? අර අරමුණු ඇහැට සිනේ නිසා. ඊට පස්සේ අපි බලනවා. කවුරු හර ඇව්ල්ල ගොල්ලනවා වියාව. දන්නේ නෑ වියා. ඇයි ඒ? වසර වෙලා. අන්න ඒ වගෙයි තත්ත්ව.

කණ පිනවන මිනිර...

මිනිර ගබ්ද ඇහෙනවා අපිට. මිනිර ගබ්ද ඇහෙන කොට අපි මොකද කරන්නේ? කණාට තමයි ඇහෙන්නේ, ඒන් ඔවුව හරවනවා වගේ අපි මොකද කරන්නේ? කණා හරවනවා ගබ්දයට. වෙන්නේ නැදේද මේක. සුවිද දැනෙනවා භහයට. නහය අරගෙන අපි යනවා. කිවිටු කරනවා සුවිදට. වෙන්නේ නැදේද මේක. ඒ අරමුණු ගන්න වෙන්නේ ඒක. විතකොට අපිට ප්‍රතීත කිමෙක් ජේනවා අපි සල්ලි නැතන් බිලාගෙන හර ඉදාල කෙළ හර ගිලිනවා.

මේ වගේ අපි ඇහෙන් දැකින රූපයට සින ඇදිලා යනවා. කණාජ් අහන ගබ්දයට සින ඇදිලා යනවා. නාසයෝන් දැනෙන ගල

සුවිද්‍රට සිත අදිලා යනවා. දිවට දැනෙන රසයට සිත අදිලා යනවා. කයට දැනෙන පහසට සිත අදිලා යනවා. සිතට සිතෙන අරමුණු වලට සිත අදිලා යනවා.

ගැලවෙන්න ලේසි තැ...

මේකෙන් ගැලවෙන වික අමාරු නිසා තමයි, බේසතානුන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරදීදී මාරයා අභිල්ලා කිවිවතේ, මේකෙන් ගැලවෙන්න හඳුන්න විපා. මේක ලේසියෙන් ගැලවෙන්න බැර විකක් කියලා. දුෂ්කර ක්‍රියා කරන වික නවත්වලා පින් කරන්න කිවිවා. බුද කෙනෙක් පහළ වෙලා පෙන්නලා දෙන තුරු ගැලවෙන්න බං. උන්වහන්සේට තිබුණා අසාමාන්‍ය විරියක්. උන්වහන්සේ දුහ්නා හොඳ උත්තරයක්. මගේ මේ විරිය කොයිතරම් බලවත් ද බලන්න. මගේ මේ ගෙරරය පිස්සාගෙන හමන සුළුගෙ පුළුවන් අර ගා බසින නදියේ ජල කද වියලුවා හරින්න කියලා. දැන් බලන්න කොහොම විරියකින් ද මේක අවබෝධ කලේ කියලා.

මේ තැම්තාව කියන්නේ අනිතක විකක්. නිතක විකක් නොවෙයි. හේතු නිසා හටගන්න විකක්. හේතු නැතිවීමෙන් නිරැද්ද වී යන විකක්. හටගන්න දේවල් වල තියෙන ස්වාහාවික ලක්ෂණයක් එක. යමක් හටඅරගෙන තියෙන්නේ යම් යම් හේතුන්ගෙන් ද, ඒ හේතුන් නිරැද්ද වීමෙන් තමයි ඒ දෙය නිරැද්ද වෙලා යන්නේ. මේක තමයි වීකේ තියෙන ස්වාහාවික ක්‍රියාමය.

තණ්ඩාවත් හේතුවක් තියෙනවා...

මේ තැම්තාව හටගත්තේ හේතුවක් නිසයි. තැම්තාව හටගන්න හේතු වුන් විදීම. (වේදනාය බේසි තණ්ඩාය හේති) විදීමක් තියෙන තිසයි තණ්ඩාව හටගන්නේ. (වේදනා ප්‍රච්චිත තණ්ඩා) වේදනාව ඇති කළේ තණ්ඩාව ඇත. මේකෙදී අපි තේරුම් ගන්න ඕනෑම වේදනාව කියන ව්‍යවහාර නොවෙයි, විදීම කියලයි.

වේදනාව කියන ව්‍යවහාර අපි සාමාන්‍යයෙන් කඩා කරන්නේ වික්කෝ පිඩාවකට, දුකකට. “මේ කොන්දේ වේදනයි, මගේ බඩි වේදනාවක් තියෙනවා” විකත් විදීමක් තමයි. නමුත් මෙතන විදීම කියන්නේ සම්පර්ණයෙන් ම සැප වේවා, දුක් වේවා, මධ්‍යස්ථා වේවා තියෙන විදීම. ඒ විදීම බුද රජාණාන් වහන්සේ තොරා දීපු හාටියට මතක තියා ගන්න ඕනෑම. උන්වහන්සේ විදීම විස්තර කලේ ඇසේ ස්පර්ශයෙන් හටගන්නා විදීම, කනේ ස්පර්ශයෙන් හටගන්නා විදීම,

නාසයේ ස්පර්ශයෙන් හටගන්නා විදිම, දිවේ ස්පර්ශයෙන් හටගන්නා විදිම, කයේ ස්පර්ශයෙන් හටගන්නා විදිම, මහසේ ස්පර්ශයෙන් හටගන්නා විදිම. ඔය විදිහටයි අපි මතක තියාගන්නත් හිනේ.

විදින දේ තැල පවතින අවිද්‍යාව...

විතකොට අපිට තේරෙනවා විදිම ගෙන කියන කොට විදිම ගෙන සම්පූර්ණ තේරෙම් ගෙතිල්ලක් කරනවා නම් ඒ විදිහට මතක තිය ගත්තොත් විතරයි, එක කරන්න ප්‍රාථමික වෙන්තේ. මේ විදිම කියන්නේ රිදීමක් පමණක් නොවේයි. විතකොට බුදුරජාතාන් වහන්සේ දේශනා කරන්නේ මේ විදිම නිත්‍ය දෙයක් හැරියට දී අනිත්‍ය දෙයක් හැරියට දී අනිත්‍ය වූ විදින දෙයක් හැරියට තමයි. ඇය ඔබට මතකද හටය විස්තර කරන තැන කිවිවා අවිද්‍යාවෙන් වැකිලා, තත්තාවෙන් බැඳිලා. විහෙම නම් මේ වැඩිපිළිවෙළ වැකිලා තියෙන්නේ. ඒ නිසා තමයි තත්තාවෙන් බැඳුනේ. අවිද්‍යා සහගතව තමයි අපි විදින්නේ. විතකොට මොකද වෙන්නේ? විදින දේ ගෙන අවබෝධයක් හැති නිසා ආකාව ඇතිවෙනවා. විතකොට බැඳිලා යනවා. බැඳිලා තිහින් තිහින් කියාකරන කොට වික්ද්‍යාතාය පැලුවෙනවා. උපතක් කර යන්න සික තමයි ජේතු වෙන්නේ.

විතකොට බුදු රජාතාන් වහන්සේ අපට මහා කොට පැහැදිලි කරලා පෙන්නලා දෙනවා මේ විදිම තමයි ඇත්තියමට හේතුව. නොදුට කළුපනා කරලා බලන්න වින්දනයක් හැත්තාම් ආකාවක් නැහැ. ආකාවක් හටගන්නේ වින්දයක් ඇති දේ ගෙන ම යි.

ඇයයි මේ වේද්‍යනා?

ර්පාගට මේ වින්දනය ඉඩේ හටගත්තු විකක් දී නෑ. නිත්‍ය දෙයක් දී නෑ. අනිත්‍ය දෙයක්. කුමක් නිසාද වින්දනය හටගන්නේ. ස්පර්ශය නිසා. ස්පර්ශය කිවිවේ හය ආකාර ස්පර්ශය යි. ඒ තමයි, ඇයසේ ස්පර්ශය, කතේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මහසේ ස්පර්ශය.

ස්පර්ශයක දී කරැණු කියක් විකතු වෙලා ද තියෙන්නේ? කරැණු තුනක් විකතු වෙලා. ඇහේ ස්පර්ශය කියන්නේ නිකම් විකක් නොමෙයි. ඇහැ යි, රුපය යි, වික්ද්‍යාතාය යි විකතු වීම. කතේ ස්පර්ශය කියන්නේ කතා යි, ගැඩිය යි, වික්ද්‍යාතාය යි විකතු වීම. නාසයේ ස්පර්ශය කියන්නේ නාසය යි, ගද සුවඳ යි, වික්ද්‍යාතාය යි විකතු වීම. දිවේ ස්පර්ශය කියන්නේ දිව යි, රසය යි, වික්ද්‍යාතාය යි විකතු වීම. කයේ

ස්පර්යය කියන්නේ කය යි, පහස යි, වික්ද්‍යාත්‍යාචාරුය යි විකතු වීම. මහසේ ස්පර්යය කියන්නේ මහස යි, අරමුණු යි, වික්ද්‍යාත්‍යාචාරුය යි විකතු වීම. විකතුවෙලා නියෙන්නේ විද්‍යාව පහළ කරගෙන තෙවෙයි. අවිද්‍යා සහගතව.

විකතු ව්‍යාපෘති පස්සේ විදිනවා. විදින දේරු අභ්‍යවෙනවා. විතකොට මෙහෙම දෙයක් අලේ ජීවීන් සිද්ධ වෙනවා කියන අවබෝධය ම කොට්ඨර වටිනවා දී? මොකද කවච හරි ද්‍රව්‍යක අපි ජීවීන්හේ විතෙර වෙනවා නම්, විතෙර වෙන්නේ තො දැන්නා ජීවීතයක් තුළින් දී? දැන්නා දක්නා ජීවීතයක් තුළින් දී? දැන්නා දක්නා ජීවීතයක් තුළින්.

ස්පරුගයන් ඉඩි ඇතිවුනේ නක...

ඉතින් බුදුරුපානාන් වහන්සේ පෙන්නා දුන්නා. මේ ස්පර්යය ඉබේ හටගෙන්තු විකක් නොමෙයි. මේ ස්පර්යය අනිතයය යි, හේතුන් නිසා හටගන්නේ. මොකක් ද ස්පර්යය ඇතිවේමට හේතුව? ආයතන හය. (සාලායන පැවත්වය විස්සෙක්) ආයතන හය තමයි, ඇස - කණා - නාසය - දිව - කය - මනස.

දැන් මල කියන්නම් ඔබට මෙක තේරුමේ ගන්න පුළුවන් තවන් කුමයක්. අපි ගතිමු ඇතැයැ. ඔහුගක් හර වෙලා අපේ ඇතැයැ අන්ධ වුනා. අන්ධ වුනාට පස්සේ ජේන්නේ නෑ. විතකොට ඇතැයැ නැතැයැ. ඇතැයැ නැත්තන්ම රැඡ වලට ඇතැයැ ගෝවර වෙනව දී නෑ. රැඡ ඇතැයැට ගෝවර වෙන්නේ නැත්තන්ම ඇතැයේ වික්ද්‍යාත්මක හටගන්නවා දී නෑ. ඇතැයැට රැඡ ගෝවර වෙන්නේ නැත්තන්ම් ඇතැයේ වික්ද්‍යාත්මක හටගන්නවා දී? නෑ. විහෙමන්ම අපට ජේන්නවා සංස්කීර්ණ ඇතැයැක් තියෙන්න ඕමුණු. එක යි ආයතන කියන්නේ.

කතුත් විහෙමයි. මොකක් හරි අනතුරක් වෙලා කතු ධීතිරුව්‍යා. දැන් කතු තිබුනට සඡිල් කතුක් නැහැ. විතකාට මොකද වෙන්තේ? ගධිද කතේ වැදුනට සඡිල් කතුක් නැත්හම් මහසත් වික්ක කතේ සම්බන්ධය පවත්වන්න කුමයක් නෑ. කතේ වික්කදාතාරය හටගන්න නෑ. බලන්න ගධිදය යි, වික්කදාතාරය යි විකතු වෙන්න නෑ. විහෙනම් අපට තොදට තේරෙනවා ස්පර්ශය හටගන්හේ ආයතන භය නිසු ම යි.

ମେନ୍ଦନ ଲେ କେବିଲ୍ଲ...

මේ ආයතන හය අපට රැකිහොෝ ඉපදෙනු ම. ඉපදෙනු ම රැකිහොෝ

අයස - කතු - නාසිය - දිව - කය - මහස කියන මේ ආයතන හය යි. පොඩි කාලේ ගේරෙහිනේ නැති කාලේ අපි විහෝද වෙන්හේ මොනවයින් දී වූ කරලා වූ තවතවා. විහෙම තමයි පොඩි කාලේ සතුටක් ලබුවේ. බලන්න බුදුරජාණන් වහන්සේගේ දේශනා වල තියෙන කරණු මේ කියන්නේ. රිට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා මෙයා ටික රික තොක වෙනකාට වූ තැලිල්ල නවත්වනවා. රිට පස්සේ සෙල්ලම් බඩු තොයනවා. සෙල්ලම් කරන්න. සෙල්ලම් පුජා පෙති, සෙල්ලම් ගොන්න තොයනවා. ආයෝ සෙල්ලම් බඩු තොයන කාලේ වියාගෙන් අයින් වෙලා මෙයා මහත් වෙලා විනකාට මොනවද තොයන්නේ? ඇසෙන් දකින්නා වූ ප්‍රිය මනාප වූ රැසප තොයනවා, කණෑන් අසන්නා වූ ප්‍රිය මනාප වූ ගැඹුද තොයනවා, නාසයෙන් ආසාණාය කරන්නා වූ ප්‍රිය මනාප වූ ගල - සුවද තොයනවා, දිවෙන් විදින්නා වූ ප්‍රිය මනාප වූ රස තොයනවා, කයට දැනෙන්නා වූ ප්‍රිය මනාප වූ පහස තොයනවා. විහෙම වෙන්නේ නැදේද?

බලන්න හරිම ලස්සනයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රිට පස්සේ වියා ඒකට තමයි අඩුවෙලා පිවත් වෙන්නේ. රිට පස්සේ ඒකට මුසපත් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන වික්කෙනා තේරැම් ගන්නවා මේ ඇහැ, කතු, නාසිය, දිව, කය, මහස තමයි ස්පර්ශයට හේතුව. විතකාට මේ ස්පර්ශ අනිත්‍යය යි.

අවබෝධ කළ යුතු ධර්මය මෙය යි...

අපට විශේෂයෙන් ම අවබෝධ කරගන්න තියෙන කාරණාව තමයි මේ අනිත්‍යය. ඒ තමයි හේතු සකස් වෙනකාට හරි ගන්නා ස්වභාවයෙන් යුක්තයි. හේතු තිරැද්ද වෙනකාට තිරැද්ද වන ස්වභාවයෙන් යුක්තයි. (යෝ තිකුව් සමුදාය ධම්මං - සඩ්බං තං තිරෝධ ධම්මං) යම් කිසි දෙයක් හටගන්නා වූ ස්වභාවයෙන් යුක්තයි ද, ඒ කියල්ල තිරැද්ද වෙන ස්වභාවයෙන් යුක්තයි. ඔහ්න ඔතෙන්ටයි වින්න ඕනෑම.

නමුත් බොහෝ දෙනෙකුට වෙන්නේ ඒක නොවයි. වික්ද්සුත්‍ය වල පැවැලෙනවා. සංස්කාරවල පැවැලෙනවා. පැවැලි පැවැලි ඉතින් ඉන්නවා. අවබෝධයක් කරා යන්නා නෑ. අපේ ඉලක්කේ වෙන්න ඕනෑම අන්න විතතට මින්න යි. ඒ තමයි “යෝ කිංච සමුදාය ධම්මං - සඩ්බං තං තිරෝධ ධම්මං” ඒක තමයි (ධම්ම වික්ඹු) දහුම් අයස. විනතට වෙන්න නැතිව පැවැලෙනවා. පැවැලිලා පැවැව සමුජ්පාදය ඔහොම නොමයි අපි විශේෂ දේවල් දුන්නවා කියලා. ඔහ්න සංස්කාර පටලවා ගන්නවා. වික්ද්සුත්‍යය

පටලවා ගන්නවා. නාම-රැජ පටලවා ගන්නවා. පැටවීල්ල තුළ විතරයි විය ඉන්නේ. මම අර කියාපු තැනට වින්නේ නෑ විය.

ලොවේ අභි තතු එමෙසට...

මේකේ ස්වභාවය තමයි, හේතු සකස් වෙන කොට සකස් වෙති යන ස්වභාවයෙන් යුත්ත වීම. හේතු නිරද්ධ වෙන කොට නිරද්ධ වී යන ස්වභාවයෙන් යුත්ත වීම. මෙන්න මේ “ධම්මධිති - දම්ම කියාමතා” මේක තමයි, අවබෝධ කරගන්න තියෙන්නේ. විතකොට තමයි මේ ග්‍රාවකයා පූජා සම්පත්ත වෙන්නේ. පූජාසම්පත්ත ග්‍රාවකයෙක් වීම හේ මේකේ අපට තියෙන ඉලක්කය. විතනටහේ අප යන්න යිනේ.

ඩුදුරජාතාන් වහන්සේ පෙන්වා දෙනවා මේ ආයතන හය නාම-රැජ හේතුවෙන් හට අරන් තියෙන්නේ. මොහවුද මේ නාම-රැජ. වේදනා, සංඟ්‍රා, වේතනා, විස්ස, මනකිකාර මේවා තමයි නාම. දැන් බලන්න විදිම, හඳුනාගැනීම, වේතනා කියන මේ තුන ම හටගෙන තියෙන්නේ කුමක් ප්‍රත්තයෙන් දී? ස්පර්ශයෙන්. අත්න ඒ නිස දී හතරවෙතියට ස්පර්ශය ආවේ. ස්පර්ශය යම් තැනක ද විතැන වියුතුකාතාය නැද්දිද? වියුතුකාතායෙන් තොර ස්පර්ශයෙක් කොයින් දී? විතකොට මේ හතරේ ම කියාකාරන්වයට හේතුව මහසිකාරය. මහස කියන දේ මේවායේ කියාත්මක වෙන්නේ නැත්තම් මේවා මුකුත් භැඳෙන්නේ නෑ.

සයඛක ම ආරක්ෂාව හඳුනාගන්න...

බලන්න මේක පැහැදිලි කරන්න ඩුදුරජාතාන් වහන්සේ ගේ ධර්මයේ බොහෝම ලස්සනට කරගෙන තියෙනවා. උන්නාහ කියන බ්‍රහ්මතාය ඇවේදින් ප්‍රශ්න කරනවා, “ස්වාමී, මේ වෙන් වෙන් ගේවර විෂය ඇති, වෙන් වෙන්ව ගේවර විෂය අනුහව කරන, ඒකේ ගේරම ඇහෙන් කරන්නේ දැකිමේ කෘතසය. දැකිම විතරයින් ඇහෙට කරන්න පුළුවන්. විතකොට ඇහැට ආවේණික දේ තමයි දැකිම. කණාට ආවේණික කෘතසය තමයි ඇසීමේ කෘතසය. නාසයට කරන්න පුළුවන් ගඟ සුවද දැනීම, දිවට කරන්න පුළුවන් රස දැනීම, කයට කරන්න පුළුවන් පහස දැනීම. දැන් මේ විකිහෙකට වෙන් වූ දේවල් තමයි මේ විකිහෙකට සිද්ධ වෙන්නේ. මේ වෙන් වෙන් වශයෙන් විෂය බඩන මේ අසේ, කණා, නාසය, දිව, කය කියන මේ පහට තියෙන පිළිසරණ මොකක් ද කියලා ඇහැවේවා. ඩුදුරජාතාන් වහන්සේ පිළිතුරු දැන්නා මේ පහට තියෙන පිළිසරණ තමයි මහස. අන්න බලන්න ඇහෙන් රැජ දැක්ක ම හිතේ මතක තිබූනේ ඒකහෙ. කණාස් ගැඩිද ඇභුවා ම පින් මතක තිබූනේ

ලේක ගි. මහස පිළිසරණ වෙවිව මහසිකාර ප්‍රත්‍යයෝගීන් තමයි මේවා තියෙන්නේ. මහසට තියෙන පිළිසරණ මොකක් දු? සිතිය. සිතිය නැත්තම් ඉටරදි.

සිතිය නැත්තම්...

අපේ මේ කෙරුවාවල් ඔක්කොම තියෙන්නේ සිතිය තියෙනකම් විතරයි. ධර්මයේ කියන්නේ සිතිය පිහිටුවාගන්න. සිතිය දියුණු කරන්න. සිතිය ම වඩින්න. බලන්න මහසට පිළිසරණ දියුණු කරන හැරී. කොට්ඨාස විනිවා දු? ඉතින් මේ වේදනා, සංඛ්‍යා, වේතනා, විස්ස, මහසිකාර තමයි නාම. රුපය තිව්වෙ සතර මහා භූත ත්, සතර මහා භූතයින්ගෙන් හටගෙන්න දේවලුත්. මේ දෙකේ සංකලනයෙන් තමයි, නාම-රුප කියන සංකලනයෙන් තමයි, පරිවිච සමුප්පාදයක් සකස් වෙන ආකාරයේ ඇස කියන විකක් හැදෙන්නේ. ඒ නාම-රුප කියන සංකලනයෙන් තමයි, පරිවිච සමුප්පාදයක් සකස් වෙන ආකාරයේ කණක් හැදෙන්නේ.

දැන් මේ ධර්මය තුළ පරිවිච සමුප්පාදය හැදෙනවානේ. මේ පරිවිච සමුප්පාදය කියන හේතු එම ධර්මතාවය හැඳීගෙන යනවා. මේ හැදෙන දේවල් ඔක්කොම අනිත්‍ය දේවල් තේදු? විතකොට මේ දේවල් ඔක්කොම හැදෙන්නේ හේතුවල ධර්මතාවය තුළින්. ඒකට කියන්නේ 'පරිවිච සමුප්පන්න'.

විතකොට පරිවිච සමුප්පන්න දේක තියෙන ලක්ෂණය මොකක් දු? අනිත්‍යය. විතකොට නාම-රුප කියන්නේ පරිවිච සමුප්පන්න දෙයක්. විතකොට බලන්න ඇහැ නාම-රුප විෂ්‍නු නම් හඳුනා තියෙන්නේ, ඇහැ නාම රුප තියෙනවා. කතේ - නාසයේ - දිවේ - කයේ - මහසේ නාම රුප තියෙනවා. මේ නාම රුපයන්ට හේතුව මොකක් දු?

මෙන්න මෙහෙමයි නාම රුප ඇතිවෙන්නේ...

(වික්ද්‍යානුනාය බේ) සති නාම රුපං හොති) (වික්ද්‍යානු පවිචය නාම රුපං) වික්ද්‍යානුනාය ඇති කුරේහි නාම රුප ඇත. දැන් අපි දහන්ව අර ස්පර්ශය ගැන කතා කරන කොටත් වික්ද්‍යානුනාය තියෙනවා. දැන් අපි බලමු හිතලා ඇහැ අන්ධ වුනොත් රිට පස්සේ විතන ස්පර්ශයක් උපදේශවන්න ප්‍රමුවන් දු? ඇහැ. විද්‍යාමක්? ඇහැ. සංඛ්‍යාවක්? ඇහැ. වේතනා? ඇහැ. මුකත් ඇහැන්. වෙහෙම් ඒ ඔක්කොට ම හේතු වෙන්නේ ඇහැ යි, රුපය යි, වික්ද්‍යානුනාය යි විකතු වීම. ඒ ඔක්කොම ඇතිවෙන්නේ, නාම රුප, මහසේ සම්බන්ධයෙන්. ඒකදි මේ හය

ආකාරයක වික්ද්‍යාත්මක ගැන අපි මේ අනස පොලට ගැටෙන්න වගේ පැටෙලෙන්න ඕනෑම නෑ. මේකේ තෝරාමේ ගන්න තියෙන්නේ මේවා අනිතතය යි.

හේතු සකස් වීම නිසා සකස් වෙන ස්වභාවයෙන් යුත්තයි. හේතු තිරැදී වීම නිසා තිරැදී වෙලා යන ස්වභාවයෙන් යුත්තයි කියන වික අපේ ඉලක්කය කරගන්න ඕනෑම. (යෝ කිංචි සමුදාය ධම්මං - සඩ්බිං තං තිරේද ධම්මං) ඒක තමයි දහම් ඇසි. විතන තමයි අපි ඉලක්ක කර ගන්න ඕනෑම.

අවුද්‍යා සහගත සංස්කාර තෝරාමේ ගනීමු...

විතකොට බුදුරජාතාන් වහන්සේ පෙන්වා දෙනවා සංස්කාර ප්‍රත්‍යයෙන් තමයි වික්ද්‍යාත්මක ගෙගන්නේ. සංස්කාර ඇති කළේහි තමයි වික්ද්‍යාත්මක තියෙන්නේ. කාය සංඛාර - විවි සංඛාර - විත්ත සංඛාර.

කාය සංඛාර කිවිවේ ආශ්වාස ප්‍රාශ්වාස දෙකට; විවි සංඛාර කිවිවේ විතක්ක විවාර දෙකට; විත්ත සංඛාර කිවිවේ සංඡා වේදනා දෙකට. සමහර මේක පරිලාභ ගන්නවා මෙතන සංඛාර කියන්නේ කර්මයට කියලා. නමුත් පැහැදිලිව විජ්‍ය සූත්‍රය ඇතුළු පරිවිච්චාත්‍යාපනය විස්තර කරන මූල් සූත්‍ර වල ලක්ෂනව කාය සංස්කාර, විවි සංස්කාර, විත්ත සංස්කාර කියලා විස්තර කරනවා. දැන් අපි ගනිමු, අපි ආශ්වාස ප්‍රාශ්වාස කරනවා. අපි කය ගැන අවබෝධයකින් ද ඉන්නේ? වේදනාව පහළ වෙලා ද ඉන්නෙන කය ගැන. කායනුපස්සනාව සම්පූර්ණ වෙලා ද? කායනුපස්සනාවේ මනාකොට සිත පිහිටුව සර්ත බේරේකිංග වඩාලා වේදනා ව්‍යුත්ති පහළ වෙලා ද? නෑ. අවුද්‍යා සහගතව කය පවත්ව පවත්වා තමයි, අපි මේ ආශ්වාස ප්‍රාශ්වාස කරන්නේ. අවුද්‍යා සහගත නැද්ද විතකොට අවුද්‍යා සහගත යි, අවුද්‍යා සහගතව වවනය පවත්ව පවත්වා තමයි විතක්ක විවාර කරන්නේ. අවුද්‍යා සහගත නැද්ද? අවුද්‍යා සහගතයි. අවුද්‍යා සහගතව තමයි අපි සිත පවත්වන්නේ. විතකොට මේ විත්ත සංස්කාර සිත භා බැඳිලා තියෙනවා. විතකොට භාඳුනාගන්න දේ තුළ අවුද්‍යාව නැද්ද? වේදින දේ තුළ අවුද්‍යාව නැද්ද? තියෙනවා.

අවුද්‍යාව නැතිවෙන්න නම්...

අවුද්‍යාව ප්‍රත්‍යයෙන් හට ගන්න කොට සංස්කාර වික්ද්‍යාත්මක අවුද්‍යා සහගත යි. විතන ඉදාල දිගට ම අවුද්‍යා සහගත වැඩ පිළිවෙළක් තියෙන්නේ. අපි කියමු කෙනෙක් කායනුපස්සනා, වේදනානුපස්සනා, විත්තනානුපස්සනා, ධම්මනානුපස්සනා කියන සතර සතිපට්ධානය මනා කොට

සිත පිහිටෙවිවා. අවිද්‍යාව පෝෂණය කරන වැඩි දැන් නවත්තලා තීයෙන්නේ. අවිද්‍යාව පෝෂණය වෙන්නේ නෑ දැන්. කොහොම ද ඒ සතරසතිපරීධිනේ මහාකොට සිත පිහිටෙවිවා. අවිද්‍යාව පෝෂණය වෙන්නේ පංච තීවරණ විජිත්තේ. දැන් සතර සතිපරීධානයේ මහාකොට සිත පිහිටවපු ගමන් අවිද්‍යාව පෝෂණය වීම නවතිනවා. ඊටපස්සේ මොකද කරන්නේ වියා සප්ත බොජ්ඩිංග ධර්මයන් සති - ධම්මුවය - වරිය - පිති - පස්සද්ධි - සමාධි - උපේක්ඩා මේ සප්ත බොජ්ඩිංග ධර්මයන් මහා කොට විඩිනවා. විඩින කොට විඩින කොට මොකද වෙන්නේ? දුක නම් වූ ආර්ය සත්‍යය පිරිසිද දැකිනවා. දුක්බ සමුදාය ආර්ය සත්‍යය පිරිසිද ප්‍රහාණය කරනවා. දුක්බ නිරෝධ නම් වූ ආර්ය සත්‍යය සාක්ෂාත් කරනවා. දුක්බ නිරෝධ ගාමිනි පටිපෙළ නම් වූ ආර්ය සත්‍යය සම්පූර්ණ කරනවා. විතකොට මොකද වෙන්නේ? අවිද්‍යාව බිඳුගෙන විද්‍යාව පහළ වෙනවා. ආශ්‍රාවයන් ස්ථය වෙනවා. පරිවිච සමුප්පාදයෙන් නිදහස් වෙනවා. දුකෙන් නිදහස් වෙනවා. විද්‍යා විමුක්ති බ්‍රහ්මත්තර පස්සේ අවිද්‍යාව නෑ.

පරිවිච සමුප්පාදය නිරැද්ධ වෙලා යන හැරී...

අවිද්‍යාව හැත්තම් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්න සංස්කාර මූකත් තීයෙනව ද? දැන් රහතන් වහන්සේලා වැඩ ඉන්නවා. විතකොට රහතන් වහන්සේ පුස්ම ගන්නේ නැදේද? පුස්ම හෙළන්නේ නැදේද? තදුනා ගන්නවා, විදිනවා, කාලාඛ් කරනවා. නමුත් පරිවිච සමුප්පාදය නැහැ. ඇයි ඒ? පරිවිච සමුප්පාදය තීයෙන්නේ කොහොම ද? අවිද්‍යාව හේතුවෙන් සංස්කාර ඇතිවෙනවා. සංස්කාර හේතුවෙන් විශ්වැකුණාය ඇතිවෙනවා, විශ්වැකුණාය හේතුවෙන් නාම - රුප ඇතිවෙනවා, නාම රුප හේතුවෙන් ආයතන හය ඇතිවෙනවා, ආයතන හය හේතුවෙන් ස්ථානය ඇතිවෙනවා. ස්ථානය හේතුවෙන් විදිම ඇතිවෙනවා, විදිම හේතුවෙන් තත්තාව ඇතිවෙනවා, තත්තාව හේතුවෙන් උපාඩාන ඇති වෙනවා, උපාඩාන හේතුවෙන් නවය ඇතිවෙනවා, නවය හේතුවෙන් උපදිනවා, ඉපදීම හේතුවෙන් ජරා - මරණ - සෝක - වැළැඳීම - දුක් - දොමිනස් - සුසුම් හෙලීම් ඇතිවෙනවා.

විතකොට ජරා මරණ හැතිවෙන්නේ ඉපදීම නිරැද්ධ වෙනකොට. ඉපදීම නිරැද්ධ වෙන්නේ වෙන්නේ හවය නිරැද්ධ වෙනකොට. උපාඩාන නිරැද්ධ වෙන්නේ තත්තාව නිරැද්ධ වෙනකොට. තත්තාව නිරැද්ධ වෙන්නේ වේදනාව නිරැද්ධ වෙනකොට. වේදනාව නිරැද්ධ වෙන්නේ ස්ථානය නිරැද්ධ වෙනකොට. ස්ථානය නිරැද්ධ වෙන්නේ ආයතන හය නිරැද්ධ

වෙනකොට. ආයතන හය නිරැදිය වෙන්නේ නාම රුප නිරැදිය වෙනකොට. නාම රුප නිරැදිය වෙන්නේ වික්ද්‍යාත්‍යාචාරුය නිරැදිය වෙනකොට. වික්ද්‍යාත්‍යාචාරුය නිරැදිය වෙන්නේ සංස්කාර නිරැදිය වෙනකොට. සංස්කාර නිරැදිය වෙන්නේ අවිද්‍යාව නිරැදිය වෙනකොට.

සියල්ලෙන් ම මේදුණු ඒ සොයුරු සිත...

අන්න බලන්න, රහතන් වහන්සේට පරිවිච සමූප්පාදය නිරැදියයි අවිද්‍යාව නිරැදිය නිසා. මෙන්න මේ විද්‍යාහාරය සියලු දැක් දෙම්ඩ්නයි ම නිරැදිය වෙලා යන්නේ. විතකොට අපි අවබෝධ කරගන්න තියෙන්නේ හේතුන් නිසා හටගත්තා වූ යම් දෙයක් ඇත් ද, හේතු නිරැදිය වීමෙන් ඒ සියල්ල නිරැදිය වෙනවා කියන විකයි.

විතකොට පරිවිච සමූප්පාදයේ මුල් කොටස විතරක් අල්ලගෙන උගුල උගුල හිටියෙන් අවිද්‍යා පාව්චාර්‍යා සංඛාරා කියල නිරෝධය ගැන කතා කරන්නේ නැතිව වියාට පරිවිච සමූප්පාදය අවබෝධ කරන්න වෙන්නේ නඩ. රිට පස්සේ විය පැටවූ පැටවූ ඉදි. වික්ද්‍යාත්‍යාචාරුය මොකක් ද? සංස්කාර මොකක් ද? භවය මොකක් ද? කියල.

රහතන් වහන්සේ මරණින් මතු ඉන්නවා ද? නදේද?

විහෙම බලදේ අවිද්‍යාව සම්පූර්ණයෙන් ම නිරැදිය වේවිච පරිවිච සමූප්පාදය නිරැදිය වෙවිච රහතන් වහන්සේට මරණයෙන් මතු ඇත නැත කතාවල් ගෙවන්න පුත්‍රවන් ද? විකක්වන් ගෙවන්න බඳ. මොකද යමකින් මතිනවා ද, ඒ මතින්න ඕනෑම විකක්වන් විතන නඩ. ඒකයි රහතන් වහන්සේගේ ස්වභාවය මතින්න බඳ කියන්නේ. ප්‍රමාණ කරන්න බඳ කියන්නේ. අදි රහතන් වහන්සේ පිරිනිවන් පාන්නේ පර්ලොව දී හෙමෙයිනේ. මෙලොව දී ගි පිරිනිවන් පාන්නේ.

නිවී ගිය පහතා...

(විණා පුරාත්‍යා) පැරණි කර්ම ක්ෂේර වුනා (නවිං නත්තී සමිනවිං) අලුතින් කර්මයන්ගේ සම්පූර්ණයක් නැත. (විවරත්ත විත්ත ආයතිකේ හවස්ම්) අනාගතයට තිසි භවයක් කෙරෙහි සිත ඇල්ලක් නැහැ. (තේ බිණ බිජ) ඒ රහතන් වහන්සේලාගේ බිජය ක්ෂේර වෙලා, අන්න වික්ද්‍යාත්‍යාචාරුය නැමැති බිජය පැලවෙන්න බිජයක් නඩ. (අවිරැල්ලි ජන්දා) තැං්තාව උදුරා දාම තියෙන්නේ. (නිඩ්බන්ති දිරු) ඒ ප්‍රජාවන්ත රහතන් වහන්සේලා නිවී යනවා (යට්) අයං පුදීපෝ) මේ පහතා වගේ.

කොයි තරම් සුත්දර ද බලන්න මේවා අහන්න ලැබීම පවා. මේවා අහන්න වත් ලැබෙන්නේ කියෙන් කි දෙනාට ද? අහන්න ලැබීමත් කොයිතරම් දුර්ලභය ද?

සැබැවින් ම අසිරිමත්....

වේ නිසා මේ ගෞතම බුදුරජාතාන් වහන්සේ තමයි මේ ලෝකයේ තියෙන විකම වික ආශ්වර්ය. වේකාන්තයෙන් ම වේ බුදු රජාතාන් වහන්සේ ආශ්වර්ය යි. වේ බුදු රජාතාන් වහන්සේ වඩාල ධර්මය තමයි මේ ලෝකයේ තියෙන ආශ්වර්ය වූ අද්දුත වූ ධර්මය. විකම වික ධර්මය. වේ බුදුරජාතාන් වහන්සේගේ ග්‍රාවකයෙන් වහන්සේලා තමයි මේ ලෝකයේ ආශ්වර්ය රහතත් වහන්සේලා. මේ අසිරිමත් තුණුරැවන් ලැබූන වෙළාවේ මේ ධර්මය අහලා වින්ත ප්‍රසාදය ඇතිකරගන්න ඕනෑ, මේ ලෝකයේ කිසි දෙවියෙකුට, මාරයෙකුට, බුහ්මයෙකුට, ගුමනා - බාහ්මනයෙකුට මගේ මේ ගුද්ධාව අල්ප මාත්‍රයක් වත් සොලවන්න බැ කියන අවබෝධය ඇතුවයි. වේ නිසා මේ පින්වතුන් සියලු දෙනාට ම මේ ගෞතම බුදු සහුනේ දී ම වතුරාර්ය සත්‍යය අවබෝධ වේවා.

භාෂු! භාෂු!! භාෂු!!!



මගදායේ පැදනැලුණු අමාවැක්ස

-අභ්‍යන්තර ලක්ඛන සූත්‍රය-

යුද්ධාච්ච පිත්වතුනි,

මේ සූත්‍ර දේශනාව 'පක්‍රේච්චර්ගේ සූත්‍රය' නමින් සඳහන් වෙලා තියෙනවා. පක්‍රේච්චර්ගේ කිවිවේ පස්වග මහතුන් උදෙසා වදාල දේශනා නිසා.

පස්වග මහතුන් උදෙසා දේශනා කරපු දීමිසක් පැවතුම් සූත්‍ර දේශනාවේ දී විස්තර වෙන්මේ අභ්‍යන්තර දෙකට වැටෙන්මේ නැතිව ඒ හාග්‍රවත් බුදුරජාතාන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කරලා ධර්මාවබේදය කළ ආකාරය. ඒ අවබෝධ කරපු ධර්මය තමයි වතුරාර්ය සත්‍යය ධර්මය.

රීපගර විදා කොන්ඩිංක්‍රා ස්වාමීන්වහන්සේ සේතාපන්න බවට පත්වනා. බුදුරජාතාන් වහන්සේගේ ආර්ය ග්‍රාවකත්වයට පත්වනා. කොන්ඩිංක්‍රා ස්වාමීන් වහන්සේ ධර්ම අවබෝධ කරනවත් සමග ම දිස දහසක් ලෝක බාහුව ම කම්පා වෙලා ගියා.

රහන් වහන්සේලා බිජිකළ දීම් දෙපුමක්...

ඉතින් මේ පස්වග මහතුන් වහන්සේලා විකතු කරලා පස්දෙනා වහන්සේලා උදෙසා මේ අනත්ත ලක්ඛන සූත්‍රය දේශනා කළා. මේ ධර්ම දේශනාව අවසන් වෙනවාත් සමග ම ඒ ස්වාමීන් වහන්සේලා පස් නම

ම උතුම් වූ අරහත්වයට පත්වුනා. විතකොට බුදුරජාණන් වහන්සේ යි අර පස් නම යි, රහතන් වහන්සේලාට හය නම යි. මේ සූත්‍ර ධර්මය දුමීසක් පැවතුම් සූත්‍රය වගේ අනන්ත වටින විකක්.

බුදුරජාණන් වහන්සේ අනාත්ම ලක්ඛනාව කරන අවස්ථාව වෙන කොට හික්ෂුන් වහන්සේලාට කියා දිලා ඉවරයි, දුක ගැන; දුකට හේතුව; දුක නැතිකිරීම සහ දුක නැති කිරීමේ මග. දුක ගැන විස්තර වෙද්දී සඳහන් වෙනවා (සංඛිත්සේන පංචපාදානක්ඩන්ධා දුක්ඩා) ඉතාම කෙටියෙන් හකුල කිවොන් දුක කියන්නේ උපාධන ස්කන්ධ පහ. මේ අනාත්ම ලක්ඛනා සූත්‍ර දේශනයෙහි තමයි පැහැදිලි වෙන්නේ ආත්මයකින් තොර දෙයක තියෙන ලක්ෂණ.

මේ රෘපය තුළ ස්වීර දෙයක් නෑ..

උන්වහන්සේ හික්ෂුන් වහන්සේලා පස් නම අමතා වදාරලා තියෙනවා, (රෘපං තික්බවේ අනත්තා) “පින්වත් මහමොනී, රෘපයට ආත්මයක් නෑ” රෘපයට ස්වීර දෙයක් නෑ. රෘප කිවිවේ සතර මහා බාතුන්ගෙන් හටගත්තු දේ. සතර මහා බාතුන්ගෙන් හටගත්ත දේට ස්වීර විකක් නැහැ. සතර මහා බාතුන්ගෙන් හටගත්ත දේවල් තමයි, ඇස් - කතු - නාසය - දිව - කය - රෘප - ගබ්ද - ගන්ධ - රස - පහස්.

මේවා තුළ ස්වීර වූ දෙයක් නැහැ කියලා. අපට අවබෝධයක් තියෙනව දී? නැහැ. අපට අවබෝධයක් තියෙනව නම්, ඇස වයසට යද්දී කම්පාවක් ඇතිවෙන්න විදියක් නැහැ. කතු නැසි ගියෙත් කම්පා වෙන්න දෙයක් නැහැ. ඇයි? අපි දුන්නවා ‘රෘපං අනත්තා’ කියලා. සතර මහා බාතු වලින් හටගත්තු දෙයක් තුළ ස්වීර දෙයක් නැහැ කියලා. වේක දුන්නෙන නැත්තම් අන්න කම්පා වෙනවා. නාසය විනාශවෙලා යද්දී, වෙනස්වෙලා යද්දී, කම්පා වෙනවා. වේකේ ස්වීර දෙයක් නැහැ කියලා අවබෝධ වෙලා නැත්තම්, මේ ගර්රය වයසට යද්දී වැනසේද්දී ලෙඩි රෝග නැදෙද්දී කම්පා වෙනවා අනාත්මය කියලා. සතර මහා බාතුන්ගෙන් හටගත්තු දේ තුළ ස්වීර වූ දෙයක් නැති බව දුන්නෙන නැත්තම්, අපි මේ තමා තමා කියලා මම කියලා අල්ලගත්නේ මොකක් දී? ස්වීර වූ නැගිමක්. නැගිම කියන්නේ ස්වීර විකක් දී? නැගිම කියන්නේ නිශ්චිත නැති විකක්. වෙනස් වෙන විකක්.

හඩන වැලුපෙන සැලෙන හිනේ දුක නැතිවුණු...

මේ අනාත්ම ලක්ෂණය තේරුම් අරගෙන නො තිබුණෙන් අපි දුක යි, හය යි, ගොශකය යි, නැතිම, වැලුපෙම ඕවිවර යි අපට

ඉතිරිවෙන්නේ. රෝගී තත්ත්ව වලට පත්වුනා ම මරණාසන්න වෙලා මැරෙන බව කිවා ම අඩහවා. මේක තමයි සාමාන්‍ය තීයෙන පොදු ලක්ෂණය. මේ ඔක්කොම තීයෙන්නේ ගෝරුම් ගැනීමේ ප්‍රශ්නයක් නිසා. තේරුම් ගත්ත නම් ප්‍රශ්නයක් තැහැ.

බුදුරජාතාන් වහන්සේ දේශනා කරනවා, (රූපං හික්ඛවේ අතත්තා) මේ රූපයට ස්වීර පැවැත්මක් තැහැ. (රූපං ව තිදු හික්ඛවේ, අතත්තා අහවිස්සා) “පිහ්වන් මහතෙනි, බැරිවෙලුවන් මේ රූපයට ස්වීර පැවැත්මක් තිබුන නම්, (තස්මා) රූපං ආඩාධාය සංවත්තති) මේ රූපය කවදාවන් මේ විදිහේ පීඩාකාර දෙයක් වෙන්නේ නඟ. උන්වහන්සේ දේශනා කරනවා, මේ රූපයට ස්වීර පැවැත්මක් තිබුන නම්, මේ විදිහේ පීඩා ඇතිවෙන්නේ නඟ. (හ ව ලැබිහති රූපෝ) වෙනෙනම් ලැබෙන්න සිනේ මෙහෙම (ල්වං මේ රූපං හෝතු) මාගේ රූපය මේ අකාරයට යි පවතින්න සිනේ කියලා (ල්වං මේ රූපං මා අහොසි තී) මාගේ රූපය මෙහෙම වෙන්න විපා කියලා තමන්ට සිනේ විදිහට ඒක කරන්න පුළුවන් වෙන්න සිනේ. අපට පුළුවන් ද අසට, කතුට, නාසයට, දිවට, කයට මේක කරන්න. බැහැ. අපට පුළුවන් ද රූප, ගබ්ද, ගන්ධ, රස, පහසට මේක කරන්න. බැහැ. ඒ වෙනස්වෙන වික මේ ලෝකේ කාවචන් නවත්වන්න බැහැ. ඒ වෙනස් වෙන්නේ මොක දෑ? ස්වීර වූ දෙයක් තැනි නිසා. අන්න අනාත්මයක ලක්ෂණ.

අපට සිනේ විදිහට ලබන්න බැ.

ඊළගට උන්වහන්සේ දේශනා කරනවා, (යස්මා) ව බෝ හික්ඛවේ රූපං අතත්තා) යම් කරුණකින් මහතෙනි, මේ රූපය අනාත්ම වෙනව ද, යමක් නිසා මේ රූපය ස්වීර නැති ද, (රූපං ආඩාධාය සංවත්තති) ආඩාධ පිණිස පවතිනවා (හ ව ලැබිහති රූපෝ) රූපය බැහැ. (ල්වං මේ රූපං හෝතු) තමාගේ මේ රූපය මේ විදිහට වෙන්න සිනේ කියලා බධින්න බැහැ. (ල්වං මේ රූපං මා අහොසි) මාගේ මේ රූපය මේ විදිහට වෙන්න විපා කියලා බධින්න බැහැ. මේ අනාත්මය නිස යි. නොයෙකුත් ආකාරයේ රෝග පීඩා මේ ගරීරයට වැපුදෙන්න. ගරීරය ලෙඩ වෙවිව වෙලාවට මේක අනාත්ම දෙයක් කියලා අපේ ගාස්තාන් වහන්සේ ප්‍රකාශ කරල තීයෙනව නේදෑ? මේක මේ විදිහට වෙන්න විපා කියලා බධින්න බැර බව ප්‍රකාශ කරල තීයෙනව නේදෑ? ඒ නිසා මේ විදිහේ ගරීර අපි අතහරින්න සිනේ කියලා සිනේ අවබෝධය ඇති කරගත යුතු යි.

වේදනාවන් අනුත්මයි.

බුදුරජාණන් වහන්සේ වඹාපා එ් වගේ ම (වේදනා හික්බවේ, අනත්තා) පින්වත් මහතෙනි, වේදනාව ද අනාත්ම යි. සැප, දුක්, උපේක්ෂා විදීම් වලත් ස්විර වූ දෙයක් නැහැ. රෘපය සතර මහා බාඩුන්ගෙන් හටගත්තු තිසු ස්විර වූ දෙයක් නැහැ. වේදනාවේ ස්විර වූ දෙයක් නැත්තේ ඇයි? වේදනාව අස්විර ඇයි? ස්පර්ශය තිසු හටගත්තු විකක් තිසු.

ස්පර්ශය කිවිවේ,

- ඇහැ යි, රසය යි, වික්දුශාණුණය යි විකතු විම - ඇසේ ස්පර්ශය
- කතා යි, ගබ්ද යි, වික්දුශාණුය යි විකතු විම - කතේ ස්පර්ශය
- භාසය යි, ගල සුවල යි, වික්දුශාණුය යි විකතු විම - භාසයේ ස්පර්ශය
- දිව යි, රසය යි, වික්දුශාණුය යි විකතු විම - දිවේ ස්පර්ශය
- කය යි, පහස යි, වික්දුශාණුය යි විකතු විම - කයේ ස්පර්ශය
- මහස යි, අරමුණු යි, වික්දුශාණුය යි විකතු විම - මහසේ ස්පර්ශය

ස්පර්ශයේ හැරියට තමයි විදිම තියෙන්නේ...

වී විකතු වෙවිව දේ තුළ සැප තිබුණෙන්, වේදනාව සැප යි. ඒ විකතු වෙවිව දේ තුළ දුක තිබුණෙන් වේදනාව දුක යි. විකතු වෙවිව දේ තුළ මධ්‍යස්ථාන භාවය තිබුණෙන්, වේදනාව මධ්‍යස්ථාන භාවය යි. අපේ පිටිතයේ අනත්ත කායික මානසික වේදනාවල් ඇතිවෙනවා හේදා? අපිට කවඩාවන් තිගෙනව ද මේ ස්පර්ශයෙන් හටගත්ත විකක් කියලා. අපට තිගෙන්නේ කර්ම විපාකයක් කියලා. කර්ම විපාකයක් කියලා තිගෙන්නේ මොන වෙළාවට ද? අපිට විදින්න ඕනෑ අනේ මේ කර්මයක් හේ කියලා තිගෙන්න. අපි ගෝර්මි ගත්තෙනාත් මේ වේදනාව ස්පර්ශයෙන් හටගත්තු විකක්. ස්පර්ශය නැති වී යාමෙන් නැති වී යනවා කියලා. අපි වටහාගන්නවා වේදනාවට ආත්මයක් නැති බව.

අපට ඕනෑ හැරියට පවත්වන්න බැර අනුත්ම නිස යි.

විහෙනම්, ඇසේ හටගත්ත වේදනාවට ආත්මයක් නෑ. කතෙන් හටගත්ත වේදනාවට ආත්මයක් නෑ. භාසයේ හටගත්ත වේදනාවට ආත්මයක් නෑ. දිවේ හටගත්ත වේදනාවට ආත්මයක් නෑ. කයේ හටගත්ත වේදනාවට ආත්මයක් නෑ. සිතේ හටගත්ත වේදනාවට ආත්මයක් නෑ.

වේ කියන්නේ ස්ථීර දෙයක් නැහැ. හේතුවක් නිසා හටගත්තු එලයක් විදිම කියන්නේ. හේතුව වෙනස් වෙන කොට එලයන් වෙනස් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා “පින්වත් මහතෝති, යම් හෙයකින් මේ වේදනාව ආත්මයක් ව්‍යා නම්, අපට පුළුවන් වෙන්න සිහෙ සැප වේදනාවක් ආවහම මගේ වේදනාව සහෙම ඉන්න, වෙනස් වෙන්න නැතිව ඉන්න කියලා නවත්වගන්න. දුක් වේදනාවක් විනකොට අනේ වින්න ව්‍යා කියලා නවත්වා ගන්න.” විහෙම කරන්න පුළුවන් දු බං.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කරනෙක් නිසා මේ වේදනාව අනාත්මයි ද වේ නිසයි මේක ආබාධ පිණිස පවතින්නේ. කොට්ටර වද වේදනා විදිනව ද කිවිවොත් මනුෂ්‍යයෝ ගොඩාක් ම විදින්නේ කායික දුක් නෙවෙයි, මානසික දුක්. තුශ දෙනෙකට වෙලා තියෙන්නේ තේරුමේගන්න බැහැ මානසික දුක් විදින්නේ කියලා. වේ නිසා භාම තිස්සේ ම පිළිසරණ හොයන්න හදන්නේ බාහිරත්. කවතාවත් පිළිසරණක් නැහැ. මේ වේදනාවේ ස්ථීර දෙයක් නැති නිසා කිස ද්‍රව්‍යක මේ සැප වේදනාව මෙහෙම වෙන්න, දුක් වේදනාව යන්න කියලා, බඛන්න බැර බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා.

හඳුනාගන්නෙන් අනාත්ම දෙයක්...

ර්පායට බුදුරජාණන් වහන්සේ දේශනා කළා (සභාත්‍ය හික්බවේ, අනත්තා) පින්වත් මහතෝති, හඳුනාගන්න දේට ස්ථීර වූ පැවැත්මක් නැ. හඳුනාගන්න සැම දෙයක් ම අනාත්ම දෙයක්. අනින් අපි මේ දුක්වා යමක් දැක්ක ද වෙනස් වෙන දේවල් අපි දැක්ලා තියෙන්නේ. කනින් අපි මේ දුක්වා යමක් අනුව ද, වේ අහපු සැම දෙයක් ම වෙනස් වෙනවා. අපි හඳුනාගන්න ගැඩිය වෙනස් වෙන විකක්. නාසයට දැනෙන ගඟ සුවද ඔස්සේ යමක් අපි හඳුනාගත්ත ද වෙනස් වෙන දෙයක් හඳුනාගන්නේ. දිවට දැනෙන යම් රසයක් හඳුනාගත්ත ද, වෙනස් වෙන දෙයක් හඳුනාගත්තේ. කයට දැනෙන යම් පහසක් හඳුනාගත්ත ද, වේ සැම පහසක් ම වෙනස් වෙන විකක්. තිතට දැනෙන යම් සිතුවිල්ලක් හඳුනාගත්ත ද, වේ සැම සිතුවිල්ලක් ම වෙනස් වෙලා තියා. සංඡාවට ආත්මයක් නැ. සංඡාවට ස්ථීර දෙයක් තිබූනා නම්, මේ හඳුනාගන්න දේවල් වෙනස් වෙන්න ව්‍යා, ඔහොම ඉන්න කියලා අපිට හොඳ හොඳ දේවල් තියාගෙන නරක දේවල් ඔක්කොම අයින් කරන්න පුළුවන් වෙන්න ඕනෑ. වේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා හඳුනාගන්න දේවලට ස්ථීර පැවැත්මක් නැහැ. ස්ථීර පැවැත්මක්න් තොර දේවල් මේ ඔක්කොම අපි අල්ලාගන්නේ.

අවිදු අලුරෙන් එළියට එන්නට උත්සාහ කරමු...

පින්වතුති, මේ ධර්මය තනිකර ම වැඩිලා තියෙන්නේ මේ අවිද්‍යාව නිසා. අපි දැන් ධර්මය අහල මොකක් ද කරන්න හඳුන්නේ. තිතේ තියෙන අවිද්‍යාව බිඳුලා දුමන්න. තිතේ සකස් වෙලා තියෙනවා හැම තිස්සේ ම අපි නොමග ගෙනියන දේවල්. ඒක මැද්දේ තමයි අපි මේ ධර්මය අහල තිත දියුණු කරගන්න හඳුන්නේ.

රීඹගට බුදුරජාණන් වහන්සේ වදාලා, (සංඛාර හික්ංභාවේ අනත්තා) සංඛාර අනාත්ම යි. සංඛාර කිවිවේ මොනවා දා? විපාක පිණිස කර්ම සකස් වීම. විපාක පිණිස කර්ම සකස්වීමට මූල් වුනේ මොකක් දා? වේතනාව. ඒ කියන්නේ ඇසට පෙනෙන රැපය අල්ලගෙන කතුර ඇසෙන ගබ්දය අල්ලගෙන භාසයට දැනෙන ගැඳ සුවිල අල්ලගෙන, දිවට දැනෙන රසය අල්ලගෙන, කයට දැනෙන පහස අල්ලගෙන සිතර සිතෙන දේවල් අල්ලගෙන මේ වේතනාව ඇතිවෙනවා. මේ වේතනාවේ තියෙනවා පුළුම විදිහට පත් දිලා වැඩි කරන්න පුළුවන් හැකියාවක්. මනසේ ඒ ක්‍රියාකාරීන්වය නැද්ද? මනස තුළ වේතනාව විකතු වෙලා තියෙන්නේ. අපි යම් කිසි දෙයක් තිතම්හේ ඉන්නවා. තිතම්හේ ඉන්න දේ තුළ ද්වේෂය තියෙනවා නම්, ඒක බලවත්ව ක්‍රියාත්මක වෙනවා දැනෙන්නේ නැද්ද? දැනෙනවා. ඒක වේතනාව මූල් කරගෙනයි වින්නේ. මෝහයත් වෙනෙම ම යි. අපිට ඇතිවෙනවා හයක්, හයක් ඇතිවෙවිට ගමන් බලවත්ව ක්‍රියාත්මක වෙනවා. මම කියන අදහසත් වික්ක යි හය තියෙන්නේ. මේ වේතනාව ඇති කරන කර්ම, සංඛාර සකස්වෙලා තියෙන්නේ සංසාරේ නවන්වන්න නොවේ සංසාරේ ගෙනියන්නයි. දැන් මේ වෙනකාට අපි වික වික්කෙනාගේ ජීවිත වල සංඛාර මොන විදිහට සකස් වෙලා ඇද්ද? බඡලෙවටි? දෙවිලෙවටි? ඒ දෙනෙන් විකකට යන්න බලත්න. ආයෙන් මේ මතුස්ස ලෝකට ආවොත් මේ ආන්මෙදී ඇතුණු ධර්මය ලැබෙන විකක් නැහැ.

ප්‍රාර්ථනා කරලා ලබන්න පුළුවන් දෙයක් නැ...

සංස්කාර සකස්වෙන්නේ මේ ජීවිතයේ දී නොයෙක් විදිහට. මේ කලින් ජීවිතයක අපිට සංස්කාර සකස් වුණා. සකස් වෙලා අපි මවි කුසක පිරිය මාස ගාණක්, විළියට ආවා. අපිට අපේ ඇස, කණ, භාසය, දිව, ගර්රය කර්මාත්තරසපව හැඳුනා. අපට පුළුවන් ද අපේ ඇස මේ විදිහට විපා. මේ කොත්ත් මේ විදිහට විපා, සම මේ විදිහට විපා. නොදු ලස්සන ඇස්, දිග කොත්ත් පැහැඟත් සමක් ඕනෑම කියලා

ප්‍රාර්ථනා කරලා බලන්න. බැහැ. සංස්කාර සකස්වෙලා තියෙන විදිහටිය අපට මේ දේවල් ලැබෙන්නේ.

අනාත්ම නිසය මේක මේතරම් භයානක...

ඩුඩුරජාතාන් වහන්සේ දේශනා කළා “මේ සංස්කාරවල ආත්මයක් නැහැ. සංස්කාර වෙනස් වෙලා යන විකක්. ඒ නිසා මාගේ සංස්කාර මෙසේ වේවා කියලා වෙනස් කරන්න බැහැ.” කෙනෙක් කරපු අකුසල කර්මය බලවත් නම් ඩුඩුරජාතාන් වහන්සේටවත් බැහැ වියාව එකෙන් බේරගන්න. ඒකට නොදුම උදාහරණය තමයි, අජ්‍යාසත්ත රෝතුමා. ඩුඩුරජාතාන් වහන්සේගේ ධර්මය අහලා ගියාට පස්සේ ඩුඩුරජාතාන් වහන්සේ නික්ෂුන් වහන්සේලාට කියනවා, “පින්වත් මහතෙනි, බලන්න අවාසනාවක මහත, පාප මිතුයන්ට අඩුවෙලා කරගන්තු දෙයක්. පාප මිතුයින්ට අනුවෙලා පියා මැරීමේ පාප කර්මය සකස් කර නො ගෙන නිරියා නම් අද මෙතැනදී මේ ආසනයේ දී ම මාර්ග එව එබන කෙනෙක්”. ඒ වගේ සංඛාරයක් නැදුහෙත් ඉවරයි. එකනේ මේ පෘතුගේරහ පැවිත් තියෙන භයානකකම. කර්මය මොන විදිහට හැදෙනි ද කියලා කියන්න බැහැ. දුහේ වින්න වින්න මනුස්සයෝගේ පින් පැවි විශ්වාසයක් නැහැ. සසර ගමනක් ගෙන අහලා නැහැ. කර්මය ගෙන ඩුඩුරජාතාන් වහන්සේ වහන්සේගේ ධර්මය අහලා නැහැ.

ඒ නිසා ඩුඩුරජාතාන් වහන්සේ වදාලා සංස්කාර අනාත්මයි. ආත්මයක් නැහැ. ආත්මයක් තිබුණා නම්, පුළුවන් වෙන්න ඕහෙ අනේ මං දින්නේ නැතිවයි ඕක කලේ. ඔහොම වෙන්න විපා. විහෙම විකක් නැහැ.

මේ තරම් පුංචි දෙයක් වන් ස්විර වුනා නම්...

ඩුඩුරජාතාන් වහන්සේ වදාරනවා වික්ද්‍යාතානායේ පැවැත්මක් නැහැ. ස්විර වූ දෙයක් නැහැ. වික්ද්‍යාතානායේ පැවැත්මක් තිබුණා නම් මගේ වික්ද්‍යාතානාය මෙහෙම වෙන්න ඕහෙ කියලා වෙනස් කරන්න පුළුවන් වෙන්න ඕහෙ. විහෙම කරන්න බැහැ. ඩුඩුරජාතාන් වහන්සේ දේශනා කළා වික්තරා අවස්ථාවක ඉතාම කුඩා දුවිල් ස්විල්පයක් ගෙන නියපාත්ත මත තියලා “පින්වත් මහතෙනි, මේ බලන්න මේ දුවිල් රික දිනා. මොන තරම් පුංචි දී” නික්ෂුන් වහන්සේලා ප්‍රකාශයක් කළා “ ඉතාමත් ස්විල්පය යි ස්වාමිනි” කියල. “පින්වත් මහතෙනි, මෙන්න මේ තරම් වන් ආත්මයක් තිබුණා නම් ගැලවීල්ලක් නෑ” විහෙම තිබුන නම් මේ බණ භාවනා වල, ආර්ය අෂ්‍ර්යාරික මාර්ගයේ ගමන් කිරීම කිසිම

වැඩක් නැතු. නමුත් විහෙම විකක් නැති නිසා හේතුව නැති වුනා ම එලය නැතිවෙලා යනවා. ඉතින් අපි මේ පරිහරණය කරන රුප, වේදනා, සංජු, සංඛාර, වික්ද්‍යාතා කියන පංච උපාධන ස්කන්ධයන් විහෙම යි.

අපේ පිටතන් මෙන්න මේ වගේ...

උන්වහන්සේ මේ ත්‍රියකාරීන්වය පුදුම ලස්සනට විස්තර කළු. උන්වහන්සේ පෙන්වා දුන්නා, වික්ද්‍යාතාතාය ගහක් වගේ කියලා. පොලුව සරු නම් පොලුවට හොඳව වතුර වැවෙනවා නම්, පොලුවේ යම්කිසි බිජයක් රෝපණය කළු ම මොකද ඒ බිජයට වෙන්නේ? බිජය ඉස්සෙල්ලා ම මුල් අදිනවා. මුල් ඇදාලා සාරය උරු ගතිමින් පැලුයක් හැරියට වැඩෙනවා. බුදුරජාතාන් වහන්සේ දේශනා කරනවා ඕන්න ඔය වගේ සිදුවීමක් මේ පිටතය තුළ සිද්ධ වෙනවා.

උන්වහන්සේ පෙන්වනවා, ආකාව (තත්ත්වා) කියන්නේ ගහකට වතුර වගේ දෙයක්. රුප, ස්ථානයෙන් හටගන්තු වදිම - සංජුව - සංඛාර පොහොර නියෙන පස් වගේ. පැලවෙන්සේ මොකක් දී? සිත (වික්ද්‍යාතාතාය) පැලවෙන්නේ කොහොදී? භවයේ.

මෙන්න මේ ත්‍රියකාරීන්වය නවන්වන්න නම් මොකද කරන්න සිනෝ. ගස් මරන්න සිනෝ. ගස් මරන්න සිනෝ නම් මොකද කරන්න සිනෝ. වතුර නොදා ඉන්න සිනෝ. වතුරු දාන්නේ නැතිවෙවිව ගමන් මොකද වෙන්නේ? ගස් වැඩෙන්නේ නං.

අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වෙනවා නම්....

ඉතින් උන්වහන්සේ අහනවා, “පින්වත් මහණොනී, මොකක්ද ඔබ මේ ගෙන හිතන්නේ? මේ රුප කියන්නේ නිත්‍ය දෙයක් දී? අනිත්‍ය දෙයක් දී?” මොකක් ද මේ පින්වතුන් හිතන්නේ?

රුප කියන්නේ අනිත්‍ය දෙයක්. අනිත්‍ය දෙයක් තුළ මොකක් ද හදාල දෙන්නේ? සැපක් දී? දුකක් දී? දුකක්. දුකක් හදාල දෙන්නේ. යමක් අනිත්‍ය නම්, ඒ අනිත්‍ය වූ, දුක වූ දෙය මම ය, මාගේ ය, මම වෙමි, මාගේ ස්වීර පැවැත්මය කියලා ගත්තොත් හර දී? වැරදියි.

බුදුරජාතාන් වහන්සේ අහනවා, “වේදනාව; සැප, දුක්, උපේක්ෂා වේදනා නිත්‍යය දී, අනිත්‍ය දී” කියලා. “අනිත්‍යය ස්වාමීනි” “යමක් අනිත්‍ය නම්, සැප සි දී, දුක සි දී” “දුක සි ස්වාමීනි” “යමක්

අනිතන නම්, දුක නම්, ඒක මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා සැලකීම හරි දී? ” “වැරදියි ස්වාමීනි”

උන්වහන්සේ අහනවා “හඳුනාගෙන්න දේවල් නිතය ද, අනිතන දී? ” කියලා. “අනිතනය ස්වාමීනි” “යමක් අනිතන නම්, සැප යි ද, දුක යි ද? ” “දුක යි ස්වාමීනි” “යමක් අනිතන නම්, දුක නම්, ඒක මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා සැලකීම හරි දී? ” “වැරදි යි ස්වාමීනි”

රිජයට උන්වහන්සේ අහනවා, “සංස්කාර නිතය ද, අනිතන ද? ” කියලා. “අනිතන යි ස්වාමීනි” “යමක් අනිතන නම්, සැප යි ද, දුක යි ද? ” “දුක යි ස්වාමීනි” “යමක් අනිතන නම්, දුක නම්, ඒක මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා සැලකීම හරි දී? ” “වැරදි යි ස්වාමීනි”

නැවතත් උන්වහන්සේ අහනවා, “විස්ක්‍රේමුණය නිතය ද, අනිතන ද? ” කියලා. “අනිතනය ස්වාමීනි” “යමක් අනිතන නම්, සැප යි ද, දුක යි ද? ” “දුක යි ස්වාමීනි” “යමක් අනිතන නම්, දුක නම්, ඒක මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා සැලකීම හරි දී? ” “වැරදි යි ස්වාමීනි”

කොහො තිබූනත් මේ රෘපය නම් අනාත්මය

අන්න රිජයට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා යම්කිසි රෘපයක් අනිතයේ තිරැදෑද ව්‍යුහා ද, යම්කිසි රෘපයක් තාම හට නො ගත් අනාගතයේ ද තියෙන්නේ, වර්තමානයේ හටගත් යම් කිසි රෘපයක් ඇද්දු, තමා යයි සළකන යම්කිසි රෘපයක් ඇද්දු, තමාගෙන් බාහිර යම්කිසි රෘපයක් ඇද්දු, ගොරේසු වූ යම්කිසි රෘපයක් ඇද්දු, සියුම් වූ යම්කිසි රෘපයක් ඇද්දු, යහපත් යයි සැලකෙන යම්කිසි රෘපයක් ඇද්දු, අයපනත් යයි සළකන යම්කිසි රෘපයක් ඇද්දු (සඩ්බං තං රෘපං) ඒ භාම රෘපයක් ම, (නේත්න් මම) මගේ නොවේයි, (නේසේ හමස්ම්) මම නොවේයි, (න මේසේ අත්තා) මගේ ආත්මය නොවේයි කියලා (එව මේතං යථා තුවන සම්පූර්ණය දැවිධිවාඩා ඔන්න ඔය ආකාරයෙන් මේකේ අත්ත තත්ත්වය නුවතු දියුණු කර කර බලන්න” කියනවා. ඔන්න බුදුරජාණන් වහන්සේගේ පාර

කොහො තිබූනත් මේ විදිමත් අනාත්මය

ඊට පස්සේ උන්වහන්සේ පෙන්වනවා යම්කිසි වේදනාවක් අනිතයේ තිරැදෑද ව්‍යුහා ද, තාම හට නො ගත් අනාගතයේ ද තියෙන්නේ, වර්තමානයේ හටගෙන ඇද්දු, තමා යයි සළකන, තමාගෙන් බාහිර

යයි සලකන, ගොරේසු වූ, සියුම් වූ, යහපත් යයි සැලකෙන, අයපහත් යයි සලකන (සඩ්බිං තං වේදනා) ඒ හැම වේදනාවක් ම, (තේතං මම) මගේ නොවෙයි, (නේසේ හමස්ම්) මම නොවෙයි, (න මේසේ අත්තා) මගේ ආත්මය නොවෙයි කියලා (ඒව මේතං යට් තුන් සංස්කෘතිය දුරිධිඩ්බිං) ඔහ්න ඔය ආකාරයෙන් මේකේ ඇත්ත තත්ත්වය නුවනා දියුණු කර කර බලන්න”

හඳුනාගත්ත දේන් අනාත්මයි.

“යම්කිසි හඳුනාගතීමක් අතීතයේ නිරැද්ද වුනා ද, තාම හට නො ගත් අනාගතයේ ද තියෙන්නේ, වර්තමානයේ හටගෙන ඇද්දා, තමා යයි සලකන, තමාගත් බාහිර යයි සලකන, ගොරේසු වූ, සියුම් වූ, යහපත් යයි සැලකෙන, අයපහත් යයි සලකන (සඩ්බිං තං සංස්කෘතා) ඒ හැම හඳුනාගතීමක් ම, (තේතං මම) මගේ නොවෙයි, (නේසේ හමස්ම්) මම නොවෙයි, (න මේසේ අත්තා) මගේ ආත්මය නොවෙයි කියලා (ඒව මේතං යට් තුන් සංස්කෘතිය දුරිධිඩ්බිං) ඔහ්න ඔය ආකාරයෙන් මේකේ ඇත්ත තත්ත්වය නුවනා දියුණු කර කර බලන්න”

ස්විර දෙයක් නැති වේතනා...

“යම්කිසි සංස්කාරයක් අතීතයේ නිරැද්ද වුනා ද, තාම හට නො ගත් අනාගතයේ ද තියෙන්නේ, වර්තමානයේ හටගෙන ඇද්දා, තමා යයි සලකන, තමාගත් බාහිර යයි සලකන, ගොරේසු වූ, සියුම් වූ, යහපත් යයි සැලකෙන, අයපහත් යයි සලකන (සඩ්බිං තං සංස්කාර) ඒ හැම සංස්කාරයක් ම, (තේතං මම) මගේ නොවෙයි, (නේසේ හමස්ම්) මම නොවෙයි, (න මේසේ අත්තා) මගේ ආත්මය නොවෙයි කියලා (ඒව මේතං යට් තුන් සංස්කෘතිය දුරිධිඩ්බිං) ඔහ්න ඔය ආකාරයෙන් මේකේ ඇත්ත තත්ත්වය නුවනා දියුණු කර කර බලන්න”

දියුණු කරන ලද නුවනීන් බලන්න විශ්දේශ්නාණය දෙය...

ඊට පස්සේ උන්වහන්සේ පෙන්වනවා “යම්කිසි විශ්දේශ්නාණයක් අතීතයේ නිරැද්ද වුනා ද, තාම හට නො ගත් අනාගතයේ ද තියෙන්නේ, වර්තමානයේ හටගෙන ඇද්දා, තමා යයි සලකන, තමාගත් බාහිර යයි සලකන, ගොරේසු වූ, සියුම් වූ, යහපත් යයි සැලකෙන, අයපහත් යයි සලකන (සඩ්බිං තං විශ්දේශ්නාණය) ඒ හැම විශ්දේශ්නාණයක් ම, (තේතං මම) මගේ නොවෙයි, (නේසේ හමස්ම්) මම නොවෙයි, (න මේසේ අත්තා) මගේ ආත්මය නොවෙයි කියලා (ඒව මේතං යට් තුන් සංස්කෘතිය දුරිධිඩ්බිං) ඔහ්න ඔය ආකාරයෙන් මේකේ ඇත්ත තත්ත්වය නුවනා දියුණු කර කර බලන්න”

දුටිධිඩ්බල) ඔහුගේ අකාරයෙන් මේකේ ඇත්ත තත්ත්වය නුවතු දියුණු කර කර බලන්න” කියලා.

මේක තමයි නියම කළකිරීම කියන්නේ...

රෝ පස්සේ බුදුරජාතාන් වහන්සේ පෙන්වනවා, “(ඒවා පස්සා හික්බලේ) පින්වත් මහතෙනෑනි, මේ ආකාරයට බලන විට, (සුතව) අරුයකාවකේ) තෙවිතුරු දැනම අසා දැනගත් ආර්ය ඉළුවකා, රැපය ගෙන දැනගත්ත කොට (රැපස්මිමිපි නිඩ්බින්දති) රැපය විපා වෙනවා. සතර මහා බාතුන්ගේහි හටගත් දේ විපා වෙනවා. (වේදනායාපි නිඩ්බින්දති) වේදනාවන් විපා වෙනවා. (සංඛාරේසුපි නිඩ්බින්දති) සංස්කාරයන් විපා වෙනවා. (විඹුද්ධාන්ස්මිමිපි නිඩ්බින්දති) හිතත් විපා වෙනවා.

එශේකු තියෙන ඇත්ත දැකින්න දැකින්න විපා වෙනවා. විපා වෙන්න වෙන්න ඇල්ල නැතිවෙනවා. ඇල්ල නැතිවෙවිව ගමන් නිදහස් වෙනවා. නිදහස් වෙවිව ගමන් දැනගත්ත රැපයෙන් නිදහස් වූනා. වේදනාවෙන් නිදහස් වූනා. සංස්කාරවෙන් නිදහස් වූනා. සංස්කාරයන් නිදහස් වූනා. විඹුද්ධාන්යෙන් නිදහස් වූනා කියලා.”

සියලු අවසන්...

හො දැනී යාම හෙවෙයි මේ කියන්නේ. ඇල්ල නැතිවූනා. අවබෝද්‍යක් නිසා තත්ත්හාවෙන් නිදහස් එම. රැප, වේදනා, සංක්ෂ්පූ, සංඛාර, විඹුද්ධානා බැඳුලා තිබිබේ මොකන් ද? තත්ත්හාවෙන්. තත්ත්හාවෙන් නිදහස්වීම ද මේ කියන්නේ. නිදහස් වෙවිව ගමන් අවබෝද වෙනවා ආයේ උපදින්න විධියක් නැහැ. ඉපදීම ඉවරයි. බුහුමතාර් වාසයේ කෙළවරට ගියා. ඉතින් මුකුත් කරන්න දෙයක් නැ කියන පුර්තා අවබෝදයකට විය පත්වෙනවා.

ඉතින් බුදුරජාතාන් වහන්සේ මේ දේශනාව දේශනා කරලා, අවාසානවනවාන් විස්ක ම, කොන්ඩ්ස්නෑ, වර්ප, හද්දිය, මහාම, අස්සපි කියන ඒ මහා පුණුෂවන්ත ස්වාමීන් වහන්සේලා පස් දෙනා ම උතුම් වූ අරහත්වයට පත්වූනා.

සිහිකරනා බණ පද නැම තේරුම් යන විට...

පින්වතුනි, මේ ධර්මය මොන තරම් ප්‍රවමාන ධර්මයක් ද? මෙවැනි ප්‍රවමාන ධර්මයක් අහමින් වේවා පුරුදු කරමින් ප්‍රවීතයේ හො

පෙනෙන ලෝකයක් කරා යත්ත අපි කොට්ඨර මේඛ දු? මේ ධර්මය අපට තේරේන්නේ නැත්තම් අපි කොසිතරම් අවාසනාවන්ත දු? ඒ නිසා මතක තියාගන්න සිහෙ අපේ බුද්ධිය හසුරුවාගෙන මෙය කෙපවරක් කළ යුතුයි. මේක බාහිර කෙහෙකුට කරන්න පූර්වන් විකක් තෙවෙයි. ඒ නිසා මේක උච්චතා කරන්නේ දියුණු කරන්න වටහා ගැනීමේ ගක්තිය ම යි. වටහා ගැනීමේ ගක්තිය වැඩි වෙන්න වැඩිවෙන්න අවබෝධ කිරීමේ හැකියාව වැඩියි. මේ ඔක්කොම අයිති දම්මානුපස්සනාවට.

ධර්මයෙහි පැහැදිලිව පෙන්වනවා මේ කුමයට නැවත නැවත අහන්න, නැවත නැවත පුරුදු කරන්න. නැවත නැවත දරුගන්න. දැන් බලන්න අපි නොයෙක් විදිහට අහන්නේ වික ම ධර්මයක් හේ දු? අන්න ඒකයි මේ ධර්මයේ තියෙන ආශ්චර්ය. ඒ අහන හැම ද්‍රව්‍යම අපට වුටිටක් හරි වැඩිපුර අවබෝධ වෙන්නේ නැද්දේ? අපට ටිකක් හරි අවබෝධ වෙනවා ද්‍රව්‍යීන් ද්‍රව්‍ය. ඒකයි මේ ධර්මයේ තියෙන ලක්ෂණය. වෙනෙනම මේ ධර්මය පුරුදු කිරීම තුළින් අවබෝධය ලබගෙන මේ ගොතම බුද්ධි රාජ්‍ය තුළ දීම මේ විතුරාර්ය සත්‍යය ධර්මය වහ වනා අවබෝධ වේවා!

ඝාත්‍ය! ඝාත්‍ය! ඝාත්‍ය!!!



හැම කෙලෙක භක්ත්‍යට දෙශ කදහම්

-සිඛ්‍යවාසිව සුන්‍ය-

පුද්ධාච්චන පිළිච්ච,

අපේ ජීවිතේට අනතුරු සිදු කරලා කිළුවූ කරල බ්‍රහ්ම කෙලෙස් ජාතියක් තියෙනවා. ඒ කෙලෙස් නිසා ගෝකේ සත්වයා විනාශ වෙනව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අපට ඒ කෙලෙස් වලින් අත්මිදිලා ජීවත් වෙන ආකාරය. ඒ ප්‍රිඩිබඳව සඳහන් වෙන විස්තරයක් මේ දේශනාවට ඇතුළත් වෙලා තියෙන්නේ. මේ සූත්‍ර දේශනාවේ නම ‘සංඛ්‍යව සූත්‍රය’. මේ සූත්‍ර දේශනාව ඇතුළත් වෙන්නේ ‘මත්සිම තිකාය - 1’ කියන උතුම් ග්‍රන්ථ රත්නයට.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනව ආගුව තුනක් ගැන. ඒ තමයි ‘කාමාශ්‍රව, ත්වාශ්‍රව, අවිර්තාශ්‍රව’. මේ ආගුවයන් තමයි අපට අනතුරු සිදු කරන්න මුළු වෙන්නේ. විතකාව තුවත් මෙහෙයවලා ඒකෙන් බේරෙන ආකාරය තමයි මේ බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ.

බුදුරජාණන් වහන්සේ සැවැන් තුවර ඒශ්චත්‍යාරුමයේ වැඩ සිටිද්දී ස්වාමීන් වහන්සේලාට (සංඛ්‍යවසංවර්පරියාය වෝ හික්ඛවේ, දේශීස්සාම්) “පින්චත් මහතෙනි, ඔබට සියලුම ආගුවයන්ගෙන් බේර සිටෙන ආකාරය කියල දේශනා කරනවා.

උත්වහන්සේ දේශනා කරපු ආකාරයට අපි හිටියෙන් අපට ඒ ආගුවයන්ට ගොදුරු වෙලා විනාශය කර යන්නේ නැතිව ඉන්න

පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ ගැන උන්වහන්සේ අපට පැහැදිලිව ම දේශනා කරනව.

වටිනාම දේ මොකක් ද?

අපි දහන්වා විශේෂයෙන් ම බුදු කෙනෙකුගේ නුවනා මේ ලෝකේ තියෙන අනෙක් ඇඟනයන්ට වඩා වෙනස්. මේ ලෝකේ අවශේෂ මනුෂයන්ගේ දැනුම, බාහිර පොත් පත්, අනෙකුත් දේවල් ආගායෙන් ගොඩ නැගෙන අවබෝධයකින් තොර දැනුමක් තමයි බොහෝ විට තියෙන්නේ. ඉතින් ඒ දැනුම නිතර වෙනස් වෙනව.

බුදුරජාණන් වහන්සේ වයස අවුරුදු 35 දී බෝධිමලයේ දී, සම්මා සම්බුද්ධීන්වයට පත්වූතා. ඒ සම්මා සම්බුද්ධීන්වයට පත් වූත් මොහාතේ ඉදාල, උන්වහන්සේ ගේ දැනුම සාමාන්‍ය ලෝකේ තිබෙන දැනුමට වඩා විශේෂ විකක්. ඒ කියන්නේ උන්වහන්සේ තමන්ගේ අවබෝධයෙන් ම සි ඒ ධර්මය දේශනා කරන්නේ. ඉතින් අවුරුදු භතලිස් පහක් මුල්ලෑලේ වැඩ සිරිය උන්වහන්සේ සියලු අහියෝග, සියලු කම්කටොල්, සියලු පරිසර මැද උන්වහන්සේගේ බුද්ධ කාන්ත කරගෙන ගියේ මේ ධර්ම දේශනා වළින්. ඉතින් ඒ සැම දේශනාවක ම තියෙන්නේ උන්වහන්සේ ගේ අවබෝධය.

යෝතිසේ මතසිකාරයේ නැත්තම් බෑ...

උන්වහන්සේ අවබෝධයකින් තොරව වික වචනයක්වත් පාවිච්ච කරල නඩ. ඒ නිසයි මේ ලෝකේ බාහිරන් ලැබෙන දේවල් අතර බුදුරජාණන් වහන්සේ ව්‍යාප ධර්මය අගු වෙන්නේ. ඒකට හේතුව ඒ තරම් අවබෝධයෙන් කතා කරපු කෙනෙක් අපට මුත් ගැහෙන්නේ නඩ. ඉතින් නොදුට පැහැදිලි ඒ බුද්ධ දේශනා අපි ඉගෙන ගනිද්දි. ඔබට නොදුට ම පැහැදිලි වේවි මේ සංඛ්‍යාව සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරය බැඳුවාම උන්වහන්සේ කොයිතරම් අවබෝධයකින් ද, කොයිතරම් කරුණාවකින් ද, මේ දේශනා අපට කිය දෙන්නේ කියල.

මේ ලෝකයේ මනුෂයන්ට, දෙවියන්ට බාහිරන් ලැබෙන වටිනා ම දේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ වගේ ම තමයි බාහිරන් ඒක කොට්ඨර වටිනා දෙයක් ව්‍යනත් අභ්‍යන්තරික වශයෙන් අපි සුදුසුකම් බඩල නැත්තම්, ඒ බාහිර වටිනාකම් අපට ප්‍රයෝගන ගහ්න බඩ. ඉතින් ඒක බුද්ධ දේශනාවට පැහැදිලිව ම තියෙනව. ඒක අපි ඔබට කියල දෙනවනේ. උන්වහන්සේ ඒක උපමාවලින් දේශනා කරනවනේ.

හැන්දක් නො වී දිවක් වෙන්න

අපි කොයිතරම් දැනම් දැනුම ලබාගෙන සිටිය ත්, ද්‍රව්‍ය මුත්ල්ලේ දැනම් දැනුම ලබාගෙන සිටිය ත්, ඒ අන්තර් සුදුසුකම නැත්තම් හොඳුදෙල බාපු හැන්දක් වගේ. කවචවත් ඒ හැන්දට ව්‍යංජන රස දැනෙන්නේ නෑ.

නමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනව, අන්තර් සුදුසුකම තියෙන කෙනා දිවක් වගේ. විකා ක්ෂේත්‍රයකින් මේකේ රස දැනගන්නව. ඉතින් අන්තර් සුදුසුකම තියෙන්නේ කාටද කියන වික කාලයක් යනෙකාට තමයි තේරේන්න පටන් ගන්නේ. වික පාරට ම තොයෙන බිජ. ධර්මය අල්ලන වික්කෙනා, හැති කෙනා කාලයක් යන කොට තමයි ඔප්පු වෙන්නේ.

ඉතින් මේ ධර්මය අල්ලන වික්කෙනාගේ අන්තර් සුදුසුකම තමයි යෝනිසේ මනසිකාරය. යෝනිසේ මනසිකාරය කියන වික අපි හොඳට තේරේම් අරගෙන තියෙන්න ඕනෑ. සාමාන්‍ය අර්ථය තමයි ‘නුවණින් විමසීම’ කියන වික. ඒකට තව කොටසක් විකන කරගන්න ඕනෑ. බුදුරජාණන් වහන්සේ වදාල ධර්මයට අනුව නුවණින් විමසීම කියල. විතකොට විතරයි අන්තර් සුදුසුකම නියම විදිහට පිහිටින්නේ. රීට පස්සේ වියාට මේ ධර්මය තේරේම් ගන්න පුළුවන් වෙනව.

දන්නා කෙනාටය දකිනා කෙනාටය...

දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ දේශනාට පටන් ගන්නේ කොහොමද කියල.

“(ජාත්‍යාචාරී අංශ හික්බලේ, පස්සකේ ආසවානා බයා ව්‍යුත්ම) පින්වත් මහත්තානි, මේ ආගුවයන්ගේ ක්ෂේත්‍රය වීම ගැන කියන්නේ දන්න කෙනාටයි, දකින කෙනාටයි. (නො අජාත්‍යාචාරී, නො අපස්සක්තායි) නො දන්නා, නො දකින කෙනාට නොවෙයි.”

ව්‍යි කියන්නේ හොඳ අවඩ්‍යෙන් ඉන්න කෙනාට, දැන්න කෙනාට, දකින කෙනාට තමයි මේ ආගුව ක්ෂේත්‍රය වීම දේශනා කරන්නේ. කුමක් දන්න කෙනාට ද, කුමක් දකින කෙනාට ද? මේ සූත්‍රයේ දී විස්තර කරනවා, (යෝනිසේ ව මනසිකාරය, අයෝනිසේ ව මනසිකාරය) මෙන්න මේ දෙක. යෝනිසේ මනසිකාරය මොකක් ද කියල දන්න කෙනාට යි, දකින කෙනාට යි, අයෝනිසේ මනසිකාරය මොකක් ද කියල දන්න කෙනාටයි, දකින කෙනාටයි තමයි ආගුව ක්ෂේත්‍රය තිරිමට දක්ෂතාවයක් ලැබේන්නේ.

එකක් විතරක් දැනගෙන ඉදුල මදි...

විතකොට ව්‍යෙහමනම් විය යෝගීසේ මනසිකාරය විතරක් දැනගෙන ඉදුල භරියන්හේ නෑ. විය අයෝගීසේ මනසිකාරය තුළ වන හාතිය, අයෝගීසේ මනසිකාරය තුළ වෙන විපත, අයෝගීසේ මනසිකාරය නිසා විය කොහොවද අරගෙන යන්හේ කියල විය දන්නා දැකිනා කෙනෙක් වෙන්න ඕනෑ.

ඉතින් බුදුරජාත්‍යන් වහන්සේ දේශනා කරනවා තුමක් ද මේ දන්නා දැකිනා දෙය. "පිණ්වත් මහතොති, අයෝගීසේ මනසිකාරයේ යෙදෙන කෙනාට තුපන් ආශ්‍රුව උපදීනව, උපන් ආශ්‍රුව වැඩිනව. විතකොට විය දන්නා දැකිනා කෙනෙක් වෙන්න ඕනෑ. යෝගීසේ මනසිකාරයේ යෙදෙන කෙනාට තුපන් ආශ්‍රුව උපදීන්හේ නෑ. උපන් ආශ්‍රුව නැතිවෙලු යනවා."

විතකොට අයෝගීසේ මනසිකාරයෙන් වෙන මේ විනාශයත්, යෝගීසේ මනසිකාරයෙන් වෙන යහපතත ත්, කියන මේ දෙක ම දන්නා දැකිනා කෙනාට තමයි මේ කෙලෙස් නැසීම ප්‍රයගන්න පුළුවන් වෙන්නේ. වෙන කෙනෙකුට කරන්න පුළුවන් කමක් නෑ.

දියුණුවෙන ක්‍රම හත යි

ඉතින් බුදුරජාත්‍යන් වහන්සේ කෙලෙස් නසන්න තියෙන ක්‍රම, මේ ආශ්‍රුව වර්ධනය වෙන්න නො දී ආශ්‍රුව ප්‍රහාණය කිරීමට තියෙන ක්‍රම හතක් මේ දේශනාවේදී පෙන්වල දෙනවා.

01. අත්‍යී නික්බවේ, ආසවා දස්සනා පහාතබ්බා

පිණ්වත් මහතොති, ආශ්‍රුවයන් තියෙනවා දේශනයෙන් ප්‍රහාණය කළ යුතුයි. (දේශනයෙන් කියන්නේ දැක්ම. දැක්ම කියන්නේ අවබෝධය)

02. අත්‍යී ආසවා සංවරා පහතබ්බා

සංවර වීම තුළින් ප්‍රහාණය කළ යුතු ආශ්‍රුව තියෙනවා.

03. අත්‍යී ආසවා පටිසේවනා පහාතබ්බා

නුවතින් වීමසා සේවනය කිරීම තුළින් ප්‍රහාණය කළ යුතු ආශ්‍රුව තියෙනවා.

04. අත්‍යී ආසවා අධිවාසනා පහාතබ්බා

ඉවසීමෙන් මුහුණදීලා, ඉවසීමෙන් දරාගෙන ප්‍රහාණය කළ යුතු ආශ්‍රුව තියෙනවා.

05. අත්තේ ආසවා පරිවර්ශනා පහාතබ්බා

තේරුම් අරගෙන දුරු කිරීමෙන්, ඇසුරු නො කර අත්හැරීමෙන් ප්‍රහාණාය කළ යුතු ආශ්‍රාව තියෙනවා.

06. අත්තේ ආසවා විනෝදනා පහාතබ්බා

දුරු කිරීමෙන් ප්‍රහාණාය කළ යුතු ආශ්‍රාව තියෙනවා.

07. අත්තේ ආසවා භාවනා පහාතබ්බා

සමථ-විදුර්ගනා භාවනා තුළුන් සපේත බොත්කිංග දියුණු කිරීමෙන් ප්‍රහාණාය කළ යුතු ආශ්‍රාව තියෙනවා.

නිරයට යන්නෙන්...

විතකොට මේ ආශ්‍රාව කියල කිවිවේ අපි කරදුරේ වැටෙන දේවල්. අපි විනාශ වෙන දේවල්. අපි අනතුරේ වැටෙන දේවල්. අයහපන සිදු වෙන දේවල්.

නිඩ්බේදික පරියාය සූතුයේ ආශ්‍රාවයන්ගේ ලක්ෂණ ගැන විස්තරයක් තියෙනවා.

- (**අත්තේ හික්බවේ ආසවා තිරය ගාමණිය**) සමහර ආශ්‍රාව තියෙනවා ඒ ආශ්‍රාව තමන්ගේ සිත තුළ පවත්වාගෙන ගියෙන් නිරය ගිහින් තමයි නවතින්නේ. ඒ ආශ්‍රාව විසින් නිරයට වික්කරගෙන යනවා.
- (**අත්තේ ආසවා පෙන්වීවිසය ගාමණිය**) ඒ ආශ්‍රාව විසින් තමාව උෂ්ත ලෙස්කයට වික් කර ගෙන යනවා.
- සමහර ආශ්‍රාව තියෙනවා ඒ ආශ්‍රාව තමා තුළ නිඩ්මෙන් තිරසන් අපායට වික් කර ගෙන යනවා.
- සමහර ආශ්‍රාව විසින් මිනිස් ලෙස්කයට වික් කර ගෙන යනවා.
- සමහර ආශ්‍රාව විසින් දිවිස ලෙස්කයට වික් කර ගෙන යනවා.

මේ හැම දෙයක් ම වෙන්න මුල් වෙන්න ආශ්‍රාව. මේ ආශ්‍රාව කෙහෙකුගේ සිනෝ නැත්තම් ‘ආසවක්බය’ නම් විය පිරිනිවන් පානවා. විහෙම නම් ආශ්‍රාව තිඩ්මෙන් තමයි මේ සත්වයාගේ සංසාර ගමන දිහින් දිගට පවතින්නේ.

දුරශනයෙන් ප්‍රහාණය කළ යුතු ආගුව

දුරශනයෙන් ප්‍රහාණය කළ යුතු ආගුව ගැන දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

“පිහිට්වන් මහතෙනි, මේ කරුණෙන් දී අසත්පුරුණෝචාව, අශ්‍රාතෙවන් පෘතග්‍රෑතන කෙනාව හඳුනා ගන්න” කියනව්. අශ්‍රාතෙවන් කියන්හේ ඉවත්තයෙන් ලැබිය යුතු දේ බඩාගෙන නෑ. කොට්ඨාස ධර්මය ඇහුවන් වැඩික් නෑ වියාට. ඉවත්තයෙන් ලබූ දේ හැටියට පළමුවෙන් ම ගුද්ධා සම්පත්තියට වින්න සිනේ. ඉවත්තයෙන් ලබා ගත යුතු දේ බඩා ගන්හේ නැති කෙනා කොට්ඨාස ඇහුවන් ඉතුවත් හෙමෙද අශ්‍රාතෙවන්.

විතකාට අශ්‍රාතෙවත් පෘතග්‍රෑතන කෙනා (අරියාභං අදස්සාව) ආර්යයන් වහන්සේලට අදුනන්හේ නෑ. (අරියධිම්මස්ස අකෝච්ඡේ) ආර්ය ධර්මයට දක්ෂ නෑ. (අරියධිම්මේ අවිනිතො) ආර්ය ධර්මයෙහි හික්මෙන්හේ නෑ. (සත්පුරුෂභං අදස්සාව) සත්පුරුණෝයන් වහන්සේලාව අදුනාගත්ත බෑ. (සත්පුරුණධිමස්ස අකෝච්ඡේ) සත්පුරුණෝ ධර්මයට දක්ෂ නෑ. (සත්පුරුණ දිම්මේ අවිනිතො) සත්පුරුණෝ ධර්මයෙහි හික්මෙන්හේ නෑ. විතකාට මෙයා තමයි අශ්‍රාතෙවත් පෘතග්‍රෑතන කෙනා.

විහෙම නම් අශ්‍රාතෙවත් පෘතග්‍රෑතන කෙනා අසත්පුරුණෝයෙක් ම දි. ඇයි සත්පුරුණෝයට අදුනගත්ත නෑ. සත්පුරුණෝ ධර්මය අදුනගත්ත නෑ. සත්පුරුණෝ ධර්මයේ හික්මෙන්හේ නෑ. විතකාට වියා අසත්පුරුණෝයෙක් ම දි.

හිතන්න ඕනෑම මොනවද කියල හිතාගන්න බැං...

ඉතින් එ් අසත්පුරුණෝ කෙනා මෙහෙති කළ යුතු, මනසිකාර කළ යුතු, සිහිතුවතින් විමසිය යුතු දේවල් දැන්හේ නෑ. එ් තිසා ම ඒ කෙනා එ් දේවල් හිතට ගන්න දක්ෂ නෑ.

ර්පාගට මෙහෙති නො කළ යුතු දේ දැන්හෙත් නෑ. එ් තිසා මේ කෙනාට මේ දේවල් තෝරා බේරා ගන්න බැරිට මෙහෙති කළ යුතු දේවල් මෙහෙති කරනවා.

හඳුනාගත්තොත් බඩ මා...

මට බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් හමුවතු. විශේ බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරුවෙට් අහනව. “ස්වාමින්,

හාගෙවතුන් වහන්ස, අසත්පුරුෂයාට සත්පුරුෂයාට හඳුනාගන්නට පුළුවන් දී? අසත්පුරුෂයාට අසත්පුරුෂයාට හඳුනාගන්නට පුළුවන් දී?” කියල. විතකොට බුදුරජාතාන් වහන්සේ “බඩා ආනන්ද” කියල දේශීනා කරනවා.

විතකොට අසත්පුරුෂයා සත්පුරුෂයාට බැභාර කරනවා අසත්පුරුෂයා කියල. අසත්පුරුෂයා ඇසුරු කරනව සත්පුරුෂයා කියල. ඒ තුළින් තවත් විනාශයට යනව.

සත්පුරුෂයා වීහෙම තෙවෙසි, සත්පුරුෂයා හඳුනාගන්නවා මෙන්න අසත්පුරුෂයා මෙන්න සත්පුරුෂයා කියල වෙන් වෙන් වශයෙන් හඳුනාගන්නවා.

නො කළ යුතු දේ කරන නිසා....

ඉතින් අශ්‍රාකෑතවත් පාත්‍රග්‍රහන කෙනා, මෙහෙති කළ යුතු දේවල් කරන්න නෑ. මෙහෙති නො කළ යුතු දේ දහ්නේත් නෑ. මේ නිසා මෙහෙති කළ යුතු දේවල් මෙහෙති නො කිරීමෙනුත් මෙහෙති නො කළ යුතු දේවල් මෙහෙති කිරීමෙනුත්, තුපන් කාමාශුව උපදිනවා. උපන් කාමාශුව වැඩෙනවා. තුපන් හවාශුව උපදිනවා. උපන් අව්‍යාප්‍රාත්‍යුව වැඩෙනවා.

මේ අනතුරු සිදුවෙන්හේ මෙහෙති නො කළ යුතු දේ මෙහෙති කරන්නට යාමෙන් ම දී. ඒ ගැන වියාට හොයා ගන්න බැ. යෝනිසේ මහසිකාරය වුවිටක් හර තියෙනව නම් කෙහෙකුව බේරෙන්න පුළුවන්.

අසුව් පිරවු කළය

දැන් අපි දහන්නව බුදුරජාතාන් වහන්සේ පැහැර මාගන්දියාගේ අම්ම දී, තාත්තා දී මාගන්දියාට වික්ක ගෙන ගිය. මාගන්දියාගේ අම්මට දී තාත්තට දී තුවනු තිබුනානේ. අම්ම දී, තාත්ත දී ඉස්සරහ පොදුවේ ගර්රය ගැන කිවිවේ. වියාගේ ගර්රය ගැන විතරක් නෙවෙයි කිවිවේ. ‘මේ ගර්රය කියන්නේ අසුව් පුරවුපු කළයක් විගේ වික්ක’ කියල බුදුරජාතාන් වහන්සේ කිවිවේ. විතකොට අර අම්ම දී, තාත්ත දී තුවනු තිබුනා නිසා ඉදිරියට ප්‍රශ්න කළ.

“ඉතින් ඔබ වහන්සේ විහෙනම් මේ ගර්රය අනහැරල දිව්‍ය ගර්රයක් පතනව දී?” කියල අසුව්. කළබල වෙන්න නැතිව ඊට පස්සේ කෙමෙන් කෙමෙන් ප්‍රශ්න අහගෙන ගිය. මේ අම්ම දී, තාත්ත දී දෙන්න ම ධර්මය අවබෝධ කළ.

දුටු අයෝතිසේ මහසිකාරයේ යෙදෙන්න පටන් ගත්තා. රීට පස්සේ බුදුරජාණන් වහන්සේට කරන්න තියෙන හැම නින්දාවක් ම, හැම අපහාසයක් ම, කඩා. සංස්කීමකට පත්වෙන්නේ නඩ. එකට හේතුව දිනින් දිගටම තියෙන්නේ අයෝතිසේ මහසිකාරය. අන්තිමට මොක ද කලේ, බුදුරජාණන් වහන්සේට පහදින්නේ කවුද ඒ අයටත් වෙටර කඩා. ඒ අයට හරවිගන්න බැරවෙන කොට ඒ අයට මරන්න තීරණය කඩා. රීට පස්සේ පිරිස යොදුවලා සාමාවති බිසව ඇතුළු පත්සියක් ගෙයක් ඇතුළට දාලා ගිහි මැරුවා.

චිත්‍රකොට ඕනෑම මැදිවුන ඒ පත්සිය ම මහසිකාර නො කළ යුතු දේවල් මහසිකාර කරන්නේ නඩ. මෙහෙති කළ යුතු දේ මෙහෙති කරනව. ඇයි ඒ ඔක්කොම ගුෂෙනවත් අරුය ගුවකයෝ. යෝතිසේ මහසිකාරයේ යෙදෙනව. ඒ අය අමු අමුවේ පිවිවිලා මැරැණු. ඒ පිවිවුහේ කය විතරයි. තමන් හඳවාගේ දියුණු කරප ධර්මය පිවිවිල ගියේ නඩ. සියලු දෙනා ම මාර්ග එල ලැබූවා. ඕකට තමයි කියන්නේ ‘ධර්මයේ හැසිරෙන කොනාව ධර්මය විසින් ආරක්ෂා කරනව’ කියල. කවුරුවත් දුගතියේ ගියේ නඩ.

මෙනෙනට ආවොත්...

චිත්‍රකොට ඒක තමයි මෙහෙති කළ යුතු දේවල් මෙහෙති කිරීමේ දක්ෂකම. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මෙහෙති කළ යුතු දේවල් මෙහෙති කරදේ නූපන් ආශ්‍රාව උපදින්නේ නඩ. උපන් ආශ්‍රාව ප්‍රහාණය වෙලා යනවා.

- නූපන් කාමාශ්‍රාව උපදින්නේ නඩ.
- උපන් කාමාශ්‍රාව ප්‍රහාණය වෙලා යනවා.
- නූපන් හවාශ්‍රාව උපදින්නේ නඩ.
- උපන් හවාශ්‍රාව නැතිවෙලා යනවා.
- නූපන් අව්‍යේරාශ්‍රාව උපදින්නේ නඩ.
- උපන් අව්‍යේරාශ්‍රාව ප්‍රහාණය වෙලා යනවා.

ඒ ප්‍රහාණය වෙලා යන්නේ නූවනින් මෙහෙති කරන්න පුළුවන් වුනා ම. නූවනින් මෙහෙති කරන්න බැර කොනා අයෝතිසේ මහසිකාරය යෙදෙන කොට විය හැම නිස්සේ ම ඉන්නේ ගුද්ධාව තුළ තෙමයි, සැකය තුළ ගි. අයෝතිසේ මහසිකාරයේ යෙදෙනා කොනා බුදුරජාණන් වහන්සේ ව පිළිගන්නේ නඩ. උන්වහන්සේ ගේ ධර්මයටත් පිළිගන්නේ නඩ.

ලොංකික සම්මාදීවිධියන් යෝගීසේ මනසිකාරය නිසා...

සාමාන්‍යයෙන් යෝගීසේ මනසිකාරය යෙදෙන කෙනෙක් ඉක්මනින් විනවා ලොංකික සම්මාදීවිධියට. ලොංකික සම්මාදීවිධිය නියන්නේ,

මෙලෙටාව පරෙලෙටාව පිළිගන්නවා, පින් පවි පිළිගන්නවා, හොඳ නරක පිළිගන්නවා, ගමිකිසි නොදුක් හෝ නරකක් හෝ කර්මයක් කලාත් ඒක තමන්ට ආපුනු කැරකිලා විනවා කියල පිළිගන්නවා, ඕහිපාතික සත්වයන් උපදිනව කියල පිළිගන්නවා, පිවිතාවබේදය ඇති කර ගත්තු ගුමණා බ්‍රාහ්මණයන් මේ ලෞකයේ හිටිය කියල අවබේද කරගන්නව.

මේ පිළිගනීමන් වික්ක තමයි, වියාට යෝගීසේ මනසිකාරයට වින්න පුළුවන් වෙන්නේ. ඒ කියන්න වියාට ගුද්ධාවට වින්න පුළුවනි. විහෙම නැත්නම් වියා ගුද්ධාවටටත් වින්න නෑ. අයෝගීසේ මනසිකාරයේ ම ඉන්නවා.

මෙන්න මෙහෙමන් හිතෙන අය ඉන්නවා...

මම අතිතයේ හිටිය ද කවුද දුන්නේ, නැද්ද කවුද දුන්නේ, අනාගතයේ මම ඉදියි ද කවුද දුන්නේ, නැද්ද කවුද දුන්නේ, කොහොර වෙලා ඉදියි ද කවුද දුන්නේ, කොහො ගියා ම මොකේ, වර්තමානයේ අපි මෙහෙම හිටියට අපි කොහොන් ආව ද කවු ද දුන්නේ. අපි කොහො යනව ද කවුද දුන්නේ. ඒක මොකට ද අපිට.

ඩිහොම කියන අය නැද්දේ? ඉන්නව. ඔය ඔක්කොම ඇතිවෙන්නේ මොකන් ද? අයෝගීසේ මනසිකාරයෙන්.

මත් එකකට අයිති වේය ඒ මේකුදුවා...

ඩුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අයෝගීසේ මනසිකාරයේ යෙදෙන්න ගියහම ඒ පුද්ගලය මේ දාෂ්ටී භයෙන් විකකට වැටෙනවා කියල.

01. මට වෙනස් නොවන ස්ථීර වූ ආත්මයක් තියෙනව.
02. මට වෙනෙම ස්ථීර වූ ආත්මයමක් නෑ. ඒකෙන් විය වැටෙන්නේ උච්චේද දාෂ්ටීවයට.
03. මට ආත්මයක් තියෙනව. මේ ආත්මය තුළ ඉඳු තමයි මම අනාත්මය දැකින්නේ.

04. අනාත්මය තුළ ඉදුල තමයි මම ආත්මය දැකින්නේ
05. ආත්මය තුළ ඉදුල තමයි ආත්මය දැකින්නේ. අනාත්මය තුළ ඉදුල තමයි අනාත්මය දැකින්නේ.
06. පින් පවි විපාක දෙනව නම් මේ හික්කොම ඒ මේ ආත්මය නිත්‍යය සි. වෙනස් වෙන්නේ නෑ.

මේ වගේ දැජ්ටී ගත වීම විතරයි අයෝතිසේ මහසිකාරයේ යෙදෙන අශ්‍රාතවත් පෘත්‍රීතන කෙනාට නියෙන්නේ කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

සතර අගතියෙන් තොර මොහොතක් නොමැතන මා දුටුවේ...

දැජ්ටී ගත වුන කෙනා හැම මොහොතෙම ඉන්නේ සතර අගතියේ. ජන්ද, උජ්ඡ, හය, මේහ කියන සතර අගතියට වැට්ටෙම ඉන්නේ. ඒ නිසා ඒ දැජ්ටීයට ම අභුවෙලා පැටවි පැටවි යනව. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වල දෙනවා,

(දුටුධි සංයෝගන සංයුත්තේ) නික්බවේ, අස්සුතවා පුරුර්ජනේ) මේ අශ්‍රාතවත් පෘත්‍රීතන කෙනා දැජ්ටී බන්ධනයේ බැඳීම ඉන්නේ. ඒ කියන්නේ නිවැරදි අවබෝධයකට වින්න පුලුවන් කමක් නෑ. හැම නිස්සේ ම වියා පටලවේ පටලවේ යනව. ඒ නිසා ජාති, ජරා, මරණ, සෝක වැළඳීම්, දුක්, දුෂ්චිතයේ, සුසුම් හෙළුම් වැනි වියාට නිදහස් වෙන්න බැං කියනව.

භද්‍රනාගන්න ඒ සෞදුරු සත්පුරුෂයා...

ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආර්ය ග්‍රාවකයා ගැන දේශනා කරනවා, ඒ කියන්නේ ග්‍රාවතායෙන් ලබා ගත යුතු දේ ග්‍රද්ධා සම්පත්තිය ලබා ගත් කෙනා. විතකොට ඒ ග්‍රද්ධාවට තමයි කියන්නේ, (සද්ධානි තථාගතස්ස බොධිං) තථාගත බුදුරජාණන් වහන්සේ ගේ අවබෝධය තමයි ඒ කෙනා අදහන කෙනා අනිවාර්යයෙන් ම මේ ධර්ම මහසිකාරයට විනවා ම සි.

ඒ ග්‍රාතෙවත් ආර්ය ග්‍රාවකයා (අරයානං දස්සාව්) ආර්යන් වහන්සේලාව අදහනව, (අරයාම්මස්ස කොවල්) ආර්ය ධර්මයට

දැක්ළයි, (අරියධම්මේ සුවිතිතේ) ආර්ය ධර්මයේ හික්මෙනවා, (සප්පුරුසානං දේශීභාවි) සත්පුරුෂයන් වහන්සේලාව අදාළාගන්නවා, (සප්පුරුසාධම්මස කොට්ටෙළු) සත්පුරුෂ ධර්මයට දැක්ළයි, (සප්පුරුසාධම්මේ සුවිතිතේ) සත්පුරුෂ ධර්මයෙහි හික්මෙනවා. අන්ත ඒ අය දහ්නව, මෙවා තමයි මෙනෙහි කළ යුතු දේ, මෙවා තමයි මෙනෙහි නො කළ යුතු දේ කියල.

ඩුඩුරජාතාන් වහන්සේ දේශනා කරනවා, මෙනෙහි නො කළ යුතු දේ මෙනෙහි කරන්න තියෙන් මොකද වෙන්නේ කියල. කාමාශ්‍රාව, හාලාශ්‍රාව, අවිර්ජාශ්‍රාව වැඩෙනවා. ඒ නිසා ඉළතවත් ආර්ය ඉළවකයන් ඒ මෙනෙහි නො කළ යුතු දේ මෙනෙහි කරන්නේ නය.

හිතනව නම් හිතන්න වතුරාර්ය සත්‍යය ම පමණක්....

මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි කපෙනත් ආශ්‍රාවයන් ප්‍රහාතාය වෙනවා. වික ද්‍රව්‍යක් ඩුඩුරජාතාන් වහන්සේ දැක්ක. මේ හික්ශන් වහන්සේලා කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විභිංඡ සංකල්ප වල යෙදිල වාසය කරනව. විතකොට ඩුඩුරජාතාන් වහන්සේ වැඩිම කරල අහනවා, “මොනවද ඔය දැන් කනා කර කර හිටියේ” කියල. ඉතින් උප්‍රවහන්සේලා කියනවා “ස්වාමි, අපි මේ කනා කර කර හිටියේ වැඩිකට නැති දේවල්” කියල.

විතකොට ඩුඩුරජාතාන් වහන්සේ දේශනා කරනවා, “මහතෙනි, මේ පිවිත අවබෝධය පිතිස සියල්ල අතහළ පැවේද වූ ඔබ සිට කනා කරන වික සුදුසු නය. ඔබ කළේපනා කරන්න සිනේ, මෙන්න මේක තමයි දුක නම් වූ ආර්ය සත්‍යය. මේක තමයි දුක හාලැංකීම නම් වූ ආර්ය සත්‍යය. මේක තමයි දුක නැතිවිමේ මග නම් වූ ආර්ය සත්‍යය කියල ඔබ කළේපනා කරන්න.”

දැන් බලන්න අව්වර ධර්මය දේශනා කරදේදි ඩුඩුරජාතාන් වහන්සේ පැවේද වූ අය පවා නො මගට වැටුන අවස්ථා ධර්මය අමතක වෙන අවස්ථා තිබුල තියෙනවා. ඉතින් ඩුඩුරජාතාන් වහන්සේට සිද්ධ වූ ආයෝමත් ඒගොලෙන්ට සිතිය උපදේශවල දෙන්න ‘මේ කාරණායට යි පැවේද වූනේ’ කියල.

මෙන්න නුවණින් කළේපනා කරන්න සිනේ දේ...

ඉතින් ඩුඩුරජාතාන් වහන්සේ දේශනා කරනවා, නුවණින් මෙනෙහි කරන කෙනා මේ විදිහට නුවණින් මෙනෙහි කරන කොට උපන් ආශ්‍රාව ප්‍රහාතාය වෙනවා. නුපන් ආශ්‍රාව උපදින්නේ නය.

(සේ) ඉදි දුක්ඛන්ති යෝනිසේ මහසිකරෝති) ඒ තැනැත්තා මෙය දි දුක්ඛ ආර්ය සත්‍යය කියල නුවතින් මෙහෙති කරනවා. දැන් ඕඩ නො දැන්නවා වුනාට ගැහුරින් කල්පනා නො කළාට පංච උපාභ්‍යනස්කන්ධිය මෙහෙති කරන කොට, අනිත්‍ය වශයෙන් ආයතන මෙහෙති කරන කොට, ධාතු වශයෙන් අනිත්‍ය මෙහෙති කරන කොට ඒ මොකක් ද ඕඩ නුවතින් විමසන්නේ. දුක්ඛ ආර්ය සත්‍යය. ඒ නිසා තමයි දුක කියල යෝනිසේ මහසිකාරය යෙදෙනවා. නුවතින් විමසනව.

(අයං දුක්ඛ සමුද්‍යෙන් යෝනිසේ මහසිකරෝති) මේක තමයි දුක හටගන්නා කාරණාව කියල නුවතින් විමසනවා. ඒ කියන්නේ තමන් සිහියෙන් ඉන්න කෙහෙක්. නැත්තම් මෙහෙම කරන්න පුළුවන් කමක් නඩ. ඇයි තමන්ට රාගයක්, ද්වේෂයක්, තුළුධියක්, ර්‍රෑෂ්‍යාවක්, වෙටරයක්, විකවෙක කිරීමක්, මාන්ත්‍යයක්, උඩිගු කමක් ආවෙළත් සිහියෙන් ඉන්නව නම් දැන්නව. මේ තමයි දුක හටගන්න හේතු වෙන්නා වූ කාරණා. විතකොට වියා එකට කැමති වෙනව දැ? නඩ. වියා මොකද කරන්නේ ඒක ප්‍රහාණය කරනව.

දුක්ඛ සමුද්‍ය කියන්නේ ප්‍රහාණය කළ යුතු දෙයක්. වියා ඒක වර්ධනය කරන්නේ නඩ. වියා දුක්ඛ සමුද්‍ය ප්‍රහාණය කරනවා.

(අයං දුක්ඛ නිරෝධේති යෝනිසේ මහසිකරෝති) ඒ කෙලෙස් නැතිවීම, දුකේ නිරදේද වීම ඒ කියල නුවතින් මෙහෙති කරනවා.

(අයං දුක්ඛ නිරෝධේති ගාමිනි පටිප්‍රාති යෝනිසේ මහසිකරෝති) මේක තමයි දුක නිරදේද කිරීමේ ප්‍රතිප්‍රාති කියල වියා ආර්ය අජ්ධාංතික මාර්ගය තමයි නුවතින් මෙහෙති කරන්නේ. විතකොට අපිට ජේනව මේ වතුරාර්ය සත්‍යයට ආපු නැති කෙනාට නම් මේක අශ්‍රේන්න පුළුවන් කමක් නඩ. මේ සම්මා දැවිධියට ආවෙළත් තමයි ඉතිරි මාර්ග ඔක්කොම සම්පූර්ණ වෙන්නේ.

විතකොට සංයෝජන ප්‍රහාණය වෙනවා

ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, (තස්ස ඒවා යෝනිසේ මහසිකරෝත්තේ) එය විදිහට නුවතින් මෙහෙති කරන කෙනාට (තිනි සංයෝජනාති පහියන්ති) සක්කාය දිවිධි, විවිධිවිතා, සිලුබිත පරාමාස කියන සංයෝජන තුන ප්‍රහාණය වෙලා යනවා.

විතකොට අපට පැහැදිලිව ජේනවා මේ වතුරාර්ය සත්‍යය අවබෝධියන් විස්ක ම තමයි මේ කෙගෙසුන්ගේ ප්‍රහාණය ප්‍රවන් ගන්නේ.

“(ඉමේ වුව්වන්ති හික්බලේ, ආසවා පහාතබිබා) මහතෙනි, මේකට තමයි කියන්නේ දුරශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රාව කියල.”

හරයට ම තේරුම් ගන්න මේ ‘දුරශනය’

දුරශනය කිවිවාම සමහර නිතන්නේ මේ අභාව පේන විකක් කියල. දුරශනය කියන වචනය එකට පාව්චිවී කපාට මෙතන දුරශනය කියන්නේ අවබෝධයට. මේක කියන විට තේරුන්න ඇති,

මේක තමයි දුක නම් වූ ආර්ය සත්‍ය කියල තුවනින් විමසන්න අවබෝධයක් යිනො. මේක තමයි දුක භට ගැනීම කියල තමන්ගේ සිතෙන් හට ගන්නා කෙටෙස් ගැනත් තුවනින් දකින්න අවබෝධයක් තියෙන්න යිනො. මේක තමයි දුකක් නිරෝධය කියල තුවනින් දකින්න අවබෝධයක් තියෙන්න යිනො. මේක තමයි දුකක් නිරෝධ ගාමිනි පරිපාලුව කියල ආර්ය අෂ්‍යාංශික මාර්ගය දකින්න අවබෝධයක් තියෙන්න යිනො.

තමන් දක්ෂ නම් හර...

ඒ අවබෝධයට වින්නේ යෝනිසේ මහසිකාරය තියෙන කෙනා විතර ම දි. වෙන කෙනෙකුට විනෙන්ට වින්න පුළුවන්කම් නැ. විතකොට අපි තොදුට තේරුම් ගන්න යිනො, පින්වතුති, මේ ගොතම බුද රජාණන් වහන්සේ ව අපිට දැන් ධර්මය තුළින් මුණ ගැහෙහාට. අපිට අභාගතයේ ගත්තොත් විහෙම ඉතික් තියෙහේනේ මෙතුළු බුදුරජාණන් වහන්සේ ව මුණා ගැහෙහුන්න. ඒ වෙන්නේ මිනිස් ආයුෂ ප්‍රවාරුදු 80,000 ක් ගියහම. යෝනිසේ මහසිකාරය හැත්නම් ව්‍යුවත් බං. අදට ත් බං. විහෙම නම් පුළුවන් කමක් තිබුනෙන් තියෙන්නේ යෝනිසේ මහසිකාරය තිබුනෙන් විතරයි.

විහෙම නම් ඔබ තේරුම් ගන්න සම්පූර්ණයෙන් ම තමන්ගේ දක්ෂතාවය මත තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මුණ ගැහුනට පස්සේ සම්පූර්ණයෙන් ම දියුණුව තියෙන්නේ තමන්ගේ දක්ෂතාවය මත විතරම දි. තමන් දක්ෂ නම් කරන්න පුළුවන් එක. තමන් ඒ කාරණයට දක්ෂ හැත්නම් තමන්ට ඒ අවස්ථාව අනිම් වෙලා යනවා. ලෝකයේ වැඩිපූරම තියෙන්නේ ඒ අවස්ථාව අනිම් වීම.

සංවර වීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රාව

රීලගරට බුදුරජාණන් වහන්සේ දෙවනි වික පෙන්වල දෙනව. (සංවර පහාතබිබා) ආශ්‍රාවයන් තියෙනව සංවර වීම තුළින් ප්‍රහාණය කළ යුතුයි. ඒ කියන්නේ,

“මූධ හිස්බලේ හිස්බු පටිසංඛා යෝනිසේ වක්බු ඉන්දිය සංවර සංව්‍යෝ විහරති” නුවතින් වීමස වීමසා අසස නැමැති ඉන්දිය සංවර කරගෙන වාසය කරනවා.” විතකොට අසස නැමැති ඉන්දිය අසංවරව වාසය කරදී හට ගන්න ආගුව හටගන්නේ නඩ.

හෙන රැඳුන රැඳුන තඟන්වල...

අභාවට වික වික දේවල් ජේනවිනේ. පින්තුර ජේනවා, පොත් පත් ජේනවා, පත්තර ජේනවා, කඩල පත්තර ජේනවා, නිහ්දා ජේනවා, ප්‍රජාංසා ජේනවා, අපහාස ජේනවා. වියා මේ ඔක්කොම අභාහන් බලන්න ගත්තොත් අසස අසංවර වෙනව්. අසස අසංවර වුන ගමන් එ් පුද්ගලය කිළුව වෙනවා. විතකොට සංවර වීම තුළ කිළුව වෙන්න බැං.

රේලුගට කත්‍රා සංවර කරගත්තාම කත්‍රා අසංවර කර ගැනීමෙන් හට ගන්න ආගුව හට ගන්නේ නඩ. කතෙන්න වික වික දේවල් අහන්න ලැබෙනවා. කතෙන්න තොද අහන්න ලැබෙනවා; ධර්මය අහන්න ලැබෙනවා; අධ්‍රිමය අහන්න ලැබෙනවා; නිහ්දා අහන්න ලැබෙනවා; ප්‍රජාංසා අහන්න ලැබෙනවා; උපවාද-ඡපවාද අහන්න ලැබෙනවා; කඩිකතන්දර අහන්න ලැබෙනවා; සිප-දුප අහන්න ලැබෙනවා. ඉතින් මේ ඔක්කොම අපි අයිසිය යුතු නැහැ.

කතාට අභාහන හැම දෙයක් ම අපිට ඕීනෙ නඩ

බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා කත්‍රා සංවර කරගත්න ඕීනෙ. දැන් විතකොට බුදුරජාණන් වහන්සේ දෙතිස් කත්‍රා විජා කියල දේශනා කරුල තියෙන්න එකකො. ඒකක් කත්‍රා අසංවර වෙනව්. අසංවර වුන ගමන් වියාට තුපන් ආගුව උපදිනව. ඒක වලක්වන්නයි තියෙන්නේ. තොදට එක ගේරෙම් ගන්න ඕීනෙ.

වින වින කුණු ගොඩවල් ගන්නේ නැතිව ඉන්න. විතකොට වියා තමයි කත්‍රා සංවර කරන වික්කොනා. ඒ කොනාට කත්‍රා අසංවර වීම තුළ හට ගන්න ආගුව හට ගන්නේ නඩ. නමුත් කත්‍රා අසංවර වීම කියන වික අයෝනිසේ මහසිකාරයට වැවෙනව කියන වික පින තියෙන වික්කොනාට වුනත් වෙන්න පුළුවන්.

වචරඳනොත් වචරඳනා ම යේ...

අර දේවදත්ත තික්ෂුන් පහස්සියක් කඩාගෙන, රවටිටගෙන, විකකගෙන යන කොට දේවදත්ත කළුනාතා මිතුය කියලනේ නිතුවේ.

දේශවුදුන්ත කියන දේශවල් අහගෙන ඉන්නව. විතකොට මොකද වෙන්නේ මෙයාලගේ කතු අසංවර වෙනව. විතකොට සම්පූර්ණයෙන් ම කතුට අනන්ට ලැබෙන්නේ බුදුරජාතාන් වහන්සේට විරැද්ධ දේශවල්නේ. මෙයාල ඒ බව දන්නේ නඩ. ඉතින් බුදුරජාතාන් වහන්සේ සාර්ථක්ත්, මොශ්ගල්ලාන මහ රහතන් වහන්සේලාට කතා කරල කියනව,

“සාර්ථක්ත්, මොශ්ගල්ලාන වහා ම ගිහින් අර ස්වාමීන් වහන්සේලා අමාරුවේ වැටෙන්න ඉස්සර වෙලා බේරගන්න” නැත්තම් අසත්පුරුෂයා ගොඩිට ගියන ම පස්සේ හොඳ කෙනන් අසත්පුරුෂයා වෙලා යනවා. විතකොට සංවරකම කියන වික තේරේම් ගන්තු කෙනාට මේ මොකුන් වෙන්නේ නඩ.

බුදුරජාතාන් වහන්සේ පෙන්වල දෙනවා නාසයත් විහෙම්මම දි. නාසය අසංවර වුනොත් හටගන්නව ආණුව. ඒ නිසා නාසය සංවර වුනොත් ඇති වෙන්නේ නඩ.

අසංවර ද ඔබේ දිව න්...

දිවත් විහෙමයි. දිව අසංවර වුනොත් ආණුව හට ගන්නව. නවත්වන්න බං. මස් කඩමට ගිපු වෙවිව මනුෂයයෙක් හිටිය, හැමදාම මස් කනවා. නිකම් මස් නැත්තම් සත්ත්ව මරාගෙන හර මස් කනවා. බලන්න, මේ දිව අසංවර කර ගැනීම නිසා වන විපත දවසක් මේ මනුෂය බිල ගෙදර ගිහින් බලනකොට මස් කන්න නඩ. මෙය කෙලින්ම ගියා ගවය බැඳුලා ඉන්න නැහට. ගවකාගේ දිව ඇද්දා. දිව කැපුව. කපල කිව, ‘ලයල දිපන් මේක’ කියල. උයල දුන්න. ඒ මස් කඩල්ල කටට ගන්න කොට වියාගේ දිව ගැලවීලා වැටිලා තියෙනවා. ඔය අතීත සිදුවීමක්.

මේ මොකක් අසංවර කර ගැනීමෙන් ද? දිව අසංවර කර ගැනීමෙන්. විතකොට ඒ දිව අසංවර කර ගැනීමෙන් හට ගන්නා වූ ආණුව වළකක්වන්න තියෙන්නේ මොකන් ද? දිව සංවර කර ගැනීමෙන්.

කය ත් විහෙමයි. කය අසංවර කරගන්නොත් තුපන් ආණුව උපදිනව. උපන් ආණුව වඩා වර්ධනය වෙනව. ඒ නිසා කය සංවර කර ගැනීමෙන් ඒ ආණුව වර්ධනය වෙන්නේ නඩ. ඒ ආණුව ප්‍රහාතාය වෙනව.

සංවර කෙනා දුකිනු න් නිදහස්....

ර්ලයට මනස. දැන් මනසට විනවනේ වික වික අරමුණු. මනස සංවර නො කොළුත් අසංවර වීමෙන් හට ගන්නා ආණුව වැඩෙනව.

විතකොට ඒක නො වැඩින්න නම් මොකද කරන්න යිනො. මහස සංවර කරගන්න යිනො.

විතකොට බලන්න වතුරාර්ය සත්‍යය මනසිකාර කිරීම තුළීන් දුරශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රුව ප්‍රහාණය වෙනව. රේඛට ප්‍රහාණය කරන්න තියෙන්නේ. ඉන්දිය සංවරය තුළීන් ඇස, කතු, නාසය, දිව, කය, මහස සංවර කිරීම තුළීන්. හැඳියේ සතිපටිධානයේ හිත පිහිටුවාගෙන ඉන්න කෙනෙකුට මේක කරන්න පුළුවන්. ඇහෙන් රැපය දකින්දි තමන්ගේ හිතට වන දේ සිහියෙන් ඉන්න කොට දන්නව නම් විය වහාම සංවර කරගන්නේ නැද්ද? ඇස සංවර කර ගන්නවා ම දි. කණොන් ගිඩුය අසද්දී තමන්ගේ හිතට වන දේ තමන් දකිනවා නම් කතු සංවර කර ගන්නවා ම දි. නාසයෙන් ආභාණය කරද්දී, දිවෙන් රස විදින්දී, කයෙන් පහස බුඩ්දී, මනසින් අරමුණු විදින්දී තමන් දන්නවා නම් ඒ ගැන සංවර කර ගන්නවා ම දි. මහසට අරමුණු විදින්දී මේක ද්වේෂය. මේක කෙලෙස් මේවා අකුසල්, මේවා දුරකළ යුතු දේ කියල තමන් සිහියෙන් ඉදාල දැක්ක නම් විය ඒක වැඩිනය කරන්නේ නෑ. විය සංවර කරනවා. ඒක වැඩිනය වෙන්න දෙන්නේ නෑ. ඒක මගහරිනවා. විතකොට මේ සංවර කිරීමෙන් තමන් විනාශය කරා යන අකුසල් සම්පූර්ණයෙන් ම ප්‍රහාණය කරන්න පුළුවන්කම තියෙනව. ඒවා තමයි සංවර කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රුව.

සංවර කර ගැනීම කොයි තරම් ම නොදු ද?

ඩුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැම තැන ම මේ සංවර වීම ගැන කතා කරල තියෙනව. ඔබ දන්නව ඇති. ඔම්මපදායෙන් තියෙනව.

● වක්ඩුනා සංවරෝ සාධා

- ඇස සංවර කර ගැනීම කොයි තරම් නොදු දී?

● සාධා සේශන් සංවරෝ

- කතු සංවර කර ගැනීම කොයි තරම් නොදු දී?

● සාණෝනා සංවරෝ සාධා

- නාසය සංවර කර ගැනීම කොයි තරම් නොදු දී?

● සාධා පිවිහාය සංවරෝ

- දිව සංවර කර ගැනීම කොයි තරම් නොදු දී?

● කායේන සංවරෝ සාධා

- කය සංවර කර ගැනීම කොයි තරම් නොදු දී?

● සාධු වාචාය සංවරෝ

- වචනය සංවර කර ගැනීම කොයි තරම් හොඳ දේ?

● මනසා සංවරෝ සාධු

- මනසා සංවර කර ගැනීම කොයි තරම් හොඳ දේ?

● සාධු සඩ්බිත්ට් සංවරෝ

- ඔය හැම දේ ම සංවර කර ගැනීම කොයි තරම් හොඳ දේ?

● සඩ්බිත්ට් සංවරෝ හික්බු

- හැම දෙයක් ම සංවර කරගත් හික්ෂුව

● සඩ්බිදුක්ඛා පමුව්වති

- හැම දුකින් ම නිදහස් වෙනව.

වහෙම නම් මේ සංවර වීම කියන වික අපේ ජීවිත වලට බොහෝ ම පිහිට වන විකක්. බොහෝ ම උපකාර වෙන විකක්. මොකද හේතුව? ඒ සංවර වීම හැතිවීමෙන් ඇති වෙන ප්‍රශ්න සමහර විට නිරයේ ඉපදිලා තමයි නවතින්හේ. වික්කා තිරසන් අපායේ ඉපදිලා තමයි නවතින්හේ.

**නුවණින් විමසා දේශ්වනය කිරීමෙන්
ප්‍රහාණාය කළ යුතු ආගුව**

පටිසේශ්වනා පහාතක්ඩා - නුවණින් විමසා දේශ්වනය කිරීමෙන් ප්‍රහාණාය කළ යුතුයි. මේකා චිශේෂයෙන් තියෙන්නේ හික්ෂුවට.

“(ඒවර පටිසේශ්වනි) සිවුරු පරිහරණාය කරනවා, කොහොම දේ? (යාවදේශ්ව සිතක්ස පටිකාතාය) සිතම දුරු කිරීමට, (උණ්ඩක්ස පටිකාතාය) උණුසුම දුරු කිරීමට, (ඩිංසමකසවාතාය පැසිරියාපසම්වස්සාතා) මැසි, මදරු, අවි, සූපා, සර්පයින්ගෙන් ආදී දේවල්වලින් වන පිඩා දුරු කිරීමට, (යාවදේශ්ව හිරක්කේන්හිපරිවිෂාද්‍යනත්විං) ලඟ්ජා ඇති වන තැන් වසා ගැනීම පිතිසි.”

විතකොට සිවුරු පෙරවීමේ අර්ථය විවිධ යි. සිවුරු පොරවන්නේ විතකොට සමාජයේ ගොරව බඩා ගන්න නොමෙයි. තාන, සත්කාර, කිරීති, ප්‍රකාශ ලැබීම පිතිස හොවෙයි. සිවුරු පොරවන්න හේතුව තමයි මේ තියෙන්නේ. විතකොට සිවුරු පොරවදේ නුවණින් මේක දැක්කාත්, මතක් වුනොත් විය සිවුරු පෙරවීමේ අර්ථය තුළ දිල ඉහ්නවා.

පීචින යාත්‍රාව සුව සේ පදනම්න...

ආහාර ගැනීම ත් විහෙම යි. ආහාර ගැනීමත් නුවතින් විමසලා කළ යුතුයි.

“(තේව ද්‍රව්‍ය) පටය පිතිස නො වෙයි, (න මද්‍ය) මත් වීම පිතිස නො වෙයි, (න මත්ධිනාය) සැරසීම පිතිස නො වෙයි, (න විභූසනාය) ව්‍යාධිත් සැරසීම පිතිස නො වෙයි, (යාචනාය) ගැනීම සඳහා, (විහිංසුපරතිය) වෙහෙස නැති කර ගැනීමට, (බුජ්මවරියානුග්‍රාය) මේ උතුම් ආරිය මාරුගයට අනුග්‍රහය පිතිස, (මුත්‍රාණුදේ ව වේදන් පටහෙනුම්) පැරණි වේදනා නැති කර ගැනීම පිතිස, (නවක්ෂේව වේදන් හ උජ්පාදෝස්සාම්) අලත් වේදනා තුපදුවේම පිතිස, (යාත්‍රා ව මේ හවිස්සති) පීචින යාත්‍රාව පවත්වාගෙන යාම පිතිස, (අනවර්තතා ව එෂ්‍රුව්හාරේ වා ති) නිවැරදි වූ පහසු වීහරණයෙහි සිටීම සඳහා යි.”

ඉවිචරණ කියනව ආහාර ගැනීමේ අවශ්‍යතාවය. විහෙම නැත්තම් අපට ආහාර ගැන ම කතා කර කර කළුපනා කර කර ඉන්න වෙනව්.

ගොපල්ලාගේ උපෝස්ථලය වගේ...

“අද හර නඡ කිසුම, ගල් හැපුන. ලුණු මදි. අරහෙ නම් හොඳයි.” ඒකට කියන්ගේ මොන උපෝස්ථලය දී? ගොපල්ලාගේ උපෝස්ථලය. බුදුරජාණන් වහන්සේ පෙන්වල දෙනව, ගොපල්ලා හරක් පටිචිය අරගෙන ගිහින් කළුපනා කරනවා, “පීය අසවල් තැන තණකොළ කැඳවිවා, හෙට කොහොද තණ කොළ කන්න අරගෙන යන්නේ, අර පැත්තට අරගෙන ගියෙන් තණ කොළන් තියෙනව. වතුරත් තියෙනව.”

ශේ විදිහට සිල් ගන්තු කෙනත් කළුපනා කරනව. “අරහෙ කිසුම හරි නඡ. ගේ රිකක් වත් නඡ. අතෙන්ට ගියෙන් නම් හොඳට කන්න බොත්න හම්බ වෙනව. හොඳට ඉන්න ප්‍රාථමික්.” දැන් ඔන්න කෙනෙක් අහනව, “අරහෙ වැඩිසටහන කොහොම දී?” “හර සේක්ක්. හොඳට කිසුම ධීම තිබිඩ. අයිස් හීම් විහෙමත් තිබිඩ” කියනව. විතකොට මේ වැඩිසටහන කොහොම ද කියල අහපුවාම වියාට මතක් වුන් මොකක් ගැන දී? කිසුම ගැන. විතකොට සේක් වියාට වෙන්නේ නඡ ප්‍රත්‍යාවෙක්ෂා කළා නම්. ඒකට තමයි ප්‍රත්‍යාවෙක්ෂා තියෙන්නේ. විය නුවතින් විමසලා තමයි ඒක පර්හරණය කරන්නේ.

ප්‍රංශී කුරිය හරිම සඡපයි...

ඊළඟට තියෙනව, සේනාසන පරිහරණය කරන කොට කළ යුතු ආකාරය. ඒ සඳහා සාර්පුත්ත මහ රහතන් වහත්සේ තමයි හොඳ ම කතාව වඩාලේ. “මට හාවනාවට වාස්තුවාට පස්සේ උත්තුයිස් දෙක තෙමෙන්හේ නැග්නම් මට විතන ඇති.” කිව. විතකොට පැහැදිලිව ජේනව, අසපුවක්, සේනාසනයක් පරිහරණය කිරීමේ අර්ථය මොකක් ද කියල. මේ තියෙන්හේ අර්ථය;

“(යාවදේව සිනස්ස පටිංචාතාය) සිතලෙන් වළඹින්න, (උත්තුස්ස්ස පටිංචාතාය) උත්තුස්මින් වළඹින්න, (ඛිංසමතකවතාතපයිරිංසපසම්විස්සානං පටිංචාතාය) මැසි මදුරුවන්ගෙන් වන පිඩා, අවිවෙන්, සුළුණ්න් වැළඹිමට, (උත්තුපරිස්සය විනෝදහා) සසතු විපරීයාස වලින් වන පිඩා වලින් වැළඹිමට, (පටිස්ල්ලානාරාමන්ටිං) හාවනාවට අනුග්‍රහ පිණිස”

විතකොට හාවනාවේ ඇදේ වාසය කරන්නයි කුරියකට යන්න තියෙන්හේ. අසපුවකට යන්න තියෙන්හේ. විහෙම නැතුව ඒවා මේ අයිතිවාසිකම් කියාගෙන කෑ ගහන්න තෙවෙයි. මේ සඳහා පමණියි යන්න තියෙන්හේ. විතකොට විය තමයි නුවතින් විමසා පරිහරණය කිරීමෙන් සේනාසන පරිහරණය කිරීම තුළ ඇති වන ආශ්‍රුව ප්‍රහාණය කරන කෙනා.

බෙහෙත් ගන්න. ඒන්... පිවිතය රෝහලක් කරගන්න විපා!

ඊළඟට බෙත් හේත් ගැනීම. දැන් බෙහෙතක් හේතක් ගත්තහම විය ඒ බෙත හේත ගත්ත විතනින් ඒක ඉවරයි. මේක නැත්තම් පැය 24 ම ගුරුරය ම වෙක් කර කර ඉන්න ගියෙන් බෙහෙත් ගැන ම කළේපනා කර කර ඉන්න ගියෙන් වෙන දෙයකට කාලයක් නෑ. විනෝම අය නැදුදු? ඉන්නව. හැම තිස්සෙම වියාගේ ඕලුවෙ තියෙන්හේ මොනව දී? අසනිප ම දි. බෙහෙත් ම දි. වික්කො විවිත්ත් ම දි. ඒ මොනව හර ඔහෝ කළේපනා කර කර ඉන්නව මිසක් වෙන දෙයක් කරන්හේ නෑ.

වීකට හේතුව තමයි මේ ගුරුරයේ උපන් වේදනා නැති කර ගන්න ඒ මම බෙහෙත ගන්න දියු පිතන්හේ නෑ. විතකොට බෙහෙත ප්‍රශ්න විතනින් ඉවරයි. ඒක නිසා බෙහෙත කර ගහගෙන ඉන්හේ නෑ. විතකොට මේ වූදිහට නුවතින් විමසන කෙනා තමයි ඒ ආශ්‍රුව ප්‍රහාණය කරන්හේ.

සිවිපසය නුවතින් පරෙහෝග කිරීමෙන් (පටිසේෂ්වනා පහාතබිබා) ඒ සිවිපසය නිසා උපදින ආණුව උපදින්හේ නෑ. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙන ධර්මය හැදෙන කෙනෙකුට නම් හොඳට ම ප්‍රමාණවත්.

නුවතින් විමසා ඉවසීමෙන් ප්‍රහාණාය කළ යුතු ආණුව

ර්ලයට බුදුරජාණන් වහන්සේ දේශනා කරනව, ඉවසීමෙන් ප්‍රහාණාය කළ යුතු ආණුව තියෙනව. නුවතින් විමස විමසා ඉවසීය යුතු ආණුව තියෙනව.

සිතුවුට අභුවෙනව, විතකොට මොක ද කරන්න තියෙන්නේ. ඉවසීමෙන් ප්‍රහාණාය කළ යුතුයි. රස්නයට අභුවෙනව, ඉවසීමෙන් ප්‍රහාණාය කළ යුතුයි. බධිජින්න ඇතිවෙන, ඉවසීමෙන් ප්‍රහාණාය කළ යුතුයි. පිපාසය ඇතිවෙනව, ඉවසීමෙන් ප්‍රහාණාය කළ යුතුයි. මදුරුවෙවා කනව, සමහර අවස්ථා වල වික මදුරුවෙක් ඇති අපේ ද්වේෂය අවස්ථාන්න. ඇයි මැස්සේකුට බැර දී? විතකොට ඉතින් ඉවසීම පුරුදු කලුවත් තමයි ඒකෙන් අපට ගැලවෙන්න තියෙන්නේ.

බෙදාගෙන කැමත...

ර්ලයට (දුරැක්තානං දුරාගෙනානං විවහපරානං) නරක විදිහට, නරක ආකාරයෙන් පැමිණිවිට නින්දා අපහාස ඉවසන්න කියනව. ඉවසීමෙන් කියනව ඒවා ප්‍රහාණාය කරන්න තියෙන්නේ. විතකොට ඒ නින්දා, අපහාස වලට විකක් විකක් ගානේ උත්තර දෙන්න ගියෙත් පැටවි පැටවි යනවා. අපි ඒවා ඉවසන්න සිහෙ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒවාට හොඳ ලස්සනට උපදෙස් දිලා තියෙනවා.

වික ද්වසක් බුදුරජාණන් වහන්සේට හොයාගෙන ආවා අක්කොස භාරද්වාජ කියල බමුණෙක් බුදුරජාණන් වහන්සේට හොඳටේ ම බැන්නා. නින්දා අපහාස කළා. බුදුරජාණන් වහන්සේ ඒවා අහගෙන ඉදාල පස්සේ අහනවා,

“ඔබ නෑඳු ගෙවල් වල යනව දී?” කියම.

“යනව” කිවිවා.

“වේ යනකොට කැවිලි පෙවිල් අරන් යනව දී?”

“ගෙනියනව” කිවිවා.

“දුන්නට පස්සේ ඒ අය ඒවා විපා කිවාත් මොකද කරන්නේ?”
කියල ඇතුළුවා.

“ආ.... ඒවා අපි කනව” කිවිවා.

ඉතින් බුදුරජාණන් වහන්සේ කියනව, “විහෙනම් ඔබ ගෙනාපු
මය කැවිලි පෙවිලි ටික මට විපා. ඔබ ම සික අනුහව කර ගන්න”
කියල.

මගේ කුමයත් ඒකයි. යමෙක් යම් ආකාරයකට අපහාස කරනවා
ද, ඒ ගොල්ලෙම ඒක ව්‍යුදන විකයි ඇත්තේ. විතකොට බුදුරජාණන්
වහන්සේ තමයි ඒක ලස්සනට අපට කියා දුන්තේ. ඒකේ හර ලස්සනට
තියෙනවා,

“යම්කිසි කෙනෙක් කිපුතු කෙනාට පෙරලා කිපෙනවා නම්
බෙදාගෙන ව්‍යුදන කෙනෙක්; ද්වේෂ කරන වික්කෙනාට පෙරලා ද්වේෂ
කරනවා නම් විය බෙදාගෙන අනුහව කරනවා; වෙටර කරන කෙනාට
පෙරලා වෙටර කරනව නම් බෙදා ගෙන අනුහව කරනවා.” මම නම්
කැමති නැහැ බෙදාගෙන අනුහව කරන්න.

**ධරම මාරුගය දියුණුවක් ලබන්න කැමති නම්...
මාරුන්තික වේදනා පවා ඉවසන්න පුරුදු වෙන්න
සිනේ**

මේ සූත්‍ර දේශනාවේ තියෙන්න ඒකහේ. නරක වීදිහට මේ වවන
වින කොට විය මොකද කරන්න සිනේ. ඉවසන්න සිනේ.

“උප්පන්නාං සාරිරකානාං වේදනාං දුක්ඩාං තිප්පාං බිරංං
කටුකානාං අසාතානාං අමනාපං පාත්‍රහරනාං අධිවාසක ජාතිකේෂ් හෝති”
ගර්රික දුක් වේදනා විනව, ඉවසගන්න බැර තරමේ අමාරු, කපුක,
කර්කු වේදනා. ඒවත් ඉවසන්න පුලුවන් වෙන්න සිනෑක කියනව.

එ ඉවසීම තුළ තමයි ඒයාට හටගන්න තියෙන ආකුව ප්‍රහාණය
කරන්න තියෙන්තේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වල දෙනවා මේ
වීදිහට ඉවසගෙන වාසය කරන කොට ආකුව හට ගන්නේ නෑ. ඉවසුවේ
නැත්තම් ඒවයේ දී ආකුව වඩා වර්ධනය වෙනව. ආකුව වඩා වර්ධනය
වෙන කොට වියාට තියෙන්න මහා පීඩාකාරී දෙයක්. විතකොට ඉවසන

කෙනාට ඉවසීම නිසා නො ඉවසීමෙන් හට ගන්න හැම ආශ්‍රවයක් ම ප්‍රහාණාය වෙලා යනවා. ඒ නිසා ඉවසීය යුතු තැන්වල දී ඉවසන්න ඕනෑම.

නුවතින් සලකා මගහාරමෙන් ප්‍රහාණාය කළ යුතු ආශ්‍රව

රේලුගට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “(කතමේව හිස්බවේ, ආසවා පර්වත්ප්‍රහාණඩ්බ්‍රා) මහගෙති, මේ ආශ්‍රවයන් අතර නුවතින් සලකා පර්වත්ප්‍රහාණ තිරිමෙන්, ඒ කියන්නේ ආශ්‍රයට යන්නේ නැතිව අත්හැරමෙන් ප්‍රහාණාය කළ යුතු ආශ්‍රව තියෙනවා.

(පටිසංඛා යෝජිසේ වන්ඩිං හත්රීං පර්වත්ප්‍රේති) දැන් ඒ කාලෙ ගොඩාක් ම පදින් තමයි ගමන් කළේ. ඉතින් ඒ යන කොට කැපු බිඳ පාරවල් භාෂිත වෙන කොට මේවායේ ඉන්නවා, වන්ඩි හස්සියා - තනි ඇතා ඉන්නව. විතකොට මෙයා “මම හය නඩ. මම සිල්වන් කෙහෙක් නේ” කියල ඉස්සරහට යනව. වියා ඒ නුවතින් විමසල නෙමෙයි විශේම කරන්නේ. වියා හිතන්නේ වියාගේ සිලුය නිසා මික්කාම බය වෙලා තියෙන්න ඕනෑම කියල. ඒක තමයි වියාගේ තියෙන ආයෝජිසේ මහසිකාරය. වියා ගිහිල්ලා අපරාදේ අර සතාගෙන් මැරැමි කනව.

නුවතින් විමසනවා කියන්නේ ඒක නෙමෙයි, වන්ඩි හස්සියා නුවතින් විමසල පර්වත්ප්‍රහාණ කළ යුතුයි. ඒ පාර යන්නේ නැතුව වෙන පාරක යන්න ඕනෑම. විතකොට (වන්ඩි අස්සිං) සමහර අස්සිපයෙ ඉන්නව, සැර අස්සිපයෙ යය රැලෙන් පැහැපු අස්සිපයෙ, මිනිස්සූ දැක්කම තිරිහැර කරනව. ඉතින් නුවතින් විමසන කෙනා මොක ද කරන්නේ. ඒ මාර්ගයෙන් මග හැරල යන්න ඕනෑම.

මම පැනෙල යන්නේ නඩ...

ඡය කොට් ගහන කාලේ, අපි අදුනන වික පවුලක් තිබුණා. ඒ පවුලෙ හිරියෙ තාත්ත දේ, අම්ම දේ, ඡය දුරුවෙවා කිප දෙනෙකුයි විතරයි. ඉතින් මේ වල්.රී.රී.රී. ප්‍රදේශයේ අනතුරු විද්‍යා ඒ අම්ම දේ, දුරුවෙවා රික දේ කිවා, “තාත්තේ, අපි ඉදා හරයන්නේ නඩ. අපි ඉක්මනට පැනෙල යමු. මේ ඉඩකඩී දේපු ගැන කළුපහා කරල හරයන්නේ නඩ දුන්” කියල කියපුවා ම අර තාත්තා කියනවා “ලුණිල පැයල්ල. මම මොහ ඉන්න මිනිස්සූ කාලයක් තිස්සෙ ඉදාන් අදුනනව. මට නම් මේ මිනිස්සූ මොකවත් කරන්නේ නඩ” කියල.

ඉතින් අර අය යෝනිසේ මනසිකාරයේ යෙදෙනවා. ඒ අය කළුපනා කළා, කරන්න දෙයක් නෑ අපි යමු කියල. අතට අනුවෙවිව දේ අරගෙන පැනලා ගියා. ඒ අම්ම යි, දරුවෙළ ටික යි අදටත් ජීවත් වෙනව්. තාත්තාව පහුව්ව ම විල්.රී.රී.රී කාරණා ඇවිත් මරල දැමීම. දැක්කද නුවතින් විමසා දුරට කළ යුතු වික දුරට නො කිරීම.

මග නො මග දැන ගෙන - සුදුසු කළ ද දැන ගෙන...

රීපගෙට සැබි ගොනා. සමහර තැන්වල ඉන්න පුලුවන් සැබි ගොන්නු. ඒ වගේ ම සැබි බිල්ලා. ඒ වගේ අනතුරු තියෙන කොට ඒවා පෙනී පෙනී යන්න විපා කියනව. නුවතින් විමසා ඒක මග හරන්න කියනව.

ඒ වගේ ම හයානක සර්පය දැක්කහම “ආ... මට සර්පයේ ප්‍රශ්නයක් නෑ” කියල විහෙම යන්න විපා කියනව. මග හරන්න කියනව. රීපගෙට කාණු, කුවු ලැහැබි, ප්‍රපාත, ව්‍යුත්ලේ දැක්කහම ඒවා මග හැරල යන්න කියනව. ඒක තමයි කියනව විතනදී නුවතින් විමසල කරන්න තියෙන දේ.

ඒ වගේ ම කියනව තමන්ට ගැලපෙන්නේ නැති තැන්වල ඉන්න විපා කියල. තමන්ට ගැලපෙන්නේ නැති තැන්වල ඉන්නේ නැතිව ඒක නුවතින් විමසල මගහැරල යන්න සිහෙ කියනව.

අකාලයේ විදි සංවාරයන් ඒකට අයිතිසි. ඒ කාලයෙන් ඩික තිබිල තියෙනව. දැන් වුනත් රු තිස්සේ ඔන්න ඇවිදිනව, බෝක්ක ගාන් වාචිවෙලා ඉන්නව. මොකක් හර හොරකමක් වුන ගමන් අනුවත්නේ කාව ද? ඒ කෙනාව අනුවත්නව. ඒකට හේතුව? නුසුදුසු තැන සිටීම. ඉතින් නුවතින් විමසල වියා ඒ තැන්වල ඉන්නේ නෑ අතාරනව.

මගහරන්න - අසන්පුරුණයා !

රීපගෙට තියෙනවා පාප මිතුර, නුවතින් විමසල අත හරන්න සිහෙ. මොකද හේතුව? පාපමිතුරා ඇසුරු කරන්න ගියෙන් නුවතුවේ සම්මත්වාරන් වහන්සේවන් මිනිස්සු සලකනව පවිතු ගොඩි බාලා. යහපත් කෙනා, නුවතුවේ, සිල්වන්, ගුණවත් කෙනා පවා ඒ ගොඩි බාලා සලකනවා. ඒ නිසා ඇසුරු කරන්න නැතිව පාප මිතුරා අසන්පුරුණයා අයින් කරන්න කියනවා. විතකොට මේ වගේ පාපමිතුයන් නුවතින් විමසා තමන්ගේ ඇසුරෙන් බැහැර කිරීමෙන් බැහැර නො

කිරීමෙන් හට ගන්නා ආණුව මොක්වත් හටගන්නේ නං. විතකොට මොකද වෙන්නේ. ඒ බැහැර නො කිරීම නිසා උපදිහින්න තියෙන ආණුව ප්‍රහාණාය වෙලා යනවා. විතකොට ඒ විදිහට තමයි ඒ ආණුව ප්‍රහාණාය වෙලා යන්නේ.

විතකොට බුදුරජාණන් වහන්සේ ඒ ඒ අවස්ථා වලදී මේ ප්‍රකාශ කරන දේවල් හරියට ම අපි අනුගමනය කළුත් අපට බොහෝම කරදුර අඩු පිටිතයක් නො තියෙන්නේ දැන් කරදුර ඇතිවෙන්නේ මේ දේවල් වලට පැවත් සිරීමෙන්, සම්බන්ධ වීමෙන්, ඉතින් සම්බන්ධ නො වී නිටියහම කරදුර හට ගන්නේ නං. කරදුර වලින් බේරිල ඉන්න ප්‍රඹ්වන්.

නුවතින් විමසා බැහැර කිරීමෙන් ප්‍රහාණාය කළ යුතු ආණුව

ඊළගට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා (විශේෂා පහාතබ්බා) මේක සම්පූර්ණයෙන් ම අන්තර්තර විකක්. සතර සතිපරිදාහයේ වාසය කිරීමෙන් විතරයි මේක කරන්න ප්‍රඹ්වන් වෙන්නේ. ඒ තමයි නුවතින් විමසා බැහැර කළ යුතු, දුරු කළ යුතු ආණුව. ඒ තමයි, කාම විතරකය.

“(හාධිවාසේති) විය නුවතින් විමසල ඉවසන්නේ නං ඒක. ඒ කියන්න ඒක තිතින් පිළිගෙන්නේ නං. (පජහති) අත් හරිනව, (විශේෂ්දේති) දුරු කරනව, (බජන්තීකරෝති) අහාවයට පත් කරනවා, (අන්තාව ගමේති) ආයේ හටගන්නේ නැතිවෙන තත්වයට පත් කරනව”

යුද්ධේට ගිය සෙබලා...

දේශනාවක තියෙනව උන්වහන්සේ නික්ෂ්ව හමුදාවට බැඳුන සෙබලෙකුට උපමා කරල. ‘යෝධාරිවුපම’ සූතයේ තියෙන්නේ. ඔන්න හමුදාවට සෙබලෙක් බැඳෙනව. ඔන්න දැන් යුද්ධේට යනව්. විතකොට අසත ඇහෙහව බෙර හඩ. විතකොට ම මෙයා තැති ගන්නව. හය වෙනව. මළ පහ වෙනව. රේට පස්සේ මෙයාට සේනාවේ ඉන්න බිං. මෙයා පැනෙල යනව.

ඒ වගේ කියනව. ඔන්න මහතා වෙනව, මහතා වෙන්නේ කෙලෙස් නසන්න. මහතා වෙලා රේක කාලයක් යන කොට මෙයාට ආරංඩි වෙනව ‘අන්න, උණි යාලව බැහැනා, ඔන්න අසවල් අය හොඳට ඉන්නව.’ මේවා අන්න ලැබෙන කොට මොකද වෙන්නේ. මේ ගබ්දයක් නො ඇතැන්නේ. බෙර හඩ ඇතුළුනාහම තැති ගන්නව වගේ මෙයාට කාම

විතර්ක උපදිනව, මේ කතාව අදහුන ගමන් ම. 'අනේ මම මේ තනි වෙලා කරගත්තු දෙයක්' කියල. එට පස්සේ සිවුරු හැරල යනව. සේනාවෙන් පැනල තිය සේබලා වගේ.

සේසන්, බ්‍ර ඔසවාගෙන ඔය එන්නේ මර සෙනග සි...

තව කෙනෙක් ඉන්නවා, වියා විහෙම ඒකට කම්පා වෙන්නේ හැති සේබලෙක්. ඒ සේබලා තව ඉස්සරහට යනවා. යනකොට ඇතින් විනව පේනව අර විරැද්ධ ජනතාව. සනුරු බලවේග කොඩි උස්සගෙන. ඒ කොඩි පේනකොට මොකද කරන්නේ. මෙයා තැති ගන්නවා. හය වෙනවා. මෙයාට ඉස්සරහට යන්න බිං. එට පස්සේ සේනාවෙන් පැනල යනවා.

මේ වගේ තමයි පැවිදි වුන කෙනාට ආරංඩී වෙනව 'ඡින්න යාලවා මෙහෙමයි. මෙහෙම වුනා' කියනව. ගණන් ගන්නේ නඩ මෙයා ඒක. නමුත් මෙයා යනකොට මෙයාට ඇයේ දෙකට දැකින්න ලැබෙනව, ඒ ගෞල්ලා උස්සනට සැරසිලා සහ්තේෂ්පයන් හිනා වෙවි යන විදිහ. විතකොට අයෝතිසේ මනසිකාරයේ යෙදෙනව. විතකොට මොකද වෙන්නේ? තුළන් කාමය උපදිනව. 'ආ... මටත් තිබුනහෙ මෙහෙම කරන්න.' ඒ කියන්නේ අයෝතිසේ මනසිකාරයේ යෙදෙන කෙනාට පොඩි දෙයක් ඇති.

සිහින ලෝකයේ අපුරු වාරකාව....

වික තැනක තියෙනවා පොඩි භාමුදුරු කෙනෙක්, වටාපතකුයි, පිරිකර වගේකුයි අරගෙන ආවා ලොකු භාමුදුරුවෙන්ට පූජා කරන්න. ලොකු භාමුදුරුවා ඒක පිළිගත්තේ නඩ. උන්වහන්සේගේ අල්පේවිජකම නිස දි ඒක පිළිගත්තේ නැත්තේ. ඒ වුනාට පොඩි භාමුදුරුවා හිතුවේ කොහොම දා? මේක කලේ තරහට කියල. අයෝතිසේ මනසිකාරය නිස දි විහෙම වුන්.

ලොකු භාමුදුරුවින්ට ඉතින් ඒ පොඩි භාමුදුරුවා පවත් ගගන ඉන්න කොට කල්පනා කලා 'මම ගෙනාපූ පිරිකර පිළිගත්තේ නඩ. මට වැඩික් නඩ මෙහෙ ඉදල.' දැන් මේ තිතත්නේ අයෝතිසේ මනසිකාරයෙන්. ඉතින් කල්පනා කරනවා 'මම යනව, ගිහින් වෙළඳෙළදාමක් කරනව. රේඛාට කුමුදිරු කඟල්ලක් ගන්නව. එට පස්සේ තව රිකක් ඒක දියුණු කරල තරක් පාරියෙක් ගන්නව. ඒකත් මම තව රිකක් දියුණු කරල, 'මම කසාදායක් බිඳිනව. එට පස්සේ මම ප්‍රමය වඩාගෙන අපේ ලොකු භාමුදුරුවින්ට බලන්න විතවා. එදා පිරිකර පිළිගත්තේ නැති නිසා ඔන්න

මම ආච කියල පෙන්නන්න විනව. විතකොට බැරවෙලාවත් හාමිනේගේ අතින් වරදක්වත් වෙලා පුමය අතහැරුණෙනාත් විහෙම ලොකු හාමුදුරුවෙවා ඉස්සර කියල බලන්නේ නඩ, මම දෙනව පාරක් කියල අර වටාපතින් ලොකු හාමුදුරුවන්ගේ ඔවුන්ට ගැහුවා. ලොකු හාමුදුරුවෙවා ඇහුවා, “හා.... පොඩි නම. හාමිනේට ගහන්න බැර විකරද ද මට ගැහුවේ” කියල. විතකොට දුවන්න ලැහැස්සේ වූවා. විතකොට අල්ලගෙන කිවා ‘මික තමයි අයෝනිසේ’ මනසිකාරය. මික නැති කරගන්න’ කියල කිව. විතකොට අපට ජේනවා මේ කාම විතර්කය හටගන්නා ම ඒ කාම විතර්කය අත්හැරයෙ නැත්නම් නුපන් ආණුව උපදිනව. උපන් ආණුව වැඩි දියුණු වෙනවා.

හිරු සඳහ දෙක ම අත ගෙව ද කාමයෙන් නම් බේරුමක් නැත...

කාම විතර්කය අතහරන්න හොඳම දේ තමයි කාමයන්ගේ ආදිනව මෙහෙති කිරීම. විතකොට කාම විතර්ක හොඳව අතහරන්න පුලුවත්. අර වික තැනක තියෙනව, දුලි කුණු ගාගෙන දර මිරියක් අරගෙන වැද්දෙදක් වගේ මනුෂයයක් විනවා පොඩි ස්වාමීන් වහන්සේලා පිරිසක් ඉස්සරහට. මේ පොඩි ස්වාමීන් වහන්සේලා මේ මනුෂයයාගේ විරුද්ධී බව දැක්ව හිනාවෙන්න පටන් ගත්තා.

මේ මනුෂ්සයා දර මිරිය පැත්තකින් තියල පොඩි ස්වාමීන් වහන්සේලා ඉස්සරහට ගියා. ගිහින් කිවා “පොඩි හාමුදුරුවතේ, ඔබ වහන්සේලා මේ හඳ අතගාල තියෙනව දී?” කියල. “මම සඳහා බලයෙන් මේ හඳ අතගාපු වික්කෙනෙක්” කිවිවා. “ඔබ වහන්සේලා හිරු මඩල අතගාල තියෙනවා දී?” ඇහුව. “මම ඔය වගේ සිවුරක් පොරවියෙන සඳහා බලයෙන් හිරු අතගාපු වික්කෙනෙක්.” කිවිවා. දැන් බලන්න කිවා කාමය විසින් මාව ගෙන ආපු තැනෙ. විදා තමයි ඒ පොඩි හාමුදුරුවන්ට අයේ ඇරුණෙ. විතකොට කාමයේ ආදිනව සලකන කොට තමයි කාම සංක්ලේෂනාව බැහැර වෙන්නේ.

ගලේ කොටන අකුරු වගේ මැකෙන්නේ නඩ...

ර්පුගරට වන්පාද සංක්ලේෂය. වන්පාද සංක්ලේෂය කිවේ තරහ. තරහ ඇතිවෙන පුද්ගලයන් ඉන්නවනේ. තුන් දෙනෙක්. වැක් කෙනෙක් ඉන්නව ගලේ කෙටුව වගේ. ආය ඉතින් වියාගේ තරහ නැතිවෙන්නේ නඩ. පැලු ගැනීමෙන් මිසක් ඒක නැති කරගන්න කුමයක් වියා දැන්නේ නඩ. විතකොට තව වික්කෙනෙක් ඉන්නව. වියා වැළ්ලේ ඉරක් ඇත්තේ

වගේ ටේක දුටසක් යනකොට ඒක නැති වෙලා යනවා. තව එක්කෙනෙක් ඉන්වා ජලයේ ඇදපු ඉරක් වගේ ඒක ඒ සැතින් ම නැතිවෙලා යනවා.

විතකොට ව්‍යාපාද සංකල්පනාව ඇති වෙන කොට විය ඒකේ ආදිනව මෙහෙති කරන්න ඕනෑ. මේ ව්‍යාපාදය මනුස්ස සන්නානය උපදින්නේ තීත දුව පිතිස නොවේයි. අමිත පිතිස, දුක පිතිස ම දී අන්තර්ථය පිතිස ම දී. මොකද මේ ව්‍යාපාදය නිසා ම සමහරු මධ්‍ය මරණවා, පියා මරණවා, රහතුන් මරණවා, බුදුරුප්‍රන්ගේ උරු සොලවනවා, සංස්හේදය කරනවා. මේ ඔක්කොම ව්‍යාපාදය නිසා කරන දේවල්. විතකොට ව්‍යාපාදය නිසා තුළන් පාප කරම රැකි කරනව, උපදාවා ගන්නවා. තීරයේ යනවා, තීරසන් අපායේ යනවා, ප්‍රේත ලේකයේ යනවා, නොයෙක් වඩ බන්ධන වලට භාජනය වෙනවා.

තරහ මරහ බලාගෙනයි...

දැන් බුදුරජාතාන් වහන්සේගේ කාමෝ සිදුවූ සිදුවීම් බලනකොට, වැඩිපුර ම තීයෙන්නේ ව්‍යාපාද සංකල්පය නිසා, උන්වහන්සේට කරල තීයෙන දේවල්. විතකොට අපට පැහැදිලිව උන්වා සතර සතිප්‍රේදානයේ යෙදෙන එක්කෙනා ව්‍යාපාද සංකල්පය ආපු ගමන් විය දැකිනවා මේක අකුසල්. විතකොට විය ඒක ප්‍රහාණය කරන්න කළුපනා කරනවා.

දැන් අර දේවදත්තල වගේ අය වික පැත්තකින් බලනව විනාශ කරන්න. ඒ පැත්ත නැති වෙන කොට තව පැත්තක් නොයනව විනාශ කරන්න. ඒ පැත්තෙන් අස්ථිර්ථ වෙන කොට තව පැත්තක් නොයනව. අන්තිමට බලන කොට විනාශ වෙලා තීයෙන්නේ කාව දා තමන් ම දී විනාශ වෙලා තීයෙන්නේ. විතකොට ඉතින් මේ වගේ දේවීෂයේ තීයෙන ස්වභාවය. ඒක තුවතින් සලකල මේ දුරු කරන්න ඕනෑ. ප්‍රහාණය කරන්න ඕනෑ. තුවදුවන්න ඕනෑ. අහාවයට පත් කර වන්න ඕනෑ.

සැම තිස්සෙම සැකෙන් ඉන්නේ ඇයදී?

ර්ලයට විහිංසා සංකල්පයන් තීයෙනවා. විහිංසා කියන්නේ හිංසා-පිඩා කිරීමේ කැමැත්ත මේක ඇති වෙන කොට තුවතින් සලකල දුරු කරන්න ඕනෑ.

හොඳට මෙත්‍රිය දියුණු කිරීමෙන්, ඉවසීම දියුණු කිරීමෙන්, කරුණාව දියුණු කිරීමෙන්, මේ අකුසල් ප්‍රහාණය කරන්න පුළුවන් කම තීයෙනව. නැත්තම් බද්ධ වෙටරය ඇති වන පුද්ගලයට, දේවීෂය

අයිති පුද්ගලයාට, මහ ලොකු දෙයක් කරන්න යිනේ නඩ. සුළු දෙයක් කිවිවහ ම ඇයිති.

අර දැක්කනේ මාගන්ධියා. සුළු දෙයක් කිවිවහම ඇයිති. ඒ සුළු දෙය මූල්‍ය කරගෙන වියාට විශාල විපතක් කර යන්න ඒක ප්‍රමාණවත් වුනා. මේ නිසා නුවතින් සලකලා විය ඒක දුරට කරන්න යිනේ.

නුවතින් කළේපනා කරන්න පුළුවන් නම්....

විතකොට කාම විතර්ක, වන්පාද විතර්ක, විහිංසා විතර්ක තමයි ඒ කිවේ, රීපුගට තියෙනව. (උපනුපත්තේන් පාපක් අකුසල් ධම්මේ) උපනුපත් පාජී අකුසල ධර්මයන් හඳුනගෙන විය බැඟැර කරන්න යිනේ.

විතකොට දැන් මේවා කරන්න තියෙන්නේ තම තමන් විසින් ම යි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනව. මේක ගුවනා මාත්‍රයකින්, ඒ කියන්නේ ඇයිම් පමණකින්, කතිත මාත්‍රයකින් කතා කළ පමණකින් සම්පූර්ණ වන දෙයක් නෙමෙයි, මේක කිවට පස්සෙක ඒක හිතට අරගෙන ඒක නුවතින් කළේපනා කරන්න පුළුවන් කෙනාට මේ ධර්මය දියුණු කරන්න පුළුවන්. නුවතින් කළේපනා කරන්න බැර වික්කෙනාට ඒක කරන්න බිජ. විතකොට ඒ නුවතින් කළේපනා කිරීම තමයි, කළ යුත්තේ.

නුවතින් කළේපනා කළේ නැඟැන්ම් හැම තිස්සෙක ම තිතන්නේ, ධර්ම කාරණයක් කිවත්, තිතන්නේ බැඟැන් කියල. කැස්සත් තිතන්නේ අපහාස කළා කියල. බැර වෙලාවත් කෙල ගැහුවත්, තිතන්නේ වියාට කෙල ගැහුව කියල. ඒ කියන්නේ නුවතින් කළේපනා නො කරන කෙනා හැම තිස්සෙක ම බලන්නේ සැකෙන්. ඒ සැකය නිසා තමයි නොදැක් කරන්න ගියත්, වියාට පේන්නේ මොකක් දු? නරකක් වගේ ම දි පේන්නේ. විකට වික කළ වගේ ම දි පේන්නේ. මොකද හේතුව? ඒ අයෝතිසේ මහසීකාරයේ හැටි.

සමථ - විදුරශනා භාවනා වශයෙන් ප්‍රහාණය කළ පුතු ආකුව

රීපුගට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා (කතමේ හික්බවේ, ආසවා භාවනා පහාතබ්බා?) භාවනා වශයෙන් ආකුව ප්‍රහාණය කරනව නම් මොනව ද ඒ භාවනා? (ඉඩ හික්බවේ, හික්බා පටිසංඛ්‍යා යොතිසේ සහ සම්බාද්ධියා භාවෙනි) මෙහිලා හික්ෂුව නුවතින් විමසල සමථ විදුරශනා තුළ පිහිටුව වතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස සිහිය ව්‍යුහනව.

මොකක් ද සිහිය? කය පිළිබඳව සිහිය වඩනවා, විදීම ගැන සිහිය වඩනවා, සිත ගැන සිහිය වඩනවා, පංච නීවරණ, පංච උපාදානස්කන්ද, ආයතන ආදිය ගැන සිහිය වඩනවා. සතර සතිපටිධානය වඩනව ආර්ය සත්‍යය අවබෝධය ඉලක්ක කරගෙන. ඒක තමයි සති සම්බාජ්ධිංගය.

විතකොට ඒක කොහොම ද වඩන්නේ, (විවේක නිස්සිතං) ඒ සති සම්බාජ්ධිංගය වඩන කොට, පංච නීවරණයන්ගෙන් සිත බැහැර වෙනව. විතකොට විවේකයි. (විරාග නිස්සිතං) තො අඟ්ල්ම ඇසුරු කරගෙන, (නිරෝධ නිස්සිතං) තත්තා නිරෝධය ඇසුරු කරගෙන, (වොස්සග්ග පරණාම්) නීවන අරමුණු කරගෙන තමයි විය මේ සිහිය වඩන්නේ.

විතකොට මේ නීතේ රැකවරණය සලසන්නේ මොකන් දා සිහියෙන්. විතකොට මේ බොජ්ඩිංග ධර්මයන්ගේ අංග ඒක මොකක් දා සිහිය. සිහියෙන් තොරව බොජ්ඩිංග මොකුත් නං.

අවබෝධයට අනුව නුවණ හැකිරිම්...

ර්ලයට මොකක් ද? ධම්මවිය සම්බාජ්ධිංගය. විවය කියන්නේ නුවනින් විමසීම. ධම්ම කියන්නේ ධර්මය. සිහිය නිඩුණෙන් තමයි ඒක කරන්න පුව්වන් වෙත්න. සිහිය නැතිනම් බඟ. විතකොට විය නුවනින් විමසනවා, පංච උපාදානස්කන්දය, ආයතන හය පරිවිත සමූප්පාදය, ඒ විදිහට නුවනින් විමසදේ ඒක තමයි ධම්ම විවය සම්බාජ්ධිංගය.

අතිත දේ අතිත වශයෙන් අවබෝධ වීම පිතිස නුවනින් විමසදේ, දුක් දේ දුක් වශයෙන් අවබෝධ වීම පිතිස නුවනින් විමසදේ, අනාත්ම දේ අනාත්ම නැරියට අවබෝධ වීම පිතිස නුවනින් විමසදේ කුසල් අකුසල් නොදුට තේරේමි ගන්නව. අකුසල් බැහැර කරනව. කුසල් වඩනව. මේ ඔක්කොම නීයෙන්නේ නුවනින් විමසීමත් වික්කයි.

අවබෝධය පිතිස සිදුකරන ව්‍යුරුයය...

විතකොට ඒ නුවනින් විමසීම හරියට කරන කොට නීවරණ ධර්මයන්ගෙන් බැහැර වෙලා කෙලෙස් නසන මාර්ගයේ යන කොට ඡේඛ සම්බාජ්ධිංගය උපදේශනව.

ඒ උපදේශ ව්‍යුරුය තමයි,

- උපත් අකුසලයන් ප්‍රහාණය කිරීමට මෙයාට වීර්යය උපදිනව.
- තුපත් අකුසල් තුපදිවීමට මෙයාට වීර්යය උපදිනව.
- උපත් කුසල් විධි දියුණු කරගැනීමට වීර්යය උපදිනව.
- තුපත් කුසල් උපදාවා ගණ්න වීර්යය කරනව.

වහෙම නම්, වියාට කුසල් ගැනත් අවබෝධයක් තියෙනව. අකුසල් ගැනත් අවබෝධයක් තියෙනව. අවබෝධයක් නැත්තාම් මෙයාට මේ වීර්යය කරන්න බෑ. අකුසල් හටගනිදේ මෙය දැන්නේ නැතනේ මේව අකුසල් කියල. කුසල් දැන්නෙත් නැත්තාම්, අකුසල් දැන්නෙත් නැත්තාම් මෙයාට වීර්යය කරන්න බෑ. වීර්යය හරියට කරන්න නම් අකුසල් දැන ගන්න යිනේ. අකුසල්වල ආදිනව දැන ගන්න යිනේ. විතකොටයි වියාට අකුසල් ප්‍රහාණය කිරීමේ යිනෙකමක් ඇති වෙන්නේ.

කුසල් හඳුනගන්න යිනේ. කුසල් වල යහපත අදුනගන්න යිනේ. විතකොටයි වියාට මේ කුසල මාර්ගය දියුණු කිරීමේ යිනකමක් ඇති වෙන්නේ. විතකොට අන්න ඒ මාර්ගයේ වියා වීර්යය නමැති බොල්කිංගය දියුණු කරනව. විතකොට අකුසල් දුරු වෙනකොට කුසල් දියුණු වෙන කොට මෙයාට මොකක් ද ඇති වෙන්නේ.

අවබෝධය පිණිස ම යි මේ ප්‍රීතියන්...

(පිති සම්බෝජ්නයංග භාවේති) මෙයාට ප්‍රීතිය ඇති වෙනව. ලොකු ප්‍රීතියක් ඇති වෙනව. මම දැන් ධර්ම මාර්ගය දියුණු කරන කෙනෙක්. මම අකුසල් බැහැර කරන කෙනෙක්. කුසල් වඩහ කෙනෙක්. මම මේ ධර්ම මාර්ගයේ සිහිය පිහිටුවන කෙනෙක් කියල. ඒ විදිනට සිහේ අකුසල් බැහැර වෙන කොට කුසල් වැඩින කොට ඇති වෙන ප්‍රීතියත් තියෙන්නේ ආර්ය සත්‍යය අවබෝධය පිණිස ම යි.

සඟහල්ලුවෙන් යුතුව අවබෝධ කරන්න...

ර්පූගාට ඒ ප්‍රීතිය නිසා ම මෙයාගේ කයත් සඟහල්ලු වෙනව. සිනත් සඟහල්ලු වෙනව. ඒකත් තියෙන්නේ ආර්ය සත්‍යය අවබෝධයට ම යි. විතකොට මොකද වෙන්නේ, මෙයාගේ සමාධිය වැඩිනව. විතකොට සමාධිය යොමු කරල තියෙන්නේත් ආර්ය සත්‍යය අවබෝධයට ම යි. මාර්ග අංගයක් හැරියට මෙයාට තියෙනව විතකොට ඒකත්. (විවේක නිස්සිතං) විවේකයෙන් යුතුව, (විරුජ නිස්සිතං) ඇල්ම දුරුවෙන, (නිරෝධ නිස්සිතං) ඇල්ම නිරුද්ධ වෙන, (වොස්සග්ග පර්ණාමිං) නිවන කරා යන විදිනට තමයි සමාධිය ඇති වෙන්නේ.

අවබෝධයට හේතුවන උපේක්ෂාව...

ර්ලගට උපේක්ඩා සම්බාජීකඩිංගය, ඒ කියන්හෙ මේ ත්‍රිලක්ෂණය තේරේන කොට, මේ පංච උපාදාන ස්කන්ධයක් තියෙන්හෙ, ඇති වී නැති වී යන ධර්මනාවයක් තියෙන්හෙ කියලා අවබෝධය ඇති වෙනකොට වියාට උපේක්ෂාවක් ඇති වෙනවා.

දැන් මේ පැහැදි දරුවෙක් මගෙන් ඇතුළා, “ස්වාමීන් වහන්ස, සැප, දුක්, උපේක්ෂා කියල විදිම් තුනක් තියෙනවා. විතකොට මේ විදිම් තුනෙන් උපේක්ෂා විදිම තේ ද දියුණු කරන්න සිහෙ” කියල. මම කිවා, “නං... නං... උපේක්ෂා විදිම දියුණු කරන්න බං” කියල. මොකද ජේ? ඒ සැප, දුක්, උපේක්ෂා කියල යම් විදිමක් තියෙනව ද, ඒ විදිම තුන ම තියෙන්හෙ ස්පර්ශය ප්‍රත්‍යෙන්. විතකොට ස්පර්ශය නැති වෙලා යනකොට ඒ විදිම් තුන ම වෙනස් වෙලා යනවා. ඒ නිසා ඒක බුද්ධ දේශනාවේ තියෙන්හෙ කොහොම ද?

සැප වේදනාව දුකක් වශයෙන් බලන්න කිවා, දුක් වේදනාව උලක් වශයෙන් බලන්න කිවා. උපේක්ෂා වේදනාව අනිතය වශයෙන් බලන්න කිවා, ඉතින් මේ අවබෝධය තුළ ඇතිවෙන උපේක්ෂාව සි අපට සිහෙ. උපේක්ෂා වේදනාව නෙමෙයි. විතකොට මේක නිවැරදිව තේරැම් ගන්න සිහෙ. දැන් අපට ඇතිවෙන උපේක්ෂා වේදනාවා අපට තියාගෙන්න බං. ඒ ඇයි? ඒ ස්පර්ශය නැති වෙන කොට ඒ උපේක්ෂාව නැති වෙනවා. නමුත් අවබෝධයෙන් ඇති වෙන උපේක්ෂාව විහෙම විකක් ද? නං. ඒක අවබෝධයක්. ඒක ක්‍රානුයක්. ඒක තමයි මෙනහා උපේක්ඩා සම්බාජීකඩිංගය කියල කියන්හෙ.

විතකොට ඒ උපේක්ඩා සම්බාජීකඩිංගය (විවේක නිස්සිතං) විවේකයෙන් (විරාග නිස්සිතං) නො ඇල්ලෙන් යුතුව, (නිරෝධ නිස්සිතං) ඇල්ලීම් තිරැදේද වන ආකාරයට (වොස්සිග්ග පරිණාමං) නිවන කර යොමු වෙලා ඔය ස්ථාන බොජ්කඩිංග දියුණු කරනව. සති, දම්මවිතය, විරය, පිති, පස්සද්ධි, සමාධි, උපේක්ඩා කියන මේ බොජ්කඩිංග ධර්මයන් දියුණු කරනව. දියුණු කරන කොට ඒ බොජ්කඩිංග ධර්මයන් දියුණු වීම නිසා ආක්‍රුවයන් ක්ෂේර වෙලා යනවා.

මතක ද ආක්‍රුව ක්ෂේර වෙන කුම රික...

විතකොට බලන්න, ආක්‍රුව ක්ෂේර වෙන කුම කියක් තියෙනවද?

01. දර්ශනයෙන් ප්‍රහානුය කළ යුතු ආක්‍රුව තියෙනව. විතකොට ඒ විදිහට විය ඒක ප්‍රහානුය කරන්න සිහෙ.

02. සංචර වීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රාව තියෙනව. එතකොට සංචර වීමෙන් තමයි ඒ ආශ්‍රාව ප්‍රහාණය වන්නේ.
03. නුවතින් විමසා දේවනය කිරීමෙන් සිව්පසය පරෙහෝග කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රාව තියෙනව. එවා සිව්පසය නුවතින් විමසා පරෙහෝග කිරීම මත තමයි ප්‍රහාණය වෙන්නේ.
04. ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රාව තියෙනව. එවා ප්‍රහාණය වෙන්නේ ඉවසීමෙන් ම යි.
05. නුවතින් විමසා මග හැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රාව තියෙනව. ඒ ආශ්‍රාව නුවතින් විමසා බැඡෙර කිරීමෙන් තමයි ප්‍රහාණය වෙන්නේ.
06. නුවතින් විමසා දුරු කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රාව තියෙනව. එවා දුරු වෙන්නේ නුවතින් විමසා දුරු කිරීමෙන්.
07. භාවනා වශයෙන් සප්ත බොල්කඩ්ග දියුණු කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රාව තියෙනවා. එතකොට එවා ප්‍රහාණය වෙන්නේ බොල්කඩ්ග ධර්මයන් දියුණු කිරීමෙන් තමයි.

කළයුතු සියල්ල කළ කෙනා...

ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “පින්වත් මහත්තාති, යම් ද්‍රව්‍යක නික්ෂ්වට, දැරුණයෙන් ප්‍රහාණය විය යුතු ආශ්‍රාවයන් ප්‍රහාණය වූනා නම්, සංචර වීමෙන් ප්‍රහාණය විය යුතු ආශ්‍රාවයන් ප්‍රහාණය වූනා නම්, නුවතින් විමසා පරෙහෝග කිරීමෙන් ප්‍රහාණය විය යුතු ආශ්‍රාවයන් ප්‍රහාණය වූනා නම්, ඉවසීම තුළීන් ප්‍රහාණය විය යුතු ආශ්‍රාවයන් ප්‍රහාණය වූනා නම්, නුවතින් විමසා පරිව්‍යේෂනය කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රාවයන් ප්‍රහාණය වූනා නම්, නුවතින් විමසා දුරු කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රාවයන් ප්‍රහාණය වූනා නම්, භාවනා වශයෙන් සප්ත බොල්කඩ්ග ධර්මයන් වැඩිමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රාවයන් ප්‍රහාණය වූනා නම්,

(අයං වුව්වති හික්බලේ, හික්බු සඩ්බාසවසංවර සංවුතෝ විහරති) වියාට තමයි කියන්නේ සියල්ල ආශ්‍රාව වලින් බේරිල සංචර වෙලා වාසය කරන, (ආසවක්ඛය) සියල්ල ආශ්‍රාව වලින් මිළුනු කෙනා, (අවිලෝච්ච තණ්ඩ) වියාට තමයි කියන්නේ තණ්ඩාව නැති කරපු කෙනා, (වාවත්තාය සංයෝජන) වියාට තමයි කියන්නේ සියලු බින්ධන ඉක්මවා

ගිය කෙනා (සම්මා මානානිස්මය) මානය මනාකොට අවබෝධ කරල (අන්තමකාසී දුක්ඛස්සාති) මේ දුක අවසන් කරපු කෙනා කියන්නේ වියාර."

යොනිසේ මනසිකාරය තරම් තවන් දෙයක් තියෙනවද?

අපින් මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමේ දී ප්‍රපට තියෙන්නේත් පූජා පූජාවන් විදිහට මේ ආශ්‍රාවයන් හට නො ගන්න මාර්ගය දියුණු කරන්න තමයි ඉතින්. ඒකට මම මූලින් ම කිවිවහේ, බුදුරජාණන් වහන්සේ මූලින් ම ආශ්‍රාව ගැන දේශනා කරන්න කළින් කිවා, දැන්න කෙනාට යි, දැකින කෙනාට යි කිවා මේක කරන්න පූජාවන්. මොකක් දැන්න දැකින කෙනාට දී?

යොනිසේ මනසිකාරය මොකක් ද කියල දැන්න කෙනා, දැකින කෙනා. අයොනිසේ මනසිකාරය මොකක් ද කියල දැන්න කෙනා, දැකින කෙනා විතරයි කිවා.

මේ නො දැන්නා නො දැකින කෙනෙකුට මේක කරන්න පූජාවන් කමත් නෑ. විතකොට විය හරියට තේරේම් ගන්න ඕනෑ. යොනිසේ මනසිකාරය තියම විදිහට සිදු ව්‍යෙනාන් ආශ්‍රාවයන් ප්‍රහාණාය වන වැඩි පිළිවෙළකට විය යනවි. අයොනිසේ මනසිකාරය තිබුණාන් ආශ්‍රාවයන් වැඩින වැඩිපිළිවෙළකට විය යනවා. හර ලක්ෂනට මේක තේර්ගන්න පූජාවන්.

දැන් බලන්න, ආශ්‍රාව හත විස්තර කරන්න කළින් බුදුරජාණන් වහන්සේ සම්පූර්ණ මූලික පදනම පෙන්නුවා. විතකොට උන්වහන්සේ පැහැදිලිව දේශනා කරල තියෙනව අහසන්තරක අංගයක් විදිහට යොනිසේ මනසිකාරය තරම් වූ දෙයක් වෙන බුදු අයින් දැකින්නේ නෑ කියල. විතකොට බලන්න සම්පූර්ණයෙන් ම අහසන්තර අංගයක් වශයෙන් පවතින යොනිසේ මනසිකාරය ම යි ප්‍රයෝගනවත් වන්නේ.

සැරයුන් නිමියන් රහන් වූ හඳු...

දැන් බලන්න සාරපුත්ත මහ රහතන් වහන්සේ අරහත්වයට පත් වෙන්න ඉස්සර වෙලා ගිඹේකුට පර්වතේ සුකරකත කියන ලෙනේ බුදුරජාණන් වහන්සේ ව පවත් සල සල හිටිය. වැඩික් කර කරනේ නිරියෙ. පවත් සලනව කියන්නේ. විතකොට දිජනක කියන පර්බාජකයෙක් බුදුරජාණන් වහන්සේව මුණා ගැහෙන්න ඇවේදින් ධර්ම කතාවකට සම්බන්ධ වුනා.

බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කපා. විදිම ගැන, වේදනාවේ අනිතනය ගැන, මේ සැප-දුක්-ලපේක්ෂා විදිම් වල අනිතනය

ගෙන ධර්මයක් දේශනා කපු. වියා අහගෙන ඉහ්න ගමන් යෝනිසේ මහසිකාරයේ යෙදෙනව. දැන් මේක අහගෙන ඉහ්නව සාර්පුත්ත ස්වාමීන් වහන්සේ. උන්වත්තේන් පවත් සල සලා යෝනිසේ මහසිකාරයේ යෙදෙනව. ධර්ම දේශනාව අවසන් වෙන කොට සාර්පුත්ත ස්වාමීන් වහන්සේ අරහත් එලයට පත් වුනා. අර දිස්නක සේවාත් වුනා.

නුවතින් විමසීම නැත්තම්...

බලන්න විතකොට මේ භාස්කම සිදු වුන් මොකන් දී යෝනිසේ මහසිකරයෙන්. විතකොට දිස්නක යෝනිසේ මහසිකාරයේ යෙදෙන නැත්තම්, සාර්පුත්ත ස්වාමීන් වහන්සේ යෝනිසේ මහසිකාරයේ යෙදෙන නැත්තම් ඒ දේශනාවේ එලයක් තියෙනව දී නං. එලයක් නං.

විතකොට බූදුරජාණන් වහන්සේ ව්‍යාප දේශනාවේ ප්‍රතිච්ච සහිත වුන් මක් නිසා දී යෝනිසේ මහසිකාරය ඒ ගුවණාය කරන කෙනා තුළ නිෂීම නිසා. ගුවණාය කරන කෙනා තුළ යෝනිසේ මහසිකාරය නැත්තම්, ඒක නිකම් ම නිකම් කනින් අහල තුළගේ ගිය දෙයක්. විවිචරයි. මොකන් වෙන්න නං. ඒ නිසා ගුවණාය කරන කෙනා තුළ යෝනිසේ මහසිකාරය ඇති වීම තුළ තමයි මේකේ එල ලැබෙන්නේ. වියා තමයි ඒක සිහියට අරගෙන නුවතින් විමසු තේරැමි අරගෙන අවබෝධ කරන්නේ. විතතින් තමයි ගුවකයා බිජි වෙන්නේ. විතකොට යෝනිසේ මහසිකාරය ලෝකේ මිනිසුන් අතර නැත්තම් කිසීම ද්‍රව්‍යක මාර්ගච්චල ලැංන් බිජි වෙන්න නං. ධර්මය කොට්ඨර කතා කපුන් බිජි වෙන්න නං. නැබැයි යෝනිසේ මහසිකාරය කොසි තරම් තිබුන් ධර්මය කතා කලේ නැත්තම් මාර්ග එල ලැංන් බිජි වෙන්න නං. විහෙමත්ම මාර්ග එල ලැංන් බිජි වෙන්න නං. යෝනිසේ මහසිකාරය යි දෙකේ විකතුවත් වික්ක යි.

කළ යුතු දේ හඳුනාගන්න...

ඉතිං ඒ නිසා මේ පින්වතුන්ට ඒ දුර්ලභ දේ ලැබිලා තියෙනවා. ඒ නිසා මේ පින්වතුන් යෝනිසේ මහසිකාරයේ යෙදෙන්න. අයෝනිසේ මහසිකාරය අත් හරින්න. මෙහෙනි කළ යුතු දේ හඳුනා ගෙන මෙහෙනි කරන්න. මෙහෙනි නො කළ යුතු දේ හඳුනාගෙන අත් හරින්න. ආඹුව හට ගන්නා ආකාරයෙන් නොව ආඹුව ක්ෂය වන ආකාරයෙන් යෝනිසේ මහසිකාරයේ යෙදෙන්නේ.

පින්වත් සියල් දෙනාට ම මේ ගෞතම බූද්ධ රාජ්‍යයේ දී ම උතුම් වතුරාජය සත්‍යය ධර්මය වහ වහා අවබෝධ වේවා.

සාදු! සාදු !! සාදු !!!



ලොවට ව්‍යවර වූ කොළඹරුහම දැනම

-සිච්චිව විභාග සුත්‍රය-

පුද්ධාවත්ත පින්තුවැණි,

අද ඉගෙන ගන්නේ මල්කීම නිකායට අයිති සුතු දේශනාවක්. මේ සුතු දේශනාව අපි කවුරුත් අහල තියෙන ප්‍රසිද්ධ දේශනාවක්. පිරින් පොතේ ත් සඳහන් වෙන “සිච්චිව විභාග සුත්‍රය”. වතුරාය සත්‍යය ධර්මය විස්තර වශයෙන් පෙන්වා වදා දෙසුම.

බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වූ තියන මේ කරුණ පළමුවෙන් ම අපි දැනගන්නේ කවර දේශනාවෙන් දී? “ධිම වක්ක පවත්තන” සුතු දේශනාවෙන්. වතකොට ඒ සුතු දේශනාවේ විස්තර වන්නේ වතුරාය සත්‍යය යි. වතකොට බුදුරජාණන් වහන්සේ වතුරාය සත්‍යය ධර්මය දේශනා කිරීම ධර්ම වතු ප්‍රවර්තනය යි. ධර්ම වතුය දහම් රෝදය කරකැවීම යි. වතකොට ඒ කාරණය වතුරාය සත්‍යය ධර්මය ප්‍රකාශ කිරීම, ධර්ම වතුය ප්‍රවර්තනය කිරීම බරණාස ඉසිපතන මිගුණයේ දී නාග්‍යවතුන් වහන්සේ ආරම්භ කළා.

අදුරේ ඉපදුන අපගේ පිචින...

ඒ ධර්ම වතුය කරකැවීගෙන ගියා දෙවි මිනිස් ලෝකය පුරාවට ම. ඒක අවබෝධ කරගන්තු ඇය සතර අභායන් මිදුනා. කෙලෙසුන්ගෙන් නිදහස් වූනා. දුකින් විතෙර වූනා. ඒ ධර්ම වතුය අවබෝධ කරගන්න බැරවෙවිව ඇය කරුවලේ යන ගමනක යනව. ඒ කරුවල ගමන හර්ම පුදුම විකක්.

පින්වතුනි, අපි කියමු මෙහෙම විකක්. අපි ක්වුරැඟත් කරවෙලේ ඉපදිලා ඉන්නවා. අපි උපන්දා සිට කරවෙල නම් තියෙන්නේ, අපි අපේ මේ කටයුතු කරගන්න පොඩි විෂයක් පත්තු කරගන්නව. දැන් හොඳට බලන්න, අපි කරවෙල වෙළුවට ඉරිපන්දමක් පත්තු කරගන්නව. ඒකේ අභ්‍යන්තර අපේ වැඩි කරගන්න විතරක් විෂයක් හඳුගැනීම්ල. වැඩි විතරයි, රෝකය විෂය කිරීම්ලක් නෑ.

සඳුකාලික අදුරේ ම ඉන්න අයට නම්...

විතකොට උපන් ද්‍රව්‍ය ඉදාලා වියා ජීවත් වෙන්නේ කරවෙලේ නම්, වියා මැරෙන්නේ කරවෙලේ නම්, වියා නවාතැනකට ගියා ම ජීවත් වෙන්න තියෙන්නේ කරවෙලේ නම්, වියාට කරවෙලේ විශේෂත්වයක් තියෙනව දැ කරවෙලේ කිසිම අමුත්තක් නෑ. කරවෙලේ හිටිය යි කියල වියාට පාඩුවක් දැනෙන්නේ නෑ. ඒ වගේ තමයි වතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වුනේ නෑ කියල ලිනිසුන්ට පාඩුවක් දැනෙන්නේ නෑ. අපි මේ වැඩිසටහන් නෙට නැවැත්තුවාත්, සුමානයක් මිනිස්සු කුණු කුණු ගාග ඉදාලා රීට පස්සේ වියාලගේ පාඩුවට අර කරවෙලේ යන ගමන යනව.

අපේ ආවිව්ලා සියලා ක්වුරැඟත් කෘ ගහල ඇඩුව දැ, අනේ මට අර්ය සත්‍යය අවබෝධ කරගන්න බැරුවානා කියල. නැහෙ. කරවෙලේ ආවා. කරවෙලේ ගියා. ඒ ගොල්ලේ කොහොම ද කිවිවේ? ඔන්න ප්‍රමාදීන්ට ඉගෙන්නවා. මම ඔන්න දේපල ඉඩකිම් ටික උගලා දුන්නා. ඔන්න ඒ ගොල්ලා දැන් ගොඳට ඉන්නවා. අසවලා අසවල් රටේ, අසවලා අසවල් රටේ. දහ් ඉතින් මට සැනකිල්ලෙ ඇස් දෙක පියාගන්න ප්‍රථිවන්. ඔහොම නෙවෙයි ද කිවිවේ? විහෙම තමයි කිවිවේ.

සැබෑම අන්ධකාරය සහ අවාසනාව....

විහෙම නම් අපට පේන්වා, කරවෙලේ ඉන්න මනුස්සයට කරවෙල ගෙන කිසිම අනතුරක් පේන්නේ නෑ. උපන් ද්‍රව්‍ය ඉදාලා කරවෙලේ ජීවත් වෙලා, කරවෙලේ ම මැරෙනවා. ඒ වගේ ම තමයි අර්ය සත්‍යය ධර්මය අවබෝධ වුනේ නැහැ කියල මෙකේ අනතුර පේන්නේ නෑ. මේ ගමන යනවා. අපායෙහි උපදිනවා. අනතුර පේන්නේ නෑ. තිරසනෙක් උනාට පස්සේ කොහොද දන්නේ. පෙරේත තෙවැනි උපන්නට පස්සේ වියා ඒකේ කළුපනා කරගන්නේ නෑ. නිරයේ උපන්නට පස්සේ නෑ, මනුස්ස තෙවැනි නැති විකේ. විතකොට අපිට පේන්වා කරවෙලේ ඉන්න මනුස්සයට ඒ කරවෙල ප්‍රශ්නයක් නෙවෙයි.

නමුත් අනුම්බෙන් වගේ කෙනෙකුගේ ලෝකයට ඉර පායනවා. ඉර පැසිවට පසසේ අර කරුවලේ දුටු ලෝකය විතිවිද අනටට පේනවා. හිරු ව්‍යුහ නිසා දැකින ලෝකය යි, කරුවලේ දැකින ලෝකය යි අතර වෙනසක් නැද්ද? කරුවලේ දැකින්හේ වැකිවිච ලෝකයක්. ආලෝකයෙන් දැකින්නේ විවෘත වෙවිච ලෝකයක්. ඒ විවෘත වෙවිච ලෝකය පෙන්නන්හා හරි අමාරුයි. ඇය හැම නිස්සේ ම ඉන්නේ වැකිවිච ලෝක නිසා.

කණාමැදුල් එළි...

කරුවලේ ගෙවන වික්කෙනාට කරුවලේ මිසක් වියාට වැඩි කරගන්න විතරක් නැකතක් බැඳුවා ම, කේන්දුලේ බැඳුවා ම, සුජාවක් තිබිඩා ම ඒක මහා පිහිටක් වගේ තමයි වියාට පේන්නේ. මොකද ජේතුවා? කරුවලේ සිටින නිසා. ව්‍යුහයක් ගැන වගක් නං. ව්‍යුහයේ ඉපදුනා නම්, සුර්යයාලෝකය පහල විනා නම්, වියා කරුවලෙයි, හිරු ව්‍යුහ පැසු ලෝකය යි වෙනස හඳුනාගන්නවා. අනිත් කෙනා හඳුනාගන්නේ නං.

පින්වතුනී, යම් කිසි කෙනෙකුට සුර්යය ලෝකය බැඳ ව්‍යුරාර්ය සත්‍යය ධර්මය අදුනාගත්තොත්, නුවතින් මෙහෙති කොට තේරුම් ගන්න මහන්සි ගත්තොත්, ඔහුගේ පිළිතයට කෙමෙන් කෙමෙන් අදර බිඳුගෙන අරෙනාල් උඩවෙනවා. ඒක වෙන්නේ ගුද්ධාව ඇති වීමෙන්. විහෙම නැත්තාම් නං.

හොඳ ව්‍යංජනයක බාජ හැන්දක් වෙන්න එපා...

මේ ලෝකයේ ඉන්න පිරිස බුදුරජාණන් වහන්සේ කොටස් දෙකකට බෙදුවා. මේ ධර්මය අවබෝධ හො කරන පිරිස හරියට හැඳු වගේ. ධර්මය අවබෝධ කරන පිරිස දිව වගේ. දැන් අපි කියමු, හොඳ ව්‍යංජනයක හැන්දක් බාල තියෙනවා. උදේත්ත් ඒ හොඳේද හැන්ද තියෙනවා. රාත්‍රිය බලදේශීත් ඒ හොඳේද හැන්ද තියෙනවා. හොඳේද ම බැසගෙන තියෙනවා. හැන්ද ගැන අවබෝධයෙක් නැති කෙනා පිතන්න පුළුවිත්, මේ හැන්ද හරිම පින්වත්ත හැන්දක්. මොකද ජේතුවි? මේ හැන්ද මේ රසවත් හොඳේද පැය විසිනතර ම බැස ගැන තියෙනවනේ. ඒත් හොඳේද බාල තිබුණාට හැන්දට රස තේරෙන්නේ නං.

ඔබ බුද්ධීමත් නම්,

මේකෙන් හොඳ මස්සන උඩහරණයක් බුද රජාණන් වහන්සේ

දේශනා කරනවා. කෙනෙකුට ධර්මය ගැන නොදු දැනුමක් තියෙන්න පුලුවති. කරා කරන්න පුලුවන් රස කර කර. නමුත් හැන්ද වගේ. ඒකෙන් තමන්ට වැඩික් හැනැ. හැන්දෙන් නම් ඉතින් ලෝකේට බෙදන්හ පුලුවති. ලෝකේට නම් ලැබේයි. විහෙම අය හරයට ඉන්නව. දිවක් වගේ වීමෙන් තමයි, නොදේදේ රස දැනගන්න තියෙන්නේ. අයි දිවට ස්පර්ශ නොවී කවර නම් රසයකින් යුත්තයි ද කියලා දැනගන්න විදිහක් නෑ. බුදුරජාණන් වහන්සේ වෘත්තාලා, නැතුවතා දිවක් වගේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය අපට බ්‍රාහ්මණයේ තියෙන්තේ දිවක් වගේ නුවතා පාව්ච්චි කරල, පූජාව පාව්ච්චි කරල. විහෙම හැත්නම් අපට ඒ ධර්මය බ්‍රාහ්මණය විදිහක් නෑ.

අඟය මේ හණ මිටි කරගහගෙන....

ඉතින් වතුරාර්ය සත්‍යය ධර්මය තමයි බුදුවරයන් වහන්සේලා ලෝකයට හෙමිදරවී කරන්නේ. ඒ වතුරාර්ය සත්‍යය ධර්මය අපට අහන්න ලබුනොත් ඒ කෙරෙහි අපට ගුද්ධාව ඇති වුනොත්, අපේ පිටතයට ලොකු ම පිළිසරණක්, මාවතක් විවෘත වෙනවා. හිතන තරම් ලේසි විකක් නොවෙයි. මොකද හේතුව, තමන් ම විශ්වාස කරපු මිතතා විශ්වාස, තමන්ගේ ම මිතතා කළුපනා, තමන් ම ඉගෙන ගත්තු අනවශ්‍ය දේවල්, අනවශ්‍ය මතිමතාභ්තර තමයි තමන්ගේ ම විමුක්තියට බාධා වෙලා තියෙන්නේ. ඒක නිසිය, වර්තමානයේ ධර්මය අවබෝධ කරන පිරිස ඉතාමත් ම අඩු. ධර්මයේ නාමයෙන් මිතතා දෘශ්ම්‍ර රාජියකට පිරිස ගැට ගැහිලා, සිරවෙලා සිරීම නිසා.

අනුත්තර වූ ධර්ම වතුය ප්‍රවර්තනය කරන ලදී...

මේ දේශනාව ඒ ඩිවිලේ, සවිව විහාර සූත්‍ර දේශනාව සාර්ථක්තා මහරභාත් වහන්සේ දේශනා කරන්නේ. ඒ දේශනාවට හේතු නැත වෙවිව පසුඩ්‍රීම අපගේ බුදුරජාණන් වහන්සේ විසින් සකස් කොට වෘත්තාලා.

ඒ දිනවල බුදුරජාණන් වහන්සේ වැඩි සිරීයේ බරණාස ඉසිපතන මිගදායේ. ඉස්සර වෙලා ම ධර්ම වතුය ප්‍රවර්තනය වෙවිව ස්ථානයේ. හික්ෂුන් වහන්සේලා අමතා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ප්‍රකාශය වෘත්තාලා.

(තට්)ගතේන හික්බවේ, අරභතා සම්මා සම්බුද්ධේන බාරණසියා ඉසිපතනේ මිගදායේ අනුත්තරං දීම්ම වක්කං පවත්තින්)

“පිහ්වත් මහතෙනි, තත්තාගත අරහත් සම්මා සම්බුදු රජාණාන් වහන්සේ බරණායි ඉසිපතන මිගලායේ දී අනුත්තර වූ ධර්ම වතුය ප්‍රව්‍රතනය කරන ලදී.” ප්‍රව්‍රතනය කරනවා කිවිවේ දහම් රෝදය කරකවනව.

(අප්පතිවත්තියා සමෙන්න වා බ්‍රාහ්මනෙන වා දේවීන වා මාරේන වා බ්‍රහ්මුනා වා කේන්වි වා ලෝකස්ම්)

“තත්තාගතයන් වහන්සේ දහම් රෝදය කරකවත්තාට පටන් ගත්තට පස්සේ ලෝකයේ කිසි කෙහෙකුට, කිසි ම ගුමණයෙකුට, කිසි ම බ්‍රාහ්මණයෙකුට, කිසි ම දෙවියෙකුට, කිසි ම මාරයෙකුට, කිසිම බ්‍රහ්මයෙකුට, ලොකයේ ඒ කිසිවෙකුට වත් ඒක නවත්වහන් බස.”

නො නැවතුන දහම් නඩ...

තත්තාගතයන් වහන්සේ ගේ ධර්ම ප්‍රවාරය පළවෙන දේශනාවේ ඉදාළා උන්වහන්සේ පිරින්වන් පානා අවසාන තුක්ම පොදු දක්වා ම ඒ ධර්ම වතුය ප්‍රව්‍රතනය කරගෙන යනවා. ලෝකයේ කිසි කෙහෙකුට වේක නවත්වහන් බැහැ. ඒකය මේකේ තියෙන ආශ්වර්ය.

බාධා කරල, නින්දා කරල, අපහාස කරල, කෙතෙනිලිකම් කරල, කිසි දෙයකින් ඒ ධර්ම වතුය නවත්වහන් බැහැ.

දැන් අපි බතු කියාගෙන යනවා. මේක ඕනෑම කෙහෙකුට නවත්වහන් පුළුවනි. බාහිර කෙහෙකුට මේක නවත්වහන් පුළුවන්. මේක යන වේක නවත්වහන් පුළුවන්. නින්දා අපහාස කරන්න පුළුවන්. ඉවිර කරල බ්‍රහ්මන් පුළුවන්. නමුත් තත්තාගත අරහත් සම්මා සම්බුදු රජාණාන් වහන්සේ ගේ ධර්ම වතුය ලෝකයේ කිසි කෙහෙකුට, ඒ ධර්ම වතුය ප්‍රව්‍රතනය වීම, වතුරාරය සත්තාය ප්‍රකාශ කරගෙන යාම, කිසියම් ම කුමයකින් නවත්වහන් බැහැ. බලන්න කොවීවර ආශ්වර්යක් ද කියල. ධම්මවක්ක පවත්තන සූත්‍රයේ දී මේක තමයි තියෙන්නේ සඳේ මනුක්සාවේසුං කියල. මේක තමයි ඒ දෙවිවරු කි ගහල කියන්නේ.

බුද රජාණාන් වහන්සේ නමක් ලෝකයට පහළ වුනේ අයයි?

ලෝකෙන් ලෝකට වේක තමයි කියාගෙන ගියේ. විතකොට බලන්න අපට තියෙන්න ඕනෑම අපගේ ගාස්තාන් වහන්සේ මෙන්න මෙහෙමය මේ ධර්ම වතුය පැවැත්වුවේ කියල අඩුගානේ අනුත්තවත්

ලංබෙන්න තිනේ. ශුද්ධාච පිහිටුවා ගන්න තිනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ තවදුරටත් ව්‍යුහරනවා, ඒ ධර්ම ව්‍යුහ තමයි, (යදිද ව්‍යුත්තං අරිය සංචිතාති) ඒ මේ වතුරාරිය සත්‍යය ධර්මය යි. (ආචික්ඛනා) ප්‍රකාශ කිරීම, (දේශනා) දේශනා කිරීම, (පණ්ඩුප්‍රනා) පැනවීම, (පට්ධිපනා) පිහිටුවීම, (ව්‍යවරණා) ව්‍යවරණය කිරීම, (විතපනා) බෙදා බෙදා දැක්වීම, (උත්තානිකම්මං) ඉස්මතු කොට පෙන්වා දීම.

විතකොට ව්‍යෙහෙම නම් ඉතා ම පැහැදිලිව බුද්ධ වචන වලින් ඔහ්පු වෙනව්, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වීමේ විකම කර්තව්‍යය, බුද්ධ ක්‍රමක්ද කියලා.

වතුරාරිය සත්‍ය ධර්මය ලෝකයෙහි මනා කොට ප්‍රව්‍යතනය කිරීම ය. දෙවි මිතිස් ලෝකයාට කවර ආරිය සත්‍ය හතරක් ද, දුක නම් වූ ආරිය සත්‍යය කියා දීම, දේශනා කිරීම, පැනවීම, පිහිටුවීම, ව්‍යවරණය කිරීම, බෙදා බෙදා පෙන්වීම, ඉස්මතු කොට දැක්වීම. දුකේ හට ගැනීම නම් වූ ආරිය සත්‍යය කියා දීම, දේශනා කිරීම, පැනවීම, පිහිටුවීම, ව්‍යවරණය කිරීම, බෙදා බෙදා පෙන්වීම, ඉස්මතු කොට දැක්වීම. දුක නිරැද්ධ වීම නම් වූ ආරිය සත්‍යය කියා දීම, දේශනා කිරීම, පැනවීම, පිහිටුවීම, ව්‍යවරණය කිරීම, බෙදා බෙදා පෙන්වීම, ඉස්මතු කොට දැක්වීම. දුක නිරැද්ධ වීම පිණිස පවතින මාර්ගය නම් වූ ආරිය සත්‍යය කියා දීම, දේශනා කිරීම, පැනවීම, පිහිටුවීම, ව්‍යවරණය කිරීම, බෙදා බෙදා පෙන්වීම, ඉස්මතු කොට දැක්වීම.

කළණ මිතුරන් සමග ඇසුර...

විතකොට මේක තමයි තත්‍යාගතයන් වහන්සේ තමක් අප්‍රමාණ වචන වලින්, අප්‍රමාණ අකුරු වලින්, අප්‍රමාණ පද වලින් උන්වහන්සේ පිරිනිවන් පානා මොහෙත දක්වා ලෝකයෙහි ප්‍රව්‍යතනය කරගෙන යන්නේ, මේ වතුරාරිය සත්‍යය යි. මේ දේශනාව කරල බුදුරජාණන් වහන්සේ මොහෙම දේශනා කරනවා.

“(සේවේ හික්ංචේ, සාරපුත්ත මොජ්ගල්ලානේ) පින්වත් මහත්තුන්ති, සාරපුත්ත මොජ්ගල්ලාන ඇසුර කරන්න. (හරත් හික්ංචේ සාරපුත්ත මොජ්ගල්ලානේ) පින්වත් මහත්තුන්ති, සාරපුත්ත මොජ්ගල්ලාන භර්තනය කරන්න. නිතර ඇසුර කරන්න. (පණ්ඩිතා) උන්වහන්සේලා තුවන්තැනියි, ප්‍රඟාවන්තයි (හික්මු අනුග්‍රහකා සමුහ්මවාරනය) සමුහ්මවාර් හික්මුන් වහන්සේලට අනුග්‍රහ කරනවා. කොහොම ද ඒ අනුග්‍රහ කරන්නේ

(සෙයඡපාජ හික්ංචේ, ජනෙන්ති ඒවා සාරපුත්තයි) හරයට දුරුවන් වදනා මව වගේ සාරපුත්තයන් වහන්සේ.”

සාරපුත්ත මහරහතන් වහන්සේ දුරුවෙන් වදුනා මවී වගේ. ඒ කියන්නේ සාරපුත්ත මහ රහතන් වහන්සේ තමයි, ධර්මාවබෝධයට උපකාර කරන්නේ.

“(සෞයෙව්) ප්‍රාතිස්ස ආපාදේතා ඒවා බෝ මොග්ගල්ලානේ) මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ දුරුවාව පෝෂණාය කරන කිරී අම්මා වගේ.

රහතන් වහන්සේලාගේ අනුග්‍රහය...

(සාරපුත්තේ හික්බවේ, සේතාපත්ති විලේ විනේති) පින්වත් මහතෙනි, සාරපුත්තයන් ගුවකයන් සේවාන් එලයෙහි හික්මවනවා” සේවාන් එලයට පත් වෙන කොට ඇති වෙන සූත්‍රාණාය මොකක් දැ? සත්‍යය කුතානාය ඉඩනව. වතුරාර්ය සත්‍යය ගැන අන්න ඒක බඩා දෙන්න සාරපුත්ත මහ රහතන් වහන්සේ තමයි කියනව දක්ෂ.

“(මොග්ගල්ලානේ උත්තමත්තේ) මොග්ගල්ලානයන් වහන්සේ විතන ඉදුලා ඉහළට සකඳාගාමී, අනාගාමී, අරහත්වය දක්වා උදුවී කරනවා.

(සාරපුත්තේ හික්බවේ පහැති වත්තාර අරිය සව්වාති වත්වාරේන ආවික්ඩ්තා දේසේතා පණ්ඩපේතාං, පටිධේපේතාං, විවර්තාං, විහිත්තාං, උත්තාභිකාත්තාං) පින්වත් මහතෙනි, සාරපුත්තයන් වහන්සේ වතුරාර්ය සත්‍යය ධර්මය විස්තර වශයෙන් කිය දීමට, දේශනා කිරීමට, පැණාවීමට, පිහිටු විමට, විවරණාය කිරීමට, බෙදා දැක්වීමට ඉස්මතු කොට දැක්වීමට හරි දක්ෂයි.

වතුරාර්ය සත්‍යය ධර්මය ඉස්මතු කර කර පෙන්වන්න හරි දක්ෂයි කියනව සාරපුත්ත මහ රහතන් වහන්සේ.

බුදුරජාතාන් වහන්සේ ඒක දේශනා කරලා විහාරයට වැඩිම කළා. ආසනයෙන් නැගිටිලා උන්වහන්සේ තමන්ගේ කුරියට වැඩිම කළා. දැන් මේ සිදුවීම දැන් මේ කියන දේශනාව සිදු වන්නේ කොහේද? බරණාසි ඉසිපතන මිගදායේ. දැන් මෙතන පෑර සාරපුත්ත මහ රහතන් වහන්සේ වැඩි ඉන්නවා.

හාග්‍රවත් බුදුරජාතාන් වහන්සේ වැඩිම කොට නොබෝ වේලාවකින් සාරපුත්ත මහ රහතන් වහන්සේ හික්ෂ සංස්කෘති අමතා වදාලා, “ප්‍රිය ආයුණුමත් මහතෙනි” කියල. රට පස්සේ සාරපුත්තයන් වහන්සේත් අර ප්‍රකාශය කරනවා. කොහොම දැ?

යලින් වරක් තුන් ලෝකට දැනම් අසැසනවා...

“පින්වත් මහතෙනි, තථාගත වූ අරහත් වූ සම්මා සම්බුද්ධ රජාණාන් වහන්සේ බරණය ඉසිපතන මිග්‍යායේ අනුත්තර වූ ධර්ම වතුය ප්‍රවර්තනය කරන ලදී. අනුත්තර වූ ධර්ම වතුය කරකවන ලදී. (අප්පතිවත්තිය) වේක ප්‍රවර්තනය වීම හටත්වත්ත හෝ ආපසු කරකවල දාන්තර බැහැ. ලෝකයේ වෙන කිසි ගුම්මායෙකුට, දෙව්‍යෙකුට, මාරයෙකුට හෝ බුද්ධයෙකුට හෝ වෙන කිසිවෙකුට හෝ වේක හටත්වත්ත බැං. මොකක් ද ඒ ධර්ම වතුය (වතුත්තං අරයස්විචාං) වතුර්ථය සත්‍යය කියන ධර්ම වතුය ඒ වතුර්ථය සත්‍යය ධර්මය.”

අර බුදුරජාණාන් වහන්සේ වදාල විධියට ම සාර්පත්ත මහ රහතන් වහන්සේ කියා දෙනව. නික්ෂන් වහන්සේලාට,

“පින්වත් මහතෙනි, මේ වතුර්ථය සත්‍ය ධර්මය බුදුරජාණාන් වහන්සේ ලෝකයෙහි මනා කොට ප්‍රවර්තනය කරනවා. දෙව් මිනිස් ලෝකයාට කවර ආර්ය සත්‍ය හතරක් ද, දුක හම් වූ ආර්ය සත්‍යය කියා දෙනවා, දේශනා කරනවා, පනවනවා, පිහිටුවනවා, විවරණය කරනවා, බෙද බෙදා දක්වනවා, ඉස්මතු කොට දක්වනවා. දුකේ හට ගැහීම හම් වූ ආර්ය සත්‍යය කියා දෙනවා, දේශනා කරනවා, පනවනවා, පිහිටුවනවා, විවරණය කරනවා, බෙද බෙදා දක්වනවා, ඉස්මතු කොට දක්වනවා. දුක තිරැදෑද වීම නම් වූ ආර්ය සත්‍යය කියා දෙනවා, දේශනා කරනවා, පනවනවා, පිහිටුවනවා, විවරණය කරනවා, බෙද බෙදා දක්වනවා, ඉස්මතු කොට දක්වනවා. ඉස්මතු කොට දක්වනවා, පිහිටුවනවා, විවරණය කරනවා, බෙද බෙදා දක්වනවා, ඉස්මතු කොට දක්වනවා.

මේ ලෝකයේ කාටවත් වේක විස්තර කරන කොට වලක්වන්න බැහැ.”

හඳුනාගන්න සැබැජම ග්‍රාවකයා...

බලන්න මේ ගුවකය යි, ගාස්තුන් වහන්සේ යි සම වෙලා යන ආකාරය. දැන් කිසිම රහතන් වහන්සේ නමක් මා දැකල නැහැ මේ දේශනා වලදී තමන් ව පුවා දක්වනවා. ඒ කියන්නේ මට තමයි මේක අවබෝධ වුනේ කියල කථාවක් නැහැ. හැම තහන ම කථා කරන්නේ බුදුරජාණාන් වහන්සේගේ ගේ ඒ වතුය ම උප්‍රය දක්වනවා. බුදුරජාණාන් වහන්සේගේ වතුය උප්‍රය දක්වන්නේ නැතුව තමන්ගේ දෙයක් උප්‍රය

දක්වනවා නම් විනත අවබෝධයක් තියෙනවා කියන කාරණය පිළිගන්න අමාරුයි. බලන්න භෞද උදාහරණයක් තියෙනවා.

උත්තර කියන රහතන් වහන්සේ සතු දෙවිය සමග ධර්ම සාකච්ඡාවක් පැවැත්වා. ධර්ම සාකච්ඡාව අවසානයේ දී වීකෙන් සතුව වෙවිව සතු දෙවිය උත්තර රහතන් වහන්සේගෙන් අහනවා, “ස්වාමීන්, හරි අගෙයිනේ විස්තරේ. ඔබ වහන්සේට මේක ඕඩ වහන්සේ තුපින් ම අවබෝධ වුනා දී?” සතු දෙවියා ඇවිල්ල වර්තමානයේ අපේ කෙනෙක්ගෙන් ඇඟුව නම් මක් වෙයි දී? “සක් දෙවිදුති, මේවා මම පොත් විලින් අරන් නෙවෙයි කියන්නේ. මේවා මම අවබෝධයෙන් ම යිය නේ. මම පොත් බලාගෙන කියන පාතිය කෙනෙක් නෙවෙයි” කිය යි.

මේ දහම ඇයිති කාව දී?

බලන් මේක වෙනස. විතකොට කියනවා, “සක් දෙවිදුති, මේ ලේකයේ යම්තාක් සූජාමිත වවන ඇද්ද, ඒවා සියලුම ම තට්ටාගෙ අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ වවන. අපි කරන්නේ ඒවා උප්‍රට දක්වල කිම විතරයි.” අන්න බලන්න රහතන් වහන්සේගේ ප්‍රකාශ. අපි කරන්නේ ඒවා උප්‍රට දක්ව දක්වා කියන වික විතරයි කිවිවා. තව උදාහරණයක් කිවිවා. “රජනුමති, ඒක හරියට ඇත තියෙන බාහ්‍ය ගොඩින් තම තමන් ගේ ප්‍රමාණයට භාජන අරගෙන ගිහින් බාහ්‍ය අරගෙන විනවා වගෙයි” කියලු.

අන්න ඒ වගේ තමයි මේ ලේකයේ යම්තාක් සූජාමිත වවන ඇත් ද, ඒවා ඔක්කොම තට්ටාගෙ අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ. ග්‍රාවකයේ කරන්නේ ඒවා උප්‍රට දක්වන වික. බුදුරජාණන් වහන්සේ ගේ ග්‍රාවකයේ කරන්නේ බුද්ධ දේශනාව ම කටා කරන වික. බුද්ධ දේශනාව තමයි හෙමිදුරවි කරන්නේ. බුද්ධ දේශනාව ම තමයි ලේකයට දෙන්නේ.

මොකක්ද මේ දෑ කියන්නේ?

දැන් බලන්න සාර්ථකත්ත මහ රහතන් වහන්සේ දැන් කරන්නේ ඒ දේ නේ. සාර්ථකත්ත මහරහතන් වහන්සේ වතුරාර්ය සාහසය ධර්මය දේශනා කරන්න, පත්‍රවත්තන, පිහිටුවත්තන, විවරණය කරන්න, බෙවා දක්වන්න, ඉස්මතු කරන්න දක්ෂය නේ. ඉතින් උන්වහන්සේ විස්තර කරනවා මෙන්න මෙහෙම.

“(කතමක්ද්වා’වුසේ දුක්ඛං අරයසවිව) ආයුණ්මතුනි, දුක නම් වූ ආරෝග්‍ය සත්‍ය නම් කුමක් ද? (ප්‍රතිපි දුක්ඛං) ඉපදීම දුක යි. (පරාපි දුක්ඛං) පරාවට පත් වීම දුක යි. (මරණම්පි දුක්ඛං) මරණයට පත් වීම දුක යි. (සේක පරදේව දුක්ඛ දේමනස්ස උපායාසාපි දුක්ඛං) සේක, වැපුපිම්, දුක්, දෙමිනස්, උපායාස දුක යි. (යම්පිවිව න ලැහි තම්පි දුක්ඛං) කැමති දේ නො ලැබේම දුක යි. (සංඛිත්තේන පංචපාදානක්ඛන්ඩා දුක්ඛං) කෙටියෙන් කිවොත් පංච උපාදාන ස්කන්ධය ම දුක යි.”

ඉපදීම ගැන විවරණය මෙන්න...

“ආයුණ්මතුනි, මොකක් ද මේ ඉපදීම කියන්නේ?” සැරයුත් හාමුදුරුවා විස්තර කරන වූදුරජාණන් වහන්සේගෙන් අසා දුරාගෙන ඉන්න ආකාරයට.

“(යා තේසං තේසං සත්තානා තමහි තමහි සත්ත තිකාය) ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ ලේක තුළ (ප්‍රති) යම් ඉපදීමක් වේද, (සක්දුප්‍රති) මනා කොට ඉපදීමක් වේද, (මික්කන්ති) මවිකුසක බැස ගැනීමක් ඇද්ද, (අතිනිඩ්බත්ති) විශේෂ ඉපදීමක් ඇද්ද, (බන්ධාතං පානුනාවේ) පංච උපාදාන ස්කන්ධයේ පහළ වීමක් ඇද්ද, (ආයතනානා පටිලානේ) ඇය, කණා, නාස්‍ය, දිවි, කය, මනස යන ආයතනයන්ගේ ලැබේමක් ඇද්ද, (අය වූවිවාවුසේ ප්‍රති) ආයුණ්මතුනි, ඉපදීම කියන්නේ සිකයි.”

රහනුන් ද ඉක්මවා යන අපේ කාලේ අය...

ඉතින් ඔයිට වඩා අපට විවරණය කරන්න දෙයක් නැහැ. බූදුරජාණන් වහන්සේ, රහනුන් වහන්සේලා ඉක්මවා යන්න අපි කළුපනා කලාත් අපිට ම ද වරදින්නේ. සාර්පුත්ත මහ රහනුන් වහන්සේ ආදී ප්‍රජාවෙන් අගු රහනුන් ඉක්මවා යන්න ගියෙත් අපි අමාරුවේ වැවෙනවා මිසක් වෙන විකක් වෙන්නේ නෑ.

“(කතමාවාවුසේ පරා) මොකක් ද පරාව කියන්නේ? ඒ ඒ සත්වයන්ගේ, ඒ ඒ සත්ව තිකාය වල (ප්‍රති) ප්‍රතාවට පත් වීමක් ඇද්ද, (පිරුණානා) දිරා යන බවක් ඇද්ද, (බන්තිවිව) දත් ආදිය කැඩ්යාමක් ඇද්ද, (පාලුවිව) හමේ රුතු වැරේමක් ඇද්ද, (ආයුනේ සංහානි) ආයුණ්යන්ගේ ගෙවී යාමක් ඇද්ද, (ඉණුදියනා පරිපාකේ) ඇයේ, කණ් ආදී ඉන්දියන් මෝරා යාමක් ඇද්ද, සික තමයි පරාවට පත් වීම.”

දැන් මේවා අපිට ගේරෙන්නේ නැද්ද? බලන්න මේ ගේරෙන විකක්නේ දේශනා කරන්නේ. පුහේලිකා නෙවෙයිනේ.

මොහොතක් මොහොතක් පාසා මැරෙනවලු...

"(කතමස්සේනුවසේ මරණුම්) මොකක් ද ආයුෂේමතුනි, මරණය කියන්නේ? ඒ ඒ සත්වයන්ගේ සත්ව ලෙස්ක වලින් මිනිසුන්ගේ නම් මිනිස් ලෙස්කේ, සතුන්ගේ නම් ඒ තිරිසක් අපායේ, (වුති) වුතවීම, (වවත්තා) වුතවන බවක් අද්ද, (හේදෝ) බිඳියාමක් ඇද්ද, (අන්තරාධාන) අනුරුදුන් වීමක් ඇද්ද, (මෙවු මරණුම්) මරණයට පත් වීමක් ඇද්ද, (කාලකිරිය) කළරිය තිරිමක් ඇද්ද, (බත්ධාන බේදෝ) පංච උපාදානස්කන්දියේ බිඳි යාමක් ඇද්ද, (කලේබරස්ස නික්බේපො) මසත ගැරිරය බහා තැබීමක් වේද, (පිවිතින්දුයස්සු පවිශේදෝ) ජිවිතය නම් වූ ඔහ්දිය සිදි යාමක් ඇද්ද, මේකයි මරණය."

මරණය කියන්නේ මේකයි කියලා බුද්ධ දේශනාවල පැහැදිලිව තියෙදුදී, අපිට මේ මොහොතක් මොහොතක් පාසා මැරෙන කරාවල් කියන්න බැහැ. ඇයි මරණය විස්තර කරලා තියෙන්නේ මේ විදිහට නේ. ඇන් අපිට තියෙන්න සිහෙ ඉද්ධාවක්. මොකද අපිට පිනෙන පිනෙන දේවල් දාහ්න නෙවෙයි, අපිට ඉද්ධාවක් තියෙන්න සිහෙ බුද්ධ වවනය ඉද්ධාවෙන් තේරෑම් ගන්න.

කළුප ගණන් ගෙවා ඇවේන් මේ සංසාරේ...

මොකද හේතුව ඒ බුදුරජාණන් වහන්සේ ඔය දේශනාව ඔය ධම්මවක්ක ප්‍රවිත්තනය පිනිස, දුම්සක පැවැත්වීම පිනිස උන්වහන්සේ සාරාසංඛ කළුප ලක්ෂයක් පෙරැම් පිරවා. ඒ විදිහට පෙරැම් පුරාගෙන අවේල්ල දේශනා කරප ධර්මය අපේ මතිමතාන්තර වලින් වෙහස් කපළාත් අපි කොහේ යයි දී? ආයේ සඳහට ම බුදුවරුන්ගේ ධර්මය නම් ලැබෙන්නේ නැහැ. ඒ තිසා ලංකාවේ බොහෝ දෙනෙක් ඒ ඉරණම හැඳුගෙන තියෙන්නේ. ලේකයේ බොහෝ බොද්ධයෝ ඒක කරගෙන තියෙන්නේ. ව්‍යකාව අපි මේක තේරෑම් ගන්න සිහෙ. ඒ වවන වල අර්ථය තේරෑම් ගන්න බුදුරජාණන් වහන්සේලා මේ දේශනාව කරන්නේ. ආයේ අපට මේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු දෙනෙක් පන්සියයක් ගියාට පස්සේ අලුතින් අර්ථ ගන්න විකක් මේකේ නැ.

ලොව ම වෙලුගන් ගේකය ද මේ...

රීපුගට සාර්පත්ත මහ රහතන් වහන්සේ ගේකය විස්තර කරනවා. "(යො බො ආවුසේ, අක්කුදතරක්කුදතරේන බ්‍යසන්න සමන්නාගතස්ස. අක්කුදතරක්කුදතරේන දුක්ඛ දම්මෙන ත්‍රිවිධස්ස)

ආයුත්මතුනි, යම් යම් කරදුර කම්මිකටොල වලට භාජනය වුනහම යම් යම් දුක්ඩීත දේවල් වලට මූහුණුදෙන්න වුනහම ඇතිවන (සේෂ්කෝ) ගොකුයක් ඇද්ද, (සේවනා) සේක කිරීමක් ඇද්ද, (සේවිතර්තං) සේකන කරන බවක් ඇද්ද, (අන්තෝසේකෝ) ඇතුලාන්තයෙන් වින සේකයක් ඇද්ද, (අන්තෝපරසේකෝ) ඇතුලාන්තය වෙළාගත් සේකයක් ඇද්ද, ඒක තමයි ගොකය."

දුක් දොම්නස් සහ සුපුම් හෙළිම.

මේ ඔක්කොම විස්තර කරන්නේ මොකක් ගැන ද? දුක ගැන යි. රේපරට විස්තර කරන්නේ පරදේව. පරදේව කියන්නේ වැලපීම. නොයෙක් කම්මිකටොල විපත් වලට භාජනය වෙළා නොයෙක් විපත් වලට මූහුණ දිලා ඇතිවෙන වැලපීමක් ඇද්ද, (ආදේවේ පරදේවේ) නම් ගොන් කිය කිය වැලපීමක් ඇද්ද, වැලපෙන බවක් ඇද්ද, නොයෙක් ආකාරයෙන් කෑ කේ ගසමින් වැලපෙන බවක් ඇද්ද, අපි උකල තියෙනවා විහෙම ගොකය ඇති වුනාට පස්සේ මේක උනුල ගන්න බැරව, රේට පස්සේ ඒක වැලපීම බවට පත්වෙනවා. රේට පස්සේ පුවට ගෙහු අධිනවා. සමහර දින් නසා ගන්නවා ගොකය වැඩිවෙළා. වැලපීල කැම නොකා ඉන්නවා. කැම කන්න බැරව යනවා. ඇතපත පත්‍ර නැතිව යනවා. ඒ ඔක්කොම අයිති දුකට.

රේපර දුක විස්තර කරනවා, දුක්බ දොමනස්සං කියන දුක. දුක කියන්නේ (කායිකං දුක්බං කායිකං අසාතං කාය සම්වස්සරං දුක්බං අසාතං වේදයිතං) කායික දුක ඉවසගන්න බැර දුක. කායික වශයෙන් ඇතිවන, කයේ ස්පර්ශයෙන් උපදින්නා වූ දුක. අමතිර විදුව විදුව ඉන්න දුක. මේවා ලැබෙන්නේ නැද්ද? මේවා ලැබෙනවා. ඒවත් අයිති වෙන්නේ දුකට.

රේපර දොමනස්ස. දොමනස කියන්නේ මානසික දුක. (වේතයිකං දුක්බං අසාතං, මතේ සම්වස්සරං දුක්බං, අසාතං, වේදයිතං) විතකොට සිතේ හටගන්නා දුක, මතේ ස්පර්ශයෙන් හටගන්නා දුක. ඉතින් කළුපනා කර කර දුක් වෙනවනේ. ඒක මොකක් ද? දොමනස්ස. මනසින් දුක් වෙවි ඉන්න වික දොමනස්ස.

උපායස කියන්නේ රේපර වික. සුපුම් හෙළිම. නොයෙක් කරදුර, කම්මිකටොල වලට භාජනය වෙළා ඔහු බලාගත්තු අත බලාගෙන ඉන්නවා. විහෙම වෙන්න නැද්ද? පීවිතයේ වෙනව. තමන්ටවත් හිතාගන්න බැහැ, තමන්ට මොකක් ද මේ වුනේ කියලා. හිතාගන්න

බඩහැ. ඔහෝ බලාගෙන ඉදුලා, කළුපනා කර කර ඉදුලා සුසුම් ගෙවනවා. සමහරු මහන්සී ගන්නව වියාට හඳුන්න.

අනේ මම ආය උපදින්නේ නැන්තම්...

රේඛ වික තමයි (යම පිවිවං න ගැමති තම්පි දුක්බං) යමක් කැමති වෙයි ද විය නො ලැබේමේ දුක. දැන් මෙතන යමක් කැමති වේද, යමක් කියල කිවිවේ ජාති, ජරා, මරණ ආදිය මිසක් මේ ඇඟිල, පුරු, මෙස නොවේ. දැන් ඔහන් වාහනයක් කැමතියි. දැන් වාහනයක් හමු ද වූනා. නිතුවත් වඩා භාජ විකක්. විතකොට දුක ඉවරනේ. විහෙනම්, ඒක නොවේ මේ කියන්නේ. යමක් කැමති ද, කැමති දේ නො ලැබේමේ දුක කිවිවා ම මෙක තේරේත්නේ නැඩහැ. ඒක අර්ථය ගන්නේ නැඩහැ. විහෙනම් ඒ දුක තාවකාලික දුකක්. ඒ දුක නැතුව යනවිනේ ඒ දේ ලබාදා ම. මෙතන කියන්නේ ඒක නොවේ, මෙතන කියන්නේ කොහොම දා?

(ජාති ධම්මානං ආවුසේ සත්තානං ඒවා ඉවිජා උපදේශකිති) ඉපදිම උරුම කරගත් සත්වයාට මෙවන් අදාළසක්, ආගාවක් උපදිනවා. (අනේ වත මය න ජාති ධම්ම අස්සාම) අනේ මාව නම් අය උපදින්න විපා. මම නම් අපාය උපදින්න විපා, නිරය උපදින්න විපා, තිරසන් යෝගීය උපදින්න විපා. පුත්‍රවන් දා? (න බෝ පත්තා ඉවිජාය පත්ත්තාධිඛිඛි) ඒක ප්‍රාර්ථනාවකින් බඳහන් බඩහැ. ආය උපදින්න විපා කියන කාරණය අන්න යමක් කැමති ද, අන්න විය නො ලැබේමේ දුක.

රේඛගට (ජරා ධම්මානං ආවුසේ සත්තානං ඒවා ඉවිජා) උපදේශකිති) ජරාව උරුම කරගත්, වයසට යාම උරුම කරගත්, ඇස් පෙනීම - කත් ඇස්සීම නැතිවීම - ඇග රුපු වැරීම - කෙසේ රුවුල් ඉදිම - දත් ගැලවී යාම දත් කැඳීම - උරුම කරගත්තු සත්වයා මෙක මෙහෙම වෙන්න විපා කියලා වියා පත්තනවා. පැනුවට වියාට ඒක බඳහන් බඩහැ.

මම දැකළා තියෙනවා, ඇස් නො පෙනෙන අය අඩහන ඇස් නො පෙනීම නිසා. කත් ඇභෙන්නේ නැති අය ගෝක කරනව. ඇගෘපත පත් නැතිව වයසට ගිය අය ගෝක කරනව. ඒ මොකද විහෙම වෙන්නේ. වියා දත්නේ නෑ මේ තියෙන්නේ යමක් කැමති ද විය නො ලැබේමේ දුක යි කියල.

(ව්‍යාධි ධම්මානං ආවුසේ සත්තානං ඒවා ඉවිජා උපදේශකිති) රෝග පීඩා වෘත්‍ර භාජනය වන ස්වහාවයෙන් යුතු සත්වයා මෙවැනි අදාළසක් ඇතිවෙනව, මේ රෝග පීඩා නම් අපිට වෙන්න විපා. මෙන්න මේ අනවබෝධය. දැන් ඒක දුක ගැන අවබෝධයක් නැතිකම නේ.

ප්‍රාර්ථනාවෙන් සුවචන පිළිකා

දැන් මම හොඳට දැකලා තියෙනවා, පිළිකා රෝහල ගාව ඉන්හවා, අන්‍යාගිණීක කණ්ඩායම් ගිහිල්ලා සුදු ඇදුගෙන ඉන්හවා. ඉතින් විතෙන්ට ගිහිල්ලා ඉන්හ බොඳේද ජනතාවගෙන් ගොඩින් මේ ආර්ය සත්‍යය හතර දින්හෙ නැති අය. දැන් මේ රෝගයක් හටගත්තහම “යංකිවිවං න ලුහති තම්පි දුක්බං” කියන කාරණාය විය දන්නව නම්, විය බෙහෙත් කරනව තමයි. වීත් විය දන්නව මේක ප්‍රාර්ථනාවකින් ලබන්න බැරි බව.

විතෙන්ට ගිහිල්ල මිනිස්සු අඩ අඩා කරා වෙන කොට සුදු ඇදුගත්තු මින් දුෂ්චීක කාභ්තාවේ ටික මොකද කරන්නේ. හොයන්න බැහැ උපාසක අම්මලා වගේ ගිහිල්ලා ඉන්නේ විතන. “අනේ අපොයි, අනේ විතෙම වූනා ද, බය වෙන්න විභා. අපි සහිප කරල දෙනව. මම පිළිකාවක් හැඳිලා හිටපු වැක්කෙනෙක්. මම සහිප වූනා. මම යායු කරල සහිප වූනා. ඊට පස්සේ තමයි මම මේ දේව සේවයට ආවේ. ඔයාටත් මේක කරන්න පුළුවන්.” දැන් මොකක් ද මේ වහන්නේ. දික දී වහන්නේ. යට්ටෝරාය අවබෝධ වෙන්න ඉඩ නො දී.

සත්‍යයට ඉඩදෙන්න...

අපි ගත්තොත් ප්‍රිවතයේ කාටවත් බිජනේ නො මැරි ප්‍රිවත් වෙන්න. මැරෝන්න සිද්ධ වෙනව. විතකොට මේ යට්ටෝරාය දුකින වික වහල බ්ලාපොරාත්තුවක් දෙනව, වීක ප්‍රාර්ථනාවකින් ලබන්න පුළුවන් කියලා. ඔන්හ දැන් යායු කරන්න අරනවා. යායු කරනවා දැන්. ඊට පස්සේ වින්න වින්න ම ලෙඛි වැඩියි. ඊට පස්සේ කියනව “අනේ හර ගියේ නැතෙන” කියල. “හරගියේ නැත්තෙන මොකක් වත් නොවයි, තවම බැරි වූනා හර විදිනට යායු කරන්න.” “විගෙමනම් මොකද වීකට කරන්න යිනො” “මියා තාම හිත දෙධිසි යි. මියා දෙකක් හිතේ තියාගෙන ඉන්නේ. මියා කම්න් ආගමත් තිතේ තියාගෙන මේක කරන්න හදන්නේ. ගෙදර බුද පිළිම තියෙනවා නේදා? යික පොලොවේ ගහන්න.” අර මෝඩ නොනා මොකද කරන්නේ? වීකත් පොලොව ගහලා, ලෙඛ වෙලා මැරිලා නිරයේ යනව. නැත්තාම් තිරසන් යෝගියේ තමයි නවතින්නේ. මොකද වීකට තේතුව? බොඳේද වෙලා තිවියට ආර්ය සත්‍යය හතරවත් දන්නේ නෑ විස්තර වූයෙන්. “යං ප්‍රිවිවං න ලුහති තම්පි දුක්බං” කියන වික තාශාගතයන් වහන්සේ, අටේ ගැස්තසන් වහන්සේ, රහතන් වහන්සේලා තොරපු හැරි දන්නේ නැහැ.

නිසරණය අන් නො හැරය ඇපේ ඇය...

දැන් බලන්න අර “අසවේදු” ල ඇවිල්ල පොඩි ප්‍රමඡි උඩ විසි කරල කඩුව අල්ලදේ ඇපේ අම්මලා ආගම වෙනස් කළා දා? ඒක ලෝක ධර්මයක් හැරියට හඳුනාගෙන නිටිය. නිසරණය අනහරියෙය නෑ. දැන් මේ ප්‍රමඡි ඉස්කේබෙල දැන්නන් මේ බොඳුදී වෙශයෙන් ඉන්න මේ මෝඩ දෙම්විඩියෝ නිසරණය අතහරනවා. නිතාගෙන ඉන්නේ ප්‍රමඡි ඉස්කේබෙල දුම්ම ම අපරාමර වෙනව කියල.

විතකොට බලන්න කොවිවර අන්ද වෙවිව ජනතාවක් ද කියල. ඔබට මතකද මම මුමින් ම කිවිවා, කරුවටේ යන මිනිස්සුන්ට ව්‍යුතය පහල කරගන්නා තුරු කරුවටේ අමුත්තක් නැහැ කියල. වියා කියයි කොයි ආගමත් වික යි කියලා. ආර්ය සත්‍යය දැකින්නේ නැහැ. ආර්ය සත්‍යය දැකින්නේ නැහැ කොහොම ද ව්‍යංජන වල බාපු හැඳි වගේ නේ. ආර්ය සත්‍යය දැකින්නේ නම් දිවක් වෙන්න ඕනෑම.

බාරභාර වෙලා මේවා විසඳුන්න පූළුවන් ද?

සේක වැලපිම් දුක් දොම්නස් උරුම කරගත් සත්‍යයන් හට මෙවැනි අදහසක් ඇතිවෙනවා. “අනේ! අපිට සේක වැලපිම් දුක් දොම්නස් නම් වින්න විපා!” භමුත් ඒක (භාෂ්‍ය පැහැත්තා ඉවිණිය පත්තාධිඛි) ඒක යායා කරලා බඳන්න බිං කියනව. ප්‍රාරුථනා කරල බඳන්න බිං කියනව. පතල බඳන්න බිං කියනව. බාරභාර වෙලා බඳන්න බිං කියනව. රැසපෙර රැසපේ තහඩු කැලු විමුන් හඳුල බඳන්න බිං කියනව. පොල් පැල ව්‍යුත බිං. නරක් පැවතුන්ට බිං මේක කරන්න. කුරුල්ලා නිදහස් කරලා, කුකුල් පැවත්වී නිදහස් කරලා කරන්න බිං. විතකොට මේක ආර්ය සත්‍යයක් හැරියට අවබෝධ කරන්න ඕනෑම. විතකොට ඒක අවබෝධ කිරීමෙන් තමයි තේරේම් ගන්නේ.

ඣන්න බලන්න බුදුරජාත්‍යන් වහන්සේගේ ධර්මය තුළ කොයි තරම් ලස්සනට විස්තර වෙනව ද කියලා ප්‍රිවිතයේ යථාර්ථය.

හරයට ම කියනව නම් මෙන්න මේකය දක...

“(කතමාවාවුසේ සංඛිත්තේ පංචාංශනක්ඩන්ධා දුක්ඩා) ආයුණුමතුනි, සංක්ෂේපයෙන් කිවොත් පංච උපාදාන ස්කන්ධය ම දුක යි.” මොකක් ද මේ පංච උපාදාන ස්කන්ධය දුකා? ඒ තමයි, රැසය නම් වූ උපාදාන ස්කන්ධය, විදිම නම් වූ උපාදාන ස්කන්ධය, හඳුනා ගැනීම නම් වූ උපාදාන ස්කන්ධය, වේතනා නම් වූ උපාදාන ස්කන්ධය, වික්ද්‍යාත්‍යන් නම් වූ උපාදාන ස්කන්ධය.

දැන් ඔය දුක මේක ගි කියලු ඉස්සේල්ලා ම ලෝකයට ප්‍රකාශ කලේ කවුද? බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ දුක මේකයි කියලා, යම් සත්‍යයක් හෙලිදුරවී කළා ද, අද වෙන කොටත් දුක වේක හෙමෙයි දී අදත් ඒක ම තමයි දුක. බලන්න මේ සත්‍යය. මේ ආර්ය සත්‍යය. කොට්ටිර සහාතන සත්‍යයක් දී?

දුක හැදෙන හැටි...

"(කතමස්ථාවුසේ දුක්බ සමුද්‍ය) ආයුත්මතුනි, මේ දුකේ හට ගැහීම සමුද්‍ය කියන්නේ මොකක් ද? (යායා තත්තා) මේ තත්තාව, මේ තත්තාවේ ස්වභාවය (පෝනේහවිකා) ප්‍රහර්හවය ඇති කරල දෙනවා, ආයෙමත් හවයක් ඇති කරලා දෙනවා. ආයෙමත් හවයක් ඇතිවේවහම මොකක් ද ඇතිවෙන්නේ. (හව ප්‍රච්චිවයා ජාති) ඉපදෙනවා. (තත්තා) ප්‍රච්චිවයා උපාධ්‍යන - උපාධ්‍යන ප්‍රච්චිවයා හටෝ) විහෙනම් තත්තාවක් ඇති වෙනව නම්, හවය කරා යනවා ම යි. (හත්දිරුගත සහගතා) ආශ්ච්වාදයෙන් ඇමෙන්තා වූ, (තතුනතු තිනත්තින්) ඒ ඒ තෙන සතුරින් පිළිගන්නව. මිනිස් ලෝකට ආව ද, ඒ තියෙන දේවල් වියා සතුරින් පිළිගන්නව. සතෙක් සර්පයෙක් වූනා ද ඒ දේවල් සතුරින් පිළිගන්නවා. නිරයේ ගියා ද විහෙ තියෙන දේවල් සතුරින් පිළිගන්නවා. යන යන තෙන සතුරින් පිළිගන්නව. ඒ ඒ තෙන සතුරින් පිළිගන්තා වූ යම් තත්තාවක් ඇද්ද විය යි.

අනේ මෙහෙම තත්තාවක්...

මොකක් ද ඒ තත්තාව, කාම තත්තා - හව තත්තා - විහව තත්තා. දැන් කාම තත්තාව විගේ විකක් නම්, අපට කිවිවාම තේරේම් ගන්න පුළුවන්. හව තත්තාව හොඳට තෝරල දුන්නොත් තමයි ඒකත් තේරේම් ගන්න පුළුවන් වෙන්නේ. අපිට මෙහෙම තත්තාවක් තියෙනව කියල තේරෙන්නේ. විහව තත්තාව හොයන්න ම බැහැ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කොයිතරම් අංග සම්පූර්ණ ද, මෙවැනි තත්තා තත්තා තත්තා අපේ ඡ්‍යෙනත වල තියෙනව කියලා, උන්වහන්සේ හොයා ගත්තනේ දුකේ හට ගැහීම හැටියට.

වේ කියන්නේ අපිට නො පවතින්න තියෙන ආකාවකුත්, ආයෙ උපතක් කරා යන්න හේතු වෙනව. වේ නො පවතින්න තියෙන ආකාව මුල් කරගෙන තමයි අර්ථ දියාන ව්‍යිල, අසංඛ්‍ය සත්ව ලෝකවල උපදිනව. විතකොට අපිට පෝනවා දැන්, වේ තත්තාව ප්‍රහාණාය නො වී තිවන අවබෝධ වෙන්නේ නෑ. ඒකයි මේක වින්නේ. කොහොකුට කියන්න

ඒ නිවන් අවබෝධ කරන්න තත්තාව උපකාරී වෙනව කියල. අදි ඒ? තත්තාව ප්‍රහාණාය වෙන්න සිහෙ නිවන් අවබෝධ කරන්න නම්. විතකොට කාම තත්තාවත් ප්‍රහාණාය වෙන්න සිහෙ, භව තත්තාවත් ප්‍රහාණාය වෙන්න සිහෙ. විනව තත්තාවත් ප්‍රහාණාය වෙන්න සිහෙ.

බලන්න විහෙම තත්තාවක් බැඳු බැල්මට අප තුළ තියෙනවද කියලා හොයන්න ඒ. දැන් සාමාන්‍යයෙන් භව තත්තාව තිබුනට හොයන්න ඒ. අනේ මට නම් ආය ඉපදෙන්න සිහෙ නැහැ කියනව. ආකාවක් නැගෙයි කියනවා.

ජපකලේ ලක්ෂයයි - ඉපදිම ඉවරයි...

මට භම්බ වෙලා තියෙනවා සායුවරු ආය උපදින්නේ නැහැ කියල. මට භම්බ වූනා වික සායුවරයෙක්. විය “හරේ රාමා - හරේ ක්‍රිස්තා” මන්තරය ජප කරල ලක්ෂ වාරයක්. මට කිවිවා, “මං දැන් හරි” කියලා. ආය උපදින්නේ නැ කිවිවා. මොකද ජේත්තුව? මන්තරය ජප කිරීම. දැන් විතකොට වියාට ජේත්තුව තත්තාව වැඩ කරන හැරී. එක නිසායි ඒ දැන්තේයට වූන්නේ. සායි බාබා ලග උන්තු කෙනෙක් මට භම්බ වූනා. ආය උපදින්නේ නැහැ කියල සායි බාබා කියල. සායි බාබා ලැයට මොය ගිහිල්ල. ඔබට මොහවද සිහෙ කියල අහපුව ම මට උපත නැති කරගන්න සිහෙ කිවිවූ. රිකක් වෙලා බලාගෙන ඉදාල කිවිවූ දැන් හරි, නිදහස් කියල. රිට පස්සේ මොය ඒ මතය ම ඉන්නවා. පවිත්‍ර මිනිස්සුන්ට විහෙම කරන වික.

විතකොට අපි බුදුරජාණන් වහන්සේව අවබෝධ කරගන්න සිහෙ. ඔන්න ඔය කුමයට ආරිය සත්‍යය තුළින් තමයි උන්වහන්සේව අවබෝධ කරගන්න තියෙන්න. දැන් අපි ගත්තොත් අපේ රටේ බොඳුද යයි කියාගන්නා ජනතාව අතර සායිබාබා අදහන අය කොට්ඨර ඉන්නවද? පෘත්‍රේන කෙනෙක් ව අදහනව, අරහං ආදි ගුණයන්ගෙන් යුතු ගැස්තාන් වහන්සේව අතහැරල. නැකැත්, කේන්දුර පස්සේ යන කි ලක්ෂයක් ඉන්නවද? අරහං ආදි සම්බුද්‍ර රජාණන් වහන්සේගේ ධර්මය අතහැරලයි ඔය යන්නේ.

අදුරෙන් අදුරට...

විතකොට අපිට ජේත්තෙන මොකක් ද? ඉන්නේ කරුවෙලේ, ආලෝකය උපදාවාගෙන තෙවෙයි. ඉතින් මේ ත්‍රිවිධ තෘප්ත්‍යාව; කාම තත්තා - භව තත්තා - විනව තත්තා තුන තමයි අර කලින් කියපු දුක භදුල දෙන්නේ. කොට්ඨර ලස්සන ද?

විහෙම නම් මේ දුක දේළ මලධීල්ලක් නොවෙයි. දුක කියන්නේ මහුණෑසයෙකුගේ නිර්මාණයක් නොවෙයි. මේ දුක හේතු ප්‍රත්‍යාගන්ගේන් හට නො ගත් දේළක් නොවෙයි. දුක කියන්නේ දැන් කියපු කාම තත්තා, හට තත්තා, විහාර තත්තා කියන තත්තා තුන නිසා හටගේත්ත දෙයක්. උපගර සාර්ථක්ත මහරහතන් වහන්සේ ලස්සනට විස්තර කරනවා,

තත්තාවේ නැතිවීම සහ දුකෙහි අවසානය

“ආයුණ්මතුනි, මේ දුක නැතිවීම කියන්නේ අර කියන එද ත්‍රිවිධ තත්තාව ම (යෝ තස්සායේව තත්තාය අස්ස විරාග නිරෝධ්‍ය වාගේ පටිනිස්සාග්ගේ මූත්‍රි අනාලයෝ) කාම තත්තා, හට තත්තා, විහාර තත්තා කියන තුනෙන් ම ඉතිරි නැතිව නො ඇල්මෙන් නිරැද්ද වීම යි. (වාගේ) අතහැරිම යි. (පටිනිස්සාග්ගේ) දුරින් ම දුරු කිරීම යි. (මූත්‍රි) ඒ ත්‍රිවිධ තත්තාවෙන් මිදිම යි. (අනාලයෝ) ආල රිත වීම යි.”

බලන්න කොට්ඨර පැහැදිලි ද කියල. විතකොට අපිට තියෙන්නේ සිනෝ ගුද්ධාවක් මේක සත්‍යයක් කියල පිළිගන්න. මේක ආර්ය සත්‍යය කියලා පිළිගන්න, සත්‍ය යුතුනයට විත්ත සිනෝ.

මෙන්න ඔබ පිය නැගිය යුතු ඒ සොඳුරු මාවත

“(කතමණ්ඩ්වාවූසේ දුක්ඛ නිරෝධගාමිකිපටිපඩ අරය සවිවං) ආයුණ්මතුනි, දුක්ඛ නිරෝධ ගාමිනි පටිපඩ ආර්ය සත්‍යය යනු කුමක් දැ (අයමේව අරයෝ අවධිංගිකෝ මග්ගේ) ඒ මේ ආර්ය අෂ්ධාංගික මාරුගය ම යි. මොකක් ද වී මාරුගය? සම්මා දුටියි, සම්මා සංකපේ, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජිව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි”

විතකොට දැන් මේ ආර්ය සත්‍ය හතර ගෙන තමයි අපට ගුද්ධාව ඇතිවෙන්න සිනෝ, මේවා ඒකාන්තයෙන් ම සත්‍යය යි කියලා. විතකොට සාර්ථක්ත මහරහතන් වහන්සේ විස්තර කරනවා සම්මා දුටියිය කියන්නේ මොකක් ද කියලා.

මිසදිවු බවෙන් එළියට...

“(යං බෝ ආවූසේ දුක්බේ ගුතුණා) ආයුණ්මතුනි, දුක කියල කියන්නේ මෙන්න මේක ය කියලා, ඒ ගෙන අවබෝධයක් තියෙනවා. දුක්ධා ගුතුණාය. (දුක්ඛ සමුදුයේ ගුතුණා) දුක හටගන්නේ මෙන්න

මේවාගෙන් කියල සූත්‍රාණායක් තියෙනව. දුක්ඛ සමුදාය ගැන. (දුක්ඛ නිරෝධී කළුණු) දුක නැතිවීම ගැන දුක නිරැද්ද වීම ගැන අවබෝධයක් තියෙනව මේක දි දුක්ඛ නිරෝධ කියල. (දුක්ඛ නිරෝධ ගාමණී පටිප්‍රා කළුණු) දුක නැතිවීමේ මාර්ගය වනාත් මේ ආර්ය අභ්‍යාරික මාර්ගය ම දි කියලා අවබෝධයක් තියෙනව. ඒක තමයි සම්මා දිවිධිය.

බලන්න කොයි තරම් පැහැදිලිව බුද්ධ දේශනා වල සඳහන් වෙනව ද, අපට අපේ ජීවිතය ගැන අවබෝධ කරගන්න සිහෙ දේවල් ගැන.

ඉතින් මේ ගුද්ධාවට වින්න ව්‍යාපෘති අඩු ඉස්සෙල්ලා ම. විතකොට තමයි බුදුරජාණාන් වහන්සේව, ශ්‍රී සඳ්ධර්මය, ආර්ය මහා සංස රත්නය සරණා යනවා කියන්නේ. මේ තිසරණාය ගැන හරියට ම අවබෝධයක් තිබුණු නම්, මරණින් මත්තේ සුගතියේ යනවා. (ලේතං බෝ සරණා) ඒක තමයි බය රහිත තනෙ, (ලේතං සරණා මුත්තම්) ඒ සරණා තමයි උතුම් ම සරණා, (ලේතං සරණා මාගම්ම - සඩ්ඩ දුක්ඛ පමුවිවති) ඒ සරණාට පැමිණිලා තමයි සියලු දුකින් නිදහස් වෙන්නේ.

ලෝකයෙන් එනෙරට යාමේ අදහසක් තියෙන්න සිහෙ...

රේඛාව සාර්ථක්ත මහරහතන් වහන්සේ විස්තර කරනවා සම්මා සංක්ත්‍ප. සම්මා සංක්ත්‍ප වලට අයිති වෙන්නේ නොක්බම්ම සංක්ත්‍ප, අව්‍යාපාද සංක්ත්‍ප, අව්‍යාපාද සංක්ත්‍ප, අව්‍යාපාද සංක්ත්‍ප. දැන් බලන්න සම්ම දිවිධියන් සමග ඇතිවෙන දේ, සම්මා සංක්ත්‍ප. නොක්බම්ම සංක්ත්‍ප කියන්නේ මේ ලෝකයෙන් නිදහස් වීමේ අදහස මෙයාගේ සිතේ වැඩි කරනවා. හරියට ආර්ය සත්‍යය අභ්‍යනා නම්, දුකින් නිදහස් වීම මෙයාගේ තිතේ වැඩි කරන්නේ නැද්ද? පාති, ජරා, මරණ, ව්‍යාධි, සේක්, පරිදේව, ආදිය දුක හැරියට, ආර්ය සත්‍යයක් හැරියට විය දැක්ක නම් 'අනේ මේකෙන් මට නිදහස් වෙන්න සිහෙ' කියන අදහස හිතේ වැඩිකරන්නේ නැද්ද? අන්න ඒ නොක්බම්ම සංක්ත්‍පට විය විනවා.

අව්‍යාපාද සංක්ත්‍පය කියන්නේ ව්‍යාපාද රහිත බව. ඒ කියන්නේ මෙත්‍රියට විය විනවා. අව්‍යාපාද සංක්ත්‍පය කියන්නේ හිංසාවෙන් තොර බව. විය කරැණාවට විනවා. ඕන්න බලන්න මෙත් කරැණා ගුණයන්ගෙන් යුතුව තමයි විය ලේකෙන් නිදහස් වීමේ කළුපනාවට වින්නේ.

හඩවත්තේ නෑ... රදුවත්තේ නෑ...

වියට බස පලිගන්න, බඳ්ද වෙටර කරන්න, විකට වික කරන්න, රෝප්‍රා කරන්න, කුඩාකේෂීකම් කරන්න, අනුත් නැසේවා, වැනසේවා කියන අදහසින් ඉත්තා. තමන් සිතාගෙන සිටි දේ ඉෂ්ට වුත් නැත්තම් පස්සේන් පත්ත්තගෙන ගිහිත් පලි ගන්න. වියට ඒවා කරන්න බැහැ. ඒවා කරන්නේ ආර්ය සත්‍යවබෝධයට අවෝ නැති කෙනා තමයි. විය විනාශ කරන්න හදනව වියට නො ලැබෙන දේ. ආර්ය සත්‍යයට ආව කෙනා නෙක්ඩම් සංකල්පයට විනවා. අව්‍යාපාද සංකල්පයට විනවා. අවිහිංසා සංකල්පයට විනවා.

ර්ලයට සම්මා වාචා. විය තුළ තියෙනවා සම්මා වාචා. විය බොරු කිමෙන් වළකිනවා, ර්ලයට කේලාම් කිමෙන් වළකිනවා, අනන අහගෙන ඉදාල මෙනන කියල බිඳවත්තේ නෑ. මෙනන තියෙන දේ අහගෙන ගිහිලා අතන කියල බිඳවත්තේ නෑ. කේලාම් කිමෙන් වළකිනවා. ර්ලයට පරැශ විවන. පරැශ විවන කිමෙනුත් වළකිනවා. ධර්මයේ හැසිරෙන කෙනා නිස් විවන, තේරැමක් නැති කරා වලින් වළකිනවා.

කයන් පිරිසිදු කරන්න...

ර්ලයට සම්මා කම්මලන්ත. ආර්ය ග්‍රාවකය ප්‍රාණ්‍යාතය කරන්නේ නෑ. ආර්ය ග්‍රාවකය අතින් මිනිස් කළලයක් වන් විනාශ වෙන්නේ නෑ. මුහුණ සාතනයක් කරන්නේ නෑ. සොරකම්ත් වළකිනවා, අනාවාරයේ හැසිරීමෙනුත් වළකිනවා.

සරුසාර පොලොව මත වැඩින සරු පැළුය ලෙස...

බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා, සම්බුදු රජාණන් වහන්සේ නමක් නො වන කෙහෙක් දේශනා කරන දෙය ලේකයට ලැබුනාම වික කරමැටි සහිත නිසරු පසක් වගේ දෙයක් කියලා. සම්බුදු නො වන කෙහෙක් දේශනා කළ දෙයක් තුළින්, වික හක්තියෙන් අනුගමනය කරලා, ප්‍රතිව්‍ය බඛන්න යනව නම්, වික කුණු වෙවිව බීජයක් වගේ දෙයක් කියලා.

බුදුරජාණන් වහන්සේ දේශනා කළා, සම්බුදු වරයෙක් තමන් විසින් ලේකයට අවබෝද කරල දේශනා කරන ධර්මය තුළ පිහිටියා ම සාරවත් පොලොවක් වගේ ඒ බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය සාරවත් පොලොවක් වගේ. ඒ ධර්මය අනුගමනය කරන්න සිහෙ කියලා කෙහෙක්

ඉද්ධාවට පැමිණුනා නම්, ධර්මානුධම්ම පරීපලාවේ යෙදෙනවා නම්, සරු බීජයක් වගේ.

ර්පාගට සම්මා ආජ්වය කියන්නේ මිට්සා ආජ්වයෙන් වෙන් වීම. ආර්ය ග්‍රාවකයා මත් පැන්, මත්ද්විය වෙළඳාම, අව් ආයුධ වෙළඳාම, වස විස වෙළඳාම, මස් පිණිස සතුන් වෙළඳාම, මස් වෙළඳාම, වහල් වෙළඳාම, තරුදියෙන් මිනුමෙන් කරන විංචා, ඒ සියලු දෙයින් වෙන් වෙලා වාසය කරනවා. ආර්ය ග්‍රාවකයා සම්මා ආජ්වයෙන් යුතුව වාසය කරනවා.

අකුසල් දුරලා - කුසල් වඩින්නට වීරය ගනු මැන

ර්පාගට සම්මා වායාම. දැන් අකුසල් ගැන ධර්මය තුළින් ඉගෙන ගන්නවා. මේවා තමයි කුසල්. මේවා තමයි අකුසල් කියල විස්තර වශයෙන්. දැන් තමන් තුළ අකුසල් තියෙනවා ද කියලා බලනවා. බැලින්හම් ඒ අකුසල් නැහැ. විහෙනම් ඒවා තුපන් අකුසල් ද, උපන් අකුසල් දා ධර්මයෙන් විස්තර කෙරෙනව හායානක අකුසල්. බලන කොට තමා තුළ ඒ අකුසල් නැහැ. විහෙනම් වියා ඒ අකුසල් තුපද්ධවන්හ කැමතියි. ර්පාගට ඒ අකුසල් කිසි ද්‍රව්‍යක හර නො ගැනීම පිණිස උත්සාහ කරනවා. වීරය කරනවා. සිත පිහිටුවා ගන්නවා තුපන් අකුසල් තුපද්ධවීමට. ධර්මය තුළ විස්තර කරනව තව අකුසල්. දැන් මෙය බලනවා තමන් තුළ මේවා තියෙනවා ද කියල. බලද්ද ජේනවා තමන්ට ඒ අකුසල් තියෙනවා.

වතකොට මොකද කරන්නේ? ඒ අකුසල් නැති වීමට, කැමැත්ත ඇතිකර ගන්නවා. වියා කැමැති වේක තියාගන්න නොවේයි. වේක නැති කරගන්න. ඒ සඳහා වශයෙන් කරනවා, උත්සාහ කරනවා, වීරය කරනවා. ර්පාගට ධර්මයෙන් පෙන්වා දෙනවා තුපන් කුසල්. දැන් බලනව තමන් තුළ ධර්මයෙන් පෙන්වන කුසල් තියෙනවා ද කියල. බැලුවනම ඒ කුසල් තාම නැහැ. දැන් වියා තුපන් කුසල් උපද්ධවා ගන්න ආසා කරනවා. ඒකට වීරය කරනවා. බහුල වශයෙන් වීරය කරනවා. සිත දැකී කර ගන්නවා.

වතකොට උපන් කුසල්. දැන් බලනව ධර්මය තුළින් උපන් කුසල් පෙන්වා දෙනවා. තමන් උත්සාහ කරන කොට තුපන් කුසල් උපද්ධනවා. තමන් කළුපනා කරනවා, දැන් මට මේ ඉපදුනු කුසල් ඉපදිලා තියෙන්නේ. මම මේ කුසල් වැඩි දියුණු කර ගන්න සිහා කියල. ඒවා වැඩි දියුණු කරගන්න කැමැත්ත ඇති කර ගන්නවා. දියුණු කරගන්නවා. අන්න ඒක තමයි සම්මා වායාම කියන්නේ.

සිහිනුවනින් යුතුව සිතා එකග කරගන්න...

රේපුගට සම්මා සති. සම්මා සති කියන්නේ ඇඟිල්ම්, ගැරීම් වලින් තොරව කයේ යථා ස්වභාවය බලන්න පුරුදු වෙනවා. - කායනුපස්සනාව. ඇඟිල්ම් ගැරීම් වලින් තොරව විදිම් වල යථා ස්වභාවය බලන්න පුරුදු වෙනවා - වේදනානුපස්සනාව. ඇඟිල්ම් ගැරීම් වලින් තොරව සිතේ යථා ස්වභාවය බලන්න පුරුදු වෙනවා - විත්තානුපස්සනාව. ඇඟිල්ම් ගැරීම් වලින් තොරව පාච නීවරණ, පාච උපාදුන ස්කත්ධය, ආයතන ආදිය නුවනින් විමසන්න පුරුදු වෙනවා - ඩම්මානුපස්සනාව.

විහෙම පුරුදු වෙනකොට වියාට පුළුවන් වෙනවා විත්ත ජ්‍යෙෂ්ඨතාවය තුළ ඉන්න පුළුවන් වෙනවා. පළමුවෙති දිභානය උපදාවා ගන්නවා, දෙවනි දිභානය උපදාවා ගන්නවා, තුන්වෙනි දිභානය උපදාවා ගන්නවා, හතරවෙති දිභානය උපදාවා ගන්නවා. අන්න ඒක සම්මා සමාධිය.

දකින් මිදෙන නිවන් ලබන මග පවසන විට...

සාරපුත්ත මහරහතන් වහන්සේ ඔන්න ඔය විදිහට ආර්ය අභ්යාංගික මාර්ගය විස්තර කළා. දුක්ඛාර්ය සත්තාය විස්තර කළා, දුක්ඛ සමුදාය ආර්ය සත්තාය විස්තර කළා. දුක්ඛ නිරෝධ ආර්ය සත්තාය විස්තර කළා. දුක්ඛ නිරෝධ ගාමණී පටිප්ලා ආර්ය සත්තාය විස්තර කළා.

පින්වත්ති, මෙන්න මේවා ගැන ගුද්ධාව උපදාවා ගනීම ඉතා ම දුර්ලහ දෙයක්. ඒ කියන්නේ මේ ධර්මය ඔය පොත්වල තිබුණාට අවබෝධ කරගන්න බං. ඔහොම කරන්න බං. සික අවබෝධයෙන් ම කියන්න සිනේ. සිකට වෙන ම පාරවල් තියෙනවා කියන ලෝකයේ බුද්ධ දේශනාව ඒ විදිහට ම අභන්න ලැබෙනවා කියන්නේ ලාභයක් නෙවෙයි දී? ඉතා ම දුර්ලහ ලාභයක්.

අසිරිමත් දුම් දෙසුම....

ඉතින් විහෙම දේශනා කරලා සාරපුත්ත මහ රහතන් මේ දේශනාව අවසන් කරන හැරී බලන්න.

"(තථාගත්ත ආවුස්සේ, අරහං සම්මා සම්බුද්ධීයෙන බාරාණාසියා ඉඩිපතේ මිග්‍යායේ අනුත්තරං දම්මවක්කං පවත්තිතං) ප්‍රිය ආයුෂ්මත්ති, තථාගත අරහත සම්මා සම්බුද්ධ රජාත්‍යන් වහන්සේ විසින් බරණය

ඉසිපතන මිගදායේ දී අනුත්තර වූ ධර්ම වතුය ප්‍රවර්තනය කරන ලදී. මේ ධර්ම වතුය කිවිලේ විතුරාර්ය සත්‍ය ධර්මයට.(අප්පතිවත්තය සමෙශ්‍ය වා බුහුමතෝත් වා දේශෙන වා මාරේන වා බුහුමුතා වා කේෂවි වා ගෝක්ක්මි) මේ තතාගත අරහත් සම්මා සම්බුද්ධ රජාත්‍යන් වහන්සේ ඒ ධර්ම වතුය ප්‍රවර්තනය කරගෙන යනකොට ලේකයෙහි කිසිවෙකුටේ උන්වහන්සේ පිරිතිවත් පානා මොහොත දක්වා ම කිසියම් ම කුමයකට වෙන තුමනුයෙකුට හෝ බුහුමතනුයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බුහුමයෙකුට හෝ ඒ කිසිවෙකුට හෝ නවන්වහන් බෑ. වියට බාධා කරන්න බෑ.”

මම නිතන්හේ මෙන්න මේක නිසා ම ගි ධර්ම වතුය ප්‍රවර්තනය කරපු වෙලාවේ දීමිකක් පැවතුම් සුතුය දේශනා කර වදාල වෙලාවේ දස දහසක් ලේක බාතුව කම්පා වුහේ. සඳා අදුරෙහි පවතින ලේකාන්තරක නරකය පවා අලේකමත් වුනා. වතරම් ම මෙය ආශ්වර්ය යය. ඒ තමයි විතුරාර්ය සත්‍ය ධර්මය පැනවීම, පහුලුවා තැබීම, විවරණය කිරීම, වුගුහ කොට දැක්වීම, ප්‍රකට කරවීම, ඉස්මතු කොට දැක්වීම. ඒ තරම් දෙයක් මේ ලේකයේ වෙන කාටවත් කරන්න බැහැ.

පූජාව පූජනීයානං - ඒන්න මංගල මුන්නමං

මේ සාර්පුත්ත මහරහතන් වහන්සේ කියන්හේ විශේෂ වර්තයක්. උන්වහන්සේ මහා ගුණස්කන්ධියක්. සාර්පුත්ත මහරහතන් වහන්සේ හැමදාම සැතපෙන කොට වික දිසාවක් බලුල කළුපනා කරල, ඒ පැත්තට වන්දනා කරලා සැතපෙනවා. අලුත පැවිදිවෙත්ව අය ඩිත්වා, මෙන්න අර පරණ බමුණු මතය. දිසා වලට වදාන්ව කියල බුදුරජාත්‍යන් වහන්සේ ට ගිහිල්ලා කිවිවා. වින්න කියන්න විහෙනම් සාර්පුත්ත මහරහතන් වහන්සේට වැඩියට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ව්‍යාපා, “හැබැඳ දිසා වලට වදාන්ව කියන්හේ?” “විහෙමයි ස්වාමීති” “කොයි දිසාවට දා?” “ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ, මම අතරම් වෙලා ඇවිද ඇවිද ගිය කාලේ මට පළවෙනි දින ප්‍රදාය උගෙන්වා වදාල අස්සපි මහ රජතන් වහන්සේ වැඩ කිටින දිසාව බලුල දී මම මේ වන්දනා කරන්හේ” “සාදු! සාදු! සාර්පුත්ත. ඔබ ඉතින් කෙළෙහි ගුණ දහන් කෙනෙක් නෙව. කෙලෙහි ගුණ දහන් සත්පුරුෂයෙක් නේ.” කියලා වදාලා.

ඉතින් සාර්පුත්ත මහරහතන් වහන්සේ දේශනා කළ මේ දෙසුම අසා සිටි නික්ෂ්‍යන් වහන්සේලා මහත් සංතෝෂයෙන් යුතුව මේ දෙසුම පිළිගත්තා.

මගේ බුද්‍ය සම්බුද්ධීය සභාහෙම නිවන් ලබන්නම්...

පින්වතුනි, අපි භෞද්‍රට මතක තියාගන්න සිහෙ ප්‍රයුව විතරක් අනිම් වෙන්න නො දෙන්න. ඉද්ධාව අනිම් වෙන්න නො දෙන්නේ. බුදුරජාණාන් වහන්සේගේ ඉටකයෙක් බවට පත්වෙන්න තියෙන දුර්ලභ අවස්ථාව අනිම් කර නො ගන්න. ආර්ය සත්‍යය ම තීම් කරගන්න. සියලු දෙනාට මේ ගොතම බුද්ධ රාජ්‍යය තුළ දී ම උතුම් වතුරාර්ය සත්‍යය වහ වහා අවබෝධ තේවා!

සාදු! සාදු! සාදු!!